

විගණකාධිපති

වාර්ෂික වාර්තාව

2017

විගණකාධිපති දෙපාර්තමේන්තුව

ජාතික විගණන ආයතනයේ නිල ලාංඡනය



මෙම නිල ලාංඡනය සඳහා භාවිතා කළ සංකේතවලින් පහත සඳහන් අර්ථයන් පිළිබිඹු කෙරේ.

- ලාංඡනය ඉහළින්ම දක්වා ඇති සිංහයා මගින් ශ්‍රී ලංකාව නිරූපනය කෙරේ.
- එහි මැද ඇති තරාදිය මගින් ස්වාධීනත්වය හා අපක්ෂපාතීත්වය පිළිබිඹු කෙරේ.
- එය වටා ඇති ඔලිව් ඉති ද්විත්වය මගින් සාමය හා සෞභාග්‍යය පිළිබිඹු කෙරේ.
- එය වටා ඇති පලා පෙති රටාව මගින් ජාතික සංස්කෘතිය නිරූපනය කෙරේ.

අපේ දැක්ම

රාජ්‍ය ගණන්දීමේ වගකීම සහ යහපාලනය පෙර දැරී කර ගත් රාජ්‍ය අංශයේ මඟ පෙන්වන්නා වීම.

අපේ මෙහෙවර

තිරසාර සංවර්ධනයක් උදෙසා මනා මූල්‍ය කළමනාකරණ සහ රාජ්‍ය සම්පත් ප්‍රශස්ත ලෙස උපයෝජනය කිරීම තහවුරු කරනු වස්, විගණනය මෙහෙයවීම මගින් යහපාලනය සහ රාජ්‍ය ගණන්දීමේ වගකීම ප්‍රවර්ධනය කිරීම.

අපගේ අරමුණු

1. සම්පත්වල භාරකාරීත්වය පවරනු ලබන ආයතනවල කළමනාකරණයන් හා ඔවුන් හා පවරන ලද ගණන්දීමේ වගකීම ඉටුකර තිබේද යන්න ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීම සහ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම.
2. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව යන නමින් හඳුන්වන පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා දෙක රාජ්‍ය ආයතනවල සිදුකරන කාර්යසාධනය පරීක්ෂා කිරීමට සහාය වීම.
3. විගණක ආයතනවලට ඔවුන්ගේ ගිණුම් කටයුතුභාවය වර්ධනය කර ගැනීමට කළමනාකරණ වාර්තා නිකුත් කිරීම මගින් නිර්දේශ සිදුකර සහාය වීම.

අපේ වටිනාකම්

විශිෂ්ඨත්වය
නවෝත්පාදනය
නායකත්වය

විගණකාධිපතිතුමාගේ පණිවිඩය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුව සතුවන රාජ්‍ය මූල්‍ය පාලනය ඵලදායීව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයන් පැවැත්වීම හා එය පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයා වෙත පැවරී ඇති ප්‍රධානතම කාර්යයක් වේ. එම කර්තව්‍යන් ඉටු කිරීම සම්බන්ධව 2017 මුදල් වර්ෂය සඳහා වූ මාගේ වාර්තාව සතුවින් ඉදිරිපත් කරමි. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන මෙම වාර්ෂික වාර්තාව, හත්වෙනි කාණ්ඩය වශයෙන් ඉදිරිපත් කරනු ලබන අතර අනෙකුත් වාර්තා පහත සඳහන් කාණ්ඩ අට යටතේ වෙන වෙනම සභාගත කිරීමට කටයුතු යොදා ඇත.

- පළමුවන කාණ්ඩය - අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු
- දෙවන කාණ්ඩය - රාජ්‍ය සංස්ථා, අධිකාරී, මණ්ඩල හා ව්‍යවස්ථාපිත අරමුදල්
- තුන්වන කාණ්ඩය - ව්‍යවස්ථාපිත නොවන අරමුදල්
- හතරවන කාණ්ඩය - විදේශ ආධාර ව්‍යාපෘති
- පස්වන කාණ්ඩය - පළාත් සභා
- හයවන කාණ්ඩය - පළාත් පාලන ආයතන
- අටවන කාණ්ඩය - විශේෂ විගණන වාර්තා
- නවවන කාණ්ඩය - රාජ්‍ය සමාගම්

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ක්‍රියාකාරී අංශයෙන් පමණක් නොව පරිපාලනය හා මූල්‍ය සම්බන්ධයෙන්ද විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා වැඩි බලතල විගණකාධිපතිවරයා හා ඔහුගේ කාර්ය මණ්ඩලයට ලබාදිය යුතු බව රජය පිළිගෙන තිබුණි. දිගු කාලයක් අපේක්ෂා කළ විගණන සේවා කොමිෂන් සභාව 2015 දෙසැම්බර් මාසයේදී ස්ථාපිත කරන ලදී. එම කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ පත්කිරීම්, උසස් කිරීම්, මාරුකිරීම්, කාර්ය මණ්ඩලය සේවයෙන් පහකිරීම් හා විනය පාලනය සිදුවිය යුතුව තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ජාතික විගණන පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීම සඳහා ඉදිරිපත් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයක් ස්ථාපිත කිරීමට නොහැකි වී ඇත. එබැවින් සමාලෝචිත වර්ෂයේදී ශ්‍රී ලංකා විගණන සේවයේ හා විගණන පරීක්ෂක සේවයේ කටයුතු රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් ඉටු කර ගැනීමට සිදු විය. ශ්‍රී ලංකා විගණන සේවයේ හා විගණන පරීක්ෂක සේවයේ සාමාජිකයන් සිදු කරන ලද, සේවයේ වටිනා දායකත්වය අමාත්‍ය මණ්ඩලය හඳුනාගෙන තිබීම සහ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය නමින් අලුත් සේවයක් පිහිටුවීමට අනුමත කර තිබුණි. ඉහත සේවාවන් දෙකෙහි නිලධාරීන් නව ඒකීය සේවාවට අවශෝෂණය කිරීම විගණන සේවා කොමිෂන් සභාවට පැවැරී ඇත. අනෙක් ප්‍රධානතම වෙනස්කම වූයේ රජය හෝ රාජ්‍ය සංස්ථාවක් හෝ පළාත් පාලන ආයතනයක් විසින් හෝ සියයට 50 ක් හෝ ඊට

වඩා වැඩි කොටස් හිමිකමක් ලබා ගෙන ඇති, සමාගම් පනත යටතේ සංස්ථාපිත සමාගම්ද, විගණකාධිපතිවරයාගේ විෂය පථයට ඇතුළත් කිරීමය.

නීතිපතිවරයා, නීති කෙටුම්පත් සම්පාදකවරයා හා නොයෙකුත් ක්ෂේත්‍රයන්හි නිරත වෙනත් වෘත්තීයවේදීන් ගණනාවකගෙන් තොරතුරු විමසීමෙන් අනතුරුව දිගු කාලයක් අපේක්ෂා කළ ජාතික විගණන පනත 2018 ජූලි 17 දින 2018 අංක 19 දරන ජාතික විගණන පනත නමින් පාර්ලිමේන්තුවේදී සම්මත කළ අතර, අතිගරු ජනාධිපතිවරයා විසින් 2018 අගෝස්තු 01 දින සිට එම පනත බලාත්මක වන බව ගැසට් පත්‍රයේ පල කරන ලද නිවේදනයකින් ප්‍රසිද්ධ කරන ලදී. විගණන සේවා කොමිෂන් සභාවේ බලතල, කාර්ය හා කර්තව්‍ය පිළිබඳ විධිවිධාන සැලැස්වීම සඳහාද, ජාතික විගණන කාර්යාලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය පිහිටුවීම සඳහා ද, රාජ්‍ය මූල්‍ය පිළිබඳ විගණකාධිපතිවරයාගේ කාර්යභාරය නිශ්චිතව දැක්වීම සඳහාද, ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම එම පනතින් ප්‍රකාශ වේ. ගිණුම්කරණ හා විගණන වෘත්තීයයෙහි කොටසක් ලෙස ගොඩනැගෙන පීඩනය ඇතුළත්ව වඩා අභියෝගකාරී සහ නිරන්තරයෙන් වෙනස්වන පරිසරයකදී ජාතික විගණන කාර්යාලයේ ස්ථාපිත කිරීම ඉතා වැදගත් වේ. සියුම් අධීක්ෂණය හා විමර්ශනය සිදුකිරීමට හැකිවන පරිදි සහ විගණන විෂය පථය පුළුල් කිරීමට හැකිවන පරිදි අංශ 59 ක් යටතේ විගණන හා සහායක සේවා සංවිධානය කරමින් ආයතනයේ සංවිධාන ව්‍යුහය පිළියෙල කර ඇත.

පාර්ලිමේන්තුවේ වැදගත් කාර්යභාරය සැලකිල්ලට භාජනය කිරීම් මෙන්ම රාජ්‍ය අංශය මුහුණදෙන ප්‍රධාන ගැටළු හොඳින් අවබෝධකර ගැනීම සහතික කිරීමට හැකි වන පරිදි ජාතික විගණන කාර්යාලය මුල් පිරිමි රාශියක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරමි. විගණන වාර්තා කාර්යක්ෂමව හා ඵලදායීව බෙදාහැරීම උදෙසා කාර්යාලයේ ක්‍රියාකාරිත්වය අඛණ්ඩව වර්ධනය කිරීමට හා සමාලෝචනය කිරීමට ජාතික විගණන කාර්යාලය බැඳී සිටී. අවසානයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී තිබුණු විගණන ස්වාධීනත්වය කාර්යාලයේ ඵලදායීතාවයේ ප්‍රධාන සාධකය ලෙස ඉතා පැහැදිලි ලෙස හඳුනා ගෙන ඇත.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ රාජකාරියට කැපවූ කාර්ය මණ්ඩලය සමඟ වැඩකිරීමට ලැබීම මා ලැබුවාට ගෞරවයක් වන අතර ඔවුන්ගේ රාජකාරි කාර්යක්ෂම තත්ත්වයෙන් ඉටුකිරීම පිළිබඳව ඔවුන්ගේ කැපවීම සම්බන්ධයෙන් මම ඔවුන්ට ස්තූතිවන්ත වෙමි. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිතුමන්ලා සහ සාමාජිකයන් පොදු වෘත්තීයයේ යෙදෙන සහාය විගණනයන් සිදුකළ වරලත් ගණකාධිකාරීවරුන්ගෙන් සමන්විත ආයතන, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය, විගණන ආයතන, දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතුවලදී සහයෝගය ලබාදුන් ජනාධිපති ලේකම්තුමා හා ඔහුගේ කාර්ය මණ්ඩලය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා හා කාර්ය මණ්ඩලය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව, නීතිපතිවරයා සහ පරිපාලන කටයුතුවලදී සහාය වූ අනෙකුත් රජයේ ආයතන, දෙපාර්තමේන්තුවේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට දායක වූ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්මිනිස්ටර් පදනම සහ යුරෝපා කොමිෂමේ සහයෝගිතාවයට ස්තූතිවන්ත කිරීමටද මම මෙම අවස්ථාව යොදාගනිමි.

තවද, ජාතික විගණන පනත කෙටුම්පත් කිරීමේදී හා වරින් වර කරන ලද සංශෝධනවලදී නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කැපවීම හා සේවයට කෘතඥතා පූර්වකව සිහිපත් කරමි.

පොදු මහජනතාවගේ හා ජාලිමේන්තුවේ අවශ්‍යතාවයන් උදෙසා පවතින විගණනය පිළිබඳව සහතික වීමට මම දැඩිව උනන්දු වෙමි.



එච්.එම්.ගාමිණී විජේසිංහ
විගණකාධිපති

2018 ඔක්තෝබර් 30 දින.

පටුන

	පිටුව		පිටුව
අපේ සංවිධානය	01	ඉඩම් කටයුතු	146
නිත්‍යනුකූලව ඉටු කිරීම	04	අධ්‍යාපනය	151
අපගේ සංවිධාන සටහන	12	කම්කරු හා වෘත්තීය සමිති සබඳතා	157
කාර්ය මණ්ඩල පුහුණුව	16	මහවැලි සංවර්ධනය හා පරිසර	163
සුදුසුකම්ලත් විගණකවරුන් සේවයේ යොදවා ගැනීම	19	විදේශ කටයුතු	165
		විදේශ සේවා නියුක්තිය	167
පාර්ලිමේන්තුවට සහායවීම	20	ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය	175
විගණකාධිපති විසින් පනවනු ලබන අධිභාර	22	සෞඛ්‍ය හා පෝෂණය	181
		පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍යය	192
විගණකාධිපතිවරයා විසින් සිදු කරනු ලබන කාර්යසාධන විගණනය	23	නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධනය	196
විශේෂ විමර්ශන විගණනය හා මහජන නියෝජන පිළිබඳ කටයුතු	31	වරාය හා නාවික කටයුතු	201
		මහාමාර්ග	210
2017 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන	47	නිපුනතා සංවර්ධනය හා වෘත්තීය පුහුණුව	214
2017 වර්ෂයේදී ප්‍රසිද්ධ කළ විශේෂ විගණන වාර්තා	61	ආපදා කළමනාකරණය	218
		ශිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ විගණන වාර්තාව	62
ශිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ විගණන වාර්තාව	62	ක්‍රීඩා කටයුතු	224
		කාන්තා හා ළමා කටයුතු	227
		සංචාරක කටයුතු	231
විලක්කිසිකුලම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාව	65	නාගරික සංවර්ධනය	235
		කර්මාන්ත හා වාණිජ කටයුතු	244
		නිවාස හා ඉදිකිරීම් කටයුතු	249
2016 වර්ෂය තුළදී ජාතික ලොතරැයි මණ්ඩලයට පරිගණකාශ්‍රිත දිනුම් ඇදීම සඳහා වූ ලොතරැයිපත් මුද්‍රණය හා භාරදීම පිළිබඳ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාව	69	ප්‍රවාහන	254
		සමාජ සවිබලගැන්වීම හා සුභසාධනය	260
		විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ	263
		සංනිවේදනය	267
		උසස් අධ්‍යාපනය	270
ක්ෂේත්‍ර අනුව සාරාංශගත කරන ලද විගණන නිරීක්ෂණ	73	විදුලිබල හා පුනර්ජනනීය බලශක්තිය	275
		බනිජතෙල් සම්පත් සංවර්ධනය	279
ඒකාබද්ධ අරමුදල	74	ග්‍රාමීය ආර්ථික කටයුතු	287
රාජ්‍ය ආරක්ෂාව	93	නගර සැලැස්සුම් හා ජල සම්පාදනය	291
රාජ්‍ය ව්‍යවසාය	99	වාරිමාර්ග හා ජල සම්පත්	296
පළාත් පාලනය	107	වනජීවි සම්පත් සංරක්ෂණය	300
විදේශාධාර ව්‍යාපෘති	112	කඳුරට නව ගම්මාන, යටිතල	305
රාජ්‍ය බැංකු	117	පහසුකම් හා ප්‍රජා සංවර්ධනය	
වැවිලි කර්මාන්තය	135	කෘෂිකර්මය	308

	පිටුව		පිටුව
රජයේ සේවය සඳහා විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ	314	දකුණු පළාත් සභාව	326
		උතුරු පළාත් සභාව	330
පළාත් සභාවල විගණන නිරීක්ෂණ	317	වයඹ පළාත් සභාව	332
පළාත් සභා විසින් රැස්කළ ආදායම හා වියදම	318	උතුරු මැද පළාත් සභාව	336
		ඌව පළාත් සභාව	339
බස්නාහිර පළාත් සභාව	320	සබරගමුව පළාත් සභාව	343
මධ්‍යම පළාත් සභාව	322	නැගෙනහිර පළාත් සභාව	347

අපේ සංවිධානය

අපගේ ඉතිහාසය

එවකට ලංකාව යනුවෙන් හැදින්වූන ශ්‍රී ලංකාවේ වත්මන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ආරම්භය බ්‍රිතාන්‍ය යුගයේ මුල් කාල සීමාව තරම් ඇතට දිවේ. 1776 වර්ෂයේදී බ්‍රිතාන්‍යයන් විසින් දිවයින අත්පත් කර ගැනීමෙන් වසර 3 කට පසුව එනම්, 1779 වර්ෂයේදී සිසිල් ස්මිත් නමින් ගණකාධිකාරීවරයෙකු හා විගණකාධිපතිවරයෙකුව සිටි බව ලියකියවිලි වලින් සනාථ වේ. එතැන් පටන් ශ්‍රී ලංකාවේ උත්තරීතර විගණන ආයතනය වශයෙන් විගණකාධිපතිවරු 40 දෙනෙකු යටතේ ස්වාධීන ආයතනයක් ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව අඛණ්ඩව ක්‍රියාත්මක වේ. විගණකාධිපති දෙපාර්තමේන්තුව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 29 වන වගන්තිය ප්‍රකාරව 2018 අගෝස්තු 01 දින සිට ජාතික විගණන කාර්යාලය ලෙස ස්ථාපිත කර ඇත.

විගණන සම්බන්ධව අපේ අධිකාර බලය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන ව්‍යවස්ථාවෙන් රාජ්‍ය අංශයේ ආයතනවල ගිණුම් විගණනය කිරීමට විගණකාධිපතිවරයාට අධිකාර බලය මූලික වශයෙන් ලැබී තිබුණි. එය 2018 අගෝස්තු 01 දින සිට 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධානවලින් වඩා පුළුල් වී ඇත.

සමාගම් කොටස්වලින් සියයට පනහක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් රජය හෝ රාජ්‍ය සංස්ථාවක් හෝ පළාත් පාලන ආයතනක් විසින් දරනු ලබන සමාගම් පනත යටතේ පිහිටුවා ඇති සමාගම්ද, ආවරණය වන පරිදි

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ බලය තවදුරටත් පහත පරිදි පුළුල් කර ඇත.

“විගණකාධිපතිවරයා විසින් ආණ්ඩුවේ සියලු දෙපාර්තමේන්තු, ජනාධිපතිවරයාගේ ලේකම්වරයාගේ කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ කාර්යාල, අධිකරණ සේවා කොමිෂන් සභාව , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, 41 (ආ) ව්‍යවස්ථාවේ උපලේඛනයේ සඳහන් කොමිෂන් සභා, පරිපාලනය පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, පළාත් පාලන ආයතන, රාජ්‍ය සංස්ථා, යම් ලිඛිත නීතියක් යටතේ රජය වෙත පවරනු ලැබ ඇති වෙළඳ ව්‍යාපාර, වෙනත් ව්‍යාපාර සහ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති හෝ ලියාපදිංචි වී ඇති බවට සලකනු ලබන සහ ස්වකීය කොටස්වලින් සියයට පනහක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් රජය හෝ රාජ්‍ය සමාගමක් හෝ පළාත් පාලන ආයතනයක් හෝ විසින් දරනු ලබන සමාගම්ද ඒවායේ ගිණුම් ඇතුළුව විගණනය කරනු ලැබිය යුත්තේය.”

පහත අණපනත් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විගණකාධිපති වෙත පවරා ඇති බලය විකාශනය කිරීමක් හෝ ප්‍රසාරණය කිරීමක් හෝ කර තිබේ.

- රාජ්‍ය සංස්ථා සඳහා විගණන විධිවිධාන සලසන 1971 අංක 38 දරන මුදල් පනතේ II කොටස
- පළාත් සභා සඳහා විගණන විධිවිධාන සලසන 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 23 වගන්තිය
- මහ නගර සභා සඳහා විගණන විධිවිධාන සලසන මහ නගර සභා ආඥාපනතේ (252 අධිකාරය) 219 වගන්තිය
- නගර සභා සඳහා විගණන විධිවිධාන සලසන නගර සභා ආඥාපනතේ (255 අධිකාරය) 181 වගන්තිය

- ප්‍රදේශීය සහ සඳහා විගණන විධිවිධාන සලසන 1987 අංක 15 දරන ප්‍රදේශීය සහ පනතේ 172 වගන්තිය
- ගොවිජන සංවර්ධන සහ සඳහා විගණන විධිවිධාන සලසන 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන සහ පනතේ 58 වගන්තිය
- ක්‍රීඩා සංගම් සඳහා විගණන විධිවිධාන සලසන 1993 අංක 47 දරන ක්‍රීඩා සංගම් පනතේ 9 වගන්තිය

පාර්ලිමේන්තුව විසින් අවශ්‍යතාවයක් ලෙස සම්මත කරන ලද මොන‍යම් හෝ නීතියකින් සඳහන් කරන කවර හෝ වෙනත් රාජකාරි කරගෙන යාමට විගණකාධිපතිවරයා සතු බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාවෙන් පවරා ඇත. විගණකාධිපතිවරයාගේ කටයුතු හා රාජකාරි ඉටුකිරීමේදී හා පැවරීමේදී ඔහුගේ රාජකාරියට සහායවීමට සුදුසුකම්ලත් විගණකවරුන්ගේ සේවය ලබාගැනීමට විගණකාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය දී ඇත. තවද විගණනයට අදාළ වන තාක්ෂණ, වෘත්තීය හා විද්‍යාත්මක ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා විශේෂඥ සහාය ලබාගැනීමට අවශ්‍ය විධිවිධාන සලසා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(5) ව්‍යවස්ථාවෙන් විගණකාධිපතිවරයා ඔහුගේ රාජකාරි කටයුතු සිදුකිරීමේදී හා පැවරීමේදී සියලු පොත්පත් හා වාර්තා ඉහතින් සඳහන් කරන ලද ආයතනවල හෝ රාජ්‍ය ආයතනවල ගබඩා හා වෙනත් දේපලවලට පිවිසීමට විගණනයන් සිදුකිරීම හා අවශ්‍ය විය හැකි තොරතුරු හා කරුණු පැහැදිලි කිරීම ලබාගැනීමට විධිවිධාන සලසා ඇත.

අපගේ සේවා ග්‍රාහකයෝ

විගණකාධිපතිවරයාගේ විෂය පථය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නිර්වචනය කරන අතර තවදුරටත් එය දහනවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සමාගම් ද ඇතුළත් කරමින් ව්‍යාප්ත කර තිබේ. වර්තමානයේදී අපගේ සේවලාභී පදනම පහත සඳහන් පරිදි වේ.

අමාත්‍යාංශ	51
දෙපාර්තමේන්තු	95
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය	25
සංස්ථා	204
රාජ්‍ය සමාගම් (දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විගණකාධිපතිවරයාගේ විෂය පථයට යටත් කර ඇති)	111
රාජ්‍ය බැංකු	07
ව්‍යවස්ථාපිත හා අනෙකුත් අරමුදල්	62
විදේශ අරමුදල් ව්‍යාපෘති	127
අනෙකුත් ස්වාධීන ආයතන	19
පළාත් සභා	09
පළාත් පාලන ආයතන	335
ගොවිජන සේවා මධ්‍යස්ථාන	561
ක්‍රීඩා සංගම්	62
එකතුව	1,668

අපගේ විෂය පථය

විගණකාධිපති විසින් ඔහුගේ අභිමතය පරිදි විගණන විෂය පථය තීරණය කරනු ලබන අතර මේ සම්බන්ධයෙන් 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති පනතේ විධිවිධාන ප්‍රකාරව හඳුන්වා දී ඇති දැනට භාවිතයේ පවතින විගණන ප්‍රමිති සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (ICASL), උත්තරීතර විගණන ආයතන පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (INTOSAI) හා උත්තරීතර විගණන ආයතන පිළිබඳ ආසියානු සංවිධානය (ASOSAI) විසින් අනුගමනය කරනු ලබන විගණනයට අදාළ සම්මුති සහ ප්‍රශස්ත පරිචයන් මගින් සහ පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් විගණකාධිපති වෙත මහ පෙන්වනු ලබයි.

මෙයට අමතරව රාජ්‍ය සංස්ථා සම්බන්ධයෙන් විගණකාධිපති විසින් සලකා බලා තීරණය කළයුතු විගණන විෂය පථය 1971 අංක 38 දරන මුදල් පනත මගින් වඩා සවිස්තරාත්මකව දක්වා ඇත. ඒ අනුව විගණකාධිපති විසින් සංස්ථාවේ කළමනාකරණය වෙත විස්තරාත්මක වාර්තාවක්, සංස්ථාවේ වාර්ෂික වාර්තාව සමග ප්‍රකාශයට පත් කිරීම සඳහා වන වාර්තාවක් සහ පාර්ලිමේන්තුවට වෙනම ඉදිරිපත් කරනු ලබන විගණන වාර්තාවක් වශයෙන් වාර්තා 03 ක් නිකුත් කරනු ලබයි. මුදල් පනතේ විස්තර කර දක්වා ඇති පරිදි හැකි තාක් සහ අවශ්‍යවන ප්‍රමාණයකට විගණන විෂය පථයට පහත කරුණු ඇතුළත් විය යුතුය.

- තොරතුරු ඉදිරිපත් කිරීමේ අංශයෙන් බලන කළ සංස්ථාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි සංවිධාන ක්‍රම, කාර්ය පටිපාටි, පොත්, වාර්තා හා වෙනත් ලියකියවිලි නියමිත

- අන්දමට හා ප්‍රමාණවත් ලෙස සකස් කර තිබේද යන බව සහ එවැනි ක්‍රම, කාර්ය පටිපාටි, පොත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායීව ක්‍රියාත්මකව පවතීද යන බව;
- රාජ්‍ය සංස්ථාවේ වැඩ කටයුතු එම රාජ්‍ය සංස්ථාවට අදාළ නීති, රීති හා නියෝග අනුව වූයේ ද සංස්ථාවේ පරිපාලනයෙහිලා සාධාරණත්වයක් තිබේද යන බව;
- අරමුදල් වෙන්කිරීමේදී හා එම අරමුදල් උපයෝජනය කිරීමේදී ආර්ථිකභාවයෙන් හා කාර්යක්ෂමතාවයෙන් ඉටු කර තිබේද යන බව;
- මුදල් තබා ගැනීමේ හා දේපල ආරක්ෂා කිරීමේ ක්‍රම සතුටුදායකද යන බව;
- සැලැකිල්ලට භාජනය වූ කාලපරිච්ඡේදයට අදාළව විගණනයට භාජනය කරන ලද ගිණුම් සංස්ථාවේ කටයුතු පිළිබඳව සත්‍ය හා සාධාරණ දර්ශනයක් පිළිබිඹු කෙරෙන පරිදි ගණකාධිකරණය, මූල්‍යනය හා තක්සේරු කිරීම යන මූලධර්මයන්ට නිසි සැලැකිල්ල යොමු කරමින් පිළියෙල කර තිබේද යන බව සහ
- විගණකාධිපති විසින් අවශ්‍යයැයි සලකනු ලැබිය හැකි වෙනයම් කරුණු.

අපගේ ස්වාධීනත්වය

විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පුළුල් වශයෙන් සහතික කර ඇත. දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා 2018 අංක 19 දරන ජාතික විගණන පනත මගින් උත්තරීතර විගණන ආයතනයක ස්වාධීනත්වය මත පදනම් වූ උත්තරීතර විගණන ආයතන පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ මූලික මූලධර්මයන් සමග ගැලපීමට මෙය තවදුරටත් විකාශනය කරනු ලැබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ව්‍යවස්ථාව අනුව,

“විගණකාධිපතිවරයෙක් වන්නේය. ඔහු සුදුසුකම්ලත් විගණකවරයෙකු විය යුතු අතර, ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව පත්කරනු ලබන අතර විගණකාධිපතිවරයා යථා පැවැත්මෙන් සිටින තාක් ස්වකීය ධුරය දරන්නේය.”

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හෝ ආබාධිත තත්ත්වය මත හෝ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමත් යන තත්ත්වයන්හිදී පමණක් ජනාධිපතිවරයා විසින් විගණකාධිපතිවරයා ධුරයෙන් ඉවත් කරනු ලබයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ව්‍යවස්ථාවේ තවදුරටත් දැක්වෙන පරිදි විගණකාධිපතිවරයාගේ වැටුප පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරන අතර, එසේ නිශ්චය කරන ලද වැටුප ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන අතර ඔහුගේ ධුර කාලය තුළ එය අඩු නොකළ යුතුය.

විගණකාධිපති කිසිදු අමාත්‍යවරයෙකුගේ හෝ රජයේ නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතට නොගැනේ.

නීත්‍යානුකූල ඉටු කිරීම

නීත්‍යානුකූල ඉටුකිරීම් සඳහා අවශ්‍යතාවය

විගණකාධිපතිවරයාගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ස්වාධීනත්වය මේතාක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සුරක්ෂිත කර තිබුණද, විගණකාධිපතිවරයාගේ මූල්‍ය හා පරිපාලන ස්වාධීනත්වය පවත්නා ව්‍යවස්ථාව හා නීතිමය විධිවිධාන මත විධායකය විසින් සීමා කිරීම් සිදුකර තිබුණි. නමුත් 2018 අගෝස්තු 01 දින සිට 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධානවලින් එම

සීමාකිරීම් ඇහිරී ඇත. විගණකාධිපතිවරයා කිසිදු පුද්ගලයෙකුගේ හා ආයතනයක සියලු බැඳීමවලින් නිදහස් විය යුතු අතර අත්තනෝමතික පළිගැනීම්වලින් තොරවිය යුතු නිසා මූල්‍ය හා මිනිස් බලය යන දෙවර්ගයෙන් දැක්වෙන ඔහුගේ සම්පත් සඳහා විගණකාධිපතිවරයා විධායකයේ රඳා පැවැත්ම පාර්ලිමේන්තුව වෙනුවෙන් සිදුකරන ලද විගණනයේ ස්වාධීනත්වය සැබවින්ම හානියට ලක්වන බව පිළිගනී. මූල්‍ය පරිපාලන ස්වාධීනත්වය ඇතුළුව විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා නීතිමය විධිවිධාන මගින් වැඩි ආරක්ෂාවක් පාර්ලිමේන්තුව විසින් සැලසිය යුතු වේ. සමාලෝචිත වර්ෂය දක්වා විගණකාධිපතිවරයා ඔහුගේ වියදම් සඳහා මහා භාණ්ඩාගාරයේ සහයෝගය තුළ යැපීම සිදු වූ අතර දෙපාර්තමේන්තුවට සම්පත් වෙන්කිරීම දෙපාර්තමේන්තුව මුහුණ දුන් අවදානමට ගැලපෙන පරිදි සිදු වී නොතිබුණි. අනෙකුත් උසස් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්වල පරිදි ශ්‍රී ලංකාවේ විගණකාධිපති සඳහා වූ අයවැය, ව්‍යවස්ථාදායක සම්පාදක කමිටුවක් විසින් සියුම් පරීක්ෂණයකට යටත්ව අනුමත කර හෝ ඔහුගේ අයවැය පිළිබඳ විධායක පාලනයෙන් බැහැරවන පරිදි 2018 අංක 19 දරන ජාතික විගණන පනතෙන් විධිවිධාන සලසා තිබීම විගණකාධිපතිවරයාගේ කාර්යභාරය ඉටු කිරීමේ ස්වාධීනත්වය තහවුරු කර ඇත.

විගණකාධිපතිවරයාගේ හා ඔහුගේ කාර්ය මණ්ඩලයේ පරිපාලන ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම, කාර්ය මණ්ඩලයේ උසස් කිරීම්, මාරු කිරීම්, විනය ක්‍රියාමාර්ග, වැටුප් සහ කාර්ය මණ්ඩලයේ වෙනත් පරිපාලන කටයුතු සම්බන්ධයෙන් වූ පරිපාලනමය කරුණු පිළිබඳ පාලනය ජාතික විගණන සේවා කොමිෂන් සභාව විසින් සිදු කරනු ඇත.

තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදි විගණකාධිපති “රාජ්‍ය නිලධාරීන් පිළිබඳ විශේෂිත ලැයිස්තුවට” ඇතුළත් කර නොතිබුණු අතර, ආයතන සංග්‍රහයේ විස්තර කර ඇති පරිදි රජයේ සියලුම පරිපාලන රෙගුලාසි විගණකාධිපතිට හා ඔහුගේ කාර්ය මණ්ඩලයට අදාළවේ. මෙය තවදුරටත් විගණකාධිපතිගේ පරිපාලන ස්වාධීනතාවය සීමා කිරීමක් වේ. ඔහුගේ රාජකාරි පිළිබඳ මෙම පරිපාලනමය පාලන අඩුපාඩුව විගණන කටයුතුවලට සැලකිය යුතු ලෙස අවහිර කිරීම් කළ අවස්ථා බොහෝමයක් විය.

එක්සත් ජාතීන්ගේ උත්තරීතර විගණන ආයතනයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (INTOSAI) 1977 දී අනුමත කළ “ලිමා ප්‍රකාශනය” මගින් ශිල්ප ක්‍රම හා වෘත්තීමය වශයෙන් රාජ්‍ය විගණනයේ ස්වාධීනත්වය පිළිබඳව මූලධර්ම කෙරෙහි අවධානය යොමු කර ඇත. වසර 30 කට පසුව උත්තරීතර විගණන ආයතන පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ XIX සම්මේලනයේදී (2007 මැක්සිකෝව) “මැක්සිකෝ ප්‍රකාශනය” මගින් රාජ්‍ය අංශයේ මනා විගණනයක් සඳහා උත්තරීතර විගණන ආයතනයන්ගේ ස්වාධීනතාවය පිළිබඳව ස්ථිර වශයෙන් වන පහත සඳහන් පරිදි ප්‍රධාන අත්‍යවශ්‍ය අවශ්‍යතා 8 ක් හඳුනාගෙන ඇත.

1 ප්‍රතිපත්තිය

යෝග්‍ය වූ ද ඵලදායී වූ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල / ව්‍යවස්ථාපිත / නෛතික කාර්ය රාමුවක් සහ එම කාර්ය රාමුව තුළ තත්ත්වාකාරයෙන් ක්‍රියාත්මක කිරීමේ විධිවිධාන පැවතීම.

උත්තරීතර විගණන ආයතන සතු ස්වාධීනත්වයේ ප්‍රමාණය සවිස්තරව විදහා දැක්වෙන නීති සම්පාදනය කිරීම අවශ්‍ය වේ.

2 ප්‍රතිපත්තිය

උත්තරීතර විගණන ආයතනවල ප්‍රධානීන් සහ (විද්‍යායතනික ආයතනවල) සාමාජිකයන් ස්වකීය රාජකාරි සාමාන්‍ය වශයෙන් ඉටු කිරීමේදී ඔවුන්ගේ ධුරයේ ආරක්ෂාව සහ නෛතික පරිසරයේ ස්වාධීනත්වය

පහත සඳහන් තත්ත්වයන්ට යටත්වන උත්තරීතර විගණන ආයතනවල ප්‍රධානීන්ගේ සහ විද්‍යායතනික ආයතනවල සාමාජිකයන් ගේ පත්වීම්, නැවත පත්වීම්, සේවා නියුක්තිය, සේවයෙන් ඉවත් කිරීම සහ විශ්‍රාම ගැන්වීම පිළිබඳ කොන්දේසි අදාළ නීති සම්පාදනය මගින් විශේෂයෙන් දැක්විය යුතුය.

- ව්‍යවස්ථාදායකයෙන් සහතික කෙරෙන ක්‍රියාවලියක් මගින් ස්වාධීනත්වය තහවුරු කෙරෙන පත්කිරීම්, නැවත පත් කිරීම් හෝ සේවයෙන් ඉවත් කිරීම් (උත්තරීතර විගණන ආයතනවල ස්වාධීනත්වය හා සම්බන්ධ ISSAI II මාර්ගෝපදේශ සහ යහපත් පරිචයන්)
- ස්වකීය නියෝග (Mandate) විරෝධ මත ඉදිරිපත්වීමේ බියකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබෙන පරිදි ප්‍රමාණවත් තරම් දීර්ඝ සහ නිශ්චිත කාල සීමාවක් සහිතව කරනු ලබන පත්වීම් ; සහ
- ස්වකීය රාජකාරි නිසියාකාරයෙන් සාමාන්‍ය පරිදි ඉටු කිරීමේදී අතීතයේදී වර්තමානයේදී සිදුකරන ලද කවර හෝ කාර්යයක් හේතු කොට ගෙන සිදු කරනු ලබන පැමිණිල්ලකදී නිර්මුක්ත වීම. (Immune)

3 ප්‍රතිපත්තිය

උත්තරීතර විගණන ආයතනවල කාර්ය ඉටුකිරීමේදී ප්‍රමාණවත් තරම් පුළුල් වූ නියෝගයක් (Mandate) සහ පූර්ණ අභිමතය පහත සඳහන් කාර්යයන් විගණනය කිරීමේ බලය, උත්තරීතර විගණන ආයතනවලට පැවරිය යුතුය.

- රාජ්‍ය මුදල්, සම්පත් හෝ වත්කම් ලබාගත් අයකු හෝ ප්‍රතිලාභියකු විසින් ඒවා ප්‍රයෝජනයට ගැනීම පිළිබඳව එහි නෛතික ස්වභාවය නොතකා විගණනය කිරීම.
- රජයට හෝ රජයේ ආයතනවලට ලැබියයුතු ආදායම් එකතු කිරීම.
- රජයේ හෝ රජයේ ආයතනවල ගිණුම් පිළිබඳ නීත්‍යානුකූලභාවය සහ නියමානුකූලතාව;
- මූල්‍ය කළමනාකරණයේ සහ වාර්තා කිරීමේ ගුණාත්මකභාවය ; සහ
- රජයේ හෝ රාජ්‍ය ආයතනවල මෙහෙයුම් කටයුතු පිළිබඳ අරපිරිමැස්ම, කාර්යක්ෂමතාව සහ ඵලදායිභාවය.

නීති මගින් එසේ කරන ලෙස නිශ්චිත වශයෙන් නියම කර ඇති අවස්ථාවලදී විනා, උත්තරීතර විගණන ආයතන විසින් රජයේ හෝ රජයේ ආයතනවල ප්‍රතිපත්තිය විගණනය නොකළ යුතු නමුත් ඔවුන්ගේ විගණනය, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කාර්යයට පමණක් සීමා කළ යුතුය.

ස්වකීය වගකීම් ඉටු කිරීමේදී උත්තරීතර විගණන ආයතනවලට පූර්ණ අභිමතය අනුව ක්‍රියා කළහැකි විය යුතුය. ඔවුන් රාජ්‍ය අරමුදල් භාවිතය සහ කළමනාකරණය උත්තරීතර විගණන ආයතන පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ ද ජාත්‍යන්තර

උත්තරීතර විගණන ආයතන විසින් එම ආයතනවලට අදාළ වන අයුරින් ව්‍යවස්ථාදායකය පනවන නීතිවලට ගරු කළයුතු අතර, පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකය හෝ විධායකය සිදුකරන විධානවලින් හෝ මැදිහත්වීම්වලින් එකී විගණන ආයතන නිදහස් වන්නේය;

- විගණන ගැටළු තෝරාගැනීම ;
- ඔවුන්ගේ විගණන සැලසුම් කිරීම, වැඩසටහන් ගතකිරීම, පැවැත්වීම, වාර්තා කිරීම සහ පසු විපරම් කටයුතු කිරීම ;
- ස්වකීය කාර්යාලය සංවිධානය කිරීම සහ කළමනාකරණය ;
- අනුමත කිරීම් ක්‍රියාත්මක කිරීම ස්වකීය නියෝගයේ (Mandate) කොටසක් වන අවස්ථාවලදී ස්වකීය තීරණ බලාත්මක කිරීම ;

උත්තරීතර විගණන ආයතන විසින් තමන් විගණනය කරනු ලබන සංවිධානවල කළමනාකාරිත්වය තුළ කිසිදු ආකාරයේ මැදිහත්වීමක් හෝ මැදිහත් වන බව පෙනී යන අයුරින් ක්‍රියාකිරීමක් හෝ නොකළ යුතුය.

උත්තරීතර විගණන ආයතන, ස්වකීය විගණන ආයතන සමඟ වඩා සමීප සම්බන්ධතා ඇති කර නොගන්නා බවට සහතික විය යුතුය. ඒ අනුව ඔවුන් අරමුණුවලට අනුකූලව කටයුතු කරමින් සිටින බව විදහා දැක්විය යුතුය.

වැඩිදියුණු කිරීමට වෙහෙසෙන රාජ්‍ය හෝ රාජ්‍ය ආයතන සමඟ සහයෝගයෙන් ක්‍රියා කළ යුතුය.

ගණකාධිකාරී සම්මේලනයේ ද අනෙකුත් පිළිගත් ප්‍රමිති නියම කරන ආයතනවලද නිල

ලේඛන පදනම් කරගත් යෝග්‍ය වූ වැඩ සහ විගණන ප්‍රමිතීන් ද ආචාර ධර්ම සංග්‍රහයක් ද උත්තරීතර විගණන ආයතන විසින් භාවිත කළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රඥප්තිවලින් හෝ නීති සම්පාදනය මගින් නියම කර ඇති ප්‍රකාර වාර්ෂික කාර්යසාධන වාර්තාවක් උත්තරීතර විගණන ආයතන විසින් ව්‍යවස්ථාදායකයට සහ අනෙකුත් රාජ්‍ය ආයතනවලට ඉදිරිපත් කළ යුතුය. එම ආයතන විසින් එකී වාර්තාව මහජනයා වෙත දැන ගැනීමට සැලැස්විය යුතුය.

4 ප්‍රතිපත්තිය

සීමාවකින් තොරව තොරතුරු ලබා ගතහැකි වීම

උත්තරීතර විගණන ආයතනය සතු ව්‍යවස්ථාපිත වගකීම් නිසියාකාරව ඉටුකිරීම සඳහා අවශ්‍ය සියලු ලේඛන සහ තොරතුරු කලට වේලාවට, වැරදීමකින් තොරව, සෘජුවම සහ නිදහසේ ලබා ගැනීමට ප්‍රමාණවත් බලතල එම ආයතන සතු විය යුතුය.

5 ප්‍රතිපත්තිය

ස්වකීය වැඩ පිළිබඳව වාර්තා කිරීමට ඇති අයිතිය සහ බැඳීම

ස්වකීය විගණන කාර්යයේ ප්‍රතිඵල වාර්තා කිරීම සම්බන්ධයෙන් උත්තරීතර විගණන ආයතනවලට සීමා කිරීම් නොකළ යුතුය. ස්වකීය විගණන කාර්ය ප්‍රතිඵල යටත් පිරිසෙයින් වර්ෂයකට එක් වරක්වත් වාර්තා කිරීමට ඔවුන්ට නීතියෙන් නියම කළ යුතුය.

6 ප්‍රතිපත්තිය

විගණන වාර්තාවල අන්තර්ගතය සහ කාල නියමය තීරණය කිරීමේ නිදහස සහ ඒවා ප්‍රකාශයට පත්කොට බෙදා හැරීම

- ස්වකීය විගණන වාර්තාවල අන්තර්ගතය තීරණය කිරීමේ නිදහස උත්තරීතර විගණන ආයතනවලට තිබේ.
- විගණනය කරනු ලබන ආයතනයේ අදහස් යෝග්‍ය පරිදි සැලකිල්ලට ගනිමින් ස්වකීය විගණන වාර්තාවල නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුළත් කිරීමේ නිදහස උත්තරීතර විගණන ආයතන සතු වේ.
- විගණන වාර්තාවල සඳහන් විය යුතු අවම අවශ්‍යතා නිශ්චිතව දැක්වීමත් යෝග්‍ය අවස්ථාවලදී විධිමත් විගණන මතයකට හෝ සහතික කිරීමකට නිශ්චිත කරුණු දැක්වීමක් නීති මගින් කළ යුතුය.
- වාර්තා කිරීමට අවශ්‍ය කරුණු නිශ්චිත වශයෙන් නීතියෙන් නියම කර ඇති අවස්ථාවලදී හැර ස්වකීය විගණන වාර්තාවල කාල නියමය තීරණය කිරීමේ නිදහස උත්තරීතර විගණන ආයතන සතු වේ.
- සමස්තයක් වශයෙන් ව්‍යවස්ථාදායකය, එහි කොමිෂන් සභාවක්, හෝ රජය විසින් විමර්ශනයක් නැතහොත් විගණනයක් සඳහා විශේෂ ඉල්ලීම් කළ විට උත්තරීතර විගණන ආයතනවලට ඒවා ඉටු කළ හැකිය.
- උත්තරීතර විගණන ආයතනවල වාර්තා නීතියෙන් නියම වී ඇති පරිදි අදාළ බලධාරීන්ට විධිමත්ව ඉදිරිපත් කිරීමෙන් හෝ භාරදීමෙන් පසු ඒවා ප්‍රකාශයට පත්කොට බෙදා හැරිය යුතුය.

7 ප්‍රතිපත්තිය

උත්තරීතර විගණන ආයතනයේ නිර්දේශ පිළිබඳ ඵලදායී පසු විපරම් යාන්ත්‍රණ පැවතීම

- උත්තරීතර විගණන ආයතන ස්වකීය වාර්තාවල සඳහන් නිශ්චිත නිර්දේශ සමාලෝචනය කොට පසු විපරම් කටයුතු කරමින් විශේෂිත පියවරවල් ගැනීම සඳහා අදාළ වන පරිදි ව්‍යවස්ථාදායකය වෙත හෝ එහි කොමිෂන් සභාවක් වෙත හෝ විගණනය කරනු ලැබූ ආයතනයේ පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කරයි.
- උත්තරීතර විගණන ආයතනවල මෙන්ම අදාළ වන පරිදි ව්‍යවස්ථාදායකය, එහි කොමිෂන් සභාවක් හෝ විගණනය කරනු ලැබූ ආයතනයේ පාලක මණ්ඩලය යන මේවායේ නිරීක්ෂණ සහ නිර්දේශ නිසියාකාරව ක්‍රියාත්මක කරන බව තහවුරු කර ගැනීමට එම විගණන ආයතනවලට ස්වකීය වූ අභ්‍යන්තර පසු විපරම් ක්‍රමයක් පවතී.
- පසු විපරම් කටයුතු සහ අනුමත කිරීම් සඳහා ස්වකීයම වූ ව්‍යවස්ථාපිත බලතල උත්තරීතර විගණන ආයතන සතුව තිබිය දී පවා එකී විගණන ආයතන ස්වකීය පසු විපරම් වාර්තා අදාළ වන පරිදි ව්‍යවස්ථාදායකය වෙත හෝ එහි කොමිෂන් සභාවක් වෙත හෝ විගණනය කරනු ලැබූ ආයතනයේ පාලක මණ්ඩලය වෙත, සලකා බලා අවශ්‍ය පියවර ගැනීම සඳහා ඉදිරිපත් කරයි.

8 ප්‍රතිපත්තිය

මූල්‍ය සහ කළමනාකරණ / පරිපාලන ස්වයංත්‍යතාව සහ යෝග්‍ය මානව, භෞතික සහ මූල්‍ය සම්පත් පැවතීම

- උත්තරීතර විගණන ආයතනවලට අවශ්‍ය කරන සහ සාධාරණ මානව, භෞතික සහ මූල්‍ය සම්පත් තිබිය යුතුය. මෙම සම්පත් ලබා ගැනීම පාලනය කිරීමට හෝ මෙහෙයවීමට විධායක ඉදිරිපත් නොවිය යුතුය. උත්තරීතර විගණන ආයතන ස්වකීය අය වැය ඔවුන් විසින්ම කළමනාකරණය කරගෙන සුදුසු පරිදි වෙන් කර ගනිති.
- ව්‍යවස්ථාදායකය හෝ එහි එක් කොමිෂන් සභාවක් උත්තරීතර විගණන ආයතනවලට ස්වකීය නියෝගය (Mandate) සපුරාලීමට අවශ්‍ය කරන නිසි සම්පත් ඉඳුරාම ලබාදෙන බවට සහතික වීමේ වගකීම දැරිය යුතුය.
- උත්තරීතර විගණන ආයතනවලට සපයා ඇති සම්පත් ඔවුන්ගේ නියෝගය (Mandate) සපුරාලීමට පියවර ගැනීමට තරම් ප්‍රමාණවත් නොවේ නම් ඒ සම්බන්ධයෙන් කෙළින්ම ව්‍යවස්ථාදායකයට අභියාචනා කිරීමේ අයිතිය එකී විගණන ආයතන සතුවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ විගණකාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය නොව, විගණකාධිපතිවරයා බැවින් වෙනත් රටවල මෙන්ම වෙනමම විගණන පනතක් මගින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ කටයුතු සහ අධිකාරය විස්තර කිරීමට අවශ්‍ය වේ. එම අවශ්‍යතාවය 2018 අගෝස්තු 01 දින සිට 2018 අංක 19 දරන ජාතික විගණන පනත මගින් ලැබී ඇත.

දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 153 හා 154 ව්‍යවස්ථාවන්ට සිදුකළ සංශෝධන

විගණකාධිපතිවරයා විසින් මුහුණ දුන් පරිපාලන හා මූල්‍ය ස්වාධීනත්වයේ අඩුපාඩු මඟ හැරීම සඳහා පහත සඳහන් සංශෝධනයන් දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කර ඇත. රාජ්‍ය විගණනය නවීකරණය කරමින් තවදුරටත් ප්‍රතිසංස්කරණයන් විගණන පනත් කෙටුම්පතෙහි ඇතුළත් කර ඇත.

- විගණකාධිපතිවරයා සුදුසුකම්ලත් විගණකවරයෙකු විය යුතු අතර, ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවේ අනුමතයට යටත්ව පත්කරනු ලබන්නේය. විගණකාධිපතිවරයා යථා පැවත්මෙන් සිටින තාක් ස්වකීය ධුරය දරන්නේය.
- විගණකාධිපතිවරයා සභාපතිත්වය දරන විගණන සේවා කොමිෂන් සභාවක් පිහිටවනු ලැබේ. නියෝජ්‍ය විගණකාධිපති හෝ නියෝජ්‍ය විගණකාධිපතිවරයාගේ ශ්‍රේණියට ඉහළින් වූ ධුරයක් උසුලන ලද විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් නිලධරයන් දෙදෙනෙකු, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ හෝ මහාධිකරණයේ විශ්‍රාමලත් විනිශ්චයකාරවරයෙකු සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමලත් I වන පන්තියේ නිලධරයෙකු අනෙකුත් සාමාජිකයන් වනු ඇත. ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශයන්ට යටත්ව වර්ෂ 03 ක ස්ථිර කාලපරිච්ඡේදයකට කොමිෂන් සභාවේ සාමාජිකයන් ජනාධිපතිවරයා විසින් පත්කරයි.
- ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සාමාජිකයන්ගේ බඳවාගැනීම්, උසස්කිරීම්, මාරුකිරීම්, විනය පාලනය

- සහ සේවයෙන් පහකිරීමේ බලය කොමිෂන් සභාව වෙත පැවැරීමෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරිපාලන ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම.
- රජය විසින් රාජ්‍ය සමාගමක් විසින් හෝ පළාත් පාලන ආයතනයක් විසින් සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගමක කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 50 කට වැඩි හිමිකමක් ඇති රාජ්‍ය සමාගම් සියල්ලේ විගණනය විගණකාධිපතිවරයාගේ විෂයය පටය යටතට ගැනේ.
- විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට “රාජ්‍ය නිලධාරියා” යන නිර්වචනයෙන් ඉවත් කරයි.
- විධායකගේ කිසිදු මැදිහත්වීමකින් තොරව විගණකාධිපතිවරයාගේ කටයුතු සිදුකිරීමට ප්‍රමාණවත් අරමුදල් සපයන බවට සහතික කර ගැනීමට විගණන සේවා කොමිෂන් සභාව විසින් පිළියෙළ කරන ජාතික විගණන ආයතනයේ වාර්ෂික අයවැය ඇස්තමේන්තු පාර්ලිමේන්තුව විසින් නිශ්චය කිරීම

2018 අංක 19 දරන ජාතික විගණන පනත

විගණන සේවා කොමිෂන් සභාවේ බලතල, කාර්ය හා කර්තව්‍ය පිළිබඳ විධිවිධාන සැලැස්වීම සඳහාද, ජාතික විගණන කාර්යාලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය පිහිටුවීම සඳහා ද, රාජ්‍ය මූල්‍ය පිළිබඳ විගණකාධිපතිවරයාගේ කාර්යභාරය නිශ්චිතව දැක්වීම සඳහාද, ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන 2018 අංක 19 දරන ජාතික විගණන පනතින් සලසා ඇත.

ජාතික විගණන පනතේ සඳහන් වැදගත් ප්‍රතිපාදනයන් පහත පරිදි වේ.

- ගිණුම්, මූල්‍ය, මූල්‍ය තත්ත්වය, රාජ්‍ය අරමුදල්වල මූල්‍ය පාලනය, විගණන ආයතනවල දේපල පරීක්ෂාව සහ කාර්යසාධන විගණනයක්, පාරිසරික විගණනයක්, තාක්ෂණික විගණනයක් සහ වෙනත් විශේෂ විගණනයන් සිදුකිරීමට විගණකාධිපතිවරයාට හැකිවන පරිදි විෂයපථය පුළුල් කර තිබීම.
- විගණනය කරනු ලබන ආස්ථිතයකට අදාළ ඕනෑම කාරණයක් පිළිබඳව, එම කරුණ සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි සහිතව මහජනයා අතරින් යම් අයෙකු විගණකාධිපතිවරයාට ලිඛිතව දැනුවත් කර ඇත්නම්, එම කරුණු විගණකාධිපතිවරයා විසින් පරීක්ෂා කළ හැකි අතර, ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුය.
- 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති පනත යටතේ පිහිටුවන ලද විගණන ප්‍රමිති කමිටුව විසින් තීරණය කරන ලද ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ජාතික විගණන කාර්යාලය විසින් බාරගනු ලබන අතර එය සියලු විගණනයන්ට අදාළ වේ.
- කාර්යසාධන විගණනය, පාරිසරික විගණනය, තාක්ෂණික විගණනය සහ වෙනත් යම් විශේෂ විගණනයක් සඳහා ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවල කිසිදු විගණන ප්‍රමිතියක් නිශ්චිතව සඳහන් කර නොමැති අවස්ථාවකදී, උත්තරීතර විගණන ආයතන සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතිවල ප්‍රතිපාදන, දේශීය අවශ්‍යතාවයට සරිලන පරිදි වූ සංශෝධන සහිතව අදාළ විය යුතු පරිදි විගණන සේවා කොමිෂන් සභාව විසින් ගැසට් පත්‍රයේ පල කරනු ලබන නියමයන් මගින් නිශ්චිතව දක්වනු ලැබිය යුතුය.
- රාජ්‍ය සංස්ථා රාජ්‍ය සමාගම් හැර යම් විගණනය කරනු ලබන ආස්ථිතයක් විසින් ඉදිරිපත් කරන ලද යම් මූල්‍ය

- ප්‍රකාශයක් හෝ යම් ගිණුමක් සම්බන්ධයෙන්, විගණකාධිපතිවරයා විසින්, විගණනය කරනු ලබන ආස්ථිතයට එක් එක් මූල්‍ය වර්ෂය අවසන්වීමෙන් පසු මාස පහක් තුළදී සම්පිණ්ඩන වාර්තාවක් නිකුත් කළ යුතු වීම.
- රාජ්‍ය සංස්ථාවක් වන හෝ රජය විසින් හෝ රාජ්‍ය සංස්ථාවක් විසින් කොටස්වලින් සියයට පනහක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් දරනු ලබන සමාගමක අනුමත වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් අදාළ ලේඛන හා තොරතුරු විගණකාධිපතිවරයා වෙත ලැබී මාස තුනක් ඇතුළත, සිය වාර්ෂික වාර්තාවේ පළකිරීම සඳහා විගණකාධිපතිවරයා විසින් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වීම.
- අදාළ විගණනය කරනු ලබන ආස්ථිතය පවරා ඇති අමාත්‍යවරයාට සහ මුදල් විෂය පවරා ඇති අමාත්‍යවරයාට පිටපත් සහිතව එක් එක් මුදල් වර්ෂය අවසන්වීමෙන් මාස පහක් ඇතුළත එක් එක් විගණනය කරනු ලබන ආස්ථිතයන්හි පාලක මණ්ඩලයට විගණකාධිපතිවරයා විසින් වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වීම.
- රජයේ මූල්‍ය ප්‍රකාශන රජයේ එක් එක් මුදල් වර්ෂය අවසන් වී මාස තුනක් ඉකුත්වීමට පෙර භාණ්ඩාගාර ලේකම්වරයා විසින් විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු වීම.
- විගණනය කරනු ලබන රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත අරමුදල් හෝ මණ්ඩල, යම් ලිඛිත නීතියක් මගින් හෝ ඒ යටතේ රජය වෙත පවරනු ලැබ ඇති වෙළෙඳ ව්‍යාපාර හෝ වෙනත් ව්‍යාපාර සහ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති බවට සලකනු ලබන ස්වකීය කොටස්වලින් සියයට පනහක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් රජය හෝ රාජ්‍ය සංස්ථාවක්

හෝ පළාත් පාලන ආයතනයක් විසින් දරනු ලබන යම් සමාගම්වලින් ගාස්තුවක් අය කළ යුතුවීම.

- විගණන සේවා කොමිෂන් සභාව විසින් බඳවා ගනු ලබන ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සාමාජිකයන්ගේ පත් කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම්, විනය පාලනය කිරීම සහ සේවයෙන් පහ කිරීම කොමිෂන් සභාව සතු විය යුතුවීම.
- කොමිෂන් සභාව විසින් බඳවා ගනු ලබන තැනැත්තන්ගේ වැටුප් සහ වෙනත් දීමනා සහ වෙනත් යම් ප්‍රතිලාභ, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ අදහස් ලබා ගැනීමෙන් අනතුරුව කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලැබිය යුතු අතර, එකී වැටුප් ඒකාබද්ධ අරමුදලට වැය බරක් විය යුතුය.
- සියළුම විගණනය කරනු ලබන ආස්ථිතයන් විසින් විගණකාධිපතිවරයාට සහ ඔහු විසින් සේවයේ යොදවා ඇති යම් නිලධරයෙකුට සහයෝගය දැක්විය යුතු අතර එලදායි විගණනයක් සිදු කිරීමට පහසුකම් සැලැසීම සඳහා වැඩ කිරීමට අවශ්‍ය සුරක්ෂිත සහ රැකවරණ සහිත පරිසරයක් සකස් කර දිය යුතුය.
- මුදල් විෂයය පවරා ඇති අමාත්‍යවරයා විසින් නිශ්චිතව සඳහන් කරනු ලබන කාලසීමාවක් ඇතුළත ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික අයවැය ඇස්තමේන්තුව විගණන සේවා කොමිෂන් සභාව විසින් සකස් කළ යුතුය. කථානායකවරයා විසින් තීරණය කරනු ලබන දිනයකදී එය කථානායකවරයා වෙත ඉදිරිපත් කළ යුතු වීම.
- විගණකාධිපතිවරයා විසින් එක් එක් මුදල් වර්ෂය ආරම්භවීමට අවම වශයෙන් දින හැටකට පෙරාතුව, ඉදිරි වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ යෝජිත කාර්ය වැඩසටහන විස්තර කරන්නා වූ වාර්ෂික කාර්ය වැඩසටහනක්

කෙටුම්පතක් පිළියෙල කර කථානායකවරයා වෙත ඉදිරිපත් කළ යුතුවීම.

- ජාතික විගණන කාර්යාලයේ මුදල් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශ, ගිණුම් සහ වෙනත් තොරතුරු විගණනය කිරීම සඳහා කථානායකවරයා විසින් සුදුසුකම්ලත් ස්වාධීන විගණකවරයෙකු පත් කරනු ලැබිය යුතු අතර, මේ කාර්ය සඳහා විගණන කාර්යාලය, ජාතික විගණන පනත යටතේ විගණනය කරනු ලබන අස්ථිතයක් ලෙස සලකනු ලැබිය යුතු වීම.
- විගණන ගාස්තුවලින් සියයට 15 ක්, පාර්ලිමේන්තුවේ එකඟත්වය මත රජය විසින් අරමුදලට බැර කරනු ලබන සියළු ගෙවීම් හා සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක අයකරනු ලබන යම් පිරිවැයක් ආදායම් ප්‍රභවයක් ලෙස ගැනෙන විගණන අරමුදලක් ඇති කළ යුතුවීම.
- ප්‍රධාන ගණන්දීමේ නිලධාරියෙකුගේ හෝ ගණන්දීමේ නිලධාරියෙකුගේ වගකීම් සඳහන් කර තිබීම.
- ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් හෝ ගණන්දීමේ නිලධාරියා විසින් හෝ අදාළ පාලක මණ්ඩලය විසින් විගණන හා කළමනාකරණ කමිටුවක් පත් කළ යුතුවීම.
- විගණකාධිපතිවරයාට හෝ ඔහු විසින් බලය පවරන ලද යම් තැනැත්තෙකුට සහාය දැක්වීම පැහැර හැරීම වරදක් වීම.
- ජාතික විගණන කොමිෂන් සභාවේ හෝ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය ආදියේ යම් නිලධාරියෙකුගේ තීරණයකට බලපෑම් කිරීම හෝ බලපෑම් කිරීමට තැත් කිරීම වරදක් වීම.
- පනතේ විධිවිධාන හෝ ඒ යටතේ සාදන ලද යම් රීතියක් උල්ලංඝනය කරනු ලබන යම් තැනැත්තෙකු වරදක් සිදු

කරනු ලබන අතර, මහෙස්ත්‍රාත්වරයෙකු වරදකරු කරනු ලැබීමේදී රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ අවුරුද්දකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමට හෝ එකී දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ යටත් වීම.

- රාජ්‍ය මූල්‍ය සහ විගණන පිළිබඳ ක්ෂේත්‍රයේ මානව සම්පත් හැකියාව වැඩිදියුණු කිරීමේ අදහස ඇතිව ජාතික විගණන කාර්යාලය යටතේ රාජ්‍ය විගණන පුහුණු හා සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවිය යුතු වීම.

අපගේ සංවිධාන සටහන


විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විගණකාධිපතිවරයා වන අතර දෙපාර්තමේන්තුවේ මූල්‍යමය කටයුතු සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 124(2) ප්‍රකාරව ප්‍රධාන ගණන්දීමේ නිලධාරියෙකු ලෙසද කටයුතු කරනු ලබයි. දෙපාර්තමේන්තුවේ වර්තමාන සංවිධාන ව්‍යුහය මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කර ඇති කාර්ය මණ්ඩලය හා අනුකූලවන පරිදි එක් එක් මට්ටම්වල රැදුණු නිශ්චිත නිලධාරීන් සංඛ්‍යාවකින් සැදුම්ලත් ධුරාවලි 4 කින් සමන්විත වේ.

පළමු මට්ටම අතිරේක විගණකාධිපතිවරුන් තිදෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන් විසින් මධ්‍යම රජයේ හා පළාත් සභාවල විගණන කටයුතු සිදු කරනු ලැබේ. දෙවැනි මට්ටම නියෝජ්‍ය විගණකාධිපතිවරුන් 15 දෙනෙකු යටතේ අංශ 60 කින් සමන්විත වේ. එම අංශ 60 භාරව සහකාර විගණකාධිපතිවරුන් 44 ක් කටයුතු කරනු ලැබේ. මෙම අංශ ජර්මානීන් වෙත පැවැරෙන විගණන ශාඛාවන්හි ප්‍රධානත්වය

ඉදිරියේ ලඝු නඩු විභාගයකින් පසුව “ශාඛා ප්‍රධානී” ලෙස විගණන අධිකාරිවරයෙකු හෝ විගණන පරීක්ෂක සේවයේ ජ්‍යෙෂ්ඨ තම නිලධාරියෙකු විසින් ඉටු කරනු ලබන අතර ඔහුට නිශ්චිත විගණන ආයතන සංඛ්‍යාවක් පවරා ඇත. ඔවුන් තුන්වන මට්ටමට අයත් වේ. ඒ අනුව නිශ්චිත ලෙස තම අධීක්ෂණය යටතට ගැනෙන විගණන ශාඛා ක්‍රියාත්මක විය යුතු ආකාරය කළමනාකරණය කිරීම පිළිබඳ සම්පූර්ණ වගකීම අංශ ප්‍රධානීන්ට පැවැරේ. ශාඛා ප්‍රධානීන් වෙත අනුයුක්ත කරනු ලැබ ඇති විගණන පරීක්ෂක සේවයේ නිලධාරීන් කාර්යක්ෂමව හා ඵලදායීව සේවයේ යොදවා ඔවුන් වෙත පවරා ඇති රාජ්‍ය ආයතනවල විගණනයන් ක්‍රියාත්මක කරවීම අපේක්ෂා කෙරේ. ඒ අනුව ශාඛා ප්‍රධානීන්ට සහයවන එම නිලධාරීන් සිව්වන මට්ටමට අයත් වේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිති, ව්‍යවස්ථාපිත සහ වෙනත් නීතිමය අවශ්‍යතාවන්ට හා පරිච්ඡේදයන්ට අනුකූල වන පරිදි පරීක්ෂණ, නිරීක්ෂණ සහ ක්ෂේත්‍ර රාජකාරී සිය අනුමත වැඩසටහන්වලට අනුකූල වන පරිදි ඉටු කිරීම මගින් ඔවුන් වෙත පවරා ඇති රාජ්‍ය ආයතනවල විගණනය ක්‍රියාත්මක කරමින් සිය ශාඛා ප්‍රධානීන්ට සහය වේ. ඉහත සඳහන් දෙවන මට්ටමට අයත්වන අංශ 60 ක අංශ ප්‍රධානීන්ගෙන් අංශ 18 ක ප්‍රධානීන් 18 දෙනෙකු පළාත් මට්ටමින් ප්‍රාදේශීය කාර්යාල භාරව කටයුතු කරන අතර ඔවුන්ගේ අධීක්ෂණයට නියෝජ්‍ය විගණකාධිපතිවරුන් තිදෙනෙකු විසින් සිදු කරනු ලබයි.

දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු අධ්‍යක්ෂ (පරිපාලන) යටතේ වන ආයතන ශාඛාවෙන්ද, මූල්‍ය කටයුතු ප්‍රධාන ගණකාධිකාරී යටතේ වන ගිණුම් අංශයෙන්ද සිදු කරනු ලබයි.

විගණනය ක්‍රියාත්මක කිරීමට අදාළ සංවිධාන සටහන පහත සඳහන් කර ඇත.



විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වගකීම හා කාර්යභාරය පිළිබඳ ඇගයීමකින් පසු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව 2011 නොවැම්බර් 14 දින අනුමත කර තිබූ කාර්ය මණ්ඩලය අනුව ශ්‍රී ලංකා විගණන සේවයේ මුළු නිලධාරීන් සංඛ්‍යාව 350 ක්ද, විගණන පරීක්ෂක සේවයේ මුළු නිලධාරීන් සංඛ්‍යාව 1200 ක්ද වේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනවවන ව්‍යවස්ථා සංශෝධනය අනුව ස්ථාපිත කළ ශ්‍රී ලංකා විගණන සේවා කොමිෂන් සභාව බලාත්මක කිරීම සඳහා ජාතික විගණන පනත පාර්ලිමේන්තුවේ සම්මත නොවීම

නිසා එම කොමිෂන් සභාව බලාත්මක වී නොමැත. එනිසා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් කෙටුම්පත් කර ඇති සේවා ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට නොහැකි වී ඇති අතර, ඇති වන පුරප්පාඩු පිරවීමට පැරැණි සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදු කර තිබුණි.

එම තත්ත්වය යටතේ 2017 වර්ෂය ආරම්භයේ, 2017 වර්ෂය අවසානයට හා 2018 මැයි 31 දිනට දෙපාර්තමේන්තුවේ ඒ ඒ තනතුරුවල පැවැති පුරප්පාඩු සංඛ්‍යාව පහත වගුව 01 හි දැක්වේ.

තනතුර	2017 ජනවාරි 01 දිනට			2017 දෙසැම්බර් 31 දිනට			2018 මැයි 31 දිනට		
	අනුමත කාර්ය මණ්ඩලය	තථ්‍ය කාර්ය මණ්ඩලය	පුරප්පාඩු	අනුමත කාර්ය මණ්ඩලය	තථ්‍ය කාර්ය මණ්ඩලය	පුරප්පාඩු	අනුමත කාර්ය මණ්ඩලය	තථ්‍ය කාර්ය මණ්ඩලය	පුරප්පාඩු
විගණන කාර්ය මණ්ඩලය									
අතිරේක විගණකාධිපති	3	2	1	3	1	2	3	1	2
නියෝජ්‍ය විගණකාධිපති	15	4	11	15	11	4	15	11	4
සහකාර විගණකාධිපති	44	29	15	44	22	22	44	22	22
විගණන අධිකාරී	288	227	61	288	223	65	288	223	65
විගණන පරීක්ෂක	1200	922	278	1200	1137	63	1200	1126	74
විගණන නොවන කාර්ය මණ්ඩලය									
අධ්‍යක්ෂ - පරිපාලන	1	1	-	1	1	-	1	1	-
ප්‍රධාන ගණකාධිකාරී	1	1	-	1	1	-	1	1	-
අනෙකුත් මාණ්ඩලික නිලධාරීන්	16	10	6	16	10	6	16	11	5
රාජ්‍ය කළමනාකරණ සහයක සේවාව හා සමාන්තර ශ්‍රේණි	127	94	33	128	98	30	128	115	13
වාර්තා සැකැස්මකරු	48	48	-	48	48	-	43	43	-
කණිෂ්ඨ සේවකයින්	188	154	34	213	184	29	213	187	26
එකතුව	1931	1492	439	1957	1736	221	1952	1741	211

වගුව 01 - කාර්ය මණ්ඩල තත්ත්වය 2017 දෙසැම්බර් 31 දිනට හා 2018 මැයි 31 දිනට

ඉහත සටහනේ සඳහන් පරිදි 2017 ජනවාරි 01 දින සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා කාලය තුළ 439 දෙනෙකුගේ සිට 221 ක් දෙනෙකු දක්වා පරාසයක පැවති කාර්ය මණ්ඩල පුරප්පාඩු නිසා දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති වගකීම් හා කාර්යභාරය ඉටු කිරීම කෙරෙහි විශාල බාධාවක්ව පැවැතුණි. නමුත් 2018 මැයි 31 දින වන විට එම පුරප්පාඩු සංඛ්‍යාව 211 දක්වා අඩු කර ගැනීමට හැකි විය. තවදුරටත් පුරප්පාඩුව පවතින නියෝජ්‍ය විගණකාධිපති තනතුරු 04 ක්, සහකාර විගණකාධිපති තනතුරු 11 ක්, විගණන අධිකාරී තනතුරු 59 ක්, විගණන පරීක්ෂක තනතුරු 69 ක් හා තාක්ෂණ නිලධාරී තනතුරු සඳහා බඳවා ගැනීම සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇත.

සේවා ව්‍යවස්ථාව අනුමත කර ගැනීම

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා විගණන සේවයේ නිලධාරීන්ගෙන් හා විගණන පරීක්ෂකවරුන්ගෙන් සමන්විත වේ. එවකට පැවති තත්ත්වය අනුව, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 අනුව මෙම සේවාවන් දෙක සඳහා වෙන වෙනම සේවා ව්‍යවස්ථාවන් පිළියෙල කරනු ලැබුවත් ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩලයෙන් වූ විවිධ යෝජනා හා ඉල්ලීම් පිළිබඳව තවදුරටත් සලකා බැලීම සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් කමිටුවක් පත් කරන ලදී. එම කමිටුව එවකට හිටපු විගණකාධිපතිවරයාගේ සහාපතිත්වයෙන්, හිටපු

විගණකාධිපතිවරුන් දෙදෙනෙකු හා ජනාධිපති අතිරේක ලේකම්වරයෙකුගේ සාමාජිකත්වයෙන් සමන්විත විය. එම කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා විගණන සේවය හා විගණන පරීක්ෂක සේවය යන සේවාවන් දෙක ඒකාබද්ධ කර “ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය” නමින් නව සේවයක් ඇති කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා 2014 දෙසැම්බර් 23 දින අනුමැතිය ලබාදී තිබුණි.

එම අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ශ්‍රී ලංකා විගණන සේවය හා විගණන පරීක්ෂක සේවය ඒකාබද්ධ කර, ස්ථාපනය කිරීමට යෝජනා කර තිබූ “ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය” පිහිටුවීම රජය ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තිබුණි. ඒ අනුව නව සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් පිළියෙල අවසන් කර තිබුණු අතර 2018 අංක 19 දරන ජාතික විගණන පනත සම්මතවීමෙන් පසු විගණන සේවා කොමිෂන් සභාව විසින් එය අනුමත කර ගැනීමේ කාර්යයෙහි නියැලී ඇත. නව සේවා ව්‍යවස්ථාව සම්මත කිරීම තුළින් විගණකාධිපතිවරයා වෙත පැවරෙන කාර්යයන් හා කර්තව්‍යන් වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා වඩාත් පුළුල් වෘත්තීය මට්ටමේ කාර්ය මණ්ඩල පවත්වා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. එසේම, නව සේවාවේ පත්වීම් හා විනය බලධාරියා විගණන සේවා කොමිෂන් සභාව බැවින් ප්‍රමාදයකින් තොරව එම කටයුතු ඉටු කිරීමට හැකිවීම ජාතික විගණන කාර්යාලයේ කාර්යසාධනය ඉහළ නැංවීමට පිටිවහලක් වනු ඇත.

කාර්ය මණ්ඩල පුහුණුව

රාජ්‍ය සම්පත් ආර්ථිකව, කාර්යක්ෂමව හා ඵලදායී ලෙස භාවිතා කිරීම ශක්තිමත් කිරීමට අවශ්‍ය දායකත්වය හා මගපෙන්වීම ලබාදීම තුළින් ශ්‍රී ලාංකික ජාතියට ගුණාත්මක හා විශ්වාසනීය රාජ්‍ය සේවාවක් සැලසීම තහවුරු කිරීම පිණිස විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය ආයතනවල මූල්‍ය හා කාර්යසාධන කාර්යභාරයන් ඉටුකිරීම පිළිබඳ ගණන්දීමේ වගකීම නිවැරදි ලෙස ඉටුකර තිබේද යන්න පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලබයි.

මෙම ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීම උදෙසා විගණන නිලධාරීන් 1,397 ක් හා සහයක සේවාවන්වලට අයත් නිලධාරීන් 344 කින් සමන්විත කාර්ය මණ්ඩලයක දායකත්වය වර්තමානයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ලබා ගනී.

ව්‍යවස්ථාපිත කාර්යභාරය කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ඉටුකිරීම පිණිස දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය වර්තමානයට සරිලන ලෙස දැනුමෙන් හා කුසලතාවයෙන් සන්නද්ධ කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වේ. එම අරමුණ සාක්ෂාත් කර ගැනීමේ අපේක්ෂාවෙන් යුක්තව දෙපාර්තමේන්තුවේ සෑම නිලධාරියෙකු විසින්ම අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය (Continuous Professional Development – CPD) සඳහා වර්ෂයකට පැය 80 කට නොඅඩු දේශීය හෝ විදේශීය පුහුණු පාඨමාලා සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවය දෙපාර්තමේන්තුව විසින් අවධාරණය කර තිබේ.

ඒ සඳහා නිලධාරීන්ට ඔවුන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි දේශීය හා විදේශීය පුහුණු වැඩසටහන්

දෙපාර්තමේන්තුවේ පුහුණු අංශය විසින් සංවිධානය කිරීමටත්, ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දෙමින් ඔවුන්ව දිරිගැන්වීමටත් කටයුතු කරනු ලැබේ. එහිදී සම්පත් දායකයන් ලෙස දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටින සුදුසුකම් සහිත දක්ෂ නිලධාරීන්ගේ සහාය මෙන්ම බාහිර දේශකවරුන්ගේ සහායද ලබා ගැනීමට කටයුතු කරනු ලබන අතර පුහුණු වැඩසටහන් සඳහා දේශන, සාකච්ඡා, ප්‍රායෝගික පුහුණුව හා ක්‍ෂේත්‍ර වාරිකා ආදිය යොදා ගැනීම තුළින් පහත අරමුණු සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරනු ලැබේ.

- නිලධාරීන්ගේ දැනුම හා තාක්ෂණික කුසලතා සංවර්ධනය
- නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය සහ කාර්යසාධනය ඉහළ නැංවීම
- නිලධාරීන්ගේ කළමනාකරණ හැකියාවන් වර්ධනය
- රාජකාරී ඉටුකිරීමෙහිලා අවශ්‍ය වන දැනුම, මෙවලම් හා ශිල්පීය ඥානය ලබාදීම
- මූල්‍යමය සහ සේවා නීති සම්බන්ධ දැනුම ලබාදීම
- කණ්ඩායම් හැඹීම වර්ධනය කිරීම
- නිලධාරීන්ගේ යහපත් ආකල්ප වර්ධනය කිරීම

දේශීය වශයෙන් පුහුණුව ලබා දීම

ඉහත අරමුණු සපුරාගැනීම උදෙසා 2017 වර්ෂයේ දෙපාර්තමේන්තුවේ පුහුණු අංශය මගින් සියළුම විගණන නිලධාරීන් ආවරණය වන පරිදි මාතෘකා 11 ක් යටතේ පුහුණු වැඩසටහන් 48 ක් පවත්වා ඇති අතර විගණන නොවන කාර්යමණ්ඩලයේ නිලධාරීන් සඳහාද පුහුණු පහසුකම් ලබා දී තිබේ.

විදේශීය පුහුණුවීම්

සියළුම විගණන නිලධාරීන් සඳහා කාර්යසාධන විගණනය පිළිබඳව විදේශ පුහුණුව ලබා දීමේ අරමුණින් ආරම්භ කරන ලද මැලේසියානු කාර්යසාධන විගණන පුහුණු වැඩමුළුව සඳහා සමාලෝචිත වර්ෂයේදී නිලධාරීන් 560 ක් සහභාගී කරවා

ඇති අතර වෙනත් මාතෘකා 10 ක් ආවරණය වන පරිදි විගණන නිලධාරීන් 39 දෙනෙකු විදේශ පුහුණු වැඩසටහන් 27 කට සහභාගී කර ඇත.

සමාලෝචිත වර්ෂයේදී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී වූ දේශීය හා විදේශීය පුහුණු වැඩසටහන් පිළිබඳව විස්තර වගුව 02 හි දක්වා ඇත.

	වැඩසටහන් විස්තරය	වැඩසටහන් ගණන	සහභාගී වූ නිලධාරීන්				පුහුණු පැය ගණන	
			අංශ ප්‍රධානීන්	විගණන අධිකාරී	විගණන පරීක්ෂක	විගණන නොවන නිලධාරීන්		
දේශීය පුහුණු වැඩසටහන්								
1	මූල්‍ය විගණන පුහුණුව	1	-	19	11	30	310	
2	කාර්යසාධන විගණන පුහුණුව	7	2	45	213	260	5,616	
3	නවක නිලධාරීන් පුහුණු කිරීම	3	-	6	248	254	21,091	
4	ප්‍රසම්පාදන සහ ඉදිකිරීම් විගණනය	8	13	157	823	993	28,240	
5	විමර්ශන විගණන පුහුණුව	3	3	37	146	186	4,228	
6	අධිභාර ක්‍රියාවලිය හා පළාත් පාලන විගණනය	3	4	28	86	118	4,046	
7	ශ්‍රී ලාංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත පිළිබඳ පුහුණුව	6	6	51	392	449	12,374	
8	පරිගණක පිළිබඳ පුහුණුව	2	1	13	37	51	1,071	
9	බදුකරණය පිළිබඳ පුහුණුව	6	4	48	286	338	2,280	
10	ධනාත්මක චින්තන සංවර්ධන සඳහා වන වැඩමුළුව	8	37	221	891	1149	31,599	
11	වෙනත් පුහුණු වැඩසටහන්	1				1	1	7
එකතුව		48				3,826	110,862	
විදේශීය පුහුණු වැඩසටහන්								
1	කාර්යසාධන විගණනය	9	28	114	421	563	47,292	
2	තානාපති කාර්යාල විගණනය	6	4	6	5	15	1,029	
3	තොරතුරු තාක්ෂණ පුහුණුව	1		1		1	84	

4	ASSOSAI/ SAI පුහුණු වැඩසටහන් i. ASSOSAI - workshop on Performance Audit ii. ASOSAI - Seminar on Improvement and Innovation of Audit Process- iii. SAIS - Workshop for Engaging with Stakeholders iv. SAI PMF Training Course	4	2	3	5	180	
5	රාජ්‍ය විගණන කළමනාකරනය	2		1	1	2	315
6	රජයේ ගිණුම්කරණ හා මූල්‍ය කළමනාකරනය	4	2	3		5	448
7	දූෂණ විරෝධී ක්‍රමෝපාය	2		1		1	126
8	සංවර්ධනය වන රටවල් සඳහා මූල්‍ය හා ආර්ථික පරිපාලනය	1		1		1	140
9	පශ්චාත් උපාධි	1		1		1	
10	පරිසර විගණනය	1		1		1	35
11	වෙනත් වැඩසටහන්	4		4	2	6	1,372
එකතුව		34				599	50,981

වගුව 02 - සමාලෝචිත වර්ෂයේදී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී වූ දේශීය හා විදේශීය පුහුණුවීම්





සුදුසුකම්ලත් විගණකවරුන් සේවයේ යොදවා ගැනීම

පවතින පුරප්පාඩු හේතුවෙන් වූ සම්පත්වල පරතරය පියවා ගැනීම සඳහා රාජ්‍ය බැංකු විගණනය වැනි විශේෂ අවස්ථාවලදී මෙන්ම අවශ්‍යවන විශේෂිත සේවා සඳහාද සුදුසුකම්ලත් විගණකවරුන් සේවයෙහි යොදවා ගැනීමට අවශ්‍ය විය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාව ප්‍රකාරව සුදුසුකම්ලත් විගණකවරුන් සේවයේ යොදා ගැනීමට විගණකාධිපතිවරයාට බලය පවරා ඇත.

මුදල් අමාත්‍යාංශය, විගණන ආයතනය, අදාළ අමාත්‍යාංශය හා විගණන සමාගමේ නියෝජිතයන්ද ඇතුළත් වන පරිදි දෙපාර්තමේන්තුවේ විගණන ගාස්තු කම්ටුවේ අනුමැතිය මත අදාළ විගණන සමාගම්වලට ඔවුන් සපයන ලද විගණන සේවා වෙනුවෙන් 2017 හා 2016 වර්ෂ වෙනුවෙන් පිළිවෙලින් රු. මිලියන 58.38 ක් හා රු. මිලියන 61.24 ක් වශයෙන් ගෙවීමට නියමිතව ඇත. සුදුසුකම්ලත් විගණකවරුන්ගේ සේවය ලබා ගැනීමේදී ඔවුන් විසින් පෙර සපයා තිබුණු සේවාවන්ගේ තත්ත්වය, සමාගමේ සිටින හවුල්කරුවන් සංඛ්‍යාව සහ ඔවුන් සමඟ සේවයේ යෙදී සිටින විගණන පුහුණුවන්නන්

සංඛ්‍යාව යනාදි සාධක සලකා බලන ලදී. මීට අමතරව, සමාගමේ ප්‍රමිතිය දැක්වීමේ කරුණක් වශයෙන් ඔවුන්ගේ ජාත්‍යන්තර සම්බන්ධතාවය හා ඔවුන් සලසන වෘත්තීය සේවාවන්වල තත්ත්වය ආදී කරුණු ඔවුන් තෝරා ගැනීමේ නිර්ණායකයන්ට ඇතුළත් වී තිබුණි.

සාමාන්‍යයෙන් එක් විගණන සමාගමකට උපරිම වර්ෂ 05 ක කාලයක් සඳහා අඛණ්ඩව එක් විගණන කාර්යභාරයක් පවරනු ලැබේ.

ප්‍රධාන රාජ්‍ය වාණිජ බැංකු 03 ක් සහ දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් විගණකාධිපතිගේ විෂය පථයට ඇතුළත් වූ සියයට 50 ක් හෝ ඊට වැඩි රාජ්‍ය අයිතිය ඇති සමාගම් ඇතුළත්ව 2017 හා 2016 වර්ෂවලදී පිළිවෙලින් ආයතන 72 ක් හා 180 ක් විගණනය කිරීම සඳහා ප්‍රසිද්ධ වෘත්තීයෙහි යෙදී සිටින විගණන සමාගම් පිළිවෙලින් 27 ක් හා 87 ක් මට සහය විය. නවක විගණන පරීක්ෂකවරුන් බඳවා ගැනීම නිසා දෙපාර්තමේන්තුව විසින් අදාළ සමාගම් සෘජු විගණනයට භාජනය කිරීම සහ ප්‍රධාන වාණිජ බැංකු දෙකක ශාඛාවන් විගණනය කිරීම සඳහා සුදුසුකම්ලත් විගණකවරුන් පත් නොකිරීමට ගත් තීරණ හේතුවෙන් 2016 වර්ෂයට වඩා 2017 වර්ෂයේදී යොදවා ගත් සහාය විගණන සමාගම් ප්‍රමාණය අඩුවී තිබුණි.

පාර්ලිමේන්තුවට සහාය වීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුය. රාජ්‍ය ගණන්දීමේ වගකීම් පද්ධතිය පිළිබඳ ප්‍රධාන දායකත්වයක් සලසන විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින්, මූල්‍ය භාරකාරත්වය හා රාජ්‍ය ආයතනවල මෙහෙයුම්හි ආර්ථිකභාවය, කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය පිළිබඳ සෘජුවම පාර්ලිමේන්තුවට වාර්තා කරන රජයේ බාහිර විගණක ලෙස කටයුතු කරයි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 125 හා 126 යටතේ ස්ථාපිත රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වශයෙන් හඳුන්වන පාර්ලිමේන්තු කාරක සභා මගින් විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන වාර්තා පරීක්ෂා කරනු ලැබේ. මෙම කාරක සභා දෙකෙහි කාර්ය භාරය වනුයේ රාජ්‍ය ගිණුම් පරීක්ෂා කිරීම් මගින් රාජ්‍ය අරමුදල් හා සම්පත් නිසියාකාරව භාවිත කෙරේද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට ව්‍යවස්ථාදායකයට සහාය වීමයි. එබැවින් රාජ්‍ය අංශයේ ගණන් දීමේ වගකීම හා ඵලදායි පාලනය තහවුරු කර ගැනීම සඳහා ඉතා වැදගත් කාර්ය භාරයක් මෙම කමිටු දෙක මගින් සිදු කරනු ලැබේ. ඉතා සරලාකාරයෙන් බැලූ විට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සමාගමක හෝ රාජ්‍ය ව්‍යවසායක ඇති විගණන කමිටුවකට සමානතාවයක් දක්වයි.

ස්ථාවර නියෝග 125 ප්‍රකාරව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කාර්යය වනුයේ රාජ්‍ය වියදම් දැරීම වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් වෙන් කරන ලද මුදල් යෙද වූ ආකාරය දැක්වෙන ගිණුම්, පාර්ලිමේන්තුව ඉදිරියේ තබන ලද අනිකුත් ගිණුම්වලින් කාරක සභාව සුදුසු යැයි

සලකන ගිණුම් සහ ඒ ගිණුම් පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තා ද පරීක්ෂාට ලක් කිරීම වේ. පොදුවේ කිසියම් දෙපාර්තමේන්තුවක හෝ පළාත් පාලන ආයතනයක ගිණුම්, මූල්‍යයනයන්, මූල්‍ය පරිපාටි, කාර්ය සාධනය සහ කළමනාකරනය පරීක්ෂා කිරීම හා ඉන් පැන නගින ඕනෑම කරුණක් පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට කලින් කලට වාර්තා කරනු ලැබේ.

ස්ථාවර නියෝග 126 යටතේ පිහිටුවන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කාර්යභාරය වනුයේ රාජ්‍ය සංස්ථාවක හෝ කිසියම් ලිඛිත නීතියක් යටතේ රජයට පැවරී ඇත්තා වූ වෙළඳ හෝ වෙනත් ව්‍යාපාරයක ගිණුම් හා ඒ ගිණුම් පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාද පරීක්ෂා කිරීමය. කවර හෝ රාජ්‍ය සංස්ථාවක හෝ කිසියම් ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුවට පැවරී ඇත්තා වූ වෙළඳ හෝ වෙනත් ව්‍යාපාරයක පරීක්ෂාවට භාජනය කරන ලද ගිණුම්, අයවැය හා වාර්ෂික ඇස්තමේන්තු, මුදල් තත්ත්වයන්, මුදල් කටයුතු පිළිබඳ කාර්ය පරිපාටි හා සාමාන්‍ය කළමනාකාරිත්වය හා ඒ අනුව පැන නගින කවර හෝ කරුණක් පිළිබඳව කාරක සභාව විසින් කලින් කලට පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුය. කාරක සභාවට අවශ්‍ය යැයි හැඟී ගිය විටක කාරක සභාවේ ම සාමාජිකයන්ගෙන් සමන්විත අනුකාරක සභා පත් කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට මෙන්ම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවටද හැකියාව පවතින අතර, කාරක සභාවට මෙන්ම එහි අනුකාරක සභාවලටත් එයට අයත් කාර්යයන් ඉටු කිරීම පිණිස කවර හෝ පුද්ගලයෙකු කැඳවා ප්‍රශ්න කිරීමේ බලයත්, කවර හෝ ලිපියක්, පොතක්, ලේඛනයක් හෝ වෙනයම් ලියවිල්ලක් ගෙන්වා පරීක්ෂා කිරීමේ බලයත්, ගබඩාවලට සහ වෙනත් දේපලවලට පිවිසීමේ බලයත් පවතී.

එක් එක් කමිටුව පාර්ලිමේන්තුවේ පාලක පක්ෂය හා විරුද්ධ පක්ෂය විධිමත්ව නියෝජනය වන පරිදි තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීන් 26 දෙනෙකුගෙන් සමාලෝචිත වර්ෂයේදී සමන්විත විය. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව යන සභා දෙකෙහි පරීක්ෂා කිරීම්වලින් අනතුරුව ඒවායේ නිර්දේශ විධායකය පිළිගනු ලැබුවේද යන්න පමණක් නොව එම නිර්දේශ ඵලදායීව හා සම්පූර්ණ ලෙස ක්‍රියාත්මක කෙරේ ද, වඩාත් වැදගත් ලෙස මූල්‍ය කාර්යක්ෂමතාවය හා සේවා ගුණාත්මක තත්ත්වය පිළිබඳ ධනාත්මක වෙනසක් සිදු කළේ ද යන්න පරීක්ෂා කිරීම සහ ක්‍රියාත්මක කිරීම් ක්‍රියාවලිය පිළිබඳව කමිටුවලට ආපසු වාර්තා කිරීමද විගණකාධිපතිවරයාගේ කාර්යභාරයට ඇතුළත් වේ.

විගණකාධිපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයින් විසින් විශේෂයෙන් විගණනයන් සඳහා සෘජුවම සම්බන්ධ නිලධාරීන් සමඟ කමිටුවලට සහාය වේ. කමිටුවල කටයුතුවලට සහාය වීම තුළින් විගණකාධිපතිවරයා ඉතා වැදගත් කාර්යභාරයක් සිදු කරන අතර සමාලෝචිත කරුණු පිළිබඳව අවශ්‍ය සියලු තොරතුරු හා මතයන් ප්‍රකාශ කරමින් කමිටු වලට සහාය වේ.

විගණකාධිපතිවරයාගේ කාර්ය භාරය වනුයේ පසුබිම් තොරතුරු සැපයීම හා සලකා බලන විෂය පිළිබඳ අදාළ අදහස් දැක්වීම් මගින් කමිටුවට සහාය වීමයි. කාරක සභා පරීක්ෂාවේ දී තොරතුරු ලබා දීම හා කමිටුවට අදහස් දැක්වීම හා කමිටු සාමාජිකයන්ගෙන් පැන නගින ප්‍රශ්නවලට පිළිතුරු දැක්වීම ද විගණකාධිපතිවරයාගෙන් අපේක්ෂා කෙරේ. ඇසිය හැකි ප්‍රශ්න කිරීම් පිළිබඳ ක්‍රියාපටිපටියක් හෝ කිසියම් සාකච්ඡා කළ යුතු ගැටළු පිළිබඳ පසුබිම්

තොරතුරු විගණකාධිපතිවරයා යෝජනා කරයි.

විගණකාධිපතිවරයාගේ වාර්තාව පදනම් කරගෙන අදාළ රාජ්‍ය ආයතනයේ මෙහෙයුම් පිළිබඳ කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා අදාළ රාජ්‍ය ආයතනයට සාමාන්‍යයෙන් මාසයක කාලයක් කමිටුව විසින් ලබා දේ. විගණන ආයතනය විසින් යාවත්කාලීන ප්‍රගති වාර්තාවක් විගණකාධිපතිට පිටපතක් සහිතව නිශ්චිත කාල පරිච්ඡේදය ඇතුළත කමිටුවට ඉදිරිපත් කළ යුතුය. කමිටුවේ සාකච්ඡා කිරීම සඳහා කෙටි සාකච්ඡා සටහනක් පිළියෙල කිරීම සඳහා විගණකාධිපතිවරයාට හැකිවන පරිදි ප්‍රතිචාරයක් ලිඛිතව විගණන ආයතනය විසින් පිළියෙල කළ යුතුය. විගණකාධිපතිවරයාගේ වාර්තාවේ ඇතුළත් නිර්දේශ විගණන ආයතනය විසින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ තොරතුරුවල සාධාරණ බව තහවුරු කර ගැනීම සඳහා විගණන ආයතනයේ සියලු ලිඛිත ප්‍රතිචාර විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සමාලෝචනය කෙරේ. සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, අදාළ ප්‍රධාන ගණන්දීමේ නිලධාරී, ගණන් දීමේ නිලධාරී හෝ පාලක මණ්ඩලය විසින් සිදු කරන අදහස් දැක්වීම් හා නිරීක්ෂණ සැලකිල්ලට ගෙන විගණන වාර්තාව මගින් පාර්ලිමේන්තුවට වාර්තා කරන ලද වැදගත් විගණන නිරීක්ෂණ පිළිබඳව කෙටි සාකච්ඡා සටහනක් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කරනු ලබයි. එබැවින් කමිටු සාමාජිකයන්ට එම විගණන නිරීක්ෂණ මගින් විගණන ආයතනයේ වර්තමාන තත්ත්වය පිළිබඳ මැනවින් අවබෝධයක් ලබා දේ. තවද, පෙර පවත්වන ලද රැස්වීම් වලදී ලබා දී ඇති නියෝග ක්‍රියාත්මක කිරීමේ කාර්යසාධනයන් එම සාකච්ඡා සටහනේ වෙනම ඇතුළත් කෙරේ.

2017 වර්ෂය තුළදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් ආයතන 67 ක් පරීක්ෂා කිරීම සඳහා කමිටු සභාවාර 71 ක් හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් ආයතන 44 ක් පරීක්ෂා කිරීම සඳහා කමිටු සභා වාර 46 ක් පවත්වා ඇත.

විශේෂයෙන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇගයීම සඳහා තොරතුරු තාක්ෂණය පදනම් කරගත් ප්‍රශ්නමාලාවක් සංවර්ධනය කිරීම සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රාජ්‍ය ගිණුම් කාරක සභාවට සහාය වී ඇත. එක් එක් හා සියලු ආයතන විසින් තම නිරවද්‍යතාවය තහවුරු කිරීම සඳහා දෙන ලද පිළිතුරුවල වලංගුභාවය තහවුරු කිරීම මගින් විගණන නිලධාරීන් තවදුරටත් කමිටුවට සහාය වීම සිදු කරයි.

විගණකාධිපති විසින් පනවන ලද අධිභාර

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන 335 ක් පවතින අතර, මහා නගර සභා 23 ක්, නගර සභා 41 ක් හා ප්‍රාදේශීය සභා 271 ක් ඊට අයත් විය. මෙම පළාත් පාලන ආයතන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව හා අදාළ ආඥාපනත් සහ පනත්වල විධිවිධාන පරිදි විගණකාධිපති විසින් විගණනය කරනු ලැබේ.

එකී ආඥා පනත් සහ පනත්වලින්, නීතියට පටහැනි ගෙවීම් විෂයයන්, නොසැලකිල්ල හෝ විෂමාවාරය නිසා සිදුවූ පාඩු සහ ගිණුම්වල දැක්විය යුතු නමුත් දක්වා නැති විෂයයන් අධිභාර කිරීම සඳහා විගණකාධිපති වෙත බලය පවරා ඇත.

එකී බලය අනුව 2007 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා වර්ෂ 11 ක කාලපරිච්ඡේදය තුළ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් පාර්ශවකරුවන් 843 ක් වෙනුවෙන් රු.මිලියන 69.36 ක අධිභාර සහතික 122 ක් නිකුත් කර තිබුණි. 2018 ජූලි 15 දින වන විට ඉන් රු.මිලියන 3.93 ක් හෙවත් සියයට 5.66 ක් පමණක් අයකර තිබුණි. අදාළ බලධාරීන් විසින් අධිභාර අයකර ගැනීමේ ක්‍රියාවලිය කෙරෙහි නිසි අවධානයක් යොමු කර නොතිබුණි.

විගණකාධිපතිවරයා විසින් සිදු කරනු ලබන කාර්යසාධන විගණනය

රාජ්‍ය ආයතනයක, වැඩසටහනක, ව්‍යාපෘතියක හා වියදම් ඒකකයක තෝරාගත් ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනයන්ගේ කටයුතුවල ආර්ථිකබව, කාර්යක්ෂමබව, ඵලදායිබව හා පාරිසරික බලපෑමද ඇගයීමට ලක්කර අදාළ විගණන නිරීක්ෂණ අනුව සිදු කළ යුතු වැඩිදියුණු කිරීම් සම්බන්ධයෙන් නිර්දේශයන් ඇතුළත්ව වාර්තා කිරීම කාර්යසාධන විගණනය මගින් සිදු කරනු ලැබේ.

රාජ්‍ය ආයතනවල විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වෙනත් විගණන ශාඛාවලින් ඉදිරිපත් කරනු ලබන යෝජනා හා මෙම කාර්යසාධන හා පරිසර විගණන ඒකකය මගින් තෝරා ගනු ලබන ආර්ථික, සමාජීය හා පාරිසරික බලපෑම් ඇති විශේෂ ක්ෂේත්‍ර ඔස්සේ කාර්යසාධන හා පරිසර විගණනයන් සිදු කරනු ලැබේ. තවද මූල්‍ය විගණන වාර්තාවන්ට අමතරව ඉදිරිපත් කරනු ලබන කාර්යසාධන හා පරිසර විගණන වාර්තාවන්ද

පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ. මෙම ක්ෂේත්‍රයට අදාළ දෙපාර්තමේන්තු නිලධාරීන් පුහුණු කිරීමද සිදු කරනු ලැබේ.

කාර්යසාධන විගණනය ක්‍රියාත්මක කිරීමෙහිලා කාර්යඵල පදනම් කරගත් අයවැය ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම හා එක් එක් ආයතනය සඳහා ප්‍රධාන කාර්යසාධන දර්ශක (Key Performance Indicators) නිශ්චය කිරීම ඉතා වැදගත් වන නමුත් ශ්‍රී ලංකාවේ දැනට කාර්යඵලය පදනම් කරගත් අයවැය ක්‍රමයක් හා කාර්යසාධන දර්ශක නිශ්චය කර ක්‍රියාත්මක කරනු නොලැබේ. මේ හේතුවෙන් එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව කාර්යසාධන දර්ශක අප විසින් නිශ්චය කර කාර්යසාධන විගණනය ක්‍රියාත්මක කරනු ලබයි. සමාලෝචිත වර්ෂයේදී සිදුකරන ලද කාර්යසාධන විගණනවලදී අනාවරණය වූ වැදගත් නිරීක්ෂණ සාරාංශ කර පහත දැක්වේ.

නිරසර සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ සුදානම



2015 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී පැවති එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේදී නිරසර සංවර්ධනය පිළිබඳව වූ 2030 න්‍යාය පත්‍රය එළි දක්වා තිබුණි. අනාගත පරම්පරාවන්ට සිය අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාවට බාධාවක් ඇති නොවන පරිදි වර්තමානයේ අවශ්‍යතා සපුරා ගැනීම නිරසර

සංවර්ධනය ලෙස හැදින්වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිරසර සංවර්ධනයේදී ආර්ථික, සමාජීය හා පාරිසරික වශයෙන් අංශ තුනක් හඳුන්වා දී ඇති අතර එම අංශ අරමුණු 17 ක් යටතේද, ඉලක්ක 169 ක් යටතේද සඳහන් කර ඇත. එසේම නිරසර සංවර්ධනයේ ප්‍රගතිය මැන බැලීම සඳහා දර්ශක 244 ක් හඳුන්වා දී ඇත.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකාව 2030 වර්ෂය වන විට එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා බැඳී සිටී. ශ්‍රී ලංකාව තිරසර සංවර්ධන අරමුණු ලඟා කරගැනීම සම්බන්ධයෙන් පහත සඳහන් පියවරයන් ගෙන තිබුණි.

- තිරසර සංවර්ධන අරමුණු ශ්‍රී ලංකාවට අදාළ කරගැනීම සඳහා 2015 වර්ෂයේදී තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය පිහිටුවීම.
- තිරසර සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සහ ක්‍රමෝපායක් සැකසීම, සංවර්ධනය කිරීම හා ක්‍රියාවට නැංවීම වෙනුවෙන් 2017 අංක 19 දරන තිරසර සංවර්ධන පනත සම්මත කිරීම,
- තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුවීම.
- තිරසර සංවර්ධන ඉලක්ක සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය අවබෝධ කරගැනීම සඳහා ශීඝ්‍ර සමෝධායනික තක්සේරුව (Rapid Integrated Assessment) සිදුකිරීම.
- තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් ජනාධිපති විශේෂඥ කමිටුවක් (Presidential Expert Committee) පිහිටුවීම.
- තිරසර සංවර්ධනයට අදාළව ”2030 දැක්ම” කෙටුම්පත් කිරීම.
- තිරසර සංවර්ධන අමාත්‍යාංශය විසින් තිරසර සංවර්ධන වගකීම් ක්‍රියාත්මක කිරීමට අදාළව රාජ්‍ය ආයතන 425 ක් සම්බන්ධයෙන් සිතියම්ගත කිරීමේ කටයුතු කෙටුම්පත් කිරීම.
- ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් තිරසර සංවර්ධන දර්ශක සම්බන්ධයෙන් වාර්තාවක් එළිදැක්වීම.
- ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අරමුණු ලඟා කර ගැනීමේ ප්‍රධාන මෙහෙයුම්

කටයුතු කරන ප්‍රධාන ආයතන ලෙස තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ව්‍යාපෘති නියාමන හා කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව යන ආයතන වෙත වගකීම් පවරා තිබීම.

ඉහත සඳහන් වැදගත් පියවරයන් ගෙන තිබුණද, පහත සඳහන් පසුගාමී තත්ත්වයන් හේතුවෙන් තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් තවදුරටත් වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍රයන් පවතින බව අනාවරණය විය.

- 2018 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාල පරිච්ඡේදය වෙනුවෙන් පිළියෙල කර තිබුණු ” 2025 දැක්ම ” නැතහොත් දිගුකාලීන සංවර්ධන සැලැස්ම තුළ තිරසර සංවර්ධනයේ ආර්ථික, සාමාජික හා පාරිසරික අංශ තුන අතරින් ආර්ථික හා සාමාජික අංශ කෙරෙහි පමණක් වැඩි බර තැබීමක් සිදු කර තිබුණි.
- තිරසර සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හා ක්‍රමෝපාය සැකසීම සඳහා පියවර ගෙන නොතිබුණි.
- තිරසර සංවර්ධන ඉලක්ක රාජ්‍ය ආයෝජන වැඩසටහන සමඟ ගැලපීම පිළිබඳව සිදුකරන ලද සීඝ්‍ර සමෝධායනික තක්සේරුව අනුව තිරසර සංවර්ධන ඉලක්ක 169 ක් අතරින් ඉලක්ක 64 ක් පමණක් පූර්ණ වශයෙන් හා ඉලක්ක 45 ක් අර්ධ වශයෙන් ගැලපී තිබුණි. ශ්‍රී ලංකාවට අදාළ නොවන ඉලක්කයන් 16 ක් හා රාජ්‍ය ආයෝජන වැඩසටහන සමඟ ගැලපී නොමැති ඉලක්ක 44 ක් තිබුණි.

- තිරසර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන 2017 අයවැය ඇස්තමේන්තුවෙන් සලසා නොතිබුණි.
- තිරසර සංවර්ධනයේදී ඉතා වැදගත් වන සියලු දෙනාගේ සහභාගීත්වය හා කිසිවෙකු අත් නොහැරීම යන සංකල්පයන් ක්‍රියාවට නැංවීමෙහිලා වැදගත් වන දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රමාණවත් පරිදි සිදු කර නොතිබුණි.
- පෞද්ගලික අංශයෙහි ක්‍රියාකාරී සහභාගීත්වය ලබාගැනීම සම්බන්ධයෙන් ක්‍රමවේදයක් ගොඩනගා නොතිබුණි.
- තිරසර සංවර්ධන ප්‍රගතිය මැන බැලීම සඳහා අවශ්‍ය වන දර්ශකයන් 244 අතරින් දර්ශක 46 ක් සඳහා පමණක් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දත්ත සම්පාදනය කර තිබුණි. තවත් දර්ශක 29 ක් හා 131 ක් සඳහා දත්ත පිළිවෙලින් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ද අනෙකුත් ආයතන විසින්ද සම්පාදනය කළ යුතුව පැවතුණි.
- තිරසර සංවර්ධන ප්‍රගතිය මැන බැලීම, නියාමනය, සමාලෝචනය හා පසු විපරම සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ජාතික වශයෙන් ගොඩනැගීමට නොහැකි වී තිබුණි.

ඉහත සඳහන් පසුගාමී තත්ත්වයන් නිවැරදි කිරීමට හා තිරසර සංවර්ධන කාර්යයන් නිවැරදි මගකට යොමු කිරීම සඳහා පහත පියවර අනුගමනය කළ යුතුව පැවැතුණි.

- තිරසර සංවර්ධනය සම්බන්ධ ප්‍රතිපත්ති හා ක්‍රමෝපාය සැකසීම සහ තිරසර සංවර්ධන ඉලක්කයන් සංවර්ධන වැඩසටහන් සමඟ ගැලපීම.

- තිරසර සංවර්ධන ඉලක්කයන් පිළිබඳව සියලු පාර්ශවයන් දැනුවත් කිරීම සහ මූල්‍ය හා භෞතික පහසුකම් වැඩි කිරීම.
- ධාරිතා සංවර්ධනය කිරීම
- දර්ශක පිළියෙල කිරීම හා දත්ත සම්පාදනය සම්බන්ධයෙන් රේඛීය අමාත්‍යාංශයන් වෙත හා ඒවා යටතේ පවතින අනෙකුත් ආයතන වෙත අදාළ මහපෙත්වීම් ලබාදීම.
- තිරසර සංවර්ධන ඉලක්ක නියාමනය කිරීම, සමාලෝචනය, පසු විපරම හා වාර්තා කිරීම් අංශයන් සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සැකසීම.

පිළිකා රෝගීන් සඳහා ඉහළ ගුණාත්මකභාවයකින් යුත් අධිශක්ති විකිරණ උපකරණ ස්ථාපිත කිරීම

පිළිකා රෝගීන්ගෙන් සියයට 80කට ආසන්න ප්‍රමාණයකට විකිරණ ප්‍රතිකාර කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ දැනට භාවිතා කරන පැරණි විකිරණ ප්‍රතිකාර වෙනුවට අධිශක්ති විකිරණ ප්‍රතිකාර ලබා දීම සඳහා වූ ව්‍යාපෘතියක් 2010 වර්ෂයේදී ක්‍රියාත්මක කර තිබුණු අතර ඒ යටතේ උපකරණ මිලදී ගෙන එම උපකරණ සවි කිරීම සඳහා අවශ්‍ය බංකර් ඉදිකර තිබුණි. ශ්‍රී ලංකාවේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 10 ක රෝහල් 10 ක් සඳහා අධිශක්ති විකිරණ උපකරණ ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය අදියර 2ක් යටතේ ක්‍රියාත්මක කර තිබුණි. පළමු අදියර යටතේ රෝහල් 4 කට අවශ්‍ය උපකරණ 4 ක් රු.මිලියන 1,087.6 ක් වැය කර මිල දී ගෙන තිබුණි. එයින් එක් උපකරණයක් 2014 වර්ෂයේදී මහරගම අපේක්ෂා රෝහලෙහි ස්ථාපිත කර එහි ජර්නිකාර රෝගීන් වෙත ලබා දෙමින් පැවැතුණි. අනෙකුත් උපකරණ 2016 වර්ෂයේ දී රෝහල් වෙත ලබා දී තිබුණ ද 2017 මැයි මාසය වන විටද සවිකිරීමට කටයුතු කර නොතිබුණි.

මෙම උපකරණ භාවිතා කිරීම සඳහා උපකාරී වන සිටි සිමියුලේටර් උපකරණ මිලදී ගැනීම සඳහා කටයුතු කර නොතිබුණු බැවින් උපකරණ සවි කිරීමෙන් පමණක් ඒවායෙන් ප්‍රතිකාර කිරීමට නොහැකි තත්ත්වයක් පැවැතුණි. එසේම එම උපකරණ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය බංකර් ඉදිකිරීමේ

කටයුතු ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත රු.මිලියන 813.7 ක ඇස්තමේන්තු වටිනාකමක් මත භාර දී තිබුණි. 2017 මැයි 31 දින වන විටත් එම ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර නොතිබුණි.



ඡායාරූප 01 - පිළිකා රෝගීන් පරීක්ෂාව සඳහා භාවිතා කරන අධිශක්ති විකිරණ උපකරණ (ලීනියර ඇක්ස්සලරේටර්)

පිළිකා රෝගීන් පොරොත්තු ලේඛනවල ගතකරන කාලය අවම කිරීම මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂා කර තිබුණත්, මිලදී ගෙන තිබුණු උපකරණ 04 කින් උපකරණ 03 ක් සවිකර ප්‍රතිකාර ලබාදීමට නොහැකිවීම නිසා ව්‍යාපෘතියේ අරමුණු ඉටු වී නොතිබුණි. මහරගම අපේක්ෂා රෝහලෙහි ප්‍රතිකාර ලබන රෝගීන්ගේ පොරොත්තු ලේඛනයේ රැඳී සිටින කාලය අවම කිරීම සඳහා තවත් එවැනි උපකරණ 05 ක් රෝගීන් සඳහා අවශ්‍ය වී තිබුණි. එමෙන්ම 2020 වර්ෂය වන විට එම අවශ්‍යතාවය උපකරණ 09 ක් දක්වා ඉහළ යන බව වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී තිබුණි. රජය මෙම යන්ත්‍ර පිළිකා රෝහල්වලට ලබාදීමෙන් නිසි ප්‍රමිතියෙන් යුතු යාවත්කාලීන අධිශක්ති විකිරණ ප්‍රතිකාර පිළිකා රෝගීන්හට ලබාදීම අපේක්ෂා කර

තිබුණි. එම යන්ත්‍ර කාලීනව ස්ථාපිත කර රෝගීන්ගේ බලාපොරොත්තු ඉටු කළ යුතු බව නිර්දේශ කරනු ලැබේ.

වායු විමෝචන වැඩසටහන

කාර්මික විප්ලවයෙන් පසුව ඉන්ධන භාවිතය නිසා කාබන් මොනොක්සයිඩ් (CO), නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO₂) සල්පර් ඩයොක්සයිඩ් (SO₂), හයිඩ්‍රොකාබන් (HC) සහ ක්ෂුද්‍ර අංශු (pm10) ඇතුළු අහිතකර වායු වර්ග වායුගෝලයට මුදාහැරීම ඉහළ යාමෙන් වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කෙරෙහි බලපා තිබුණි. මෝටර් වාහන භාවිතය වැඩිවීම හේතුවෙන් ඉන්ධන භාවිතය වැඩි වී තිබුණු අතර එම තත්ත්වය පාරිසරික වෙනස්වීම්වලටද බලපා තිබුණි. මෙයට පිළියමක් ලෙස රජය විසින් වායු විමෝචන වැඩසටහන හඳුන්වාදී තිබුණි.



ඡායාරූප 02 - වායු විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථාන

ශ්‍රී ලංකාවේ වායු දූෂණකාරක වන අතර මෝටර් වාහනවලින් පිටවන විෂද්‍රව්‍ය ඇති බැවින් නියමිත ප්‍රමිතීන්ට අනුව වාහන නඩත්තු කිරීමෙන් ඉන්ධන භාවිතයේ කාර්යක්ෂමතාවය ඉහළ මට්ටමකින් පවත්වා ගනිමින් ඉන්ධන දහනය නිසා එකතු වන විෂ වායු ප්‍රමාණය අවම කිරීම සඳහා වායු විමෝචන වැඩසටහන 2008 වර්ෂයේ දී ආරම්භ කර තිබුණි. වායු විමෝචන පරීක්ෂණ කටයුතු පෞද්ගලික සමාගම් 2 ක් මගින් ඉටු කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා විසින් බලය පවරා තිබුණි. බස්නාහිර පළාත තුළ පිහිටුවන ලද ඇතැම් වායු විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථාන සඳහා පාරිසරික අනුකූලතා සහතික ලබාගෙන නොතිබුණි. වායුගෝලයේ පැවතිය යුතු උපරිම දූෂණකාරක වායු ප්‍රමාණය පිළිබඳව

ප්‍රමිති සකස් කර තිබුණත් අදාළ දූෂණකාරක වායු තර්ථ වශයෙන් පවතින ප්‍රමාණය, ප්‍රමිතිය සමඟ සසඳා යාවත්කාලීන තොරතුරු ලබාදීමේ තාක්ෂණික පහසුකම් මධ්‍යම පරිසර අධිකාරිය සතුව නොතිබුණි. ඒ සඳහා ලබා දී තිබුණු ප්‍රතිපාදන ඵලදායීව හා කාර්යක්ෂමව උපයෝජනය නොකිරීමෙන් වායු විමෝචන වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් සංසරණ වායු තත්ත්වයේ සිදු වූ ගුණාත්මක වෙනස මැන බැලීමට නොහැකි වී තිබුණි. 2012 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා දෙසැම්බර් මාසවල බස්නාහිර පළාතේ තෝරාගත් ස්ථාන 19 ක ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් කරන ලද වායු තත්ත්ව පරීක්ෂාවේදී වායුගෝලයේ (ගෙන්දගම්) සල්ෆර් ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩි වී තිබුණු බව අනාවරණය කර තිබේ.



ඡායාරූප 03 - මාර්ග වල ධාවනය වන අධික දුම් සහිත මෝටර් වාහන

2012 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා වෛද්‍ය දත්ත විශ්ලේෂණය කිරීමේදී ශ්වසන රෝගීන් සහ ශ්වසන රෝග හේතුවෙන් සිදු වූ මරණවල සංඛ්‍යාත්මක ඉහළ යාමක් පෙන්නුම් කර තිබුණු අතර ශ්වසන රෝග කෙරෙහි වායු දූෂණය මගින්ද බලපෑමක් ඇති විය හැකිය. රජයේ ආයතන සතු මෝටර් වාහන සඳහා වායු විමෝචන සහතිකය අනිවාර්යෙන් ලබාගත යුතු බව 2011 දෙසැම්බර් 02 දිනැති අංක 454 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛය මගින් උපදෙස් දී තිබුණත්, ශ්‍රී ලංගම බස් රථ ඇතුළු ඇතැම් රජයේ වාහන සඳහා එම උපදෙස් පිළිපැද නොතිබුණු අවස්ථා අනාවරණය විය.

2009 වර්ෂයේදී වායු විමෝචන භාරකාර අරමුදල පිහිටුවා තිබුණු අතර අරමුදල සතු මුදල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් උපයෝජනය නොකර භාණ්ඩාගාරයේ ආයෝජනය කර තිබුණි. මෙම අරමුදලට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනය විසින් තත් කාලීන දත්ත ඉදිරිපත් කර තිබුණු අතර, කාලීනව එම වාර්තා සකස් කිරීමක් හෝ දත්ත විශ්ලේෂණය කිරීමක් සිදු කර නොතිබුණි.

වායු විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථානවල විධිමත් පුහුණුව ලැබූ කාර්මික ශිල්පීන් අවම වීම, පුහුණුව ලැබූ සේවකයන් කෙටි කාලයක් සේවය කිරීම හා ඒ අයගේ සුභසාධන පහසුකම් පහළ මට්ටමක පැවැතීම නිසා එම මධ්‍යස්ථානවලින් අපේක්ෂිත ප්‍රතිඵල අවම වී තිබුණි. මේ නිසා වායු විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථානවල කටයුතු මනා අධීක්ෂණයක් මගින් වායු

විමෝචන වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගෙන වායු දූෂණයෙන් තොර පරිසරයක් ඇති කළ යුතුව තිබුණි. යාවත්කාලීන වායු තත්ත්වයන් පිළිබඳ තොරතුරු වායු විමෝචන මධ්‍යස්ථානවල ප්‍රදර්ශනය කිරීමෙන්, මහජනතාවට තමා ගෙවන මුදලින් වායු දූෂණය පාලනය වන බවට දැනුවත් වීමෙන් වැඩසටහන පිළිබඳ සුභවාදී ආකල්පයක් ඇති කළ හැකි බව නිර්දේශ කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂණය

2010 මාර්තු මාසයේදී පැවති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී 64/255 වන යෝජනාව ලෙස මාර්ග ආරක්ෂාව සඳහා ක්‍රියාකිරීමේ දශකය ලෙස 2011-2020 දක්වා කාලපරිච්ඡේදය නම්කර තිබුණි. ශ්‍රී ලංකාව ද මෙම යෝජනා සම්මතයේදී අත්සන් කරනු ලැබූ පාර්ශවයේ කොටස්කරුවෙකු විය. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනය වේ. රාජ්‍ය හා රාජ්‍ය නොවන අයතන 17ක නියෝජිතයින්ගෙන් සමන්විත මෙම ජාතික සභාව සිය කාර්යසාධනයන් ඉටුකරනු ලබයි. මාර්ග ආරක්ෂාව සඳහා ක්‍රියාමාර්ග ගැනීමේ දශකයේ රාමුව ප්‍රධාන අංශ පහකින් සකස් වී ඇත. එනම් මාර්ග ආරක්ෂා ධාරිතාවය ගොඩනැගීම, සුරක්ෂිත මාර්ග නිර්මාණය හා පද්ධති කළමනාකරණය කෙරෙහි බලපෑම, ආරක්ෂිත වාහන ධාවනය කෙරෙහි බලපෑම, මාර්ග පරිහරණය කරන්නන්ගේ හැසිරීම් රටාව කෙරෙහි බලපෑම සහ අනතුරුවලින් පසු රැකවරණය වේ.



ණයාරූපය 04 - මාර්ගවල සිදුවන අනතුරු

එම ප්‍රධාන අංශ පහ සම්බන්ධයෙන් එක් එක් රාජ්‍ය ආයතන විසින් මාර්ග ආරක්ෂණ දශකයේ ඉකුත් වර්ෂ පහ තුළ ඉටු කළ කාර්යභාරය සම්බන්ධයෙන් පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

- මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සතු බලතල මෙන්ම භෞතික හා මානව සම්පත් ප්‍රමාණවත් නොවීම.
- පොලිස් දෙපාර්තමේන්තුවේ රථ වාහන අංශයට අනුයුක්ත නිලධාරීන්ගෙන් සියයට 72 ක් රථ වාහන කළමනාකරණ පාඨමාලාව හදාරා නොතිබීම. එමෙන්ම එහි පුහුණු ඒකකයේ ඉඩකඩ හා උපකරණ ප්‍රමාණවත් නොවීම.
- මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ මාර්ග අනතුරු පිළිබඳ දත්ත පද්ධතියක් ස්ථාපිත කර නොතිබීම හා රථ වාහන පොලිස් මූලස්ථානය මගින් එවැනි දත්ත පද්ධතියක් පවත්වා තිබුණත්, ඒ සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය හා රක්ෂණ ආයතන එම දත්ත පද්ධතිය සමඟ සම්බන්ධ වී නොතිබීම.
- සුරක්ෂිත මාර්ග නිර්මාණයේදී මාර්ග ආරක්ෂණ විගණන පැවැත්විය යුතුව තිබුණි. ඒ සම්බන්ධව පවත්වන ලද පුහුණු වැඩසටහන් ගණන හා සහභාගී වූ ඉංජිනේරුවන් සංඛ්‍යාව වාර්ෂිකව වැඩි වී තිබුණද මාර්ග ආරක්ෂණ විගණන 2016 හා 2017 වර්ෂවලදී පවත්වා නොතිබුණි. එසේම ඉංජිනේරු දෝෂ හේතුවෙන් මාර්ග අනතුරු සිදු වී තිබුණත්, එම දෝෂ ඉවත් කිරීම අදාළ ආයතන මගින් සිදු කර නොතිබුණි.
- පාසල් වෑන් රථවල ප්‍රමිතිය හා ධාවන තත්ත්වය පිළිබඳව රථ වාහන අංශයේ

ණයාරූපය 05 - මාර්ගවල සිදුවන අනතුරු

සිදු කරන පරීක්ෂාවන් ප්‍රමාණවත් වී නොතිබුණි. A1, A8 හා A33 මාර්ග ප්‍රමාණවත් පරිදි ආලෝකකරණය කර නොතිබීම හා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග තිබීමෙන් මාර්ග අනතුරු සිදු වී තිබුණි.

- භාවිතයේ නොපවතින මෝටර් වාහනවල ලියාපදිංචිය අවලංගු කර නොතිබුණු අවස්ථා අනාවරණය විය. පොලිස් නිලධාරීන් හා මෝටර් රථ පරීක්ෂකවරුන් විසින් ධාවනයට නුසුදුසු වාහන හඳුනාගෙන තහනම් නියෝග නිකුත් කර තිබුණද, දෝෂ නිවැරදි කර තහනම් නියෝග ඉවත් කර නොගත් අවස්ථා නිරීක්ෂණය විය.
- රියදුරු පාසල්වල ලියාපදිංචිය අළුත් නොකිරීම හා රිය ධාවනයේදී සිදුවන අඩුපාඩු හඳුනාගැනීම සඳහා රථ වාහන පොලිස් නිලධාරීන්ට ප්‍රමාණවත් උපකරණ ලබා දී නොතිබුණි.
- අනතුරුවලින් පසු රැකවරණය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සම්පත් ප්‍රමාණවත් පරිදි නොතිබුණි. ඒ අනුව හදිසි අනතුරු සේවාව සඳහා අවශ්‍ය සෞඛ්‍ය මානව සම්පත ප්‍රමාණවත් නොවීම, ප්‍රතිකාර සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවීම හා ගිලන්රථ පහසුකම් ප්‍රමාණවත් වී නොතිබුණි.

ඒ අනුව මාර්ග ආරක්ෂාව සඳහා සම්බන්ධ වන සියලු ආයතනවල කාර්යසාධනයන් නිශ්චිතව හඳුනාගැනීම, ඒවා පැවරීම හා අධීක්ෂණය මගින් මාර්ග අනතුරු අවම කර ගැනීමටත්, ඊට අමතරව රියදුරන්ගේ හා මගී ජනතාවගේ අවබෝධය හා දායකත්වයද මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වී තිබුණි.

ශ්‍රී ලංකාවේ දුරගමන් සේවාවල යෙදෙන අර්ධ සුබෝපහෝගී බස් රථ සේවය

ශ්‍රී ලංකාවේ කාර්යක්ෂම බස් සේවයක් ක්‍රියාත්මක කිරීම ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ කාර්යභාරය වී තිබුණි. ඒ සඳහා ක්‍රියාත්මක වන බස් සේවාවක් වන අර්ධ සුබෝපහෝගී බස් සේවාවේ අරමුණ වන්නේ සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් එක හමාරක (1.5) බස් ගාස්තුවක් අයකර ආසන ගත මගීන් පමණක් රැගෙනයාම, මගීන්ට සුව පහසු ආකාරයට ගමන් කළ හැකි වීම හා අනුමත බස් නැවතුම්පොළවල පමණක් නතර කිරීම යන කොන්දේසි අනුගමනය කිරීමෙන් දුර ගමන් සේවා මගීන්ට සුව පහසු ලෙස ගමනාන්ත කරා යාමට අවස්ථාව උදා කිරීම වේ.

1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත මගින් පිහිටුවනු ලැබූ ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ පවත්නා අර්ධ සුබෝපහෝගී බස් රථ සේවාවෙන් මගී ජනතාවට කාර්යක්ෂම හා එළඳායී සේවාවක් ඉටුවේද යන්න ඇගයීම විගණනයේ අරමුණ විය. අර්ධ සුබෝපහෝගී පෞද්ගලික බස් රථ සඳහා මගී සේවා අවසර පත්‍ර නිකුත් කිරීම ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සිදුකර තිබුණි. එම අවසර පත්‍රයේ වූ කොන්දේසි පැහැර හැර ඇති අවස්ථාවලදී ඒවායේ ස්වභාවය හා සිදුවන වාර ගණන පදනම්ව අවසර පත්‍රලාභියාගෙන් පරිපාලන ගාස්තු අය කර තිබුණි. ඒ සඳහා ඉහත පනතේ විධිවිධාන නොතිබුණු අතර ගාස්තු නොගෙවන පුද්ගලයින්ට එරෙහි දඩ අයකිරීම සඳහා එම පනතේ විධිවිධාන නොතිබුණි. මේ නිසා එම විධිවිධාන ඇතුළත් කර පනත සංශෝධනය කළ යුතුව තිබුණි. වලංගු මගී සේවා අවසර පත්‍රයක් නොමැතිව ධාවනය වූ පෞද්ගලික බස් රථ 08 ක් සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබුණු බව ජංගම පරීක්ෂණ වාර්තා සම්බන්ධයෙන්

සිදුකරන ලද නියැදි පරීක්ෂාවේදී නිරීක්ෂණය විය. එමෙන්ම මගී සේවා අවසර පත්‍රයේ කොන්දේසි පැහැර හැර ඇති අවස්ථා වැඩි සංඛ්‍යාවක් හා එකම වරද කිහිප වරක් සිදුකරන අවස්ථාවලදී එම අවසර පත්‍ර ලාභීන්, රියදුරන් හා කොන්දොස්තරවරුන් ප්‍රමාද වී පැමිණීම නිසා වැරදි සඳහා ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රමාද වූ අවස්ථා නිරීක්ෂණය විය.

2017 වර්ෂයේ මුල් මාස 04 තුළ දී ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ලැබී තිබුණු මහජන පැමිණිලිවලින් සියයට 47 ක් අර්ධ සුබෝපහෝගී බස් රථ සම්බන්ධයෙන් වී තිබුණි. විගණනය විසින් අර්ධ සුබෝපහෝගී බස් රථ 08 ක මගීන් 142 දෙනෙකු සම්බන්ධයෙන් කරන ලද අහඹු පරීක්ෂාවේදී මගීන් 51 දෙනෙකුම අර්ධ සුබෝපහෝගී බස් රථයක් බව හඳුනා නොගෙන බස් රථයට නැගී තිබුණු බව නිරීක්ෂණය විය.

අන්තර් පළාත් බස් රථ සඳහා ගෝලීය ස්ථාන ගත කිරීමේ පද්ධතියක් (GPS) හඳුන්වාදී තිබුණද, එය අර්ධ සුබෝපහෝගී බස් රථ 448 කින් බස් රථ 08 කට පමණක් හඳුන්වාදී තිබුණි. 2009 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා වූ කාලපරිච්ඡේදයේදී පෞද්ගලික වාහන සියයට 67 කින් වැඩි වී තිබුණත්, පොදු ප්‍රවාහනය සඳහා වූ බස් රථ වැඩිවීම සියයට 16ක් පමණක් වී තිබුණි.

ගුණාත්මක අර්ධ සුබෝපහෝගී බස් සේවයක් ඇති කිරීම සඳහා තිබිය යුතු ගුණාංග යාවත්කාලීන කිරීම, එම ගුණාංග හා ඒවා පිළිපැදීමේ වැදගත්කම පිළිබඳව බස් රථ හිමියන්, රියදුරන් හා කොන්දොස්තරවරුන් දැනුවත් කිරීම, පිළිපැදිය යුතු කරුණු කඩකරන්නන් සම්බන්ධව කඩිනමින් නීත්‍යානුකූල පියවර ගැනීම, ජංගම පරීක්ෂණ සේවයේ පරීක්ෂණ කටයුතු පුළුල් කිරීම හා ඒකාබද්ධ කාලසටහනකට අනුව බස් රථ ධාවනයේ යෙදවීම නිර්දේශ කරනු ලැබේ.

විමර්ශන විගණනය හා මහජන නියෝජන පිළිබඳ විගණන කටයුතු

පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් අසාධාරණව හෝ නීතියට පටහැනි ආකාරයට වාසියක් හෝ ප්‍රතිලාභයක් ලබාගැනීමට ඇති අවදනාම් පිළිබඳව එහි මූලයන් පරීක්ෂා කිරීම විමර්ශන විගණනයකින් අපේක්ෂා කරයි. මෙවැනි අවස්ථාවකදී වංචාවන් සොයා ගැනීම හා ඒවා වැලැක්වීමට පාලන පද්ධතිය ශක්තිමත් කිරීම කෙරෙහි විමර්ශන විගණනයේ සැලකිල්ල යොමු වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනවවන ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍ය මූල්‍යය නිසි පරිදි කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය විගණනය ශක්තිමත් කර ඇත. විගණන ආයතනවල රාජකාරි ලිපි ලේඛන පරීක්ෂා කිරීමට අමතරව, විමර්ශනය පුළුල් කිරීම පිණිස මහජන නියෝජන ද, කොමිෂන් සභාවල ඉල්ලීම්, රාජ්‍ය ගිණුම් පිළිබඳ හා පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවල නියෝජන, ආයතන ප්‍රධානීන්ගේ නියෝජන හා මාධ්‍ය මගින් අනාවරණය වන තොරතුරු ලබා ගනිමින් රාජ්‍ය මූල්‍යය කළමනාකරණය කාර්යක්ෂමව කිරීම කෙරෙහි විමර්ශන විගණනයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරනු ලැබේ. මෙයට සමගාමීව දෙපාර්තමේන්තුව විසින් නිලධාරීන්ගේ දැනුම හා කුසලතාව වර්ධනය කිරීම සඳහා ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීමත්, අවශ්‍ය පුහුණුවීම් ලබාදීමත්, භෞතික සම්පත්, ක්ෂණික ඇමතුම් අංකයන්, විද්‍යුත් තැපෑල යනාදිය වැඩිදියුණු කිරීමට කටයුතු කර ඇත.

විශේෂ විමර්ශන අංශය විසින් සමාලෝචිත වර්ෂයේදී වැදගත් හා ක්ෂණික අවධානය යොමුවිය යුතු (නියෝජන) කෙරෙහි අවධානය යොමු කිරීමේදී නියෝජන 35 කට අදාළව රු.බිලියන 17.38 ක වියදම් පරීක්ෂා

කිරීමේදී රජයට සිදුවූ ඇස්තමේන්තුගත අලාභය රු.බිලියන 14.44 ක් වී තිබුණි. 2017 වර්ෂයේදී සිදුකළ විමර්ශනයන්ට අදාළ වැදගත් නිරීක්ෂණ සාරාංශ කර පහත දක්වා ඇත.

සුදුසුකම් සපුරා නොතිබුණු අයෙකු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස පත්කිරීම

ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් තනතුර සඳහා පුවත්පත් දැන්වීම් පළකර අයදුම්පත් කැඳවා තිබුණි. ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් පත්කර සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමට සැලැස්සී කරද තිබුණි. එම තනතුර සඳහා අවම සුදුසුකම් ලෙස ආචාර්ය උපාධියට පසු වර්ෂ 5 ක් හෝ පශ්චාත් උපාධියෙන් පසු වර්ෂ 20 ක හෝ පශ්චාත් සේවා පළපුරුද්දක් අවශ්‍ය බව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත බඳවා ගැනීමේ පටිපාටියෙහි සඳහන් කර තිබුණි. අවම සුදුසුකම් අතරින් ආචාර්ය උපාධියට පසු වසර 05ක් හෝ පශ්චාත් උපාධියෙන් පසු වසර 20 ක පශ්චාත් සේවා පළපුරුද්දක් නොමැති වීම යන කරුණ මත සුදුසුකම් නොමැති අයදුම්කරුවකු ලෙස හඳුනාගෙන තිබුණු අයදුම්කරුවෙකු 2017 මාර්තු 06 දින සිට අධ්‍යක්ෂක ජනරාල් තනතුරට පත්කිරීමට කටයුතු කර තිබුණි.

ගොඩනැගිල්ල කුලියට ගැනීමේ

ප්‍රසම්පාදනය

ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ සභාපතිවරයා 2016 ඔක්තෝබර් 31 දින සිට 2017 මැයි 20 දින දක්වා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ වැඩ බැලීමටද පත්කර තිබුණි.

එම කාලසීමාව තුළදී රු.මිලියන 178.25 ක මූල්‍ය වටිනාකමක් සහිත ප්‍රසම්පාදන තීරණයන් 22 ලබා දී තිබුණි. ඒ අතරින් කොළඹ 05 ඇල්විටිගල මාවතේ පිහිටි වර්ග අඩි 22,000 කින් යුත් හත්මහල් ගොඩනැගිල්ලක් වර්ෂ 2 ½ කාල සීමාවක් සඳහා මසකට රු.මිලියන 2.50 ක් බැගින් කුලියට ලබා ගැනීම සඳහා 2017 පෙබරවාරි 21 දින ගිවිසුමකට එළඹ තිබුණි. ඒ සඳහා වාර්ෂික අයවැය ඇස්තමේන්තුවෙන් ප්‍රතිපාදන සලසා ගෙන නොතිබුණි. පහත සඳහන් නිරීක්ෂණයන් අනුව එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත්භාවයෙන් තොර වී තිබුණු බව අනාවරණය විය.

- ගොඩනැගිල්ල කුලියට ගැනීම සඳහා පල කර තිබුණු පුවත්පත් දැන්වීම් හා ප්‍රසම්පාදන ලියවිලි ප්‍රසම්පාදන කමිටුව විසින් අනුමත කර නොතිබුණි.
- ගොඩනැගිලි කුලිය තීරණය කිරීමේදී කුලී කාල සීමාව ප්‍රධාන නිර්ණායකයක් වුවත්, ඊට අදාළ පුවත්පත් දැන්වීම මගින් කුලියට ගැනීමට අපේක්ෂා කළ කාලසීමාව සඳහන් කර නොතිබුණි.
- රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයේ 2.8.1(අ) මාර්ගෝපදේශය ප්‍රකාරව ප්‍රසම්පාදන කමිටුවේ කිසිම සාමාජිකයෙකු තාක්ෂණික ඇගයීම් කමිටුවෙහි සාමාජිකයෙකු නොවිය යුතු වුවත්, ඊට පටහැනිව අධ්‍යක්ෂ තනතුරේ වැඩබැඳු ආයතනයේ සභාපතිවරයා ගොඩනැගිල්ල කුලියට ගැනීම සඳහා පත්කර තිබුණු තාක්ෂණික ඇගයීම් කමිටුවේ හා ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ලෙසද කටයුතු කර තිබුණි.
- මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීමට අදාළ 2017 පෙබරවාරි 01 දිනැති අංක රහිත ප්‍රසම්පාදන කමිටු වාර්තාවේ සඳහන් ආකාරයට වර්ෂ 05 ක කුලී කාල

සීමාවක් සඳහා කුලියට ගැනීම යන පදනම මත ඇගයීම් කර තිබුණි. ඒ අනුව අවුරුද්දක කුලී මුදල් අත්තිකාරමක් ලෙස ලබාදීමටත්, එම අත්තිකාරම් මුදල වර්ෂ 05 ක් තුළදී වාරික වශයෙන් අයකර ගැනීමටත් නිර්දේශ කර තිබුණි. 2017 පෙබරවාරි 21 දින ගොඩනැගිලි හිමිකරු සමඟ එළඹ තිබුණු ගිවිසුමට අනුව වර්ෂ 2 ½ ක කාලයක් සඳහා ගොඩනැගිල්ල කුලියට ගැනීමට කොන්දේසියක් මගින් එළඹ තිබුණි. මේ සඳහා ලබාගත් විධිමත් අනුමැතිය විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

- අදාළ ගිවිසුම අනුව රු.මිලියන 30 ක අත්තිකාරම් ගෙවීමට ගිවිසගෙන තිබුණු අතර, 2017 පෙබරවාරි 21 දින එම අත්තිකාරම් ගෙවා තිබුණි. ඒ අනුව ප්‍රසම්පාදන කමිටුවේ තීරණයට පටහැනිව හා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.4.4 මාර්ගෝපදේශයට පටහැනිව ගිවිසුම්ගත වටිනාකමෙන් සියයට 40 ක අත්තිකාරම් ගෙවා තිබුණි.
- ඉහත ගොඩනැගිල්ල වර්ෂ 05 කාල සීමාවකට කුලී පදනමට ලබාගැනීමට යටත්ව අදාළ ලංසු ඇගයීම් සිදුකර තිබුණි. ඒ අනුව වර්ෂ 05 කාලසීමාව සැලැසුම් කිරීමේදී ප්‍රසම්පාදනයේ වටිනාකම රු.මිලියන 150 ක් වේ. රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධානවලට පටහැනිව එම ප්‍රසම්පාදනයේ කටයුතු දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව විසින් සිදු කර තිබුණි.
- තාක්ෂණික ඇගයීම් කමිටුව ගොඩනැගිල්ල සඳහා මාසික කුලිය රු.2,500,000 ඒ සමඟ එකතු කළ අගය මත බදු ලෙස වර්ෂ 05 ක කාලසීමාවකට නිර්දේශ කර තිබුණි.

කෙසේ වෙතත් තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශයකින් තොරව ඉහත ගොඩනැගිල්ල කුලියට ලබාගැනීමේදී ගිවිසුම්වලට එළඹීමේදී 2019 මැයි 01 දින සිට ඔක්තෝබර් 31 දින දක්වා අවසන් මාස 06 ක මාසික කුලිය රු.මිලියන 2.75 ක ගාස්තු තීරණය කර ගිවිසුමට එළඹ තිබුණි. මේ හේතුවෙන් රු.මිලියන 1.50 ක් වැඩිපුර ගෙවීමේ කොන්දේසි ඇතුළත් කර තිබුණි.

ඒ අනුව අදාළ අරපිරිමැසුම්දායක ලෙස හා රජයේ අයිතිවාසිකම් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා වන පරිදි ආයතනය විසින් ගිවිසුමට එළඹ තිබුණි. එළඹ තිබුණු ගිවිසුම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතියද ලබා නොතිබුණි.

මහවැලි ඉඩම්වල පස් කැපීම සඳහා පුද්ගලික අංශයට ලබාදීම

දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව විශේෂිත කළාපයේ මධ්‍යරාජ්‍ය කොට්ඨාශයේ මහවැලි ඉඩම්වල පස් කැපීම සඳහා පුද්ගලික අංශයට ලබාදීම පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කරන ලදී. 1979 අංක 23 දරන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පනතේ 3(1) වගන්තිය ප්‍රකාර ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා විසින් 1981 අප්‍රේල් 16 දිනැති අංක 137 දරන ගැසට් පත්‍රයේ පල කරන ලද නිවේදනය මගින් වලව විශේෂ ප්‍රදේශයේ මධ්‍යරාජ්‍ය කොට්ඨාශය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතට පත් කර තිබුණි. වලව විශේෂ ප්‍රදේශයේ මධ්‍යරාජ්‍ය කොට්ඨාශ බල ප්‍රදේශයට අයත් ඉඩම් අක්කර 671 ක් මැනුම් සිදුකර පස් කැපීම සඳහා පුද්ගලික අංශයේ 29 දෙනෙකු වෙත අවසර පත් නිකුත් කිරීමට 2015 හා 2016 කාලසීමාව තුළ සැලැස්සුම් කර තිබුණි. එසේ හඳුනාගත් ඇතැම් ස්ථාන මදුනාගල උනුදිය උල්පත් හා හමබන්තොට යෝජිත වන අලි කළමණාකරණ ප්‍රදේශ තුළ පිහිටා තිබුණි. මහවැලි අධිකාරියට අයත්

ඉඩම්වලින් බනිජ ඉවත් කිරීමට අදාළ අභ්‍යන්තර උපදෙස්වලට පටහැනිව හා විධිමත් පාරිසරික ඇගයීමක් සිදුකර ඉඩම් හඳුනාගෙන නිසි සැලැස්මක් සකස් කර ක්‍රියාවට නැංවීම වෙනුවට මධ්‍යරාජ්‍ය කොට්ඨාශ කළමනාකරු විසින් සිය පෞද්ගලික අභිමතය පරිදි පස් කැපීම සඳහා ඉඩම් හඳුනාගෙන තිබුණි. එම ඉඩම් වල පස් කැපීම සිදුකළහොත් වන සතුන්ට හා පරිසරයේ තිරසාර පැවැත්මට වන බලපෑම, වනසතුන්ට වාස හුම් අහිමි වීම, භූගත ජල මට්ටමට බලපෑම් ඇති වීම ආදී පාරිසරික ගැටලු රාශියක් ඇතිවිය හැකිව පවතින බව විගණනය විසින් පෙන්වාදීමෙන් අනතුරුව මෙසේ අවිධිමත්ව හඳුනාගත් ස්ථාන සඳහා බලපත්‍ර ලබාදීම නතර කර තිබුණි. මෙම පස් කැපීම පහත සඳහන් නිරීක්ෂණ අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කළ පනත්වල හා ඊට සමගාමීව නිකුත් කර තිබුණු ගැසට් පත්‍රයේ පල කරන ලද නිවේදනවල සඳහන් විධිවිධානවලට පටහැනිව කටයුතු කර තිබුණි.

- 1980 අංක 47 දරන ජාතික පරිසර පනතේ 23බ 7 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව පරිසර අමාත්‍යවරයා විසින් 1993 ජූනි 24 දිනැති අංක 772/22 දරන ගැසට් පත්‍රයේ පල කරන ලද නිවේදනයක් මගින් හෙක්ටයාර 01 කට වැඩි ඉඩම් ප්‍රදේශයක ඇති කැළෑ ආශ්‍රිත නොවන ප්‍රයෝජනයක් සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘතියක් හා හෙක්ටයාර 10 කට වැඩි සමස්ථ බිම් ප්‍රමාණයක් ඇති ප්‍රදේශවල මතුපිට බිහිප්පු ලබාගැනීමේ ව්‍යාපෘතියක් සඳහා පරිසර පනතේ IV ඇ කොටස යටතේ අනුමැතිය ලබාගත යුතු බව නියම කර තිබුණි. පරිසර පනතේ IV (ඇ) කොටසේ 23ආ(1) හා (2) වගන්තිය අනුව මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවක් හෝ පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ වාර්තාවක් ලබා ගෙන එය මහජන අදහස් දැක්වීමට ආරාධනා කළ යුතු බවත් සඳහන් වේ. කෙසේ

නමුත් මෙම ඉඩම් නිදහස් කිරීමේදී එම විධිවිධානවලට අනුකූලව කටයුතු කර

නොතිබුණි.



ඡායාරූපය 06 - බලපත්‍රලාභී ආයතනයක් විසින් කොන්දේසි උල්ලංඝනය කර පස් කපා තිබුණු ස්ථානයක්

- එම ව්‍යාපෘතියට අදාළ ස්ථාන දෙකක මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් විශේෂඥ සහය සහිතව විගණන කටයුතු සඳහා ලබා ගත් මැනුම් වාර්තා අනුව අක්කර 20 ක් අනවසරයෙන් කැනීම් සිදු කර තිබුණි. එම ස්ථාන දෙකෙන් අනවසරයෙන් ඉවත් කළ පස් සඳහා ඉඩම් පරිහරණ ගාස්තු වශයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට රු.මිලියන 95.08 ක් හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට රාජ්‍ය භාගය වශයෙන් රු.මිලියන 2.71 ක් ගෙවිය යුතුව තිබුණි. මේ සම්බන්ධව 1982 අංක 12 දරන පොදු දේපල සනක යටතේ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබාදී තිබුණි. නමුත් එම ආයතන දෙකෙන් පස් ලබා ගැනීම සිදු කළ මාර්ග සංවර්ධන අධිකාරිය වෙතින් රු.මිලියන 95.08 ක් අයකර ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් 2017 අප්‍රේල් 07 දින විගණනය වෙත වාර්තා කර තිබුණි. කෙසේ නමුත් 2018 ජුනි මාසය වන විටත් අදාළ මුදල් අයකර ගැනීමට හෝ අවශ්‍ය නීතිමය කටයුතු කර නොතිබුණි.
- 2009 අංක 66 දරන පනතින් සංශෝධිත 1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 61(1) වගන්තිය ප්‍රකාරව බලපත්‍ර දරන්නා විසින් කැනීම් භූමිය යථා තත්වයට හා පුනරුත්ථාපනයට ලක් කළ යුතු බව සඳහන් වේ. එම පනතේ 63(3)

(අ) වගන්තිය අනුව මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් පසු “ එම කැනීම් භූමිය තිබූ තත්වයට ප්‍රතිස්ථාපනය හෝ පුනරුත්ථාපනය කරන ලෙස ආඥා කිරීමට හැකි බව” සඳහන් වේ. එම ස්ථාන වන සතුන්ගේ ප්‍රයෝජනය සඳහා පහතක් නිර්මාණය වන ආකාරයට පුනරුත්ථාපනය කිරීමට යෝජනා කර තිබුණි. කෙසේ නමුත් එම පහත නිර්මාණයේදී පැවතිය යුතු ගැඹුර, ආනතිය, වපසරිය ආදිය පිළිබඳ නිර්ණායක නිර්දේශ කර නොතිබුණි. මේ සම්බන්ධව නිකුත් කළ විගණන විමසුම සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සහායවරයා විසින් ඉදිරිපත් කර ඇති පිළිතුර අනුව, එම බලපත්‍රයට අදාළ වූ ප්‍රතිසංස්කරණ සැලැස්ම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් නියම කර තිබුණු ආකාරයේ පොකුණක් නිර්මාණය කිරීම වන අතර එය අධීක්ෂණය කිරීම හා ඒ සඳහා අමතර කොන්දේසි පැනවීම හා උපදෙස් දීම කාර්යාංශයේ ක්‍රියාවලියට අයත් නොවන බව දන්වා තිබුණි. බලපත්‍ර නිකුත් කිරීමේ කාර්ය සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිර්දේශ ලබා දී තිබුණද, එම කිසිදු ආයතනයක් විසින් එම පුනරුත්ථාපන කටයුතු සිදු කළ යුතු ආකාරය නිශ්චය කර නොතිබුණි.



ඡායාරූපය 07 - බලපත්‍රලාභී පුද්ගලයෙකු විසින් කොන්දේසි උල්ලංඝනය කර පස් කපා තිබුණු ස්ථානයක්

- නිකුත් කර තිබුණු එක් බලපත්‍රයක් යටතේ අනුමත භූමිය ඉක්මවා අක්කර 05 ක් සහ අනුමත ගැඹුර ඉක්මවා කැනීම් කර තිබුණි. එමෙන්ම බලපත්‍රයේ සඳහන් කොන්දේසි 36 කින් කොන්දේසිය 14 ක් කඩකර තිබුණි. එම ස්ථානයට ආසන්න තවත් අක්කර 05 ක්ද අනවසරයෙන් කැනීම් කර තිබුණි. නිකුත් කර තිබුණු තවත් බලපත්‍රයක් යටතේ අනුමත භූමිය ඉක්මවා අක්කර 18 ක් කැනීම් කර තිබුණි. එම බලපත්‍රයේ සඳහන් කොන්දේසි 33 කින් කොන්දේසිය 7ක් කඩකර කැනීම් කර තිබුණි. මේ සම්බන්ධව භූවිද්‍යා

සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙත නිකුත් කළ විගණන විමසුම සඳහා 2017 නොවැම්බර් 22 දින ලබා දී තිබුණු පිළිතුරු අනුව අදාළ මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව දන්වා තිබුණි. නමුත් 2018 ජුනි මාසය දක්වා එම මුදල් අය කරගෙන නොතිබුණි. බලපත්‍ර කොන්දේසි කඩ කර කැනීම් කිරීම සම්බන්ධව 1992 අංක 33 දරන පතල් හා බණිජ ද්‍රව්‍ය පනතේ 63 වන වගන්තිය ප්‍රකාරව ගත හැකිව තිබුණු නීතිමය ක්‍රියාමාර්ග 2018 අගෝස්තු 01 දින වන විටත් ගෙන නොතිබුණි.



ඡායාරූපය 08 - බලපත්‍රලාභී පුද්ගලයෙකු විසින් කොන්දේසි උල්ලංඝනය කර පස් කපා තිබුණු ස්ථානයක්

- 1988 අංක 56 දරන ජාතික පාරිසරික පනතේ 12(අ) වගන්තිය ප්‍රකාරව පරිසර ආරක්‍ෂාව සම්බන්ධව නිකුත් කරන බලපත්‍රයක කාලය මාස 12 කට වැඩි නොවිය යුතු බව සඳහන් වේ. එම ස්ථානය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය

විසින් 2014 සැප්තැම්බර් 01 දින පාරිසරික නිර්දේශයක් ලබා දී තිබුණි. එහි වලංගු කාලය අවසන් තිබුණු බැවින් කැනීම් කටයුතු සඳහා බලපත්‍ර ලබා නොදෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2016 සැප්තැම්බර් 12 දින භූවිද්‍යා

සමීක්ෂණ හා පතල් කාර්යාලය වෙත බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබුණි. ඒ සම්බන්ධව බලපත්‍රලාභියා විසින් අධිකරණයේ නඩු පවරා තිබුණි. එහිදී මධ්‍යම පරිසර අධිකාරිය විසින් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාලය විසින් අත්හිටුවූ කැනීම් බලපත්‍රය 2017 පෙබරවාරි 18 දින වන විටත් නැවත වලංගු කිරීමට

දන්වා තිබුණි. ඒ අනුව අදාළ කැනීම් අධිකරණය වෙත එකඟතාවය ලබා දී තිබුණි. ඒ අනුව වර්ෂ 2 මාස 5ක් වලංගු වන පරිදි පාරිසරික නිර්දේශය දීර්ඝ කිරීමට කටයුතු කර තිබුණි. පාරිසරික නිර්දේශයන්හි කොන්දේසි කඩ කරමින් කැනීම් කිරීම පිළිබඳ 1988 අංක 56 දරන ජාතික පාරිසරික පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.



ඡායාරූපය 09 - බලපත්‍රලාභී පුද්ගලයෙකු විසින් කොන්දේසි උල්ලංඝනය කර පස් කපා තිබුණු ස්ථානයක්

- හම්බන්තොට වන සත්ව අඩවි ආරක්ෂක විසින් නිසි අධිකාරි බලයකින් තොරව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පස් කැනීම් සඳහා නිර්දේශ ලබා දී තිබුණි. එම ප්‍රදේශයේ අක්කර 18 ක් පමණ මීටර් 15 ක් ගැඹුරට භාරා පස් ඉවත් කරගෙන තිබුණි. එමඟින් වන සතුන්ගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් වී තිබුණු අතර සැලකිය යුතු පාරිසරික හානියක්ද සිදු කර තිබුණි. මේ සම්බන්ධයෙන් 2017 දෙසැම්බර් 28 දින නිකුත් කළ විගණන විමසුම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2018 ජුනි 30 දින වන විටත් පිළිතුරු ඉදිරිපත් කර නොතිබුණි.

රජයේ ඉඩමක අනවසරයෙන් පස් කැපීම

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුණකොළපැලැස්ස පොලිස් වසමේ පිහිටි

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් පස් කැපීම පිළිබඳව 2016 වර්ෂයේදී ප්‍රදේශවාසීන් විසින් වරින් වර අගුණකොළපැලැස්ස පොලිසිය වෙත පැමිණිලි කර තිබුණි. එමෙන්ම එම වර්ෂයේදී ප්‍රදේශවාසීන් විසින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ඨාශ කළමනාකරු සහ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාලයේ ප්‍රාදේශීය කැනීම් ඉංජිනේරු වෙත වරින් වර පැමිණිලි 05ක් ඉදිරිපත් කර තිබුණි. එම ආයතන විසින් මේ සම්බන්ධව විධිමත්ව විමර්ශන කර වගකිව යුත්තන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි. එහිදී කැනීම් බලපත්‍ර කොන්දේසි කඩ කිරීම, 1992 අංක 33 දරන පතල් ඛනිජ ද්‍රව්‍ය පනතේ විධිවිධාන උල්ලංඝනය, 1982 අංක 12 දරන පොදු දේපල පනතේ විධිවිධාන උල්ලංඝනය කර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්ව තිබියදී අදාළ කැනීම් බලපත්‍රලාභියා

අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර නොතිබුණි. ඒ හේතුවෙන් අක්කර 6 ක පමණ ප්‍රදේශයක් අඩි 30 ක් පමණ ගැඹුරට අනවසර කැනීම් කිරීම හේතුවෙන් සැලකිය යුතු පාරිසරික හානියක් සිදුවී තිබුණි. එහිදී රජයට රු.මිලියන 23 ක පමණ මූල්‍ය අලාභයක් සිදු වී තිබුණි. මේ සම්බන්ධව 2017 දෙසැම්බර් 13 දින පොලිස්පතිවරයා වෙත නිකුත් කළ විගණන විමසුම සඳහා 2018 ජුනි 30 දින වන විටත් පිළිතුරු ඉදිරිපත් කර නොතිබුණි.

වැව් ප්‍රතිසංස්කරණයේදී ඉවත් කරන ලද පස් ප්‍රවාහනය

2009 අංක 66 දරන පනතින් සංශෝධිත 1992 අංක 33 දරන පතල් හා බණිජ ද්‍රව්‍ය පනතේ 30(1)(ඇ) වගන්තිය ප්‍රකාරව “අමාත්‍යවරයාගේ සහ ඉඩම් පිළිබඳ විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය නොමැතිව රජයේ ඉඩම් ආඥා පනතේ (454 වන අධිකාරය) ප්‍රකාරව අර්ථානුකූලව, ජලාශයක, ඇලක, වැවක හෝ කන්ඩියක සිට නියම කරනු ලැබිය හැකි යම් දුරක් ඇතුළත පිහිටි යම් ඉඩමක් මත;” කැණීම් සඳහා බලපත්‍ර නිකුත් නොකළ යුතු බව සඳහන් වේ. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂක ජනරාල් (වැ.බ.) විසින් හම්බන්තොට සහකාර ගොවිජන සේවා කොමසාරිස්වරයා වෙත 2016 නොවැම්බර් 09 දින ලිපියක් ඉදිරිපත් කරමින් වැව් කැනීම් කටයුතු සඳහා කැනීම් බලපත්‍ර අවශ්‍ය නොවන බව දන්වා තිබුණි. ඒ මත පදනම්ව හම්බන්තොට සහකාර ගොවිජන සේවා කොමසාරිස්වරයා විසින් ගොවි සංවිධාන වෙත වැව් 14 ක ප්‍රතිසංස්කරණය කටයුතු කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබුණි. එම වැව් 14 හි ප්‍රතිසංස්කරණයෙන් පස් කියුබ් 2,72,299 ක් ඉවත් කිරීමට සැලසුම් කර තිබුණි. එම පස් අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා අලෙවි කිරීමට ගොවි සංවිධාන වෙත ප්‍රවාහන බලපත්‍ර ලබා ගැනීම සඳහා ලිපියක්

හම්බන්තොට ප්‍රාදේශීය කැනීම් ඉංජිනේරුවරයා වෙත ඉදිරිපත් කර තිබුණි.

ගල්වලවල් සඳහා පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීම හා ඉඩම් පරිහරණ ගාස්තු අයකිරීම

1956 අංක 21 දරන පුපුරණ ද්‍රව්‍ය පනතේ 37 වගන්තිය ප්‍රකාරව දිස්ත්‍රික් ලේකම්වරයාට එම දිස්ත්‍රික්කයේ පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නිකුත් කිරීමේ අධිකාරිය පැවැරී ඇත. පනතේ 52 වගන්තිය ප්‍රකාර එම බලතල පුපුරණ ද්‍රව්‍ය පාලකවරයාගේ විධිවිධානයන්ට යටත්ව ක්‍රියාත්මක කළ යුතුය. 2010 අගෝස්තු 25 දිනැති අංක CS/7/EX/1/38 දරන රාජ්‍ය ආරක්ෂක ලේකම්ගේ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ චක්‍රලේඛයේ 3 ඡේදය ප්‍රකාරව පුපුරණ ද්‍රව්‍ය සඳහා අවසරපත්‍ර හා බලපත්‍ර නිකුත් කිරීමේ රාජකාරි සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක විසින් ඉටුකළ යුතුව තිබුණි. එම චක්‍රලේඛය මගින් පුපුරණ ද්‍රව්‍ය අවසරපත්‍ර නිකුත් කිරීමට අදාළ කාර්ය පටිපාටිය විස්තර කර තිබුණි. කෙසේ නමුත් එහි සඳහන් පටිපාටීන්ට අනුව නිකුත් කරනු ලබන පුපුරණ ද්‍රව්‍යවලින් කැඩිය හැකි ගල් ප්‍රමාණය පිළිබඳ සහතිකයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවය සඳහන්ව නොතිබුණි. ඒ පිළිබඳව නොසලකා හම්බන්තොට සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක විසින් නිකුත් කරනු ලබන පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයෙන් කැඩිය හැකි ගල් ප්‍රමාණය ගණනය කර ඉඩම් හිමි රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබුණි. එහිදී ගල් වෙඩි බෙහෙත්, හා ඇමෝනියන් නයිට්‍රේට් සැලකිල්ලට ගෙන නොතිබුණි. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පුපුරණ ද්‍රව්‍යවලින් කැඩිය හැකි ගල් ප්‍රමාණය ගණනය කිරීම සඳහා නිර්ණායකයන් නියම කර තිබුණි. මේ හේතුවෙන් 2010-2016 වර්ෂ 07 ක කාලය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජයේ ආයතන විසින් ගල් කැඩීම සඳහා බදුදී තිබූ ඉඩම් 95 කින් රු.මිලියන 2,152.36 ක්

ඇස්තමේන්තුගත ආදායමක් අය කළ යුතුව තිබුණි.

ත්‍රිවිධ හමුදාව සඳහා අමු හා වියළි සලාක සැපයීම

ත්‍රිවිධ හමුදාව සඳහා අමු හා වියළි සලාක සැපයීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මගින් සිදුකර තිබුණි. එම කමිටුව විසින් තීරණය කළ මිල ගණන් මත 2014 වර්ෂයේදී කොන්ත්‍රාත්කරු විසින් සපයන ලද කිරිපිටි කිලෝග්‍රෑම් 119,934 ක් වෙනුවෙන් කිලෝග්‍රෑම් එකක් වෙනුවෙන් රු.152 බැගින් මිල වැඩිවීමක් සඳහා සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 18.23 ක් ගෙවීමට කටයුතු කර තිබුණි. එම තීරණයට පාදක වී තිබුණු තාක්ෂණික ඇගයීම් කමිටුවේ සංයුතියේ හා එම නිර්දේශයේ පහත සඳහන් අවිධිමත්භාවයන් නිරීක්ෂණය විය.

- භාණ්ඩ සැපයුම්කරු සමග එලඹ ඇති ගිවිසුමෙහි 2 වගන්තිය අනුව “වෙළඳපල බඩු මිල ඉහළ යාම නොසලකා උපලේඛනයේ සඳහන් මිලටම එකඟ වී ඇති සලාක ද්‍රව්‍ය ඇණවුම් කර පැය 24 ක් තුළ ගැනුම්කරු වෙත සැපයීමට කොන්ත්‍රාත්කරු මින් එකඟ වේ” යනුවෙන් දක්වා ඇත. එම ගිවිසුම් ගත කොන්දේසි අනුව අදාළ මිල වැඩිවීම ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව පිළිබඳ නොසලකා තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් මිල වැඩිවීම ගෙවීමට නිර්දේශ කර තිබුණි. ඒ අනුව රජයට රු.මිලියන 18.23 ක අතිරේක වියදමක් කිරීමට සිදු වී තිබුණි.
- තාක්ෂණික ඇගයීම් කමිටුව සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් පත්කර තිබූ සභාපතිවරයා හා සාමාජිකයෙකු ඉවත් කර ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු සභාපතිවරයෙකු ලෙස පත් කිරීමෙන් පසු මෙම තීරණයට එළඹ තිබුණි.

- සැපයුම්කරුවෙකුගේ ඉල්ලීම මත පදනම්ව ඔහුට පුද්ගලික වන සේ අදාළ තීරණය ක්‍රියාත්මක කිරීම නිසා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය හා අපක්ෂපාතීත්වය තහවුරු කර නොතිබුණි.

පළමු ශ්‍රේණිය සඳහා නව සමාන්තර පන්තියක් ආරම්භ කර ළමුන් ඇතුළත් කර ගැනීම

2016 වර්ෂය සඳහා පමණක් සීමා වන පරිදි බස්නාහිර පළාතේ පාසල් 19 ක පළමු ශ්‍රේණිය සඳහා නව සමාන්තර පන්තියක් ආරම්භ කිරීමට තීරණය කර තිබුණි. ඒ සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් හා සම්බන්ධීකරණ ලේකම් යන දෙදෙනාගේ අත්සනින් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කර තිබූ ලේඛනයක් මත පදනම්ව ළමුන් 342 ක් ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණි. පහත සඳහන් නිරීක්ෂණයන් අනුව ළමුන් ඇතුළත් කිරීමේ අවිධිමත්භාවය අනාවරණය විය.

- 2016 වර්ෂය සඳහා එම පාසල්වලට ළමුන් 156 දෙනෙකු විසින් අයදුම් පත්‍රයක් හෝ ඉදිරිපත් කර නොතිබුණි.
- නව පන්තිය ආරම්භ කිරීමට ප්‍රථම ඒ සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් පිළිබඳ සොයා බැලීමකින් තොරව එම තීරණය ගෙන තිබුණි. ඒ හේතුවෙන් පාසල් 12 ක විදුහල්පතිවරුන් විසින් නව පන්තිය ආරම්භ නොකර පවතින පන්තිවල සිටිය හැකි ළමුන්ගේ සීමාව නොසලකා ළමුන් ඇතුළත් කර තිබුණි.
- පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළව නිකුත් කර තිබුණු චක්‍රලේඛ විධිවිධානයන් අනුගමනය කිරීමකින් තොරව, විදුහල්පතිවරුන්ට ළමුන් ඇතුළත් කර ගැනීමට හැකිවනු පිණිස

බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් විදුහල්පතිවරුන් වෙත ලිපියකින් දැනුම් දී තිබුණි.

- එම ලිපිය මගින් අංක 235/2011 හා 232/2011 දරන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබුණු නඩු තීන්දු හා අමාත්‍ය මණ්ඩලයේ තීරණයන්ට අනුව පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධව නිකුත් කර ඇති චක්‍රලේඛ විධිවිධානයන්ට පටහැනිව කටයුතු කිරීමට විදුහල්පතිවරුන්ට ඉඩකඩ සලසා දී තිබුණි.
- පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක වෙත පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිතව ලබා දී තිබූ උපදෙස් නොසලකා මෙම ළමුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කර තිබුණි.
- මෙසේ දරුවන් ඇතුළත් කිරීම හේතුවෙන් පොරොත්තු ලේඛනයේ සිටි දරුවන් හට අසාධාරණයක් සිදු වී තිබුණි.

අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් විනය පියවර නොගැනීම

පහත සඳහන් නිරීක්ෂණයන් අනුව විදුහල්පතිවරයෙකු විසින් අක්‍රමිකතාවන් සිදු කර ඇති බව අනාවරණය වී තිබුණත්, ඒවා සම්බන්ධයෙන් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.

- “ළගම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ පාසලක් සඳහා රු.මිලියන 2 ක ප්‍රතිපාදන සලසා තිබුණි. එම ප්‍රතිපාදන උපයෝජනය කිරීමේදී ප්‍රමුඛතාවය ලබා දිය යුතු අත්‍යවශ්‍ය සුළු අළුත්වැඩියාවන් කෙරෙහි අවධානය යොමු නොකර විද්‍යාගාරයේ දොර ජනෙල් පියන් නැවත සවි කිරීම හා තීන්ත ආලේප කිරීම කර තිබුණි.
- එම කර්මාන්තය පාසල් සංවර්ධන සමිතිය විසින් 2013 නොවැම්බර් 28 දිනැති අංක 07/2013 දරන අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛයේ විධිවිධානයන්ට පටහැනිව උපකොන්ත්‍රාත්තු පවරා තිබුණි. ඒ සඳහා වෙළඳපොල පවතින සාමාන්‍ය මිල මෙන් දෙගුණයකට වැඩි මිල ගණන්වලට භාණ්ඩ මිලදී ගෙන තිබූ අවස්ථා පැවතුණි.
- අවශ්‍ය ද්‍රව්‍ය හා ශ්‍රමය පිළිබඳ පුරෝකථනය කිරීමකින් තොරව අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා අමුද්‍රව්‍ය මිලදී ගෙන තිබුණු අතර අවශ්‍ය ප්‍රමාණයට වඩා ශ්‍රමය සඳහා ගෙවීම් කර තිබුණි.
- භෞතික පරීක්ෂාවන්ට අනුව ගොඩනැගිලි අළුත්වැඩියාවන් අනුමත ප්‍රමිතීන්ට අනුකූලව ඉටු කර නොතිබුණි.



ඡායාරූපය 10 - අනුමත ප්‍රමිතියන්ට අනුකූල නොවන ලෙස ඉටු කර තිබුණු විද්‍යාලයේ අළුත්වැඩියාවන්

- 2015 ජනවාරි 29 දිනැති අංක 5/2015 දරන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ පාසල්වල අවිධිමත් ලෙස මුදල් එකතු කිරීම නතර කිරීමට අදාළ චක්‍රලේඛයේ විධිවිධානයන්ට පටහැනිව බෙස් හා පුටු අළුත්වැඩියා කිරීම හා දන්සල් පැවැත්වීම සඳහා පාසල තුළ කමිටු පත්කර ඒ මගින් එකතුව රු.මිලියන 1.49 ක් එකතු කර තිබුණි.
- විදුහලේ ඉන්වෙන්ට්‍රි ලේඛන විධිමත්ව පවත්වා නොතිබුණු අතර ඉන්වෙන්ට්‍රි භාණ්ඩ වල ආරක්ෂාව තහවුරු කර නොතිබුණි.
- 2013 නොවැම්බර් 28 දිනැති අංක 7/2013 දරන අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍ර ලේඛයේ සඳහන් විධිවිධානවලට පටහැනිව පාසල් සංවර්ධන සමිතිය කටයුතු කර තිබුණි.

විගණනය විසින් පෙන්වාදුන් ඉහත සඳහන් නිරීක්ෂණ ප්‍රධාන ගණන්දීමේ නිලධාරී විසින් ඉදිරිපත් කළ, පිළිතුරු ලිපිය අනුව පිළිගෙන තිබුණි. කෙසේ නමුත් වගකිව යුතු විදුහල්පතිවරයා හා අනෙකුත් නිලධාරීන් සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ 2 වැනි කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදය යටතේ විනයානුකූල ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

ජාතික පාසල් සඳහා ලැබී තිබුණු නියෝජන විමර්ශනය කිරීම

සමාලෝචිත වර්ෂයේදී ජාතික පාසල්වල අවිධිමත්භාවයන් සම්බන්ධයෙන් ලැබී තිබුණු නියෝජන පරීක්ෂා කිරීමේදී පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

- **පළමු වසර සඳහා ළමුන් ඇතුළත් කිරීම**
ජාතික පාසල් දෙකක් සඳහා පළමු වසර සඳහා ළමුන් ඇතුළත් කිරීමේදී සිදු වී තිබුණු අවිධිමත්භාවයන් පිළිබඳව විගණනය වෙත ඉදිරිපත් කර තිබුණු නියෝජනයන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලදී. එම

විමර්ශනය අනුව එක් ජාතික පාසලක 2016 මැයි 16 දිනැති අංක 17/2017 දරන අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛයේ විධිවිධානවලට අනුකූලව කටයුතු නොකර සිසුන් 202 දෙනෙකු ඇතුළත් කර ගෙන තිබුණි. තවත් ජාතික පාසලක 2002 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කාල පරිච්ඡේදය තුළ පාසලේ සිට පදිංචි ස්ථානයට ආසන්නතාවය සඳහා පාසල කේන්ද්‍ර කර ගෙන ඉල්ලුම්කරු පදිංචි ස්ථානය පරිධිය ලෙස යොදා ගෙන එම කවය තුළ පිහිටි පාසල් සඳහා ලකුණු අඩු කිරීමට කටයුතු කර තිබුණත්, එම පදනමට පටහැනිව කටයුතු කර ළමුන් 419 දෙනෙකු පාසලට ඇතුළත් කර ගෙන තිබුණි.

- **අතරමැදි පංති සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම**

මූලික අයිතිවාසිකම් නඩු දෙකකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අනුව පාසල්වල සිසු පුරප්පාඩු අධ්‍යාපන ලේකම්වරයාගේ එකඟතාවය මත සම්පූර්ණ කළ යුතුව තිබුණි. ඒ අනුව 2016 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කාලය තුළ එක් පංතියකට සිසුන් 40 කට සීමා කර තිබුණි. නමුත් ජාතික පාසල් දෙකක් විසින් එම සීමාව ඉක්මවා පිළිවෙලින් සිසුන් 78 ක් හා 104 දෙනෙකු ඇතුළත් කර ගෙන තිබුණි.

- **ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකිරීම**

2007 දෙසැම්බර් 13 දිනැති අංක 2007/20 දරන අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛය ප්‍රකාරව වඩාත් පහසු වර්ගයට අයත් පාසලක සේවය කළ හැකි උපරිම කාලය වර්ෂ 6 ක් ලෙස නියම කර තිබුණත්, මාතර සුජාතා විද්‍යාලයේ හා රාහුල විද්‍යාලයේ පිළිවෙලින් ගුරුවරුන් 134 දෙනෙකු හා

130 දෙනෙකු වර්ෂ 6 ක සේවා කාලය ඉක්මවා සේවය කර තිබුණි.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදේශකවරුන් පත්කිරීම.

2015 සැප්තැම්බර් 23 දිනැති අංක 15/විවිධ(79) දරන අමාත්‍ය මණ්ඩලයේ තීරණය මගින් යම් විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් අවශ්‍යවන කවර හෝ විශේෂඥ සේවාවක් සැපයීමට අවශ්‍ය පළපුරුද්ද සහිත අදාළ පළාත්වල සේවයේ නියුතු ක්ෂේත්‍රය පිළිබඳව ප්‍රවීණතාවක් ලබා ඇති රේඛීය අමාත්‍යාංශවල හෝ රජයේ ආයතනවල සේවයේ නියුතු නිලධාරීන් වෙතින් ද්විතීය පදනම මත එකී සේවාවන් ලබා ගැනීමට හැකි බැවින් පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ට උපදේශකවරුන් පත්කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව දන්වා තිබුණි. එම අමාත්‍ය මණ්ඩලයේ තීරණය පිළිබඳව නොසලකා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙනුවෙන් උපදේශකවරුන් 06 දෙනෙකු පත්කර අදාළ උපදේශකයින් පත්කළ දින සිට 2017 පෙබරවාරි මාසය දක්වා රු.මිලියන 4.19 ක් දීමනා වශයෙන් ගෙවා තිබුණි. තවද එසේ පත්කරන ලද උපදේශකවරුන් ඔවුන් පත්කළ ක්ෂේත්‍රයන් පිළිබඳ විශේෂඥ දැනුමක් නොමැති අය බවද තවදුරටත් නිරීක්ෂණය විය.

තාවකාලික පදනම මත බඳවාගත් නිලධාරීන් විදේශ අධ්‍යයන වාරිකාව සඳහා සහභාගි කරවීම

ඌව පළාත් සභාවේ මහජන නියෝජිතයින් හා දීපව්‍යාප්ත මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද විදේශ අධ්‍යයන වාරිකාව සඳහා ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීම මත දීප ව්‍යාප්ත සේවයේ මාණ්ඩලික නිලධාරීන් වෙනුවට තාවකාලික පදනම මත බඳවාගත් නිලධාරීන්

04 දෙනෙකු සහභාගි කර තිබුණි. එම නිලධාරීන් සිව්දෙනා සඳහා ගුවන් ප්‍රවේශපත්, වීසා සහ අනියම් දීමනා වශයෙන් රු.මිලියන 2.13 ක් වැයකර තිබුණි.

පෙර පාසල් සඳහා බැග් ලබාදීම සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා ගැනීම.

ඌව පළාත් සභාව වෙත සලසා තිබුණු ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බැවින්, පෙර පාසල් සිසුන් සඳහා සෞඛ්‍ය ආරක්ෂිත පාසල් බැගයක් ලබාදීම සඳහා අනුග්‍රාහක දායකත්වය ලබාදෙන ලෙස ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂ යොදාගෙන ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස අත්සන් කර 2015 නොවැම්බර් 10 දිනැති ලිපි මගින් රජයේ බැංකු 03 ක් වෙතින් ඉල්ලීම් කර තිබුණි. ඒ අනුව රජයේ බැංකු දෙකක් විසින් රු.මිලියන 3.50 ක් වටිනා චෙක්පත් දෙකක් ලබා දී තිබුණි. එම චෙක්පත් දෙක පළාත් සභාවේ බැංකු ගිණුමේ තැන්පත් නොකර “පුද්ගලයකුගේ නමින් වූ පදනමක්” වෙනුවෙන් විවෘත කර තිබුණු බැංකු ගිණුමක තැන්පත් කර තිබුණි. එක් බැංකුවක් විසින් මුදල් එවීමේදී එම මුදල් උපයෝගී කරගෙන මිලදී ගනු ලබන බැග්වල එම බැංකුවේ ගිණුමක නම මුද්‍රණය කර පාසල් ළමුන්ට බැග් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණත්, එවැනි ගිණුමක නම ඇතුළත් බැග් පාසල් ළමුන් වෙත බෙදා දී නොතිබුණි. 2015 හා 2016 වර්ෂවලදී ඌව පළාත් තුළ වූ පෙර පාසල්වල ළමුන්ට පළාත් පාලන 17 ක් විසින් ලබා දී තිබුණු මුදලින් රු.මිලියන 3.06 ක් වැය කර මිලදී ගත් පාසල් බැග් පමණක් බෙදා දී තිබුණි. මේ අනුව බැංකු විසින් ලබා දුන් මුදල් අපේක්ෂිත අරමුණ වෙනුවෙන් උපයෝජනය නොකර පෞද්ගලික පදනමකට අයත් ගිණුමට බැර කර තිබුණු බව නිරීක්ෂණය විය.

විදුලි මීටර් පරීක්ෂණ ඒකකය ස්ථාපිත

කිරීම

විදුලි මීටර් සඳහා මාදිලි අනුමැතිය ලබාදීමේ හා පෞද්ගලික අංශයේ විදුලි මීටර් ක්‍රමාංකණය කිරීමේ අරමුණින් 2007 වර්ෂයේදී මිනුම් ඒකක හා සේවා දෙපාර්තමේන්තුව විසින් රු.මිලියන 25.7 ක් වැයකර විදුලි මීටර් පරීක්ෂණ ඒකකයක්

ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථාපිත කර තිබුණි. එම විදුලි මීටර් පරීක්ෂණ ඒකකය කාර්මික දෝෂයක් නිසා 2009 වර්ෂයේ සිට අක්‍රීය වී තිබුණි. එම දෝෂ සහගත තත්ත්වය එම උපකරණවල වගකීම් සහගත කාලය තුළ සිදුවී තිබුණද, අදාළ සැපයුම්කරුවන් ලවා නිවැරදි කරවා ගැනීමට 2017 ඔක්තෝබර් මාසය වන විටත් කටයුතු කර නොතිබුණි.



ඡායාරූපය 11 - අක්‍රීය වී ඇති විදුලි මීටර් පරීක්ෂණ ඒකකය

Simdzu වායු පරීක්ෂා කිරීමේ උපකරණය

වාහන වායු විමෝචන පරීක්ෂා කිරීමේ වැඩසටහන මගින් ප්‍රධාන නගරවල වායු තත්ත්වයේ ඇති වූ ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා Simdzu වායු පරීක්ෂා කිරීමේ උපකරණයක් මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව විසින් රු.මිලියන 5.86 ක් වැය කර මිලදී ගෙන තිබුණි. වායු සාම්පල පරීක්ෂා කිරීම, වාහන වලින් පිටවන වායුවල අන්තර්ගතය පරීක්ෂා කිරීම, පෙට්‍රල් හා ස්වභාවික වායු භාවිතයෙන් ධාවනය වන වාහනවල පිටාර වායු පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරනු ලබන උපකරණවල ක්‍රමාංකණය හා නිවැරදිතාවය පරීක්ෂා කිරීම, සම්මත වායු ප්‍රමිතීන්වල ශුද්ධභාවය ප්‍රමාණ පරීක්ෂා කිරීම සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ භාවිතාවන ඉන්ධන හා විවිධ

වාෂ්පශීලී ද්‍රාවණ වර්ගවල අන්තර්ගතය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය මිනුම් සිදුකිරීම සඳහා මෙම උපකරණය මිලදී ගෙන තිබුණි. එම උපකරණය මිලදී ගැනීමට ප්‍රථම ස්ථාපනය කිරීමේ හැකියාව පිළිබඳ නිසි ඇගයීමක් සිදු නොකිරීම නිසා උපකරණය මිලදී ගෙන වර්ෂ 05 කට වඩා කාලයක් ඉක්මවා තිබුණත්, එය ස්ථාපිත කර පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට නොහැකිවී තිබුණි.

ජාතික මිනුම් පරීක්ෂණාගාරය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම.

මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව විසින් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමකින් තොරව කොළඹ ප්‍රධාන කාර්යාල භූමියේ පර්යේෂණාගාරය ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ලබා ගෙන ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණි. එසේ වුවද, ප්‍රමිති සේවා අධ්‍යක්ෂගේ 2009 නොවැම්බර් 24 දිනැති ලිපිය මගින් එම ස්ථානයේ පරීක්ෂණාගාරය ඉදිකිරීම යෝග්‍ය නොවන බව දන්වා ඉදිකිරීම් නවතා තිබුණි. මේ නිසා එම අවස්ථාව වන විට රු.මිලියන 15.33 ක් වැය කළ මුදල අනාර්ථික වියදමක් වී තිබුණි.

මෙම ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් ඉටු කිරීම සඳහා ගිවිසුමකට එළඹ තිබුණු අතර, එම ගිවිසුම අවලංගු කර තිබුණි. ඒ වන විට එම කාර්යාංශය වෙත 2014 දෙසැම්බර් 10 දින හා 2015 අප්‍රේල් 27 දිනයන් වල එකතුව රු.මිලියන 12.48 ක් අත්තිකාරම් වශයෙන් ගෙවා තිබුණි. එම අත්තිකාරම් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ආපසු අයකර ගෙන නොතිබුණි.

පසුව දෙපාර්තමේන්තුව වෙත පවරා තිබුණු හෝමාගම පිහිටි අක්කර 06 ක භූමිභාගයක මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමට කටයුතු කර තිබුණු අතර ඒ සඳහා රු.මිලියන 329.16 ක් වැයකර තිබුණි. එසේ වුවද, ඉදිකර තිබුණු පර්යේෂණාගාරයට සම්බන්ධිත විද්‍යාගාර පරිශ්‍ර කොටස් සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් සිදු කරනු ලැබූ පරීක්ෂාවන්හිදී එම පරීක්ෂණාගාර තුළ වාතයේ පැවතිය යුතු උපරිම වායු සංඝටක තත්ත්වයට වඩා ඉහළ අගයක් ගෙන ඇති බවත්, ඒ නිසා විද්‍යාගාරය තුළ පරීක්ෂණ සිදු කළ හැකි විද්‍යාත්මක හා මානව පාරිසරික තත්ත්වයක් නොමැති බවත් පෙන්වා දී තිබුණි. මේ හේතුවෙන් පර්යේෂණාගාර කාමර 66 ක පර්යේෂණ කටයුතු සඳහා භාවිතා නොකර අත්හැර තිබුණි.

මේ සම්බන්ධයෙන් ජර්මනියේ FRAUNHOFER WKI, MATERIAL ANALYSIS & INDOOR CHEMISTRY (MAIC) , BIENRODER WEG 54E ආයතනය මගින් ලබා දී තිබුණු 2017 පෙබරවාරි 17 දිනැති වාර්තාව අනුව විද්‍යාගාරවල සවිකරන ලද ප්‍රමිතියකින් තොරවූ HPL බොඩි හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇති බව අනාවරණය වී තිබුණි. අදාළ කොන්ත්‍රාත් සමාගම ලවා එම තත්ත්වය නිවැරදි කරවා ගැනීමට 2017 දෙසැම්බර් 31 දින වන විටත් කටයුතු කර නොතිබුණි.

පර්යේෂණාගාරය ඇතුළත වායුවේ තත්ත්වය සුදුසු මට්ටම (indoor air quality Level) තබා ගැනීමටත් එහි ස්ථාපිත කරනු ලබන උපකරණවල ආරක්ෂාව සඳහාත් අති නිරවද්‍ය වායුසමීකරණ පද්ධතියක් සවිකිරීමට සැලසුම්කර තිබූ අතර ඒ සඳහා දෙපාර්තමේන්තුව විසින් විදීමත් පරිදි ප්‍රසම්පාදන කටයුතු සිදු නොකිරීම හේතුවෙන් සැපයුම්කරුවකු විසින් අභියාචනාධිකරණයේ නඩු පැවරීම හේතුවෙන් ඉදිකිරීම් කටයුතු නිම කළ නොහැකිවී තිබුණි.

ජීවනෝපාය සහනාධාර සැපයීම - මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

උතුරු නැගෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීමේ ක්‍රියාකාරකම් කඩිනම් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍ර දේශයේ ජනතාවට ජීවනෝපාය සහනාධාර සැපයීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

- ප්‍රතිලාභීන් වෙත බෙදා හැරීම සඳහා ගවයින්, එළුවන් හා කුකුළන් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය

යටතේ තෝරාගත් තැරැව්කාර සමාගමක් වෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් රු.මිලියන 10.53 ක් ගෙවා තිබුණි. එම මුදලින් එක් ගවයෙක් වෙනුවෙන් රු.500 බැගින්ද, එළුවන් හිමි එක් ප්‍රතිලාභී පවුලක් වෙනුවෙන් රු.500 බැගින්ද වනසේ කොමිස් මුදලක් තැරැව්කාර සමාගම විසින් අඩු කර ගෙන ඉතිරි වූ රු.මිලියන 9.10 ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විෂයභාර රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරියාගේ පෞද්ගලික බැංකු ගිණුමට බැර කර තිබුණි. එසේම තවත් රු.765,000 ක මුදලක් එවකට හිටපු පශුවෛද්‍යවරයාගේ පෞද්ගලික බැංකු ගිණුමට බැරකර තිබුණි. එසේ ලැබුණු මුදලින් ඔවුන් විසින් ගවයින් හා එළුවන් මිලදීගෙන ප්‍රතිලාභීන් වෙත බෙදාහැරීමට කටයුතු කර තිබුණි.

- බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගේ 2016 පෙබරවාරි 09 දිනැති ලිපිය මගින් ප්‍රතිලාභීන්ට සතුන් මිලදීගෙන සැපයිය යුතු බව සඳහන් කර තිබුණි. නමුත් එසේ සතුන් මිලදී නොගෙන ප්‍රතිලාභීන් 08 දෙනෙකුගෙන් තිදෙනෙකුට රු.90,000 ක් බැගින් එකතුව රු.270,000 ක් ද, ප්‍රතිලාභීන් 05 දෙනෙකුට එක් අයෙකුට රු.100,000 ක් බැගින් එකතුව රු.500,000 ක් ද වශයෙන් රු.770,000 ක් මුදලින් ගෙවා තිබුණි.
- කිරිගවයින් ලබාදුන් ප්‍රතිලාභීන් 05 දෙනෙකු තමාට ලැබුණු ගවයින් නියමිත ප්‍රමිතියෙන් තොර ගවයින් බව පවසා නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබාදී තිබුණි. ඉන් ප්‍රතිලාභීන් 03 දෙනෙකු සඳහා රු.175,000 ක් විෂයභාර රාජ්‍ය කළමනාකරණ නිලධාරී විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් ගෙවා තිබුණි. ඒ අනුව ප්‍රතිලාභීන්ට වෙන්වූ

මුදලින් රු.325,000 ක මුදලක් විෂයභාර නිලධාරියා විසින් අත රඳවා ගෙන තිබුණි.

- රේඛීය අමාත්‍යාංශයෙන් ලබාදී තිබුණු උපදෙස් අනුව එක් ප්‍රතිලාභියෙකුට රු.100,000 ක් වටිනා මාළු දැල් පමණක් සැපයිය යුතු වුවත්, ප්‍රතිලාභීන් 69 දෙනෙකුගෙන් 64 දෙනෙකුට රු.100,000 බැගින් රු.මිලියන 6.40 ක් වටිනා මාළු දැල් ලබා දුන් බවට ලේඛනවල සඳහන් කර එකතුව රු. මිලියන 5.81 ක් වටිනා මාළු දැල් ලබා දී තිබුණි.
- ගෙවීම් වවුචර්වලට අනුව ප්‍රතිලාභීන්ට බෙදාහැරීම සඳහා රු.මිලියන 13.01ක් වටිනා කෘෂිකාර්මික උපකරණ, කුඩාකර්මාන්ත හා ස්වයං-රැකියා සඳහා අවශ්‍ය උපකරණ අයිතම 6448 ක් මිලදී ගෙන තිබුණි. එක් එක් ග්‍රාමසේවා වසම් භාර ග්‍රාම නිලධාරීන් විසින් එම උපකරණ භෞතිකව පරීක්ෂා කර ලබා ගත් වාර්තාවන්ට අනුව ප්‍රතිලාභීන් වෙත එකතුව රු.මිලියන 11.66 ක් වටිනා අයිතම 3834 ක් පමණක් බෙදා දී තිබුණි. ඒ අනුව එකතුව රු.මිලියන 1.35 ක් වටිනා අයිතම 2614 ක් ප්‍රතිලාභීන් අතරේ බෙදා දී නොතිබුණි.
- ප්‍රතිලාභීන් 03 දෙනෙකුට ලබා දී තිබුණු රු.282,833 ක් වටිනා කෘෂිකාර්මික උපකරණ 2017 ජූනි 15 දින වන විටත් කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොතිබුණි. ප්‍රතිලාභීන් දෙදෙනෙකුට ලබාදුන් රු.111,433 ක් වටිනා උපකරණ භෞතික පරීක්ෂණ අවස්ථාවේදී ඔවුන් සතුව නොතිබුණි. තවද ග්‍රාමසේවා වසම තුළ පදිංචිව නොමැති ප්‍රතිලාභියකුට රු.74,274 ක් වටිනා අධිශීතකරණයක් හා වීදුරු රාක්කයක් ලබාදී තිබුණි. මෙම භාණ්ඩ භෞතික

පරීක්ෂණය සඳහා ඉදිරිපත් කර නොතිබුණි.

- නියැදි පරීක්ෂණයට ලක් කරන ලද ප්‍රතිලාභී පවුල් 64 හි සාමාජිකයන් වෙත ලබාදී තිබූ භාණ්ඩ හා සතුන් සම්බන්ධයෙන් කරන ලද විමසීමේදී ඔවුන් විසින් විගණනය වෙත කරන ලද ලිඛිත ප්‍රකාශයන්ට අනුව අඩු බර සහිත එළුවන් ලබාදීම, සතුන් විකිණීම, යහපත්

සෞඛ්‍ය තත්ත්වයෙන් යුත් සතුන් ලබා නොදීම, තමන් විසින් තෝරාගත් ගවයින් ලබා නොදීම, අඩුවෙන් උපකරණ ලබාදීම හා ලබාදුන් උපකරණ වෙනුවට එම භාණ්ඩ මිලටගත් ආයතනවලින් තමන් කැමති වෙනත් භාණ්ඩ ලබාගැනීම යන අවිධිමත් ස්වභාවයේ කටයුතු සිදු කර තිබුණු බව නිරීක්ෂණය විය.



ඡායාරූපය 12 - ප්‍රතිලාභියෙකු වෙත ලබා දී තිබුණු ගවයෙක්



ඡායාරූපය 13 - ප්‍රතිලාභියෙකුට ලබා දී තිබුණු උපකරණ අවභාවිතය



ඡායාරූප 14 - ප්‍රතිලාභියෙකු විසින් භෞතික පරීක්ෂණය සඳහා ඉදිරිපත් කරන ලද පාවිච්චි නොකළ USAID ව්‍යාපෘතිය යටතේ ලැබුණු ඉලෙක්ට්‍රොනික් තරාදිය

ජාතික රෝහලට පෝෂණ අතිරේක සැපයීම.

ජාතික රෝහලට Impact නැමති පෝෂණ අතිරේකය සඳහා ලංසු කැඳවීමේදී ටින් එකක් සඳහා මිල ගණන් ඉදිරිපත් කරන ලෙස දක්වා තිබුණු අතර ඒ සඳහා නිශ්චිත බර ප්‍රමාණයක් සඳහන් කර නොතිබුණි. සැපයුම්කරු විසින් ටින් එකක් සඳහා රු.1,390 ක මිල ගණන් ඉදිරිපත් කර තිබුණි. නමුත් ග්‍රෑම් 74 ක් වූ සැෂේ පැකට් 05 ක් ඇතුළත් ඇසුරුම්වල පෝෂණ අතිරේකය

රෝහල වෙත සපයා තිබුණි. ඉකුත් වර්ෂවල සැපයුම්කරුවන්ද සැෂේ පැකට් 05 බැගින් වූ ඇසුරුම් සපයා තිබුණත්, මුදල් ගෙවීමේදී එක් ඇසුරුමක් සඳහා (සැෂේ පැකට් 05 ක්) එකඟ වූ මිල ගෙවා තිබුණි. එසේ වුවද 2016/2017 වර්ෂ සඳහා තෝරාගත් සැපයුම්කරු විසින් ග්‍රෑම් 74 ක් වූ සැෂේ පැකට් 23304 ක් වෙනුවෙන් එකක් රු.1,390 ක් බැගින් මුදල් ගෙවීම නිසා රජයට රු.මිලියන 25.91 ක අලාභයක් සිදුවී තිබුණි.

විධිවිධානවලට පටහැනිව දීමනා ගෙවීම

1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 13(2)(ආ) වගන්තිය ප්‍රකාරව කාර්ය මණ්ඩලය සඳහා වැටුප්, වේතන හා අනෙකුත් පාරිශ්‍රමිකයන් අදාළ අමාත්‍යවරයාගේ සාමාන්‍ය හෝ විශේෂ අධීක්ෂණය මත තීරණය කළ යුතුව තිබුණි. එසේම 1994 ජුනි 14 දිනැති අංක 95 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය ප්‍රකාරව සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවකයින් සඳහා ගෙවනු ලබන ප්‍රතිලාභ එම ආයතනවල පාලක මණ්ඩලවල අනුමැතිය

සහිතව අමාත්‍ය මණ්ඩලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හෝ මහා භාණ්ඩාගාරයේ අනුමැතිය මත පමණක් ගෙවිය යුතුව තිබුණි. නමුත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් එම විධිවිධානවලට පටහැනිව විධිමත් අනුමැතියකින් තොරව ප්‍රවාහන දීමනා, ප්‍රධාන කාර්යසාධන දීමනා, ලබා නොගත් නිවාඩු සඳහා ගෙවීම්, දුෂ්කර දීමනා, මණ්ඩලයට වර්ෂ 40 ක් පිරීම නිමිත්තෙන් වූ දීමනා හා විශේෂ දීමනා වශයෙන් එකතුව රු.මිලියන 512.54 ක් සමාලෝචිත වර්ෂයේදී ගෙවා තිබුණි.

2017 වර්ෂය සඳහා වාර්ෂික මූල්‍ය ප්‍රකාශන

වාර්ෂික මූල්‍ය ප්‍රකාශන

වාර්ෂික මූල්‍ය ප්‍රකාශන හඳුන්වාදීම තුළින් වාර්ෂික අයවැය ඇස්තමේන්තුවලින් සලසා දෙන ලද ප්‍රතිපාදනවලින් ජනිතවන වත්කම් මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කිරීමෙන් ඒවායේ පාලනය මෙන්ම රටක් වශයෙන් රජය සතු වත්කම්වල වටිනාකම ගණනය කිරීමෙන්, ඒවායේ ආරක්ෂාව තහවුරුවන පරිදි වගකීම පැවැරීමටත් හැකි තත්ත්වයක් නිර්මාණය වන බව සඳහන් කළ යුතුය. මෙම මූල්‍ය ප්‍රකාශනවල සඳහන් උපචිත පදනම මත ගණනය කළ ආදායම හා වියදම සමඟ වාර්ෂික අයවැය ඇස්තමේන්තුවල සඳහන් ආදායම් හා වියදම් සැසඳිය හැකිවීම තුළින් ආදායම් රැස්කිරීමට හා වියදම් පාලනයක් ඇති කර ගත හැකිය.

වාර්ෂික විසර්ජනයන්

2017 වර්ෂය සඳහා දෙපාර්තමේන්තුව වෙත ප්‍රතිපාදනය කරන ලද මුළු අරමුදල් ප්‍රමාණය රු.මිලියන 1,593 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ ප්‍රතිපාදනය රු.මිලියන 1,390 ක් විය.

2017 වර්ෂය තුළදී රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, පළාත් පාලන බලමණ්ඩල, විශ්වවිද්‍යාල හා ව්‍යවස්ථාපිත අරමුදල්වලින් විගණන ගාස්තු වශයෙන් රු.මිලියන 145 ක් ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදී. සමාලෝචිත වර්ෂය වෙනුවෙන් රැස්කිරීමට අපේක්ෂා කළ විගණන ගාස්තුව රු.මිලියන 125 ක් වුවත්, එම ඇස්තමේන්තුව රු.මිලියන 20 කින් ඉක්මවා සමාලෝචිත වර්ෂයේ විගණන ගාස්තු රැස්කිරීමට හැකි වී තිබුණි.

දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම

වත්කම් පාලනය හා මෙහෙයුම් කාර්යක්ෂමතාවය මැන බැලීම සඳහා මෙවලමක් වශයෙන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ මූලික වැඩ කටයුතු 2010 වර්ෂයේදී ආරම්භ කෙරුණි. යටත් විජිත සමයේ සිට විසර්ජන ගිණුම් පමණක් ඉදිරිපත් කරන ආයතන කාණ්ඩය යටතේ පවතින දෙපාර්තමේන්තුවලට ප්‍රථම වතාවට මෙම ගිණුම්කරණය හඳුන්වා දී ඇත. තවදුරටත් 2013 වර්ෂයේ සිට සෑම අමාත්‍යාංශයකම හා දෙපාර්තමේන්තුවකටම මෙම ගිණුම් ක්‍රමය 2013 ජනවාරි 24 දිනැති අංක SA/AS/AA/Circular දරන රාජ්‍ය ගිණුම් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියෙන් හඳුන්වා දී ඇත. මේ මගින් ආරම්භක පියවරක් වශයෙන් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම මුළු රාජ්‍ය ක්ෂේත්‍රයටම ආදර්ශයක් වී ඇත.

ගිණුම් ප්‍රතිපත්ති

1 වාර්තා කිරීමේ අස්ථිත්වය

විගණකාධිපති දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කිසියම් විශේෂ නීතියක් නොමැත. කෙසේ වුවද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ව්‍යවස්ථාවෙහි විගණකාධිපතිවරයෙක් විය යුතු බව දක්වා ඇත. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) හා (3) ව්‍යවස්ථාවල සඳහන් ආයතනවලට විගණන සේවා සැපයීම වේ. මෙම මූල්‍ය ප්‍රකාශන 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වේ.

2 වාර්තා කිරීමේ කාලපරිච්ඡේදය

වාර්තා කිරීමේ කාලපරිච්ඡේදය ජනවාරි 01 දිනෙන් ආරම්භ වී දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන ලික් වර්ෂය වේ.

3 සකස් කිරීමේ පදනම

පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන ලදී. ඓතිහාසික පිරිවැය පදනම මත මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන ලද අතර සියලුම වටිනාකම් ආසන්නම රුපියල් දහසේ වටිනාකමට වටසා ඇත.

4 ආදායම්

භාණ්ඩාගාරයෙන් ලද පුනරාවර්තන වියදම් සඳහා ප්‍රදාන, විගණන ගාස්තු, ණය සඳහා පොළී, ගොඩනැගිලි කුලී, සංචාරක බංගලා ගාස්තු, වත්කම් අපහරණයෙන් ලාභ, දඩ හා ගාස්තු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ආදායම් ප්‍රභවයන් වන අතර ඒවා උපවිත පදනම මත ගිණුම්ගත කර ඇත. ආදායම් ඒවාට ලැබුණු ප්‍රතිෂ්ඨාව අනුව සාධාරණ පදනම මත ගණනය කර ඇත.

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය සමාගම්, පළාත් පාලන ආයතන, විශ්වවිද්‍යාල හා ව්‍යවස්ථාපිත අරමුදල්වලින් විගණන ගාස්තු අයකරනු ලබයි. කාලපරිච්ඡේදයට අදාළ ආදායමක් ලෙස ගාස්තු හඳුනාගනී. විගණන ගාස්තුවල වටිනාකම, විගණනය සඳහා ගත කරනු ලබන කාලය හා එම විගණනය සඳහා වැය කරන සෘජු පිරිවැය පදනම් කරගෙන තීරණය කරනු ලැබේ.

ණය සඳහා පොළී, ගොඩනැගිලි කුලී, සංචාරක බංගලා ගාස්තු, දඩ හා ගාස්තු, වත්කම් අපහරණයෙන් ලද ආදායම් පිළිබඳව ගණන්දීමේ නිලධාරියා වෙතත් දෙපාර්තමේන්තු ප්‍රධානියෙකු වුවත්, දෙපාර්තමේන්තුවට අදාළ එම ආදායම් එකතු කරන නිලධාරියා විගණකාධිපති වන හෙයින් හා එකතු කරන ලද ආදායම සමස්ථ ආදායමෙන් සුළු ප්‍රතිශතයක් වන හෙයින්, එම ආදායම් මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇත. මුදල් පදනම මත භාණ්ඩාගාර පුනරාවර්තන වියදම් සඳහා වන ප්‍රදානයන් ගිණුම්ගත කර ඇත්ත්, ස්ථාවර වත්කම් ක්ෂයවීම් පුනරාවර්තන වියදම් සඳහා ලැබිය යුතු ප්‍රදාන යටතේ ගිණුම්ගත කර ඇත.

5 වියදම්

උපවිත පදනම යටතේ සියළු පුනරාවර්තන වියදම් ගිණුම්ගත කරනු ලැබේ.

6 විදේශ ව්‍යවහාර මුදල් ගනුදෙනු

විදේශ ව්‍යවහාර මුදල් ගනුදෙනු එම ගනුදෙනුව සිදුවන දිනට පවතින විනිමය අනුපාත යොදා ගනිමින් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කරනු ලැබේ. එම ගනුදෙනු පියවීමේදී සිදුවන විදේශ විනිමය ලාභ හා පාඩු මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයේදී හඳුනාගනු ලැබේ.

7 මුදල් හා මුදල්වලට සමාන දෑ

අතැති මුදල් හා බැංකුවල ඇති වැඩි ද්‍රවශීලතාවයෙන් යුක්ත කෙටිකාලීන තැන්පතු, මුදල් හා මුදල්වලට සමාන දෑ ඇතුළත් වේ.

8 ණයගැතියන් හා අනෙකුත් ලැබිය යුතු මුදල්

ණයගැතියෝ හා ලැබිය යුතු දෑ මූලිකව සාධාරණ අගයට ගණනය කරනු ලැබේ. ලැබිය යුතු ශේෂ පිළිබඳ මූලික කොන්දේසිවලට අනුව දෙපාර්තමේන්තුවට මුදල් අයකර ගැනීමට නොහැකි බවට සාක්ෂි තිබෙන විට ලැබිය යුතු මුදලක් හානිකරණය වූ ලෙස සලකනු ලැබේ.

9 දේපල, පිරියත හා උපකරණ

ඉඩම්, ගොඩනැගිලි, ලීබඩු හා සවිකිරීම්, කාර්යාල උපකරණ, පරිගණක දෘඩාංග හා මෝටර් රථ යනාදියෙන් දේපල, පිරියත හා උපකරණ සමන්විත වේ. දේපල පිරියත හා උපකරණ පිරිවැයට සමුච්චිත ක්ෂය හා අපහරණයෙන් වූ පාඩු අඩුකර දක්වනු ලැබේ. 2009 වර්ෂයේ සිට ඉදිරියට ගෙන එන ශේෂ පදනම් කරගෙන පළමුවරට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති අතර 2010 ජනවාරි 01 දිනට පැවැති සියළුම ඉඩම් හා ගොඩනැගිලි මැණුම් දෙපාර්තමේන්තුවේ සැලැස්මවලට අනුව තක්සේරු දෙපාර්තමේන්තුව මගින් කරන ලද තක්සේරුවට අනුව ගිණුම් ගත කරන ලදී. සියළුම මෝටර් රථ වාහන රජයේ තක්සේරුකරු විසින් කරන ලද ප්‍රත්‍යාගණනය පදනම් කරගෙන ගිණුම්ගත කර ඇති අතර, ලීබඩු, පරිගණක හා වෙනත් විෂයයන් ස්වාධීන තක්සේරු කණ්ඩායමක් විසින් සිදුකරණ ලද තක්සේරුව මත පදනම් කරගෙන ගිණුම්වලට ගන්නා ලදී.

දේපල පිරියත හා උපකරණ විෂයයක පිරිවැය වත්කමක් ලෙස හඳුනාගනු ලබන්නේ විෂයය සමඟ සම්බන්ධිත අනාගත ආර්ථික ප්‍රතිලාභ හෝ විය හැකි සේවා දෙපාර්තමේන්තුවට ගලා එන්නේ නම් හා එම විෂයෙහි පිරිවැය විශ්වාසදායක ලෙස මැනිය හැකි අවස්ථාවන්හිදීය. බොහෝ අවස්ථාවලදී දේපල පිරියත හා උපකරණ විෂයයන් එහි පිරිවැයට හඳුනාගනු ලැබේ. පිරිවැය රහිතව අත්කර ගත් හෝ නාමික පිරිවැයට අත්කර ගත් වත්කමක පිරිවැය, එම වත්කම අත්කර ගත් දිනයේදී සාධාරණ අගයට හඳුනාගනු ලැබේ.

9.1 අපහරණයන්

අපහරණයේදී ලැබෙන මුදල වත්කමෙහි ධාරණ වටිනාකම සමඟ සසඳා අපහරණයෙන් උද්ගතවන ලාභය හා පාඩුව තීරණය කරනු ලැබේ. අපහරණය මත ලාභ හා පාඩු මූල්‍ය කාර්යසාධනය පිළිබඳ ප්‍රකාශනයේ ඇතුළත් කරනු ලැබේ.

9.2 පසුව සිදුවන පිරිවැය

මුල් අත්පත් කර ගැනීමෙන් අනතුරුව දරනු ලබන පිරිවැය ප්‍රාග්ධනිත කරනු ලබන්නේ එමගින් ලැබිය හැකි ආර්ථික ප්‍රතිලාභ හෝ ලැබිය හැකි සේවා දෙපාර්තමේන්තුවට ගලා එන්නේනම් සහ එම විෂයන්හි පිරිවැය විශ්වාසදායක ලෙස මැනිය හැකි අවස්ථාවන්හිදීය.

9.3 ක්ෂය කිරීම

සියළුම දේපල, පිරිවිත හා උපකරණවල පිරිවැය අඩුකළ ඇස්තමේන්තුගත අවශේෂ වටිනාකම් සහ ඒවායේ ප්‍රයෝජනවත් ආයුකාලය අනුපාතයට අනුව සියළුම දේපල, පිරියත හා උපකරණ සඳහා ක්ෂය සරල මාර්ග පදනම මත ප්‍රතිපාදනය කරනු ලබයි. ප්‍රධාන වත්කම්වලට ප්‍රයෝජනවත් ආයු කාලය හා සම්බන්ධිත ක්ෂය අනුපාත පහත දැක්වෙන පරිදි ඇස්තමේන්තු

කර ඇත. වත්කම මිලදී ගන්නා වර්ෂය සඳහා මුලු වර්ෂය සඳහාම ක්ෂය කිරීමක් විකුණන වර්ෂය සඳහා ක්ෂය නො කිරීමක් දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිය වේ.

වත්කම	ආයු කාලය	
	වර්ෂ	ප්‍රතිශතය
ගොඩනැගිලි	50	2.0
කුඩා පරිමාණ මුද්‍රණාලය	20	5.0
විදුලි සෝපානය	20	5.0
මෝටර් වාහන	8	12.5
ලීබ්‍රඩු හා උපකරණ	5	20.0
පරිගණක හා දෘඩාංග	4	25.0

10. ගෙවිය යුතු මුදල්

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයේ දිනට පවතින වටිනාකමට ගෙවිය යුතු මුදල් ගිණුම්වලට ගනු ලැබේ. මූලිකව සාධාරණ අගයට ගෙවිය යුතු මුදල් ගණනය කරනු ලැබේ.

11. වාර්ෂික ඇස්තමේන්තු

පාර්ලිමේන්තුව විසින් වාර්ෂික විසර්ජන පනත මගින් වාර්ෂික අයවැය ඇස්තමේන්තුවල දැක්වෙන සංඛ්‍යා ප්‍රධාන ඇස්තමේන්තුවේ සංඛ්‍යා වේ. මුදල් රෙගුලාසි 66 හා 69 යටතේ වීරමොං පරිපාටියෙන්ද, පරිපූරක ඇස්තමේන්තු වෙන්කිරීම් මගින් හා පරිපූරක ඇස්තමේන්තු මගින් ගැලැපීම් කිරීමෙන් පසුව මෙම සංඛ්‍යා අවසාන සංඛ්‍යා ලෙස දක්වනු ලැබේ.

12. විනිශ්චයන් සහ ඇස්තමේන්තු කිරීම්


ප්‍රතිපත්ති යොදා ගැනීම සහ වාර්තා කරන ලද වත්කම් හා බැරකම්, ආදායම් හා වියදම් සඳහා බලපාන විනිශ්චයන්, ඇස්තමේන්තු කිරීම්, උපකල්පනයන් මෙම මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය වේ. අවස්ථාවෝචිතව සාධාරණ ලෙස ගැලැපෙන පරිදි ඇස්තමේන්තු හා ආශ්‍රිත උපකල්පනයන් ඓතිහාසික අත්දැකීම් හා වෙනත් විවිධ කරුණු මත පදනම් වේ.


2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය

ඇස්තමේන්තුව 2017		සටහන	2017	2016
රු.දහස්			රු.දහස්	රු.දහස්
ආදායම				
125,000	විගණන ගාස්තු	1	127,780	136,504
661	කුලී		661	493
9,000	පොලී		9,258	8,957
-	දඩ මුදල් හා රාජසන්තක කිරීම්		666	21
7,000	අනෙකුත්		4,777	8,152
-	වත්කම් අපහරණයෙන් ලාභ	2	19	20,808
141,661	මුළු මෙහෙයුම් ආදායම		143,161	174,935
1,399,704	පුනරාවර්තන වියදම් සඳහා හාණ්ඩාගාර දායකත්වය	3	1,394,119	1,025,749
1,541,365	මුළු ආදායම		1,537,280	1,200,684
වියදම				
1,129,600	පුද්ගල පඩිනඩි	4	1,062,212	960,036
90,500	ගමන් වියදම්	5	90,496	29,935
27,691	සැපයීම්	6	19,601	28,154
12,000	නඩත්තු වියදම්	7	32,313	12,081
182,250	සේවා	8	168,456	80,326
13,300	මාරු කිරීම්	9	12,664	11,384
85,500	පුහුණු කිරීම් හා හැකියා වර්ධනය		85,347	26,022
524	කපා හැරීම්		524	-
-	ක්ෂයවීම්	10	51,400	56,050
-	පුනරාවර්තන වියදම් - රාජ්‍ය අංශයේ ධාරිතා වර්ධන ව්‍යාපෘතිය			-
-	විගණන ක්‍රමවේදය සංවර්ධනය කිරීමේ පිරිවැය ක්‍රමක්ෂය	11	24,904	24,904
1,541,365	මුළු වියදම		1,547,917	1,228,892
-	වියදම ඉක්මවූ ආදායමේ (ඌනතාවය)		(10,637)	(28,208)

2017 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය

	සටහන	2017 දෙසැම්බර් 31		2016 දෙසැම්බර් 31	
		රු.දහස්	රු.දහස්	රු.දහස්	රු.දහස්
ජංගම වත්කම්					
මුදල් ශේෂය		-		-	
නොගය	12	13,788		6,007	
රජයේ නිලධාරීන්ට අත්තිකාරම්	13	221,300		214,319	
ලැබිය යුතු විගණන ගාස්තු	14	167,554		184,299	
මුළු ජංගම වත්කම්			402,642		404,625
විගණන ක්‍රමවේදය සංවර්ධනය කිරීම	11		101,572		126,476
ජංගම නොවන වත්කම්					
දේපල, පිරිසිදු හා උපකරණ	10		1,057,551		1,080,367
මුළු වත්කම්			1,561,765		1,611,468
ජංගම වගකීම්					
ගෙවිය යුතු වියදම්	15		2,765		1,092
ගෙවිය යුතු තැන්පත්			11,358		19,473
මුළු ජංගම වගකීම්			14,123		20,565
සම්පූර්ණ අරමුදල					
ජනවාරි 01 දිනට ශේෂය			189,214		217,422
වර්ෂයේ අතිරික්තය/(උපතාවය)			(10,637)		(28,208)
දෙසැම්බර් 31 දිනට ශේෂය			178,577		189,214
දායකය					
භාණ්ඩාගාර	16		643,282		629,448
රාජ්‍ය අංශයේ ධාරිතාවය වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය	17		725,783		772,241
මුළු බදු ගෙවන්නන්ගේ ස්කන්ධය			1,369,065		1,401,689
			1,561,765		1,611,468


 එච්.එම්.ගාමිණි විජේසිංහ
 විගණකාධිපති


 එස්. එම්. සී. ලක්ෂ්මී
 ප්‍රධාන ගණකාධිකාරී

2018 ඔක්තෝබර් 25 දින

මූල්‍ය ප්‍රකාශනවල සටහන්

සටහන් 01		විගණන ගාස්තු	
ඇස්තමේන්තුව	විස්තරය	2017	2016
2017			
රු.දහස්		රු.දහස්	රු.දහස්
125,000	ලැබීම්		
	රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා රජයට අයත් අනෙකුත් ආයතන	54,738	63,256
	පළාත් පාලන ආයතන	27,459	20,985
	ගොවිජන සේවා මධ්‍යස්ථාන	1,240	1,160
125,000	එකතුව	83,437	85,401
	ලැබිය යුතු		
	රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා රජයට අයත් අනෙකුත් ආයතන	12,229	34,661
	පළාත් පාලන ආයතන	30,058	15,334
	ගොවිජන සේවා මධ්‍යස්ථාන	2,056	1,108
-	එකතුව	44,343	51,103
125,000	මුළු එකතුව	127,780	136,504

සටහන 02		වත්කම් අපහරණය	
ඇස්තමේන්තුව	විස්තරය	2017	2016
2017			
රු.දහස්		රු.දහස්	රු.දහස්
-	ලීබ්‍රඩ්‍රි හා උපකරණ අපහරණය		
-	ලීබ්‍රඩ්‍රි හා කාර්යාල උපකරණ විකුණුම් වටිනාකම	6	18,558
-	ධාරණ අගය	-	0
-	ලීබ්‍රඩ්‍රි හා උපකරණ අපහරණයෙන් ලාභය	6	18,558
	පරිගණක හා දෘඩාකාංග අපහරණයෙන්		
-	පරිගණක හා දෘඩාකාංග විකුණුම් වටිනාකම	13	2,250
	ධාරණ අගය	-	0
-	පරිගණක හා දෘඩාකාංග අපහරණයෙන් ලාභය	13	2,250
-	වත්කම් අපහරණයෙන් ලාභය	19	20,808

සටහන 03 පුනරාවර්තන වියදම් සඳහා භාණ්ඩාගාර දායකත්වය

ඇස්තමේන්තුව	විස්තරය	2017	2016
2017			
රු.දහස්		රු.දහස්	රු.දහස්
1,399,704	පුනරාවර්තන වියදම් සඳහා භාණ්ඩාගාරයෙන් ලද අග්‍රිම	1,317,815	944,795
-	ක්ෂයවීම් සඳහා ලැබිය යුතු අග්‍රිම	51,400	56,050
-	විගණන ක්‍රමවේදය සංවර්ධනය කිරීමේ පිරිවැය	24,904	24,904
1,399,704	පුනරාවර්තන වියදම් සඳහා භාණ්ඩාගාර දායකත්වය	1,394,119	1,025,749

සටහන 04 පුද්ගල පඩිනඩි

ඇස්තමේන්තුව	විස්තරය	2017	2016
2017			
රු.දහස්			රු.දහස්
641,500	වැටුප් හා වේතන	590,968	447,334
8,000	අතිකාල හා නිවාඩු දින දීමනා	7,606	4,619
480,100	අනෙකුත් දීමනා	463,638	508,083
1,129,600	එකතුව	1,062,212	960,036

සටහන 05 ගමන් වියදම්

ඇස්තමේන්තුව	විස්තරය	2017	2016
2017			
රු.දහස්			රු.දහස්
13,500	දේශීය	13,498	10,488
77,000	විදේශීය	76,998	19,447
90,500	එකතුව	90,496	29,935

සටහන 06 සැපයීම්

ඇස්තමේන්තුව	විස්තරය	2017	2016
2017			
රු.දහස්		රු.දහස්	රු.දහස්
13,091	ලිපිද්‍රව්‍ය හා කාර්යාල අවශ්‍යතා	5,439	16,989
14,000	ඉන්ධන	13,562	10,665
600	ආහාර පාන හා නිල ඇඳුම්	600	500
27,691	එකතුව	19,601	28,154

සටහන 07		නඩත්තු වියදම්	
ඇස්තමේන්තුව	විස්තරය	2017	2016
2017			
දහස්		දහස්	දහස්
5,000	මෝටර් වාහන	5,368	5,970
6,000	පිරියත, යන්ත්‍ර හා උපකරණ	6,275	5,114
1,000	ගොඩනැගිලි සහ ඉදිකිරීම්	20,670	997
12,000	එකතුව	32,313	12,081

සටහන 08		සේවා	
ඇස්තමේන්තුව	විස්තරය	2017	2016
2017			
රු.දහස්		රු.දහස්	රු.දහස්
21,000	ප්‍රවාහන	20,504	18,707
20,000	තැපැල් හා සංනිවේදනය	20,018	16,806
15,500	විදුලිය හා ජලය	16,444	13,410
17,500	බදු කුලී හා පළාත් පාලන ආයතන බදු	17,099	608
62,250	මෙහෙයුම් කල්බදු	48,817	
46,000	අනෙකුත්	45,574	30,795
182,250	එකතුව	168,456	80,326

සටහන 09		මාරු කිරීම්	
ඇස්තමේන්තුව	විස්තරය	2017	2016
2017			
රු.දහස්		රු.දහස්	රු.දහස්
800	දායක මුදල් හා සම්මාදම්	556	650
12,500	රජයේ නිලධාරීන්ගේ දේපල ණය මත පොලී	12,108	10,734
13,300	එකතුව	12,664	11,384

සටහන 10 විස්තරය	දේපල, පිරිසක හා උපකරණ							
	ඉඩම්	ගොඩනැගිලි	මෝටර් වාහන	පරිගණක හා දෘඩාංග	ගෘහ භාණ්ඩ හා උපකරණ	මුද්‍රණ යන්ත්‍ර	විදුලි සෝපානය හා විදුලි ජනක යන්ත්‍ර	එකතුව
	රු.දහස්	රු.දහස්	රු.දහස්	රු.දහස්	රු.දහස්	රු.දහස්	රු.දහස්	රු.දහස්
පිරිවැය								
2017 ජනවාරි 01 දිනට ශේෂය	256,147	781,203	119,919	133,787	112,477	26,023	15,830	1,445,386
එකතු කිරීම්	-	-	-	16,647	11,937	-	-	28,584
අපහරණය කිරීම්	-	-	-	(32)	(477)	-	-	(509)
2017 දෙසැම්බර් 31 දිනට ශේෂය	256,147	781,203	119,919	150,402	123,937	26,023	15,830	1,473,461
ක්ෂය කිරීම්								
2017 ජනවාරි 01 දිනට ශේෂය	-	70,999	68,521	126,680	89,850	6,506	2,463	365,019
අපහරණය කළ වත්කම් වෙනුවෙන් ක්ෂය එකතු කිරීම්	-	-	-	(32)	(477)	-	-	(509)
2017 දෙසැම්බර් 31 දිනට ශේෂය	-	86,623	83,511	131,681	103,033	7,807	3,255	415,910
2017 දෙසැම්බර් 31 දිනට ශුද්ධ අගය	256,147	694,580	36,408	18,721	20,904	18,216	12,575	1,057,551

සටහන 11 විගණන ක්‍රමවේදය සංවර්ධනය කිරීමේ වියදම්	2017	2016
විස්තරය	රු.දහස්	රු.දහස්
2017 ජනවාරි 01 දිනට ශේෂය	126,476	151,380
2017 වර්ෂයට අදාළ පිරිවැය ක්‍රමක්ෂය (පිරිවැයෙන් සියයට 10)	(24,904)	(24,904)
2017 දෙසැම්බර් 31 දිනට ශේෂය	101,572	126,476

සටහන 12 තොගය	2017	2016
විස්තරය	රු.දහස්	රු.දහස්
ටෝනර්	1,903	3,397
ලිපිද්‍රව්‍ය හා කාර්යාලයීය අවශ්‍යතා	10,706	1,560
ටයර් හා වියුබ්	844	856
සනීපාරක්ෂක භාණ්ඩ	335	194
එකතුව	13,788	6,007

සටහන 13 රජයේ නිලධාරීන්ට අත්තිකාරම්

විස්තරය	2017	2016
	රු.දහස්	රු.දහස්
දෙපාර්තමේන්තුවේ සේවයේ නියතු නිලධාරීන්ගෙන් අයවිය යුතු ශේෂ එකතුව	218,917	211,655
වෙනත් දෙපාර්තමේන්තුවලට ස්ථාන මාරුවීම් ලබා ගිය නිලධාරීන්ගෙන් අයවිය යුතු ශේෂ එකතුව	149	330
විශ්‍රාම ගිය හා මියගිය නිලධාරීන්ගෙන් අයවිය යුතු ශේෂ එකතුව	1,342	1,339
තනතුර අතහැර ගිය නිලධාරීන්ගෙන් අයවිය යුතු ශේෂ එකතුව	304	662
සේවය අවසන් කළ නිලධාරීන්ගෙන් අය වූ අය යඉතු ශේෂ එකතුව	588	333
එකතුව	221,300	214,319

සටහන 14 ලැබිය යුතු විගණන ගාස්තු

විස්තරය	2017	2016
	රු.දහස්	රු.දහස්
සංවර්ධන සභා	30	30
මහා නගර සභා	19,641	20,229
නගර සභා	27,418	34,087
ප්‍රාදේශීය සභා	22,081	17,454
රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා අනෙකුත් රාජ්‍ය ආයතන	88,458	101,583
ගොවිජන සේවා මධ්‍යස්ථාන	9,926	10,852
ආරථික මධ්‍යස්ථාන	-	64
එකතුව	167,554	184,299

සටහන 15 උපවින වියදම්

විස්තරය	2017	2016
	රු.දහස්	රු.දහස්
දුම්රිය බලපත්‍ර - නිවාඩු	750	301
දුම්රිය බලපත්‍ර - රාජකාරි ගමන්	-	2
අනෙකුත් වියදම්	45	270
තැපැල් ගාස්තු	11	23
දුරකථන බිල්පත්	632	330
ජල හා විදුලි බිල්පත්	1,327	112
වාහන අළුත්වැඩියා	-	3
කාර්ය මණ්ඩල පුහුණු	-	51
එකතුව	2,765	1,092

සටහන 16 මූලධන වියදම් හා පොදු තැන්පත් ගිණුම සඳහා භාණ්ඩාගාර දායකය

විස්තරය	2017	2016
		රු.දහස්
රජයේ නිලධාරීන්ට අත්තිකාරම් සඳහා	221,300	214,319
තැන්පත් ගිණුම සඳහා	(11,358)	(19,473)
ස්ථාවර වත්කම් සඳහා	433,340	434,602
එකතුව	643,282	629,448

සටහන 17 රාජ්‍ය අංශ ධාරිතාවය වර්ධනය ව්‍යාපෘතියේ දායකය

විස්තරය	2017	2016
	රු.දහස්	රු.දහස්
ස්ථාවර වත්කම් සඳහා	624,211	645,765
විගණන ක්‍රමවේදය සඳහා	101,572	126,476
එකතුව	725,783	772,241

**2017 වර්ෂයේදී ප්‍රසිද්ධ කළ විශේෂ විගණන
වාර්තාවලින් සම්පිණ්ඩනය කරන ලද විගණන
නිරීක්ෂණ**

වාර්මාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයට අයත් ව්‍යාපෘතියක් වන ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ විගණන වාර්තාව

වාර්මාර්ග දෙපාර්තමේන්තුව විසින් කටයුතු ආරම්භ කර තිබුණු ගිංනිල්වලා හැරවුම් ව්‍යාපෘතියට අදාළව වාර්තාවක් ලබා දෙන ලෙස රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් මා වෙත කරනු ලැබූ දැනුම්දීම මත මෙම වාර්තාව ඉදිරිපත් කරන ලදී. ඒ අනුව කරන ලද පරීක්ෂා කිරීම්වලදී අනුවාරණය වූ ප්‍රධාන විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.

2009 ඔක්තෝබර් 31 දින ගිං නිල්වලා ව්‍යාපෘතිය ඇතුළුව යාන් ඔය සහ මල්වතු ඔය යන ව්‍යාපෘති 3 සඳහා වාර්මාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා හා මහජන චීන සමූහාණ්ඩුවේ ලියාපදිංචි China CAMC Engineering Co. Ltd. (CAMCE) සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබුණි. එම අවබෝධතා ගිවිසුම පිළිබඳව සඳහන් කර 2009 නොවැම්බර් 05 දින වාර්මාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබුණත්, එමගින් ගිං නිල්වලා ව්‍යාපෘතියට අදාළව අනුමැතිය අපේක්ෂා කර නොතිබුණු අතර, එම සංදේශය පිළිබඳව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයාගේ නිරීක්ෂණ මගින්ද යාං ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාවය පල කර තිබුණි. එකී එකඟතාවයට යටත්ව 2009 නොවැම්බර් 18 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබුණි. එම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි CAMCE සමාගම විසින් පූර්ණ ශක්‍යතා අධ්‍යයන වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව 2014 සැප්තැම්බර් 02 දින ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක

කිරීම ලෙස ශීර්ෂය යටතේ ඒ සඳහා අනුමැතිය ඉල්ලා තිබුණි.

ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවසන් නිරීක්ෂණද සැලැකිල්ලට ගෙන ක්‍රියාකරන ලෙස නියම කර අමාත්‍ය මණ්ඩලය විසින් 2014 සැප්තැම්බර් 30 දින අනුමැතිය ලබා දී තිබුණි. ඒ අනුව එම අමාත්‍ය මණ්ඩල සංදේශයේ දෙවන යෝජනාව අනුව CAMCE සමාගම EPC කොන්ත්‍රාත්තුව ලබා දීමට තීරණය කර 2014 නොවැම්බර් 05 දින ගිවිසුමකට එළඹ තිබුණි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.

- ව්‍යාපෘතියට අදාළ ගිවිසුමේ පස්වන වගන්තිය යටතේ දක්වා ඇති කරුණු සියල්ල සම්පූර්ණ වීමෙන් පසුව දෙපාර්ශවයේ එකඟතාවයෙන් තොරව ගිවිසුම අත්සන් කළ දින සිට වර්ෂයක් ඇතුළත ව්‍යාපෘතිය ක්‍රියාත්මක තත්ත්වයට පත් නොවන අවස්ථාවකදී ගිවිසුම අවලංගු වේ. ඒ අනුව පැහැරහැරීම් තත්ත්වය තුළ මේ වන විට ගිවිසුම නීතිමය වශයෙන් අවලංගු විය යුතුව තිබුණි.
- 2009 ඔක්තෝබර් 31 දින CAMCE සමාගම සමඟ ගිං නිල්වලා ව්‍යාපෘතිය ඇතුළුව යාන් ඔය සහ මල්වතු ඔය යන ව්‍යාපෘති 03 ට අදාළව අත්සන් කර තිබුණු අවබෝධතා ගිවිසුම සඳහා පාදක වූ කරුණු ප්‍රමාණවත් ලෙස ලිඛිත සාක්ෂි

මගින් තහවුරු වී නොතිබීම නිසා එළඹ තිබුණු ගිවිසුමේ විනිවිදභාවය ප්‍රශ්නගත වී තිබුණි.

- ව්‍යාපෘතියට අදාළ බොහෝ ලියකියවිලිවලට ගිං නිල්වලා ව්‍යාපෘතිය පිළිබඳව සඳහන් කර තිබුණත්, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ඉදිරි කටයුතු සඳහා නිශ්චිත එකඟතාවයන්, නිර්දේශයන් හෝ අනුමත කිරීම් එම ලේඛනවල සඳහන්ව නොතිබුණි.
- 2009 නොවැම්බර් 18 දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ලබා දී තිබුණු අනුමැතිය අනුව CAMCE සමාගම විසින් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරන ලද අතර එහි අවසාන ශක්‍යතා වාර්තාව 2011 අප්‍රේල් මාසයේදී අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බව 2014 සැප්තැම්බර් 02 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් කර තිබුණත්, ව්‍යාපෘතිය සඳහා එවැනි අනුමැතියක් ලබා දී නොමැති බවත්, එළෙස කොන්ත්‍රාත්කරුගෙන් ශක්‍යතා අධ්‍යයනයක් කැඳවීම හෝ වාර්තාවක් ලබා ගැනීමද සම්බන්ධතාවන් අතර ගැටුම්කාරී තත්ත්වයක් බවත් නිරීක්ෂණය විය.
- CAMCE සමාගම විසින් අමාත්‍යාංශය වෙත ලබා දෙන ලද ශක්‍යතා අධ්‍යයන (Feasibility Report) වාර්තාව සමාලෝචනය කර මාස 04 ක් ඇතුළත අවසාන වාර්තාව ඉදිරිපත් කිරීමට මහවැලි උපදේශක කාර්යාංශය වෙත පවරා තිබුණද, එම අවසන් වාර්තාව 2017 ඔක්තෝබර් මාසය වන විටත් ලබා දී නොතිබුණි.
- 2014 සැප්තැම්බර 02 දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩලයේ සංදේශයේ පරිදි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි මහජන වීන සමුහාණ්ඩුව මගින් සහන කොන්දේසි මත අරමුදල් සපයා ගැනීම විදේශ සම්පත්

දෙපාර්තමේන්තුවට පැවැරිය යුතුව තිබුණත්, එම දෙපාර්තමේන්තුව විසින් ඒ සඳහා වීන රජය සමඟ ඉදිරි කටයුතු කළ බවට සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවීය.

- මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවසන් නිරීක්ෂණද සැලැකිල්ලට ගෙන ක්‍රියාකරන ලෙස නියම කර අමාත්‍ය මණ්ඩලය විසින් 2014 සැප්තැම්බර් 30 දින ලබා දී තිබුණු අනුමැතිය පරිදි මුදල් අමාත්‍යාංශයේ අවසන් නිර්දේශයට අදාළව කටයුතු කළ බවට තොරතුරු අනාවරණය වී නොතිබුණි.
 - ව්‍යාපෘතිය සඳහා එළඹ තිබුණු ගිවිසුමේ 05(d) ප්‍රකාරව ව්‍යාපෘතියට අදාළ භූගත විමර්ශන කටයුතු ආරම්භ කිරීම සඳහා ව්‍යාපෘතියේ ඇස්තමේන්තු වටිනාකමෙන් සියයට 15 ක වැඩ පූර්ව අත්තිකාරම් කොන්ත්‍රාත්කරු වෙත ලබා දීමේදී පහත සඳහන් කොන්දේසි ඉටු කළ යුතුව තිබුණි.
 - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සහ මහජන දින සමුහාණ්ඩුවේ අදාළ ආයතනවලින් අවශ්‍ය අනුමැතියන් ලබා ගැනීම.
 - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් අමාත්‍යාංශය (User Credit) හා මහජන වීන සමුහාණ්ඩුවේ ණය ලබා දෙන ආයතනයේ (Lender) ණය ගිවිසුම සම්පූර්ණ වීම.
- ඉහත අවශ්‍යතාවයන් 2017 නොවැම්බර් 15 දින වන විටත් ඉටු කර නොතිබුණි.
- අදාළ සමාගම වෙත වැඩ පූර්ව අත්තිකාරම් මුදල ලැබුණු පසු, ව්‍යාපෘතියට අදාළ කටයුතු සමාගම විසින් ආරම්භ කළ බව සඳහන් කරමින් සිය තාක්ෂණික විශේෂඥයින් ශ්‍රී ලංකාව තුළ යොදවා අවසාන භූ විමර්ශන ආරම්භ කිරීමට සමාගම විසින් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ

අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් ඉල්ලා තිබුණ ද ඒ පිළිබඳව උපදෙස් ලබා දීම සිදු කර නොතිබුණි.

- 2014 හා 2015 වර්ෂයවල වාර්ෂික අයවැය ඇස්තමේන්තු මගින් මෙම ව්‍යාපෘතිය සඳහා පිළිවෙලින් රු.මිලියන 1.5 ක් හා රු.මිලියන 40.0 ක ප්‍රතිපාදන සලසා තිබුණත්, මුදල් රෙගුලාසි 94 ට පටහැනිව එම ප්‍රතිපාදන සීමාවද ඉක්මවා වියදම් කර තිබුණි.
- ව්‍යාපෘතිය වෙනුවෙන් වාර්ෂික අයවැය ඇස්තමේන්තුවෙන් සලසා තිබුණු ප්‍රතිපාදනද ඉක්මවා රු.මිලියන 4,011.05 ක් වැය කර තිබුණත්, 2017 නොවැම්බර් 15 දින වන විටත් ඉන් කිසිදු ප්‍රතිලාභයක් ශ්‍රී ලංකා රජය වෙත ලැබී නොතිබුණි. ඒ අනුව රු.මිලියන 4,011.05 ක් වටිනා රාජ්‍ය සම්පත් මාස 18 කට වැඩි කාලයක් මුළුල්ලේ බාහිර විදේශීය පාර්ශවයක් වෙත පරිහරණය කිරීම සඳහා ලබා දී තිබීම රාජ්‍ය සම්පත් අයථා පරිහරණය කිරීමට ඉඩ දී තිබුණි.
- ව්‍යාපෘතිය හේතුවෙන් ඇතිවිය හැකි පාරිසරික බලපෑම පිළිබඳ පවතින අවිනිශ්චිතතාවය හේතුවෙන් ව්‍යාපෘතිය නතර කර ව්‍යාපෘතිය ඇරඹීමට ප්‍රථම විධිමත් විමර්ශනයක් කිරීමට තීරණය කර ඇති හෙයින් ව්‍යාපෘතියට අදාළ කටයුතු තාවකාලිකව නතර කරන ලෙසත් මේ වන විටත් ලබා දී ඇති වැඩ පූර්ව අත්තිකාරම් ව්‍යාපෘතිය සඳහා වැය නොකර ආපසු ලබා දෙන ලෙසත් රජයේ නිෂ්කාශණය ලද පසු ව්‍යාපෘතියේ කටයුතු සඳහා එම අත්තිකාරම් නැවත ලබා දෙන බවත් වාර්මාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් CAMCE සමාගම වෙත දන්වා තිබුණ ද එලෙස අත්තිකාරම් මුදල ශ්‍රී ලංකා ජනරජය වෙත ලබා දී නොතිබුණි.
- ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2014 සැප්තැම්බර් 30 දින අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබුණ ද එය ක්‍රියාත්මක කිරීම සඳහා 2015 වර්ෂයට ප්‍රමාණවත් ප්‍රතිපාදන සලසා ගැනීමට අමාත්‍යාංශය අපොහොසත් වී තිබුණි.

- කොන්ත්‍රාත් සමාගම විසින් ඉදිරිපත් කර තිබුණු වැඩ පූර්ව අත්තිකාරම් වෙනුවෙන් වූ ඇපකරය 2017 දෙසැම්බර් 08 දින අවසන් වීමට තිබුණ ද, එය දිර්ඝ කර ගැනීමට හෝ එය මුදල් කර ගැනීමට හෝ 2017 නොවැම්බර් 15 දින වන විටත් අමාත්‍යාංශය අපොහොසත් වී තිබුණි.
- ආර්ථික කළමනාකරණ නිල කමිටුවේ (Officials committee on Economic Management) වාර්තාවට එහි සාමාජිකයෙකු වන මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා අත්සන් කර නොතිබුණි.

නිගමන

- මෙම ව්‍යාපෘතියට අදාළව ව්‍යාපෘතිය හදුනාගැනීම, කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම, අත්තිකාරම් ලබා දීම, ක්‍රියාත්මක කිරීම හා පසු විපරම් කිරීම යන කරුණුවලදී මනා සැලැස්ම සැකැසීම, විනිවිදභාවය ආරක්ෂා කිරීම, රෙගුලාසිවලට අනුගතවීම ආදිය වගකිව යුතු පාර්ශව විසින් සැලැකිය යුතු මට්ටමින් පැහැර හැර ඇති බව නිගමනය කරනු ලැබේ.
- මෙම ක්‍රියාවලියේ දී රජය වැය කර ඇති මුදලට සාපේක්ෂව කිසිදු සැලැකිය යුතු ප්‍රතිලාභයක් ලැබී නොමැති බැවින් එලෙස රජයේ සම්පත් අනාර්ථික ලෙස උපයෝජනයට ලක්වීමට ඉඩකඩ විවර කළ බලධාරීන් හා වගකිව යුතු බව නිගමනය කරනු ලැබේ.
- අදාළ අත්තිකාරම් මුදල ගෙවීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති බව තහවුරු වී තිබියදීත් ඒ පිළිබඳව නිසි සැලැකිල්ල නොදක්වා අරමුදල් නිදහස් කිරීම සම්බන්ධයෙන් එවකට වාර්මාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා සෘජුවම වගකිව යුතු බව නිගමනය කරනු ලැබේ.

විලක්කිසිකුලම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණනය

ඉහත සඳහන් වාර්තාව 2017 දෙසැම්බර් 13 දින ගරු කථානායකතුමා වෙත ඉදිරිපත් කරන ලදී. එම වාර්තාවේ ඇතුළත් ප්‍රධාන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.

වන සංරක්ෂක ජනරාල්වරයා වෙත රක්ෂිත වනාන්තරයක් වශයෙන් පවරා දී තිබුණු භූමිභාගයක කොටසක් හෙළිපෙහෙළි කර නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් මහජනතාව අතර ඇති වූ විවිධ මතවාදයන් හා ඒ පිළිබඳව පාර්ලිමේන්තු විවාදවලදී හෙළිදරව් කරුණු ගැඹුරින් පරීක්ෂා කර බැලීම සඳහා මෙම වාර්තාව නිකුත් කරන ලදී.

2009 මැයි 07 දින ජනාධිපතිතුමා විසින් උතුරු පළාත් සංවර්ධනය කිරීම සඳහා කාර්යසාධක බලකායක් පත් කර තිබුණි. එම බලකායේ ප්‍රධාන අරමුණු අතර අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම හා ඔවුන් පුනරුත්ථාපනය, උතුරු පළාතේ සංවර්ධනය හා යටිතල පහසුකම් සංවර්ධනය වේ. ජනාධිපති කාර්යසාධක බලකාය විසින් 2012 නොවැම්බර් 12 දින තම කටයුතු ඉටු කර ගැනීම සඳහා කමිටුවක් ස්ථාපිත කර වාර්තා කැඳවා තිබුණි. කමිටුවේ යොමු කිරීමේ අනුදේශ (Term of Preference) පහත පරිදි විය.

- ග්‍රාම නිලධාරී වසම් අනුව අවතැන් වූ පවුල් සහ පුද්ගලයන් සම්බන්ධ ඇස්තමේන්තු කිරීම.
- 2009 වර්ෂයට පෙර සහ පසුව නැවත ඔවුන්ගේ ගම්මානවලට පැමිණි පවුල් සහ පුද්ගලයින් හඳුනා ගැනීම
- නැවත පැමිණිය හැකි පුද්ගලයින් හා පවුල් සංඛ්‍යාව පිළිබඳව ඇස්තමේන්තු කිරීම.

- සෑම ගම්මානයකටම වර්තමානයේ පවතින ඉඩම්වල වපසරිය.
- සෑම වර්ගීකරණයක් අනුව ඉඩම් අභිමිච්චම හේතුව හඳුනා ගැනීම.
- වනරක්ෂිත හෝ වනජීවී රක්ෂිතවලින් පරිහානිව ඇති ඉඩම් ප්‍රතිසංස්කරණය කොමිෂන් සභාවේ හෝ රජයේ ඉඩම් පිළිබඳව තක්සේරුවක් කිරීම.
- නිදහස් කිරීමට ඇති ඉඩම්වල ස්වභාවය සහ වර්තමාන තත්ත්වය පිළිබඳව වාර්තා කිරීම.
- ගමුමානවල ඉඩම් අභිමි පුද්ගලයන් අඩු කිරීම සඳහා වෙනත් සුදුසු විසඳුම් යෝජනා කිරීම.

කමිටුව විසින් 2012 ඔක්තෝබර් 15 දින වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි. එම වාර්තාවේ 4.2.1(v) ඡේදයෙහි මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අක්කර 1045 ක ප්‍රමාණයක් අවතැන්වූ පවුල්වලට ලබාදීමට යෝජනා කර තිබුණි. කෙසේ වුවද, වන රක්ෂිතයෙන් ඉඩම් ලබාදීමට නොහැකි බවට නිර්දේශ කර තිබුණි. වන රක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වනජීවී දෙපාර්තමේන්තුව හෝ පාලනය නොකරන කැලෑ “රජයේ අවශේෂ කැලෑ” වශයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ පාලනය වේ. මෙම අවශේෂ කැලෑ වෙනත් පරිහරණ කටයුත්තක් සඳහා යොදා ගැනීමට අවශ්‍ය වන්නේ නම් අන්තර් අමාත්‍ය කමිටුවකට යොමු කර යෝජනාව අනුමත වන්නේනම් පරිසර පනත යටතේ පරිසර ඇගයීමකට ලක් කර සුදුසු කොන්දේසි අනුව ඉඩම් ලබාදීම සඳහා ඉඩම් කොමසාරිස් වෙත නිදහස් කරනු ලබන බව සඳහන් වේ. 2013 අප්‍රේල් 30 දින පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ

ප්‍රධානත්වයෙන් අන්තර් අමාත්‍යාංශ කමිටු රැස්වීමක් පවත්වා තිබුණු අතර එහිදී ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත මන්නාරම දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 1080 ක් නිදහස් කිරීමට අනුමැතිය ලබා දී තිබුණි. “පිව්වායි වන්තිකුලම “ මාර්ගයට යාබදව පිහිටි විලත්තිසිකුලම වන රක්ෂිතයේ අක්කර 650 ක් ද ඇතුළුව අක්කර 1420 ක් ප්‍රා දේශීය ලේකම්වරුන් වෙත නිකුත් කිරීම සඳහා දිසා වන නිලධාරීන්ට වන රක්ෂක ජනරාල් විසින් උපදෙස් ලබා දී තිබුණි.

2012 ඔක්තෝබර් 10 දිනැති කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යසාධන බලකායේ ලේකම්වරයා සහ අමාත්‍යාංශ නිලධාරීන් සමඟ රැස්වීමක් පවත්වා ඉඩම් නොමැති බව හඳුනා ගෙන තිබුණු මුස්ලිම් පවුල් 1371 ක් සඳහා පර්චස් 80 බැගින් අවශ්‍ය ඉඩම් ප්‍රමාණය විලත්තිසිකුලම වන රක්ෂිතයෙන් ලබා ගැනීම සඳහා වන රක්ෂක ජනරාල්වරයා වෙත ඉල්ලීම් කර එම ප්‍රදේශ නිදහස් කර ගැනීමට කටයුතු කළ යුතු බවට තීරණය කර තිබුණි. තවද, අවට ගම්මානවල ඇති ඉඩම් කුඹුරු ගොවිතැනට සුදුසු ඉඩම් බවත්, එම ඉඩම් නිවාස ඉදිකිරීමට නුසුදුසු බවටත් කරුණු දක්වා තිබුණි. 2012 මැයි 21 දිනැති අංක 1759/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පලකරන ලද නිවේදනයක් මගින් මන්නාරම දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි හෙක්ටයාර 2108 ක් වූ විශාලත්වයෙන් යුතු විලත්තිසිකුලම වනාන්තරය 2012 ජූනි 10 දින සිට රක්ෂිත වනාන්තරයක් ලෙසට ප්‍රකාශයට පත් කර තිබුණි. උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් බෙදාදීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව ප්‍රාදේශීය ලේකම් මුහුදුබඩ පත්තුව වෙත 2012 ජනවාරි 06 දින ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් දන්වා තිබුණි. එසේ තිබියදී ඉඩම් බෙදාදීම ප්‍රාදේශීය ලේකම් මුස්ලිම් විසින් සිදු

කර තිබුණි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- විලත්තිකුලම වනාන්තරය රක්ෂිත වනාන්තරයක් වශයෙන් රජය ප්‍රකාශයට පත්කර තිබියදී වන රක්ෂක ජනරාල් විසින් එකී රක්ෂිතයෙන් අක්කර 650 ක් මන්නාරම දිස්ත්‍රික් ලේකම් වෙත අවතැන්වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා නිදහස් කර තිබුණි. එසේ නිදහස් කිරීමට වන රක්ෂක ජනරාල්ට අධිකාරී බලයක් හෝ නෛතික බලයක් නොතිබුණි.
- 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23 (ප) වගන්තියේ නියමය අනුව 1993 ජූනි 24 දිනැති අංක 772/22 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති විධිවිධාන අනුව අක්කර 650 ක් වූ රක්ෂිත කැලෑ ප්‍රදේශය එළිකිරීමට පෙර පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබාගත යුතුව තිබුණි. කෙසේ වුවද, එබඳු වාර්තාවක් ලබා ගෙන නොතිබුණි.
- වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 2012 ඔක්තෝබර් 05 දින පැවැති රැස්වීමේදී විලත්තිසිකුලම රක්ෂිත වනාන්තරයේ නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කරන ලෙස වන සංරක්ෂක ජනරාල් වෙත දැන්වීමට තීරණය කර තිබුණි. එසේ තීරණය කිරීමට ඉහත සඳහන් අමාත්‍යවරයාට අධිකාරී බලයක් නොතිබුණි.
- ප්‍රාදේශීය ලේකම් - මුස්ලිම් විසින් විගණනයට තහවුරු කරන ලද පරිදි 2017 ජනවාරි 04 දින වන විට එළිපෙහෙළි කරන ලද අක්කර 650 ක් වූ රක්ෂිත වනාන්තරයේ පදිංචි කිරීමවල තත්ත්වය පහත පරිදි විය.

- පවුල් 160 ක් සඳහා නිවාස ඉදිකිරීම් සම්පූර්ණ කර තිබුණත්, පදිංචි වී නොමැති පවුල් ගණන 33 ක් වී තිබුණි. අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව 131, නිවාස සකස් කර නොතිබුණු නමුත් එළිපෙහෙළි කර තිබුණු ඉඩම් කට්ටි ගණන 706 ක් වී තිබුණි. එසේ වුවද, 2017 ජනවාරි 23 දින කරන ලද ස්ථානීය පරීක්ෂණය අනුව ඉදිකර තිබුණු 160 කින් සියයට 10 ක පමණ නිවාස ප්‍රමාණයක පමණක් පදිංචිව සිටින බව තහවුරු වී තිබුණි.
- 2013 වර්ෂයේදී බෙදා වෙන්කර තිබුණු මෙම ඉඩම් කට්ටිවල පදිංචිවීම ඉතා අසතුටුදායක මට්ටමක පැවැති අතර, ඒ අනුව සත්‍ය වශයෙන් ඉඩම් අහිමි වූ අයට මෙම බිම් කොටස් ලබා දී තිබුණේද යන්න ප්‍රශ්ණකාරී වී තිබුණි.
- ග්‍රාම නිලධාරීන් සමඟ විගණන නිලධාරීන් 2017 පෙබරවාරි 28, මාර්තු 01 සහ 02 දිනයන්හිදී නැවත ස්ථානීය පරීක්ෂණයක් සිදු කළ අතර නැවත පදිංචි කළ අයගේ පවුල් 44 ක නිවාස වසා දමා තිබුණි. එයින් නිවාස 41 ක දීර්ඝ කාලයක සිට පුද්ගලයන් පදිංචි වී නොතිබුණි.
- නැවත පදිංචි කිරීම් කළ යුත්තේ යුද්ධයෙන් ඉඩම් අහිමි වී අවතැන්වූ පවුල් වුවද, ඉඩම් ලබා දී තිබුණු පුද්ගලයන් හට යුද්ධය නිසා ඉඩම් අහිමි වීමක් සිදු වී නොතිබුණි.
- ඉඩම් කට්ටි ලබාදීමේදී එක් අයෙකුට පර්චස් 80 ක භූමි ප්‍රමාණයක් වෙන්කර දී තිබුණු අතර, එයට පදනමක් නොතිබුණි. මුසලි ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශය ආසන්නයේ ඇති නානාටන් ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 56 ක් පදිංචි කර තිබුණු අතර, එක් පවුලකට පර්චස් 20 ක් බැගින් ලබා දී තිබුණි.
- අවතැන් වූවන් පදිංචි කිරීම සඳහා 2013 වර්ෂයේදී මෙම වන රක්ෂිතයෙන් වෙන්කර දී තිබුණු කොටසේ 2017 වර්ෂය වන විටද ඉඩම් කට්ටි 706 ක නිවාස ඉදිකිරීම් සිදු කර නොතිබුණි. එනම් එය මුළු ඉඩම් කට්ටි ප්‍රමාණයෙන් සියයට 68 ක ප්‍රමාණයක් විය. ඒ අනුව සැබෑ ජනතා අවශ්‍යතාවයක් සඳහා මෙම ඉඩම් වෙන්කර දීම සිදු කර නොතිබුණි.
- “උතුරු නැගෙනහිර පළාත්වල පශ්චාත් යුධ ගැටුම් සමයේ රජයේ ඉඩම්වල අදාළ ගැටළු විසඳීමේ කඩිනම් වැඩසටහන නැමැති” 2013 ජනවාරි මාසයේ අංක 2013/01 දරන ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ චක්‍රලේඛයේ 2.2.1.1 ඡේදයේ සඳහන් පරිදි “පීඩාවට පත් පුද්ගලයන්ගේ ඉඩම්වලට අදාළව පවත්නා ගැටළු විසඳා අවසන් වන තෙක් ඉඩම් නොමැති අයට ඉඩම් බෙදාදීම සිදු නොකළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.” එසේ වුවද, රක්ෂිත වනාන්තරයෙන් ඉඩම් ලබාදීමේදී එයට පටහැනිව කටයුතු කර තිබුණි.
- රජය සතු ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම පාලනය කිරීම සඳහා 2008 මාර්තු 12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඉඩම් කවිචේරියකදී පුද්ගලයෙකුට හෝ පවුල් ඒකකයට ලබා දෙන ඉඩම් ප්‍රමාණය සීමා කිරීමට කටයුතු කළ යුතුය. එසේ තිබියදී එවැනි ඒකකයක් සඳහා පර්චස් 80 ක භූමියක් ලබා දී තිබුණි.
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සැබෑ ඉඩම් නොමැති තැනැත්තන් හඳුනා ගැනීම සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය 2008 අගෝස්තු 20 දිනැති අංක 2008/4 දරන ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ චක්‍රලේඛයේ නිශ්චිතව සඳහන් කර තිබුණත්, මෙම ප්‍රශ්ණගත ඉඩම් බෙදාදීම

සම්බන්ධයෙන් එම විධිවිධාන අනුව කටයුතු කර නොතිබුණි.

- ඉඩම් කට්ටි 1030 ක් ලබාදී ඇති පුද්ගලයන් බහුතරයක් පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචි අය බවට ඡන්ද හිමි නාම ලේඛනය අනුව සනාථ වූ අතර, ඔවුන්ට එම ප්‍රදේශයේ ඉඩම් නොමැති බව ප්‍රකාශ කර තිබුණද, එහි සත්‍යතාවය පරීක්ෂාවට ලක් කර නොතිබුණි.
- වන රක්ෂිතයේ පදිංචි කිරීම සඳහා නිවාස හා පාරවල් ඉදිකිරීම “ඔමේගා කන්ස්ට්‍රක්ෂන් ලිමිටඩ්” (Omega Constraction Company (pvt.) Ltd.) විසින් ඉටු කරමින් සිටි අතර ඒ සඳහා රජයේ මූල්‍ය දායකත්වයක් නොමැති බව තහවුරු විය.
- වන රක්ෂිතයේ පවුල් පදිංචිය සඳහා වන රක්ෂිතය හෙළිපෙහෙළි කිරීමේදී ඉවත් කරන දැව සංස්ථාව වෙත භාර දිය යුතුව තිබුණි. කෙසේ වුවද, දැව සංස්ථාවට ලබා දී තිබුණු මුළු දැව ප්‍රමාණය පලු, බුරුත සන මීටර් 12.5 ක් පමණක් වූ අතර, වන රක්ෂිතයේ හෙළි කොළ ප්‍රදේශ පරීක්ෂා කිරීමේදී එය විය නොහැකි තත්වයක් බව නිරීක්ෂණය විය.

නිගමන

- 2012 මැයි 21 දිනැති අංක 1759/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ “විලක්ෂිතවලට රක්ෂිත වනාන්තරය” ලෙස ප්‍රකාශයට පත් කර ඇති වනාන්තරයෙන් අක්කර 650 ක කොටසක පුද්ගලයින් පදිංචි කිරීම සඳහා වන රක්ෂිත විසින් නිදහස් කර තිබුණද, එය පවතින නීතියට පටහැනි බවට නිගමනය කරනු ලැබේ.

- රක්ෂිත වනාන්තරයේ කොටසක් හෙළිපෙහෙළි කිරීමෙන් සිදු විය හැකි පරිසර හානිය සම්බන්ධයෙන් පවතින නීතියට අනුව පාරිසරික බලපෑම පිලිබඳ ඇගයීමක් (Environmental Impact Assessment) කළ යුතු වුවද, එසේ සිදු කර නොතිබුණු හෙයින් වන රක්ෂිතයට සිදු වූ හා ඉදිරියේදී සිදුවන පරිසර හානිය සම්බන්ධයෙන් පියවර ගැනීමට කටයුතු කර නොතිබුණු බව නිගමනය කරනු ලැබේ.
- රක්ෂිත වනාන්තරය තුළ ඉදිකළ නිවාසවල පදිංචිවීමේ තත්වය සහ පවුල් සඳහා වෙන්කළ බිම් කට්ටිවල දීර්ඝ කාලීනව නිවාස ඉදි නොකිරීමේ සැලකිල්ලට ගැනීමේදී ඉඩම් නොමැති අවතැන් වූ පවුල් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී නොතිබුණු බව නිගමනය කරනු ලැබේ.
- උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන්වූ තම ඉඩම් අහිමි වූ පවුල්වලට තමන් පෙර පදිංචි මුල් ඉඩම් ලබාදීම ජනාධිපති කාර්යසාධන බලකායේ ප්‍රධාන අරමුණ වුවද, එයට පටහැනිව ඉඩම් අහිමි නොවූ එහෙත් ඔවුන්ගේ දෙවන හා තුන්වන පරම්පරාවල පවුල්වලට ප්‍රමාණවත් ඉඩම් නොමැති බවට කරුණු දක්වා මෙම වන රක්ෂිතයෙන් ඉඩම් ලබාදීම එකී අරමුණට පටහැනි බවට නිගමනය කරනු ලැබේ.
- මෙම වාර්තාව විගණකාධිපති සතු බලතල, සම්පත් සහ කාලය යන විෂය සීමා තුළ සිදු කරන ලද හෙයින් එහි විෂය පථය ඉක්මවා ගොස් විගණකාධිපතිට නිගමනය කළ නොහැකි මට්ටමේ නීති විරෝධී හෝ සාපරාධී කටයුතු සිදු වී යැයි හැඟී යන්නේ නම් ඒ සඳහා විශේෂිත වූ ආයතනයන්ගේ සහාය ලබා ගැනීම සුදුසු බව නිගමනය කරනු ලැබේ.

2016 වර්ෂය තුළදී ජාතික ලොතරැයි මණ්ඩලයට පරිගණකාශ්‍රිත දිනුම් ඇදීම සඳහා වූ ලොතරැයිපත් මුද්‍රණය හා භාරදීම පිළිබඳ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සිදුකරන ලද විශේෂ විගණන වාර්තාව

2016 දෙසැම්බර් 05 දින පැවැති පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් ජාතික ලොතරැයි මණ්ඩලයේ පරිගණකාශ්‍රිත දිනුම් ඇදීම සඳහා වූ ලොතරැයිපත් මුද්‍රණය සඳහා ප්‍රසම්පාදනය සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස මා වෙත කරන ලද ඉල්ලීමට අනුව සිදු කළ විගණන පරීක්ෂාවන් අනුව මෙම වාර්තාව 2017 අප්‍රේල් 17 දින නිකුත් කරන ලදී. එම වාර්තාවේ ඇතුළත් ප්‍රධාන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 2017 ජනවාරි මාසය අවසන් වන විට පරිගණකාශ්‍රිත දිනුම් අදිනු ලබන ලොතරැයි සංඛ්‍යාව 09 ක් වූ අතර ක්ෂණික ලොතරැයි සංඛ්‍යාව 02 ක් වී තිබුණි. මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන ලොතරැයිවලින් මහජන සම්පත හා වාසනා සම්පත යන ලොතරැයිවලින් ලබන ආදායමෙන් සියයට 16.5 ක් ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතුය. අනෙකුත් ලොතරැයිවන මෙහා පවර්, සම්පත් රේඛා, හා සුපිරි දෙපැයුම්පති යන ලොතරැයිවලින් උපයන ආදායමෙන් සියයට 10 ක් පමණක් ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතුය. අනෙකුත් ආයතන වෙනුවෙන් පවත්වනු ලබන ලොතරැයිවලින් ලබන ආදායමෙන් සියයට 10 ක් අදාළ අරමුදල්වලට හෝ අමාත්‍යාංශ වෙත ලබා දිය යුතුය. 2016 වර්ෂයේදී ලොතරැයි 12 කින් ලොතරැයි පත් 1,007,169,000 ක් මුද්‍රණය කර තිබුණි. ඉන් ලොතරැයිපත් 915,657,869 අලෙවි කර තිබුණු අතර, ඒ අනුව ලොතරැයිපත් 91,511,131 ක් ඉතිරි වී තිබුණි. ජාතික ලොතරැයි මණ්ඩලය විසින්

ලොතරැයිපත් මුද්‍රණය සඳහා පසුගිය වර්ෂ 06 ක කාලය තුළ රු.මිලියන 2,808.83 ක් වැය කර තිබුණි..

ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විගණනයේදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.

- වර්ෂ 02 ක් සඳහා ලොතරැයිපත් මුද්‍රණය කිරීම වෙනුවෙන් දළ වශයෙන් රු.මිලියන 338 ක් වැය වේ යැයි ඇස්තමේන්තු කර තිබුණු අතර එම ඇස්තමේන්තු පිරිවැය අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ ප්‍රසම්පාදන කමිටුවක් විසින් ප්‍රසම්පාදන කටයුතු සිදු කළ යුතුව තිබුණි. එහෙත් 2016 වර්ෂය සඳහා මුද්‍රණකරුවන් තෝරා ගැනීමේදී අදාළ කොන්ත්‍රාත්තුව එක් එක් ලොතරැයි සඳහා වෙන් වෙන් වශයෙන් බණ්ඩනය කර තිබුණු අතර කොන්ත්‍රාත් කාලයද වර්ෂ 01 දක්වා අඩු කර තිබුණි. මෙම ප්‍රසම්පාදනය ආරම්භයේ සිටම දෙපාර්තමේන්තු මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවක් මගින් ඉටු කර තිබුණි.
- ඉකුත් වර්ෂවලදී ලොතරැයිපත් මුද්‍රණය කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව වර්ෂ 03 ක කාලයක් සඳහා ප්‍රදානය කර තිබුණද, 2016 වර්ෂයේදී රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේදී එකඟත්වය ඇතිව එම කොන්ත්‍රාත් කාලය වර්ෂ 02 ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබුණි. එහෙත් 2016 වර්ෂය සඳහා ලොතරැයිපත් මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව වර්ෂ 01 ක කාලසීමාවක් දක්වා අඩුකර තිබුණත්, ඒ සඳහා නිශ්චිත අනුමැතියක් ලබා ගෙන නොතිබුණි.

- රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 7.8.6 හා 7.8.7 යන මාර්ගෝපදේශ අනුව සාරානුකූල ලෙස ප්‍රතිචාර දක්වන සියලුම ලංසු හා එම වැඩවල විෂය පථයට, ගුණාත්මකභාවයට හෝ කාර්යසාධනයට ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාර දක්වන බවට සලකනු ලබන සියලුම ලංසු ඇගයීමට භාජනය කළ යුතු වේ. එහෙත් ලංසු ඉදිරිපත් කළ මුද්‍රණ ආයතන අතරින් පිරිවිතරයේ සඳහන් සියලුම අවශ්‍යතා සපුරා ඇති බවට වාර්තා වී තිබුණු MBA Systems මුද්‍රණ සමාගම සහ Aqua Flex මුද්‍රණ සමාගම් ඉදිරිපත් කර තිබූ මිල ගණන් තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ඇගයීමේ ක්‍රියාවලියෙන් ඉවත් කර තිබුණි. ඒ සඳහා හේතුව වශයෙන් දක්වා තිබුණේ ඔවුන් විසින් ඉදිරිපත් කර තිබුණු මිල ගණන් ඉහළ වටිනාකමක් ගෙන ඇති බවයි. ඒ අනුව අදාළ ආයතන මුල් අවස්ථාවේදීම ඉවත් කිරීම රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූල වී නොතිබුණි.
- මුද්‍රණ ආයතන සංවිනයක් ඇති කිරීම මෙන්ම එක් ආයතනයකට පිරිනමනු ලබන ලොතරැයි සංඛ්‍යාව 03 කට සීමා කිරීම යන මූලික ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කිරීම මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මූලික අරමුණක්ව පැවතියද, තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ඒ පිළිබඳව අවධානය යොමු කර නොතිබුණු බව නිරීක්ෂණය විය. එසේම තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් සුදුසුකම් සපුරා ඇති බවට තහවුරු කළ ආයතන 02 අතරින් එක් ආයතනයකට සියළුම මුද්‍රණ කටයුතු පැවරීමට නිර්දේශ කර තිබුණි.
- තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් Print Solution මුද්‍රණ ආයතනය වෙනත් ආයතනයක හවුල්කාර සමාගමක් වීම යන කරුණ මත ප්‍රතික්ෂේප කර තිබුණද

- ප්‍රසම්පාදන කටයුතු සඳහා පිළියෙල කළ ලංසු ලියවිලි වල එවැනි හවුල්කාර සමාගමක් වීම නුසුදුසුකමක් ලෙස සඳහන් කර නොතිබුණි.
- නියමිත පිරිවිතරවලට අනුකූල නොවූ සහ තාක්ෂණික ඇගයීම් කමිටුව විසින්ද නිර්දේශ නොකළ Tharanjee Prints නැමැති මුද්‍රණ ආයතනයට ලොතරැයි දෙකක මුද්‍රණ කටයුතු පවරා තිබුණි. තවද, එම මුද්‍රණ ආයතනයට Inline Printing යන්ත්‍රයක් නොමැති බවට ලංසු ලියවිලිවලද සඳහන් කර තිබූ අතර එවැනි යන්ත්‍රයක් ස්ථානීය පරීක්ෂාවේදී ඇගයීම් කමිටුවටද ඉදිරිපත් කර නොතිබුණි. එසේම 2016 ඔක්තෝබර් 10 දින මණ්ඩලය විසින් තාක්ෂණික පිරිවිතරයන් මගින් ඉල්ලුම් කර තිබුණු Inline Printing යන්ත්‍රය වෙනුවට මෙම ආයතනය විසින් Laser මුද්‍රණ යන්ත්‍රයක් මිලදී ගෙන තිබුණි. ඒ අනුව එම ආයතනය විසින් ඉදිරිපත් කරන ලද ලංසුව සාරානුකූලව ප්‍රතිචාර දැක්වූ ලංසුවක් ලෙස පිළිගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූල නොවීමක් ලෙස කරනු ලැබේ.
- රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 7.12.4 මාර්ගෝපදේශ අනුව ලංසුකරු සමඟ සම්මුති සාකච්ඡා කිරීමේදී එකඟ වූ කරුණු පිළිබඳ වාර්තාවක්, ප්‍රසම්පාදන කමිටුව විසින් තබාගත යුතු අතර, එකඟ වූ සහ සාකච්ඡා කළ නියමයන් සහ කොන්දේසිවලට අදාළව ලංසුකරු සමඟ අවබෝධතා ගිවිසුමක් ද ලියා අත්සන් කරගත යුතු විය. මෙම ප්‍රසම්පාදනය ඊට අනුකූලව සිදු වී නොතිබුණි.
- තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් අවම පිරිවැය පදනම් කරගෙන ඇගයීමට ලක් කළ ආයතන 04 ක් අතරින් එක් ආයතනයකට පමණක් ලොතරැයි මුද්‍රණ කටයුතු පැවරීමට නිර්දේශ කර තිබුණද, එම නිර්දේශය නොසලකා ඇගයීම්

කමිටුව විසින් ඇගයීම් සිදුකළ ආයතන 04 ක් අතරින් ආයතන 03 ක් පමණක් මුද්‍රණකරුවන් ලෙස සාධාරණ පදනමකින් තොරව තෝරා ගැනීමට ප්‍රසම්පාදන කමිටුව විසින් තීරණය කර තිබුණි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් පහත කරුණු නිරීක්ෂණය විය.

- Tharanjee Prints මුද්‍රණ ආයතනයට ලොතරැයිපත් 02 ක මුද්‍රණ කටයුතු පවරා තිබුණත් ඒ වෙනුවෙන් අවම මිල DPJH මුද්‍රණ ආයතනය විසින් ඉදිරිපත් කර තිබුණි. එහෙත් එම ආයතනයේ මිල ගණන් ප්‍රසම්පාදන කමිටුව විසින් නොසලකා හැර තිබුණි.
- ගොවිසෙන ලොතරැයිස සඳහා අවම මිල Tharanjee Prints මුද්‍රණ ආයතනය විසින් ඉදිරිපත් කර තිබුණ ද, එහි මුද්‍රණ කටයුතු DPJH මුද්‍රණ ආයතනය වෙත පවරා තිබුණි.
- සුපිරි වාසනා ලොතරැයිස මුද්‍රණය කිරීමට Toppan Forms ආයතනය තෝරාගෙන තිබුණද, ඒ සඳහා අවම මිල ඉදිරිපත් කළ මුල් ආයතන දෙකම නොසලකා තුන්වන අවම මිල ඉදිරිපත් කළ ආයතනය සමඟ සාකච්ඡා කර ඉදිරිපත්ව තිබුණු දෙවන අවම මිලට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබුණි.
- ලංසු කැඳවීමේදී ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලබාදී තිබුණු තාක්ෂණික පිරිවිතර අනුව සම්මත දිග 29.8 cm ක් වන A4 කඩදාසියක ලොතරැයිපත් 10 ක් මුද්‍රණය කළ යුතු වේ. එසේම ලොතරැයිපතක විශාලත්වය (Size) 10.5 cm x 5.6 cm ප්‍රමාණයක් විය. එහෙත් DPJH මුද්‍රණ ආයතනය විසින් ගොවිසෙන ලොතරැයිපත් 10 ක් මුද්‍රණය කිරීමට භාවිතා කරන කඩදාසියක දිග 27.6 cm ක් වූ අතර මුද්‍රණය කර සපයනු ලබන ලොතරැයිපතක විශාලත්වය 10.5 cm x

- 5.5 cm ක් විය. ඒ අනුව එක් A4 කඩදාසියකින් ඇතිවන 2.2 cm වාසිය නිසා අදාළ ආයතනයට මුද්‍රණ කඩදාසි සඳහා දරන පිරිවැය අවම කර ගැනීම මඟින් පිරිවැය ඉතිරියක් ලබා ගැනීමට හැකිව තිබුණි. එහෙත් මෙම හේතුව මත ලොතරැයිපතක තිබිය යුතු විවලා දත්තයන්, අනුක්‍රමික අංකයන් සහ Bar Code යනාදිය විකෘති ලෙස මුද්‍රණය වී ඇති අවස්ථා නිරීක්ෂණය විය.
- 2016 නොවැම්බර් මාසයේ සිට 2016 දෙසැම්බර් 31 දින දක්වා වූ මාස දෙකක කාලය තුළ DPJH මුද්‍රණ ආයතනය විසින් දිනුම් වාර 34 ක් සඳහා මුද්‍රණය කර තිබුණු ලොතරැයිපත් සංඛ්‍යාව 39,970,000 ක් වූ අතර ඒ සඳහා භාවිතා කර තිබුණු A4 කඩදාසි ප්‍රමාණය 3,997,000 ක් විය. ඒ අනුව ඉතිරි විය හැකි A4 කඩදාසි ප්‍රමාණය 295,081 ක් වීම හේතුවෙන් රු.354,097 ක පිරිවැය වාසියක් එම ආයතනයට අත්කර ගත හැකිව තිබුණු බව නිරීක්ෂණය විය.
- ප්‍රසම්පාදන කමිටුව විසින් තෝරාගත් සැපයුම්කරුවන්ට මාස 03 ක පරිවාස කාලයකට යටත්ව අදාළ මුද්‍රණ කොන්ත්‍රාත්තුව 2016 ඔක්තෝබර් 31 දින සිට පිරිනමා තිබුණද, එම සමාගම් සමඟ ලිඛිත ගිවිසුමකට 2016 නොවැම්බර් 25 දින එළැඹ තිබුණි. මෙම ලංසු ප්‍රදානය කිරීමේදී මුද්‍රණ කර්මාන්තයේ පළපුරුද්ද පිළිබඳව අවධානය යොමු කර නොතිබුණු අතර නිසි ක්‍රමවේදයක් ද අනුගමනය කර නොතිබුණි. එසේ තිබියදී ගිවිසුම් රහිත කාලපරිච්ඡේදයක් පැවතීම මෙන්ම එම කාලය තුළ සිදු විය හැකි හානි පිළිබඳව වගකිව යුතු පාර්ශවයන් සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාවද විගණනයේදී ප්‍රශ්නගත විය.
- මෙම තත්ත්වය 2016 ජූලි 23 දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී ද අවධානය යොමු කරන ලද අතර ලංසු

කොන්දේසිවල හෝ ගිවිසුම්ගත කොන්දේසිවල ඇතුළත් නොවූ මාස 03 ක පරිවාස කාලයකට තෝරාගත් කොන්ත්‍රාත්කරුවන් වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට පාදක වූ හේතු විගණනයට පැහැදිලි කර නොතිබුණි.

නිගමන

- ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මූලික අරමුණුවල ඇතුළත්,

උසස් ගුණාත්මකභාවයකින් යුතුව අවම පිරිවැයක් යටතේ උපරිම ආර්ථික වාසි සලසා ගත හැකි පරිදි ප්‍රමාදයකින් තොරව සැපයීම හා සේවා ලබාගත හැකි පරිදි ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම.

නියමිත ප්‍රමිතීන්ට, පිරිවිතරවලට, නීතිරීතිවලට සහ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීම.

සුදුසුකම්ලත් උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ප්‍රසම්පාදනයට සහභාගී වීම සඳහා සාධාරණ, සමාන හා උපරිම අවස්ථා ලබා දීම.

ඇගයීමේ සහ තේරීමේ කාර්යය පටිපාටියේ විනිවිදභාවය සහ නිත්‍යභාවය සහතික වීම.

යන අවශ්‍යතාවයන් ඉටුවන පරිදි 2016 වර්ෂය තුළ සිදු කළ ගොවිසෙන, වාසනා සම්පත, සුපිරි වාසනා සම්පත, ජාතික සම්පත හා සුපිරි දෙලක්ෂපති ලොතරැස්පත් මුද්‍රණය හා භාරදීම යන ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙහෙයවා නොමැති බව නිගමනය කරනු ලැබේ.

- ලොතරැස්පත් මුද්‍රණය කිරීම හා එහි තත්ත්ව පරීක්ෂාවන් පිළිබඳ මුද්‍රණකරුවන්ට වගකීම භාරදීමෙන් පමණක් ඉටු කිරීමට යොමුවීමෙන් ලොතරැස්පත්වල තිබිය යුතු ගුණාත්මකභාවය හා මුද්‍රණයේ දෝෂ සහිත ලොතරැස්පත් විනාශ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ප්‍රමාණවත් සැලකිල්ලක් යොමු කිරීමට මණ්ඩලය කටයුතු කර නොමැති බව නිගමනය කරනු ලැබේ.
- මණ්ඩලයේ ප්‍රතිරූපයට හානිවන සිදුවීම් වෙනුවෙන් විධිමත් පරීක්ෂණ කඩිනමින් පවත්වා අදාළ නිගමනවලට පැමිණ නොමැති බව නිගමනය කරනු ලැබේ.
- මුද්‍රණකරුවන් විසින් උප කොන්ත්‍රාත් ලබාදීම හා සිදු කරනු ලබන ගිවිසුම් කඩ කිරීම් සම්බන්ධයෙන් අප්‍රමාදව නීතිමය කටයුතු සිදුකර නොමැති බව නිගමනය කරනු ලැබේ.
- මෙම වාර්තාව විගණකාධිපති සතු බලතල, සම්පත් සහ කාලය යන විෂය සීමා තුළ සිදු කරන ලද හෙයින් එහි විෂය පථයන් ඔබ්බට ගොස් විගණකාධිපතිට නිගමනය කළ නොහැකි මට්ටමේ නීති විරෝධී හෝ සාපරාධී කටයුතු සිදු වී ඇත්දැයි යන්න මාගේ පරීක්ෂාවට ලක් නොකෙරුණි. එබැවින් එවැනි පරීක්ෂාවක් කළ යුතු යැයි හැඟී යන්නේ නම් ඒ සඳහා විශේෂිත වූ ආයතනයන්හි සහාය ලබා ගැනීම සුදුසු බව නිගමනය කරනු ලැබේ.

ක්ෂේත්‍ර අනුව සාරාංශගත කරන ලද විගණන නිරීක්ෂණ

ඒකාබද්ධ අරමුදල

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 149 ව්‍යවස්ථාව ප්‍රකාරව රජය විසින් එකතු කරනු ලබන ආදායම් ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 හා 152 ව්‍යවස්ථාවන් ප්‍රකාරව ඒකාබද්ධ අරමුදලින් ගෙවීම් කළ යුතු ආකාරය සඳහන් කර ඇත.

සමාලෝචිත වර්ෂය සඳහා රාජ්‍ය වියදමට අවශ්‍ය ප්‍රතිපාදන 2017 අංක 32 දරන විසර්ජන (සංශෝධන) පනතින් සංශෝධිත 2016 අංක 24 දරන විසර්ජන පනතින් සලසා තිබුණි. ඒ අනුව, සමාලෝචිත වර්ෂයේදී ලබා දී තිබුණු අතිරේක ප්‍රතිපාදනද ඇතුළුව එකතුව රු.මිලියන 3,860,318 ක ප්‍රතිපාදන සලසා තිබුණි. විස්තර වගුව 03 හි වේ.

මූලය	මූලධන ප්‍රතිපාදනය රු.මිලියන	පුනරාවර්තන ප්‍රතිපාදනය රු.මිලියන	මුළු ප්‍රතිපාදනය රු.මිලියන
රජයේ සැපයුම් හා සේවා සඳහා	879,681	1,233,229	2,112,910
විශේෂ නීති සේවා සඳහා	801,402	713,798	1,515,200
සැපයුම් හා සේවා සඳහා අතිරේක ප්‍රතිපාදන	53,000	-	53,000
විශේෂ නීති සේවා සඳහා අතිරේක ප්‍රතිපාදන	97,919	81,289	179,208
එකතුව	1,832,002	2,028,316	3,860,318

වගුව 03 - 2017 වර්ෂය සඳහා සලසා තිබුණු ප්‍රතිපාදන මූලාශ්‍රය : රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව

2016 අංක 24 දරන විසර්ජන පනතේ 6(1) උප වගන්තියේ සඳහන් විධිවිධාන ප්‍රකාරව 2017 වාර්ෂික අයවැය ඇස්තමේන්තුවේ 2.2.3 ඡේදයේ සඳහන් කාර්යයන් 08 ක් වෙනුවෙන් ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ සංවර්ධන වැඩසටහන යටතේ වන පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය යටතේ සලසා ඇති ප්‍රතිපාදන එම දෙපාර්තමේන්තුව විසින් අවශ්‍යතා ඇගයීමක් සිදු කිරීමෙන් අනතුරුව, අදාළ වියදම් ඒකකයන්ට ප්‍රතිපාදන සලසා

දෙනු ලැබේ. ඒ අනුව සමාලෝචිත වර්ෂයේදී එම ව්‍යාපෘතිය යටතේ සලසා තිබුණු පුනරාවර්තන හා මූලධන ශුද්ධ ප්‍රතිපාදනය හා උපයෝජනය පිළිබඳ විස්තර වගුව 04 හි දැක්වේ.

වියදම් ස්වභාවය	ශුද්ධ ප්‍රතිපාදනය		ඉතිරිය	ඉතිරිවීම් ශුද්ධ ප්‍රතිපාදනයේ ප්‍රතිශතයක් ලෙස
	වෙනත් ශීර්ෂවලට ප්‍රතිපාදන ලබා දීම	වෙනත් ශීර්ෂවලට ප්‍රතිපාදන ලබා දීම		
	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	
පුනරාවර්තන	193,592.53	192,978.76	613.77	0.32
මූලධන	294,485.00	292,267.49	2,217.51	0.75
එකතුව	488,077.53	485,246.25	2,831.28	0.58

වගුව 04 - පරිපූරක ඇස්තමේන්තු වෙන්කිරීම් මගින් ප්‍රතිපාදන ලබාදීම
 මූලාශ්‍රය - ජාතික අයවැය දෙපාර්තමේන්තුව

සමාලෝචිත වර්ෂය සඳහා සංශෝධිත වාර්ෂික අයවැය ඇස්තමේන්තුව අනුව රු.බිලියන 3,860 ක ප්‍රතිපාදන සලසා තිබුණු අතර, ඉකුත් වර්ෂයේදී එය රු.බිලියන 3,899 ක් වී තිබුණි. ඒ අනුව ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී ප්‍රතිපාදන රු.බිලියන 39 කින් අඩු කර තිබුණි. සමාලෝචිත වර්ෂය සඳහා සලසා තිබුණු මුළු ජර්නලයෙන් රු.බිලියන 3,471 ක් පමණක් උපයෝජනය කර තිබුණු අතර, ඒ අනුව රු. බිලියන 389 ක් හෙවත් සලසා තිබුණු මුළු ප්‍රතිපාදනයෙන් සියයට 10.07 ක් ඉතිරි කර තිබුණි.

පුනරාවර්තන වියදම් සඳහා සලසා තිබුණු මුළු ශුද්ධ ප්‍රතිපාදනය රු.මිලියන 2,028,316 ක් වී තිබුණු අතර ඉන් රු.මිලියන 1,945,575 ක් උපයෝජනය කිරීම නිසා රු.මිලියන 82,741 ක් හෙවත් සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් සියයට 4.08 ක ප්‍රතිපාදන ඉතිරි කර තිබුණි. සමාලෝචිත වර්ෂයේ මූලධන වියදම් සඳහා රු.මිලියන 1,832,002 ක ප්‍රතිපාදන සලසා තිබුණු අතර ඉන් රු.මිලියන 1,525,014 ක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් සියයට 16.76 ක් හෙවත් රු.මිලියන 306,988 ක ප්‍රතිපාදන ඉතිරි කර තිබුණි. වැය විෂයයන් අනුව එම ප්‍රතිපාදන ඉතිරිය පහත පරිදි සිදු කර තිබුණි.

- ශීර්ෂ 55 කට අදාළ පුනරාවර්තන වියදම් වැය විෂයයන් 140 ක් සඳහා රු.මිලියන 1,567 ක ජර්නලය හා ශීර්ෂ 91 කට

අදාළ මූලධන වියදම් වැය විෂයයන් 337 ක් සඳහා රු.මිලියන 54,528 ක් වශයෙන් එකතුව රු.මිලියන 56,095 ක ප්‍රතිපාදන කිසිදු උපයෝජනයක් නොකර මුළුමණින්ම ඉතිරි කර තිබුණි.

- පුනරාවර්තන වියදම් වැය විෂයයන් යටතේ සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් රු.මිලියන 18,223 ක්ද, මූලධන වියදම් වැය විෂයයන් යටතේ සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් රු.මිලියන 136,816 ක්ද වශයෙන් එකතුව රු.මිලියන 155,039 ක ප්‍රතිපාදන ඉතිරි කර තිබුණු අතර, එය වැය විෂයයන් සඳහා සලසා තිබුණු ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 50 ක සිට සියයට 99 ක් දක්වා පරාසයක ප්‍රමාණයක් වී තිබුණි.
- පුනරාවර්තන වියදම් වැය විෂයයන් යටතේ සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් රු.මිලියන 5,069 ක්ද, මූලධන වියදම් වැය විෂයයන් යටතේ සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් රු.මිලියන 51,065 ක්ද වශයෙන් එකතුව රු.මිලියන 56,134 ක ප්‍රතිපාදන ඉතිරි කර තිබුණු අතර, එය වැය විෂයයන් සඳහා සලසා තිබුණු ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 25 ක සිට සියයට 49 ක් දක්වා පරාසයක ප්‍රමාණයක් වී තිබුණි.
- සමාලෝචිත වර්ෂයේදී සලසා තිබුණු ප්‍රතිපාදන උපයෝජනය කිරීම සඳහා රු.මිලියන 2,198,023 ක අග්‍රිම භාණ්ඩාගාරයෙන් ඉල්ලුම් කර තිබුණද,


භාණ්ඩාගාරයට ඒ ඒ වියදම් ඒකකවලට අග්‍රිම නිකුත් කිරීම රු.මිලියන 1,785,494 කට සීමා කිරීමට සිදු වී තිබුණි. නමුත් භාණ්ඩාගාරය විසින් අග්‍රිම සීමාව තුළ වියදම්

ඒකක වෙත නිදහස් කළ හැකිව තිබුණු රු.මිලියන 253,335 ක් නිදහස් කර නොතිබුණි. විස්තර වගුව 05 හි දැක්වේ.

	පුනරාවර්තන වියදම් සඳහා රු. මිලියන	මූලධන වියදම් සඳහා රු. මිලියන	මුළු වියදම රු. මිලියන
සමාලෝචිත වර්ෂය තුළ ඉල්ලුම් කළ අග්‍රිම වටිනාකම	1,334,466	863,557	2,198,023
වාර්ෂික අග්‍රිම සීමාව	1,201,380	584,114	1,785,494
වර්ෂය තුළ නිදහස් කළ අග්‍රිම වටිනාකම	1,131,340	400,819	1,532,159
වාර්ෂික අග්‍රිම සීමාවට වඩා අඩුවෙන් අග්‍රිම නිදහස් කිරීම	70,040	183,295	253,335

වගුව 05 - වියදම් ඒකක විසින් භාණ්ඩාගාරයෙන් අග්‍රිම ඉල්ලුම් කිරීම හා භාණ්ඩාගාරය අග්‍රිම නිදහස් කිරීම
මූලාශ්‍රය : භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව

සමාලෝචිත වර්ෂයේ ණය ගෙවීම් හැර මුළු වියදම ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 19.59 ක් වී තිබුණි. එය 2010 වර්ෂයේදී පැවැති සියයට 23.17 ක එම අනුපාතය සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂය අවසාන වන විට 3.58 කින් අඩු කර ගැනීමට හැකි වී තිබුණි. ඉකුත් වර්ෂයේ සියයට 19.98 සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේදී සුළු අඩුවීමක් සිදු වී තිබුණි. ණය ගෙවීම් හැර මුළු වියදම හා දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ක්‍රමිකව අඩු වී ඇති ආකාරය රූප සටහන 01 හි දැක්වේ.



රූප සටහන 01 - ණය ගෙවීම් හැර මුළු වියදම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස
මූලාශ්‍රය - ජනරජයේ මූල්‍ය ප්‍රකාශන


සමාලෝචිත වර්ෂයේදී දේශීය හා විදේශීය ණය වෙනුවෙන් පොලී හා භාණ්ඩාගාර බැඳුම්කර මත සාපේක්ෂව රු.බිලියන 125 කින් හෙවත් සියයට 20.45 කින් වැඩි වීමකි. මීට අමතරව පුද්ගල පඩිනඩි වෙනුවෙන් රු.බිලියන 464 ක්ද, ප්‍රදානයන් හා සහනාධාර වෙනුවෙන් රු.බිලියන 581 ක්ද, අනෙකුත් භාණ්ඩ හා සේවා වියදම් සඳහා රු.බිලියන 164 ක්ද වැයකර තිබුණි. මුළු පුනරාවර්තන වියදම කෙරෙහි ඉහත වියදම් ඉහළ දායකත්වයක්

වට්ටම් ගෙවීම් වෙනුවෙන් රු.බිලියන 736 ක් හෙවත් මුළු පුනරාවර්තන වියදමෙන් සියයට 37.84 ක් වැයකර තිබුණි. එය ඉකුත් වර්ෂයට ගෙන තිබුණු අතර, සමස්ථ පුනරාවර්තන වියදම පියවා ගැනීම සඳහා වර්ෂය තුළ රැස් කළ ආදායම ප්‍රමාණවත් වී නොතිබුණි. එසේම, මූලධන වියදම් සඳහා ද සමාලෝචිත වර්ෂයේදී රු.බිලියන 658 ක් වැයකර තිබුණු අතර, පුනරාවර්තන වියදමේ කොටසක්, රාජ්‍ය ආයෝජන (මූලධන වියදම්) සහ ණය වාරික ගෙවීමට දේශීය ණය, විදේශ ණය හා

ආධාර ලබා ගැනීමට සිදුවී තිබුණි. ඒ අනුව වාර්ෂික ණය වාරික හා පොලී ලෙස විශාල මුදලක් ගෙවීමට සිදුවී තිබුණු අතර එය වාර්ෂිකව වර්ධනය වන පිරිවැයක් වී තිබුණි.

සමාලෝචිත වර්ෂයේ පුනරාවර්තන, මූලධන වියදම් සහ ණය ආපසු ගෙවීම්වල එකතුව

රු.බිලියන 3,471 ක් වී තිබුණු අතර එම සමස්ථ වියදමින් සියයට 24.97 ක් ණය ගෙවීම සඳහාද, සියයට 21.20 ක් ණය පොලී හා වට්ටම් ගෙවීම සඳහාද වැයකර තිබුණි. හඳුනාගත් අංශ 16 ක් අතර සමස්ථ වියදම බෙදී ගිය ආකාරය රූපසටහන 02 හි දැක්වේ.




රූපසටහන 02 - සමස්ථ වියදම හඳුනාගත් අංශ 16 ක් අතර බෙදී ගිය ආකාරය මූලාශ්‍රය - ජනරජයේ මූල්‍ය ප්‍රකාශන 2017

රාජ්‍ය ආදායම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද 2017 වාර්ෂික අයවැය ඇස්තමේන්තුව අනුව බදු ආදායම්, බදු නොවන හා වෙනත් ආදායම් ලෙස වර්ගීකරණය කර මුළු රාජ්‍ය ආදායම රු. බිලියන 1,914 ක් ඇස්තමේන්තු කර තිබුණි. එය ඉකුත් වර්ෂයේ ඇස්තමේන්තුගත ආදායම වූ රු. බිලියන 1,668 සමඟ සැසඳීමේ දී රු. බිලියන 246 ක් හෙවත් සියයට 14.75 කින්

වැඩි වී තිබුණි. ඇස්තමේන්තුගත ආදායමට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ දී රැස් කළ ආදායම රු.බිලියන 1,845 ක් වී තිබුණු අතර එය ඇස්තමේන්තුගත ආදායමට වඩා රු. බිලියන 69 ක් හෙවත් සියයට 3.60 කින් අඩු වී තිබුණි. ඉකුත් වර්ෂයේ රැස්කළ රු.බිලියන 1,699 ක ආදායම සමඟ සැසඳීමේ දී සමාලෝචිත වර්ෂයේ රැස් කළ ආදායම රු.බිලියන 146 ක් හෙවත් සියයට 8.6 කින් වර්ධනය වී තිබුණි. සමාලෝචිත වර්ෂයේදී රැස්කළ රජයේ ආදායම දළ දේශීය


නිෂ්පාදනයෙන් සියයට 13.88 ක් වී තිබුණත්, එය ඉකුත් වර්ෂයේදී සියයට 14.35 ක් වී තිබුණි. ඒ අනුව ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස අඩු වී තිබුණි. පසුගිය වර්ෂ 07 ක කාලය තුළ එම ප්‍රතිශතයේ වූ විචලනය රූපසටහන 03 හි දක්වා ඇත.



රූපසටහන 03 - රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස
මූලාශ්‍රය - ජනරජයේ මූල්‍ය ප්‍රකාශන

රජයේ ආදායම “බදු ආදායම හා බදු නොවන ආදායම” ලෙස ප්‍රධාන ප්‍රභේද දෙකක් යටතේ වාර්තා කර තිබුණු අතර, බදු ආදායම නැවත “ආදායම් බදු, දේශීය භාණ්ඩ හා සේවා මත බදු හා ජාත්‍යන්තර වෙළඳාම මත බදු වශයෙන් වර්ග කර, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි. සමාලෝචිත වර්ෂය සඳහා ආදායම් බදු වශයෙන් රු.බිලියන 308 ක් රැස් කිරීමට අපේක්ෂා කර

තිබුණත් ඉන් රු.බිලියන 275 ක් පමණක් රැස් කිරීමට හැකි වී තිබුණි. එමෙන්ම දේශීය භාණ්ඩ හා සේවා මත පනවනු ලබන බදුවලින් රු.බිලියන 1,052 ක් රැස් කිරීමට අපේක්ෂා කර තිබුණත්, ඉන් රු.බිලියන 1,024 ක් පමණක් රැස් කිරීමට සමත් වී තිබුණි. ජාත්‍යන්තර වෙළඳාම මත පනවනු ලබන බදුවලින් රු.බිලියන 390 ක් රැස් කිරීමට ඇස්තමේන්තු කර තිබුණත්, සමාලෝචිත වර්ෂය අවසන් වන විට ඉන් රු.බිලියන 371 ක් රැස් කර තිබුණි. මේ අනුව, බදු ආදායම්වලින් රු.බිලියන 1,750 ක් රැස් කිරීමට අපේක්ෂා කර තිබුණත්, ඉන් සියයට 95.43 ක් හෙවත් රු. බිලියන 1,670 ක් පමණක් රැස් කර ගැනීමට හැකි වී තිබුණි. සමාලෝචිත වර්ෂයේ දී බදු නොවන අනෙකුත් ආදායම්වලින් රු.බිලියන 164 ක් රැස් කිරීමට ඇස්තමේන්තු කර තිබුණ අතර එම ඇස්තමේන්තුගත ඉලක්කය රු.බිලියන 11 කින් ඉක්මවා රු.බිලියන 175 ක ආදායම් රැස් කර තිබුණි. සමාලෝචිත වර්ෂයේ ආදායම් ඇස්තමේන්තුව හා රැස් කළ ආදායම රූප සටහන 04 හි දැක්වේ.




රූපසටහන 04 – 2017 වර්ෂයේ ඇස්තමේන්තුගත ආදායම හා තථ්‍ය ආදායම මූලාශ්‍රය - ජනරජයේ මූල්‍ය ප්‍රකාශන 2017

අයවැය හිඟය

"2006 වර්ෂය අවසානයේ අයවැය හිඟය, එම වර්ෂය සඳහා ඇස්තමේන්තුගත කරන ලද දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පහක් නොඉක්මවන බවට සහ එම මට්ටම ඉන් පසු දිගටම පවත්වාගෙන යනු ලබන බවට වගබලා ගැනීමෙන් ආණ්ඩුවේ ණය දුරදර්ශී මට්ටම් දක්වා අඩු කිරීම" ආණ්ඩුව විසින් අනුගමනය කළයුතු වගකීම් සහිත මූල්‍ය කළමනාකරණයට පාදකවූ පරමාර්ථයක් ලෙස 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 3 (අ) ඡේදයෙහි දක්වා ඇත. එසේ වුවද, සමාලෝචිත වර්ෂයේ හා ඉකුත් වර්ෂ හතක කාලය තුළ, එම එකිනෙක වර්ෂ අවසානයට වූ අයවැය හිඟය එම වර්ෂවලට අදාළ ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පහක් නොඉක්මවන පරිදි පවත්වාගෙන යාමට අපොහොසත් වී තිබුණි. සමාලෝචිත වර්ෂයේ ජනරජයේ මූල්‍ය


ප්‍රකාශනවලට අනුව, ඇස්තමේන්තුගත අයවැය හිඟය රු.බිලියන 1,049 ක් වූ අතර, එය ඉකුත් වර්ෂයේ ඇස්තමේන්තුගත අයවැය හිඟයට වඩා රු. බිලියන 439 ක හෙවත් සියයට 29.50 කින් අඩු වී තිබුණි. සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන අනුව තථ්‍ය අයවැය හිඟය රු.බිලියන 758 ක් වූ අතර, එය ඇස්තමේන්තුගත අයවැය හිඟයට වඩා රු. බිලියන 291 ක හෙවත් සියයට 27.74 කින් අඩු වී තිබුණි. සමාලෝචිත වර්ෂයේ ඇස්තමේන්තුගත අයවැය හිඟය ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 7.89 ක් වී තිබුණි. 2010 වර්ෂයේදී එය සියයට 9.78 සිට 2013 වර්ෂය වන විට සියයට 7.65 ක් දක්වා අඩුවී තිබුණි. නමුත් 2014 වර්ෂයේ සිට එම ප්‍රතිශතය 2016 වර්ෂය වන විට 12.57 ක් දක්වා වැඩිවී නැවත සමාලෝචිත වර්ෂයේදී සියයට 7.89 දක්වා අඩුවී තිබුණි. විස්තර රූපසටහන 05 දැක්වේ.



රූපසටහන 05- ඇස්තමේන්තුගත අයවැය භිතය, ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස මූලාශ්‍රය :- ජනරජයේ මූල්‍ය ප්‍රකාශන සහ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා.

මේ අනුව පසුගිය වර්ෂ 08 ක කාලසීමාව තුළ කිසිදු වර්ෂයකට අදාළව ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 5 නොඉක්මවන පරිදි ඇස්තමේන්තුගත අයවැය භිතය පවත්වාගෙන යාමට මහා භාණ්ඩාගාරය අසමත් වී තිබුණි.


එමෙන්ම 2010 වර්ෂයේ තරා අයවැය භිතය රු.බිලියන 473 ක් වී තිබුණත්, 2015 වර්ෂය වන විට එය රු.බිලියන 962 ක් දක්වා වැඩිවී තිබුණු අතර, 2016 වර්ෂයේදී එය රු.බිලියන 666 ක් දක්වා අඩුවී නැවත සමාලෝචිත වර්ෂය වනවිට එය රු.බිලියන 758 ක් දක්වා වැඩිවී තිබුණි. විස්තර රූපසටහන 06 හි දැක්වේ.



රූපසටහන 06- තරා අයවැය භිතය මූලාශ්‍රය- ජනරජයේ මූල්‍ය ප්‍රකාශන

පුනරාවර්තන වියදම පියවා ගැනීමට ආදායම් ප්‍රමාණවත් නොවීම

ජනරජයේ මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා රජයේ පුනරාවර්තන වියදම රු. බිලියන 1,946 ක් හා මූලධන වියදම රු.බිලියන 657 ක් වශයෙන් මුළු වියදම රු.බිලියන 2,603 ක් වී තිබුණි. රජය විසින් උපයාගෙන තිබූ සමස්ථ ආදායම රු.බිලියන 1,845 ක් පමණක් වීම හේතුවෙන් එම ආදායම සමාලෝචිත වර්ෂයේ පුනරාවර්තන වියදම පියවා ගැනීමටවත් ප්‍රමාණවත් වී නොතිබුණි. ඒ අනුව සමස්ථ රාජ්‍ය ආදායම ඉක්මවා රු.බිලියන 101 ක පුනරාවර්තන වියදම් දරා තිබුණි. 2010 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා රාජ්‍ය ආදායම හා පුනරාවර්තන වියදම රූපසටහන 07 හි දැක්වේ.



රූපසටහන 07 - රාජ්‍ය ආදායම හා පුනරාවර්තන වියදම මූලාශ්‍රය - ජනරජයේ මූල්‍ය ප්‍රකාශන


රාජ්‍ය ණය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍ය ණය ඇතුළු සම්පූර්ණ මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතුවන අතර ජනරජයේ සියළු ණය සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත යුතුවේ. ඒ අනුව, 2017 අංක 32 දරන විසර්ජන (සංශෝධන) පනතින් සංශෝධිත 2016 අංක 24 දරන

විසර්ජන පනතේ 2.1(අ) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුව සඳහා සහ ආණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා දී තිබුණි.

ජනරජයේ මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේදී විදේශීය ණය රු.බිලියන 601 ද, දේශීය බැංකු නොවන ණය රු.බිලියන 2,549 ක්ද වශයෙන් වර්ෂය තුළ ලබාගෙන තිබූ මුළු ණය ප්‍රමාණය රු.බිලියන 3,150 ක් විය. එය ඉකුත් වර්ෂයේ ලබාගෙන තිබුණු රු.බිලියන 3,091 ක ණය ප්‍රමාණය සමඟ සැසඳීමේදී, රු.බිලියන 59 කින් හෙවත්

සියයට 1.90 කින් වැඩි වී තිබුණි. රජය දේශීය ණය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වා තිබූ අතර සමාලෝචිත වර්ෂයේදී ලබාගෙන තිබුණු දේශීය ණය ප්‍රමාණය ඉකුත් වර්ෂයේදී ලබාගෙන තිබුණු රු.බිලියන 2,517 ක දේශීය ණය ප්‍රමාණය සමඟ සැසඳීමේදී එය රු.බිලියන 32 කින් හෙවත් සියයට 1.27 කින් වැඩි වී තිබුණි. 2010 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය අවසාන වන විට රජය විසින් ලබා ගෙන තිබුණු ණය පිළිබඳ විස්තර රූපසටහන 08 හි දැක්වේ.



රූපසටහන 08 - දේශීය හා විදේශීය ණය ලබා ගැනීම් මූලාශ්‍රය - ජනරජයේ මූල්‍ය ප්‍රකාශන

ජනරජයේ මූල්‍ය ප්‍රකාශන අනුව, 2017 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු මුළු රාජ්‍ය ණය ශේෂය රු.බිලියන 9,588 ක් වූ අතර, එය 2016 දෙසැම්බර් 31 දිනට පැවති රු.බිලියන 8,794 ක මුළු රාජ්‍ය ණය ශේෂය

සමඟ සැසඳීමේදී රු.බිලියන 794 කින් හෙවත් සියයට 9.02 කින් වැඩිවී තිබුණි. ඉකුත් වර්ෂය හා සමාලෝචිත වර්ෂය අවසානයට වූ මුළු ගෙවිය යුතු රාජ්‍ය ණය පිළිබඳ විස්තරයක් වගුව 06 හි දැක්වේ.

විෂය	දෙසැම්බර් 31 දිනට ශේෂය	
	2016 රු. බිලියන	2017 රු. බිලියන
භාණ්ඩාගාර බිල්පත්	792	725
භාණ්ඩාගාර බැඳුම්කර	3,567	3,754
රුපියල් ණය	24	24
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර	572	638
විදේශ ව්‍යවහාර මුදලින් දේශීය ණය	42	65
විදේශ ව්‍යවහාර මුදල් බැංකු ඒකකය (ව්‍යාපෘති)	-	14
කල්බදු ණය හිමියන්	16	12
මුළු දේශීය ණය	5,013	5,232
විදේශීය ණය (ව්‍යාපෘති)	3,676	2,664
විදේශ මුදලින් කාලීන ණය පහසුකම්	105	217
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර	-	1,475
මුළු විදේශීය ණය	3,781	4,356
මුළු රාජ්‍ය ණය ශේෂය	8,794	9,588
ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතය	11,839	13,289
මුළු රාජ්‍ය ණය ශේෂය ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස	74.28	72.14

වගුව 06 - ගෙවිය යුතු මුළු රාජ්‍ය ණය සංයුතිය
මූලාශ්‍රය - ජනරජයේ මූල්‍ය ප්‍රකාශන

ජනරජයේ මූල්‍ය ප්‍රකාශන අනුව, 2017 වර්ෂයේ මුළු රාජ්‍ය ණය ශේෂය රු. බිලියන 9,588 ක් ලෙස දක්වා තිබුණද, ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය ගිවිසුම් 08 කට අදාළව රාජ්‍ය ආයතන තුනක් වෙත පවරා ශේෂ පත්‍රයෙන් පිටත ගිණුම් තබන ලද, විදේශ ණයවල 2017 දෙසැම්බර් 31 දිනට වූ ශේෂය රු.බිලියන 330 ක් හා භාණ්ඩාගාර බැඳුම්කර ශේෂය රු.බිලියන 433 ක් ගිණුම්වල අඩුවෙන් දක්වා තිබුණි. ඒ අනුව, 2017 දෙසැම්බර් 31 දිනට මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රු.බිලියන 10,351 ක් වී තිබුණි. එම ප්‍රමාණය ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 77.89 ක් වී තිබුණි.

සමාලෝචිත වර්ෂයේ හා ඉකුත් වර්ෂ 04 ක ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය මධ්‍ය වාර්ෂික ජනගහනය හා ඒකපුද්ගල ණය ප්‍රමාණය පිළිබඳ විස්තර වගුව 07 දැක්වේ.

විස්තරය	2012	2013	2014	2015	2016	2017
දෙසැම්බර් 31 දිනට රාජ්‍ය ණය ශේෂය (රු. බිලියන)*	5,520	6,106	6,721	7,830	8,860	9,776
මධ්‍ය වාර්ෂික ජනගහනය ('000)	20,425	20,585	20,771	20,966	21,203	21,444
ඒක පුද්ගල ණය ප්‍රමාණය (රු.)	270,257	296,624	323,576	373,462	417,865	455,885

වගුව 07 - ශ්‍රී ලංකාවේ මධ්‍ය වාර්ෂික ජනගහනය හා ඒක පුද්ගල ණය ප්‍රමාණය මූලාශ්‍රය - ජනරජයේ මූල්‍ය ප්‍රකාශන හා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා

* දෙසැම්බර් 31 දිනට රාජ්‍ය ණය ශේෂය ගණනය කිරීමේදී මහ බැංකු අත්තිකාරම් ඇතුළත් කර කල් බදු ණයනිමයන් ඉවත් කර ඇත.

වගුව 06 හි සඳහන් තොරතුරු අනුව 2017 දෙසැම්බර් 31 දිනට මුළු රාජ්‍ය ණය මධ්‍ය වාර්ෂික ජනගහනය සමඟ සැසඳීමේදී ඒකපුද්ගල ණය ප්‍රමාණය රු.455,885 ක් වූ අතර, ඉකුත් වර්ෂයේ රු.417,865 ක් වූ ඒකපුද්ගල ණය ප්‍රමාණය සමඟ සැසඳීමේදී එය රු.38,020 කින් වැඩි වී තිබුණි. එසේම, රාජ්‍ය ණය ශේෂයෙන් සියයට 45 ක් විදේශ ණය වීම හා රුපියල අවප්‍රමාණය වීමේ බලපෑම හේතුවෙන් ඒකපුද්ගල ණය ප්‍රමාණයේ තථ්‍ය වටිනාකම තවදුරටත් ඉහළ අගයක් ගනු ඇත. සමාලෝචිත වර්ෂයේදී ණය වාරික හා පොලී ගෙවීමේදී රුපියලේ අගය වෙනස්වීම මත රු.මිලියන 5,291 ක අමතර වියදමක් දැරීමට සිදුවී තිබුණි.

අවශ්‍යතාවය හා රජයේ වියදම් දැරීම සඳහා රජයට සමාලෝචිත වර්ෂයේදී දේශීය ණය වශයෙන් රු.බිලියන 2,549 ක් හා විදේශ ණය වශයෙන් රු.බිලියන 601 ක් වශයෙන් එකතුව රු.බිලියන 3,150 ක ණය ලබා ගැනීමට සිදු වී තිබුණි. එම තත්ත්වය ඉකුත් වර්ෂ සමඟ සසඳා පහත වගුව 08 හි දක්වා ඇත.

රාජ්‍ය ණය වාරික හා වර්ෂයට අදාළ පොලී ගෙවීමට රජයේ ආදායම ප්‍රමාණවත් නොවීම

සමාලෝචිත වර්ෂයේදී රජයේ ආදායම රු.බිලියන 1,845 ක් වී තිබුණත්, වර්ෂයේ ණය වාරික හා පොලිය වශයෙන් රු.බිලියන 3,294 ක් ගෙවා තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂයේදී ණය වාරික හා පොලී ගෙවීමට රජයේ ආදායම ඉක්මවා තවත් රු.බිලියන 1,449 ක් අවශ්‍ය වී තිබුණි. එම

විස්තරය	2012	2013	2014	2015	2016	2017
	රු. බිලියන	රු. බිලියන	රු. බිලියන	රු. බිලියන	රු. බිලියන	රු. බිලියන
වර්ෂය තුළ ලබාගත් දේශීය ණය	2,256	2,178	2,020	2,793	2,517	2,549
වර්ෂය තුළ ලබාගත් විදේශ ණය	366	183	423	556	574	601
ලබාගත් දේශීය හා විදේශ ණය එකතුව	2,622	2,361	2,443	3,349	3,091	3,150
දේශීය ණය වාරික ගෙවීම්	1,980	1,696	1,583	2,265	2,072	2,340
විදේශීය ණය වාරික ගෙවීම්	153	93	107	187	145	219
දේශීය ණය සඳහා පොළී ගෙවීම්	351	401	376	450	510	597
විදේශීය ණය සඳහා පොළී ගෙවීම්	158	63	69	77	101	138
ණය වාරික හා පොළී ගෙවීම් එකතුව	2,642	2,255	2,135	2,979	2,828	3,294
රාජ්‍ය ආදායම	997	1,066	1,128	1,394	1,699	1,845
රාජ්‍ය ආදායම ඉක්මවූ ණය වාරික හා පොළී ගෙවීම් ප්‍රමාණය	1,545	1,189	1,007	1,585	1,129	1,449
දෙසැම්බර් 31 දිනට රාජ්‍ය ණය ශේෂය	5,520	6,106	6,721	7,830	8,860	9,776

වගුව 08 - රාජ්‍ය ආදායම ඉක්මවා ණය වාරික හා පොළී ගෙවීම් මූලාශ්‍රය - ජනරජයේ මූල්‍ය ප්‍රකාශන

බැරකම්

රජයේ මුළු නොපිය වූ ණය ශේෂයද ඇතුළුව සමාලෝචිත වර්ෂය අවසානයට මුළු බැරකම් ප්‍රමාණය රු.බිලියන 10,702 ක් වූ අතර, එය 2017 වර්ෂය සඳහා වූ රු.බිලියන 13,289 ක් වූ ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 80.53 ක් වී තිබුණි. එය ඉකුත් වර්ෂයේ වූ සියයට 83.32 සමඟ සැසඳීමේදී සියයට 2.79 කින් අඩු වී තිබුණි. 2013 අංක 15 දරන මූල්‍ය කළමනාකරණ

(වගකීම්) (සංශෝධන) පනතින් සංශෝධිත 2003 අංක 03 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 2(ආ) වගන්තිය ප්‍රකාරව එම ප්‍රතිශතය සියයට 80 ක ප්‍රමාණය නොඉක්මවිය යුතු වුවද, සමාලෝචිත වර්ෂයේදීද එම සීමාව සියයට 0.53 කින් ඉක්මවා තිබුණි. සමාලෝචිත වර්ෂයේ බැරකම්වල සංයුතිය ඉකුත් වර්ෂය සමඟ සසඳා වගුව 09 හි දැක්වේ.

බැරකම්	දෙසැම්බර් 31 දිනට ශේෂය	
	2016 රු. බිලියන	2017 රු. බිලියන
බැංකු අයිතව	165	151
මහ බැංකු අත්තිකාරම්	83	200
රාජ්‍ය ණය	8,794	9,588
මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගත නොකළ බැරකම්		
- ශේෂපත්‍රයෙන් පිටත ගිණුම්ගත කර තිබුණු විදේශ ණය	332	330
- භාණ්ඩාගාර බැඳුම්කර ශේෂය අඩුවෙන් ගිණුම්ගත කිරීම	487	433
මුළු බැරකම්	9,864	10,702
ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදනය	11,839	13,289
මුළු බැරකම් ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස	83.32	80.53

වගුව 09 - බැරකම්වල සංයුතිය
මූලාශ්‍රය - ජනරජයේ මූල්‍ය ප්‍රකාශන

(මහා භාණ්ඩාගාරයේ ඇපකර මත රාජ්‍ය ව්‍යාපාර විසින් ලබාගෙන තිබුණු ණය සඳහා බැංකු වෙත ලබාදී ඇති ඇපකර හා සහන ලිපි වටිනාකම රු. මිලියන 652,214 ක්ද සහ විසර්ජන ගිණුම්වල දක්වා තිබුණු බැරකම් වටිනාකමද ඉහත බැරකම්වල ඇතුළත් කර නොමැත.)

රජයේ ආදායම හා රාජ්‍ය ණය සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණන පරීක්ෂණවලදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.

හිඟහිටි ආදායම්

සමාලෝචිත වර්ෂය අවසන් වන විට ශ්‍රී ලංකා රේගුව විසින් අයකරගත යුතුව තිබුණු හිඟ හිටි බදු ආදායම රු. මිලියන 19,484 ක් වී තිබුණි. එම හිඟහිටි බදු ආදායමින් සියයට 80 ක් පමණ ප්‍රමාණයක් 2015 වර්ෂය හා ඊට පෙර වර්ෂවලට අදාළ හිඟහිටි බදු ආදායම් වී තිබුණි. ආනයන බදු, ඛනිජ තෙල් නිෂ්පාදන බදු, විශේෂ වෙළඳ බදු සහ වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු යන බදු වර්ගවලින් රු. මිලියන 16,864 ක හිඟහිටි බදු වාර්තා වී තිබුණු අතර එය මුළු හිඟහිටි බදු ආදායමෙන් සියයට 86 ක ප්‍රමාණයක් වී තිබුණි.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් බදු කරුවන්ගෙන් අය විය යුතුව පවතින හිඟ බදු හා දඩ මුදල් කාලීනව නිරවුල් කර ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කර නොතිබුණි. මේ නිසා සමාලෝචිත වර්ෂය අවසන් වන විට අය විය යුතුව පැවති හිඟ බදු ආදායම රු. මිලියන 323,732 ක් වී තිබුණි. විගණනයට ලබා දුන් තොරතුරු අනුව, මෙම හිඟ ආදායමින් රු. මිලියන 32,070 ක් හෙවත් සියයට 10 ක් අය කර ගැනීමට හැකියාව තිබුණු අතර ඉතිරි රු. මිලියන 291,662 ක් එනම් සියයට 90 ක හිඟ ආදායම අය කර ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබුණි.

එකතු කිරීමේ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු සම්බන්ධයෙන් බදු කරුවන් විසින් ඉදිරිපත් කළ බදු වාර්තා මත මුදල් ගෙවා නොතිබුණු අවස්ථාවලදී පරිගණක පද්ධතිය ඇසුරින් ස්වයංක්‍රීයව තක්සේරු වාර්තා නිකුත් කර හිඟ බදු ලෙස වාර්තා වීමෙන්, දඩ මුදල් ගණනය කිරීමෙන් ක්‍රමවේදයක් 2012 මාර්තු 31 දක්වා

දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර තිබුණු අතර 2012 අප්‍රේල් 01 දින සිට එම ක්‍රමවේදය නතර කර තිබුණි. ඒ හේතුවෙන් එකතු කළ අගය මත බද්දට සහ ජාතිය ගොඩනැගීමේ බද්දට අදාළව 2012 අප්‍රේල් 01 දින සිට 2015 දෙසැම්බර් 31 දින දක්වා වූ බදු කාල පරිච්ඡේදය තුළ බදු කරුවන් විසින් ඉදිරිපත් කළ එකතුව රු.මිලියන 15,283 ක බදු වාර්තා සඳහා මුදල් ගෙවා නොතිබුණු අතර ඊට අදාළව තක්සේරු වාර්තා නිකුත් කර නොතිබුණි. ඒ අනුව මෙම හිඟ බදු මුදල හා ඒ මත ගණනය කළ රු.මිලියන 9,238 ක දඩ මුදලක් ද වශයෙන් එකතුව රු.මිලියන 24,521 ක හිඟ ශේෂයක් 2017 දෙසැම්බර් 31 දින වන විටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අය කර ගෙන නොතිබුණු අතර ඒවා හිඟ බදු ලෙස වාර්තා කිරීමට හෝ දෙපාර්තමේන්තුව කටයුතු කර නොතිබුණි.

සුරා බදු දෙපාර්තමේන්තුවේ 2017 දෙසැම්බර් 31 දිනට ඉදිරිපත් කරන ලද හිඟ ආදායම් වාර්තා අනුව එදිනට අය විය යුතු ප්‍රමාද ගාස්තු සහිත මුළු හිඟ බදු ආදායම රු.මිලියන 2,123 ක් වී තිබුණි. එම හිඟ බදු ආදායමින් සියයට 68 ක් වර්ෂ 5 කට වැඩි කාලයක සිට පැවත එන හිඟහිටි බදු ආදායම් වී තිබුණි.

සුරා බදු පරීක්ෂණයක දී හෙළිදරව් වූ වැරදි සම්බන්ධයෙන් රු.මිලියන 50.62 ක බදු මුදලක් 2015 දෙසැම්බර් 31 දිනට පෙර ගෙවන ලෙස සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා විසින් ආයතනයක් වෙත දන්වා යවා තිබුණි. නමුත් එම බදු මුදල 2018 ජුනි මාසය වන විටත් අයකර ගැනීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබුණි.

හිඟහිටි දණ්ඩන

විවිධ රේගු වැරදි සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් පනවා තිබුණු දණ්ඩනවලින් සමාලෝචිත වර්ෂය අවසන් වන විට වර්ෂ 5 කට වැඩි කාලයක සිට පැවත එන දණ්ඩනද

ඇතුළුව රු.මිලියන 570 ක දණ්ඩන හිඟහිටිව පැවැතුණි.

රජයට අහිමි වූ බදු ආදායම්

2016 අංක 20 දරන එකතු කළ අගය මත බදු (සංශෝධිත) පනතින් සංශෝධනය කරන ලද 2002 අංක 24 දරන එකතු කළ අගය මත බදු පනතේ විධිවිධාන ප්‍රකාරව 2016 නොවැම්බර් 01 දින සිට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ඇඟළුම් නිෂ්පාදන සමාගම් විසින් දේශීය වෙළඳපලට සපයනු ලබන ඇඟළුම් ඒකක මත එකතු කළ අගය මත බදු ඇඟළුම් ඒකකයක් මත පැවැති රු.25 ක බදු ප්‍රමාණය රු.75 ක් ලෙස සංශෝධනය කර බදු අයකළ යුතුව තිබුණි. ශ්‍රී ලංකා රේගුව විසින් සංශෝධිත පනතේ විධිවිධාන අනුව බදු 2017 ජුනි 14 දින සිට ක්‍රියාත්මක වන පරිදි අයකර ගෙන තිබුණි. මේ අනුව මාස 08කට ආසන්න කාලයක් ඒකකයකට රු. 25ක් බැගින් වූ පැරණි අනුපාතයට අනුව ශ්‍රී ලංකා රේගුව විසින් බදු අයකර ගෙන තිබුණි. ඒ අනුව එම කාලය තුළ රජයට අහිමි වූ බදු වටිනාකම රු.මිලියන 166.58ක් වී තිබුණි .

2017 අංක 7 දරන ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනතින් සංශෝධනය කරන ලද 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත ප්‍රකාරව 2017 අප්‍රේල් 01 දින සිට ආනයනික වාහනවලින් සියයට 0.5 ක ආර්ථික සේවා ගාස්තුවක් අයකළ යුතුව තිබුණි. නමුත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් 2017 ජුනි 15 දින එම ආර්ථික සේවා ගාස්තු අය කරන ලෙස ශ්‍රී ලංකා රේගුව වෙත දන්වා තිබුණි. ඒ අනුව පනතේ විධිවිධාන ප්‍රකාරව බදු අයකළ යුතු දින සිට බදු අය කරන ලෙස දන්වා යැවූ දිනය දක්වා දින 76 ක කාලයක් ප්‍රමාද වී තිබුණි. එම ප්‍රමාද කාලය තුළ වාහන 17,142 ක් ආනයනය කර තිබුණු අතර, ඒ අනුව රු.මිලියන 153.48 ක ආදායමක් රජයට අහිමි වී තිබුණි.

රේගු සංයෝජිත වර්ගීකරණ අංක 8703.22.6 යටතේ ආනයනය කළ යුතු අවුරුදු 03 ට වඩා පැරණි Mazda RX8 පෙට්‍රල් මෝටර් රථ (CC 1300) 33 ක් රේගු සංයෝජිත වර්ගීකරණ අංක 8703.90.99 යටතේ ආනයනය කිරීම හේතුවෙන් රු.මිලියන 114.6 ක රේගු බදු රජයට අහිමි වී තිබුණි.

පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබුණු ඇතැම් පනත්වල විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය පියවර නොගැනීම නිසා රජයට කාලීනව ලැබිය යුතු බදු අහිමි වීමක් හෝ ප්‍රමාදයකින් පසුව අයවීමක් සිදුවන අවස්ථා පැවැතුණි. 2015 අංක 10 දරන මුදල් පනත ප්‍රකාරව කැසිනෝ ව්‍යාපාරය වෙනුවෙන් අය විය යුතුව පැවති රු.මිලියන 3,215 ක බදු ආදායමක් අය කර නොතිබුණ අතර එම බදු හිඟ බදු ලෙස ද වාර්තා කර නොතිබුණි.

2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ හා ඊට අදාළව නිකුත් කළ ගැසට් පත්‍රයේ පල කරන ලද නිවේදන අනුව, මත්පැන් විකිණීම සඳහා වූ යම් වෙළඳාමක් හෝ ව්‍යාපාරයක් කර ගෙන යාමට නිකුත් කරන බලපත්‍රයක් මත 2008 ජනවාරි මාසයේ සිට රු.10,000 ක් හා 2013 ජනවාරි මාසයේ සිට රු.20,000 ක් බැගින් වූ මුද්දර ගාස්තුවක් අය කළ යුතු බව දක්වා තිබුණි. මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන අනුව, යම් මුද්දර ගාස්තුවක් නිදහස් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් මුද්දර ගාස්තුවෙන් නිදහස් කිරීමේ නියෝග සකසා අති විශේෂ ගැසට් පත්‍රයේ නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළ යුතුය. එහෙත් එසේ නිදහස් කිරීමකින් තොරව මත්පැන් බලපත්‍ර වර්ග 4 ක හා බෝතල් රා වෙළඳාමක් හෝ ව්‍යාපාරයක් කර ගෙන යාමට නිකුත් කරන බලපත්‍ර වෙනුවෙන් 2008 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා මුද්දර බදු අය කිරීමට දේශීය

ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කර නොතිබුණි. මේ හේතුවෙන් වර්ෂ 10 ක කාලයක් තුළ විශාල බදු ආදායමක් අහිමි වී තිබුණි. නියැදි විගණන පරීක්ෂණවලදී ප්‍රාදේශීය කාර්යාල 19 ක් විසින් නිකුත් කළ බලපත්‍ර වෙනුවෙන් 2017 වර්ෂයේ දී පමණක් රු.මිලියන 2.74 ක මුද්දර බදු ආදායමක් අහිමි වී තිබුණි.

බහාළම් පරීක්ෂා කිරීම

සමාලෝචිත වර්ෂයේදී ශ්‍රී ලංකා රේගුව විසින් ලිහිල්, ගැඹුරු, වැඩි අවදානම් හා රෙඩ් පරීක්ෂාවන් යටතේ බහාළම් 221,503 ක් පරීක්ෂා කර නිදහස් කර තිබුණි. පරීක්ෂා කිරීමකින් තොරව බහාළම් 2, 268ක් නිදහස් කර තිබුණි. එමෙන්ම බහාළම් 9,262 ක් ස්කෑන් පරීක්ෂාවන් සිදු කර තිබූ අතර ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි වී ඇති ආයතනය වෙත යොමු කර ඇති බහාළම් සංඛ්‍යාව 18,689 ක් වී තිබුණි. ඒ අනුව, රේගුවේ භාණ්ඩ නිෂ්කාශණ ක්‍රියාවලියට අදාළව පහත සඳහන් අඩුපාඩු අනාවරණය වී තිබුණි.

- ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ නියමිත ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් ඒ පිළිබඳව වගකිව යුතු ආයතනයන්ගේ සහාය ලබා ගත යුතුව තිබුණි. එමෙන්ම එම ආයතනයන්ගේ සහතික ලැබෙන තෙක් අදාළ භාණ්ඩ පෞද්ගලික ඇපකර මත ආනයනකරුවන්ගේ පරිශ්‍රයන් වෙත මුදා හැරෙන නමුත්, එම භාණ්ඩ වෙළඳපොළට නිකුත් නොකළ යුතුව තිබුණි. එහෙත් එසේ පෞද්ගලික ඇපකර මත නිදහස් කරන භාණ්ඩ වෙළඳපොළ වෙත නිකුත් නොකරන බව සනාථ කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ අධීක්ෂණය සතුටුදායක මට්ටමක නොතිබුණි.

- ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ ඇතුළත් බහාලුම් විධිමත් ගැඹුරු පරීක්ෂාවකට ලක් නොවීම හේතුවෙන්, නීති විරෝධී මත් කුඩු ආනයනයන් සිදු කිරීම, ප්‍රකාශ නොකළ භාණ්ඩ ආනයනය කිරීම තුළින් බදු වංචා සිදු කිරීම, ප්‍රකාශ කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් භාණ්ඩ ආනයන කර රේගු බදු වංචා කිරීම, වැරදි වර්ගීකරණ අංකයන් යටතේ භාණ්ඩ ආනයනය කර බදු අක්‍රමිකතාවල නිරත වීම, ප්‍රකාශ කළ භාණ්ඩ වෙනුවට වෙනත් භාණ්ඩ ආනයනය කිරීම, නියමිත ප්‍රමිතියෙන් තොර භාණ්ඩ ආනයනය කිරීම හා භාණ්ඩවල පැවතිය යුතු උපාංග අඩුවෙන් හෝ වැඩියෙන් යොදා භාණ්ඩ ආනයනය කිරීම, යනාදී රේගු වැරදි ගණනාවක් සිදු කරන බව රේගු නිලධාරීන්ගේ විමර්ශන තුළින්ම තහවුරු වී තිබුණි.
- ගුවන්තොටුපලේ පිහිටුවා ඇති තීරු බදු නිදහස් වෙළඳසැල්වල අලෙවිකරණ භාණ්ඩවල මිල නියාමනය කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් වගකිව යුතු පාර්ශවයන් විසින් හඳුන්වාදී නොතිබුණි. ඒ හේතුවෙන් අලෙවිසැල් හිමිකරුවන්ගේ අහිමිතය පරිදි භාණ්ඩවල මිල තීරණය කර තිබුණි. මෙම වෙළඳසැල්වල අලෙවිකරණ භාණ්ඩ සඳහා තීරු බදු අය කිරීම අත්හැරීම හේතුවෙන් රජය විසින් විශාල බදු අලාභයක් ලබා තිබුණි. එම සහනය ගුවන් මගීන් වෙත ලැබී තිබුණු බව තහවුරු කර ගැනීමේ විධිමත් ක්‍රමවේදයක් නොතිබුණි.
- කොළඹ වරාය, කටුනායක ගුවන්තොටුපල හා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව යන ස්ථානවල පිහිටුවා ඇති තීරු බදු නිදහස් විදේශීය මත්පැන් අලෙවිසැල්වල කටයුතු පිළිබඳව වගකිව යුතු පාර්ශවයන්ගේ ප්‍රමාණවත් අධීක්ෂණයක් සිදු කර නොතිබුණු අවස්ථා පැවැතිණි. මේ හේතුවෙන් තීරු

බදු රහිත විදේශ මත්පැන් වෙළඳපොලට පැමිණීමත් ඒ තුළින් දේශීය මත්පැන් මත රජයට අය විය යුතු බදු ආදායමට සිදු වන බලපෑමත් පිළිබඳව විගණනය විසින් පෙන්වා දී තිබුණද, තත්ත්වය නිවැරදි කිරීම සඳහා විධිමත් පියවර ගෙන නොතිබුණි.

ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS)

බදු පරිපාලන කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම සඳහා රු.බිලියන 4 කට අධික මුදලක් වැය කර ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියක් (RAMIS) ස්ථාපිත කර 2016 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි. පද්ධතියේ සංවර්ධන කටයුතු කාලීනව සිදු කර නොතිබීමත් නිලධාරීන් විසින් පද්ධතියට අනුගතව කාලීනව වැඩ කටයුතු ඉටු කර නොතිබීමත් හේතුවෙන් බදු පරිපාලනයට අදාළව පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

- 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත, 2006 අංක 10 දේශීය ආදායම් පනත සහ 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත්වල විධිවිධාන ප්‍රකාරව බදුකරුවන් විසින් 2017 වර්ෂය සඳහා ඉදිරිපත් කළ යුතුව පැවති එකතු කළ අගය මත බදු, ආදායම් බදු, උපයන විට ගෙවීමේ බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු යන බදු වර්ගයන්ට අදාළව බදු වාර්තා 312,507 ක් 2017 දෙසැම්බර් 31 දින වන විටත් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර නොතිබුණු බව බදු පරිපාලන පද්ධතියේ තොරතුරු අනුව තහවුරු විය. එය නිකුත් කළ වාර්තාවලින් සියයට 30 ක් වී තිබුණි. අදාළ වාර්තා කාලීනව ගෙන්වා ගැනීමට හා ඒ මත වන බදු මුදල් අය කර ගැනීමට දෙපාර්තමේන්තුව කාර්යක්ෂමව කටයුතු කර නොතිබුණි. ඉදිරිපත් නොකළ වාර්තා අතරින් එකතු

කළ අගය මත බදු වාර්තා හා ජාතිය ගොඩනැගීමේ බදුවලට අදාළ වාර්තා 222,069 ක් පැවැතුණි.

- බදු පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) යටතේ පාලනය වන බදු වර්ග සඳහා බදුකරුවන් ඉදිරිපත් කරන තොරතුරු හා වාර්තා සම්බන්ධයෙන් පද්ධතිය තුළින් හඳුනා ගන්නා ලද අඩුපාඩු සහ තවදුරටත් පරීක්ෂාකළ යුතු කරුණුවලට අදාළ වැඩ විෂයයන් පද්ධතිය විසින්ම නිලධාරීන් වෙත යොමු කරනු ලබයි. එහෙත් සමාලෝචිත වර්ෂය තුළ එසේ නිලධාරීන් වෙත යොමු කර තිබුණු වැඩ විෂයයන් 346,645 ක් එනම් මුළු වැඩ විෂයයන්ගෙන් සියයට 34 ක් නියමිත පරිදි නිම නොකිරීම හේතුවෙන් පරිගණක පද්ධතිය ස්ථාවර කිරීමෙන් අපේක්ෂිත අරමුණු ඉටු වී නොතිබුණි. එම නිම කර නොතිබුණු වැඩ විෂයයන්වලින් වැඩ විෂයයන් 144,337 ක් එකතු කළ අගය මත බදු සම්බන්ධ වැඩ කොටස් වී තිබුණි. මෙසේ වැඩ විෂයයන් නිම නොකිරීම හේතුවෙන් පරිගණක පද්ධතියේ කටයුතු ද කාලීනව සිදු වී නොතිබුණි.
- නව බදු පරිපාලන පද්ධතිය යටතේ පාලනය වන බදුවලට අදාළව 2016 හා 2017 වර්ෂවලදී පද්ධතිය මගින් තක්සේරු වාර්තා නිකුත් කර නොතිබුණ අතර එම වර්ෂවලට අදාළ තක්සේරු වාර්තා 2018 වර්ෂයේ දී නිකුත් කර තිබුණි. ඒ අනුව, කාලීනව තක්සේරු වාර්තා නිකුත් නොකිරීම නිසා 2016 හා 2017 වර්ෂවලට අදාළ රු.මිලියන 17,805 ක හිඟ බදු හා දඩ මුදල් 2017 වර්ෂයේදී අය කර ගැනීමට නොහැකි වී තිබුණි.

අගුරු වෙක්පත් වෙනුවෙන් මුදල් අයකර ගැනීම මන්දගාමී වීම

බදුකරුවන් විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබා දෙනු ලබන වෙක්පත් අගුරුවීමේ ප්‍රවණතාව වාර්ෂිකව ඉහළ යමින් පැවැතුණි. එය නිවැරදි කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණු අතර අගුරු වූ වෙක්පත් සඳහා මුදල් අය කර ගැනීමේ දී මන්දගාමී ස්වරූපයෙන් කටයුතු කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන දිනට එකතුව රු.මිලියන 2,255 ක් වූ වෙක්පත් 7,175 ක් අගුරු වී තිබුණි.

රාජ්‍ය ආයතන විසින් ගෙවනු ලබන එකතු කළ අගය මත බදු

2013 වර්ෂයේ දී එකතුකළ අගය මත බදු අය වන බදු සීමාව ඉහළ දැමීමත් සමඟ බදුකරුවන් 17,000 කට අධික සංඛ්‍යාවක් බදු පැහැදීමත් ඉවත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කර එම බදු ලිපිගොනු තාවකාලිකව අක්‍රීය කර තිබුණි. නමුත් එම බදුකරුවන්ගේ ලියාපදිංචිය අවලංගු කර, ඒ වනවිට ඔවුන් වෙත නිකුත් කර තිබුණු එකතු කිරීමේ අගය මත බදු ලියාපදිංචි සහතික දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කර නොතිබුණි. පසුගිය වසර කිහිපය තුළ සිදු කරන ලද නියැදි විගණන පරීක්ෂණවලදී අනාවරණය වූ පරිදි එසේ අක්‍රීය කළ බදුකරුවන් 77 දෙනෙකු රාජ්‍ය ආයතනවලින් රු.මිලියන 63.6 ක පමණ එකතුකළ අගය මත බදු රැස්කර තිබුණි. තවද, ඇතැම් බදුකරුවන් විසින් රාජ්‍ය ආයතනවලින් රැස් කරන එකතු කළ අගය මත බදු මුදල් බදු වාර්තාවල අනාවරණය නොකරන අවස්ථා ද විය. රාජ්‍ය ආයතන විසින් ගෙවනු ලබන බදු මුදල බදුකරුවන් විසින් නිසි පරිදි බදු වාර්තාවල අනාවරණය කරන බව තහවුරු වන

ක්‍රමවේදයක් නව බදු පරිපාලන පද්ධතිය

පනත්වල විධිවිධානවලට පටහැනිව කටයුතු කිරීම

සුරා බදු දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පරීක්ෂණයක දී නීති විරෝධී ලෙස ස්ප්‍රිතු ආනයනය කළ සමාගමකින් රු.මිලියන 588.90 ක බදු මුදලක් අය කර ගැනීමට 2016 වර්ෂයේ දී තීරණය කර තිබුණි. දෙපාර්තමේන්තුව විසින් 2017 ජනවාරි මාසයේ දී එම මුදලින් රු.මිලියන 127.16 ක් අය කර තිබුණි. ඉතිරි මුදල 1912 අංක 8 දරන සුරා බදු ආඥා (සංශෝධන) පනතින් සංශෝධිත සුරා බදු ආඥා පනතේ 7 හා 32(2) වගන්තිවලට පටහැනිව රු.මිලියන 15.39 ක් බැගින් වූ මාසික වාරික 30 කින් අය කිරීමට අනුමැතිය ලබා දී තිබුණි.

1999 අංක 8 දරන දුම් කොළ බදු පනතේ 2 වන වගන්තිය අනුව, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන සෑම සිගරට්ටුවක්, සුරුට්ටුවක්, බීඩියක් සහ පයිප්ප දුම්කොළ කිලෝග්‍රෑමයක් සඳහාම ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයන් මඟින් අමාත්‍යවරයා විසින් නියම කරනු ලබන ඒ ඒ අනු ප්‍රමාණ අනුව වූ බද්දක් අය කරනු ලැබිය යුතුය. එහෙත් පනතට අනුකූලව කටයුතු කිරීමෙන් තොරව සුරා බදු දෙපාර්තමේන්තුව විසින් සිගරට් සඳහා පමණක් දුම්කොළ බදු අය කර තිබුණි.

ආරක්ෂිත ස්ටිකර් සපයා ගැනීමේ ප්‍රසම්පාදනය

මත්පැන් බෝතල් හා මත්පැන් බෝතල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා වන ආරක්ෂිත ස්ටිකර් සැපයීම සහ ආරක්ෂිත ස්ටිකර් කළමනාකරණ පද්ධතියක් සැපයීම, ස්ථාපිත කිරීම හා පවත්වා ගෙන යාම සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදු කර දෙපාර්තමේන්තුව විසින් ස්ටිකර් 1,000 ක් එ.ජ.ඩො. 3.19 කට සැපයීම සඳහා සැපයුම්කරුවෙකු තෝරා ගෙන තිබුණි. එම සැපයුම්කරු පිළිගත් බද්ධ ව්‍යාපාරයක් ලෙස

තුළින් ද සිදු වී නොතිබුණි.

සැලකීමට අවශ්‍ය නීතිමය අවශ්‍යතා සපුරා නොමැති බැවින් අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් පරිදි එම ප්‍රසම්පාදන කටයුත්ත ප්‍රතික්ෂේප කර අමාත්‍යාංශය විසින් නැවත ප්‍රසම්පාදන කටයුතු සිදු කර තිබුණි. එහි දී ස්ටිකර් 1,000 ක් එ.ජ.ඩො.5.99 කට සැපයීම සඳහා ඉහත ප්‍රතික්ෂේප කළ සැපයුම්කරුවෙකු තෝරා ගෙන තිබුණු අතර එය කලින් ඉදිරිපත් කළ මිලට වඩා ඇමරිකන් ඩොලර් 2.8 ක වැඩි මිලක් වූ හෙයින් පළමු වර්ෂයේදී සපයා ගත් ස්ටිකර් මිලියන 384 ක් සඳහා එ.ජ.ඩො.1,075,200 ක් වැඩි පුර ගෙවීමට සිදුව තිබුණි.

වායු විමෝචන ප්‍රමිතීන්ගෙන් තොරව වාහන ධාවනය කිරීම

2008 වර්ෂයේ සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා කාලසීමාව තුළ පුද්ගලික සමාගම් 2 ක් විසින් වායු විමෝචන පරීක්ෂණ 31,329,486 ක් සිදු කර තිබුණු අතර ඉන් දුම් පරීක්ෂණ 5,802,365 ක් හෙවත් සියයට 19 ක දුම් පරීක්ෂණවලින් පළමු අවස්ථාවේදීම අසමත් වී තිබුණි. එසේම 2008 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා සිදුකළ වායු විමෝචන පරීක්ෂණවල ප්‍රතිඵල අනුවද එම අසමත්වීමේ ප්‍රතිශතය සියයට 13 ක සිට සියයට 26 ක් දක්වා පරාසයක ප්‍රමාණයකින් පැවතුණි. මේ අනුව ශ්‍රී ලංකාවේ ධාවනය වන වාහන අතරින් සියයට 13 ක සිට සියයට 26 ක් දක්වා පරාසයක ප්‍රමාණයක් වාහන නියමිත වායු විමෝචන ප්‍රමිතීන්ගෙන් තොරව ධාවනය කර තිබුණි.

භාණ්ඩාගාර බැඳුම්කරවල වටිනාකම අඩුවෙන් ගිණුම්ගත කිරීම

ජනරජයේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් වූ මහා භාණ්ඩාගාරයේ ගිණුම්කරණ ප්‍රතිපත්තිය 2016 වර්ෂයේ සිට නිවැරදිකර තිබුණි. ඒ අනුව නිකුත් කරනු ලබන

භාණ්ඩාගාර බැඳුම්කරවල ශුද්ධ අගය ආරම්භ කර තිබුණි. එසේ වුවද, 2016 වර්ෂයට පෙර නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවල මුහුණත වටිනාකම තවදුරටත් ගිණුම්වලට ගැලපුම් නොකිරීම හේතුවෙන් 2017 දෙසැම්බර් 31 දිනට වූ මූල්‍ය ප්‍රකාශන අනුව භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ මුළු බැරකම රු. බිලියන 433 ක් අඩුවෙන් දක්වා තිබුණි.

ගිවිසුම්ගත බැඳීම් යටතේ වූ ණය ශේෂ අඩුවෙන් ගිණුම්ගත කිරීම

රජය විසින් ඇතිකර ගත් ගිවිසුම්ගත බැඳීම් යටතේ වූ ණය ගිවිසුම් 08 කට අදාළව ලබාගෙන තිබූ ණයවලින් 2017 දෙසැම්බර් 31 දිනට පැවති රු.බිලියන 330 ක් වූ ණය ශේෂය ජනරජයේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර නොතිබුණි. ඉහත සඳහන් ණය ගිවිසුම් 08 ක් තුළ ඇතුළත් ණය ශේෂවලින් රු. බිලියන 151 ක් හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා රජය විසින් ලබා ගෙන තිබූ ණයවලින් ගෙවිය යුතුව තිබුණු ශේෂය විය. මේ සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද අංක MPS/SEC/2017/32 හා 2017 ජූලි 20 දිනැති “හම්බන්තොට වරාය සහන ගිවිසුම” නම් වූ අමාත්‍ය මණ්ඩල සංදේශයට 2017 අගෝස්තු 04 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණි. ඒ අනුව, “හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ගනු ලැබ ඇති ණයවලින් ගෙවිය යුතුව ඇති ශේෂය, එකී සහන ගිවිසුම බලාත්මක වන දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ආපසු ගෙවීමේ වගකීම මහා භාණ්ඩාගාරය විසින් භාර ගැනීම” සිදුකළ යුතුව තිබුණි. එසේ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබියදීත්, එම ණය ශේෂය ජනරජයේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර නොතිබුණි. එමෙන්ම විදේශ ණය ගිවිසුම් 65 කට අදාළව 2017

වෙනුවට මුහුණත අගය ගිණුම්ගත කිරීම වර්ෂයේදී උපලබ්ධි වී තිබූ රු.බිලියන 40 ක් වූ විදේශ ණය ජනරජයේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර නොතිබුණි.

පුද්ගල අනන්‍යතා මහ ලේකම් කාර්යාලය ඉදිකිරීම

ආරක්ෂක අමාත්‍යාංශය විසින් පුද්ගල අනන්‍යතා මහ ලේකම් කාර්යාලය ඉදිකිරීම සඳහා වාණිජ බැංකු 04 කින් ලබාගෙන තිබූ රු.බිලියන 7.55 ක ණය මුදලෙන් 2017 දෙසැම්බර් 31 දිනට තවදුරටත් ගෙවිය යුතු ණය වාරික හා පොලී වටිනාකම රු.බිලියන 7.39 ක් වූ අතර, එම ශේෂය ජනරජයේ මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි .

විශ්‍රාම වැටුප් පාරිතෝෂික ගෙවීම සඳහා ලබාගත් ණය

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් 2014 වර්ෂයේ සිට විශ්‍රාම වැටුප් පාරිතෝෂික ගෙවීම සඳහා රජයේ බැංකු 03 කින් ලබාගත් ණය මුදලෙන් 2017 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු ණය ශේෂය රු.බිලියන 45.7 ක් වී තිබුණි. එම ණය ශේෂය ජනරජයේ මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි .

රාජ්‍ය ණය වශයෙන් ගිණුම්ගත නොකර අසම්භාව්‍ය වගකීම් ලෙස සඳහන් කිරීම

2017 දෙසැම්බර් 31 දිනට රාජ්‍ය ආයතන හා රාජ්‍ය ව්‍යාපාර විසින් ලබාගෙන තිබූ ණය සඳහා මහා භාණ්ඩාගාරය විසින් බැංකු වෙත ලබා දී තිබුණු ඇපකර හා සහන ලිපි වටිනාකම රු.බිලියන 652 ක් විය. ඉන් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ලබාගෙන තිබූ ණය වෙනුවෙන් ලබා දී තිබුණු බැංකු ඇපකර 04 කට, ශ්‍රී ලංකා ඉඩම් ගොඩනිකුත් කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ලබාගත් ණය වෙනුවෙන් ලබා දී තිබුණු බැංකු

ඇපකර 02 කට, මාර්ග සංවර්ධන අධිකාරිය

විසින් ලබා ගත් ණය වෙනුවෙන් ලබා දී

තිබුණු බැංකු ඇපකර 90 කට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ලබාගත් ණය වෙනුවෙන් ලබා දී තිබුණු බැංකු ඇපකර 04 කට අදාළව රු.බිලියන 185 ක් වූ ණය වටිනාකම ආපසු

ගෙවීම මහා භාණ්ඩාගාරය සිදුකරන බැවින් එම ණය වටිනාකම රාජ්‍ය ණය යටතේ ගිණුම්ගත විය යුතු වුවද, එම වටිනාකම තවදුරටත් අසම්භාව්‍ය වගකීම් ලෙස ජනරජයේ මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.

රාජ්‍ය ආරක්ෂාව

ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය සහතික කිරීම සහ ගුවන්, මුහුදු සහ ගොඩබිම ආරක්ෂාව පවත්වා ගෙනයාම මෙම ක්ෂේත්‍රයේ අරමුණු වී තිබුණි. එම අරමුණු ඉටුකිරීම සඳහා පහත සඳහන් කාර්යභාරය ආරක්ෂක අමාත්‍යාංශය හා ඒ යටතේ වූ දෙපාර්තමේන්තු පහක් හා ව්‍යවස්ථාපිත ආයතන අටක් විසින් ඉටුකළ යුතුව පැවතුණි.

- ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය හා ජාතික ආරක්ෂාව සහතික කිරීම
- ගුවන්, මුහුදු සහ ගොඩබිම කළාපයන්හි ආරක්ෂාව පවත්වා ගෙන යාම
- ජාතික ආරක්ෂාව හා සම්බන්ධ පර්යේෂණ හා සංවර්ධන කටයුතු මෙහෙය වීම
- ශ්‍රී ලංකාවේ අභිමානය හා ප්‍රොඩක්ටය පවත්වා ගෙන යාම සඳහා සහයවීම
- ආරක්ෂක කටයුතු සම්බන්ධ වැඩසටහන් හා ව්‍යාපෘතීන් පිළිබඳව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම
- නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී පොලිසිය වෙත සහයවීම
- ජීවිත හා දේපලවල ආරක්ෂාව සහතික කිරීම
- කුඩා ප්‍රමාණයේ ගිනි අවි නියාමනය කිරීම

ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ වූ ආයතන සම්බන්ධයෙන් සිදු කළ විගණනයේදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.

ක්‍රියාකාරී සැලැස්මට අනුකූලව කටයුතු නොකිරීම

2017 වර්ෂය සඳහා වූ ආරක්ෂක අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මේ ඇතුළත්

වූ 1998 අංක 45 දරන පෞද්ගලික ආරක්ෂක සේවා විධිමත් කිරීම පනත සහ 1996 අංක 22 දරන තුවක්කු (සංශෝධිත) පනත යටතේ අයකරනු ලබන ගාස්තු සංශෝධනය කිරීමේ කටයුතු ඉටුකර නොතිබුණු අතර ඒ යටතේ අයකරනු ලබන තුවක්කු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් 2000 වර්ෂයෙන් පසු කිසිදු සංශෝධනයක් සිදුකර නොතිබුණි. ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ බලපත්‍ර ගාස්තු සඳහා වූ ආදායම් ගිණුම අනුව ගිනිඅවි බලපත්‍ර සම්බන්ධ 2017 දෙසැම්බර් 31 දිනට රු.මිලියන 1.50 ක ආදායම් හිඟහිටිව පැවැතුණි. තවද ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ පනත්වල දක්වා ඇති නියමයන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියාකාරකම් 22 ක් සම්බන්ධයෙන් සම්මත කර ගන්නා ලද අභ්‍යන්තර කාර්ය පටිපාටි සංග්‍රහයන් හෝ අභ්‍යන්තර වක්‍රලේඛ මගින් විෂය භාර නිලධාරීන් සන්නිවේදනය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් අදාළ අංශ තුළ ක්‍රියාත්මක කර නොතිබුණි.

අභ්‍යන්තර අරමුදල්වල මෙහෙයුම් කටයුතු

ත්‍රිවිධ හමුදාව විසින් ඒවායේ විවිධ කඳවුරු හා ඒකක මගින් අභ්‍යන්තර අරමුදල් පවත්වාගෙන යන බවත්, එම අරමුදල්වල මෙහෙයුම් කටයුතු සඳහා සහ අරමුදල් මගින් ඉටුකරනු ලබන විවිධ ලාභ උපයන ව්‍යාපෘති සඳහා ත්‍රිවිධ හමුදාව සතු භෞතික හා මානව සම්පත් උපයෝගී කර ගනු ලබන බවත් විගණනයේදී හෙළිදරව් වී තිබුණි. මුදල් රෙගුලාසි 170 ප්‍රකාරව අභ්‍යන්තර අරමුදල්, ව්‍යවස්ථාපිත අරමුදල් වශයෙන් ස්ථාපනය නොකිරීම හේතුවෙන් ඒවායේ කටයුතු මහා භාණ්ඩාගාරයේ හා පාර්ලිමේන්තුවේ පාලනයට යටත් නොවී පැවතුණි. මේ සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක

සභාව විසින් විමර්ශනය කර ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන අරමුදල් පොදු ප්‍රතිපත්තියක් මත විගණනයට අදාළ වන පරිදි තවදුරටත් පවත්වා ගත යුතු ආකාරය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය තීරණයක් ගත යුතු බවට නියෝග නිකුත් කර තිබුණි. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2009 නොවැම්බර් 11 දිනැති අංක ඊඩී/අයිඒ/05/03(02) දරන ලිපිය මඟින් අදාළ උපදෙස් නිකුත් කර තිබුණු නමුත් ව්‍යවස්ථාපිත අරමුදල් වශයෙන් ස්ථාපනය කිරීම සඳහා ඒ පිළිබඳ වැඩිදුරටත් කටයුතු කර නොතිබුණි.

සාම සාධක මෙහෙයුම් සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන් යෙදවීම

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයවීම මත මාලී රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් සමාලෝචිත වර්ෂය තුළදී යොදවා තිබුණි. මේ සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් 2016 අප්‍රේල් 26 දිනැති අංක එස්ඒ/එම්ඒ/ඒඒ/02/2016 දරන ලිපිය පරිදි අදාළ මෙහෙයුම්වලින් ලද ආදායම් වෙනම ආදායම් සංකේතයක් යටතේ ගිණුම්ගත කර මහා භාණ්ඩාගාරය වෙත වාර්තා කළ යුතු බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දන්වා තිබුණි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පමණක් වෙනම ආදායම් සංකේතයක් යටතේ ආදායම් ගිණුම්ගත කර මහා භාණ්ඩාගාරය වෙත වාර්තා කර තිබුණි.

යුද්ධයෙන් මියගිය හා ආබාධිත රණවිරුවන් හා ඔවුන්ගේ පවුල් සඳහා සුභසාධන පහසුකම් සැලසීම

යුද්ධයේ මියගිය රණවිරුවන්ගේ පවුල්වලට, ආබාධිත රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වලට සුභසාධන පහසුකම් සැලසීමේ අරමුණින් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා රණවිරු සේවා අධිකාරිය, ආරක්ෂක අරමුදල හා අපි වෙනුවෙන් අපි අරමුදල යන ප්‍රධාන ආයතන 03 ක් පවත්වා තිබුණි. 2017 දෙසැම්බර් 31 දින වන විට ආරක්ෂක අරමුදලේ සහ අපි වෙනුවෙන් අපි අරමුදලේ පිළිවෙලින් රු.මිලියන 997.3 ක් හා රු.මිලියන 1,116.47 ක මුදල් ශේෂ පැවතුණි. කෙසේ වෙතත් 2013 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා කාලය තුළ ජාතික ආරක්ෂක අරමුදල මඟින් ආරක්ෂක සේවාවලට අනුයුක්ත නිලධාරීන්ගේ 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන්ට ප්‍රතිලාභ ලබාදීම පමණක් සිදු කර තිබුණි. අපි වෙනුවෙන් අපි අරමුදලේ කටයුතු රණවිරු පවුල් සඳහා නිවාස ණය ලබාදීමට පමණක් සීමාවී තිබුණි. තවද, 1999 අංක 54 දරන රණවිරු සේවා අධිකාරිය පනතේ 6 වන වගන්තිය ප්‍රකාර ක්‍රියාත්මකයේදී ආබාධිත තත්ත්වයට පත්වූ, මියගිය හෝ අතුරුදහන්වූ රණවිරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන් පිළිබඳව තොරතුරු ඇතුළත් නාම ලේඛනයක් පිළියෙල කර අඛණ්ඩව යාවත්කාලීන කළ යුතුව තිබුණි. නමුත් ඒ පිළිබඳව සම්පූර්ණ ලේඛනයක් 2017 දෙසැම්බර් 31 දින වන විටත් පිළියෙල කර නොතිබුණි. මෙම කාර්ය සඳහා රණවිරු සංසද 269 ක් පිහිටුවා තිබුණු අතර 2017 දෙසැම්බර් 31 දින වන විට රු.මිලියන 12.98 ක් වැය කර තිබුණි.

ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීම් ව්‍යාපෘතිය

අකුරේගොඩ ප්‍රදේශයේ ඉදිකරනු ලබන ආරක්ෂක හමුදා මූලස්ථාන ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවල ඇතුළත් වූ තොරතුරු සාරාංශ කර පහත දක්වා ඇත.

- 2011 ජනවාරි 25 දින අමාත්‍ය මණ්ඩලය විසින් ත්‍රිවිධ හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල වර්ග මීටර් 211,500 කින් යුක්තව රු.බිලියන 25 ක ඇස්තමේන්තුවක් මත අදියර දෙකකින් නිම කිරීමට සැලැස්වූ කර තිබුණි. කෙසේ වෙතත් පසු කාලීනව ඉදිකිරීම් විෂය පථය වෙනස් කිරීම හේතුවෙන් ගොඩනැගිලි සංකීර්ණයේ ප්‍රමාණය වර්ග මීටර 411,915 ක් දක්වා වැඩි කර තිබුණු අතර ඒ හේතුවෙන් පිරිවැය ඇස්තමේන්තුව රු.බිලියන 55.60 ක් දක්වා වැඩි වී තිබුණි. 2017 දෙසැම්බර් 31 දින වන විට ඒ සඳහා රු.බිලියන 19 ක් වැය කර තිබුණි.
- ප්‍රමුඛතා පදනම මත හඳුනාගත් ගොඩනැගිලි තුනක ඉදිකිරීම් කටයුතුවල භෞතික ප්‍රගතිය සියයට 60 ක් ඉක්මවා තිබුණු නමුත්, ඉදිකිරීම්වල සමස්ථ ප්‍රගතිය 2018 මාර්තු 31 දිනට සියයට 48 ක් පැවැතුණි. තවද, සංශෝධිත ඉදිකිරීම් වැඩසටහන් අනුව ගොඩනැගිලිවල ඉදිකිරීම් කටයුතු 2020 ජුනි 30 දින දක්වා දීර්ඝ කර තිබුණි.
- ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ගාලු මුවදොර ප්‍රදේශයෙන් ඉවත් කිරීමෙන් පසු එම ගොඩනැගිල්ල තුළ පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදාවේ විවිධ කාර්යාල කොළඹ

නගරය හා තදාසන්න ප්‍රදේශවල පිහිටි රාජ්‍ය හා පෞද්ගලික අංශවලට අයත් ගොඩනැගිලිවල ස්ථාපිත කිරීමට 2011 වර්ෂයේ සිට කටයුතු කර තිබුණි. 2017 දෙසැම්බර් 31 දින වන විට ස්ථාන 10කින් වර්ග අඩි 555,036 ක ගොඩනැගිලි බිම් ප්‍රමාණයක් කුලියට ගෙන තිබුණි. ඒ වෙනුවෙන් 2017 දෙසැම්බර් 31 දින වන විට කුලී වශයෙන් රු.මිලියන 1,293 ක් ගෙවා තිබුණි.

පුද්ගල අනන්‍යතා ලේකම් කාර්යාල ගොඩනැගිල්ල

මහල් 20 කින් යුත් පුද්ගල අනන්‍යතා ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පෞද්ගලික බැංකු 02 ක් හා රාජ්‍ය බැංකු 02 ක් මගින් 2015 අගෝස්තු මාසයේ සිට වර්ෂ 15 කින් ආපසු ගෙවීමේ පදනම මත රු.මිලියන 7,550 ක ණයක් ලබාගෙන තිබුණි. ප්‍රාග්ධනික කරන ලද රු.මිලියන 1,272 ක පොලී මුදලද ඇතුළත්ව 2017 දෙසැම්බර් 31 දිනට මුළු ණය ශේෂය රු.මිලියන 7,395 ක් වී තිබුණි. එම ණය මුදල 2030 අගෝස්තු 31 දින වන විට පියවිය යුතු විය. තවද, ගොඩනැගිල්ල ඉදිකිරීමේ අපේක්ෂිත අරමුණ වී තිබුණේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රදුන අංශය හා එම ආයතන සඳහා මධ්‍යම දත්ත මධ්‍යස්ථානය යන අංශ සඳහා ඉඩපහසුකම් සැලසීම වුවත්, සමාලෝචිත වර්ෂය අවසන් වන විට එම අරමුණින් බැහැර වී රජයේ විවිධ ආයතන සඳහා කාර්යාල ඉඩ පහසුකම් කුලී පදනම මත සපයා තිබුණි.

උපාය මාර්ගික ආරක්ෂක සන්නිවේදන ජාලය

ත්‍රිවිධ හමුදා අතර කළාපය තුළ පවතින නවීන සන්නිවේදන පද්ධතියට සමාන අයුරින් අඛණ්ඩ ආරක්ෂාකාරී හා විකල්ප සංනිවේදන ජාලයක් සැපයීම අරමුණු කර ගෙන දිවයිනේ ස්ථාන 22 ක රේඩියෝ තරංග කුළුණු ඉදිකර ක්ෂුද්‍ර තරංග ගුවන් විදුලි සබඳතා 37 ක් සමඟ ජාල කළමනාකරන පද්ධතියක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් 2014 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා මධ්‍ය කාලීන වියදම් රාමුව යටතේ නිමකිරීමට සැලසුම් කර තිබුණු නමුත් එහි කාලය 2018 වර්ෂය දක්වා දීර්ඝ කර තිබුණි. තවද, රු. මිලියන 1,192 ක් වූ මුල් පිරිවැය ඇස්තමේන්තුව රු.මිලියන 1,854 ක් ලෙස සංශෝධනය කර තිබුණද, ඒ සඳහා අදාළ අනුමැතිය ලබා ගෙන නොතිබුණි. උක්ත කාර්යය සඳහා 2016 වර්ෂයේදී රු.මිලියන 15.70 කට මිලදී ගෙන සවිකර තිබුණු විදුලි ජනක යන්ත්‍ර 10 ක් හා 2017 වර්ෂයේදී රු.මිලියන 10.80 කට මිලදී ගෙන තිබුණු විදුලි ජනක යන්ත්‍ර 12 ක් ඇතුළු විදුලි ජනක යන්ත්‍ර 22 ක් අදාළ පරිශ්‍රවල යෝජිත අරමුණින් බැහැරව වගකීම් කාලයද ඉක්මවමින් 2017 දෙසැම්බර් 31 දින වන විට නිෂ්කාර්යව පැවැතුණි.

ගිවිසුම්ගත මුදල ඉක්මවා ගෙවීම් කිරීම

2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ කඳවුරු 92 ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කඳවුරු 19 ක් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කඳවුරු 25 ක් සඳහා අමු පොල් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් 2017 ජුනි 16 දින ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පොල් කිලෝග්‍රෑම් එකක ගිවිසුම් ගත මිල රු.65 ක් ලෙස වැඩි කිරීම හේතුවෙන් 2017 දෙසැම්බර් 31 දිනට පොල් සඳහා ගිවිසුම් ගත මුදල ඉක්මවා රු.මිලියන 171.73 ක් ගෙවා තිබුණි. 2017

වර්ෂයේදී සිදු වී තිබුණු මෙම මිල වැඩිකිරීම සඳහා 2018 වර්ෂයේ ප්‍රසම්පාදනයන් සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබුණි.

හමුදාවේ අවශ්‍යතාවය සඳහා සපත්තු මිලදී ගැනීම

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අවශ්‍යතාවයන් සඳහා කළු උස සපත්තු ජෝඩු 75,000 ක් මිලදී ගැනීම සම්බන්ධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2016 වර්ෂයේදී ආරම්භ කර තිබුණු අතර පළමු අවස්ථාවේදී ජාත්‍යන්තර තරඟකාරී පදනම මත ලංසු කැඳවා තිබුණි. කෙසේ වෙතත් ලංසුකරුවන් ඉදිරිපත් කර තිබුණු නියැදි, පිරිවිතරවලට අනුකූල නොවීම හේතුවෙන් එම ලංසු කැඳවීම අවලංගු කර නැවත ලංසු කැඳවීමට කටයුතු කර තිබුණි. දෙවන වර ලංසු කැඳවීම, ජාතික තරඟකාරී පදනම මත සිදුකර තිබුණු අතර ඒ සඳහා 2017 ජනවාරි 08 දින ජාතික පුවත්පත් දෙකක දැන්වීම් පලකර තිබුණි. ලංසු කැඳවීමේ අවසාන දිනය වූ 2017 ජනවාරි 31 දින වන විට ලංසුකරුවන් දෙදෙනකු පමණක් ලංසු ඉදිරිපත් කර තිබුණු අතර වැඩි මිල ඉදිරිපත් කර තිබුණු ලංසුකරුට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට ප්‍රසම්පාදන කමිටුව තීරණය කර තිබුණි. කෙසේ වෙතත්, අවම මිල ඉදිරිපත් කර තිබුණු ලංසුකරු විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබුණු අතර එම අභියාචනය සලකා බලා අභියාචනාධිකරණ මණ්ඩලය විසින් එම ලංසුකරුට කොන්ත්‍රාත්තුව පැවරිය යුතු බව නිර්දේශ කර තිබුණි. විගණනයට ලැබී තිබුණු තොරතුරු අනුව එම ලංසුකරු විසින් 2017 ජනවාරි 25 දින සිය සමාගම් ව්‍යවස්ථාවලිය සංශෝධනය කර තිබුණු අතර, ඒ අනුව එදිනට පෙර මෙම සමාගම සපත්තු නිෂ්පාදනය හා ඊට අදාළ වෙනත් කිසිදු කාර්යයක් සඳහා සම්බන්ධ වී නොතිබුණු ආයතනයක් බව අනාවරණය විය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ ශික්ෂණ රෝහලට වෛද්‍ය උපකරණ සැපයීම

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශික්ෂණ රෝහල ඉදිකිරීමේ කටයුතු අදියර 04 ක් යටතේ නිම කිරීමට සැලසුම් කර තිබුණු අතර, අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ එක් එක් අදියරයන්හි සපයා ගෙන සවිකිරීම සඳහා එ.ජ.ඩොලර් 39,629,000 ක් ඇස්තමේන්තු කර තිබුණි. කෙසේ වෙතත් එක් එක් අදියරට අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීම හෝ ස්ථානගත කර ගත යුතු බවට හඳුනාගෙන තිබුණු උපකරණ වර්ග 51 ක් 2017 දෙසැම්බර් 31 දින වන විටත් සපයා ගෙන නොතිබුණි. එසේම ශික්ෂණ රෝහල තුළ ක්‍රියාත්මක විය යුතු සේවාවන් ඉටුකිරීම සඳහා ඒකක 13 ක් හඳුනාගෙන තිබුණු අතර, නියමිත කාර්ය මණ්ඩලය නොමැතිකම, අවශ්‍ය වෛද්‍ය උපකරණ ස්ථාපනය කර නොතිබීම, යනාදී හේතූන් මත එම අංශ උන උපයෝජිතව පැවතුණි.

උසස් පුහුණු මධ්‍යස්ථානයක් හා ආධුනික නැවියන් සඳහා නේවාසික ගොඩනැගිල්ලක් ඉදිකිරීම

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් රු.මිලියන 87.70 ක ඇස්තමේන්තුවක් මත මිරිස්ස ප්‍රදේශයේ උසස් පුහුණු මධ්‍යස්ථානයක් හා ආධුනික නැවියන් සඳහා නේවාසික ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු 2017 ජනවාරි මාසයේදී ආරම්භ කර තිබුණි. නමුත් එම ඉදිකිරීම් කාර්යයන් 2017 ඔක්තෝබර් 09 දින ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ලිඛිත නියෝගයක් මත නතර කර තිබුණි. එදින වන විට ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙම ඉදිකිරීම් සඳහා රු.මිලියන 34.19 ක් වැය කර තිබුණි.

රේඩාර් රිසිවරයක් (LRU 02) සහ ඇන්ටනා ස්කෑනරයක් අස්ථානගත වීම

කටුනායක මූලික ගුවන් හමුදා කඳවුරෙහි ගුවන් යානා අමතර කොටස් අංශයේ රේඩාර් රිසිවරයක් (LRU 02) සහ ඇන්ටනා ස්කෑනරයක් (LRU 01) 2014 අප්‍රේල් 25 වන දින අළුත්වැඩියා කටයුතු සඳහා විනයට යවා තිබුණු නමුත් ප්‍රවාහනය අතරතුරදී ඉහත භාණ්ඩ අස්ථානගත වීම හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රු.මිලියන 74.46 ක අලාභයක් සිදු වී තිබුණි. එම අලාභය සම්බන්ධයෙන් ප්‍රාරම්භක වාර්තාවක් 2015 අගෝස්තු 31 දින ඉදිරිපත් කර තිබුණු අතර අලාභය සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවයන් හඳුනාගෙන එම අලාභය අයකර ගැනීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කටයුතු කර නොතිබුණි.

නාවික යාත්‍රා 02 ක් මිලදී ගැනීම

2013 මැයි 13 දින එළඹ තිබුණු ගිවිසුම ප්‍රකාරව ඉන්දියානු ණය ක්‍රමය යටතේ වූ මූල්‍ය ප්‍රතිපාදන මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ අවශ්‍යතාවයන්ට අනුකූලව ඉන්දියානු නාවික යාත්‍රාංගනයේදී නිෂ්පාදනය කර තිබුණු වටිනාකම එ.ජ.ඩොලර් මිලියන 133 කට සමාන රු.මිලියන 19,950 ක් වටිනා නාවික යාත්‍රා 02 ක් සමාලෝචිත වර්ෂයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලැබී තිබුණි. මෙම මුර යාත්‍රාවල කුඩා ප්‍රමාණයේ හෙලිකොප්ටර් 02 ක් ගාල් කිරීම සඳහා ඉඩ ප්‍රමාණයක් වෙන්කර තිබෙන නමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව ඊට සරිලන කුඩා ප්‍රමාණයේ හෙලිකොප්ටර් යානා නොමැති බව නිරීක්ෂණය විය. තවද, මූලික සැලසුම් අදියරේදී මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අදහස් විමසා තිබුණු බවට සාක්ෂි විගණනයට ලැබී නොතිබුණි.

රක්ෂා ආරක්ෂක ලංකා සමාගමේ වෙළෙඳ ණයගැතියන්

2016 මාර්තු 31 දිනට සීමාසහිත රක්ෂා ආරක්ෂක ලංකා සමාගමේ වෙළෙඳ ණයගැතියන් හා වෙනත් ලැබිය යුතු ශේෂය රු.මිලියන 2,289.58 ක් වී තිබුණි. ඉන් සියයට 77 ක නියෝජනය වූ රු.මිලියන 1,770.6 ක් සී/ස ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම් සර්විසස් (පුද්ගලික) සමාගමෙන් ලැබිය යුතුව තිබුණි. කෙසේ වෙතත් එම මුදල

ගෙවිය යුතු බවට අදාළ සමාගම විසින් සනාථ කර නොතිබුණි. තවද, ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම් සර්විසස් (පුද්ගලික) සමාගම විසින් රක්ෂා ආරක්ෂක ලංකා සමාගමට එරෙහිව සිංගප්පූරු අධිකරණයක පවරා තිබුණු බේරුම්කාර නඩුවක තීන්දුව ලෙස එ.ජ.ඩො.5,000,000 ක් හා සිංගප්පූර් ඩොලර් 826,000 ක් ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම් සර්විසස් (පුද්ගලික) සමාගමට ගෙවන ලෙස රක්ෂා ආරක්ෂක ලංකා සමාගමට නියම කර තිබුණි.


රාජ්‍ය ව්‍යවසායන්

රාජ්‍ය ව්‍යවසායන් යනු තම නමින් ගිවිසුම්ගත වීමට බලයක් සහිත, ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා මූල්‍ය හා මෙහෙයුම් අධිකාරය පවරා ඇති සහ ලාභයක් සහිතව හෝ සම්පූර්ණ පිරිවැය ආවරණය කරගන්නා පරිදි සාමාන්‍ය ව්‍යාපාරික ක්‍රියාකාරකම් තුළ අනෙකුත් අස්ථිත්වයන්ට භාණ්ඩ හා සේවා විකිණීම කරනු ලබන සහ රාජ්‍ය අංශයේ අස්ථිත්වයක් මගින් පාලනය වන ආයතනයක් ලෙස හැඳින්විය හැකිය. උපයෝගීතා සේවා සපයන වෙළෙඳ ව්‍යවසායන් සහ මූල්‍ය ආයතන වැනි මූල්‍ය ව්‍යවසායන් රාජ්‍ය ව්‍යවසායන් යටතට අයත් වේ. සමහර රාජ්‍ය ව්‍යාපාර ව්‍යවසායන් ප්‍රජා සේවා සැපයීම පිළිබඳව වගකීමක් සහිතව ඇතැම් පුද්ගලයන්ට සහ ජන කොටස්වලට සේවා මිල අයකිරීමකින් තොරව හෝ සැලකිය යුතු පරිදි අවම ගාස්තු පදනමක් මත භාණ්ඩ හා සේවා සැපයීමේ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වුවත්, සාමාන්‍යයෙන් ලාභයක් ඉපයීම සඳහා ක්‍රියාත්මක වේ. ඒ අනුව එහි වත්කම් මත ප්‍රතිලාභයක් ඉපැයීම අනාගත සංවර්ධනය සඳහා අවශ්‍ය වේ. නියාමන, ප්‍රවර්ධනාත්මක හා අධ්‍යාපනික රාජ්‍ය ව්‍යවසායන් සම්ප්‍රදායානුකූලව වාණිජ අංශයන්ට අයත් නොවන අතර එම ව්‍යවසායන් ලාභ නොලබන සංවිධාන ලෙස සැලකෙන අතර, ලාභදායීත්වය හැර වෙනත් නිර්ණායකයන් භාවිතා කරමින් ඒවායේ කාර්යසාධනය

පරීක්ෂා කළ යුතු වේ. පහත සඳහන් ශීර්ෂයන් යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායන් පුළුල් ලෙස වර්ගීකරණය කළ හැක.

- විශේෂිත ව්‍යාපාර ව්‍යවසායන්
- ව්‍යවස්ථාපිත හා ව්‍යවස්ථාපිත නොවන අරමුදල්
- රජය සතු සීමිත වගකීම් සමාගම්
- නියාමන හා අධීක්ෂණ ආයතන
- විශ්වවිද්‍යාල, පර්යේෂණ සහ වෙනත් පුහුණු ආයතන
- වෙනත් සංවර්ධන හා ලාභ නොලබන ආයතන

විදුලි බලය, ජලය, ඛනිජ තෙල් නිෂ්පාදිත, විදුලි සංදේශ හා ගුවන් ප්‍රවාහන, වරාය ආදී ආර්ථිකයේ උපාය මාර්ගිකව ඉතා වැදගත් ක්ෂේත්‍ර රාජ්‍ය ව්‍යවසායන් මගින් මෙහෙයවනු ලැබේ. ආර්ථිකයේ සමස්ත හිමිකම් සහ තරඟකාරීත්වය කෙරෙහි සියළු රාජ්‍ය ව්‍යවසායන්හි ආයතනික පාලනය ඉතා වැදගත් වේ. 2017 දෙසැම්බර් 31 දිනට එක් එක් වර්ගයන්හි රජය සතු සීමිත වගකීම් සහිත සමාගම් හැර රාජ්‍ය ව්‍යවසායන් 291 ක මුළු වත්කම්වල සංයුතිය ඉකුත් වර්ෂය අවසානය සමඟ සසඳා පහත රූපසටහන 09 හි දැක්වේ.



රූපසටහන 09 - 2016 වර්ෂය සමඟ සසඳා 2017 වර්ෂයේ රාජ්‍ය ව්‍යවසායන්හි මුළු වත්කම්

2017 වර්ෂයේදී රාජ්‍ය ව්‍යවසායන්ට දළ වශයෙන් රු.බිලියන 55.4 ක රජයේ පුනරාවර්තන ප්‍රදාන ලබාදී තිබුණද, එය රජයේ මුළු පුනරාවර්තන වියදමෙන් සියයට 2.85 ක් වූ අතර එයට අනුරූපීව ඉකුත් වර්ෂයේ සංඛ්‍යාව පිළිවෙලින් රු.බිලියන 52.4 ක් හා සියයට 2.96 ක් විය. මෙයට අතිරේකව ප්‍රාග්ධන වියදම් සඳහා සමාලෝචිත වර්ෂයේදී දළ වශයෙන් රු.බිලියන 29.26 ක ප්‍රාග්ධන ප්‍රදාන ලබාදී තිබූ අතර එය රජයේ මුළු ප්‍රාග්ධන වියදමෙන් සියයට 4.45 ක් විය. ඉකුත් වර්ෂයට අනුරූපීව එම සංඛ්‍යා පිළිවෙලින් රු.බිලියන 36.25 ක් සහ සියයට 6.1 ක් විය.

කාර්යසාධනය ඇගයීම

රාජ්‍ය ව්‍යවසායන් විගණනය මූල්‍ය හා අනුකූලතා විගණනයට පමණක් සීමා නොවන අතර අරමුණු හා ඉලක්ක ඉටුකර ගැනීම සඳහා ආර්ථිකබව, කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය කෙරෙහිද අවධානය කරනු ලැබේ.

රාජ්‍ය ව්‍යවසායන්හි කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය පිළිබඳ විගණනය සමහර ප්‍රමිතීන් හා නිර්ණායකයන් මත පදනම්ව සිදු කරනු ලැබේ. ලාභය කාර්යසාධනයේ ප්‍රධාන නිර්ණායකය නොවන අතරම රාජ්‍ය අරමුදල් ආර්ථිකභාවයෙන් හා කාර්යක්ෂමව යොදා ගැනීමේ කළමනාකරණයේ කාර්යසාධනය සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම වඩාත් ඵලදායී වේ. ව්‍යවසායයන් ව්‍යවසායට අරමුණු වෙනස් වේ. යම් ව්‍යවසායක් පිහිටුවීමේ අරමුණු ඉටුවීමේ ප්‍රගතිය එම ව්‍යවසායේ කාර්යසාධනය ඇගයීම යම් දුරකට අගය කරනු ලැබේ. විගණනයේ එක් ප්‍රමුඛ කාර්යයක් වනුයේ ව්‍යවසායක කාර්යසාධනය ඇගයීම සඳහා නිර්ණායකය හඳුනාගැනීමයි. නිෂ්පාදන ව්‍යවසායක, උදාහරණයක් වශයෙන්, ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාව ගත් විට, අරමුණු සහ ආයෝජනයේ පදනම, ධාරිතාවය, පිරිවැය හා කාල සැලැස්ම, පරිභෝජන නියමයන්, ඉපැයීම්, ඵලදායිතාවය, පිරිවැය, ප්‍රතිලාභ අනුපාත ආදිය කාර්යසාධනය මැනීමේ

මිනුම් දඩු වේ. ව්‍යවසායක් වෙත ඇති දිගු හා කෙටි කාලීන ප්‍රාග්ධනය හා මෙහෙයුම් සැලැස්මී කාර්යසාධනය තක්සේරු කිරීමේ වෙනත් ආශ්‍රිත ලක්ෂණයන් වේ.

භෞතික කාර්යසාධනය ඇගයීම අදාළ වන අවස්ථාවක ඒකකයක තක්සේරු කළ ධාරිතාවය පිළිගත හැකි මිණුම් ලකුණක් වේ. අනුපාතික ධාරිතාවය උපයෝජනය යනු අමුද්‍රව්‍ය සහ උපයෝගීතා පරිභෝජනය සඳහා සම්මතයන් ඉපැයීම් හා ප්‍රතික්ෂේපිතයන් මෙන්ම විධිමත් නඩත්තුව හා උපකරණ සේවා කිරීම සඳහා අවශ්‍යතාවයන් සමඟ තක්සේරු කිරීමයි. කාර්යසාධනය ඇගයීම සඳහා අනෙක් වැදගත් පදනම වන්නේ පිරිවැය කාර්යක්ෂමතාවයයි. ධාරිතා උපයෝජනය, පරිභෝජනයන්, ඵලදායීතාවය, ඉපයීම් ආදිය පිළිබඳ සම්මතයන් මත පදනම්ව ප්‍රමිති හා පිරිවැය ඉලක්කයන් තීරණය කරනු ලැබේ. ආයතනික පාලනය, සාමාන්‍ය කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, ප්‍රසම්පාදන කළමනාකරණය, ඉදිකිරීම් කළමනාකරණය සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසායක් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ භාණ්ඩාගාරය විසින් නිකුත් කර ඇති අතර මෙම මාර්ගෝපදේශ ව්‍යවසායක කාර්යසාධනය හා පද්ධති ඇගයීම් කිරීම සඳහා වෙනත් පදනමක් වේ. අභ්‍යන්තර හා බාහිර විශේෂඥයින් විසින් සිදුකරන වෙනත් තාක්ෂණික අධ්‍යයනයන් හා ප්‍රමිතීන් මෙම මාර්ගෝපදේශයට පදනම් වන වෙනත් නිර්ණායකයන් වේ.

කාර්යසාධන විගණනය කාලීන අවශ්‍යතාවයකි. මූල්‍ය විගණනයේදී මූල්‍ය පාලනය හා ගිණුම්වල නිවැරදිතාවය පිළිබඳ සහතිකවීමක් සිදු කරයි. නමුත් සම්පත් ආර්ථිකබවින්, කාර්යක්ෂම හා ඵලදායීව උපයෝජනය වීම පිළිබඳ පරීක්ෂා කිරීම කාර්යසාධන විගණනයෙන් අපේක්ෂා

කෙරේ. මෙම සාධක තුනට අමතරව වර්තමානයේදී පරිසරාත්මක බලපෑම පිළිබඳවද පරීක්ෂා කරනු ලබයි. කාර්යසාධන විගණනය පිළිබඳව විවිධ නාමයන් භාවිත කරනු ලබයි.

- මුදලට අගය විගණනය
- කළමනාකරණ විගණනය
- මෙහෙයුම් විගණනය
- 3 “E” විගණනය

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වර්තමාන විගණන වාර්තා තුළින් මූල්‍ය විගණනයට හා සමානවූ ස්ථානයක් කාර්යසාධන විගණනයටද ලබා දීමත් ඒ තුළින් රාජ්‍ය ව්‍යවසායන් වෙත ලබාදෙන සම්පත් හා අරමුදල් අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් උපයෝජනය සිදුවූයේද යන්න පුළුල්ව විග්‍රහ කරනු ලබයි.

රාජ්‍ය ව්‍යවසායන්හි 2017 වර්ෂයේ නිකුත් කරන ලද විගණකාධිපති වාර්තා මගින් ඉකුත් වර්ෂයන්ට සාපේක්ෂව කාර්යසාධන විගණනය සඳහා වැදගත් ස්ථානයක් ලබාදෙන ලදී. ඊට අමතරව වර්තමානයේ සමාජීය හා ආර්ථික වශයෙන් විශාල අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති හා මහජනතාවගේ අවධානයට ලක් වී ඇති ආන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයක් තෝරා ගනිමින් ඉන් රටට, මහජනයාට මෙන්ම පරිසරයට සිදුවන බලපෑම පිළිබඳ මේ වන විට කාර්යසාධන විගණන වාර්තා කිහිපයක් නිකුත් කරන ලදී.

රාජ්‍ය ව්‍යවසායන්හි 2017 වර්ෂයේ නිකුත් කරන ලද විගණකාධිපති වාර්තා මගින් ඉකුත් වර්ෂයන්ට සාපේක්ෂව කාර්යසාධන විගණනය සඳහා වැදගත් ස්ථානයක් ලබාදෙන ලදී. ඊට අමතරව වර්තමානයේ සමාජීය හා ආර්ථික වශයෙන් විශාල අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති හා මහජනතාවගේ අවධානයට ලක් වී ඇති

ආන්දෝලාත්මක සිද්ධීන් කිහිපයක් තොරා ගැනීමින් ඉන් රටට, මහජනයාට මෙන්ම පරිසරයට සිදුවන බලපෑම පිළිබඳ මේ වන විට කාර්යසාධන විගණන වාර්තා කිහිපයක් නිකුත් කරන ලදී.

රජයට සහායක් සේම ව්‍යවසාය කළමනාකාරිත්වයේ ඔවුන්ගේ කාර්යක්ෂමතාවය හා ඵලාදායීතාවය වැඩිදියුණු කර ගැනීම රාජ්‍ය ව්‍යාපාර විගණනය හා සමානවම වැදගත් වන කාරණයක් වේ. මූල්‍ය හා මෙහෙයුම් අඩුපාඩු, පද්ධති ජරමාණාත්මක නොවීම හෝ අකාර්යක්ෂමතාවය, කාර්යසාධනයේ ඌනතාවයන්, නීති, රීති හා රෙගුලාසි ආදියට අනුකූල නොවීම් ආදිය සහ කාර්යසාධනය පිළිබඳ පිළිගත හැකි ප්‍රමිතීන් පිළිබඳ ඉලක්කයන් සපුරා නොගැනීම සම්බන්ධයෙන් හේතු විග්‍රහ කිරීම මගින් මෙය සපුරා ගැනේ. මූල්‍ය කාර්යසාධනය

භෞතික කාර්යසාධනය සමඟ සම්බන්ධවන අතර කාර්යක්ෂම හා ආර්ථික මෙහෙයුම් සහ සම්පත් කළමනාකරණය පිළිබඳ ගැටළු විගණන වාර්තාවෙන් අවධාරණය කරනු ලැබේ. ආයතනවල කළමනාකරිත්වය සමඟ මාගේ නිලධාරීන් විසින් පවත්වන විධිමත් රැස්වීම්වලදී අවශ්‍ය පද්ධති හා මෙහෙයුම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ සාකච්ඡා කරනු ලැබේ. විගණකාධිපතිවරයා විසින් නිරීක්ෂණය කෙරෙන අහිතකර සොයා ගැනීම් සඳහා රාජ්‍ය ව්‍යවසායන්හි අධ්‍යක්ෂ මණ්ඩලය හා කළමනාකාරිත්වය පසු විපරම් කටයුතු සිදුකිරීමද වැදගත් වේ.

මූල්‍ය කාර්යසාධනය

ලැබී ඇති තොරතුරුවලට අනුව රාජ්‍ය ව්‍යවසායන් 446 කට අදාළව තොරතුරු පහත වගුව 10 හි දැක්වේ.

ආයතන විස්තරය	ආයතන ගණන	අලාභ ලබන ආයතන	ලාභ ලබන ආයතන	තොරතුරු ඉදිරිපත් නොකළ ආයතන
(i) වෙනත් සංවර්ධන හා ලාභ මූලික නොවන ආයතන	61	20	23	18
(ii) ව්‍යවස්ථාපිත හා ව්‍යවස්ථාපිත නොවන අරමුදල්	62	6	24	32
(iii) නියාමන හා අධීක්ෂණ ආයතන	25	3	11	11
(iv) විශේෂිත ව්‍යාපාර ව්‍යවසායන්	55	8	24	23
(v) විශ්වවිද්‍යාල පර්යේෂණ හා වෙනත් පුහුණු ආයතන	70	25	26	19
(vi) රජය සතු සීමිත වගකීම් සමාගම්	111	27	59	25
(vi) ක්‍රීඩා සංගම්	62	-	-	-
එකතුව	446	89	167	128

වගුව 10 - රාජ්‍ය ව්‍යවසායයන් 446 කට අදාළ තොරතුරු

ඉහත තොරතුරුවලට අනුව 2017 වර්ෂයේදී රාජ්‍ය ව්‍යවසායන් 89 ක මූල්‍ය ප්‍රතිඵලය උනන්දුවකින් පෙන්වුම් කළ අතර මුළු වටිනාකම රු.මිලියන 57,158 ක් වී තිබුණි. සැලකිය යුතු මූල්‍ය උනන්දුවකින් සහිත ආයතන අතර ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ජයවර්ධනපුර රෝහල හා විශ්වවිද්‍යාල 12 ක් අන්තර්ගත විය. ඉකුත් වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී ශ්‍රී ලංකා පදනම් ආයතනය,ජාතික ක්‍රීඩා අරමුදල, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ආදිය මූල්‍ය උනන්දුව අඩුකර ගැනීමට සමත් වී තිබුණි.

ඊට අමතරව ආයතන 167 කට අදාලව එකතුව රු.මිලියන 453,936 ක මූල්‍ය අතිරික්තයක් ලබා තිබුණි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම හා සංචාරක සංවර්ධන අධිකාරියේ මූල්‍ය අතිරික්තය ඉකුත් වර්ෂයට සාපේක්ෂව වර්ධනයක් පෙන්වුම් කෙරුණි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිඵලය ඉකුත් වර්ෂයට සාපේක්ෂව අඩුවී තිබුණි.

නිරසාර සංවර්ධනය

ස්වභාවික සම්පත් සිග්‍රයෙන් පරිභෝජනය කිරීම හේතුවෙන් අනාගත පරපුර සඳහා සම්පත් හිඟවීමේ අවධානමකට මුහුණ දීමට සිදුවන ආකාරය හඳුනාගත හැකිය. එසේම සම්පත් පරිභෝජනයේ අතුරුඵලයක් වන අපද්‍රව්‍ය මගින් පරිසරයේ දරාගැනීමේ හැකියාව ඉක්මවා යන ආකාරයක්ද හඳුනාගත හැකිව තිබේ. අනිවාර්යයෙන්ම විය යුතු ආර්ථික සංවර්ධනයක් පරිසරයේ තිබිය යුතු නිරසාර බවත් යන දෙකෙහිම අත්‍යාවශ්‍ය වූ ඒකාබද්ධ කිරීමත් නිරසාර සංවර්ධනය සංකල්පයේ කේන්ද්‍රගත වුවකි.

ආර්ථික සංවර්ධනය හා පාරිසරික සංරක්ෂණය එකිනෙකින් පෝෂණය වන තත්ත්වයක් ඇතිකළ යුතු බවත් ඒ සඳහා ලෝකය පුරා දැනුවත් බවක් ඇතිකළ යුතු බවත් අවධාරණය වේ.

පරිසර සංවර්ධනය කිරීමේ ලෝක සංවිධානය දක්වන ආකාරයට නිරසර සංවර්ධනයේ මූලික අරමුණ වන්නේ මූලික මිනිස් අවශ්‍යතාවයන් තෘප්ත කිරීමත්, ඔවුන්ගේ ජීවිතවල ගුණාත්මකබව වැඩිදියුණු කිරීමත්, පරිසර ආරක්ෂා කිරීමත්, සමහ නිෂ්පාදනය වර්ධනය කිරීමත්ය. ඒ අනුව අනාගත පරපුරට සිය අපේක්ෂාවන් හා අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට පවතින විභවතාව පවත්වාගෙන යන අතරම වත්මන් පරපුරට ඉහළම ප්‍රතිලාභ ලැබෙන අන්දමට මිනිසා විසින් ජෛව ගෝලය පරිහරණය කිරීම හා කළමනාකරණය තිරසාර සංවර්ධනය වේ.

ආර්ථික, සමාජීය, පාරිසරික ආදී ක්ෂේත්‍රයන්හි විවිධ කාලයන්හි පසුවන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සාමාජික රාජ්‍යයන් 2030 වසර වන විට එකම කාලයකට ගෙනඒමේ අපේක්ෂාවෙන් නිරසර සංවර්ධන අරමුණු හඳුන්වා දී ඇති අතර මේ පිලිබඳව 2015 සැප්තැම්බර් මාසයේදී පැවති එක්සත් ජාතීන්ගේ නිරසාර සමුළුවේදී රැස් වූ රාජ්‍ය නායකයන් එකඟ වී තිබේ. නිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය මේ සඳහා අදාල කරගෙන ඇති අතර එය මිනිසා, පෘථිවිය සහ සෞභාග්‍ය ඉලක්කකර ගත් සියළු සාමාජික රටවල් විසින් ක්‍රියාත්මක කළ යුතු විශ්වීය ප්‍රකාශණයක් වේ. ශ්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් බැවින් මෙම විශ්වීය ප්‍රකාශනය ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මක කිරීමට බැඳී පවතී. ඒඅනුව 2017 වර්ෂයේ සිට විගණනය කරනු ලබන ආයතන තුළින් මෙම සංකල්පය ක්‍රියාත්මක

විම පිළිබඳව සොයා බලනු ලබන අතර තිරසාර සංවර්ධන අරමුණු කරා ලඟාවීම සඳහා රාජ්‍ය ආයතනවල සුදානම් තත්ත්වය හා ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳව රාජ්‍ය විගණනයක් සිදුකිරීමේදී හා වාර්තා කිරීමේදී අවධානයට ලක්වන විශේෂිත වූ නිරීක්ෂණයක් ලෙස තිරසාර සංවර්ධනය හඳුනාගෙන තිබේ.

මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ මතය

රාජ්‍ය ව්‍යවසායන් විසින් වර්ෂය අවසානයට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හා එදිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත වාර්ෂිකව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනු ලැබේ. ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳ සත්‍ය හා සාධාරණ තත්ත්වයක් මූල්‍ය ප්‍රකාශනවලින් පිළිබිඹු කරන්නේද යන බවට ස්වාධීන සහතිකයක් විගණකාධිපති විසින් ලබා දෙනු ලැබේ. මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීම මගින් මෙම සහතිකය ලබා දෙනු ලැබේ. රාජ්‍ය ව්‍යවසායන්හි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හා මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනවලින් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු වන්නේද හෝ නොවන්නේද යන්න සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට හෝ දැනට ජාත්‍යන්තර ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල වන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට සහ මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්ට එම මූල්‍ය ප්‍රකාශන අනුකූල වන්නේද හෝ නොවන්නේද යන්න පිළිබඳ විගණකාධිපතිවරයාගේ නිගමනය විගණන මතයෙන් ප්‍රකාශ කෙරේ.

මූල්‍ය ප්‍රකාශන අනුව ප්‍රමාණාත්මක වරදවා දැක්වීම් හෝ නොඑකඟතාවයන් හා විෂය

පථය සීමාවීම් හා කළමනාකරණය හා විගණනය අතර මතුවන නොඑකඟතාවයන් සලකා බැලීමෙන් අනතුරුව සිව් ආකාරයක මතයන් ප්‍රකාශයට පත්කරනු ලබයි. ඒවා නම්.

තත්ත්වාගණනය නොකළ මතය

මූල්‍ය ප්‍රකාශනවල ප්‍රමාණාත්මක වරදවා දැක්වීම් හෝ නොඑකඟතාවයක් නොමැති වීමටක.

තත්ත්වාගණනය කළ මතය (හැර මතය)

මූල්‍ය ප්‍රකාශනවල ප්‍රමාණාත්මක වරදවා දැක්වීම් හෝ නොඑකඟතාවයන් ඇතත් ඒවා ආයතනයේ මූල්‍ය ප්‍රච්ඡල විකෘති කර දැක්වීමට තරම් පෘද්ල නොවන විටක,

අහිතකර මතය

තෝරාගෙන ඇති ගිණුම්කරණ ප්‍රතිපත්ති, ඒවා ව්‍යවහාර කරන ලද ක්‍රමය හෝ මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කිරීමවල ප්‍රමාණවත් බව යනාදී කරුණු පිළිබඳව කළමනාකරණය හා විගණනය අතර ප්‍රමාණාත්මක/පෘද්ල නොඑකඟතාවයන් හා වරදවා දැක්වීම් ඇතිවිට.

මතය ව්‍යාවනය කිරීම

මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කිරීමට නොහැකිවන ලෙස විෂය පථය සීමාකර ඇති විට.

මූල්‍ය ප්‍රකාශන සඳහා මතයක් ප්‍රකාශ කිරීමේදී එය වඩාත් සාධාරණීකරණය වීම උදෙසා මූල්‍ය විගණනයේදී භාවිතා කළ හැකි පරිගණක විගණන මෘදුකාංගයක උපකාරයද ඉවහල් කර ගනු ලැබිය. ගිණුම් පරීක්ෂා කරමින් තෝරා ගන්නා ලද නියැදියක්

ආශ්‍රයෙන් හා සමස්ථ ප්‍රමාණාත්මකභාවයට ප්‍රතිශතයක් ලෙස නිවැරදි නොකරන ලද සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් එකතුව ගලපා එම ප්‍රතිඵලය මත විගණන මතය තීරණය කරනු ලබයි.

2017 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යවසායන් 446 ක් විසින් ඉදිරිපත් කර තිබුණු මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවල ඇතුළත් විගණන මතය ඉකුත් වර්ෂය සමඟ සසඳා පහත වගුව 11 හි දැක්වේ.

විගණන මතයේ ආකාරය	2017	2016
තත්ත්වගණනය නොකළ	80	70
තත්ත්වගණනය කළ	113	108
ව්‍යාවහන කළ	20	06
අහිතකර	05	09
මෙතෙක් තීරණය නොකළ	228	144

වගුව 11 - රාජ්‍ය ව්‍යවසායන් විසින් ඉදිරිපත් කළ මූල්‍ය ප්‍රකාශන සඳහා විගණකාධිපතිවරයා විසින් නිකුත් කළ විගණන මතයන්

ස්ථාවර වත්කම් පිළිබඳ වාර්තා පවත්වා ගැනීම

දේපළ පිරිසත හා උපකරණ යනු නිෂ්පාදනයේදී හා සේවා සැපයීමේ දී භාවිතා කරනු ලබන සහ වෙනත් අයට කුලියට දීම සඳහා හෝ පරිපාලනමය කටයුතු සඳහා තබාගෙන ඇති වත්කම් වන අතර එම වත්කම් එක් වාර්තාකරණ කාලපරිච්ඡේදයකට වඩා වැඩි කාලයක් තුළ භාවිතා කිරීමට අපේක්ෂිත ස්වභාවය වත්කම් වේ. තවද ජංගම වත්කම් ලෙස හඳුන්වනුයේ සාමාන්‍ය මෙහෙයුම් චක්‍රය තුළදී විකිණීමට හෝ පරිභෝජනය කිරීමට අදහස් කරන

හෝ වාර්තාකරණ කාලපරිච්ඡේදයෙන් පසුව මාස දොළහක් තුළදී උපලබ්ධි වෙනැයි අපේක්ෂා කරන වත්කම් වේ. සෑම ස්ථාවර වත්කමක්ම නිවැරදිව අංකනය කිරීමක් හා ස්ථාවර වත්කම් ලේඛන නිසිපරිදි නඩත්තු කිරීම නොකරන්නේ නම් වත්කම් නිවැරදිව හඳුනාගැනීමට නොහැකි වන අතර ඒවා පිළිබඳ භෞතික සත්‍යාපනය අසාර්ථක කාර්යයක් බවට පත්වන බව නිරීක්ෂණය විය. එක් එක් ස්ථාවර වත්කම් පිළිබඳ විස්තර තබා ගැනීමේ ක්‍රියාමාර්ගය වත්කම් පාලනය තහවුරු වීම හා වත්කම් සාවද්‍ය පරිහරණයෙන් වලක්වා ගැනීම තහවුරු කර ගැනීමට ආයතනයකට පහසුකම් සලසයි. ක්ෂය ගණනය කිරීම, බදු සඳහා සහ රක්ෂණ කාර්යයන් සඳහා ඉඩ සැලසෙන වත්කම්වල නිවැරදි වටිනාකම තබා ගැනීමේ ක්‍රියාමාර්ගයක්ද වේ. ස්ථාවර වත්කම් ලේඛනය කළමනාකරණ අවශ්‍යතාවලට ගැලපෙන සම්පූර්ණ සහ නිවැරදි වාර්තා ජනනය කරයි. ගණන්දීමේ නිලධාරීන් විසින් රජය සතු වූ හෝ රජය භාරයේ පවත්නා මුදල්, බඩුබාහිරාදී උපකරණ හා වෙනත් වත්කම් සුරක්ෂිතව පවත්වා ගැනීම හා සංරක්ෂණය සඳහා ප්‍රමාණවත් හා විධිමත් විධිවිධාන යොදනු ලබන බවට හා ඒවා වරින්වර සත්‍යාපනය කරනු ලබන බවටත්, නියමිත රෙගුලාසි හා උපදෙස්වලට අනුකූලව කරනු ලබන බවටත් සෑහීමකට පත්විය යුතු වුවද, බොහොමයක් ආයතන චක්‍රලේඛ ප්‍රකාරව වත්කම් ලේඛන පවත්වාගෙන නොයන අතර මුදල් රෙගුලාසි අංක 756 හා 2016 මාර්තු 31 දිනැති අංක 05/2016 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය ප්‍රකාරව වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයක්ද සිදුකර නොතිබුණු අවස්ථා විගණනයේදී අනාවරණය විය.

වාර්ෂික මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම

2017 වර්ෂය සඳහා රාජ්‍ය සමාගම් හැර රාජ්‍ය ව්‍යවසායන් 215 ක මූල්‍ය ප්‍රකාශන 2017 සැප්තැම්බර් 30 දින වන විට විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණි. කෙසේ වුවද 2017 දෙසැම්බර් 31 දිනට මුදල් වර්ෂය අවසානවී මාස 9 ක් ඉකුත්වීමෙන් පසුවත් ආයතන 61 ක් විසින් තම මූල්‍ය ප්‍රකාශන විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

2002 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයට අනුකූලව මූල්‍ය ප්‍රකාශන විගණනයට ලැබුණු දින සිට දින 30 ක කාලයක් ඇතුළත අදාළ රාජ්‍ය ව්‍යවසායට විගණන වාර්තාව නිකුත් කිරීමට හැකි වන පරිදි රාජ්‍ය ව්‍යවසායන් විසින් ඔවුන්ගේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සහ කෙටුම්පත් වාර්ෂික වාර්තා අදාළ මුදල් වර්ෂය අවසාන වී දින 60 ක් ඇතුළත විගණනය සඳහා ඉදිරිපත් කළ යුතු අතර අදාළ මුදල් වර්ෂය අවසාන වී දින 150 ක් ඇතුළත රාජ්‍ය ව්‍යවසායන් විසින් වාර්ෂික වාර්තා හා විගණන මූල්‍ය ප්‍රකාශන පාර්ලිමේන්තුවේ

සභාගත කළ යුතු බව භාණ්ඩාගාර ලේකම් විසින් 2002 මැයි 24 දිනැති අංක පීඑල් /පීඊ/21 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය මගින් නියෝග නිකුත් කර තිබුණි.

වෘත්තීය කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට හා රඳවා ගැනීම සඳහා ස්වාධීනත්වය නොමැතිවීම

වාණිජමය තීරණ ගැනීමේදී හා පුහුණු කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සහ රඳවා තබා ගැනීමේ දී බලපාන විවිධ අනුමත කිරීමේ අවශ්‍යතාවයන් අධ්‍යක්ෂ මණ්ඩලය ක්‍රියාකාරීත්වයන්ටද අහිතකර ලෙස බලපානු ලබයි. මෙම සීමා කිරීම හේතුවෙන් බොහෝ ව්‍යවසායන් ඉහළ වැටුප් මත කොන්ත්‍රාත් පදනමින් වෘත්තීකයන් බඳවා ගැනීම සිදුකරන බව නිරීක්ෂණය විය. පුද්ගලික අංශය සමඟ සැසඳීමේදී ඉතා අඩු වැටුප් ව්‍යුහයක් හේතුවෙන් විශේෂයෙන් ගණකාධිකාරීවරුන්, ඉංජිනේරුවරුන් හා තක්සේරුකරුවන් ආදී තනතුරු සඳහා බඳවා ගැනීමට හා වෘත්තීය සුදුසුකම්ලාභීන් රඳවා ගැනීමට රාජ්‍ය ව්‍යවසායන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වනු ඇත.

පළාත් පාලනය

ශ්‍රී ලංකාවේ ස්ථාපනය කර ඇති පළාත් පාලන ආයතන 335 ක්, මහා නගර සභා 23 ක් මහා නගර සභා ආඥා පනතේ (පරි.252) විධිවිධාන මගින්ද, නගර සභා 41 ක් නගර සභා ආඥා පනතේ (පරි.255) විධිවිධාන මගින්ද, ප්‍රාදේශීය සභා 271 ක් 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ විධිවිධාන

මගින්ද පිහිටුවා ක්‍රියාත්මක වෙමින් පවතින අතර, එම පළාත් පාලන ආයතනයන්ගේ 2017 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන විගණනයට ඉදිරිපත් කිරීම හා එම මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණන මතයන් ප්‍රකාශ කිරීම පිළිබඳ සාරාංශයක් වගුව 12 හි වේ.

පළාත් පාලන ආයතන වර්ගය	ශිඤ්ඵ ඉදිරිපත් කළයුතු සභා ගණන	2018.09.30 දිනට ශිඤ්ඵ ඉදිරිපත් කළ සභා ගණන	විගණන වාර්තා නිකුත් කළ සභා ගණන	2018.09.30 දිනට නිකුත් කර ඇති වාර්තා අනුව විගණන මතය			
				තත්ත්වගණනය කළ	තත්ත්වගණනය නොකළ	මතය ව්‍යාවහනය	අහිතකර මතය
මහා නගර සභා	23	23	18	17	-	01	-
නගර සභා	41	41	35	34	-	01	-
ප්‍රාදේශීය සභා	271	271	249	246	-	01	02
එකතුව	335	335	302	297	-	03	02

වගුව 12 - පළාත් පාලන ආයතන විසින් මූල්‍ය ප්‍රකාශන විගණනයට ඉදිරිපත් කිරීම හා විගණන මතයන් ප්‍රකාශ කිරීම

පළාත් පාලන බලමණ්ඩල මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණන වාර්තාවලින් අනාවරණය කර ඇති වැදගත් නිරීක්ෂණ කිහිපයක් සම්පිණ්ඩනය කර පහත දැක්වේ.

- අම්බලන්ගොඩ නගර සභාවේ තල්ගස්ගොඩ පුංචි පාලම අසල සිට මහ පාලම දක්වා මාර්ගය එක් පසෙක ශරීර සුවතා මංතීරුවක් ඉදිකිරීමට සැලැස්ම කර තිබුණු අතර මාර්ගය පුළුල් කිරීමකදී මෙය ඉවත් කිරීමට සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දන්වා තිබුණි. එහෙත් ඒ ගැන නොසලකා 2014 වර්ෂයේදී ශරීර සුවතා මංතීරුවක් ඉදිකර ඒ සඳහා රු.මිලියන 2.10 ක් වැය කර

තිබුණි. 2018 මැයි 23 දින භෞතික පරීක්ෂාවේදී එම ශරීර සුවතා මංතීරුව ගිලා බැස හඳුනාගත නොහැකි ලෙස වල් බිහි වී තිබුණු අතර ඇතැම් තැන්වල පස්ගොඩගසා තිබුණි.

- මධ්‍යම පරිසර අධිකාරියේ පිළිසරු ව්‍යාපෘති ආධාර ඇතිව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව විසින් ඉගල්කන්ද ඉඩමේ අක්කර 02 ක් යොදාගෙන රු.මිලියන 2.06 ක් වැය කර කැලි කසළ කළමනාකරණයට ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමේ කටයුතු 2008 වර්ෂයේ ආරම්භ කර තිබුණි. නමුත්, 2018 මාර්තු 05 දින වනවිට වර්ෂ 10 ක කාලයක් ගත වී තිබුණ ද, ඉදිකිරීම් වැඩ නිමකර නොතිබුණි.

- මාතර ප්‍රාදේශීය සභාවේ කැකනදුර මංසන්ධිය අසල පිහිටි ප්‍රධාන බස් නැවතුම්පොළ, නාගරික සංවර්ධන අධිකාරිය විසින් රු.මිලියන 7.20 ක් වැය කර ඉදි කර තිබුණි. ඒ සඳහා මාතර ප්‍රාදේශීය සභාවේ අරමුදලින්ද රු.මිලියන 1.00 ක් වැය කර තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එය කිසිදු ඵලදායී කටයුත්තක් සඳහා යොදා ගෙන නොතිබුණි.
- 2015 මාර්තු 17 දින නිහගොඩ ප්‍රාදේශීය සභාවට රු.මිලියන 4.50 ක් වටිනා ටීපර් රථයක් ලැබී තිබුණි. එම ටීපර් රථය 2017 ජුනි 23 දින සභාවේ අනුමැතියෙන් තොරව බල ප්‍රදේශයෙන් පිටත ධාවනය කර තිබියදී අනතුරකට ලක් වී තිබුණි. එම අනතුරෙන් රථයට රු.මිලියන 3.00 ක අලාභයක් සිදු වී තිබුණු බව තක්සේරු කර තිබුණි. එහෙත් සිදු වී තිබුණු හානිය රක්ෂණයෙන් ප්‍රතිපූර්ණය කර ගැනීමට හෝ අනතුරට වගකිව යුතු පාර්ශවයන්ගෙන් අයකර ගැනීමට හෝ ප්‍රාදේශීය සභාව විසින් කටයුතු කර නොතිබුණු අතර ටීපර් රථය අළුත්වැඩියා කිරීමකින් තොරව ප්‍රාදේශීය සභාවේ ගරාජය තුළ ගාල් කර තිබුණි.
- මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රතිපාදන මත මාතර මහා නගර සභාව විසින් 2016 වර්ෂයේදී කසළ කළමනාකරණය සඳහා ජීව වායු ඒකකයක් ඉදිකිරීම වෙනුවෙන් රු.මිලියන 6.44 ක් වැයකර තිබුණි. නමුත්, 2018 ජුනි 12 දින වන විටත් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමකින් තොරව එම ඒකකය අත්හැර තිබුණි.
- 2016 වර්ෂයේදී පුරනැගුම ව්‍යාපෘතිය මගින් රු.මිලියන 15.42 ක් වැය ඉදිකර තිබුණු ආදාහනාගාරය විල්ගමුව ප්‍රාදේශීය සභාව වෙත භාර දී තිබුණි. නමුත් එම ආදාහනාගාරයේ 2017 දෙසැම්බර් මාසය දක්වා මාතදේහ 06 ක් පමණක් දහනය කර තිබුණු අතර එදිනෙන් පසු ආදාහනාගාරය ක්‍රියා විරහිත වී තිබුණි.
- 2014 වර්ෂයේදී රු.මිලියන 1.16 ක් වැයකර සියලුම ශේඛ්‍යවූ ප්‍රාදේශීය සභාවේ වාහන සේවා ඒකකයක් ඉදිකර තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් එම ඒකකය අපේක්ෂිත කාර්යය සඳහා යොදා ගෙන නොතිබුණි.
- වැලිගොපොල ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියාත්මක කර තිබුණු ජල ව්‍යාපෘති 05 ක් මගින් සපයන ජලයෙහි අහිතකර කොලිෆෝම් බැක්ටීරියා පවතින බව ජල සාම්පල් පරීක්ෂාවේදී තහවුරු වී තිබුණි. එබැවින් එම ජල ව්‍යාපෘති මගින් සපයන ජලය දෛනිකව ක්ලෝරීකරණය කළ යුතු බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් අවධාරණය කර තිබුණු අතර සභාවේ නිලධාරීන්ට ක්ලෝරීකරණය පිළිබඳ පුහුණුවක්ද ලබා දී තිබුණි. එහෙත් ජලය ක්ලෝරීකරණය කිරීම විධිමත්ව හා අඛණ්ඩව ක්‍රියාත්මක කර නොතිබුණි.
- රත්නපුර නගරයේ පිහිටි රත්නපුර මහා නගර සභාව සතු සිනමා ශාලාව බදු දී තිබුණු අතර 2001 මැයි 01 දින සිට 2010 අප්‍රේල් මාසය දක්වා රු.මිලියන 1.95 ක බදු මුදල් හිඟව පැවැතුණි. මහා නගර සභාව විසින් එම හිඟව බදු මුදල් 2018 මැයි මාසය වන විටත් අයකර ගැනීමට අපොහොසත් වී තිබුණි.
- පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා 04 ක එකතුව රු.මිලියන 7.40 ක් වටිනා වාහන සහ ජල පොම්පාගාර උපකරණ වර්ෂ ගණනාවක සිට නිෂ්ක්‍රීයව පැවැතුණි. එමෙන්ම වනාන්තරවිල්ලුව සභා බල ප්‍රදේශයේ ඉදිකර තිබුණු නල ළිං 75 ක් නියමිත පරිදි නඩත්තු නොකර

අතහැර තිබුණි.

- ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව විසින් සෂ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා 2017 මැයි 16 දින රු.මිලියන 6 ක් වැයකර ඉඩමක් මිලදී ගෙන තිබුණි. සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් එම මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා සැලැස්සුම් කර නොතිබුණු අතර දිරන කසළ පෞද්ගලික ඉඩම්වල වලවල් කපා බැහැර කිරීම සිදු කරමින් පැවතුණි.
- වයඹ සංවර්ධන අමාත්‍යාංශයෙන් ලබා දී තිබුණු ප්‍රතිපාදනවලින් රු.මිලියන 4.42 ක් වැය කර ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවට අයත් ගනේවත්ත - නැලව මාර්ගයේ ඉදි කිරීම් නිමකර තිබුණි. එම ඉදි කිරීම් නිමකර මාසයක් පමණ කාලයක් ගතවී තිබියදී 2017 අගෝස්තු 29 දින හා 2017 සැප්තැම්බර් 25 යන දිනවල සිදු කරන ලද භෞතික පරීක්ෂාවේදී මාර්ගයට යොදා තිබෙන ගල් සහ වැලි මතු වෙමින් පැවති අතර, මාර්ගයේ කොන්ක්‍රීට් කඩා පරීක්ෂා කිරීමේදී ගල් සහ වැලි පහසුවෙන් වෙන්වෙන තත්ත්වයක් පැවැතුණි.
- පුත්තලම දිස්ත්‍රික්කයේ නගර සභා දෙකක සහ ප්‍රාදේශීය සභා 09 ක 2017 දෙසැම්බර් 31 දින වන විට වරිපනම් හා බදු සහ කුලී පිළිවෙලින් රු.මිලියන 198.06 ක් සහ රු.මිලියන 87.25 ක් හිඟහිටව පැවැතුණි. එම සභාවන් විසින් හිඟහිටි ආදායම් රැස්කිරීම මන්දගාමීව සිදු කෙරෙමින් පැවැතුණි.
- කොළඹ මහා නගර සභාව විසින් සතුටු උයන වෙනුවෙන් 2018 අප්‍රේල් 18 දින රු.මිලියන 27.24 ක් වැය කර ඩොජ්ම කාර් 15 ක්, කැන්ගරු රයිඩර් ක්‍රීඩා යන්ත්‍රයක් හා ළමා කෝච්චියක් මිලදී

ගෙන තිබුණි. නමුත් කැන්ගරු රයිඩර් ක්‍රීඩා යන්ත්‍රය හා ළමා කෝච්චිය නියමිත පිරිවිතරයන්ට අනුකූල නොවීම නිසා සවිකරන අවස්ථාවේදීම කැන්ගරු රයිඩර් ක්‍රීඩා යන්ත්‍රය අක්‍රීය වී පැස්සුම් කර සභාව වෙත භාර දී ඇති බව හෙලිදරව් වී තිබුණි. නමුත් මහා නගර සභාව විසින් ඒ සඳහා තත්ත්ව සහතික ලබාදී මුළු වටිනාකම සැපයුම්කරුට ගෙවා තිබුණි. එමෙන්ම කැන්ගරු රයිඩර් ක්‍රීඩා යන්ත්‍රය සවිකර භාර දීමෙන් පසු මාසයක් වැනි කෙටිකාලයක් තුළ මහජන භාවිතයේදී එක් බාහුවක් සහ ආසන කිහිපයක් කැඩී අනතුරුදායක තත්ත්වයක පැවැතුණි.

- කොළඹ මහා නගර සභාව විසින් නගරයේ ඇති අවුරුදු 100 කට වඩා පැරණි ගස්වල කඳ හා මුල්වල තත්ත්වය මැනීමට සහ පරීක්ෂා කිරීමට 2015 වර්ෂයේදී රු.මිලියන 7.4 ක් වැය කර යන්ත්‍රයක් මිලදී ගෙන තිබුණි. එම යන්ත්‍රය මගින් ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කර තීරණ ගැනීම සඳහා වෘක්ෂ වෛද්‍ය පළපුරුද්දක් ඇති නිලධාරීන් (වෘක්ෂ වෛද්‍ය - Arborists වැනි) සභාවේ නොමැති වීමෙන් නව යන්ත්‍රය 2018 ජූලි 13 දින වන විටත් භාවිතයට නොගෙන විහාර මහා දේවි උද්‍යාන කාර්යාලයේ පැවැතුණි.
- බොරැස්ගමුව නගර සභාවේ 2017 වර්ෂයේදී වෙන් කරන ලද කසළ ටොන් 493.62 ක් හා වෙන් නොකරන ලද මිශ්‍ර අපද්‍රව්‍ය ටොන් 9,653.27 ක් කරදියාන කසළ අංගනයට භාර දී තිබුණි. එම වෙන් කරන ලද කසළ ප්‍රමාණය වෙන් නොකරන ලද කසළ ප්‍රමාණයෙන් සියයට 5.1 ක් වී තිබුණි. කසළ වෙන් කිරීම ප්‍රශස්ත මට්ටමක නොතිබුණු අතර කසළ එකතු කිරීම නිසි පරිදි කළමනාකරණය නොකිරීම නිසා

රු.මිලියන 7.24 ක් වැඩිපුර ගෙවීමට සභාවට සිදු වී තිබුණි.

- කටාන ප්‍රාදේශීය සභාව විසින් වලිසිංහ හරිශ්චන්ද්‍ර ක්‍රිකට් ක්‍රීඩාපිටිය පිහිටි ඉඩම, 2002 නොවැම්බර් 01 දින එලඹ තිබුණු ගිවිසුමට අනුව ගම්පහ දිස්ත්‍රික් සංගමය වෙත වර්ෂ 30 ක කාලයක් සඳහා බදු දීමට කටයුතු කර තිබුණි. බදුකරු විසින් බදු ගිවිසුමේ කොන්දේසි ප්‍රකාරව සංවර්ධන කටයුතු කිසිවක් සිදු නොකිරීම, ක්‍රීඩාංගනය තරඟ සඳහා ලබාදීම මගින් ලැබෙන මුදලින් සභාවට ලැබිය යුතු කොටස ගෙවා නොතිබීම, අතුරු බදු දීමක් සිදුකර තිබීම සහ මුලදී ගෙවන ලද රු.180,000 ක් පමණක් ලැබී තිබීම මත 2007 ඔක්තෝබර් 27 දින ගිවිසුම අවලංගු කර තිබුණි. එසේ වුවත්, අදාළ ක්‍රීඩා සමාජය විසින් ගිවිසුම අවලංගු කළ දින සිට වසර 10 කට ආසන්න කාලයක් සභාවට කිසිදු මුදලක් නොගෙවා සිය කටයුතු කර ගෙන ගොස් තිබුණු අතර ඊට විරුද්ධව සභාව විසින් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොතිබුණි. තවද හෙක්ටයාර් 5.5840 ක ක්‍රිකට් පිටිය සමඟ හෙක්ටයාර් 8.8527 ක් වූ මුළු ඉඩම් ප්‍රමාණය 2002 වර්ෂයේ සිට 2018 ජූලි මාසය වන තෙක් කිසිදු සංවර්ධනයක් කර නොතිබුණු අතර මේ නිසා සභාවට විශාල ආදායමක් ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී තිබුණි.
- අන්තර් ජාලයෙන් ලබා ගත් තොරතුරු ලැයිස්තුවකට අනුව මීගමුව මහා නගර සභා බල ප්‍රදේශයේ සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල්, ආපන ශාලා හා ලැඟුම්හල් 153 ක් පැවැතුණි. එම හෝටල්, ආපන ශාලා හා ලැඟුම්හල්වලින් 81 ක් සඳහා බලපත්‍ර මහා නගර සභාව විසින් නිකුත් කර නොතිබුණි.

- වත්තල නගර සභාව විසින් 2013 වර්ෂයේදී රු.මිලියන 9.48 ක් වැය කර අක්කර 01 පර්චස් 31.90 ක් වූ ඉඩමක් මිලදී ගෙන තිබුණි. එම ඉඩමේ කසළ වෙන්කිරීමේ අංගනයක් ඉදිකර, කසළ ක්‍රමානුකූලව බැහැර කිරීමේ ව්‍යාපෘතිය වහාම ඉටුකළ යුතු බව පළාත් පාලන කොමසාරිස් විසින් උපදෙස් ලබාදී තිබුණි. ඒ සඳහා 2016 අප්‍රේල් 02 දින පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් රු.මිලියන 1.00 ක ප්‍රතිපාදන ලබාදී තිබුණද, ඉඩම වටා පැති බැම්මක් ඉදි කිරීම පමණක් සිදුකර තිබුණි.
- අම්පාර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 ක වර්ෂ 2 කට වැඩි කාලයක සිට පැවැත එන එකතුව රු.මිලියන 18.73 ක් වූ තැන්පතු සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 571 ප්‍රකාරව කටයුතු කර ආදායමට ගැනීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කටයුතු කර නොතිබුණි.
- දිඹුලාගල ප්‍රාදේශීය සභාව විසින් පුර නැඟුම ව්‍යාපෘතිය යටතේ රු.මිලියන 8.18 ක් වැයකර 2015 වර්ෂයේ සිරිපුර ජල ව්‍යාපෘතියේ ජල ටැංකියක් ඉදිකර තිබුණි. එම ජල ටැංකිය නිසි ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම නිසා ටැංකියේ පෙරණය සවි වන කොන්ක්‍රීට් තට්ටුව 2018 පෙබරවාරි මාසයේදී කඩා වැටී තිබුණි. මේ නිසා එම ජල ව්‍යාපෘතිය භාවිතයට නොගෙන අතහැර තිබුණි. තවද එම ව්‍යාපෘතියට අලුතින් සවිකර තිබූ මෝටරයේ නන්ටරින් වැල්ව් අක්‍රිය වීම නිසා භාවිතයට ගත නොහැකි තත්ත්වයක පැවතුණි.
- පුර නැඟුම ව්‍යාපෘතිය මගින් රු.මිලියන 14.80 ක් වැය කර 2014 වර්ෂයේදී ගල්නෑව ප්‍රාදේශීය සභාවට පවරා තිබුණු

බුල්නෑව සතිපොළ ගොඩනැගිල්ල හා වැසිකිලිය යෝජිත කාර්යයන් සඳහා යොදා නොගෙන නිෂ්කාර්යව පැවතුණි. තවද 2014 වර්ෂයේදී රු.මිලියන 28.50 ක් වැයකර ගල්නෑව නගරයේ ඉදිකර තිබුණු පොදු ශ්‍රවණාගාරය 2018 ජුනි 20 දින වන විටත් පොදු කටයුතු සඳහා යොදා ගෙන නොතිබුණි.

- උතුරු නැගෙනහිර පළාත් පාලන සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ, රු.මිලියන 21.22 ක් වැය කර තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ ඉසිපතන ළමා උද්‍යානය 2017 පෙබරවාරි 17 දින ඉදිකිරීමේ වැඩ අවසන් කර තිබුණි. ඒ සඳහා උතුරු මැද පළාත් සභා අරමුදලින් රු.මිලියන 4.00 ක් වැය කර ක්‍රීඩා උපකරණ (Play Item) මිලදී ගෙන 2018 අප්‍රේල් 10 දින වන විට වර්ෂයකට වැඩි කාලයක් ගත වී තිබුණත්, එම

උද්‍යානය මහජනයාගේ පරිහරණයට ලබා දී නොතිබුණි.

- 2011 වර්ෂයේ ජාතික සවිය ගම නැගුම වැඩසටහන යටතේ වැඩ ආරම්භ කරන ලද හොරොච්චොතාන ප්‍රාදේශීය සභාවේ වාහල්කඩ ජාතික ජල යෝජනා ක්‍රමය සඳහා රු.මිලියන 3.54 ක් වැය කර වැඩ අවසන් කර තිබුණත්, ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාදීමට අවශ්‍ය පියවර සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ගෙන නොතිබුණි. තවද රු.මිලියන 3.95 ක් වැයකර පිළිසරු ව්‍යාපෘතියේ වැඩ 2017 වර්ෂයේදී අවසන් කර තිබුණද, එයට විදුලිය හා ජලය සපයා නොතිබීම හේතුවෙන් 2018 අප්‍රේල් 20 දින වන විටත් මහජන ප්‍රයෝජනය සඳහා ලබාදී නොතිබුණි.


විදේශ ආධාර ව්‍යාපෘති

2017 වර්ෂය සඳහා වූ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව අනුව, සමාලෝචිත වර්ෂයේදී සමස්ථ අයවැය හිගය රු.බිලියන 733.4 ක් පියවීම සඳහා රජය දේශීය මූලාශ්‍රවලින් රු.බිලියන 294.3 ක් හා විදේශීය මූලාශ්‍රවලින් රු.බිලියන 439.2 ක් ණය වශයෙන් ලබාගෙන තිබුණි. ඉකුත් වර්ෂයේදී විදේශ මූලාශ්‍රවලින් ලබාගෙන තිබුණු රු.බිලියන 391.9 ක ශුද්ධ විදේශ ණය ප්‍රමාණය සමග සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේදී විදේශ ණය ගැනීමිවල සියයට 12 ක වර්ධනයක් දැකිය හැකිවිය.

සමාලෝචිත වර්ෂයේදී රජය විදේශ සංවර්ධන පාර්ශ්වකරුවන්ගෙන් සහ ණය දෙන නියෝජිත ආයතන සමඟ නව විදේශ මූල්‍යයන් එකගතා ගිවිසුම් 52 කට එළඹ තිබුණු අතර එමගින් ඉදිරි වර්ෂවලදී එ.ජ.ඩොලර් මිලියන 5,022.1 ක් ලබාගැනීමට නියමිතව තිබුණි. ණය එකඟතා ගිවිසුම් 28 ක් මගින් ලබාගැනීමට බලාපොරොත්තු වූ එ.ජ.ඩොලර් මිලියන 2,281.40 ක් හා ප්‍රදාන ආධාර ගිවිසුම් 24 ක් මගින් ඉදිරි වර්ෂවලදී ලැබීමට නියමිතව තිබුණු එ.ජ.ඩොලර් මිලියන 240.7 කින් එය සමන්විත විය. මෙම ණය හා ආධාර වශයෙන් ලැබෙන මුදලින් සියයට 29 ක් ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහාත් මහා මාර්ග හා පාලම් සංවර්ධනය වෙනුවෙන් සියයට 18 ක් ආයෝජනය කිරීමට අපේක්ෂා කර තිබුණි.

විදේශ ව්‍යාපෘතිවල මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා ඉදිරිපත් කිරීම

සමාලෝචිත වර්ෂය අවසානය වන විට විදේශ ආධාර ව්‍යාපෘති 153 ක් ක්‍රියාත්මක තත්ත්වයේ පැවති අතර ඒ අතරින් විදේශ ආධාර ව්‍යාපෘති 123 ක වාර්ෂික මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව විදේශ සංවර්ධන පාර්ශ්වකරුවන්ගෙන් සහ ණය දෙන නියෝජිත ආයතන මගින් සංවර්ධන ව්‍යාපෘති හා වැඩ සටහන් හරහා ලැබී තිබුණු එ.ජ.ඩො. මිලියන 1,638.2 ක ණය සහ එ.ජ.ඩො. මිලියන 30.5 ක ප්‍රදාන සමාලෝචිත වර්ෂයේදී උපයෝජනය කර තිබුණි. කෙසේ වෙතත්, ඉන්දියානු ණය ක්‍රමය, චීන රජයේ ආධාර සහ වෙනත් ද්විපාර්ශ්වික ණය යෝජනා ක්‍රම යටතේ ක්‍රියාත්මකව පැවති ව්‍යාපෘතිවලට අදාළ ණය ගිවිසුම්වල, වාර්ෂික මූල්‍ය ප්‍රකාශන විගණකාධිපතිවරයාගේ පරීක්ෂණයට භාජනය විය යුතු බව සඳහන් කොන්දේසි අනිවාර්ය අවශ්‍යතාවයක් ලෙස දක්වා නොතිබීම හේතුවෙන් එම ව්‍යාපෘතිවල මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබුණි. 2017 වර්ෂයේ විදේශ සංවර්ධන පාර්ශ්වකරුවන් සහ ණය දෙන නියෝජිත ආයතන මගින් ක්‍රියාත්මක කර තිබුණු විදේශ ව්‍යාපෘති සහ ඒවායේ මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා ඉදිරිපත් කිරීම පිළිබඳ තත්ත්වය රූපසටහන 10 හි දැක්වේ.



රූපසටහන 10 - වර්ෂයේ විදේශ සංවර්ධන පාර්ශවකරුවන් සහ ණය දෙන නියෝජිත ආයතන මගින් ක්‍රියාත්මක කර තිබුණු විදේශ ව්‍යාපෘති සහ ඒවායේ මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා ඉදිරිපත් කිරීම

විදේශ ආධාර ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් සිය මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ඒකාකාරී ගිණුම් ප්‍රතිපත්ති අනුගමනය කර නොතිබීම විගණනයේදී නිරීක්ෂණය වූ ප්‍රධාන අඩුපාඩුවක් විය. විදේශ ආධාර ව්‍යාපෘතිවල මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අනුගමනය කිරීම අවශ්‍යතාවයක් වුවද, බොහෝ විදේශාධාර ව්‍යාපෘතිවල මූල්‍ය ප්‍රකාශන සඳහා පොදුවේ පිළිගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති අනුගමනය

කරන ලද බව දක්වා තිබුණි. ඒ අනුව වාර්ෂික මූල්‍ය ප්‍රකාශන වශයෙන් වර්ෂය අවසාන දිනට ව්‍යාපෘතිවල මූල්‍ය තත්ත්වය ප්‍රකාශය පමණක් ඉදිරිපත් කරනු ලබන බව නිරීක්ෂණය විය. විදේශ නියෝජිත ආයතනවලින් සහ ශ්‍රී ලංකා රජයෙන් ව්‍යාපෘතින් සඳහා ආයෝජනය කරනු ලබන මුදල, ප්‍රාග්ධන හා පුනරාවර්තන ආධාර වශයෙන් වෙන්ව හඳුනාගෙන ගිණුම් නොතබා වර්ෂය තුළ ආයෝජන වශයෙන් ලැබී තිබෙන සම්පූර්ණ මුදලම ප්‍රාග්ධන

ආධාර වශයෙන් සලකා කටයුතු කිරීම හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඉන් නියෝජනය වූ වත්කම්වල වටිනාකම අධිගණනය වී තිබුණි.

විදේශ ආධාර ව්‍යාපෘතිවල ක්‍රියාකාරී කාල සීමාව අවසාන වීමෙන් පසුවද, සමහර ව්‍යාපෘති කළමනාකරණ ඒකක විසින් අඛණ්ඩ පැවැත්ම සංකල්පය පදනම් කර ගෙන මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර තිබුණු බව විගණනයේදී නිරීක්ෂණය විය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ව්‍යාපෘතියේ අවසාන මූල්‍ය වර්ෂයේදී, මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතු ආකාරය පිළිබඳව විධිමත් උපදෙස් ලබාදී නොතිබීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගතවී පැවතුණි. තවද, විදේශ අරමුදල් උපයෝජනය කර මිලදීගත් දේපල, පිරිසත හා උපකරණ යනාදී වත්කම් ව්‍යාපෘතියේ ක්‍රියාකාරී කාල සීමාව අවසන්වීමෙන් පසු අදාළ ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත භාරදීමෙන් පසුව ඒවා අපේක්ෂිත අරමුණු වෙනුවෙන් උපයෝජනය කරන බව තහවුරු කිරීම සඳහා වූ පසු පරීක්ෂාවන් රේඛීය අමාත්‍යාංශය සිදුකර නොතිබීම ප්‍රධාන අඩුපාඩුවක් විය.

ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන විවිධ රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොවීම

සමාලෝචිත වර්ෂයේදී ආසියානු සංවර්ධන බැංකුව මඟින් මූල්‍යාධාර සපයන ව්‍යාපෘති 11 ක ක්‍රියාත්මක කිරීමේ නියෝජිත ආයතනය වශයෙන් ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබුණු අතර එම ව්‍යාපෘතිවල සංරචකයන් මණ්ඩලයේ විවිධ අංශ මඟින් ක්‍රියාත්මක කර තිබුණි. කෙසේ වෙතත් මෙම අංශ අතර නිසි සම්බන්ධීකරණයක් සිදුවී නොතිබීම හේතුවෙන් ව්‍යාපෘතිවල මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම ප්‍රමාදවී තිබුණු බවත්, ඒවායේ

භෞතික ප්‍රගතිය අපේක්ෂිත මට්ටමට ලගාවී නොතිබුණු බවත්, විගණනයේදී නිරීක්ෂණය විය.

ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය හා ජාත්‍යන්තර පිළිගැනීම වර්ධනය කිරීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුව හා ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ ණය ආධාර මත වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ වූ ආයතන 09 ක් හරහා නිපුණතා අංශ සංවර්ධන ව්‍යාපෘතිය, 2014 වර්ෂයේ සිට ක්‍රියාත්මක කර තිබුණි. කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන විවිධ රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොවීම හේතුවෙන් ව්‍යාපෘතියේ කටයුතු අපේක්ෂිත පරිදි ඉටුකර නොතිබුණි.

මහ කොළඹ අප ජල කළමනාකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය, කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය යන ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් සිදුනොවීම හේතුවෙන් ව්‍යාපෘතිය යටතේ වූ සමහර කාර්යයන් අත්හිටුවීමට හෝ වෙනස් කිරීමට හේතුවී තිබුණි. කොළඹ වරාය නගරය ඉදිකිරීම හා කොළඹ කොටුව ප්‍රදේශයේ එහි කාලීන සංවර්ධන කටයුතු හේතුවෙන් ව්‍යාපෘතියේ ආරම්භ අවදියේදී සැලැසුම් කර තිබුණු සමහර කාර්යයන් වෙනස් කර තිබුණි. මේ හේතුවෙන් ව්‍යාපෘතියේ කටයුතු ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් ඇති වී තිබුණි.

විදේශ ආධාර උන උපයෝජනය

ණය දෙන විදේශ නියෝජිත ආයතන විසින් විදේශ ආධාර ව්‍යාපෘති සඳහා වෙන්කරන ලද අරමුදල් උපයෝජනය පහළ මට්ටමක පැවති බව විගණනයේදී නිරීක්ෂණය විය. මේ හේතුවෙන් අපේක්ෂිත පරිදි

උපයෝජනය නොකළ අරමුදල් සඳහා අමතර පොලී මුදල් ගෙවීමට සිදුවී තිබුණු අතර ව්‍යාපෘති කාලය දීර්ඝ කිරීමේ අවදානමක් පැවතීම, උද්ධමනකාරී බලපෑම් හේතුවෙන් ඇස්තමේන්තුගත පිරිවැය මත

ව්‍යාපෘති කටයුතු ඉටුකිරීමට නොහැකිවීම වැනි අහිතකර ප්‍රතිඵලයක් උද්ගත වන බව නිරීක්ෂණය විය. අරමුදල් උපයෝජනය පහළ මට්ටමක පැවති ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව වගුව 13 හි දැක්වේ.

ව්‍යාපෘතියේ නම	විදේශ නියෝජිත ආයතනය	ණය ගිවිසුම යටතේ මූල්‍යණය කිරීමට එකඟ වූ මුදල	2017 දෙසැම්බර් 31 දිනට	
			උපයෝජනය කර තිබුණු මුදල	ව්‍යාපෘතිය ආරම්භ කර ගතවී තිබුණු කාලය
		එ.ජ.ඩොලර්	එ.ජ.ඩොලර්	වර්ෂ
1. දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය	ජා.සං.සං.	110.0	49.52	3
2. යාපනය - කිලිනොච්චිය ජලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය	ආ.සං.බැ.	76.45	28.55	7
3. ජල සම්පාදන හා සනීපාරක්ෂක වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය	ජා.සං.සං.	165	23.70	2
4. ඒකාබද්ධ මාර්ග ආයෝජන ජාල වැඩ සටහන	අ.සං.බැ.	800	291.42	3 ½
5. කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය	ජා.සං.සං.	213	87.70	5 ½
6. මහනුවර නගර අප ජල කළමනාකරණ ව්‍යාපෘතිය	ජ.ජා.ස ආ	14,087 (ජපන් යෙන්)	3,414.52 (ජපන් යෙන්)	7

වගුව 13 - අරමුදල් උපයෝජනය පහළ මට්ටමක පැවැති ව්‍යාපෘති

භෞතික හා මූල්‍ය ප්‍රගතිය මන්දගාමීව පැවති විදේශ ව්‍යාපෘති රාශියක් පැවති අතර සැලැස්ම කිරීමේ දුර්වලතා, ව්‍යාපෘතිවල විෂය පථය පසු කාලීනව සංශෝධනය කිරීම, මහජන විරෝධතා, ඉඩම් පවරා ගැනීමේ ප්‍රමාදය, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ නොහැකියාවන්, ප්‍රසම්පාදන ක්‍රමවේදයේ දුර්වලතා, ප්‍රමාණවත් සුපරීක්ෂණයන් නොමැතිවීම හා තාක්ෂණික දැනුම සහිත පුද්ගලයින් ව්‍යාපෘති කළමනාකරණය සඳහා බඳවා ගැනීමේ අපහසුතා වැනි කරුණු රාශියක් ඊට හේතුවී තිබුණි.

විදේශ ආධාර ව්‍යාපෘතිවල මූල්‍ය පාලන පද්ධති දුර්වලතා

2016 මාර්තු 24 දිනැති අංක 01/2016 දරන කළමනාකරණ සේවා චක්‍රලේඛයේ 2.2.4 ඡේදය ප්‍රකාරව ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ඇතුළත්ව විදේශ ආධාර ව්‍යාපෘති මෙහෙයුම් අංශ සඳහා වූ කාර්ය මණ්ඩලයන්ට බාහිර පුද්ගලයින් බඳවාගත යුතු බවත්, ඒ සඳහා හැකි තාක් දුරට විවෘත දැන්වීම් මත අයදුම්පත් කැඳවීමට උපදෙස් ලබාදී තිබුණි. නමුත් මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සහ ලංකා විදුලිබල මණ්ඩලය මගින් මෙහෙයවා තිබුණු ව්‍යාපෘතිවල ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් එම ආයතනවල අභ්‍යන්තර කාර්ය

මණ්ඩලවලින් මුදවා හරිනු ලැබූ නිලධාරීන්ගෙන් සමන්විත විය. මේ හේතුවෙන් ව්‍යාපෘතිවල කාර්යයන් කාර්යක්ෂමව ඉටුකිරීම සඳහා අවශ්‍ය නව තාක්ෂණික හා කළමනාකරණ දැනුම අදාළ ව්‍යාපෘතීන් තුළට ගලා ඒම දුර්වලව පැවතුණි.

2016 ජුනි 10 දිනැති අංක 02/2016 දරන කළමනාකරණ සේවා වක්‍රලේඛයේ විධිවිධාන පරිදි මුළු ව්‍යාපෘති පිරිවැය එ.ජ.ඩොලර් මිලියන 10 ක් හෝ එය ඉක්මවන විදේශ ව්‍යාපෘතීන් සඳහා අභ්‍යන්තර විගණන කටයුතු කාර්යක්ෂමව ඉටුකිරීම මඟින් මූල්‍ය පාලන පද්ධතීන් ශක්තිමත් කළ යුතු වුවත්, මාර්ග සංවර්ධන අධිකාරිය, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කළ විදේශ ආධාර ව්‍යාපෘති 89 ක් සඳහා වෙනම අභ්‍යන්තර විගණකවරුන් පත්කර නොතිබුණි. උක්ත ආයතනවල අභ්‍යන්තර විගණන ඒකක මඟින්ද අදාළ විදේශ ආධාර ව්‍යාපෘතිවල ගනුදෙනු හා කාර්යයන් විගණනයට භාජනය කිරීමට කටයුතු කර නොතිබීම හේතුවෙන් මූල්‍ය පාලනය සම්බන්ධව අඩුපාඩු නිවැරදි නොකර පැවතුණි.

ව්‍යාපෘති කළමනාකරණ ඒකක විසින් ව්‍යාපෘතිවල ස්ථාවර වත්කම් සත්‍යාපනය කිරීම හෝ භාණ්ඩ සමීක්ෂණයන් කාලීනව සිදුකර නොතිබීම පොදු ලක්ෂණයක් විය.

මේ හේතුවෙන් ව්‍යාපෘතිවල වත්කම් කළමනාකරණය හා ව්‍යාපෘති කාලය අවසන් වූ පසු අදාළ වත්කම් හා භාණ්ඩ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත භාරදීමේදී ගැටළු මතුවී තිබුණි.

ව්‍යාපෘති කළමනාකරණ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය

මුදල් අමාත්‍යාංශය යටතේ වූ දෙපාර්තමේන්තුවක් ලෙස ක්‍රියාත්මක වූ ව්‍යාපෘති කළමනාකරණ අධීක්ෂණ දෙපාර්තමේන්තුව 2016 වර්ෂයේ සිට සංවර්ධන කාර්යභාරය පිළිබඳ අමාත්‍යාංශය යටතේ පැවරී තිබුණු අතර මේ හේතුවෙන් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය අදාළ ණය දෙන නියෝජිත ආයතන හා ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් සම්බන්ධීකරණය කිරීමේ කටයුතු සඳහා පමණක් සීමාවී තිබුණි. එසේම, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැනි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ වූ අනෙකුත් දෙපාර්තමේන්තු සමඟ උක්ත දෙපාර්තමේන්තුවේ සම්බන්ධතාවයන් දුරස්ථීම හේතුවෙන් ව්‍යාපෘති අධීක්ෂණ කටයුතු දුර්වලවී පැවතුණි. තවද, ව්‍යාපෘති අධීක්ෂණ අමාත්‍යාංශවල ක්‍රියාත්මක වන අභ්‍යන්තර විගණන කාර්ය මණ්ඩලය සමඟ ව්‍යාපෘති අධීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මෙම දෙපාර්තමේන්තුව ජර්මාණවත් සම්බන්ධීකරණයක් පවත්වා නොතිබුණු බවද විගණනයේදී හෙළිදරව් විය.

රාජ්‍ය බැංකු

බලපත්‍රලාභී වාණිජ බැංකු (LCBs) සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (LSBs) වලින් බැංකු අංශය සමන්විත වේ. 2017 වර්ෂය අවසන් වන විට බැංකු අංශය බලපත්‍රලාභී වාණිජ බැංකු 25 කින් සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු 7 කින් සමන්විත විය. මුළු බලපත්‍රලාභී වාණිජ බැංකු අතරින් විදේශ බැංකු 12 ක් පැවතුණි. බැංකු සේවාවන් වැඩිදියුණු කිරීම සහ දිවයින පුරා සිය ජාලය

සහ ප්‍රවේශය ව්‍යාප්ත කිරීම මගින් බැංකු අංශය විසින් අඛණ්ඩව ආර්ථික ක්‍රියාකාරකම් හා සංවර්ධනය සඳහා දායක විය. ඒ අනුව 2017 වර්ෂය වන විට නව ශාඛා 43 ක් විවෘත කර තිබූ අතර නව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 684 ක් ස්ථාපිත කර තිබුණි. 2017 වර්ෂය අවසාන වන විට බැංකු සහ ශාඛාවන්ගේ ව්‍යාප්තිය වගුව 14 හි දැක්වේ.


කාණ්ඩය		බැංකු ගණන	ශාඛා ගණන	ශිෂ්‍ය ඉතුරුම් ඒකක	ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර
LCBs	දේශීය බැංකු	12	2816	2639	4083
	විදේශ බැංකු	12	53		
LSBs	ජාතික මට්ටමේ ප්‍රාදේශීය සංවර්ධන බැංකු	1	265	28	333
	ජාතික මට්ටමේ ඉතිරිකිරීමේ බැංකු	1	259		
	නිවාස මූල්‍ය ආයතන	2	64		
	පුද්ගලික ඉතිරිකිරීම් හා සංවර්ධන බැංකු	3	103		

වගුව 14. - 2017 වර්ෂය අවසාන වන විට බැංකු සහ ශාඛාවන්ගේ ව්‍යාප්තිය
මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකුව (සංශෝධිත හෝ තාවකාලික දත්ත)

වත්කම්

බැංකු අංශයේ වත්කම් කළඹ 2017 වර්ෂයේදී තවදුරටත් ප්‍රසාරණය වූ අතර වර්ෂය අවසන් වනවිට එය රු.ට්‍රිලියන 10 ක් වී තිබුණි. 2016 වර්ෂය අවසන් වන විට සියයට 12 ක වර්ධනය සිට 2017 වර්ෂය අවසන් වන විට සියයට 13.8 ක් දක්වා වර්ධනය වී තිබුණි. සමස්ත වත්කම් කළඹ ප්‍රධාන වශයෙන් ණය සහ අත්තිකාරම් වලින්

සමන්විත වූ අතර, එය බැංකු අංශයේ වත්කම්වලින් සියයට 62.5 ක අගයක් ගෙන තිබුණි. ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක වන ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ වත්කම් ප්‍රමාණය පිළිවෙලින් රු.බිලියන 1,952 ක් හා රු.බිලියන 1.467 ක් වූ අතර එය බැංකු අංශයේ මුළු වත්කම්වලින් සියයට 33.2 ක් නියෝජනය විය. විස්තර රූපසටහන 11 හි දැක්වේ.




රූපසටහන 11 - බැංකු අංශයේ මුළු වත්කම්
මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව

අක්‍රීය ණය

බැංකු අංශයේ සමස්ත අක්‍රීය ණය අනුපාතිකය 2016 වර්ෂයේ සියයට 2.6 ක සිට 2017 වර්ෂය වන විට සියයට 2.5 ක් දක්වා රු.බිලියන 18.3 ක් වූ අක්‍රීය ණයවල වටිනාකම වැඩි වී තිබුණි. ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක වන ලංකා බැංකුවේ සහ මහජන

බැංකුවේ 2017 වර්ෂය අවසානය වන විට අක්‍රීය ණය පිළිවෙලින් රු.බිලියන 34 ක් සහ රු.බිලියන 19.5 ක් විය. එපරිදිම අක්‍රීය ණය අනුපාතිකය පිළිවෙලින් සියයට 2.8 සහ සියයට 1.9 ලෙස වාර්තා වී ඇත. බැංකු අංශයේ අක්‍රීය ණය පිළිබඳ විස්තර රූප සටහන 12 හි දැක්වේ.




රූපසටහන 12. - බැංකු අංශයේ අක්‍රීය ණය
මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකුව (සංශෝධිත හෝ තාවකාලික දත්ත)

වගකීම් සහ ප්‍රාග්ධනය

ගනුදෙනුකරුවන්ගේ තැන්පතු තවදුරටත් වගකීම් වල ප්‍රධාන මූලාශ්‍රය බවට පත්ව ඇති අතර එය බැංකු අංශයේ මුළු වගකීම් සහ ප්‍රාග්ධනයෙන් සියයට 71.9 ක අගයක් ගනු ලැබීය. 2017 වර්ෂයේ අවසානය වන විට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකෙහි තැන්පතු ප්‍රමාණය එනම් ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ පිළිවෙළින් රු. බිලියන 1,511 ක් සහ රු. බිලියන 1,244 ක් වූ අතර එය බැංකු අංශයේ මුළු තැන්පතු වලින් සියයට 37.2 ක අගයක් ගනු ලැබීය.

බැංකු අංශයේ සමස්ත ණය ගැනීම් 2017 වර්ෂය අවසානය වන විට සියයට 5.3 ක

අවාසිදායක වර්ධනයක් පෙන්වුම් කළ අතර විදේශ ණය ගැනීම් රු.බිලියන 290.7 කින් සහ රුපියල් ණය ගැනීම් රු.බිලියන 66 කින් අඩුවීම මෙයට හේතු වී ඇත. කෙසේවෙතත්, සමස්ත ණය ගැනීම් සඳහා ඉහළම දායකත්වය සියයට 62.6 ක් වූ විදේශ ණය ගැනීම් මගින් සපයන ලදී. ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකෙහි ණය ගැනීම් රු.බිලියන 370 ක් විය. එය 2017 වර්ෂය අවසන් වන විට විදේශ මුදලින් ණය ගැනීම් රු.බිලියන 254.3 ක් සහ රුපියල් ණය ගැනීම් රු.බිලියන 114.76 ක් නියෝජනය කරයි. බැංකු අංශයේ වගකීම් හා ප්‍රාග්ධනය පිළිබඳ විස්තර රූපසටහන 13 හි දැක්වේ.




රූපසටහන 13 - බැංකුවල වගකීම් හා ප්‍රාග්ධනය
මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකුව (සංශෝධිත හෝ තාවකාලික දත්ත)

තැන්පතු

ශ්‍රී ලංකා රුපියල් මගින් ජනිත වූ කාලීන තැන්පතු වැඩි වීම නිසා කාලච්ඡේදය තුළදී බැංකු අංශයේ තැන්පතු පදනම වැඩි වී තිබුණි. පසු ගිය වර්ෂයේ සියයට 23.8 ක වර්ධනය සමඟ සැසඳීමේදී 2017 වර්ෂයේදී තැන්පතු සියයට 23.3 ක වැඩිවීමක් වාර්තා කර තිබුණි. ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකේ

කාලීන තැන්පතු 2017 වර්ෂය අවසන් වන විට රු. බිලියන 1,683 ක් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2016 වර්ෂයේදී මුළු තැන්පතුවලින් සියයට 60.6 ක් වූ කාලීන තැන්පතු 2017 වර්ෂයේදී මුළු තැන්පතුවලින් සියයට 63.6 ක් දක්වා වැඩි වී තිබුණි. විස්තර රූපසටහන 14 හි දැක්වේ.



රූපසටහන 14- බැංකු අංශයේ තැන්පතු මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකුව (සංශෝධිත හා නාවකාලික දත්ත)

ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ සංශෝධනය වූ පරිපාලන අධිකෂණය හා මුදල් රෙගුලාසි ශ්‍රී ලංකාවේ මූල්‍ය හා ගෙවීම් පද්ධතියේ වගකිව යුතු පාලනයක් ඇති කිරීමෙහිලා ස්ථාපනය කළ ආයතනයකි.

දේශීය මුදල් ස්ථායීකරණය සඳහා දේශීය මුදල් ප්‍රතිපත්තිය නිර්ණය කිරීමට මුදල් නීති පනත මගින් බලය ලබා දී ඇති ක්‍රියාවන් මගින් සැපයුම, තිබෙන බව සහ මුදල් පිරිවැය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය උත්සාහ කළ යුතුය. මුදල් සැපයුමේ වෙනස්වීම් මිල ස්ථායීතාවයට බලපාන ප්‍රධාන සාධකයක් වේ. ගුණිතයක් හරහා සංචිත මුදල් වලට සම්බන්ධ වන පුළුල් මුදල් සැපයුමේ වෙනස්කම්වලට බලපෑම් ඇති කිරීම මගින් මිල ස්ථාවරත්වය ලබා ගත යුතුය. සංචිත මුදල් යනු මුදල් ප්‍රතිපත්තියේ මෙහෙයුම් ඉලක්කයයි. වර්තමානයේ භාවිතා කරන ප්‍රධාන මූල්‍ය ප්‍රතිපත්ති මෙවලම් වන්නේ ප්‍රතිපත්ති පොලී අනුපාත, විවට වෙළෙඳපොළ මෙහෙයුම් (OMO) සහ

වාණිජ බැංකු තැන්පතු වගකීම් මත ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා (SRR) වේ.

ස්ථාවර තැන්පතු අනුපාතිකය, ස්ථාවර ණය අනුපාතිකය හා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය වැනි ප්‍රතිපත්ති අනුපාතිකයන් 2017 වර්ෂයේදී පිළිවෙළින් සියයට 7 හා සියයට 8.5 සිට සියයට 7.25 ක් හා සියයට 8.75 ක් දක්වා වැඩි කර තිබුණි. 2017 වර්ෂයේදී සංචිත මුදල් රු.බිලියන 83.6 කින් වර්ධනය වී වර්ෂය අවසානය වනවිට රු.බිලියන 939.8 ට ළඟා වී තිබුණි. 2016 වර්ෂය හා සසඳන විට රු.බිලියන 182.7 ක සැලකිය යුතු වර්ධනයක් ලබා තිබුණි. 2016 වර්ෂයේදී රු.බිලියන 121.5 කින් සැලකිය යුතු වැඩිවීමට සංචිත මුදල්වල ඇතුළත් වාණිජ බැංකු තැන්පතු රු.බිලියන 38.5 කින් රු.බිලියන 341.73 දක්වා 2017 වර්ෂය අවසන් වන විට සැලකිය යුතු ඉහළ යාමට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය ඉහළ යාම බලපා තිබුණි. එසේම සංචිත මුදල්වල ඇතුළත් සංසරණය වන මුදල් රු.බිලියන 45.3 සිට රු.බිලියන 598.1 දක්වා වර්ධනය වී තිබුණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ශේෂ පත්‍රයේ වත්කම් පැත්තෙන් බැලූ විට, සංචිත

මුදල් 2016 වර්ෂය හා සැසඳීමේදී ප්‍රසාරණය වීම සම්පූර්ණයෙන්ම පාහේ 2017 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් (NFA) රුපියල් බිලියන 287.5 කින් පහත වැටී තිබියදී, ශුද්ධ දේශීය වත්කම් (NDA) බිලියන 846.1 කින් වැඩි වීම බලපා තිබුණි. ශුද්ධ දේශීය වත්කම් තුළ ඇතුළත්, මහ බැංකුව විසින් විවිධ වෙළඳපොළ මෙහෙයුම් යටතේ මිලදී ගත් රජයේ සුරැකුම්පත් 2017 වසර අවසානය වන විට රු. බිලියන 287.5 සිට රු.බිලියන 846.1 දක්වා වර්ධනය වී තිබුණු අතර එය 2016 වර්ෂයේදී රු.බිලියන 17.6 කින් පහත වැටී තිබුණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචිත වත්කම්වල වැඩිවීම විදේශ සුරැකුම්පත් හා මුදල් හා ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ ශේෂ වැඩිවීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි. විදේශ විනිමය අනුපාතයන් ජාත්‍යන්තර වෙළඳපොළේ ඇ.එ.ජ.ඩොලරය පෙර වර්ෂය හා සැසඳීමේදී රුපියල අවප්‍රමාණය වීමට 2017 වර්ෂයේදී වෙනත් ප්‍රධාන මුදල් වර්ගයන් සංවලනයද බලපා තිබුණි.

ලංකා බැංකුව

1938 ලංකා බැංකු ආඥා පනතේ අංක 53 යටතේ 1988 අංක 30 දරන ලංකා බැංකු පනතට අනුව ලංකා බැංකුව බලපත්‍රලාභී වාණිජ බැංකුවක් ලෙස 1939 අගෝස්තු 1 දින සංස්ථාපිත කර තිබුණි.

ලංකා බැංකුවේ මෙහෙවර වන්නේ ගෝලීය බැංකුකරණයේ නැවුම් අත්දැකීම් අප ගනුදෙනුකාර ප්‍රජාව වෙත ළඟා කරමින් සේවක පරිපූරණත්වය මත ගොඩනැංවූ වඩාත් කාර්යක්ෂමවත් ගනුදෙනුකරු කේන්ද්‍රීයගත නම්‍යශීලී හා නවීන තාක්ෂණ ක්‍රමවේදයන් මුසු වූ නව්‍ය මූල්‍ය සේවාවන්

හරහා සියලු පාර්ශවකරුවන් වෙත වටිනාකම් උත්පාදනය කරලීම වේ.

ඉහත සඳහන් පරමාර්ථ ළඟා කරගැනීමට බැංකුව ඔවුන්ගේ සේවාවන් ශාඛා 578 ක්, CDM යන්ත්‍ර 168 ක් හා ATM යන්ත්‍ර 764 ක් මගින් ඉටුකර තිබුණි. ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව බැංකුවේ මුළු පොලී ආදායම රු.මිලියන 134,685 සිට රු.මිලියන 171,343 දක්වා සියයට 27.2 කින් 2017 වර්ෂයේදී වැඩි වී තිබුණි. මුළු ණය හා අත්තිකාරම් රු.මිලියන 1,047,190 සිට රු.මිලියන 1,219,914 ක් දක්වා පෙර වර්ෂය හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේදී සියයට 16.5 කින් වැඩි වී තිබුණි. ඊට අමතරව බැංකුවේ මුළු තැන්පත් රු.මිලියන 1,256,589 සිට රු.මිලියන 1,546,832 දක්වා වර්ෂය අවසාන වන විට වැඩි වී තිබුණි.

බැංකුවේ මෙහෙයුම්වලින් පෙර වර්ෂයේ බදුවලට පෙර රු.මිලියන 31,189 ක ශුද්ධ ලාභය හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ බදුවලට පෙර රු.මිලියන 30,343 ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබීම මූල්‍ය ප්‍රතිඵලයේ රු.මිලියන 846 ක් හෝ සියයට 2.7 ක අඩුවීමක් පෙන්නුම් කෙරුණි. පෙර වර්ෂයේ හා සමාලෝචිත වර්ෂයේ වත්කම්වල සාමාන්‍යයට ඉපයීම පිළිවෙලින් සියයට 7.5 කින් හා සියයට 0.2 කින් අඩු වී තිබුණි.

තවද දේශීය බැංකු අංශය Fitch Ratings Lanka Limited වෙත බැංකුවේ ජාතික දිගුකාලීන ඇගයීම AA+ (IKA) පහසුවෙන් වෙනස් කළ නොහැකි දර්ශනය හා ICRA Lanka Limited ණය තත්ත්ව ඇගයීම (SL) AAA 2017 වර්ෂයේදී පහසුවෙන් වෙනස් කළ නොහැකි දර්ශනය යළි සහතික වී තිබුණි.

මහජන බැංකුව

මහජන බැංකුව බලපත්‍රලාභී බැංකුවක් ලෙස 1961 අංක 29 දරන මහජන බැංකු පනත යටතේ ස්ථාපිත කර තිබුණි. ග්‍රාමීය ආර්ථිකයට හා බැංකු සේවාවට සන්නිවේදනය කිරීමේ පරමාර්ථයෙන් සහායකයන් නිදෙනෙකු වන People’s Leasing & Finance, People’s Travel (Pvt) Ltd. හා People’s Merchant Finance PLC වලින් අන්තර්ගත වේ.

බැංකුව

බැංකුව රු.බිලියන 18.2 ක ලාභයක් 2017 වර්ෂයේදී වාර්තා කර තිබූ අතර එය පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 21.7 ක වැඩිවීමක් වූ අතර ඉපයීම් මත ප්‍රතිලාභය 2017 වර්ෂයේදී සියයට 26.6 ක් වාර්තා කර තිබුණි. වර්ෂය අවසානය වන විට බැංකුවේ මුළු වත්කම් රු.බිලියන 1,467 දක්වා වැඩි වී තිබුණි. දළ ණය හා අත්තිකාරම් හා මුළු තැන්පත් පිළිවෙලින් සියයට 13 කින් හා සියයට 15.4 කින් 2016 වර්ෂය හා සැසඳීමේදී වැඩි වී තිබුණි. බැංකුව කාර්යසාධනය නොවන ණය අනුපාතය සියයට 1.9 හි පවත්වාගෙන යාමට හැකි වී තිබුණි.

2017 දෙසැම්බර් අවසානයට රු.ට්‍රිලියන 1 ක තැන්පතුව පදනම්ව යහපත් වඩා වැදගත් තොරතුරු බැංකුව නඩත්තු කර තිබුණි.

සමූහය

2017 වර්ෂයට සමූහය රු.බිලියන 20.5 ක ලාභයක් වාර්තා කර තිබුණු අතර එය පෙර වර්ෂය හා සැසඳීමේදී සියයට 14.2 ක වැඩිවීමක් නියෝජනය විය. සමූහයේ මුළු වත්කම් රු.බිලියන 1,619 ක් දක්වා වර්ෂය අවසානය වන විට වැඩි වී තිබුණු අතර එය පෙර වර්ෂයේ අවසානය හා සැසඳීමේදී

සියයට 12.1 ක වැඩිවීමක් නියෝජනය විය. දළ ණය හා අත්තිකාරම් හා මුළු තැන්පත් පිළිවෙලින් සියයට 12 කින් සියයට 16.6 කින් 2016 වර්ෂය සමඟ සැසඳීමේදී වැඩි වී තිබුණු අතර ක්‍රියාකාරී නොවන ණය අනුපාතය සියයට 2.0 ක රේඛය මත පවත්වා ගෙනයාමට හැකි වී තිබුණි. එසේම සමූහයේ ඉතාම වැදගත් සිද්ධිය වන්නේ රු.ට්‍රිලියන 1 ක ණය හා අත්තිකාරම් 2017 වර්ෂයේදී ගනුදෙනුකරුවන්ට අනුමත කර තිබීමයි. සමූහයේ වත්කම්වල සංයුතිය පෙර වර්ෂය හා සැසඳීමේදී ණය වත්කම්වල සියයට 69 ක කොටස දෙසැම්බර් අවසානය වන විට නොවෙනස්ව තිබුණි.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව

ජාතික ඉතිරි කිරීමේ බැංකුව 1971 අංක 30 දරන ජාතික ඉතිරි කිරීමේ බැංකු පනතින් ශ්‍රී ලංකාව තුළ රජය සතු බැංකුවක් ලෙස සංස්ථාපනය කර තිබූ අතර 1988 අංක 30 දරන බැංකු පනත ප්‍රකාරව බලපත්‍රලාභී විශේෂ බැංකු තත්ත්වය පිරිනමා තිබුණි. පනතේ 2 (අ) වගන්තිය හා ඊට අදාළ සංශෝධනයන් පරිදි බැංකුවේ අරමුණ විය යුත්තේ, විශේෂයෙන් සීමිත හැකියාව ඇති ශ්‍රී ලංකාවේ ජනතාව අතර ඉතිරි කිරීම් ප්‍රවර්ධනය සහ එසේ එක්රැස් කරනු ලබන ඉතුරුම් ලාභදායීව ආයෝජනය කිරීමයි.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව 2017 වර්ෂය තුළදී නව ශාඛාවන් 03 ක් පිහිටුවන ලද අතර, ඒ අනුව 2017 වර්ෂය අවසානය වන විට මුළු ශාඛාවන් සංඛ්‍යාව 253 ක් විය. ඊට අමතරව ඉතුරුම් එක් රැස් කිරීමේ අදහසින් පාසල් බැංකු ඒකක 2,858 ක් 2016 වර්ෂයේදී පැවති අතර වර්ෂය තුළ ඒකක 619 ක් වසා තිබුණි. වර්ෂය තුළදී බැංකුවේ මුළු තැන්පතු පදනම රු. බිලියන 79.9 කින් හෙවත් සියයට 12 කින් ප්‍රසාරණය වී තිබූ අතර 2017 වර්ෂය අවසානය වන විට රු. බිලියන 737.2 කට ආසන්නව පැවතුණි.

බැංකුවේ මුළු වත්කම් පදනම රු. බිලියන 101 කින් හෙවත් සියයට 11 කින් ප්‍රසාරණය වී තිබූ අතර, 2017 දෙසැම්බර් වන විට රු. බිලියන 1,012 ඉක්මවා යමින් පැවතුණි. වර්ෂය තුළදී බැංකු හා වෙනත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය රු. බිලියන 64 කින් වැඩිවීම වත්කම් වැඩිවීමේ ප්‍රධාන සාධකයක් වූ අතර, එය වර්ෂය තුළ සියයට 12 ක් වූ තැන්පත් වර්ධනයෙන් මූලිකවම මූල්‍යයනය කර තිබුණි. 2016 වර්ෂයේ වාර්තා කරන ලද සියයට 1.6 හා සැසඳීමේදී ක්‍රියාකාරී නොවන ණය අනුපාතය සියයට 1.7 ක් ලෙස වාර්තා වීමෙන් වර්ෂය තුළදී බැංකුවේ වත්කම් තත්ත්වය (Asset quality) වැඩි දියුණු වී තිබුණි.

බැංකුව රු. බිලියන 14 ක බදු පෙර ලාභයක් 2017 වර්ෂයේදී වාර්තා කර තිබූ අතර එය පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 5.5 ක වැඩි වීමකි. කෙසේ වුවද, 2016 වර්ෂය හා සැසඳීමේදී බැංකුවේ ශුද්ධ පොළී ආදායම රු. බිලියන 0.5 කින් හෙවත් සියයට 6 කින් පහත වැටී තිබුණි.

බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාත අවම නියාමක අවශ්‍යතාවයන්ට වඩා ඉහළ මට්ටමක පවත්වා ගනිමින් තිබුණි. මූලික ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය පිළිවෙලින් සියයට 11.93 (අවම සියයට 7.75) සහ සියයට 15.31 (අවම සියයට 11.75) ක් විය.

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව 1975 අංක 13 දරන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව නීතිය අනුව පිහිටුවන ලද අතර එයට අදාළ සංශෝධන හා අදාළ නීතියේ 2 වන වගන්තිය අනුව, පනතේ විධිවිධානවලට අනුකූලව මූල්‍ය හා වෙනත් ආධාර සැපයීමෙන් කෘෂිකාර්මික, කර්මාන්ත හා

නිවාස සංවර්ධනයට සහායවීම බැංකුවේ කාර්ය වන්නේය.

2017 වර්ෂය අවසානය වන විට බැංකුවේ මුළු තැන්පතු ප්‍රමාණය රු. බිලියන 33 ඉක්මවා ඇති අතර 2016 වර්ෂය හා සැසඳීමේදී එය සියයට 16.5 ක වැඩිවීමකි.

2017 වර්ෂයේදී රු. බිලියන 7 කින් හෙවත් සියයට 18.9 කින් ප්‍රසාරණය වී තිබූ බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණය වර්ෂය අවසාන වන විට රු. බිලියන 42 ඉක්මවා තිබුණි. ගනුදෙනුකරුවන්ට ලබා දුන් ණය හා ලැබිය යුතු දෑ රු. බිලියන 4.8 කින් වැඩිවීම වත්කම් වැඩි වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

බැංකුව විසින් රු. මිලියන 379 ක බදු පෙර ලාභයක් වාර්තා කර තිබූ අතර එය පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 46.3 ක වැඩි වීමකි. එසේ වුවත්, 2016 වර්ෂය හා සැසඳීමේදී බැංකුවේ ශුද්ධ පොළී ආදායම රු. මිලියන 172 කින් හෙවත් සියයට 9.5 කින් පහත වැටී තිබුණි.

නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව

නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව 1997 අංක 07 දරන (සංශෝධිත 2003 අංක 15 දරන පනත හා 2011 අංක 45 දරන පනත) ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකු පනත යටතේ සංස්ථාපනය කරන ලද අතර, 1988 අංක 30 දරන බැංකු පනත මගින් බලපත්‍ර ලාභී විශේෂ බැංකුවක් බවට පත් විය. පනතේ අංක 12(අ) හා සංශෝධනවලට අනුව බැංකුවේ අරමුණු වනුයේ, සියළුම ශ්‍රී ලාංකිකයන්ගේ නිවාස සිහිනය සැබෑ කර ගැනීමට නිවාස ආශ්‍රිත මූල්‍ය සම්පාදනයේ අවිවාදාත්මක වෙළඳපොළ නායකයා බවට පත් වීමය.

2017 වර්ෂයේදී නව ශාඛා විවෘත කිරීමක් සිදු නොවූ අතර, මුළු ශාඛා ජාලය එම වර්ෂය අවසන් වන විට 39 ක් විය. ඊට අතිරේකව

2016 වර්ෂයේදී ප්‍රදානය කළ රු.බිලියන 30.26 ක ණය 2017 වර්ෂයේදී රු.බිලියන 34.97 කින් හෙවත් සියයට 15.5 කින් ප්‍රසාරණය කර තිබුණි. එහෙයින් බැංකුවේ පොළී ආදායම පෙර වර්ෂයේ රු.බිලියන 5.4 ට සාපේක්ෂව මේ වර්ෂයේ රු.බිලියන 6.6 දක්වා සියයට 21 කින් වර්ධනය වී තිබුණි. බැංකුවේ තැන්පතු පදනම, 2016 වර්ෂය අවසාන වන විට පැවති රු.බිලියන 32.12 සාර්ථකව සියයට 14.1 කින් වර්ධනය වී 2017 වර්ෂය අවසාන වන විට රු.බිලියන 36.65 ක් බවට පත් වී තිබුණි.

බැංකුවේ සමස්ථ වත්කම් පදනම රු.බිලියන 4 කින් එනම්, සියයට 8.78 කින් වර්ධනය වී 2017 වර්ෂය අවසාන වන විට එය රු.බිලියන 49.7 ක් විය. වත්කම් වල වර්ධනය සඳහා මූලික දායකත්වය ණය හා අත්තිකාරම් වල සිදු වූ සියයට 15.5 ක වර්ධනය හේතු විය. 2016 වර්ෂයේදී සියයට 17.58 ක් වූ අක්‍රීය ණය ශේෂ අනුපාතය 2017 වර්ෂයේදී සියයට 18.7 ක් දක්වා වැඩිවීම වර්ෂයේ වත්කම් වල ගුණාත්මකභාවය වර්ධනයට හේතු විය.

2017 වර්ෂය සඳහා බැංකුවේ බදු පෙර ලාභය පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 15.6 ක අඩුවීමක් වාර්තා කරමින් රු.මිලියන 557 ක් බවට පත් වී තිබුණි. එසේ වුවද ශුද්ධ ණය පොළී ආදායම 2016 වර්ෂය හා සසඳන විට රු.මිලියන 91 කින් එනම් සියයට 4.7 කින් පහත වැටී තිබුණි.

ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාවය සහ අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය සහ කොටස් හිමියන්ට වටිනාකම් නිර්මාණය කිරීම පළමු ප්‍රමුඛතාවය වන අතර, සමාලෝචනයට ලක්වන කාලසීමාව තුළ කොටස් හිමියන්ගේ අරමුදල් සියයට 9.1 කින් 2017 වර්ෂයේදී වර්ධනය වී තිබුණි. කොටසක වත්කම් අගය රු.59.05 සිට 2017 වර්ෂයේ දී, රු.64.90

දක්වා සියයට 10 ක වර්ධනයක් වාර්තා කර තිබුණි. කෙසේ වෙතත් දුර්වල ඉපයීම් තත්ත්වය නිසා 2017 වර්ෂය තුළදී කොටසක ඉපයුම රු.7.47 සිට රු.6.31 දක්වා අඩු වී තිබුණි. ප්‍රධාන ප්‍රාග්ධන අනුපාතය (Tier1) සහ මුළු ප්‍රාග්ධන අනුපාතය (Tier2) අවම ව්‍යවස්ථාපිත අවශ්‍යතාවය වන සියයට 7.25 හා සියයට 11.25 ඉක්මවූ අතර අවම අවශ්‍යතාවය සියයට 13.52 ක් විය. කෙසේ වුවද, 2014 ජනවාරි 17 වන දින මූල්‍ය අංශයේ ආයතන ඒකාබද්ධ කිරීමට අදාළ ප්‍රධාන සැලසුමට අනුව නිකුත් කරන ලද ශ්‍රී ලංකා බැංකු මහ පෙන්වීම් අංක 02/17/402/0073/002 යටතේ මූලික ප්‍රාග්ධනය 2018 ජනවාරි 01 වන විට රු.මිලියන 5,000 ක් විය යුතුය. කෙරෙහි පවතින ක්‍රියාවලියට බෙපල් III මහ පෙන්වීම්වලට අනුව දිගුකාලීන ණය සුදුසුකම් ලබාගැනීමට අනුගතවීම සඳහා රජයේ අනුමැතිය ලබාගැනීමට තව මාස 6 ක කාලදිගුවක් මහ බැංකුව ප්‍රදානය කර තිබුණි.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

ප්‍රධාන වශයෙන් සුක්ෂම මූල්‍ය ආයතන සහ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා මූල්‍යමය සහාය ලබාදෙමින් සංවර්ධනය කාර්යයන් ප්‍රවර්ධනය කිරීම සහ කාන්තා අභිවෘද්ධිය මගින් ශ්‍රී ලංකාවේ සමස්ත කලාපීය ආර්ථික සංවර්ධනය සඳහා පහසුකම් සැලසීම අරමුණු ඇතිව 2010 වර්ෂයේදී ප්‍රාදේශීය සංවර්ධන බැංකු 06 ක් ඒකාබද්ධ කිරීම මගින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පිහිටුවන ලදී.

ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව

ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව 1988 අංක 30 දරන බැංකු පනත මගින් පිහිට වූ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා රජය සතු වූ බලපත්‍රලාභී විශේෂිත බැංකුවකි.

ප්‍රධාන විගණන නිරීක්ෂණ

ශ්‍රී ලංකා මහ බැංකුව

මූල්‍ය සමාගම් නියාමනය හා අධීක්ෂණය

මූල්‍ය සමාගම් නියාමනය හා අධීක්ෂණය 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මුදල් මණ්ඩලය විසින් සිදු කරනු ලබයි. මූල්‍ය ව්‍යාපාර පනතේ 12(1)

වගන්තියට අනුව මුදල් මණ්ඩලය මූල්‍ය සමාගම්වල ව්‍යාපාර කටයුතු හා මූල්‍ය සමාගම්වල ඒකාබද්ධ කටයුතු කෙසේ පැවැත්විය යුතුද යන්න පිළිබඳව මහ පෙන්වීම් කරනු ලැබේ. මූල්‍ය ව්‍යාපාර පනතේ 12(1) වගන්තියට අනුව වගුව 15 හි සඳහන් තොරතුරුවලට කිසිදු මහ පෙන්වීමක් 2018 අප්‍රේල් මාසය අවසාන වන විටත් ලබා දී නොතිබුණි.

ජේද අංකය	ජේදය
(අ)	ණය, ණය පහසුකම් හෝ ප්‍රදානය කළ වෙනත් වර්ගවල මූල්‍ය පහසුකම් සැපයූ සමාගම් විසින් උපරිම පොලී ප්‍රතිශතයන් අය කළ යුතු වීම. ඵවැනි ණය, ණය පහසුකම් හෝ සැපයූ වෙනත් වර්ගවල මූල්‍ය පහසුකම් සඳහා උපරිම කාලසීමාව
(ඒ)	තැන්පත් පරිගණකගත වීමට පෙර තැන්පතුකරුවන් විසින් ආපසු ගැනීම්වලට අදාළ කොන්දේසි
(ඔ)	යම්කිසි ණය, ආයෝජන හෝ මූල්‍ය පහසුකම් සැපයූ ඵවැනි සමාගම්වල සීමාවන් නියම කිරීම විශේෂිත කාලසීමාවන් ඇතුළත වැඩිකළ යුතු වීම.
(ඔඟ)	මූල්‍ය සමාගම්වල කොටස් ප්‍රාග්ධනයේ උපරිම ප්‍රතිශතය මෙම ජේදයේ විශේෂයෙන් සඳහන් කර ඇති පුද්ගලයින් පවත්වාගෙන යා යුතු වීම.
(ක)	ඵවැනි සමාගම්වල ආරක්ෂිත පහසුකම් ආන්තිකයන් පවත්වා ගත යුතුවීම.
(ග)	ඵවැනි සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට හෝ සේවකයින්ට වැටුප්, දීමනා, අමතර දීමනා, වියදම් ප්‍රතිපූර්ණයන්, අවසාන ප්‍රතිලාභ, පාරිතෝෂික හා වයස වැඩි අය ඉවත් කිරීමේ ගෙවීම්.
(ජ)	ඵවැනි සමාගම් විසින් අත්පත් කරගන්නා නිෂ්වල දේපල හා ඒ සඳහා මිල තීරණය කිරීමේදී අනුගමනය කරනු ලබන කොන්දේසි, අවශ්‍යතා හා ක්‍රියාමාර්ග
(ඤ)	මූල්‍ය සමාගමක් විසින් ඵවැනි බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමේදී වටිනාකම හා කිසියම් දඩ ගෙවීමක් සහතික වීම සඳහා මෙම පනත යටතේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කොන්දේසි පැනවිය යුතුවීම.

වගුව 15 - මූල්‍ය ව්‍යාපාර පනතේ 12(1) වගන්තිය අනුව මුදල් මණ්ඩලය විසින් මහ පෙන්වීම් ලබානොදීම

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම් විසින් මා හට දැන්වූ පරිදි මෙහෙයුම් මූල්‍ය සමාගම්වල සාමාන්‍ය මූලධර්ම මත විවක්ෂණභාවයෙන් කටයුතු නොකරන බවය. පාලනාධිකරණය

විසින් ගත් තීරණ ඔවුන් විවිධ අවදානම් කළමනාකරණ රාමුව තුළ හා ව්‍යාපාර රාමුව ක්‍රියාත්මක වෙමින් අදාළ සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලයට ලබා දී තිබුණි.

දුර්වල ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකා මහ බැංකුව සහ එහි අරමුදල් වෙළඳාම් කළහැකි ප්‍රතිවර්ත රිපෝ ආයෝජන ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු ළඟ ආයෝජනය කර තිබුණි. The Lanka Secure System ප්‍රාථමික ගනුදෙනුකරුවකු විසින් මෙම ආයෝජන සම්බන්ධයෙන් ශ්‍රණ්‍ය ශේෂයක් පෙන්වා ආපසු රැගෙන යළි පවරා තිබුණි. 2015 දෙසැම්බර් 4 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල තීරණයට අනුව ණයක් ගෙවීම සහතික කිරීම සඳහා තබන ඇපය නොමැතිව බැංකුවේ මුදල් මණ්ඩලය ඉහත ආයෝජනය ලබාගැනීමට තිබූ කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබුණි. ණයක් ගෙවීම සඳහා තබන ඇපයක් නොමැතිව රිපෝ ආයෝජන, බැංකුවේ අරමුදල් හරහා හා බැංකුව කළමනාකරණය කළ අරමුදල්වලින් ඉහත ප්‍රාථමික ගනුදෙනුකරු ගෙවීමට තිබුණු මුදල රු.බිලියන 2.4 ක් වී තිබුණි.

බැංකුව විසින් ඉහත සඳහන් ප්‍රාථමික ගනුදෙනුකරුට අවවාදාත්මක ලිපි හා උපදේශයන් 2013 ජූනි 06 දින නිකුත් කර තිබුණද, උල්ලංඝනය කිරීම් (සමහර ගනුදෙනුකරුවන්ට ප්‍රමාණවත් සුරක්ෂණයන් වෙන් නොකිරීම සහ ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂණයන් දිනක් තුළ ද්‍රවශීල පහසුකම් ලබාගැනීමට) කර තිබුණු බව 2012 දෙසැම්බර් 10 හා 2012 දෙසැම්බර් 14 දිනවලට පෙර සිදුකරන ලද පරීක්ෂණවලදීද අනාවරණය වී තිබුණි. ඉහත සඳහන් කළ ප්‍රාථමික ගනුදෙනුකරුට බැංකුව විසින් පිළියමක් නොයෙදීම නිසා එකම ස්ථිර ප්‍රතිපත්තිය 2015 වර්ෂයේදී නැවත සිදුකර තිබුණි. එසේම බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ පරිපාලනය කිරීමේ අංශය විසින් 2015 මාර්තු 31, 2015 මැයි 20 හා 2015 මැයි 21 දිනවලදී සිදුකළ ස්ථානීය පරීක්ෂාවක් සිදුකර තිබුණි. ඉහත සඳහන් කළ උල්ලංඝනය කිරීම් ඇතුළුව වෙනස් වූ රෙගුලාසි හා මහ පෙත්වීම් උල්ලංඝනය

කිරීම් ඉහත සඳහන් ස්ථානීය පරීක්ෂාවේදී නිරීක්ෂණය වී තිබුණි.

ඊට පසුව මුදල් මණ්ඩලයේ රැස්වීම් අංක 3/2017 හා 2017 ජනවාරි 30 දින සිදුකළ තීරණය මත සඳහන් කළ ප්‍රාථමික ගනුදෙනුකරු සම්බන්ධයෙන් බැංකුවේ ක්‍රියාවන් හා මෙහෙයුම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුකාරවරයා විසින් කමිටුවක් පත්කර තිබුණි. කාලපරිච්ඡේදය පුරා පාලනය සම්බන්ධයෙන් වර්ජනයක් හා දුරදර්ශී ආයෝජන තීරණයන් සමහර අවස්ථාවල සෑම මට්ටමකම වාර්තා කිරීමේ ක්‍රියාමාර්ග මෙහිලා යෝග්‍ය තීරණගෙන නොතිබුණු බව පරීක්ෂණයෙන් පසුව කමිටුව නිගමනයකට පැමිණ තිබුණි.

මධ්‍යම කවුන්ටර පාර්ශව යාන්ත්‍රණය (Central Counter Party Mechanism)

මධ්‍යම කවුන්ටර පාර්ශව යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට මූල්‍ය වෙළඳපොළේ පවතින අවදානම විමසුමකට පැමිණීම සඳහා හා නිෂ්කාෂණ හා සමථයකට පත්කිරීමේ ක්‍රියාවලිය සඳහා උපදේශක සේවා හා ව්‍යාපෘති කළමනාකරණ සේවා අදියර 5 ක් යටතේ ප්‍රතිස්ථාපනය කිරීමට යෝජිත මධ්‍යම කවුන්ටර පාර්ශව යාන්ත්‍රණය 2014 වර්ෂය අවසානයේ බැංකුව සමඟ ත්‍රිපාර්ශවීය ගිවිසුමකට එළඹ තිබුණි. කොටස් වෙළඳපළ හා ආරක්ෂණ හා විනිමය කොමිෂන් සභාව උපදේශන සේවා ගාස්තු ඇතුළුව ව්‍යාපෘතියේ පිරිවැයෙන් 1/3 කට හවුලේ සම්බන්ධ වී තිබුණි. ඒ අනුව අදියර I හි (ව්‍යාපාර අවශ්‍යතා විශ්ලේෂණ හා සමාරම්භක වාර්තාව) උපදේශන ගාස්තුවෙන් කොටස වූ රු.මිලියන 22.2 ක මුදල බැංකුව ගෙවා තිබුණි. කෙසේ නමුත්, 2015 වර්ෂයේදී බැංකුව මෙම ත්‍රිපාර්ශවීය ගිවිසුමෙන් ඉවත් වී තිබීම හා ක්‍රියාත්මක කිරීමට යෝජිත මධ්‍යම කවුන්ටර පාර්ශව යාන්ත්‍රණයෙහි අනිත් අදියර 4 අවසාන

නොකර ත්‍රිපාර්ශවීය ගිවිසුම අවසන් කර තිබුණි. වෙනත් වචනවලින් කිව හොත් යෝජිත මධ්‍යම කවුන්ටර පාර්ශව යාන්ත්‍රණයේ අදියර 1 ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක ගාස්තු සඳහා වියදම් කිරීමෙන් පසුව ත්‍රිපාර්ශවීය ගිවිසුම අවසන් කර තිබුණි.

2016 වර්ෂය සඳහා කාසි අවච්ඡා ඇණවුම් භාරදීම

අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 12/0863/504/073 පදනම් කරගෙන 2012 ජුනි 27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ තීරණය පරිදි කාසි අවච්ඡා ගැසීමේ කාර්යය ජාත්‍යන්තර ලංසු කැඳවීම මඟින් හෝ දැනට සිටින සැපයුම්කරුවන්ට ඇණවුම් භාරදීම මුදල් මණ්ඩලයට අවසාන තීරණයක් ගැනීමට අධිකාරය පවරා තිබුණි. 2015 ඔක්තෝබර් 31 දිනට පැවති තොග මට්ටම සලකා හා නිෂ්පාදන ක්‍රියාවලියේ ආරම්භයත් අවසානයත් අතර කාලය සැලකිල්ලට ගනිමින් කාසි සඳහා ඉහළ ඉල්ලුම අනුව 2015 නොවැම්බර් 24 දින මුදල් මණ්ඩලය දැනට සිටින සැපයුම්කරුවන්ට එකතුව කාසි ඒකක මිලියන 255 ක් සැපයීමේ ඇණවුම භාරදීමට හා 2013 වර්ෂයේදී පැවති වෙළඳ භාණ්ඩ සඳහා වූ මිල මට්ටම්වල සැලකිය යුතු පහත වැටීම අනුව මිල ගණන් සාකච්ඡා කර ඇණවුම භාරදීම අනුමත කර තිබුණි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් අඩුපාඩු විගණනයේදී අනාවරණය විය.

- බැංකුව සඳහා 2013 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ කාසි ඒකක මිලියන 550 ක් අවච්ඡා ගැසීමට හා සැපයීමට 2012 වර්ෂයේදී ජාත්‍යන්තර ලංසු කැඳවා තිබුණු අතර 2016 වර්ෂයට හා 2016 වර්ෂයෙන් පසුව ජාත්‍යන්තර ලංසු කැඳවීම මඟින් කළ හැකි කාලය තුළ 2013 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා වූ කාලපරිච්ඡේදයට පමණක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟින් රාජ්‍ය කාසි නිෂ්පාදනාගාර 3 කට කොන්ත්‍රාත්තුව භාර දී තිබුණි. කෙසේ නමුත්, දැනට සිටින සැපයුම්කරුවන්ට 2013 වර්ෂයේදී ඉදිරිපත් කළ මිල සාකච්ඡා කිරීමෙන් පසු පදනම මත 2015 නොවැම්බර් 11 දින සොයාගත් ජාත්‍යන්තර ලංසු 2015 ඔක්තෝබර් 31 දිනට දැක්වූ තොග මට්ටමින් හා කාසි සඳහා ඉහළ ඉල්ලුම නිෂ්පාදන ක්‍රියාවලියේ ආරම්භයත් අවසානයත් අතර කාලය සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය 2016 වර්ෂය සඳහා කාසි අවච්ඡා ගැසීමේ ඇණවුම් සඳහා අනුමැතිය ලබා දී තිබුණි.

දැනට සිටින සැපයුම්කරුවන්ගෙන් 2015 දෙසැම්බර් 02 දින ඉල්ලුම් කළ 2016 වර්ෂය සඳහා කාසි අවච්ඡා ගැසීමේ මිල 2013 වර්ෂයේදී ප්‍රදානය කළ කොන්ත්‍රාත් මිල ගණන් හා 2016 වර්ෂයේදී ප්‍රදානය කළ කොන්ත්‍රාත් මිල ගණන් වගුව 16 හි දක්වා ඇත.

සැපයුම්කරු	මුදල් වර්ගය	2013 සඳහා මිල ගණන් (කොටස් 1000 ක් සඳහා)	2016 සඳහා මිල ගණන් (කොටස් 1000 ක් සඳහා)	වෙනස වාසිදායක/ (අහිතකර)	2016 සඳහා ප්‍රමාණය (කොටස් මිලියන)	මුළු වෙනස වාසිදායක/ (අහිතකර)
	රුපියල්	ඵ.ජ.ඩොලර	ඵ.ජ.ඩොලර	ඵ.ජ.ඩොලර		ඵ.ජ.ඩොලර
A	10	34.47	33.50	0.97	115	111,550
B	5	32.77	38.02	(5.25)	40	(210,00)
C	2	31.19	31.08 (යුරෝ 28.32)	0.11	25	2,750
එකතුව					180	(95,700)

වගුව 16 - කාසි අවිච්ඡාදන මිල ගණන්.

2013 වර්ෂයේදී රු.5 ක් වටිනා කාසියක් අවිච්ඡාදන ගැසීමට පැවති මිල ගණන් හා සැසඳීමේදී ප්‍රමාණාත්මක ලෙස 2016 වර්ෂයේ මිල ගණන් වැඩි වී තිබුණු බව ඉහත සඳහන් තොරතුරුවලින් අනාවරණය විය.

දැනට සිටින සැපයුම්කරු රු.1 ක හා රු.5 ක කාසි සඳහා ඉදිරිපත් කළ අධික මිල අනුව රු.1 ක කාසි සඳහා ඇණවුම් භාර නොදීමට හා රු.5 ක කාසි සඳහා ඇණවුම් අඩු කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබුණි.

2015 නොවැම්බර් 24 දින මුදල් මණ්ඩලයේ තීරණයේ දැක්වූ පරිදි භාණ්ඩවල මිල 2013 වර්ෂයේ පැවති මිල මට්ටම්වල සිට සැලකිය යුතු ලෙස පහත වැටී තිබුණි. කෙසේ නමුත්, කාසි අවිච්ඡාදන ගසන දැනට සිටින සැපයුම්කරුවන්ගෙන් පමණක් වැඩි වාසියක් ලැබී නොතිබුණි. අනිත් අතට සැපයුම්කරුවන් අතර තරඟයක් ඇති කිරීමට අවස්ථාව ලබාදීමෙන් සැපයුම්කරුවන් නැතිවීම නිසා දැනට සිටින සැපයුම්කරුවන්ගෙන් පමණක් කාසි අවිච්ඡාදන ගැසීමට ඉල්ලුම් කර තිබුණි. කාසිවල පිරිවැයට ලෝභ ද්‍රව්‍යවල පිරිවැය සියයට 42 ක සිට සියයට 68 ක් දක්වා පරාසයකින්

නියෝජනය වූ බව තවදුරටත් නිරීක්ෂණය විය.

රු.2 ක හා රු.10 ක කාසි සඳහා තෝරාගත් ලංසුකරු 2016 වර්ෂයේ කාසිවල ඉතිරි කොටස සඳහා 2016 මාර්තු 8 දින ඉදිරිපත් කළ අලුත් මිල කැඳවීම් දැනට සිටින සියලුම සැපයුම්කරුවන් 2015 දෙසැම්බර් 2 දින ඉදිරිපත් කළ මිලට වඩා අඩුවිය. රු.2 ක හා රු.10 ක වටිනා කාසි සඳහා මිල අඩුවීම පිළිවෙලින් ඵ.ජ.ඩො.5.21 ක් හා ඵ.ජ.ඩොලර් 1.13 ක් වී තිබුණි.

ලංකා බැංකුව

2017 වර්ෂයේදී ලංකා බැංකුව විසින් මුළු ප්‍රාග්ධනය කපා හැරීම් රු.මිලියන 1,169 ක් හා එය බැංකුවේ ගනුදෙනුකරුවන් 12,014 කින් නියෝජනය විය. ඉහත හිඟ හිටි මුදල සඳහා අදාළ වූ පොලිය රු.මිලියන 830 ක් විය. පසුගිය වර්ෂය සමඟ සැසඳීමේදී ප්‍රාග්ධනය කපාහැරීම් හා අහිමි වූ පොලිය විශාල ප්‍රතිශතයන්ගෙන් පිළිවෙලින් සියයට 2,387 හා සියයට 756 කින් වැඩි වී තිබුණි. ඉහත කපාහැර ප්‍රාග්ධනයෙන් රු.මිලියන 936 ක් ගනුදෙනුකරුවන් 8,358 කගේ ණය උතුරු පළාතේ අවිච්ඡාදන, වූන්කානම්

හා කිලිනොච්චි ශාඛාවන් ප්‍රදානය කර තිබුණි. මෙම ණය IDP කඳවුරුවල සිටි සරණාගතයින්ට යුද්ධයෙන් පසුව 2009 වර්ෂයේදී නිවාස ණය, ස්වයං රැකියා ණය, කෘෂිකාර්මික ණය හා පාරිභෝජන ණය වශයෙන් ප්‍රදානය කර තිබුණි. ඉහත සඳහන් ණය ප්‍රදානය කිරීමේදී විධිමත් හඳුනාගැනීම, ලිපිනයන් පරීක්ෂාව හා වෙනත් සාමාන්‍ය ණය පරීක්ෂා කිරීම් යනාදිය බැංකුව විසින් ක්‍රියාවට නංවා නොතිබුණි. පුහුණුවන කාර්යාල සභායකයින් 600 ක් 2015 මැයි මාසයේදී බඳවා ගැනීමට බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය දී තිබුණි. බඳවා ගැනීමේ ක්‍රියාවලිය සිදුකිරීමට වර්ෂ තුනකට වඩා වැඩි කාලයක් ගතවිය. නිරවද්‍ය බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියක් අනුමත කර නොගෙන බැංකුව නිර්ණායක හා බඳවාගැනීමේ ක්‍රම සෑම පත්කිරීමක් සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබුණි. ඉහත සඳහන් බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී බැංකුව වරින් වර පුරප්පාඩු සංඛ්‍යාව 600 සිට 1500 දක්වා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම මඟින් වෙනස් කර තිබුණි. කෙසේ නමුත් තරඟ විභාගයෙන් සමත් වූ අපේක්ෂකයින්ගේ අවසන් තේරීම් ලේඛනයක් නොමැතිව බැංකුව විසින් අපේක්ෂකයින් 11,520 ක් සම්මුඛ පරීක්ෂණයට ලක්කර සේවකයින් 1800 ක් 1:6.5 සම්මුඛ අනුපාතය මත බඳවාගෙන තිබුණි. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයින්ට සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වීමේ දීමනා රු.මිලියන 4.10 ක් ද වෙනත් වියදම් සඳහා රු.මිලියන 3.39 ක් වියදම් කර තිබුණි.

මහජන බැංකුව

1961 අංක 29 දරන මහජන බැංකු පනතට අනුව බැංකුවේ අනුමත ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස් 20,000,000 කට සීමාවිය. එසේ වුවත්, බැංකුව කොටස් 999,960 ක් පමණක් නිකුත් කර තිබුණු අතර බෙදාදීමට

බලාපොරොත්තු වූ ප්‍රාග්ධනය වූ රු.මිලියන 12,202 කට සමාන කොටස් 143,040,000 ක් පනතේ සඳහන් අනුමත කොටස් ප්‍රාග්ධනය ඉක්මවා තිබුණි. කෙසේ නමුත් ප්‍රාග්ධනය බෙදා වෙන්කිරීමෙන් බලාපොරොත්තු වූ ගිණුමෙහි රු.මිලියන 12,202 ක මුදල තිබුණු අතර මහජන බැංකු පනත සංශෝධනය කරමින් අනුමත කොටස් ප්‍රාග්ධනය වැඩි කර තිබුණි.

ජේරුදේණිය පශ්චාත් උපාධි විද්‍යා ආයතනයේ ස්ථාවර තැන්පත්, මුදල් වශයෙන් ආපසු ලබාගැනීමේදී වූ මුදල් වංචාව

අංක 381/76 දරන සාමාන්‍ය උපදෙස් වකුලේඛය පරිදි සමූපකාර සමිති, සමාගම්, වෙළඳ ව්‍යාපාර, සමාජ ශාලා, සංවිධාන හා සමාන ආයතන හෝ සමූහ ඇතුළත් භාර හෝ භාරකාරවල තැන්පත් ආපසු ගෙවිය යුත්තේ ගිණුමට පමණයි යනුවෙන් සඳහන් කළ චෙක්පත් මඟින් පමණි. එවැනි තැන්පත් සඳහා මුදල් නොගෙවිය යුතු වුවත් කිසිම කරුණක් නිසා ආදායකයාගේ ගිණුමට පමණයි යනුවෙන් සඳහන් වූ චෙක්පත් ප්‍රාදේශීය කළමනාකරුගේ අවසරයක් නොමැතිව අවලංගු කර තිබුණි. කෙසේ නමුත්, ජේරුදේණිය පශ්චාත් උපාධි විද්‍යා ආයතනයේ රු.මිලියන 93.29 ක ස්ථාවර තැන්පත් සහතික 14 ක් වකුලේඛ අංක 381/76 හි සඳහන් උපදෙස්වලට පටහැනිව මුදල් මඟින් ගෙවා තිබුණි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව

2017 දෙසැම්බර් 31 දිනට නොගෙවූ රු.මිලියන 94.7 ක් වටිනා වංචනික ආපසු ගැනීම් පෙර වර්ෂය හා සැසඳීමේදී රු.මිලියන 0.7 ක් වටිනා වංචනික ආපසු ගැනීම් පෙර වර්ෂය හා සැසඳීමේදී සියයට 0.81 ක අඩුවීමක් විය.

ඉහත සඳහන් මුළු ශේෂය තුළ වර්ෂයට වඩා නොගෙවූ හා වර්ෂ 5 කට වඩා නොගෙවූ රු.මිලියන 11.2 ක් තිබුණි. 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ 47 (4) වගන්තියට අනුව ගනුදෙනුකරුවන්ට තැන්පත් වලින් බාහිරව කරන ගෙවීම් ඉල්ලුම් නොකළ තැන්පත් සංචිතවලට මාරුකර භාණ්ඩාගාර ලේකම් විසින් හැකිවිගස ඒකාබද්ධ අරමුදලින් බැංකුවට ගෙවිය යුතුය. එසේ වුවත් 2012 සිට 2017 දක්වා වූ කාලපරිච්ඡේදය තුළ බැංකුව විසින් රු.මිලියන 275.42 ක් ගෙවා තිබුණි. පූර්වෝක්ත මුදල මහා භාණ්ඩාගාරය විසින් 2017 දෙසැම්බර් 31 දින වන විටත් ප්‍රතිපූර්ණය කර නොතිබුණි.

2011 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා බැංකු අංශයේ මුළු තැන්පත් සියයට 141 කින් වැඩිවී තිබුණද, ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් එම කාල පරිච්ඡේදය තුළ සියයට 79 ක පමණක් වර්ධනයක් ළඟා කරගෙන තිබුණේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වෙළඳපල කොටස වර්ෂ 7ක කාලසීමාව තුළ සියයට 13.4 සිට සියයට 9.9 දක්වා අඩු වූ නිසාවෙනි. තවද බැංකුවේ වෙළඳපල කොටස බැංකු අංශයේ මුළු වත්කම් 2014 වර්ෂයේ සියයට 11 ක්වූ නමුත් එයින් පසුව සියයට 11ට වඩා අඩුවීම ප්‍රවණතාවයේ පහත වැටීමක් පෙන්නුම් කෙරුණි. කෙසේ වුවත් බැංකුවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු අංශය 2015 හා 2016 වර්ෂවලදී සියයට 75 කට වඩා වෙළඳපල කොටස පවත්වා ගෙන ගියද 2017 වර්ෂය වන විට එය සියයට 74 ට අඩු වී තිබුණි.

මිල ලැයිස්තුගත සමාගම් 43 ක කොටස්වලින් සමස්ථ ආයෝජනය 2017 දෙසැම්බර් 31 දිනට රු.6,249,271,030 ක් විය. සමාගම් 32 ක මෙම ආයෝජනවල රු.මිලියන 4,350.50 ක් වූ වෙළඳපල අගය 2017දෙසැම්බර් 31 වන විට රු.මිලියන 1.45 කින් හෝ සියයට 31කින් අගය අඩු වී තිබුණි.

එසේ ඩොලර් මිලියන 250 ක ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුව ඉහත සඳහන් බැඳුම්කර ක්‍රියාවෙන් ලැබුණු මුළු ලාභ ප්‍රයෝජන භාණ්ඩාගාර බැඳුම්කර හා ස්ථාවර තැන්පත්වල ආයෝජනය බැඳුම්කර ප්‍රදාන ලැබුණු දින සිට ණය බෙදාහැරීමේ අවශ්‍යතාවයන්ට අනුකූල නොවී රජයට අයිති ව්‍යාපාර හා රජයට අයිති ප්‍රදානය කළ කොන්ත්‍රාත් සංදේශයෙහි සඳහන් යටිතල අංශයෙහි ප්‍රථමික ව්‍යාපෘතිවල සිදුකර තිබුණි.

බැංකුව රු.මිලියන 299,304 ක ණය පහසුකම් ප්‍රදානය කර තිබුණු අතර එයින් රු.මිලියන 4,987 ක් හෝ සියයට 1.7ක් 2017 දෙසැම්බර් 31 දිනට අක්‍රීය ණය ශේෂ ලෙස දක්වා තිබුණි. තවද මුළු උකස් ණය වලින් රු.මිලියන 410 ක් හෝ සියයට 1.88 ක් 2017 දෙසැම්බර් 31 දිනට අක්‍රීය ලෙස වාර්තා කර තිබුණි.

බැංකුවේ ප්‍රධාන කාර්යාලය සඳහා මහල් 18 ක ගොඩනැගිල්ලක් ඉදි කිරීමට 2008 වර්ෂයේ සිට රු.මිලියන 35.23 ක මුදලක් වියදම් කර තිබුණි. පෙර වර්ෂවල කිසිදු ඉදිකිරීමක් මෙහි සිදු නොකර තිබියදී 2017 දෙසැම්බර් 31 දිනට මෙය කෙරී ගෙන යන වැඩ ලෙස දක්වා තිබුණි. මෙම ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබුණි.

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව

2017 ජනවාරි 01 දිනට මූල්‍ය ප්‍රකාශනවල රු.මිලියන 24.23 ක නොසැසඳූ පාලන ගිණුමක් වෙනත් වත්කම් යටතේ දක්වා තිබුණි. සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 5.66 ක් හා රු.මිලියන 7.54 ක් මෙයට පිළිවෙලින් හර හා බැර කර තිබුණි.

මූල්‍ය ප්‍රකාශනවල වෙනත් වත්කම් යටතේ දක්වා තිබුණු රු.මිලියන 22.35 ක හර ශේෂයට ප්‍රමාණවත් තොරතුරු නොමැති වීම නිසා මෙම මුදල අයකර ගැනීමේ හැකියාව අවිනිශ්චිත වූණි.

විගණනයට ඉදිරිපත් කළ රඳවා ගැනීමේ බදු (ප්‍රධාන කාර්යාලය) උප ලේඛනයට අනුව 2017 දෙසැම්බර් මාසය අවසානයට ගෙවිය යුතු මුදල රු.මිලියන 1.15 ක් විය. කෙසේ නමුත්, 2017 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල රු.මිලියන 2.80 ක අසාමාන්‍ය හර ශේෂයක් දක්වා තිබුණි. තවද ශාඛාවල රු.204,488 ක අසාමාන්‍ය හර ශේෂ තිබුණු බව නිරීක්ෂණය විය.

2017 දෙසැම්බර් 31 දිනට වෙක්පත් උපලබ්ධි වීමේ ගිණුමෙහි රු.මිලියන 14.26 ක අසාමාන්‍ය හර ශේෂයක් තිබුණු අතර මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණු වෙනත් ණයගැතියන් ඒ අනුව සමාන ගණනින් වැඩියෙන් දක්වා තිබුණි.

2016 හා 2017 වර්ෂවල බැංකුවේ හා බලපත්‍රලාභී විශේෂිත බැංකු අංශයේ ද්‍රවශීල තත්ත්වය වගුව 17 හි දැක්වේ.

ද්‍රවශීල අනුපාත	2017		2016	
	බැංකුව	බලපත්‍රලාභී විශේෂිත බැංකු අංශය	බැංකුව	බලපත්‍රලාභී විශේෂිත බැංකු අංශය
ද්‍රවශීල වත්කම්/ තැන්පත්	22.10	61.6	22.82	61

වගුව 17 - බැංකුවේ හා බලපත්‍රලාභී විශේෂිත බැංකු අංශයේ ද්‍රවශීල තත්ත්වය

වෙළඳපල කොටස පාදක වන්නේ බැංකුවේ තැන්පත් මත වන අතර බලපත්‍රලාභී විශේෂිත බැංකු අංශය මූලික ලක්ෂ්‍ය 2 කින් (basis points) 2013 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා වැඩි වී තිබුණි. තවද බැංකුවේ වත්කම් මත වෙළඳපල කොටස බලපත්‍රලාභී විශේෂිත බැංකු අංශයේ මූලික ලක්ෂ්‍ය 17 කින් 2013 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා වැඩි වී තිබුණි.

2017 දෙසැම්බර් 31 දිනට රු.මිලියන 33,577 ක මුළු හිඟ හිටි ණය මුදලින් රු.මිලියන 7,469 ක් අක්‍රීය ණය ලෙස හඳුනාගෙන තිබුණු අතර එය මුළු හිඟහිටි ණය මුදලින් සියයට 22 ක් නියෝජනය විය.

බැංකුව විසින් පවත්වාගෙන යන ගිණුම් ක්‍රමය අනුව ශාඛා දැන්වීම් ගිණුමේ (Branch advice account) බැර ශේෂ පෙන්වුම් කළ යුතු වුවත්, රු.7,529,740 ක අසාමාන්‍ය හර ශේෂයක් ශාඛා දැන්වීම් ගිණුමේ 2017 දෙසැම්බර් 31 දිනට නිරීක්ෂණය විය.

බැංකු සැසඳුම් විස්තරයේ ඉදිරිපත් නොකළ වෙක්පත් දෙකක් වෙනුවෙන් දිගු කාලයක් හිඟහිටි රු.මිලියන 1.79 ක ශේෂයක් තිබුණු අතර එය නිරවුල් කිරීමකින් තොරව ඉදිරියට ගෙනැවිත් තිබුණි.

2017 දෙසැම්බර් 31 දිනට හිමිකම් ඉල්ලීමේ වවුචරවල රු.මිලියන 23.59 ක අසාමාන්‍ය බැර ශේෂයක් තිබුණු අතර එම නිසා මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණු ණය හිමියන් එම ගණනින් වැඩියෙන් දක්වා තිබුණි.

නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව

1997 අංක 7 දරන නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා පනතේ 16(2) වගන්තියේ IV කොටස අනුව බැංකුවේ නිකුත් කළ ප්‍රාග්ධනය රු.මිලියන 1,000 ක් විය යුතු වේ. කෙසේ නමුත්, 2017 දෙසැම්බර් 31 දිනට බැංකුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රු.මිලියන 962.09 ක් වී තිබුණි.

මහ බැංකුවේ උපදෙස් අනුව 2014 ජනවාරි 17 දින නිකුත් කළ අංක 02/17/402/0073/002 දරන ලිපිය ප්‍රකාරව මූල්‍ය අංශ ඒකාබද්ධ කිරීමේ සම්බන්ධය

(conjunction) සඳහා වූ ප්‍රධාන සැලැස්ම අනුව බැංකුව රු.මිලියන 5,000 ක මධ්‍ය ප්‍රාග්ධන ශේෂයක් (core capital balance) 2018 ජනවාරි 01 දින එහි පවත්වා ගත යුතුය. එසේ වුවත්, ඊට අනුකූලවීම් සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කර නොතිබුණි.

මානව සම්පත් ක්‍රියාවලිය ඉහළ නැංවීමේ පරමාර්ථයෙන් 2016 සැප්තැම්බර් සිට 2018 මාර්තු දක්වා බැංකුවේ මානව සම්පත් වර්ධනය හා පරිපාලනය සඳහා උපදේශකවරයෙකුට රු.මිලියන 3.83 ක් ගෙවා තිබුණි. කෙසේ නමුත්, අවශ්‍ය කාර්යයන් ඉෂ්ට කිරීමට ඔහු අසමර්ථ වී තිබුණු අතර එම කාලය තුළ අනවශ්‍ය වියදමක් දරා තිබුණි.

සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ සාමාන්‍ය රේඛයක් ප්‍රදානය කිරීම නිසා ස්ථාවර තැන්පත් 15,404 ක් වෙනුවෙන් රු.මිලියන 110.23 ක අතිරේක පොලී වියදමක් කර තිබුණි.

තැන්පත්වලින් සියයට 84 ක් ස්ථාවර තැන්පත්වලින් සමන්විත වූ අතර ඉහළ පිරිවැය ස්ථාවර තැන්පත් මත බැංකුව වැඩියෙන් රැඳී පැවතුණි. තවද බැංකුව කෙටිකාලීන තැන්පත් පදනම මත වැඩියෙන් රැඳී පවතින බව එය අභවයි.

බැංකුවේ බාහිර අඩු වැඩි වීමේ ප්‍රමාණය (External reting of the bank) සැලකිය යුතු ලෙස පිරිහී තිබුණු අතර ජාතික දිගුකාලීන අඩුවැඩිවීමේ ප්‍රමාණය BBB (1ka) ගෙන් නැතැයි බව කීම ස්ථාවර බව Fitch reating report තහවුරු කර තිබුණි.

සමාලෝචිත වර්ෂයේදී රු.1,069,505 ක දැන්වීම් පළකිරීමේ වියදම් දරා බැංකුව සහාධිපත්‍ය ණය (Condominium Loan)

ප්‍රසිද්ධ කර තිබුණි. තවද, මේ සම්බන්ධයෙන් කිසිම පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයක් සිදු කර නොතිබුණු අතර, කිසිම ප්‍රගතියක් මුදුන් පමුණුවා ගෙන නොතිබුණි.

2016 ඔක්තෝබර් 27 දිනැති රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ අංක 1/2015(i) හි 2 වගන්තිය ප්‍රකාරව නිලධාරියෙක් නිල වාහනයකට හිමිකම් ලබයි නම්, නිල වාහනය පාවිච්චි කිරීමට හෝ මාසිකව රු.50,000 ක ප්‍රවාහන දීමනාව ලබාගැනීමට හා තනතුරට අදාළ මාසික ඉන්ධන දීමනාව ලබාගැනීමට කැමැත්ත දිය යුතු වේ. 2016 අගෝස්තු 23 දිනැති මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුවේ HRSCP අංක 15/47/HR/2016 දරන ලිපිය මඟින් බැංකුව ඊට පටහැනිව එවැනි දීමනා ගෙවීමට අනුමැතිය දී තිබුණි. තවද නිලධාරීන් 4 දෙනෙකුට 2017 වර්ෂයේදී ප්‍රවාහන දීමනාව රු.300,000 ක් වැඩියෙන් ගෙවා තිබුණි.

වර්ෂය අවසානයට බැංකු රාජ්‍ය ණය පොලී පාලන නාම මාත්‍රා ගිණුමේ (ලෙජර ගිණුම් අංක 1420100004) ශේෂය ශුන්‍ය විය යුතු වේ. වර්ෂය තුළදී සියයට 1 ක් පමණක් නිදහස් කර තිබූ අතර රු.මිලියන 9.24 ක ශේෂයක් නිදහස් කර නොතිබුණි.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

ඉදිරිපත් කරන ලද 2017 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන අනුව බැංකුවේ මෙහෙයුම් මත බදුවලට පෙර ශුද්ධ ලාභය රු.මිලියන 2,190.73 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ බදුවලට පෙර ශුද්ධ ලාභය රු.1,255.60 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපෙක්ෂව රු.මිලියන 935.12 ක් හෙවත් සියයට 74 ක මූල්‍ය ප්‍රතිඵලයේ වර්ධනයක් සමාලෝචිත වර්ෂයේ දී වාර්තා වී තිබුණි.

සමාලෝචිත වර්ෂයේදී ණය අත්තිකාරම් මත පොලී ආදායම රු.මිලියන 4,573 කින් වැඩි වීම හා ණය හා අත්තිකාරම් රු.මිලියන 22,222 කින් වැඩි වීම ස්ථාවර තැන්පත් මත පොලී ආදායම රු.මිලියන 2,179 කින් වැඩි වීම, ස්ථාවර තැන්පත් රු.මිලියන 7,844 කින් පෙර වර්ෂය හා සැසඳීමේදී වැඩි වීම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

කෙසේ නමුත්, 2017 වර්ෂයේ 2 වන කාර්තුව සඳහා සියයට 10 ක් වූ අවම ප්‍රග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය (Minimum Capital adequacy ratio) පවත්වා ගැනීමට බැංකුව අසමත් වූ අතර 2017 ජුනි 30 වන විට සියයට 9.26 ක් විය. 2017 වර්ෂයේ තෙවන කාර්තුවේ එය සියයට 8.67 වුවත් අවම අවශ්‍යතාව සියයට 11.25 ක් විය. එය 11.27 ක් ලෙස වාර්තා වූ අතර අවම ව්‍යස්ථාපිත අවශ්‍යතාවය සියයට 11.25 ට ඉතා ආසන්න වී තිබුණි.

බලපත්‍රලාභී විශේෂ බැංකු සාමාන්‍ය අනුපාතය වූ සියයට 3.2 සමඟ සැසඳීමේදී 2017 වර්ෂයේදී සියයට 6.45 ක් වූ ඉහළ ශුද්ධ පොලී අනුපාතයක් නිරීක්ෂණය විය.

ආංශික අනුපාතය වූ 54.4 සමඟ සැසඳීමේදී 2017 වර්ෂයට බැංකුවේ මෙහෙයුම් වියදමින් සේවක පිරිවැය සියයට 72.70 ක් වී තිබුණි.

2017 දෙසැම්බර් 31 දිනට දළ ණය හා අත්තිකාරම් එකතුව රු මිලියන 130,325 ක් වූ අතර එයින්ද රු.මිලියන 4,191 ක් හෙවත් සියයට 3.22 ක ණය හා අත්තිකාරම් අක්‍රීය නොවන ගණයට සමාලෝචිත වර්ෂය අවසානය වන විට පත් වී තිබුණි. පෙර වර්ෂය හා සැසඳීමේදී බැංකුවේ අක්‍රීය ණය අනුපාතය සියයට 2.86 ක සිට සියයට 3.22 ක් දක්වා 2017 වර්ෂයේදී වැඩි වී තිබුණි.

2008 අංක 41 දරන ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනතට අනුව බැංකුවේ ප්‍රධාන පරමාර්ථ වනුයේ ශ්‍රී ලංකාවේ

සමස්ථ ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය කෘෂිකර්මය සංවර්ධනය කිරීම. කර්මාන්ත, වෙළෙඳ, වාණිජ, පශු සම්පත්, ධීවර කටයුතු ප්‍රවර්ධනය හා කාන්තාවන්ට බලය ලබාදීම හා කුඩා මූල්‍ය ආයතන හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මඟින් මූල්‍ය සහාය ලබාදීම වේ. කෙසේ නමුත්, 2017 වර්ෂයේ මුළු ඉලක්කගත ණයවලින් සියයට 50 ක් පමණක් ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත මඟින් පැහැදිලිව අරමුණු කරගත් ක්ෂේත්‍ර සඳහා විශේෂයෙන් නිර්දේශ කර තිබුණු බව අනාවරණය විය. නිවාස, පරිභෝජන ක්‍රියාවලිය, තැන්පත්වලට එරෙහි ණය, බදු ගැනීම්, උකස් කිරීම් සඳහා අත්තිකාරම් හා සේවක ණය සඳහා ඉතිරි සියයට 50 වෙන් කර තිබුණි.

ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව

බැංකුවේ මුළු වත්කම්වලින් සියයට 56 ක් බැංකුවේ ස්ථාවර තැන්පත් ආයෝජනය නියෝජනය කරයි. මුළු වත්කම්වලින් සියයට 44 ක් ණය හා අත්තිකාරම් නියෝජනය කරයි. එහි ගනුදෙනුකරුවන්ට ණය ප්‍රදානය කිරීමකින් තොරව බැංකුවේ මුදල්වලින් විශාල ප්‍රමාණයක් අවදානමක් නොමැති පොලී රේට් මත ස්ථාවර තැන්පත්වල ආයෝජනය කර තිබුණි. මෙය බැංකුවේ ප්‍රධාන පරමාර්ථයක් වූ උසස් වීම්, කාර්ය මණ්ඩලය, ව්‍යාප්ත කිරීම, නවීකරණය හා කර්මාන්ත, කෘෂිකර්මය, වාණිජ, ඉදිකිරීම් හා වෙනත් ව්‍යාපාර සංවර්ධනය කිරීමට පරස්පර විය.

මුළු පොලී ආදායම රු.මිලියන 834 ක් වී තිබුණු අතර ඉන් ණය ප්‍රදානය කිරීම් හා අත්තිකාරම්වලින් ඉපයූ පොලී ආදායම රු.මිලියන 405 ක් හෙවත් සියයට 49 ක් නියෝජනය විය. එක්සත් ජනපද ඩොලර ණය හා අත්තිකාරම් සංශෝධනයෙන් ලැබුණු විදේශ විනිමය ලාභය රු.මිලියන 12 ක් වී තිබුණි. ඉහත ආදායම් නොමැතිව බැංකුව රු.මිලියන 62 ක මෙහෙයුම් පාඩුවක්

ලබා තිබුණි.

ඉකුත් වර්ෂය හා සැසඳීමේදී බැංකුවේ තැන්පත් රු.මිලියන 22 කින් හෙවත් සියයට 6 කින් සමාලෝචිත වර්ෂයේදී පහත වැටී තිබුණි. බැංකුවේ තැන්පත් ඉතා ආන්තික (Nery Marginal) වූ අතර එය දළ ණය හා අත්තිකාරම් වලින් සියයට 9 ක් නියෝජනය විය.

2017 දෙසැම්බර් 31 දිනට නොගෙවූ රු.මිලියන 4,037 ක මුළු ණය හා අත්තිකාරම්වලින් රු.මිලියන 1,502 ක් හෙවත් සියයට 37.2 ක් ක්‍රියා නොකරන ණය වී තිබුණි. ක්‍රියා නොකරන අනුපාතය වූ 37.2 සාමාන්‍ය බලපත්‍රලාභී විශේෂිත බැංකු අනුපාතය වූ 3.22 ට වඩා දුරස්ථ විය.

සාමාන්‍ය බලපත්‍රලාභී විශේෂිත බැංකු අනුපාතය වූ පිළිවෙලින් සියයට 3.76 හා සියයට 9.3 සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේදී සියයට 8.51 ක් වූ ඉහළ ශුද්ධ පොලී ආන්තිකයක් හා සියයට 35.74 ක ශුද්ධ ලාභ අනුපාතයක් වාර්තා කර තිබුණි.

2017 දෙසැම්බර් 31 දිනට සියයට 83.96 ක මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය අවම අවශ්‍යතාවය වූ සියයට 11.25 ට අධික මට්ටමක තිබුණි.

බැංකුවේ ද්‍රවශීල වත්කම් අනුපාතය අවම අවශ්‍යතාවය වූ සියයට 20 සමඟ සැසඳීමේදී

සියයට 1429.62 දක්වා තවදුරටත් වැඩි වී තිබුණි.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අපේක්ෂාවන් (Expectation) එකතුවීම නිසා අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ බැංකුවේ උපක්‍රමශීලී පරමාර්ථ හා සංයුක්ත වටිනාකම් ලබාගත නොහැකි වී තිබුණි.

2017 ව්‍යාපාර සැලැස්මේ ණය හා අත්තිකාරම්, උකස්, ස්ථාවර තැන්පත්, ඉතිරිකිරීමේ තැන්පත්, අධ්‍යාපන ආයතන සමඟ සම්බන්ධතාවය ඇති කිරීම හා අධ්‍යාපනික ණය යෝජනා ක්‍රම ඉහළ නැංවීමට අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ඉහළ නැංවීමට, සුළු මූල්‍ය ආයතනවලට නවෝත්පාදක ආයෝජන ලෙස ණයදීම, කිරි ගොවීන්ට එළවළු හා පළතුරු වැවීමට ණය පහසුකම් ප්‍රදානය කිරීම, සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමට ණය පහසුකම් ප්‍රදානය කිරීමට වාර්ෂික ඉලක්කයන් දී තිබුණි. කෙසේ නමුත්, ඉහත ක්ෂේත්‍රවල කාර්යසාධනය පිළිවෙලින් ඉලක්ක කළ රු.මිලියන 163, රු.මිලියන 31, රු.මිලියන 319, රු.මිලියන 24, රු.මිලියන 45, රු.මිලියන 950, රු.මිලියන 28.58 හා රු.මිලියන 390.4 ට වඩා බෙහෙවින් පහළ බව නිරීක්ෂණය විය.

වැවිලි කර්මාන්තය

රටේ සිසු ආර්ථික සංවර්ධනය වෙනුවෙන් අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ප්‍රධාන වැවිලි බෝගයන්ගේ ඵලදායිතාවය, ලාභදායකත්වය හා තිරසාරභාවය වර්ධනය කිරීම මෙම අංශයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය වී තිබුණි. එම අපේක්ෂා ඉටු කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා ව්‍යවස්ථාපිත ආයතන 14 කින් පහත සඳහන් කාර්යභාරය ඉටු කළ යුතුව තිබුණි.

- වැවිලි කර්මාන්ත විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති හා ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසු විපරම් කිරීම සහ ඇගයීම
- වැවිලි බෝගවල ඵලදාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය සානුබල සහ අනෙකුත් පහසුකම් සැලසීම
- වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ ඵලදායිතාව සඳහා අන්තර්ජාතික තරඟකාරිත්වය ඉහළ නැංවීම
- වැවිලි බෝග මත පදනම් වූ එකතුකළ වටිනාකම වැඩි කිරීම සම්බන්ධ කර්මාන්ත නභා සිටුවීම සඳහා අවශ්‍ය පියවර ගැනීම
- තේ හා රබර් සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම
- තේ අපනයනය සඳහා අවසරපත් නිකුත් කිරීම
- තේ හා රබර් වතු කැබලි කිරීම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම සහ පාලනය
- බහුබෝග වගාවන් සහ සංගත ගොවිපල ක්‍රම තුළින් වැවිලි ඉඩම් ප්‍රශස්ත

මට්ටමින් ප්‍රයෝජනයට ගැනීම සහ එමගින් නිෂ්පාදනය හා සේවා නියුක්තිය වැඩි කරලීම

- අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යවසායන් අධීක්ෂණය, සම්බන්ධීකරණය, මාර්ගෝපදේශ සැපයීම සහ ඊට අවැසි ව්‍යුහාත්මක වෙනස්කම් හඳුන්වා දීම
- අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන සඳහා ව්‍යවසායන් හා ව්‍යුහාත්මක වෙනස්කම් හඳුන්වා දීම

අමාත්‍යාංශය හා ව්‍යවස්ථාපිත ආයතන විසින් ඉහත සඳහන් කාර්යභාරයන් ඉටු කිරීම පිළිබඳව අනාවරණය වූ විගණන නිරීක්ෂණයන් සම්පිණ්ඩනය කර පහත දැක්වේ.

ප්‍රධාන වැවිලි බෝග තුනෙහි නිෂ්පාදනය

ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයට අයත් තේ, රබර් හා පොල් සම්බන්ධයෙන් 2017 වර්ෂයේ නිෂ්පාදනය 2016 වර්ෂය සමඟ සැසඳීමේදී තේ හා රබර් පිළිවෙලින් සියයට 5.16 කින්ද, සියයට 5.06 කින්ද වැඩි වී තිබුණු අතර පොල් නිෂ්පාදනය සියයට 18.63 කින් අඩු වී තිබුණි. විස්තර වගුව 18 හි වේ. එමෙන්ම ඉකුත් වර්ෂයේදී පොල් නිෂ්පාදනය දළ දේශීය නිෂ්පාදනයට සියයට 0.7 කින් දායක වී තිබුණත්, සමාලෝචිත වර්ෂයේදී එය සියයට 0.6 දක්වා අඩු වී තිබුණි.

බෝගය	නිෂ්පාදනය		2016 වර්ෂයට සාපේක්ෂව නිෂ්පාදනය (අඩුවීම)/ වැඩිවීම	2016 වර්ෂයට සාපේක්ෂව නිෂ්පාදනයේ (අඩුවීම)/ වැඩිවීම ප්‍රතිශතයක් ලෙස වැඩිවීම
	2016	2017		
තේ කි.ග්‍රෑම් මිලියන	292.6	307.7	15.1	5.16
රබර් කි.ග්‍රෑම් මිලියන	79.1	83.1	4	5.06
පොල් ගෙඩි මිලියන	3011	2450	(561)	(18.63)

වගුව 18 - ප්‍රධාන වැවිලි බෝග තුනෙහි නිෂ්පාදනය ඉකුත් වර්ෂය සමඟ සැසඳීම
මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව - 2017

කල් බදු කුලී අය නොකිරීම

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට හා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් වතු 571 ක් 1995 වර්ෂයේදී ප්‍රාදේශීය වැවිලි සමාගම් 23 කට බදු දී තිබුණි. එයින් වැවිලි සමාගම් තුනක, 1994 දෙසැම්බර් 31 දිනට ශුද්ධ වත්කම් වටිනාකම රු.මිලියන 200 ක් ඉක්මවා නොතිබුණු බැවින් බදු කුලී ගිවිසුම පරිදි එම සමාගම්වලින් 1995 වර්ෂයේ සිට බදු කුලී අයකළ නොහැකි වී තිබුණි. නමුත් 2011 වර්ෂය වන විට එම සමාගම්වල ශුද්ධ වත්කම් රු.මිලියන 200 කට වඩා වැඩි බව හඳුනාගෙන තිබුණ ද, ගිවිසුම්වල බදුකුලී පිළිබඳව අවශ්‍ය සංශෝධන සිදුකිරීමට කටයුතු කර නොතිබීම නිසා එම සමාගම් 3 යටතේ පවතින වතු 45 කින් රජයට කිසිදු බදු කුලියක් අය වී නොතිබුණි. කුරුණෑගල වැවිලි සමාගමෙන් 2017 දෙසැම්බර් 31 දිනට අයවිය යුතු එකතුව රු.175,481,744 ක බදුකුලී මුදලින් රු.129,760,612ක බදුකුලී මුදල 2009 වර්ෂයේ සිට හිඟහිටව තිබුණු අතර එම බදු මුදල් අය කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම දුර්වල මට්ටමක පැවතුණි.

විදේශාධාර ව්‍යාපෘතිවල ප්‍රගතිය

කුඩා තේ හා රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ කුඩා තේ වතු හිමියන් සඳහා වෙළඳපොළ විවිධාංගීකරණය, වෙළඳපොළ ඉලක්ක කරගත් නිෂ්පාදන සහායක කටයුතු සිදු කිරීම හා කුඩා තේ හා රබර් වතු

හිමියන්ට ණය පහසුකම් ලබා දීම සඳහා සමාලෝචිත වර්ෂය වෙනුවෙන් රු.මිලියන 810.89 ක ප්‍රතිපාදන සලසා තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට එහි මූල්‍ය හා භෞතික ප්‍රගතියක් ලබාගෙන නොතිබුණි.

වැලිගම පොල්කොළ මැලවීමේ හා කුණු වීමේ රෝග මර්ධන වැඩසටහන

වැලිගම පොල්කොළ මැලවීමේ හා කුණු වීමේ රෝග මර්ධන වැඩසටහන සඳහා 2008 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක 03 වෙනුවෙන් එකතුව රු.මිලියන 475.36 ක් වැයකර තිබුණි. එම රෝගය වැළඳීම නිසා ඉවත් කළ ගස් ගණන 293,306 ක්ද, ඒ වෙනුවෙන් රු.මිලියන 327.73 ක් වන්දි ලෙසද ගෙවා තිබුණි. එහෙත් එම රෝගයට ඔරොත්තු දෙන සාර්ථක පොල් ප්‍රභේදයක් සොයා ගෙන තිබුණත්, සම්පූර්ණයෙන් රෝග මර්ධනය කිරීමට නොහැකි විය.

ශ්‍රී ලංකා රබර් ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කිරීම

2016 ජූලි 26 දින අමාත්‍ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකා රබර් ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ අරමුණින් රබර් ලේකම් කාර්යාලය ආරම්භ කිරීමට අනුමැතිය ලබා දී තිබුණි.

එම කාර්යාලය සඳහා අනුමත තනතුරු 05 ක් වෙනුවෙන් කාර්ය මණ්ඩලය සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් බඳවා ගෙන නොතිබුණි. මේ නිසා ශ්‍රී ලංකා රබර් ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කිරීම වර්ෂයකට වැඩි කාලයකින් ප්‍රමාද කර තිබුණි.

කුලියට ගත් ගොඩනැගිලි

2016 අගෝස්තු මාසයේ සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා කාලය තුළ අමාත්‍යාංශය යටතේ වූ ආයතන දෙකක් වෙනුවෙන් කුලියට ලබාගත් ගොඩනැගිලි භාවිතයට නොගෙන රු.මිලියන 2.49 ක කුලියක් ගෙවා තිබුණි. බත්තරමුල්ල ප්‍රදේශයෙන් 2009 පෙබරවාරි 27 දින රු.මිලියන 59.3 ක් ගෙවා මිලදී ගෙන තිබුණු පර්චස් 75 ක ඉඩම නිෂ්ක්‍රියව තිබියදී එහි රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිකිරීමට කටයුතු නොකර වර්ග අඩි 13,157 ක ගොඩනැගිල්ලක් එම ප්‍රදේශයෙන්ම 2017 පෙබරවාරි මාසයේ සිට රු.මිලියන 2.65 ක මාසික කුලියක් යටතේ වර්ෂ 03 ක කාලයක් වෙනුවෙන් රු.මිලියන 95.32 කට බදු ගිවිසුමකට එළඹ ලබා ගෙන තිබුණි.

තේ, රබර් හා පොල් වතු කැබලි කිරීම


පළාත් පාලන ආයතනවල ඉඩම් කැබලි කිරීම සඳහා අවසරය ලබාදීමේදී තේ, රබර්

හා පොල් වතු (කැබලි කිරීම පාලන) මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නොතිබුණි. 2005 අංක 20 දරන තේ, රබර්, හා පොල්වතු (කැබලි කිරීමේ පාලන) (සංශෝධන) පනතින් සංශෝධනය කරන ලද 1958 අංක 2 දරන තේ, රබර් හා පොල්වතු (කැබලි කිරීම පාලන) පනතේ 12(8) හා 24 වගන්ති ප්‍රකාරව තේ, රබර් (කැබලි කිරීම පාලන) මණ්ඩලය අදාළ කාර්යයන් ඉටු කිරීමේ රෙගුලාසි පිළිබඳව ගැසට් පත්‍රයේ පළකර පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන නොතිබුණි.

දේශීය තේ අපනයනය අඩු වීම

සමාලෝචිත වර්ෂයේ සමස්ත තේ අපනයනය ඉකුත් වර්ෂයට සාපේක්ෂව වැඩි වී තිබුණ ද, දේශීය නිෂ්පාදිත තේ අපනයනය කි.ග්‍රෑ. 2,679,128 කින් පහත වැටී තිබුණි. ප්‍රති අපනයන තේ ප්‍රමාණය කි.ග්‍රෑ. 2,892,715 කින් එනම් සියයට 36 කින් වර්ධනය වී තිබුණි. ප්‍රති අපනයනය කිරීම සඳහා ආනයනය කරන ලද තේ ජරමාණය පසුගිය වර්ෂයට වඩා සියයට 65 කින් ඉහළයාම ඊට බලපා තිබුණි.

සමාලෝචිත වර්ෂයේ හා ඉකුත් වර්ෂ දෙකක දේශීය තේ අපනයන ප්‍රමාණයට සාපේක්ෂව ආනයනික තේ අපනයන ප්‍රමාණය ඉහළ යාම රූප සටහන 15 හි දැක්වේ.



රූපසටහන 15. - දේශීය හා ආනයනික තේ අපනයනය

තේ අලෙවි ප්‍රවර්ධනය

“සිලෝන් තේ ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන“ යටතේ 2015 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා කාල පරිච්ඡේදය සඳහා නිෂ්පාදන හා නිර්මාණාත්මක කටයුතු වෙනුවෙන් පෞද්ගලික සමාගමක් සමඟ එ.ජ.ඩො.මිලියන 2.26 ක් හෙවත් රු.මිලියන 328.42 ක කොන්ත්‍රාත් වටිනාකමක් මත ශ්‍රී ලංකා තේ මණ්ඩලය පෞද්ගලික සමාගමක් සමඟ 2015 නොවැම්බර් 06 දින ගිවිසුමකට එළඹ තිබුණි. සමාලෝචිත වර්ෂය අවසාන වන විට ඒ සඳහා රු.මිලියන 195.52 ක් වැය කර තිබුණි. මෙම කාර්ය ඉටු කිරීමට සමගාමීව මාධ්‍ය කටයුතු සඳහා ආයතනයක් තෝරා ගැනීමට නොහැකිවීම නිසා අපේක්ෂිත කාර්යයන් සම්පූර්ණ කර නොතිබුණි. එම හේතුවෙන් උක්ත සමාගම විසින් රුපවාහිනී වෙළඳ දැන්වීමේ නිර්මාණාත්මක කටයුතු 2016 අප්‍රේල් මාසය වනවිට අවසන් කර තිබුණ ද, 2018 අගෝස්තු 31 දින වන විටත් එම දැන්වීම ප්‍රචාරණය කිරීමට නොහැකි වී තිබුණි .

මෙහෙයුම් ක්‍රියාකාරකම්

2013 වර්ෂයේ දී රු.මිලියන 58.37 ක් වැයකර කොළඹ තුරඟ තරඟ පිටියේ ස්ථාපනය කළ තේ අලෙවි මධ්‍යස්ථානයේ කටයුතු සමාලෝචිත වර්ෂයේ දී අත්හිටුවා වසා දැමීමට පියවර ගෙන තිබුණි. තේ ප්‍රවර්ධන උපාය මාර්ගයක් ලෙස ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිටම ඉලක්ක ගත වෙළඳපළ සහ ඉදිරි උපනතීන් පිළිබඳ සැලකිල්ලට ගනිමින් වඩා ඵලදායී අයුරින් ක්‍රියාත්මක කළ හැකි අනාගත වැඩ පිළිවෙලක් මණ්ඩලය සතුව නොතිබීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ඵලදායී ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබුණි. මෙම මධ්‍යස්ථානයෙන් සමාලෝචිත වර්ෂය අවසන් වන විට රු.මිලියන 42.99 ක මූල්‍ය අලාභයක් මණ්ඩලයට දැරීමට සිදුවී තිබුණි.

නැවත වගා සහනාධාර ගෙවීම

සමාලෝචිත වර්ෂයේ හෙක්ටයාර් 1040 ක් වූ තේ නැවත වගා කිරීමේ ඉලක්කයෙන් හෙක්ටයාර් 748 ක් පමණක් නැවත තේ වගා කර තිබුණි. 2015 වර්ෂයේ සිට තේ නැවත වගා සහනාධාර ලබා ගැනීමට අධිකාරිය නිකුත් කළ අවසර පත් ප්‍රමාණය වාර්ෂිකව වැඩි වී තිබුණද, අධිකාරිය විසින් සහනාධාරලාභීන් ඒ සඳහා යොමුකරවීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම නිසා තේ වගාකරුවන් විසින් බිම් සැකසීම හා පාංශු සංරක්ෂණයෙන් පසුව තේ නැවත වගාව සඳහා යොමු වීම අඩු වී තිබුණි.

හෝග පුනරුත්ථාපනය සඳහා සහනාධාර ගෙවීම

සමාලෝචිත වර්ෂයේදී හෝග පුනරුත්ථාපනය සඳහා සහනාධාර ලෙස රු.මිලියන 11.70 ක් ගෙවා තිබුණු අතර ඉකුත් වර්ෂයට සාපේක්ෂව එය සියයට 40 කින් වැඩි වී තිබුණි. එසේ වුවද, සමාලෝචිත වර්ෂය සඳහා පැල 912,500 ක් පාලු සැපයීම සඳහා ඉලක්ක කළද, එයින් පැල 564,145 ක් පමණක් පාලු සැපයීම නිමකර තිබුණි.ඒ අනුව කාර්යසාධනය සියයට 62 ක් පමණක් වී තිබුණි.

ඩොලමයිට් භාවිතය සඳහා සහනාධාරය

සමාලෝචිත වර්ෂයේ දී ගොවීන් වෙත ලබාදිය යුතු ඩොලමයිට් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1035ක් ලෙස ඉලක්ක ගොඩනගා තිබුණද, එම සැපයුමෙන් මෙට්‍රික් ටොන් 25.3 ක් පමණක් සපයා දී තිබුණි. එය ඉලක්කගත ප්‍රමාණයෙන් සියයට 2.4 ක් වී තිබුණි. මේ අනුව සාර්ථක වගාවක් සඳහා ඩොලමයිට් භාවිතය කෙතරම් වැදගත් වුවත්, කුඩා තේ වතු හිමියන්ගේ ඩොලමයිට් භාවිතය දිරිමත් කිරීමට අධිකාරිය විසින් ප්‍රමාණවත් පියවර ගෙන නොතිබුණි.

ව්‍යාප්ති වැඩසටහන්

ව්‍යාප්ති හා උපදේශන සේවා වැඩසටහන් සහ පාංශු කළමනාකරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 16.56 ක් වැය කර තිබුණු අතර ඉකුත් වර්ෂයට සාපේක්ෂව එය රු.මිලියන 9.77 කින් එනම් සියයට 143 කින් වැඩි වී තිබුණි. සමාලෝචිත වර්ෂයේදී අධිකාරියේ ප්‍රගති වාර්තා අනුව පවත්වා තිබූ පුහුණු වැඩසටහන්වල කාර්යසාධනය ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී සියයට 4 කින් අඩු වී තිබුණි.

කෘෂි උපකරණ බෙදාහැරීම

2017 වර්ෂයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවීන් වෙත රු.මිලියන 100.39 ක කෘෂි උපකරණ බෙදාහැරීම සඳහා මිලදී ගෙන තිබූ 5000L වතුර ටැංකි 20 ක් බෙදාහැරීමෙන් තොරව 2018 මාර්තු 13 දින වන විටත් ප්‍රාදේශීය කාර්යාලයට අයත් මධ්‍යස්ථානයන්හි ගබඩා කර තිබුණි.

තේ කර්මාන්තය නගාසිටුවීම සඳහා වූ ව්‍යාපෘති

2013 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා කාලපරිච්ඡේදයට අදාළ සංයුක්ත සැලැස්ම අනුව පර්යේෂණ 185 ක් ඉටු කිරීමට අපේක්ෂා කර තිබුණි. එම ඉලක්කයෙන් සියයට 16 ක් හෙවත් පර්යේෂණ 27 ක් විවිධ සීමාකාරී සාධක මත අතරමඟ අතහැර දැමීමට හෝ කල් දැමීමට සිදු වී තිබුණි. තවද, භාණ්ඩාගාරයෙන් වාර්ෂිකව පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා ලැබී තිබුණු ප්‍රදානයන්ගෙන් රු.මිලියන 12.47 ක් වැය කර ආරම්භ කරන ලද පර්යේෂණ 12ක් අතරමඟ නවතා තිබුණු අතර තවත් රු.මිලියන 24.35 ක් වැය කර ආරම්භ කරන ලද පර්යේෂණ 15ක් කල්දමා තිබුණි. මෙම

පර්යේෂණයන් අත්හැරීම හෝ කල්දැමීම සිදුවී වර්ෂ 3ක් පමණ කාලයක් ගත කර තිබුණද, සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් නැවත අඛණ්ඩව ඉටුකිරීමට මණ්ඩලය පියවර ගෙන නොතිබුණි.

ජීව රසායන අංශය විසින් නිමකර තිබුණු එකතු කළ වටිනාකම මත තේ නිෂ්පාදන 10ක් (Tea wine, instant black tea, carbonated tea, scented tea, instant milk tea, tea sauce, tea baby soap, tea seed oil, tea protein catching extract) වාණිජකරණය සඳහා වැඩිදියුණු කිරීමට කටයුතු සිදු නොකර පැවති බැවින් පර්යේෂණයන්හි ප්‍රතිඵල ක්ෂේත්‍රයට යොදාගැනීමට නොහැකි වී තිබුණි.

ශ්‍රී ලාංකීය සී.ටී.සී. හා සාම්ප්‍රදායික තේ නිපදවීම හා අලෙවි කිරීම

කළබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම යටතේ පාලනය වන කළබෝවිටියාන සී.ටී.සී. තේ කර්මාන්තශාලාව, දැරංගල තේ කර්මාන්තශාලා, හිනිදුම හිල්ස් තේ කර්මාන්තශාලාව හා මැණික්දිවෙල තේ කර්මාන්තශාලාව යන සියළු කම්හල් සමාලෝචිත වර්ෂයේදී ඌන ධාරිතාවයකින් ක්‍රියාකර තිබුණු අතර කළබෝවිටියාන තේ කර්මාන්ත ශාලාව පමණක් ලාභ ලබා තිබුණි. තේ මණ්ඩලයේ නිර්ණායක අනුව යෙදවූ අමු දළ කිලෝ ග්‍රෑම් 100 කින් අවම වශයෙන් නිමි තේ කිලෝ ග්‍රෑම් 21.5 ක නිෂ්පාදන මට්ටමක් පවත්වා ගත යුතු නමුත්, සමාලෝචිත වර්ෂයේදී සමාගම පවත්වාගෙන යනු ලබන තේ කම්හල් 04 කම සිය නිෂ්පාදනය ප්‍රශස්ථ මට්ටමට පවත්වා ගෙන නොතිබුණි.

තේ ශක්ති අරමුදල

අරමුදලට අයත් කර්මාන්තශාලා 14 ක් හා පොහොර සහ දේශීය තේ අලෙවි යන සියළු අංශ පාඩු ලැබීමෙන් දැඩි මූල්‍ය අර්බුදයක් උද්ගත වී තිබුණි. අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා 2016 අගෝස්තු 9 දින අමාත්‍ය මණ්ඩල තීරණය අනුව යෝජනා 09 කින් සමන්විත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබුණි. ඒ අනුව කර්මාන්තශාලා බදු දීම සිදුකර තිබුණි.

තේ කර්මාන්තශාලා බදු දීම


කර්මාන්තශාලා හා දේපල බදුදීම ආරම්භ කිරීමට පූර්වයෙන් ඒ ඒ කර්මාන්තශාලාවල වත්කම් හඳුනාගෙන තක්සේරු කිරීම හා බදු ආදායම් සඳහා මූල්‍ය ප්‍රවාහය ඇස්තමේන්තු ඇතුළත් ප්‍රසම්පාදන කාල රාමුවක් පිළියෙල කිරීමට කටයුතු කර නොතිබුණි. කර්මාන්තශාලා 12 හි කළමනාකාරීත්වය බදු පදනම මත බාහිර පාර්ශව වෙත පැවරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා තිබුණද, කර්මාන්තශාලා බදු දීමේදී එළඹ තිබූ ගිවිසුම් අනුව එම කර්මාන්තශාලාවන් සාමාන්‍ය දේපල බදුදීමේදී අනුගමනය කරන ආකාරයට බදු දී තිබුණි. කර්මාන්තශාලා බදු දීමේදී එළඹ තිබූ බදු ගිවිසුම් හා අවබෝධතා ගිවිසුම් අනුව අයවිය යුතු කළමනාකරණ ගාස්තුව/ මාසික බදු මුදල එම ගිවිසුමේ 2 වන කොන්දේසිය අනුව ගිවිසුම අත්සන් කළ දින සිට ගණනය කර සටහන් කර තිබූ අතර, කර්මාන්තශාලාවන්හි නිෂ්පාදන කටයුතු ආරම්භකිරීම ප්‍රමාද වන අවස්ථාවන්හි බදු මුදල් ගෙවීමට මාස 02 ක සහන කාලයක් ලබාදෙන බවට 3 වන

කොන්දේසියෙන් සඳහන් කර තිබුණි. එහෙත් සහන කාලය සඳහා බදු මුදල් අය නොකරන බව සඳහන් කර නොමැති වුවද, කිසිදු කර්මාන්තශාලාවක බදු ගැණුම්කරුවන් විසින් සහන කාල සීමාව සඳහා බදු මුදල් ගෙවා නොතිබුණි. ඒ අනුව සහන කාල සීමාව සඳහා කර්මාන්තශාලා 11ක් හා පොහොර ගබඩාව සම්බන්ධයෙන් රු.මිලියන 10.85 ක් වූ මාසික බදු මුදල තේ ශක්ති අරමුදලට අහිමි වී තිබුණි.

කර්මාන්තශාලා බදුදීම සම්බන්ධයෙන් එළඹ තිබූ බදු ගිවිසුම්හි 7 වගන්තියේ සඳහන් පරිදි මාසික අමු දළ ධාරිතාවට සරිලන වටිනාකමක ප්‍රමාණයට තේ ශක්ති අරමුදල නමින් බැංකු ඇපකරයක් හෝ රක්ෂණාවරණයක් ලබා දිය යුතු වුවත්, කර්මාන්තශාලා 11ක් බදු දීමේදී මෙම වගන්තියන්ට අනුකූලව ලබා දිය යුතු රු.මිලියන 156.61 ක් වටිනා ඇපකර ලබාගැනීමට කටයුතු කර නොතිබුණි.

පොල් අස්වැන්න

පොල් කර්මාන්තය දළ දේශීය නිෂ්පාදනය සඳහා වැවිලි ක්ෂේත්‍රයෙන් ඉහළතම දායකත්වය ලබා දෙන්නා වීම සහ නිෂ්පාදන අලෙවි විවිධාංගීකරණයේදී ගෝලීය නායකයා වීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණි. නමුත් පොල් අස්වැන්න 2016 දී පොල් ගෙඩි මිලියන 3,011 ක් වී තිබුණත්, 2017 වර්ෂයේදී පොල් ගෙඩි මිලියන 2,450 ක් දක්වා අඩු වී තිබුණි. විස්තර රූපසටහන 16 හි දැක්වේ.



රූපසටහන 16 - පොල් නිෂ්පාදනය අඩුවීම මූලාශ්‍රය . පොල් පර්යේෂණ ආයතනය

ප්‍රසාද දීමනා වැඩිපුර ගෙවීම

2017 දෙසැම්බර් 11 දිනැති අංක පීරිසී 03/2017 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය ප්‍රකාරව ප්‍රසාද දීමනා ලෙස පොල් පර්යේෂණ මණ්ඩලයට අනුයුක්ත වතු කළමනාකරණ අංශයේ ස්ථිර නිලධාරීන් 36 දෙනෙකුට රු.10,000 බැගින් රු.360,000 ක් ප්‍රසාද දීමනා ගෙවිය යුතුව තිබුණි. නමුත් ඔවුන්ගේ මූලික වැටුප පදනම් කර ගෙන ප්‍රසාද දීමනා ගෙවීම නිසා රු. 523,272 ක් වැඩිපුර ගෙවා තිබුණි.

නව පොල් ප්‍රභේද හඳුන්වාදීම

පොල් පර්යේෂණ මණ්ඩලයේ ප්‍රවේණි හා ශාක අභිජනන අංශය විසින් නව පොල් ප්‍රභේද හඳුන්වා දීම සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු දිගින් දිගටම සිදු කර තිබුණි. නමුත් 2012 වර්ෂයෙන් පසු නව පොල් ප්‍රභේද හඳුන්වා දීමක් සිදුකර නොතිබුණි. හඳුන්වා දී තිබූ පොල් ප්‍රභේද 06 ක් අතරින් කප් රුවන, කප්සෙන සහ කප්සුවය යන පොල් ප්‍රභේද ජනතාව අතර ව්‍යාප්ත වී නොතිබුණි.

තාප සුරුකුම් ඒකකයක් පිහිටුවීම

පොල් කටු අඟුරු නිෂ්පාදනයේ දී පිටවන තාපය පරිසරයට මුදා නොහැර එම තාපය යොදාගෙන කොප්පරා වියලීම අරමුණු කර ගෙන රු.මිලියන 1.72 ක් වැය කර බණ්ඩිරිප්පුව පර්යේෂණ මධ්‍යස්ථානයේ තාප සුරුකුම් ඒකකයක් 2008 වර්ෂයේදී ආරම්භ කර තිබුණි. එය 2012 වර්ෂයේ සිට උපයෝජනය නොකර නිෂ්ක්‍රීයව පැවතුණි.

බීජ පොල් ඒකකයේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම

මීගමුව බීජ පොල් ඒකකයේ නව කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා රු.මිලියන 55 ක පිරිවැය ඇස්තමේන්තුවක් පිළියෙල කිරීම වෙනුවෙන් උපදේශක සමාගමට රු.මිලියන 2.15 ක් ගෙවා තිබුණි. එම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා නොගැනීම නිසා සමාලෝචිත වර්ෂයේ සලසා තිබුණු රු.මිලියන 5 ක් උපයෝජනය කිරීමට නොහැකි වී තිබුණි. මේ නිසා ගෙවා තිබුණු උපදේශක ගාස්තුව නිෂ්කාර්ය වී තිබුණි.

උක් නිෂ්පාදනය

1986 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා කාලය තුළ උක් ප්‍රභේද 40 ක් හෙක්ටයාර් 15,743ක භූමි ප්‍රදේශයක පර්යේෂණ සඳහා ව්‍යාප්ත කර තිබුණි. ඉන් උක් ප්‍රභේද 23 ක් හඳුන්වා දී තිබූ අතර උක් ප්‍රභේද 16 ක්ම හෙක්ටයාර් 304 ක කුඩා භූමි ප්‍රමාණයක වගා කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට උක් වගා කර ඇති භූමි ප්‍රමාණයෙන් 2012 වර්ෂයේ හඳුන්වාදුන් SL 96128 නමැති උක් ප්‍රභේදය සියයට 58 ක භූමි ප්‍රමාණයක ව්‍යාප්ත වී තිබුණි. මෑත කාලයේ හඳුන්වා දී තිබුණු උක් ප්‍රබේද සඳහා

ගොවි මහතුවන්ගේ පවතින ආකල්ප, රෝග සහ පළිබෝධවලට ඔරෝක්තු දීමේ හැකියාව අඩුවීම නිසා ඒවා ව්‍යාප්ත වීම අඩු මට්ටමක පැවතුණි. 1981 අංක 75 දරන උක් පර්යේෂණ පනතේ 18 වන වගන්තිය ප්‍රකාරව දේශීය සීනි නිෂ්පාදන ආයතන විසින් නිෂ්පාදිත සීනි ප්‍රමාණය මත කිලෝ ග්‍රෑම් එකක් සඳහා ශත 10 ක සෙස් බද්දක් ආයතනය විසින් අය කරනු ලබන අතර, සෙවනගල හා ගල් ඔය සීනි කර්මාන්තයන්ගෙන් මෙම සෙස් බද්ද අය කිරීමට කටයුතු නොකිරීම නිසා 2017 වර්ෂයේ රු. මිලියන 2.79 ක් අයවිය යුතුව තිබුණි.

මානව සම්පත් කළමනාකරණය

2003 ජූනි 02 දිනැති අංක පීර්ඩ් 12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 9.12 ඡේදය අනුව සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පෙර මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගත යුතුව තිබුණි. ජාතික වැවිලි කළමනාකරණ ආයතනය විසින් එවැනි අනුමැතියක් ලබා නොගෙන නිලධාරීන් සඳහා වෛද්‍යාධාර යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 1.81 ක් ගෙවා තිබුණි.

රබර් පර්යේෂණ මණ්ඩලය විසින් 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ 47 වගන්තිය හා 1980 අංක 46 දරන සේවක භාරකාර අරමුදල් පනතේ 16 වගන්තිය ප්‍රකාරව 2006 වර්ෂයේ සිට 2011 ඔක්තෝබර් මාසය දක්වා එම අරමුදල් සඳහා දායකය ගණනය හා පාරිතෝෂිත දීමනාව ගණනය කිරීමේදී ජීවන වියදම් දීමනාව ඇතුළත් කර නොගැනීම නිසා රු.933,567 ක් අධිභාර ලෙස ගෙවා තිබුණි.

රබර් නිෂ්පාදනය

රබර් වගා බිම් ප්‍රමාණය වැඩි කිරීමට සහ රබර් වගා බිම්වල ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණි. 2014 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා සමස්ත රබර් නිෂ්පාදනය අඛණ්ඩව අඩු වෙමින් පැවති අතර 2016 වර්ෂයේ මෙට්‍රික් ටොන් 79,100 ක් වූ රබර් නිෂ්පාදනය සාම්ප්‍රදායික රබර් වගා කෙරෙන ප්‍රදේශවල ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයන් ඇතුළු අහිතකර කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ වුවද, සමාලෝචිත වර්ෂයේ දී මෙට්‍රික් ටොන් 83,070 ක් දක්වා සියයට 5 කින් වැඩි කර ගැනීමට හැකි වී තිබුණි.


2017 වර්ෂයේදී කුඩා රබර් වතුහිමියන්ගේ හා වැවිලි සමාගම්වල පිළිවෙලින් ඉඩම් හෙක්ටයාර් 2,700 ක් හා 1,500 ක රබර් නැවත වගා කිරීමට අපේක්ෂා කර තිබුණි. ඉන් පිළිවෙලින් ඉඩම් හෙක්ටයාර් 787 ක හා හෙක්ටයාර් 59.52 ක පමණක් නැවත වගාකර තිබුණි. ඒ අනුව ඉටු නොකළ ප්‍රමාණය සැලසුම් කළ ප්‍රමාණයෙන් සියයට 70 ක් හා සියයට 96 ක් වී තිබුණි.

2017 වර්ෂයේ සම්ප්‍රදායික හා සම්ප්‍රදායික නොවන ප්‍රදේශවල නව ඉඩම් හෙක්ටයාර් 2,760 ක රබර් නව වගා හා හෙක්ටයාර් 460 ක අතුරු බෝග වගා කිරීමට සැලසුම්කර තිබුණද, පිළිවෙලින් ඉඩම් හෙක්ටයාර් 327.8 ක රබර් හා ඉඩම් හෙක්ටයාර් 240.71 ක අතුරු බෝගද වගා කර තිබුණි. ඒ අනුව ඉටු නොකළ ප්‍රමාණය, සැලසුම් කළ ප්‍රමාණයෙන් සියයට 88 ක් හා සියයට 47 ක් වී තිබුණි.

අමු රබර් අපනයනය

2016 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 16,167 ක් වූ රබර් අපනයනය 2017 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 17,230 ක් දක්වා සියයට 7 කින් වැඩි වී තිබුණි. එහෙත් 2016 වර්ෂයේ රු. මිලියන

4,758 ක් වූ රබර් අපනයන ආදායම 2017 වර්ෂයේදී රු.මිලියන 5,920 දක්වා සියයට 19 කින් වැඩි වී තිබුණි. විස්තර රූපසටහන 17 හි දැක්වේ.



රූපසටහන 17 - අමු රබර් අපනයන

මූලාශ්‍රය: රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අංශයේ තොරතුරු

රබර් ආනයනය

ශ්‍රී ලංකාවට ස්වභාවික හා කෘතිම රබර් ආනයනය කිරීම අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර 2016 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් 72,985 ක් වූ රබර් ආනයන ප්‍රමාණය 2017 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් 61,802 ක් දක්වා අඩු වී තිබුණි.

රබර් නැවත වගාව / නව වගාව බිම් ප්‍රමාණය

රබර් නැවත වගාව මුළු රබර් වගාවෙන් සියයට 3 ක ප්‍රතිශතයකින් පවත්වාගෙන යා යුතු වුවද, 2016 හා 2017 වර්ෂවල පිළිවෙලින් සියයට 0.43 ක් හා සියයට 0.63 ක් වීම නිසා අපේක්ෂිත ඉලක්කය සපුරාගෙන නොතිබුණි. විස්තර වගුව 19 හි දැක්වේ.

වර්ෂය	නැවත වගාව / නව වගාව බිම් ප්‍රමාණය හෙක්ටයාර්	නැවත වගාව බිම් ප්‍රමාණය හෙක්ටයාර්	මුළු වගාව බිම් ප්‍රමාණය හෙක්ටයාර්	නැවත වගාව වගාව කළ මුළු බිම් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස
2017	1,519	866	136,632	0.63
2016	1,183	538	136,274	0.43
2015	4,241	3,251	136,641	2.3
2014	4,458	2,897	134,137	2.15

වගුව 19. - අමු රබර් අපනයන

මූලාශ්‍රය: රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අංශයේ තොරතුරු

තොරතුරු කළමනාකරණ පද්ධතියක් සංවර්ධනය කිරීම

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, පුද්ගලික සමාගමක් සමඟ 2016 මාර්තු 02 දින තොරතුරු කළමනාකරණ පද්ධතියක් සංවර්ධනය වෙනුවෙන් රු.මිලියන 25.43 කට ගිවිසුමකට එළඹ තිබුණි. එම ගිවිසුම ප්‍රකාරව අදාළ කාර්යය 2016 දෙසැම්බර් මාසය වන විට අවසන් විය කළ යුතුව තිබුණත්, 2018 අගෝස්තු මාසය වන විටත් අවසන් කර නොතිබුණි.

සෙස් බදු අය කිරීම

2006 අංක 20 දරන රබර් නැවත වගා කිරීමේ සහනාධාර අරමුදල් පනතේ 7 වන වගන්තිය ප්‍රකාරව සෙස් බදු සඳහා වූ නියෝගවල 2(1)(ඇ) හා 2(3)(ඉ) ඡේද අනුව, අපනයනය කිරීම සඳහා හෝ දේශීය පරිභෝජනය පිණිස නිෂ්පාදනය කරනු ලබන ස්වභාවික රබර් ආශ්‍රිත නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමු රබර් කිලෝ ග්‍රෑම් එකකට රු.4.00 ක සෙස් බද්දක් එම අමු රබර් මිලදී ගන්නා අවස්ථාවේ දී සැපයුම්කරුවන්ගෙන් අයකර කර්මාන්තකරුවන් විසින් දෙපාර්තමේන්තුවට ගෙවනු ලැබිය යුතු වේ. එසේ වුවත්, පරීක්ෂාවට ලක්වූ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කරනු ලබන කර්මාන්තකරුවෙකු එම නියෝගය අනුව සැපයුම්කරුවන්ගෙන් මිලදී ගන්නා අවස්ථාවේදී අය කර ගත් සෙස් බදු මුදල, දෙපාර්තමේන්තුවට ගෙවීමේදී එම කර්මාන්තකරු අපනයනයේදී කිලෝ ග්‍රෑම් එකකට රු.4.00 ක් බැගින් රේගුවට ගෙවූ සෙස් බදු අඩුකර ගෙවා තිබුණි. ඒ අනුව 2011 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා එසේ අඩුකරගත් සෙස් බදු මුදල රු.මිලියන 195.80 ක් වී තිබුණි.

වැසි ආවරණ යෙදීම වෙනුවෙන් සහනාධාර ගෙවීම

2017 වර්ෂයේදී කුඩා වතු හිමියන් හා වතු සමාගම්වල ඉඩම් හෙක්ටයාර් 3,750 ක වැසි ආවරණ යෙදීම වෙනුවෙන් සහනාධාර ගෙවීමට සැලැස්සුම් කර තිබුණත්, ඉඩම් හෙක්ටයාර් 1,235.41 ක පමණක් වැසි ආවරණ යොදා තිබුණි. ඒ අනුව වැසි ආවරණ නොයෙදූ ප්‍රමාණය සැලැස්සුම් කළ ප්‍රමාණයෙන් සියයට 67 ක් වී තිබුණි.

රබර් පැල නිෂ්පාදනය හා බෙදාහැරීම

සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම අනුව රබර් පැල 1,650,000 ක් නිෂ්පාදනය කර බෙදාහැරීමට සැලැස්සුම් කර තිබුණත්, 2017 දෙසැම්බර් 31 දින වන විට රබර් පැල 1,045,956 ක් නිෂ්පාදනය කර ඉන් පැල 664,651 ක් එනම් ඉලක්කගත ප්‍රමාණයෙන් සියයට 40 ක් බෙදාහැර තිබුණි.

රබර් ක්ෂේත්‍රයේ විදේශ පුහුණු කිරීම

ඉකුත් වර්ෂයේ නොවැම්බර් මාසයේදී රබර් ක්ෂේත්‍රයේ විදේශ පුහුණුවක් සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතියකින් තොරව රබර් ක්ෂේත්‍රයට අයත් නොවන නිලධාරියෙකු සහභාගී වී තිබුණු අතර ඔහු වෙනුවෙන් දෙපාර්තමේන්තුව විසින් රු.493,883 ක් වැය කර තිබුණි.

රබර් වාර්ෂික ඵලදාව

රබර් වාර්ෂික ඵලදාව හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 3,000 පමණ වන උසස් ගණයේ ක්ලෝන සමූහයක් රබර් පර්යේෂණ මණ්ඩලය විසින් 2009 වර්ෂය වන විට හඳුන්වා දී තිබුණද, වර්තමාන ඵලදාව හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 800 ක් පමණ විය.

නවෝත්පාදන නිෂ්පාදන කටයුතු සඳහා යොදා නොගැනීම

පර්යේෂණ මගින් හඳුනාගත් නවෝත්පාදන 2 ක් සඳහා ජෛව විද්‍යාත්මක ලබාගෙන වර්ෂ 3 ක සිට වර්ෂ 8 දක්වා කාලයක් ගත වී තිබුණද, එය නව නිෂ්පාදන සඳහා යොමු කිරීමට කටයුතු කර නොතිබුණි.

භාවිතයට නොගත් වත්කම්

2017 අප්‍රේල් මාසයේදී රු.මිලියන 10.96 කට රබර් පර්යේෂණ මණ්ඩලය විසින් මිලදී ගත් Rubber Process Analyzer උපකරණය හා උපාංග, 2018 ජූනි මාසය වන විටත් ස්ථාපනය කර නොතිබුණි.

තුරුසවිය අරමුදල

කුඩා රබර් වතු හිමියන්ගේ සමාජ හා ආර්ථික තත්ත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණු ඉටු කර ගැනීම සඳහා 2017 දෙසැම්බර් 31 දින වන විට දිස්ත්‍රික්ක 14 ක තුරුසවිය සමිති 712 ක් ලියාපදිංචි වී තිබුණි. ඉන් සමිති 329 ක් අක්‍රීය වී තිබුණි. එම සමිති ක්‍රියාකාරී තත්ත්වයට පත්කර ගැනීමට හෝ ලියාපදිංචිය අවලංගු කිරීමට හෝ සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් අරමුදල කටයුතු කර නොතිබුණි.

ඉඩම් කටයුතු

තිරසාර සංවර්ධනය උදෙසා ඉඩම් සම්පත ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම ඉඩම් අංශයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය වී තිබුණි. එම අපේක්ෂාව ඉටු කිරීම සඳහා ඉඩම් අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු 4 ක් හා ව්‍යවස්ථාපිත මණ්ඩල 4 ක් විසින් පහත සඳහන් කාර්යභාරය ඉටු කළ යුතුව තිබුණි.

- ඉඩම් විෂයයට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
- තිරසාර සංවර්ධනය උදෙසා ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිවලට අනුකූලව සිදු කරනු ලබන අධ්‍යයනයන් මත අදාළ අංශ සඳහා උපදෙස් ලබාදීම.
- රජයේ ඉඩම් පරිපාලනය සහ කළමනාකරණය.
- නීතියෙන් නිශ්චය කොට දක්වා ඇති පරිදි ඉඩම් අත්සතු කිරීම.
- ජාතික අවශ්‍යතාවන් සඳහා ඉඩම් අත්පත් කර ගැනීම.
- රජයේ ඉඩම්වල අයිතිය තහවුරු කිරීම සඳහා දීමනා පත්‍ර ලබා දීම.
- සංවර්ධන සහ නේවාසික අවශ්‍යතා සඳහා රජයේ ඉඩම් දීර්ඝකාලීනව හා කෙටිකාලීනව බදුදීම.
- ඉඩම් අයිතිය තහවුරු කිරීම සඳහා හිමිකම් සහතික ලියාපදිංචි කිරීම.
- ජාතික සැලසුම්කරණය ඉලක්ක කරගෙන ඉඩම් මැනීම, සිතියම් සකස් කිරීම හා අනුරේඛන සම්පාදනය කිරීම.
- රටේ සියළුම ඉඩම් පිළිබඳව තොරතුරු පද්ධතියක් සකස් කිරීම.

අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත මණ්ඩල විසින් ඉහත සඳහන්

කාර්යභාරය ඉටු කිරීම පිළිබඳව සිදු කළ නියැදි විගණනයේදී පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

ඉඩම් බැංකු ව්‍යාපෘතිය

ඉඩම් අමාත්‍යාංශය විසින් ඵලදායක ඉඩම් කළමනාකරණයක් ඇති කිරීම සඳහා වර්තමානයේ පවතින ඉඩම් පිළිබඳ පත්‍රිකාමය තොරතුරු පරිගණකගත කර ඉඩම් තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම ඉඩම් බැංකු ව්‍යාපෘතිය මගින් සිදු කිරීමට අපේක්ෂා කර තිබුණි. එමගින් රාජ්‍ය ඉඩම්වල අයිතිය මෙන්ම සැලසුම් නොකරන ලද ඉඩම්වල භාවිතය සහ ආර්ථිකමය වශයෙන් ඵලදායී නොවන ලෙස ඉඩම් භාවිතා කිරීම පිළිබඳව හඳුනා ගැනීමද අරමුණු වී තිබුණි. මෙම අරමුණු පෙරදැරිව ඉඩම් බැංකු ව්‍යාපෘතිය සඳහා 2016 වර්ෂයේදී රු.මිලියන 195 ක ප්‍රතිපාදන ද, 2017 වර්ෂයේදී රු.මිලියන 395 ක ප්‍රතිපාදන ද පාර්ලිමේන්තුව විසින් සලසා තිබුණි. 2017 වර්ෂයේදී සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් රු.මිලියන 116 ක් හෙවත් සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් සියයට 29 ක් උපයෝජනය කර තිබුණි.

මෙම ව්‍යාපෘතියට අදාළ ක්‍රියාකාරී සැලැස්ම අනුව ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල 22 ක පත්ඉරු පරිලෝකනය කිරීම (E - Land Registry), ඉඩම් අත්පත් අංශය සඳහා දත්ත පද්ධතියක් නිර්මාණය කිරීම, රජයේ ඉඩම් තොරතුරු කළමනාකරණ පද්ධතිය හඳුන්වාදීම (E - Slims) හා ඉඩම් තොරතුරු කේන්ද්‍රය (E-Land Hub) ඇති කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි.

පහත සඳහන් නිරීක්ෂණයන් හේතුවෙන් ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කළ අරමුණු සාක්ෂාත් කර ගැනීමට සමාලෝචිත වර්ෂයේදී හැකි වී නොතිබුණි.

- සමාලෝචිත වර්ෂයේදී දත්ත පරිගණකගත කිරීමේ කටයුතු නිසියාකාරව සිදු නොවීම හේතුවෙන් සැලැස්ම කරන ලද කාර්යාල 7 ක පනිතීරු පරිලෝකනය කිරීමට නොහැකි වී තිබුණු අතර, කාර්යාල ක්‍රම පවත්වා ගෙන යා හැකි මට්ටමේ පැවැති කාර්යාල 06 ක මෘදුකාංග යාවත්කාලීන කර නොතිබුණි.
- ඉඩම් අත්පත් අංශය සඳහා දත්ත පද්ධතියක් නිර්මාණය කර නොතිබුණි.
- E – Land Hub වැඩසටහන යටතේ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව සහ ඉඩම් පරිහරණ හා ප්‍රතිපත්ති සැලැස්ම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධති නිර්මාණය කර නොතිබුණි. ප්‍රතිපත්ති සැලැස්ම දෙපාර්තමේන්තුව විසින් පරිගණක මෘදුකාංගයක් නිපදවීම පමණක් සිදු කර තිබුණි.

බිම්සවිය වැඩසටහන

2017 වර්ෂයේ බිම්සවිය ක්‍රියාකාරී සැලැස්ම අනුව සමාලෝචිත වර්ෂයේදී හිමිකම් සහතික පත්‍ර 48,000 ක් නිකුත් කිරීමට අපේක්ෂා කර තිබුණත්, හිමිකම් සහතික පත්‍ර 48,240 ක් ලියාපදිංචි කර තිබුණි. නමුත් ලියාපදිංචි කළ සහතික පත්‍ර ප්‍රමාණයෙන් සියයට 42 ක් හෙවත් සහතික පත්‍ර 20,151 ක් පුද්ගලයන් වෙත නිකුත් කර තිබුණි.

2017 දෙසැම්බර් 31 දින වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාල 57 ක් යටතේ වන ග්‍රාම සේවා වසම් 3,695 ක බිම්සවිය වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණත්, ග්‍රාම සේවා වසම් 1,374 ක් හෙවත් මිනුම් කටයුතු අවසන් කළ

යුතුව තිබුණු ග්‍රාම සේවා සවම් ගණනින් සියයට 37 ක පමණක් එම කටයුතු අවසන් කර තිබුණි.

රාජ්‍ය ඉඩම් පිළිබඳ තොරතුරු පරිගණක පද්ධතියට ඇතුළත් කිරීම

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් රජයේ ඉඩම් කළමනාකරණ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ඉඩම් තොරතුරු කළමනාකරණ පද්ධතිය නිර්මාණය කිරීමට කටයුතු කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට රාජ්‍ය ඉඩම් තොරතුරු කළමනාකරණ පද්ධතිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 332 ක ක්‍රියාත්මක කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට E - Slims ව්‍යාපෘතිය යටතේ ඉඩම් කැබලි 920,141 ක දත්ත පරිගණක ගතකර තිබුණි. 2017 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම අනුව ඉඩම් කැබලි 300,000 ක දත්ත තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීමට සැලැස්ම කර තිබුණද, ඉඩම් කැබලි 231,021 ක් හෙවත් ඉලක්කගත ප්‍රමාණයෙන් සියයට 77 ක ප්‍රමාණයක තොරතුරු ඇතුළත් කර තිබුණි.

ඌන උපයෝජිත සම්පත්

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය ඉඩම් තොරතුරු කළමනාකරණ පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීම සඳහා නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු සඳහා ශ්‍රවණාගාරයක්, පරිගණක විද්‍යාගාරයක් ඉදිකිරීම හා උද්‍යාන අලංකරණ කටයුතු සඳහා 2014 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා අවස්ථා කීපයකදී රු.මිලියන 14.44 ක් වැය කර තිබුණි. එසේම එම විද්‍යාගාරය සඳහා ලී බඩු හා කාර්යාල උපකරණ මිලදී ගැනීම සඳහා රු.මිලියන 5.52 ක් වැය කර තිබුණි. එම ගොඩනැගිල්ල ඉදිකර වර්ෂයකට අධික කාලයක් ගතවී තිබුණද, සමාලෝචිත

වර්ෂය අවසන් වන විටත් එය ප්‍රයෝජනයට ගෙන නොතිබුණි. එසේම 2016 හා 2017 වර්ෂවලදී නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු වෙනුවෙන් රු.මිලියන 3.96 ක් වැය කර තිබුණි. ගොඩනැගිල්ල නිෂ්කාර්යව පැවතියද, එහි ආරක්ෂක වියදම් හා පවිත්‍රතා කටයුතු වෙනුවෙන් 2017 අගෝස්තු මාසය දක්වා රු.මිලියන 4.74 ක් වැය කර තිබුණි.

ඉඩම් කොමසාරිස් ජනරාල් නිල නිවස භාර ගෙන නොතිබීම

ඉඩම් කොමසාරිස් ජනරාල් නිල නිවස ඉදිකිරීම සඳහා රු.මිලියන 36.40 ක ඇස්තමේන්තුවක් මත 2016 ජනවාරි 12 දින ගොඩනැගිලි දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුමකට එළඹ තිබුණි. එම අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ගිවිසුම අත්සන් කිරීමත් සමඟ මුළු ඇස්තමේන්තු වටිනාකමෙන් සියයට 50 ක් අත්තිකාරම් ගෙවීමට එකඟ වී තිබුණි. අවබෝධතා ගිවිසුමට එළඹීමට ප්‍රථමයෙන් රු.මිලියන 10 ක අත්තිකාරම් ගෙවා තිබුණි. ඉඩමේ නිරවුල් හිමිකාරත්වය ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව සතුව නොතිබුණු අතර භූමිය ජලයෙන් පිරී පවතින බැවින් පිරවීමකින් තොරව භාවිතා කිරීමට නොහැකි වී තිබුණි. ඉඩම ගොඩ කිරීම සඳහා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අනුමැතිය ඉල්ලා තිබුණත්, 2018 මැයි 01 දින වන විටත් අනුමැතිය ලැබී නොතිබුණි. මේ හේතුවෙන් ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු 2017 මාර්තු 01 දින වන විට අවසන් කර තිබුණද, ගොඩනැගිල්ල භාරගෙන නොතිබුණු අතර වර්ෂයකට වැඩි කාලයක් එම ගොඩනැගිල්ල භාවිතයෙන් තොරව පැවතුණි.

නිම නොකළ ගොඩනැගිල්ල වෙනුවෙන් මුළු ඇස්තමේන්තු වටිනාකම ගෙවීම

ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව විසින් කොමසාරිස් නිල නිවස ඉදිකිරීම සඳහා රු.මිලියන 36.4 ක ඇස්තමේන්තුගත වටිනාකමක් මත දින 273 කින් නිම කිරීමේ එකඟතාවය මත 2016 පෙබරවාරි 02 දින ගොඩනැගිලි දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුමකට එළඹ තිබුණි.

අවබෝධතා ගිවිසුම ප්‍රකාරව සියයට 50 ක අත්තිකාරමක් ගිවිසුම අත්සන් කිරීමත් සමඟ ලබාදිය හැකි වුවද, අවබෝධතා ගිවිසුමට එළඹීමට ප්‍රථමයෙන් රු.මිලියන 10 ක් අත්තිකාරම් ලෙස ගෙවා තිබුණි. ගොඩනැගිල්ල අවසන් කර සම්පූර්ණ කිරීමේ සහතිකය ලද පසු මුළු මුදලම ගෙවිය හැකි වුවද, 2016 දෙසැම්බර් 08 දින වන විට මෙම ගොඩනැගිල්ල සම්පූර්ණ කර භාර දිය යුතු වුවත්, 2018 මැයි 01 දින වන විටත් එය සම්පූර්ණ කර නොතිබුණි. සම්පූර්ණ කර නොතිබුණු ගොඩනැගිල්ල වෙනුවෙන් 2016 නොවැම්බර් 30 දින සම්පූර්ණ ඇස්තමේන්තු වටිනාකම වූ රු.මිලියන 36.4 ක් ගෙවා තිබුණි.

මිනුම් නියෝග ඉටු කිරීමේ කාර්යසාධනය අඩුවීම

මිනුම්දෝරු දෙපාර්තමේන්තුව විසින් පසුගිය වර්ෂ 10 ක කාලය තුළ රු. මිලියන 323 ක වැය කර මැනුම් කටයුතු සඳහා භාවිතා කරන විවිධ නවීන උපකරණ හා මැනුම් මෘදුකාංග මිලදී ගෙන තිබුණි. පසුගිය කාලය හා සැසඳීමේදී මිනින්දෝරු නිලධාරීන්ගේ පුරප්පාඩු සංඛ්‍යාව ඉතා අවම මට්ටමක පැවතුණි. නමුත්, සමාලෝචිත වර්ෂයේදී මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් නියෝග ඉටුකිරීමේ සමස්ත කාර්යසාධනය සියයට 39 ක් වැනි අවම මට්ටමක පැවතුණි.

ඉඩම් පරිහරණ සැලැස්ම හා ප්‍රතිපත්ති සඳහා නෛතික පසුබිම සැකැසීම

2010 මැයි 20 දිනැති අංක 1654/21 දරන (අතිවිශේෂ) ගැසට් පත්‍රයේ පල කළ නිවේදනයක් මගින් ජාතික ඉඩම් පරිහරණ සැලැස්මක් සැකසීම සහ ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ මූලික අරමුණු ඇතිව ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලැස්ම දෙපාර්තමේන්තුව ස්ථාපිත කර තිබුණි. දෙපාර්තමේන්තුව විසින් ඉඩම් පරිහරණ සැලැස්ම සැකසීමට හා ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය නෛතික පසුබිම සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් පිළියෙල කර නොතිබුණි.

මිනින්දෝරුවන්ගේ විෂමාවාර පරීක්ෂා කිරීම

2002 අංක 17 දරන මැනුම් පනත ප්‍රකාරව, මැනුම් වෘත්තීය හා එහි ව්‍යවහාරයන් ක්‍රමවත්ව පවත්වා ගන්නා බවටත්, වෘත්තීය යෙදෙන්නන් විසින් වෘත්තීය පැවැත්මේ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගනු ලබන බවටත් තහවුරු කිරීම අරමුණු කරගෙන ඉඩම් මැනුම් සභාව ස්ථාපිත කර තිබුණි. සමාලෝචිත වර්ෂයේදී මිනින්දෝරුවරුන්ගේ වෘත්තීය විෂමාවාර පිළිබඳව මහජනතාව විසින් ඉදිරිපත් කර තිබුණු මුළු පැමිණිලි සංඛ්‍යාව 125 ක් වී තිබුණත්, සභාව විසින් එම පැමිණිලිවලින් සියයට 77 ක් හෙවත් පැමිණි 96 ක් පමණක් විසඳා තිබුණි.

රාජ්‍ය අංශය විසින් අත්පත් කර ගත් ඉඩම් වෙනුවෙන් වන්දි අයකර ගැනීම

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් රාජ්‍ය අංශය සඳහා අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිසි

අවධානයක් යොමු කර නොතිබුණි. පහත සඳහන් නිරීක්ෂණ අනුව එම ක්‍රියාවලිය මන්දගාමී වී තිබුණි.

- 1995 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා ඉඩම් කැබලි 200 ක් පමණ අත්පත් ගැනීමේ ක්‍රියාවලියට යොමු කර තිබුණු නමුත්, ඉන් ඉඩම් කැබලි 16 ක් සඳහා පමණක් වන්දි මුදල් අයකරගෙන තිබුණි.
- විවිධ අරමුණු සඳහා රාජ්‍ය ආයතන විසින් 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා අත්පත් කරගෙන තිබුණු ඉඩම් සම්බන්ධයෙන් සභාවේ හිමිකම තහවුරු කිරීමට නොහැකි වී තිබුණි. මේ නිසා ඉඩම්වලට අදාළ වන්දි මුදල් අධිකරණයේ තැන්පත් කළ අවස්ථා 14 ක් විය.
- 1972 - 1974 අතර කාලසීමාව තුළ ඉදිරිපත් කළ ප්‍රකාශන 230 ක් සම්බන්ධයෙන් වර්ෂ 40 කට අධික කාලයක් ගත වී තිබුණද, ඉන් සියයට 27 ක පිඹුරු ඉදිරිපත් නොකිරීම මතද, සියයට 52 ක් ප්‍රකාශකයින් ඉදිරිපත් නොවීම මතද, ව්‍යවස්ථාපිත නිශ්චයන් ලබාදීමට නොහැකි වී තිබුණි.
- 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 2 (අ) සහ 3(1) වගන්තියට පටහැනිව ඉඩම් අක්කර 50 ක් නොඉක්මවූ පුද්ගලයන්ගේ ඉඩම්ද කොමිෂන් සභාවට පවරාගෙන තිබුණු අතර, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් වර්ෂ 45 ක් ගත වී තිබියදීත්, එම පවරාගත් ඉඩම් හෝ විකල්ප ඉඩම් ලබාදීමට කොමිෂන් සභාව කටයුතු කර නොතිබුණි.

- 1974 වර්ෂයේ සිට 1984 වර්ෂය දක්වා කාල පරාසයේ සිට වතු 6 ක් පොල් වගා කිරීමේ මණ්ඩලය වෙත බදු පදනම මත බදු දී තිබුණි. වතු බදුදීම සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රමවේදය එම වතු 6 බදු දීමේදී අනුගමනය කර නොතිබුණි. ඊට අදාළ මැනුම් කටයුතු අවසන් කිරීම, කොමිෂන් සභා අනුමැතිය ලබා ගැනීම, බදුකුලී තක්සේරු ලබා ගැනීම, බදු ගිවිසුම්වලට එළඹීම සිදු කර නොතිබුණු අතර වර්ෂ 40 කට අධික කාලයක් තුළ බදු ගෙවීමකින් තොරව ඉඩම් අක්කර 1310 ක් භුක්ති විඳි තිබුණි.
- ඉඩම් බදු දීමේදී අදාළ සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වූ වර්ෂ 5 ක බදු මුදල් එකවර අයකිරීමෙන් පසු භුක්තිය භාරදීම, වර්ෂ 5 කට වරක් බදු මුදල් සංශෝධනය කිරීම, අදාළ අනුමැතීන් ලබා ගැනීම යනාදියෙන් තොරව ඉඩම් බදු දීම නිසා ඉඩම් 09 කට අදාළව පමණක් වර්ෂ කීපයක සිට රු.මිලියන 52.91 ක බදු මුදල් හිඟහිටව පවැතුණි.

කන්තලේ සීනි සමාගම

කන්තලේ සීනි කර්මාන්තායතනය ජර්නිව්‍යුහගත කිරීමට අදාළව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා සමාගම් දෙකක් අතර කොටස්කාර ගිවිසුමක් 2016 අගෝස්තු

11 දිනැතිව අත්සන් කර තිබුණි. ගිවිසුමේ කොන්දේසි අනුව කර්මාන්තශාලා භූමියෙහි පවත්නා විශාල වටිනාකමකින් යුතු අපහරණය කළ යුතු යකඩ ඇතුළු දේපල සම්බන්ධව ආයෝජකයාට අහිමත පරිදි කටයුතු කළ හැකිව තිබුණි. ඒ සම්බන්ධව නීතිපතිවරයාගෙන් විමසීමෙන් පසුව, ආයෝජකයාට අහිමත පරිදි කටයුතු කිරීමේ ප්‍රතිපාදන සංශෝධනය කළ යුතු බවත්, විවෘත ලංසු කැඳවීම මඟින් වත්කම් අපහරණය සිදු කළ යුතු බවත්, 2017 මාර්තු 20 දින නීතිපතිවරයා විසින් අනුමැතිය ලබා දී තිබුණි. ඒ අනුව අපහරණය සඳහා උපරිම ලංසුව ඉදිරිපත් කළ ලංසුකරු තෝරාගෙන තිබුණි. ලංසුකරු විසින් අදාළ කාලසීමාව තුළ මුදල් බැඳීම ප්‍රමාද කිරීම මත දෙවන උපරිම මිල ඉදිරිපත් කළ ලංසුකරුට ලංසුව ප්‍රදානය කර තිබුණි. එසේ තිබියදී අපහරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීම සඳහා හදිසි අතුරු සහනයක් සිංගප්පූරුවේ අන්තර්ජාතික බේරුම්කරණ මධ්‍යස්ථානය මගින් ආයෝජකයා විසින් පනවා තිබුණි. මේ හේතුවෙන් අපහරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට නීතිපතිවරයා අනුමැතිය ලබා දී තිබුණි. 1994 වර්ෂයෙන් පසු සමාගම විසින් කිසිදු නිෂ්පාදන කටයුත්තක් ඉටු කර නොතිබුණි.

අධ්‍යාපනය

ගුණාත්මක අධ්‍යාපනයක් උදෙසා පාසල් විෂය නිර්දේශය තුළින් ගුණගරුකභාවය, පෞරුෂත්වය හා යහපැවැත්ම යනාදියෙන් පරිපූර්ණ මානව සම්පත් බිහිකිරීම අරමුණෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු 04 ක් හා ව්‍යවස්ථාපිත මණ්ඩල/ආයතන 9 ක් විසින් පහත සඳහන් කාර්යභාරයන් ඉටු කළ යුතුව තිබුණි.

- ලෝක තරඟකාරිත්වයට ආත්ම විශ්වාසයකින් සහ සාර්ථකත්වය පිළිබඳ විශ්වාසයකින් යුතුව ප්‍රවේශවීමට ශ්‍රී ලාංකික ළමා සහ යෞවන පරපුරට හැකියාව ඇති කරවන අන්දමේ ජාතික අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම
- අධ්‍යාපන විෂයයට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති සම්පාදනය, පසුපරම් කිරීම හා ඇගයීම
- ජාතික පාසල් සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් සැපයීම සඳහා අවශ්‍ය පියවර ගැනීම
- නොමිලේ පෙළපොත්, නිල ඇදුම්, පාවහන් හා දිවා ආහාර ලබා දීම
- සමස්ථ අධ්‍යාපන පද්ධතිය තුළ හා සිසුන් අතර අධ්‍යාපනයෙහි ගුණාත්මක බව සහ විනය සහතික කර ගැනීම
- ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පරිපාලන හා පිරිස් කළමනාකරණ කටයුතු
- බෞද්ධ හා පාලි අධ්‍යයන කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීම
- ඓතිහාසික, පුරාවිද්‍යාත්මක සහ සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම
- රාජ්‍ය ලේඛන විධිමත් කළමනාකරණය හා සංරක්ෂණය කිරීම

- විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සඳහා අධ්‍යාපන අවස්ථා තහවුරු කිරීම

ඉහත සඳහන් කාර්යභාරය අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන විසින් ඉටුකිරීමේදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩලය කර පහත දක්වා ඇත.

ප්‍රතිපාදන උපයෝජනය නොකිරීම

සමාලෝචිත වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යභාරයන් ඉටු කිරීම සඳහා මූලධන වැය විෂයයන් 15 ක් හා පුනරාවර්තන වැය විෂයයන් 10 ක් සඳහා පිළිවෙලින් රු.මිලියන 5,957.21 ක් හා රු.මිලියන 206.35 ක් වශයෙන් එකතුව රු.මිලියන 6,163.56 ක ප්‍රතිපාදන කිසිදු කාර්යයක් සඳහා උපයෝජනය නොකර මුළුමණින්ම ඉතිරි කර තිබුණි.

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සමාලෝචිත වර්ෂයේදී උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක මිලදී ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තු වෙන්කිරීම් මගින් රු.මිලියන 5,000 ක්ද, කාර්ය මන්ඩලය පුහුණු කිරීම සඳහා රු.මිලියන 6 ක් හා කුලී පදනම මත පරිගණක ලබා ගැනීම සඳහා රු.මිලියන 5,000 ක් වශයෙන් එකතුව රු.මිලියන 10,006 ක ප්‍රතිපාදන සලසා ගෙන තිබුණි. නමුත් එම කාර්ය ඉටු නොකිරීම නිසා සලසා තිබුණු මුළු ප්‍රතිපාදනයම ඉතිරි කර තිබුණි.

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම

2008 සැප්තැම්බර් 19 දිනැති අංක 37 දරන අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛය හා 2015 ඔක්තෝබර් 14 දිනැති අමාත්‍ය මණ්ඩලයේ තීරණය ප්‍රකාරව ජාතික පාසලක ප්‍රාථමික ශ්‍රේණිවල සමාන්තර පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 40 ක්ද, ද්විතියික ශ්‍රේණිවල සමාන්තර පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 45 ක්ද හා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී පන්තියක් සඳහා තෝරාගත යුතු මුළු ළමුන් සංඛ්‍යාව 39 ක්ද, වශයෙන් උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව සඳහන් කර තිබුණි. නමුත් එම සීමාවන් ඉක්මවා ජාතික පාසල් 89 ක් විසින් සිසුන් 5,504 ක් ඇතුළත් කරගෙන තිබුණි.

වැඩ ආවරණය කිරීම සඳහා නිලධාරීන් පත්කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහය ප්‍රකාරව නිත්‍ය පත්කිරීමක් සිදු කරන තෙක් තාවකාලික පදනමක් මත වැඩ බැලීමේ නිලධාරියකු පත් කළ හැකිව තිබුණි. නමුත්, 2018 ජුනි මාසය වන විට විදුහල්පති පුරප්පාඩු පිරවීමකින් තොරව දිවයින පුරා පිහිටි ජාතික පාසල් 353 කින් පාසල් 259 ක විදුහල්පති පුරප්පාඩු සඳහා වැඩ ආවරණය කිරීම සඳහා නිලධාරීන් අනුයුක්ත කර තිබුණි.

තාක්ෂණ විෂය ධාරාව සඳහා ගුරු පුරප්පාඩු පැවැතීම

සමාලෝචිත වර්ෂය අවසානය වන විට දිවයින පුරා තාක්ෂණික විෂය ධාරාව සඳහා ගුරු පුරප්පාඩු 257 ක් පැවතුණි. එම පුරප්පාඩු අතර ඉංජිනේරු තාක්ෂණ විෂය සඳහා ගුරු පුරප්පාඩු 85 ක්ද, තාක්ෂණය

සඳහා විද්‍යාව විෂය සඳහා ගුරු පුරප්පාඩු 142 ක්ද හා ජෛව පද්ධති තාක්ෂණවේදය සඳහා ගුරු පුරප්පාඩු 30 ක්ද වශයෙන් වී තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එම පුරප්පාඩු පිරවීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත් වී තිබුණි.

විනය පරීක්ෂණ නිම නොකිරීම

අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික පාසල්, විද්‍යා පීඨ හා අමාත්‍යාංශයට අදාළ අනෙකුත් ආයතනවල අදාළ විනය ගැටළු 554 ක් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් විසඳා නොතිබුණි. එම විනය ගැටළු අතර, විදුහල්පති තනතුරුවලට අදාළව විනය ගැටළු 110 ක්ද, අනෙකුත් අධ්‍යයන හා අනධ්‍යයන තනතුරුවලට අදාළව විනය ගැටළු 444 ක්ද වී තිබුණි. විසඳා නොතිබුණු විනය ගැටළු තුළ වර්ෂ 2 ක සිට වර්ෂ 5ක් දක්වා කාල පරාසයක පවැති විනය ගැටළු 101 ක්, වර්ෂ 5 කට වැඩි වර්ෂ 9 කට අඩු විනය ගැටළු 4 ක් හා වර්ෂ 9 ඉක්මවූ විනය ගැටළු 2 ක් පැවැතුණි. 2012 වර්ෂයේ සිට පැවත එන පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධ පැමිණිලි 107 කින් 16 ක් පමණක් සමාලෝචිත වර්ෂය අවසන් වන විට විසඳා තිබුණි.

අනුමැතියකින් තොරව නිවාඩු ලබා ගැනීම

2017 වර්ෂයේදී ජාතික පාසල් 27 ක අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් 107 දෙනෙකු විසින් අනුමැතියකින් තොරව දින 3,428 ක රාජකාරිය සඳහා වාර්තා කර නොතිබුණි. ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ඒ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

වැටුප් රහිත නිවාඩු ලබා ගෙන තිබුණත්, ඒ සඳහා වැටුප් ගෙවා තිබීම

සමාලෝචිත වර්ෂයේදී ජාතික පාසල් 111 ක අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් 536 දෙනෙකු විසින් දින 11,938 ක් වැටුප් රහිත නිවාඩු ලබා ගෙන තිබුණි. නමුත් එම නිලධාරීන්ගෙන් එම දිනවලට අදාළ වැටුප්, ඔවුන්ගේ මාසික වැටුපෙන් අවකරණය කර ගෙන නොතිබුණි.

එකම පාසලේ දීර්ඝ කාලයක් ගුරුවරුන් සේවයේ යොදා ගැනීම

අධ්‍යාපන ක්‍රියාවලිය වඩා ඵලදායී අන්දමින් සිදුවන පරිදි හා ගුරුභවතුන් හා ශිෂ්‍යයින්ගේ සුභසාධනය උපරිම වන පරිදි පාසල්වල ගුරුමාරු ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාවෙන් 2007 දෙසැම්බර් 13 දිනැති අංක 2007/20 දරන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වක්‍රලේඛය නිකුත් කර තිබුණි. එම වක්‍රලේඛ විධිවිධාන අනුගමනය නොකරීම නිසා සමාලෝචිත වර්ෂය අවසන් වන විට ජාතික පාසල් 127 ක ගුරුභවතුන් 4,123 දෙනෙකු වර්ෂ 08 ක සිට වර්ෂ 32 ක් දක්වා කාල පරාසයක තුළ ස්ථාන මාරුවීම් නොලබා එකම පාසලේ දීර්ඝ කාලයක් සේවයේ යොදවා තිබුණි.

පුහුණුව ලැබූ විෂය ක්ෂේත්‍රයක ඉගැන්වීම සිදු නොවීම

ජාතික පාසල් 118 ක ගුරුභවතුන් 786 දෙනෙකු ඔවුන් පත්වීම් ලද විෂයයට පරිභාහිර විෂයයන් ඉගැන්වීම සඳහා අනුයුක්ත කර තිබුණි. විශේෂයෙන් ජාතික පාසල් 40 ක ප්‍රාථමික ගුරු පුහුණුව නොලද

ගුරුභවතුන් 163 දෙනෙකු ප්‍රාථමික ශ්‍රේණිවලට අනුයුක්ත කර තිබුණි.

ඉගැන්වීමේ කටයුතුවල යෙදීම අවමවීම

ජාතික පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරුන් වෙත අවම වශයෙන් සතියකට කාල පරිච්ඡේද 10 ක් ඉගැන්වීම් කටයුතු පැවරිය යුතුව තිබුණත්, ජාතික පාසල් 71 ක නියෝජ්‍ය විදුහල්පතිවරුන් 146 දෙනෙකු වෙත එකම කාල පරිච්ඡේදයක් හෝ ඉගැන්වීම් කටයුතු පවරා නොතිබුණි. ජාතික පාසල් 3 ක නියෝජ්‍ය විදුහල්පතිවරුන් 5 දෙනෙකු වෙත ඉගැන්වීම සඳහා කාලපරිච්ඡේද 2 ක සිට 6 ක් දක්වා පරාසයක ප්‍රමාණයක කාලපරිච්ඡේද පවරා තිබුණි. සහකාර විදුහල්පතිවරුන් වෙත අවම වශයෙන් සතියකට කාල පරිච්ඡේද 12 ක් ඉගැන්වීම් කටයුතු පැවරිය යුතුව තිබුණත්, ජාතික පාසල් 29 ක සහකාර විදුහල්පතිවරුන් 58 දෙනෙකු ඉගැන්වීම සඳහා කාලපරිච්ඡේද නොතිබුණි. විෂයය ඉගැන්වීමේ නියුතු ගුරුභවතුන් සතියකට අවම වශයෙන් විනාඩි 40 ක් බැගින් වූ කාලපරිච්ඡේද 35 ක් ඉගැන්වීමේ කාර්යයෙහි නියුක්ත කර විය යුතුව තිබුණි. නමුත් ජාතික පාසල් 94 ක ගුරුභවතුන් 811 දෙනෙකු වෙත එසේ ඉගැන්වීමේ කාලපරිච්ඡේද පවරා දී නොතිබුණි. ජාතික පාසල් 95 ක ගුරුභවතුන් 699 දෙනෙකු වෙත ඉගැන්වීම් කාලපරිච්ඡේද 16 කට වඩා අඩු ප්‍රමාණයක් පවරා තිබුණි. දිවයිනේ පළාත් 9 හි විශේෂ අධ්‍යයන ගුරු පුරප්පාඩු සංඛ්‍යාව 114 ක් පැවැති අතර, විශේෂ අධ්‍යයන ගුරු පුහුණුව ලැබූ ගුරුවරුන් 150 ක් වෙනත් පාසල් හෝ පන්ති කාමරවල සේවයේ යොදවා තිබුණි.

ගුරු පුරප්පාඩු හා ගුරු අතිරික්ත තුලනය නොකිරීම

2017 දෙසැම්බර් 31 දින වන විට ජාතික පාසල් 123 ක ගුරුපුරප්පාඩු 1,775 ක් පැවැති අතර ජාතික පාසල් 93 ක ගුරු අතිරික්ත 874 ක් අනාවරණය විය. මේ නිසා අතිරික්ත ගුරුවරුන් සිටින පාසල්වලින් ගුරු පුරප්පාඩු පවතින පාසල්වලට ගුරුවරුන් ස්ථාන මාරු කිරීමේ ප්‍රතිපත්තිය අමාත්‍යාංශය විසින් සාර්ථක ලෙස ඉටු කර නොතිබුණි.

පාසල් පුස්තකාලවලින් ගුරුවරුන් ලබා ගත් පොත් ආපසු භාර නොදීම

ස්ථාන මාරුවී ගිය, විදේශගත වූ, විශ්‍රාම ගිය හා සේවයෙන් ඉවත්ව ගිය ජාතික පාසල් 18 ක ගුරුභවතුන් 73 දෙනෙකු විසින් අවසාන වශයෙන් සේවයේ යෙදී සිටි පාසල්වල පුස්තකාලවලින් ලබා ගෙන තිබුණු එකතුව රු.26,768 ක් වටිනා පොත් 175 ක් එම ගුරුවරුන් විසින් ආපසු භාරදී නොතිබුණි. ගුරු භවතින් අදාළ පාසලෙන් නිදහස් කිරීමට ප්‍රථම එම පොත් ආපසු භාර ගැනීමට ක්‍රමවේදයක් විදුහල්පතිවරුන් විසින් අනුගමනය කර නොතිබුණි.

විධිවිධානවලට අනුකූල නොවන පරිදි පෞද්ගලික පාසල් පවත්වා ගැනීම

1961 අංක 8 දරන උපකෘත පාඨශාලා අභ්‍යාස විද්‍යාල (අතිරේක විධිවිධාන) පනතේ 25 වන වගන්තිය ප්‍රකාරව අවුරුදු 05 ක සිට අවුරුදු 14 ක් දක්වා වයස් කාණ්ඩයේ පසුවන ළමුන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා කිසිදු පුද්ගලයෙකු විසින් පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට නොහැකි බව සඳහන් කර ඇත. එම විධිවිධානයට අනුකූල නොවන අයුරින් ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් විශාල සංඛ්‍යාවක් ආරම්භ කර තිබුණි. මීට අමතරව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුකූලව ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය

කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ජර්ධන අරමුණක් වී තිබුණි. එම පාසල් 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ හෝ ආයෝජන මණ්ඩලය යටතේ හෝ පෞද්ගලික ආයතන ලෙස ලියාපදිංචි වී තිබුණද, ශ්‍රී ලංකාව තුළ මූලික අධ්‍යාපනය ලබාදෙන පාසල් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ලියාපදිංචි වී නොතිබුණි. එම පාසල් සම්බන්ධ තොරතුරු අමාත්‍යාංශය වෙත රැස්කර ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක්ද පිළියෙල කර නොතිබුණි.

ලාභය අරමුණු කරගත් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රමය තුළ මෙම පාසල්ද ඇතුළත්ව ඇති හෙයින් එම පාසල්වල අධ්‍යාපන ලබන සිසුන්ගේ මූලික අයිතිවාසිකම් කොපමණ ප්‍රමාණයකට ආවරණය වන්නේද යන්න පිළිබඳ නිසි පසු විපරමක් කිරීමක් කිසිදු රාජ්‍ය ආයතනයකින් සිදුකර නොතිබුණි.

රජයේ පාසලක තිබිය යුතු අවම ගුණාත්මක හා ප්‍රමාණාත්මක පිරිවිතරවලින්වත් මෙම පෞද්ගලික පාසල් පෝශිත මට්ටමක පවතින්නේද, එක් එක් මට්ටම් අනුව සිසුන් වෙත ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සඳහා සුදුසුකම් හා අත්දැකීම් ලත් ගුරු මණ්ඩලයකින් සමන්විත වන්නේද සහ අධ්‍යාපන ක්‍රමය තුළ කාලීනව සිදුවන වෙනස්කම් පිළිබඳ යාවත්කාලීන වන්නේද යන කරුණු අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලියක් අමාත්‍යාංශය විසින් සිදු කර නොතිබුණි.

සිසු අරුණ අධ්‍යාපනික අරමුදල

2001 වර්ෂයේදී සිසු අරුණ අධ්‍යාපනික අරමුදල ආරම්භ කර තිබුණි. 2003 අප්‍රේල් 29 දිනැති පැවැති අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීම් වාර්තාවට අනුව අරමුදලේ ඇති ස්ථාවර තැන්පත්වල වටිනාකම රු.මිලියන 2.5 ක් සම්පූර්ණ වූ පසු ශිෂ්‍යත්ව ලබාදීමට අවශ්‍ය පියවර ගත යුතු බව තීරණය කර

තිබුණි. 2015 වර්ෂය අවසාන වන විට අදාළ ස්ථාවර තැන්පතු වල වටිනාකම රු.මිලියන 2.6 ක් සම්පූර්ණ කර තිබුණු අතර, 2017 දෙසැම්බර් 31 දින වන විට එය රු.මිලියන 3.9 ක් වී තිබුණි. මණ්ඩලයේ තීරණය කර තිබුණු සීමාව 2015 වර්ෂය අවසාන වන විට ඉක්මවා තිබුණත්, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ශිෂ්‍යාධාර පිරිනැමීමට කටයුතු කර නොතිබුණි.

සම්පත් හා තොරතුරු මධ්‍යස්ථානය පිහිටුවීම පමාවීම

පළාත් 9 තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා ජාතික හා පළාත් මට්ටමේ සම්පත් හා තොරතුරු මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා 2017 වර්ෂයේදී වෙනිවැල්කොළ තෝරාගෙන තිබුණි. ඒ සඳහා ලබා ගෙන තිබුණු ඉඩමේ අයිතිය සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගෙන නොතිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට සම්පත් මධ්‍යස්ථානයේ වෛද්‍ය විවේකාගාරය සහ පරිපාලන හා තක්සේරුකරණ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ඉදිකර තිබුණු අතර, ශ්‍රවණාගාරය, පන්ති කාමර, පුස්තකාලය, ICT ගොඩනැගිල්ල, නේවාසිකාගාරය හා හෝප්නාගාරය අඩ වශයෙන් ඉදිකර තිබුණි. නේවාසිකාගාර, නිල නිවාස, වෘත්තීය පුහුණු ගොඩනැගිලි, ක්‍රීඩා පිටිය හා ක්‍රීඩා මණ්ඩල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර හෝ නොතිබුණි. 2007 වර්ෂයේ සිට මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීමට සැලැස්ම කර තිබුණත්, වර්ෂ 10 කට අධික කාලයක් ගත වී තිබුණත්, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එය ආරම්භ කිරීමට අමාත්‍යාංශය අපොහොසත් වී තිබුණි.

අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය

ගුරු තොරතුරු ඇතුළත් දත්ත සංචිතයක් (Data Base) පිළියෙල කරගැනීම හා ඊට අනුබද්ධිත ගුරු සේවා කළමනාකරණය සහ ගුරුවරුන්ට හා කාර්යාල පද්ධතියට අවශ්‍ය සේවාවන් සැපයීම අරමුණු කරගෙන මොරටුව විශ්වවිද්‍යාලයේ සහයෝගය ඇතිව අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියක් (EMIS) ස්ථාපිත කර තිබුණි. ඒ සඳහා 2011 මාර්තු මාසයේ සිට 2014 දෙසැම්බර් 31 දින දක්වා වූ කාලය තුළදී දැනුමැති සමාජයක් සඳහා වූ අධ්‍යාපන ව්‍යාපෘතියේ (EKSP) අරමුදල්වලින් රු.මිලියන 64.06 ක් වැය කර තිබුණි. 2012 පෙබරවාරි 27 දින පළමුවන පියවර යටතේ ගුරුවරුන් සඳහා වන දත්ත පද්ධතිය නිර්මාණය කිරීම සඳහා රු.900,000 (බදු රහිත) ක්ද, 2013 ජූනි 27 දින දෙවන පියවර යටතේ පළමුවන පියවරෙහි සඳහන් දත්ත පාදක කරගෙන මොඩියුල නවයක් නිර්මාණය කිරීම සඳහා රු.මිලියන 13.88 (බදු රහිත) ක්, මොරටුව විශ්වවිද්‍යාලය වෙත ගෙවා තිබුණි. එසේ වුවද, සමාලෝචිත වර්ෂය අවසන් වන විට පද්ධතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබුණි. ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය 2018 දෙසැම්බර් 31 දින වන විට අවසන් කිරීම සඳහා සැලැස්ම කිරීමෙන් පසුව අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ ශාඛාව මගින් ඡායා දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට කටයුතු යොදා තිබුණි. ගුරුවරුන්ගේ මානව සම්පත් කළමනාකරණයට අදාළ දත්ත ඔවුන්ගේ පෞද්ගලික ලිපිගොනු පවත්වාගෙන යනු ලබන කළාප කාර්යාල මගින් සිදුකිරීම ආරම්භ කර තිබුණි. මේ සඳහා මොරටුව විශ්වවිද්‍යාලයෙන් පවත්වාගෙන ගිය සර්වර් යන්ත්‍රය වෙනුවට නව සර්වර් යන්ත්‍රයක් සපයා ගෙන තිබුණු අතර, පවත්වාගෙන ගිය සර්වර් යන්ත්‍රයේ

දත්ත නව සර්වර් යන්ත්‍රයට මාරුකිරීමේ ක්‍රියාවලිය සිදුකරමින් පැවතුණි. එසේ වුවද, දත්ත ඇතුළත් කිරීමේ ප්‍රමාදයන් හා ප්‍රමාණවත් පරිගණක හා අන්තර්ජාල පහසුකම් නොමැතිවීම හේතුවෙන් මෙම කාර්යය අපේක්ෂිත පරිදි ඉටුකිරීමේ අපහසුතාවයක් පැවැතුණි

බාහිර පාර්ශවයන් විසින් රජයේ ඉඩම් පරිහරණය කිරීම

අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් පර්චස් 20 ක සිට පර්චස් 939 ක් දක්වා පරාසයක ප්‍රමාණයන්ගෙන් සමන්විත ඉඩම් කැබැලි බාහිර පාර්ශවයන් විසින් අනුමැතියකින් තොරව පරිහරණය කර තිබුණි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එම ඉඩම් පිළිබඳ තොරතුරු රැස්කර අදාළ නෛතික කටයුතු කිරීම සඳහා සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කටයුතු කර නොතිබුණි.

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා

එලදායි සහ කාර්මික ආරවුල්වලින් තොර කාර්මික සබඳතාවක් ඇතිකිරීමේ අපේක්ෂාවෙන් කම්කරු, වෘත්තීය සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍යාංශය හා ඒ යටතේ දෙපාර්තමේන්තු දෙකක් හා ව්‍යවස්ථාපිත මණ්ඩල/ආයතන 03 ක් විසින් පහත සඳහන් කාර්යභාරය ඉටු කළ යුතුව තිබුණි.

- කම්කරු හා වෘත්තීය සමිති සබඳතා විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති සම්පාදනය කිරීම
- සේවක අර්ථසාධක අරමුදල, පෞද්ගලික අර්ථසාධක අරමුදල සහ පෞද්ගලික විශ්‍රාම ගැන්වීමේ ක්‍රම පරිපාලනය කිරීම
- ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන්, සේවක පරිපාලනය සහ සුබසාධනය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම
- ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ජාත්‍යන්තර සමාජ ආරක්ෂණ සංවිධානය සමඟ අන්තර් සහයෝගීතාව පවත්වා ගැනීම
- වෘත්තීය සමිති ලියාපදිංචි කිරීම සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සියළුම වෘත්තීය සමිතිවල කටයුතු රටේ සංවර්ධනයට යොදා ගැනීම සඳහා අවශ්‍ය සාධනීය පියවරයන් හඳුන්වාදීම සහ ක්‍රියාත්මක කිරීම
- ජාතික මිනිස්බල හා රැකි රක්ෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම

- වෘත්තීය සහ රැකියා මාර්ගෝපදේශ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- කාර්මික සබඳතා හා කාර්මික ආරවුල් නිරාකරණය කිරීම
- කම්කරු සබඳතාවලට අදාළ නීති රීති සම්පාදනය සහ නියාමනයට අදාළ කටයුතු කිරීම

අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන විසින් ඉහත සඳහන් කාර්යභාරය ඉටු කිරීම පිළිබඳව සිදු කරන ලද නියැදි විගණන පරීක්ෂාවේදී පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය ඉහළ යාම

2015 හා 2016 වර්ෂවල සියයට 53.8 ක්ව පැවැති ශ්‍රම බලකා අනුපාතය සමාලෝචිත වර්ෂයේදී සියයට 54.1 ක් වශයෙන් ඉහළ අනුපාතයක් ගෙන තිබුණි. නමුත් ඉකුත් වර්ෂයේ පැවැති පුරුෂ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය සමාලෝචිත වර්ෂයේදී සියයට 74.5 ක් දක්වා අඩු වී තිබුණි. ශ්‍රම බලකා සහභාගීත්ව කාන්තා අනුපාතය ඉකුත් වර්ෂයේදී සියයට 35.9 ක පැවැතියත් සමාලෝචිත වර්ෂයේදී එය සියයට 36.6 ක් වශයෙන් වැඩි වී තිබුණි. ශ්‍රී ලංකාවට අදාළව ශ්‍රම බලකායේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් වගුව 19 හි දැක්වේ.

	2015	2016	2017
කුටුම්භ ජනගහනය			
පුද්ගලයන්	15,282,000	15,449,000	15,843,735
ශ්‍රම බලකාය			
පුද්ගලයන්	8,214,000	8,311,000	8,567,000
සේවා නියුක්තිය	7,831,000	7,948,000	8,209,000
සේවා වියුක්තිය	383,000	363,000	358,000
ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය	53.8	53.8	54.1
පුරුෂ	74.7	75.1	74.5
ස්ත්‍රී	35.9	35.9	36.6

වගුව 19 - ශ්‍රම බලකායේ ප්‍රධාන ලක්ෂණ
 මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

ජාතික මානව සම්පත් හා සේවා නියුක්ති ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම

2010 පෙබරවාරි 12 දිනැති අංක 1640/31 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද නිවේදනයක් අනුව පිහිටුවනු ලැබූ මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරයක් ලෙස ජාතික මානව සම්පත් හා රැකියා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පැවරී තිබුණි. එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා කළමනාකරණය හා අධීක්ෂණය කිරීමේ පද්ධතියක් (NHREP Implementation management & monitoring system) ස්ථාපිත කිරීමට රු.මිලියන 8.34 ක් වටිනා ආධාන හා මෘදුකාංග 2015 සැප්තැම්බර් 08 දින මිලදී ගෙන තිබුණි. නමුත් එම පද්ධතිය ස්ථාපිත කර ක්‍රියාත්මක කර නොතිබුණි. මේ නිසා මිලදී ගෙන තිබුණු වත්කම් වර්ෂ 2 මාස 10 ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රීයව පැවතුණි. තවද පද්ධතිය ක්‍රියාත්මක කිරීමට සෘජුවම සම්බන්ධ අමාත්‍යාංශවල නිලධාරීන්ට රු.162,600 ක් වැය කර පද්ධතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දී තිබුණි. එම පද්ධතිය හරහා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ආයතන වන අමාත්‍යාංශ 25 ක් එකිනෙකට සම්බන්ධ කිරීමට අරමුණු කර

තිබුණද, එම අමාත්‍යාංශ 25 කින් 16 ක් පමණක් 2017 වර්ෂයට අදාළ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාකාරී සැලසුම් ලිඛිතව ඉදිරිපත් කර තිබූ අතර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය කිසිදු අමාත්‍යාංශයකින් ඉදිරිපත් කර නොතිබුණි.

කර්මාන්ත සුරක්ෂිතතාව හා සෞඛ්‍යය

1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥා පනත මගින් ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලාවල සේවය කරන සේවකයින් හට සිදුවිය හැකි අනතුරු වලක්වාලීමේ නියමයන් ඇතුළත් කර තිබුණි. 2012 වර්ෂයේ දී කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය නංවාලීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ඉදිරිපත් කළ තාක්ෂණික ලියවිල්ලේ (Technical memorandum) 06 වන නිර්දේශය යටතේ වෘත්තීය අනතුරු සම්බන්ධව ජාතික දත්ත පද්ධතියක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබුණි. කර්මාන්ත ශාලාවල රැකියාවේ යෙදී සිටින වෘත්තීකයන්ට සිදුවන අනතුරු පිළිබඳ තොරතුරු ඇතුළත් විධිමත් දත්ත පද්ධතියක් කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය ස්වස්ථතා අංශය තුළ ස්ථාපිත කර නොතිබීම නිසා වාර්ෂිකව සිදු වන කර්මාන්ත ශාලා

අනතුරු පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් නොතිබුණි. තවද, ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් වෘත්තීය ස්වස්ථතාව සම්බන්ධව නිකුත් කළ අංක 155 දරන සම්මුතිය අපරානුමත කර දේශීය අණපනත් සංශෝධනය කර වෘත්තීය සුරක්ෂිතතාව වර්ධනය කිරීමට කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය කටයුතු කර නොතිබුණි.

කම්කරු කාර්යාලවල අක්‍රීය වූ නඩු

කම්කරු දෙපාර්තමේන්තුව යටතේ පවතින දිස්ත්‍රික් හා උප කම්කරු කාර්යාල 57 ක 2017 දෙසැම්බර් 31 දිනට අක්‍රීය වූ නඩු සංඛ්‍යාව 3750 ක් වූ අතර එහි වටිනාකම රු.මිලියන 1,844.46 ක් වී තිබුණි. සේවායෝජකයා අදාළ ලිපිනයෙහි නොමැතිවීම, විදේශගත වීම, මිය යාම, ආයතනය වසා දැමීම වැනි හේතු නිසා මෙලෙස නඩු අක්‍රීය වී පැවතුණි. එම අක්‍රීය නඩු ගොනු සක්‍රීය කර ගැනීමට විධිමත් ක්‍රියාමාර්ග දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීමේ පැවති දුර්වලතා නිසා අක්‍රීය වී තිබුණු නඩු සක්‍රීය කිරීමට වර්ෂ 16 ක සිට 22 ක් අතර පරාසයක කාල පමාවක් සිදු වී තිබුණි. තවද, කම්කරු කාර්යාල මගින් ඉදිරිපත් වූ වාර්තා පරීක්ෂාවේදී අයවිය යුතු රු.මිලියන 3.05 ක් වූ නඩු ගොනු 17 ක් අස්ථාන ගත වී තිබුණි.

මෙහෙවර පියස ගොඩනැගිල්ල ඉදිකිරීම.

වැඩ කරන ජනයාට කාර්යක්ෂම සේවයක් සැපයීමේ අරමුණ සහිතව “ එක් වහලක් යටදී සියලු කටයුතු කරගැනීමේ සංකල්පය” අනුව රු.මිලියන 7,169 ක ඇස්තමේන්තුවක් මත මෙහෙවර පියස ගොඩනැගිල්ල ඉදිකිරීමට සැලැස්ම කර තිබුණි. ඉදිකිරීමේ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ

ප්‍රතිපාදන මගින් මුල් අවස්ථාවේදී සිදු කර තිබුණි. නමුත් නිශ්චල දේපල ඉදිකිරීම සඳහා මුදල් යෙදවීමට අවශ්‍ය විධිවිධාන සේවක අර්ථසාධක අරමුදලේ පනතේ නොතිබුණි. මේ නිසා ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය ලබා දීමට 2015 මැයි 31 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබුණි. එදින වන විට ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදල මගින් වැය කළ මුදල් නැවත පියවීමට මහා භාණ්ඩාගාරයට සිදු වී තිබුණි. 2017 වාර්ෂික අයවැය ඇස්තමේන්තුව එම මුදල් පියවීමේ කටයුතු සඳහා රු.මිලියන 200 ක ප්‍රතිපාදන සලසා තිබුණු අතර ඉන් රු.මිලියන 50 ක් පමණක් ප්‍රතිපූර්ණය කර තිබුණු අතර, 2018 ජුනි 25 දින වන විට තවත් රු.මිලියන 377.15 ක් සේවක අර්ථසාධක අරමුදල වෙත පියවිය යුතුව තිබුණි.

කම්කරු සුපරීක්ෂණ වාර්තා පරිගණකගත කිරීම

කම්කරු දෙපාර්තමේන්තුව යටතේ පවතින දිස්ත්‍රික් හා උප කම්කරු කාර්යාලවල මාසික කාර්යසාධන ප්‍රගතිය පිළිබඳ ආකෘතිපත්‍ර වලින් ලැබෙන දත්ත විශ්ලේෂණය කිරීමට 2015 වර්ෂයේදී පරිගණකගත වැඩසටහනක් කම්කරු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අංශය විසින් හඳුන්වා දී තිබුණි. එම දත්ත පරිගණකගත කිරීමට පුහුණු නිලධාරීන් නොමැතිවීම හා අවශ්‍ය දත්ත නිවැරදිව ආකෘතිපත්‍රවල කම්කරු කාර්යාල වලින් පුරවා නොඑවීම නිසා එම දත්ත පද්ධතිය සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් නිසි ලෙස ක්‍රියාත්මක වී නොතිබුණි. තවද ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් 2012 වර්ෂයේදී කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය නංවාලීම සඳහා ඉදිරිපත් කළ තාක්ෂණ ලියවිල්ලේ (Technical memorandum) කම්කරු පරීක්ෂණ විධිමත් කිරීම සඳහා නිර්දේශ ගණනාවක් ඉදිරිපත්

කර තිබුණි. එයින් ප්‍රධාන ලෙස වාරක කම්කරු පරීක්ෂණ සම්බන්ධව ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව සඳහන්ව තිබුණද, එය සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ඉටු කර නොතිබුණි. 2010 වර්ෂයේදී කම්කරු නිලධාරීන්ගේ කම්කරු පරීක්ෂණ හා නඩු පරිගණකගත කිරීමේ ක්‍රියාවලිය (LISA) පද්ධතිය හඳුන්වා දී තිබුණි. 2017 වර්ෂය

අවසන් වන විටත් එම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කර නොතිබුණි. මුළු කම්කරු පරීක්ෂණ නඩු සංඛ්‍යාව 78,769 ක් වී තිබුණත්, පද්ධතියට නඩු 22,375 ක් ඇතුළත් කර තිබුණි. ඒ අනුව පද්ධතියට ඇතුළත් කළ යුතු නඩු සංඛ්‍යාවෙන් සියයට 71.59 ක් හෙවත් නඩු 56,394 ක් පද්ධතියට ඇතුළත් කර නොතිබුණි. විස්තර වගුව 20 හි දැක්වේ.

විස්තරය	භෞතික ප්‍රමාණය	පද්ධතියට ඇතුළත් කළ ප්‍රමාණය	පද්ධතියට ඇතුළත් නොකළ ප්‍රමාණය
1. නීතිමය තොරතුරු (Legal Cases)	4,225	2,016	2,209
2. පැමිණිලි	15,353	14,308	1,045
3. පරීක්ෂණ වාර්තා	59,191	6,051	53,140
එකතුව	78,769	22,375	56,394

වගුව 20 - පද්ධතියට ඇතුළත් කළ නඩු සංඛ්‍යාව
මූලාශ්‍රය - කම්කරු දෙපාර්තමේන්තුවේ LISA පරිගණක පද්ධතිය

තවද, දිස්ත්‍රික් කර්මාන්ත ශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාල නිලධාරීන්ගේ වාරිකා වැඩසටහන්, හදිසි අනතුරු වාර්තා ඇතුළත් කිරීමට ඉංජිනේරු පරීක්ෂණ මොඩියුලයක් හඳුන්වා දී තිබුණද, සමාලෝචිත වර්ෂයේදී සිදුකළ පරීක්ෂණ 4835 ක් අතරින් 2018 අගෝස්තු 31 දින වන විටත් වාර්තා 38 ක් පමණක් පද්ධතියට ඇතුළත් කර තිබුණි.

සේවක අර්ථසාධක අරමුදල කම්කරු දෙපාර්තමේන්තු අවශ්‍යතා සඳහා යොදා ගැනීම

සමාලෝචිත වර්ෂය සඳහා වාර්ෂික අයවැය ඇස්තමේන්තුවෙන් කම්කරු දෙපාර්තමේන්තුව සඳහා සලසා තිබුණු ප්‍රතිපාදන වෙනුවෙන් අවශ්‍ය අග්‍රිම ප්‍රමාණවත් පරිදි භාණ්ඩාගාරයෙන් ලබා දී නොතිබුණි. මේ නිසා එම අවශ්‍යතාවයන්

වෙනුවෙන් රු.මිලියන 32 ක මුදලක් සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් ප්‍රතිපාදන මුදල් වලින් ලබාගෙන තිබුණි. එසේ ලබාගත් මුදල් දෙපාර්තමේන්තුව විසින් 2017 දෙසැම්බර් 28 දින පියවා තිබුණි.

වෘත්තීය සමිති අංශය

වෘත්තීය සමිති ලියාපදිංචිය, පාලනය, ලියාපදිංචියෙන් පසු වෘත්තීය සමිති සම්මේලන ආඥා පනත හා එහි නියෝග අනුව ක්‍රියාත්මක වීම සහ ඒ පිළිබඳ නියාමනය වෘත්තීය සමිති අංශය මගින් සිදු කරනු ලබයි. වෘත්තීය සමිති අඥා පනත ක්‍රියාත්මක වූ දිනයේ සිට 2017 දෙසැම්බර් 31 දින වන විට ලියාපදිංචි මුළු සමිති / සම්මේලන සංඛ්‍යාව 1,668 ක් වී තිබුණි. ඉන් ලියාපදිංචිය අළුත් කිරීම සඳහා සෑම වර්ෂයකදීම වෘත්තීය සමිති විසින් ‘N’

වාර්තා එවිය යුතුව තිබුණි. සමාලෝචිත වර්ෂය සඳහා වෘත්තීය සමිති 1,437 කින් පමණක් “N” වාර්තා එවා තිබුණි.

වයස් පූර්ණත්වයට පත් වූ ප්‍රතිලාභීන් වෙත කම්කරු වන්දි ගෙවීම

රැකියාවේ නියුක්තව සිටියදී මාරක අනතුරු හේතුවෙන් මියගිය සේවකයින්ගේ බාලවයස්කාර දරුවන්ට හිමිවූ වන්දි මුදල් බැංකුවල ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර කාලය සම්පූර්ණවීමෙන් පසු එම මුදල් ප්‍රතිලාභීන් වෙත ලබාදීම වන්දි කොමසාරිස් කාර්යාලයෙන් සිදු කරනු ලබයි. වයස් පූර්ණත්වයට පත් වූ ප්‍රතිලාභීන් වෙනුවෙන් වූ ස්ථාවර තැන්පතු ගිණුම් 329 ක පැවැති රු.මිලියන 10.48 ක් ප්‍රතිලාභීන් වෙත නිදහස් කිරීමට වර්ෂ 1 ක සිට වර්ෂ 25 ක් දක්වා පරාසයක කලා පමාවක් සිදු කර තිබුණි.

වන්දි මුදල් ප්‍රතිලාභීන් වෙත ගෙවීමේ ප්‍රමාදය

2005 අංක 10 දරන කම්කරු වන්දි සංශෝධන පනතේ 13(1) වගන්තිය ප්‍රකාරව සේවා නියුක්තිව සිටින අවස්ථාවලදී ආපදාවකට හෝ මරණයකට පත්වන සේවකයන්ට සේවා යෝජකයින්ගෙන් වන්දි මුදල් අයකර දීම මගින් සේවක තෘප්තිය අත්කර දීම හා එම වන්දි මුදල් අයිතිය පවතින පුද්ගලයන්ට බෙදා දීම මෙම වන්දි කොමසාරිස් කාර්යාලය විසින් කළ යුතුව තිබුණි. ප්‍රතිලාභීන් 54 දෙනෙකු වෙත බෙදා දීම සඳහා සේවා යෝජකයින්ගෙන් වන්දි වශයෙන් අයකර තිබුණු රු.මිලියන 7.76 ක් මාස 3 ක සිට වර්ෂ 5 ක් දක්වා පරාසයක කාල ප්‍රමාදයකින් පසුව ප්‍රතිලාභීන් වෙත ගෙවා තිබුණි.

නඩු පැවරීමෙන් අයකර ගත් මුදල් නිරවුල් නොකිරීම

කම්කරු දෙපාර්තමේන්තුව විසින් සේවක අර්ථසාධක අරමුදල වෙත දායක මුදල් එවා නොතිබුණු සේවಾಯෝජකයන්ට එරෙහිව නඩු පැවරීමෙන් 2011 වර්ෂයේ සිට අය කර ගත් එකතුව රු.මිලියන 256.27 ක් 2017 දෙසැම්බර් 31 දින වන විටත් නිරවුල් නොකර කම්කරු දෙපාර්තමේන්තුවේ පොදු තැන්පත් ගිණුමේ රඳවා ගෙන තිබුණි.

ඡායාරූප හා ඇඟිලි සලකුණු ලබා ගැනීම

ඇඟිලි සලකුණු හා ඡායාරූප මගින් නිවැරදිව හඳුනාගැනීම තුළින් සාමාජිකයින්ට කාර්යක්ෂම හා විශ්වාසදායී සේවාවක් ලබාදීමේ අරමුණ ඇතිව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ ඡායාරූප හා ඇඟිලි සලකුණු ලබා ගැනීමේ ව්‍යාපෘතියේ පළමු හා දෙවන අදියරයන් පිළිවෙලින් 2008/2009 හා 2010/2011 වර්ෂයන්හිදී ක්‍රියාත්මක කර තිබුණි. ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පිරිවැය - ප්‍රතිලාභ විග්‍රහයක් (Cost - Benefit analysis) හා ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර, මනා සැලසුමකින් යුක්තව ව්‍යාපෘතියේ පළමු හා දෙවන අදියරයන් ක්‍රියාත්මක කර නොතිබුණි. 2015/2016 වර්ෂයන්හිදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ ව්‍යාපෘතියේ 3 වන අදියර ද මනා සැලසුමක් ඇතිව ආරම්භ කර නොතිබීම නිසා ව්‍යාපෘති වාර්තාවක් හා ව්‍යාපෘති සැලසුමක් විගණනයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබුණි. ව්‍යාපෘතියේ 3 වන අදියර ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට පෙර එහි පළමු හා දෙවන අදියරයන්ගේ ප්‍රගතිය සමාලෝචනය කිරීමද සිදු කළ බව තහවුරු කිරීමට සාක්ෂි විගණනය වෙත ඉදිරිපත් කර නොතිබුණි.

උපකරණ නිෂ්ක්‍රීයව පැවැතීම

ජායාරූප හා ඇඟිලි සලකුණු ලබා ගැනීමේ ව්‍යාපෘතියේ තෙවන අදියර යටතේ සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 16.56 ක් වැය කර උපකරණ මිලදී ගෙන තිබුණි. ව්‍යාපෘතියේ තෙවන අදියර ක්‍රියාත්මක නොකිරීම නිසා එසේ මිලදී ගෙන තිබුණු උපකරණ 2018 මැයි 31 දින වන විටත් වර්ෂයකට වැඩි කාලයක් මුළුල්ලේ ගබඩාවේ නිෂ්ක්‍රීයව පැවැතුණි.

ප්‍රතිපාදන උපයෝජනය නොකිරීම

ජායාරූප හා ඇඟිලි සලකුණු ලබා ගැනීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් 2015 වර්ෂයේ සිට මූල්‍ය අවශ්‍යතාවයන් හඳුනා ගෙන විධිමත් පරිදි සැලැස්ම නොකිරීම නිසා වාර්ෂික අයවැය ඇස්තමේන්තු මගින් සලසා තිබුණු ප්‍රතිපාදන පූර්ණ වශයෙන් උපයෝජනය කිරීමට නොහැකි වී තිබුණි. 2015 වර්ෂයේදී වැය විෂයයන් 2 ක් යටතේ සලසා තිබුණු ප්‍රතිපාදනයන් සියයට 85 ක් හා සියයට 46 ක් වශයෙන් ප්‍රතිපාදන ඉතිරි කර තිබුණි. 2016 වර්ෂයේදී වැය විෂයයක් යටතේ සලසා තිබුණු ප්‍රතිපාදනයන් සියයට 100 ක්

ඉතිරි කර තිබුණු අතර, අනෙක් වැය විෂයයේ හා සියයට 85 ක් වෙනත් වැය විෂයයන්ට මාරු කර සියයට 15 ක ප්‍රමාණය ඉතිරි කර තිබුණි. 2017 වර්ෂයේදී වැය විෂයයක් සඳහා සලසා තිබුණු මුළු ප්‍රතිපාදනයම වෙනත් වැය විෂයයන්ට මාරු කර තිබුණි.

මුද්‍රණ යන්ත්‍රයේ ධාරිතාවය ප්‍රයෝජනයට නොගැනීම

2007 නොවැම්බර් මාසයේදී රු.මිලියන 21.88 ක් වැය කර සේවක අර්ථසාධක අරමුදල විසින් මුද්‍රණ යන්ත්‍රයක් මිලදී ගෙන තිබුණි. එම මුද්‍රණ යන්ත්‍රයේ උපරිම ධාරිතාවය ප්‍රයෝජනයට ගැනීමෙන් තොරව වාර්ෂිකව අධික පිරිවැයක් යටතේ බාහිර ආයතන මගින් අරමුදලේ මුද්‍රණ කටයුතු ඉටුකර ගෙන තිබුණි. 2013 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා කාල පරිච්ඡේදය තුළ ABH ආකෘති පත්‍ර මුද්‍රණය සඳහා එකතුව රු.මිලියන 32.32 ක් වැය කර බාහිර ආයතන මගින් සිදු කරගෙන තිබුණි.

මහවැලි සංවර්ධන හා පරිසර

තිරසාර පරිසරයක් සහ මහවැලි කළාපයේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම උදෙසා ක්‍රියාකිරීම මෙම අංශයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය වී තිබුණි. එම ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු 02 කින් හා ව්‍යවස්ථාපිත ආයතන 08 ක් විසින් පහත සඳහන් කාර්යභාරය ඉටු කළ යුතුව තිබුණි.

- පරිසර හා මහවැලි ක්ෂේත්‍රය සඳහා ප්‍රතිපත්ති හා වැඩසටහන් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම
- මහවැලි සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- මහවැලි ගොවීන් සඳහා වන්දි ප්‍රදානය කිරීම
- මහවැලි අධිකාරී පනත ක්‍රියාත්මක කිරීම
- වර්තමාන හා අනාගත පරපුර උදෙසා පරිසරය සුරැකීම
- පරිසර දූෂණය මැඩලීම පිණිස වැඩසටහන් සම්පාදනය කිරීම හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම
- සමුද්‍ර දූෂණ නිවාරණ කටයුතු සහ නාගරික සෞභාග්‍ය අපද්‍රව්‍ය කළමනාකරණය
- වනාන්තර, වනසතුන් හා තුරුලතා ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය
- රටේ දැව අවශ්‍යතා සපුරාලීම සඳහා වාණිජ වනවගා ප්‍රවර්ධනය
- මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සහ වෙළඳාම ප්‍රවර්ධනය හා නියාමනය
- වෙරළ සංරක්ෂණය හා ආරක්ෂණය

අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතන විසින් ඉහත සඳහන් කාර්යභාරයන් ඉටු කිරීම සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණනයේදී පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් 2017 දෙසැම්බර් 31 දින වන විට රු.මිලියන 62,060.31 ක් වැය කර තිබුණි. ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් හා හදිසියේ ඇති වූ ජල කාන්දුව හේතුවෙන් මහජනතාවට විධි දුෂ්කරතාවලට ලක් විය. එම දුෂ්කරතාවලට ලක් වූ ජනතාව වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේදී දේශීය අරමුදලින් රු.මිලියන 896.72 වැය කර තිබුණි. එම වියදමෙන් රු.මිලියන 744.54 ක් කොන්ත්‍රාත්කරු ගෙන් අයකර ගෙන තිබුණු අතර තවදුරටත් රු.මිලියන 152.19 ක් කොන්ත්‍රාත්කරුගෙන් අයකර ගත යුතුව තිබුණි. තවද, ජලකාන්දුව හේතුවෙන් හානි වූ නිවාසවල හානිය තක්සේරු කිරීම සඳහා 2017 වර්ෂයේදී රු.මිලියන 3.85 ක් වැය කර තිබුණත්, එම වියදම කොන්ත්‍රාත්කරුගෙන් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

කාර්යසාධනය අවමවීම

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය හා ලෝක ආහාර වැඩසටහන අතර වර්ෂ 03 ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ මහවැලි ගංහා ද්‍රෝණිය ආශ්‍රිතව මැදිරිගිරිය, ලංකාපුර හා වලපනේ ප්‍රදේශවල ගොවි ජනපදවල කෘෂිකාර්මික ප්‍රජාව දේශගුණික විපර්යාසවල අහිතර බලපෑම්වලට අනුහුරු කරවීමේ අරමුණින් 2014 අගෝස්තු 11 දින ශ්‍රී ලංකාවේ මහවැලි ගංහා ද්‍රෝණිය ආශ්‍රිත ගොවි ජනපදවල කෘෂිකාර්මික ප්‍රජාව දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම්වලට අනුහුරු කරවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ගිවිසුම්වලට එළඹ තිබුණි. මෙම ව්‍යාපෘතිය එ.ජ.ඩො. මිලියන 7.99 ක විදේශ ප්‍රදානයක් යටතේ ආරම්භ කර තිබුණු අතර සමාලෝචිත වර්ෂය අවසන් වන විට ව්‍යාපෘතියේ මූල්‍ය කාර්යසාධනය සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් සියයට 33

කටත් වඩා අඩු ප්‍රමාණයක් වී තිබුණි. තවද, ව්‍යාපෘතියේ අපේක්ෂිත කාල සීමාවෙන් වර්ෂ 02 ක් අවසන් වී තිබුණද, සැලකිය යුතු මට්ටමක භෞතික ප්‍රගතියක් ලඟාකර ගැනීමට අපොහොසත් වී තිබුණි.

සන අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය

ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලේ කොරියානු ණය ආධාර මත සන අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය එ.ජ.ඩො. මිලියන 41.89 ක් වී තිබුණි. ඉන් කොරියානු ණය ආධාර වශයෙන් වාර්ෂිකව සියයට 0.15 ක පොලී ප්‍රතිශතයක් මත එ.ජ.ඩො.මිලියන 33.54 ක් ලබා දී තිබුණු අතර එය වර්ෂ 10 ක සහන කාලයක් ඇතුළත වර්ෂ 40 කින් ගෙවිය යුතු විය. ව්‍යාපෘතිය සඳහා එ.ජ.ඩො.මිලියන 8.35 ක් දේශීය අරමුදල් යෙදිය යුතුය. ව්‍යාපෘතිය යටතේ වන ණය ගිවිසුම 2013 ජූලි 23 දින අත්සන් කර තිබුණු අතර ව්‍යාපෘතිය වර්ෂ 04 (මාස 48) ක් ඇතුළත පොකුරු ක්‍රමය යටතේ පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල ජනනය වන කසළ අවසාන ලෙස බැහැර කිරීම සඳහා පහසුකම් සැපයීමට සනීපාරක්ෂක කසළ රඳවන 04 ක් අනුරාධපුරයේ කිරික්කුලම, හික්කඩුව මොන්රෝවියාවත්ත, පානදුර මාලමුල්ල හා උඩුනුවර ගොනාධිකාවත්ත යන ස්ථාන වල ඉදිකිරීමට සැලසුම්කර තිබුණි.

විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර සනීපාරක්ෂක කසළ රඳවන සඳහා ස්ථාන තෝරා ගැනීමට ව්‍යාපෘතිය ආරම්භයේදීම කටයුතු කර නොතිබුණි. පානදුර මාලමුල්ල හා උඩුනුවර ගොනාධිකාවත්ත ඉදිකිරීම් වෙනුවට යාපනය කිරීමලේ හා මැදිරිගිරිය යුධගනාව යන ස්ථානවල මෙම කසළ රඳවන ස්ථාපිත කිරීමට ව්‍යාපෘතිය ආරම්භ

කර වසර 2 ක් පමණ ගත වී තිබුණි. ඒ අනුව ව්‍යාපෘතිය මගින් අපේක්ෂිත අරමුණු කාලාණුරූපීව හා සඵලදායී ලෙස ළඟා කර ගැනීමට නොහැකි වී තිබූ අතර කසළ රඳවන ඉදිකිරීමට අදාළ ව්‍යාපෘතියේ කටයුතු සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් සැලසුම් අදියර පමණක් සම්පූර්ණ කර තිබුණි.

පිළිසරු ව්‍යාපෘතිය

නිසි සම්පත් සංරක්ෂණය සහ සන අපද්‍රව්‍ය කළමනාකරණය තහවුරු කිරීම ඒ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ගේ දැනීම හා දක්ෂතා වර්ධනය කිරීම සහ සන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, වැඩසටහන් නිරීක්ෂණය කිරීම, පහසුකම් සැපයීම, අවශ්‍ය මූලික ප්‍රතිපාදන සැපයීම, සන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ බැංකු ක්‍රමයක් ස්ථාපිත කිරීම, නිසි පරිදි සන අපද්‍රව්‍ය කළමනාකරණය නොකරන පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණු වී තිබුණි. වර්ෂ 06 ක් සඳහා වූ අරමුදල් සැලැස්ම අනුව ව්‍යාපෘතියේ මුළු පිරිවැය රු.බිලියන 5.6 ක් වී තිබුණි. ඉන් රු.බිලියන 2.67ක් මහා භාණ්ඩාගාරයෙන්ද, රු.බිලියන 3.00 ක් 2008 වර්ෂික අයවැය ඇස්තමේන්තුව මගින් හඳුන්වාදී තිබුණු “හරිත බද්ද” මගින්ද ලබා ගැනීමට අපේක්ෂා කර තිබුණි.

මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිට සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් කොම්පෝස්ට් අංගන 143 ක් ඉදි කර තිබුණු අතර ඉන් කොම්පෝස්ට් අංගන 20 ක් සමාලෝචිත වර්ෂය අවසාන වන විට අතරමග තවතා දමා තිබුණි. 2017 වර්ෂයේදී නව කොම්පෝස්ට් අංගන 07 ක්, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් හා ජීව වායු ඒකක 02 ක් ඉදි කර තිබුණු අතර අංගන 18 ක වැඩිදියුණු කිරීම් සිදු කර තිබුණි. මීට අමතරව දැනුවත් කිරීමේ වැඩසටහන් 19 ක් හා පුහුණු වැඩසටහන් 07 ක් පමණක් පවත්වා තිබුණි.

විදේශ කටයුතු

අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අත්පත් කර ගන්නා ලොව මිත්‍රශීලී රටක් වීම විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය වී ඇත. එම ප්‍රතිඵලය අත්පත් කර ගැනීම සඳහා අමාත්‍යාංශය දේශීය වශයෙන් අංශ 19 ක් සහ විදේශීය වශයෙන් 2017 වර්ෂය අවසාන වනවිට තානාපති කාර්යාල 37 ක්, මහ කොමසාරිස් කාර්යාල 13 ක්, නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල 01 ක්, කොන්සියුලර් ජනරාල් කාර්යාල 12 ක් , එක්සත් ජාතීන් සඳහා නිත්‍ය දූත මණ්ඩල 02 ක් හා නියෝජිත කාර්යාල 01 ක් වශයෙන් ගෝලීයව ව්‍යාප්ත වී ඇති දූත මණ්ඩල ජාලයක් විසින් පහත සඳහන් කාර්යභාරය ඉටු කළ යුතුව තිබුණි.

- විදේශ කටයුතු විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම
- ශ්‍රී ලංකාව පිළිබඳ හිතකර ප්‍රතිරූපය නංවාලීම සහ ජාත්‍යන්තර වශයෙන් එල්ල වන එදිරිවාදි ප්‍රචාරයන් සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාර දැක්වීම
- විදේශ රටවල් සමඟ රාජ්‍ය දූත සබඳතා පවත්වා ගෙන යාම ප්‍රඥප්ති, ගිවිසුම් සහ සම්මුතීන් පිළිබඳ සාකච්ඡා කිරීම
- රාජ්‍යතාන්ත්‍රික විශේෂ මුක්ති හා වරප්‍රසාද ලබාදීම
- විදේශ වෙළෙඳ හා සංචාරක කටයුතු ප්‍රවර්ධනය සඳහා සහාය වීම
- භූ දේශපාලන ප්‍රවණතා අධ්‍යයනය කිරීම සහ එම ප්‍රවණතා පිළිබඳව රජයට උපදෙස් දීම
- විදේශ රටවල වාසය කරන ශ්‍රී ලාංකිකයින්ගේ සුබසාධනය පිළිබඳ අවශ්‍ය පියවර ගැනීම

ආමාත්‍යාංශය හා ඒයටතේ ආයතන විසින් ඉහත සඳහන් කාර්යභාරය ඉටු කිරීමේදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.

ගොඩනැගිලි අළුත්වැඩියා නොකිරීම

ශ්‍රී ලංකා රජයට අයත් ස්විඩන්හි ස්ටොක්හෝම් පිහිටි තානාපති නිල නිවස 2011 ඔක්තෝබර් මාසයේ සිට අළුත්වැඩියා කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කර තිබුණි. එම අළුත්වැඩියා කිරීමේ අවශ්‍යතාවය තානාපති කාර්යාලය විසින් අවස්ථා 09 ක දී අමාත්‍යාංශයේ අවධානයට යොමු කර තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එහි කිසිදු අළුත්වැඩියාවක් සිදුකර නොතිබුණි. ඒ අනුව 2011 ඔක්තෝබර් මාසයේ සිට සමාලෝචිත වර්ෂය අවසන් වන විට වර්ෂ 07 කට ආසන්න කාලයක් කුලී නිවාසවල පදංචිවීමට තානාපතිවරයාට සිදු වී තිබුණි. 2017 වර්ෂයේ දී කුලී නිවාස කුලී වශයෙන් රු.මිලියන 11.98 ක් වැය කර තිබුණි.

අළුත්වැඩියා අවසන් කර නිල නිවස භාර නොදීම

මැලේසියාවේ ක්වාලාලාම්පූර් හි පිහිටි මහ කොමසාරිස් නිල නිවසෙහි අළුත්වැඩියා කටයුතු ගිවිසුම අනුව 2016 පෙබරවාරි 21 දින නියමිත පරිදි අළුත්වැඩියාව අවසන් කර නිල නිවස භාර දිය යුතුව තිබුණි. 2018 ජූනි 30 දින වන විටත් එම ගොඩනැගිල්ල භාර දී නොතිබුණි. මේ නිසා 2016 මාර්තු මාසයේ සිට 2018 ජූනි 30 දින දක්වා මහ කොමසාරිස්වරයා පදිංචිව සිටින කුලී නිවාසය සඳහා එකතුව RM 532,000ක් වූ කුලී ගාස්තුවක් ගෙවා තිබුණි.

භාවිතයෙන් ඉවත් කර තිබුණු ගොඩනැගිලි

ඕස්ට්‍රේලියාවේ පිහිටි කැන්බරා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සතු ඕස්ට්‍රේලියානු ඩොලර් 2,589,000 ක් වටිනා ගොඩනැගිලි 02 ක් පිළිවෙලින් 2007 වර්ෂයේ සිට හා 2012 වර්ෂයේ සිට භාවිතයෙන් ඉවත් කර තිබුණි.

නිෂ්ක්‍රීයව පවතින ඉඩම

2007 වර්ෂයේදී එ.ජ.ඩො.මිලියන 1.2 ක් (RM 3,661,000) ගෙවා මැලේසියා මහ කොමසාරිස් කාර්යාලය ඉදි කිරීම සඳහා අක්කර 1.681 ක් වූ විශාල ඉඩමක් මිලදී ගෙන තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එහි කිසිදු ඉදිකිරීමක් කර නොතිබුණි.

විශේෂ දීමනා වැඩිපුර ගෙවීම

2013 අප්‍රේල් 01 දිනැති අංක OM/E7/6/2013 දරන විදේශ කටයුතු අමාත්‍යාංශයේ චක්‍රලේඛයට පටහැනිව විදේශ දූත මණ්ඩල නිලධාරීන් දෙදෙනෙකුට එකතුව රු.163,780 ක විශේෂ දීමනා වැඩිපුර ගෙවා තිබුණි.

සමුළු නිවාස 07 ආපසු භාර නොදීම

2000 ඔක්තෝබර් 25 දින අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව ඇල්විටිගල මාවතේ පිහිටි රජයේ නිවාසවල ඉදිකිරීම් කටයුතු නිමකළ වහාම, සුදුසු වෙනත් නිලධාරීන්ට ලබා දීම සඳහා නැවත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට භාර දෙන පදනම මත විදේශ කටයුතු අමාත්‍යාංශයේ

නිලධාරීන් විසින් සමළ මහල් නිවාස 07 ක් ලබා ගෙන තිබුණි. ඇල්විටිගල මාවතේ නිවාසවල ඉදිකිරීම් අවසන් වී තිබුණත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් සමුළු මහල් නිවාස 07 ආපසු භාර දීමට 2018 අගෝස්තු 28 දින වන විටත් කටයුතු කර නොතිබුණි.

අග්‍රිම ශේෂය නිරවුල් නොකිරීම

2018 ජූනි 30 දිනට විදේශ දූත මණ්ඩල කාර්යාල විසින් පියවා නොතිබූ අග්‍රිම ශේෂ එකතුව රු.මිලියන 318.08 ක් වී තිබුණි. එම ශේෂවලින් රු.මිලියන 218.19 ක් වර්ෂ 2 කට වැඩි කාලයක සිට නිරවුල් නොවී ඉදිරියට ගෙන එමින් පැවැතුණු ශේෂ වී තිබුණි.

ආදායමට ගෙන නොතිබුණු තැන්පතු

පොදු තැන්පතු ගිණුම්වල 2018 ජූනි 30 දිනට ශේෂවල එකතුව රු.මිලියන 174.2 ක් වී තිබුණි. අමාත්‍යාංශය හා දූත මණ්ඩලවල එම තැන්පතුවලින් දූත මණ්ඩල කාර්යාල පොදු තැන්පතු ගිණුමේ වර්ෂ 2 ක් ඉක්මවූ රු.මිලියන 5.5 ක්වූ තැන්පතු සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර ආදායමට ගෙන නොතිබුණි.

විදේශ සේවා නියුක්තිය

විදේශ රැකියා අවස්ථා වැඩිකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හා විදේශ ප්‍රේෂණ හරහා ජාතික ආර්ථිකයට ඇති දායකත්වය වැඩිකිරීම විදේශ සේවා නියුක්තියෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය වී තිබුණි. එම ප්‍රතිඵලය අත්පත් කර ගැනීම සඳහා විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ ව්‍යවස්ථාපිත මණ්ඩල/ආයතන 02 ක් විසින් පහත සඳහන් කාර්යභාරය ඉටු කළ යුතුව තිබුණි.


- විදේශ රැකියාවලට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම
- සංක්‍රමනික සේවා නියුක්තියෙන්ගේ සුභසාධනය සහ අනේවාසික ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධනය
- ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන නියාමනය හා අධීක්ෂණය.
- විදේශ රැකියා සඳහා වෘත්තීය මාර්ගෝපදේශනය.

අමාත්‍යාංශය හා ඒයටතේ වන ව්‍යවස්ථාපිත ආයතන විසින් ඉහත සඳහන් කාර්යභාරයන්

ඉටු කිරීම සම්බන්ධයෙන් අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.

රැකියා සඳහා විදේශගතවීම් අඩුවීම

අමාත්‍යාංශ කටයුතුවලදී ප්‍රමුඛ ක්ෂේත්‍රයක් (Trust Area) ලෙස විදේශ රැකියා වෙළඳපල ප්‍රවර්ධනය කිරීම සඳහන් කර තිබුණත්, පසුගිය වර්ෂ කිහිපය තුළ රැකියා සඳහා විදේශ ගතවීම් ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු වී තිබුණි. 2014 වර්ෂයේදී රැකියා සඳහා විදේශගත වීම් සංඛ්‍යාව 300,703 ක් වී තිබුණි. එය 2017 වර්ෂය වන විට 212,162 ක් දක්වා සියයට 29.44 කින් අඩු වී තිබුණි. එම අඩුවීම ස්ත්‍රී හා පුරුෂ වශයෙන්ද සිදු වී තිබුණි. ඒ පිළිබඳ විස්තර රූප සටහන 18 හි දැක්වේ.




රූප සටහන 18 - රැකියා සඳහා විදේශගත වූ සංඛ්‍යාව
මූලාශ්‍රය - ශ්‍රී ලංකා බැංකුවේ වාර්ෂික වාර්තා

ශ්‍රම කාණ්ඩ අනුව රැකියා සඳහා විදේශගතවීම්

2011 වර්ෂයේදී ගෞභ සේවිකා හා නුපුහුණු ශ්‍රම කාණ්ඩ යටතේ රැකියා සඳහා විදේශගත වූ පිරිස පිළිවෙලින් 107,500 දෙනෙකු හා 63,642 දෙනෙකු වී තිබුණි. එය 2017 වර්ෂය වන විට පිළිවෙලින් 56,057 දෙනෙකු දක්වා සියයට 47.85 කින්ද, හා 61,057 දෙනෙකු දක්වා සියයට 4.06 කින්ද අඩු වී තිබුණි. ගෞභ සේවිකා හා නුපුහුණු ශ්‍රම කාණ්ඩ යටතේ රැකියා සඳහා විදේශගතවීම් ප්‍රමාණය


වාර්ෂිකව අඩුවෙමින් පැවැතියත්, වෘත්තීය හා අර්ධ වෘත්තීය ශ්‍රම කාණ්ඩ යටතේ රැකියා සඳහා විදේශගතවීම් සංඛ්‍යාවේ වර්ධනයක් නිරීක්ෂණය විය. 2011 වර්ෂයේදී වෘත්තීය හා අර්ධ වෘත්තීය ශ්‍රම කාණ්ඩ යටතේ රැකියා සඳහා විදේශගත වූ සංඛ්‍යාව පිළිවෙලින් 3,848 දෙනෙකු හා 6,136 දෙනෙකු වී තිබුණි. නමුත් 2017 වර්ෂය වන විට එම ප්‍රමාණය පිළිවෙලින් 6,371 දෙනෙකු දක්වා සියයට 65.57 කින්ද, හා 7,124 දෙනෙකු දක්වා සියයට 16.10 කින්ද වර්ධනය වී තිබුණි. විස්තර රූපසටහන 19 හි දැක්වේ.



රූපසටහන 19. - ශ්‍රම කාණ්ඩ අනුව රැකියා සඳහා විදේශගත වූ සංඛ්‍යාව
මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා

ඉකුත් වර්ෂ සමඟ සැසඳීමේදී රැකියා සඳහා විදේශගත වූ ප්‍රමාණය අඩුවී තිබුණත්, විගමණික ප්‍රේෂණවල රුපියල් වටිනාකම වර්ධනය වී තිබුණි. 2012 වර්ෂයේ විගමණික

ප්‍රේෂණ රු.මිලියන 763,980 වී තිබුණත්, එය 2017 වර්ෂය වන විට රු.මිලියන 1,091,972 ක් වී තිබුණි. විස්තර රූපසටහන 20 හි දැක්වේ.




රූපසටහන 20 - විගමණික ප්‍රේෂණ ලැබීම
මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තා

ලියාපදිංචි නියෝජිත ආයතනවලින් විදේශගතවීම් ප්‍රමාණය අඩුවීම

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ නියෝජිත ආයතන මගින් විදේශගතවන ප්‍රමාණය ක්‍රමානුකූලව අඩුවී වෙනත් ක්‍රම මගින් රැකියා සඳහා විදේශගත වන ප්‍රමාණය වාර්ෂිකව වර්ධනය වී තිබුණි.

2011 වර්ෂයේදී මුළු රැකියා සඳහා විදේශගත වූ ප්‍රමාණයෙන් සියයට 55.63 ක් කාර්යාංශයේ ලියාපදිංචි නියෝජිත ආයතනවලින් විදේශගත වී තිබුණත්, එය 2017 වර්ෂය වන විට සියයට 32.32 ක් දක්වා අඩු වී තිබුණි. විස්තර රූපසටහන 21 හි දැක්වේ.



රූපසටහන 21 - කාර්යාංශයේ ලියාපදිංචි නියෝජිත ආයතන මගින් හා වෙනත් ක්‍රම මගින් විදේශගතවීම්
මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තා

සංක්‍රමණික සේවා නියුක්තියන් සම්බන්ධයෙන් වූ අවබෝධතා ගිවිසුම්

සංක්‍රමණික සේවා නියුක්තියන් සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් 20 ක් 2017 වර්ෂය වන විට ක්‍රියාත්මක වෙමින් තිබුණි. එම ගිවිසුම් යාවත්කාලීන කිරීම සහ පසු විපරම් කිරීම නිසි පරිදි සිදුකර නොතිබුණු බව සහ ගිවිසුම්ගත රටවල් සමඟ ඒකාබද්ධ කමිටු රැස්වීම් නිසි පරිදි පවත්වා නොතිබුණු බව අවබෝධතා ගිවිසුම් 12 ක් සම්බන්ධයෙන් සිදුකළ නියැදි විගණන පරීක්ෂණවලදී අනාවරණය විය.

විධිමත් පරිදි අධීක්ෂණයක් සිදු නොකිරීම

ප්‍රාදේශීය මට්ටමින් විගමණික තොරතුරු රැස්කිරීම, අධීක්ෂණය සහ පසු විපරම් කිරීම මෙන්ම විගමණික ශ්‍රමිකයන්ගේ සහ විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් නැවත පැමිණි ශ්‍රමිකයින්ගේ ආර්ථික සහ සාමාජික තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ප්‍රාදේශීය මට්ටමින් සංවර්ධන නිලධාරීන් සේවයේ යෙදවීමට අමාත්‍යාංශය කටයුතු කර තිබුණි. 2017 වර්ෂයේදී ඒ සඳහා අනුයුක්ත කළ නිලධාරීන්ට වැටුප් හා දීමනා ගෙවීම සඳහා අමාත්‍යාංශයේ මුළු පුනරාවර්තන වියදමෙන් සියයට 77 ක් හෙවත් රු.මිලියන 470.51 ක් වැය කර තිබුණි. එහෙත් එම නිලධාරීන්ගේ කටයුතු නිසි පරිදි අධීක්ෂණය කර ආයතනයේ අරමුණු කරා මෙහෙයවීමේ විධිමත් වැඩ පිළිවෙලක් අමාත්‍යාංශය විසින් පිළියෙල කර නොතිබුණි.

විගමණික සේවකයන් සඳහා යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක නොවීම

රජයේ කඩිනම් සහන වැඩසටහන යටතේ හඳුන්වාදුන් විගමණික සේවකයන් සඳහා වූ

විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා 2016 නොවැම්බර් 09 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණත්, එය 2018 ජූලි 31 දින වන විටත් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය අපොහොසත් වී තිබුණි.

කාර්ය මණ්ඩල පුහුණු කිරීම.

සමාලෝචිත වර්ෂය සඳහා අමාත්‍යාංශයේ 1044 කින් යුත් කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර තිබුණි. එම නිලධාරීන් පුහුණු කිරීම සඳහා රු.මිලියන 5 ක ප්‍රතිපාදන වාර්ෂික අයවැය ඇස්තමේන්තුවෙන් සලසා තිබුණි. එහෙත් සියළුම නිලධාරීන් ආවරණය වන පරිදි පුහුණු සැලැස්මක් සකස් කර පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර නොතිබුණි. කාර්ය මණ්ඩලයෙන් 52 ක් සඳහා සමාලෝචිත වර්ෂයේදී කිසිදු පුහුණුවක් ලබා දී නොතිබුණි. එමෙන්ම ඉහත ප්‍රතිපාදනයෙන් රු.497,426 ක් පුහුණු කිරීම් සඳහා උපයෝගී කරගෙන නොතිබුණි.

විදේශ ප්‍රදාන ලද වැඩසටහන් නිසි පරිදි අධීක්ෂණය නොකිරීම

ස්විට්සර්ලන්ත රජයේ එ.ජ.ඩො.මිලියන 3.87 ක ආධාර මත ශ්‍රී ලංකාවේ විගමණික සේවකයන් හා ඔවුන්ගේ පවුල්වල සුරක්ෂිතතාව සහ සමෘද්ධිය කෙරෙහි දායකවීමේ අරමුණ ඇතිව “යහපත් රැකියා ශ්‍රම විගමණිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව සහ යහපැවැත්ම” නමින් වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පැවති අතර අමාත්‍යාංශය විසින් එම වැඩසටහන අධීක්ෂණය කිරීම හා මෙහෙයවීම නිසි පරිදි සිදු කර නොතිබුණි.

රැකියා බැංකුව ආරම්භ කිරීමේ අරමුණ ඉටු නොවීම

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අලෙවිකරණ අංශයේ අරමුණු ඉටුකර ගැනීමේ උපායමාර්ගයක් ලෙස රැකියා සඳහා විදේශගතවීමට අපේක්ෂා කරන පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළත් රැකියා බැංකුවක් පවත්වාගෙන යාමට කටයුතු කර තිබුණි. 2016 හා 2017 වර්ෂවලදී 17,663 දෙනෙකු එහි ලියාපදිංචි වී තිබුණු අතර රැකියා නියෝජිත ආයතන විසින් අවස්ථා 120,462 කදී එහි ලියාපදිංචි වුවන්ගේ තොරතුරු පරීක්ෂා කර තිබුණි. එහෙත් ලියාපදිංචි වුවන්ගෙන් 1,368 දෙනෙකුට පමණක් විදේශ රැකියා අවස්ථා හිමි වී තිබුණි. 2016 වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂයේ රැකියා බැංකුවේ ලියාපදිංචි වූ සංඛ්‍යාව 8405 කින් (සියයට 182 කින්) වැඩි වී තිබුණි. එහෙත් 2016 වර්ෂයේ ලියාපදිංචි වූ සංඛ්‍යාවෙන් සියයට 9 ක් පමණක් විදේශගත වී තිබුණි. 2017 වර්ෂය අවසන් වන විට එම ප්‍රතිශතය තවදුරටත් සියයට 07 ක් දක්වා අඩු වී තිබුණි.

විශේෂ විමර්ශණ ඒකකය වෙත ලැබෙන පැමිණිලි

විදේශ සේවා නියුක්ති ක්ෂේත්‍රය තුළ නීති ගරුක බව හා විනයානුකූල බව සහතික කිරීමේ අරමුණින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විශේෂ විමර්ශණ ඒකකයක් ආරම්භ කර 2017 දෙසැම්බර් 31 දින වන විට 37 දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර තිබුණි. 2017 වර්ෂයේ විවිධ කාරණාවලට අදාළ පැමිණිලි 4,341 ක් කාර්යාංශයට ලැබී තිබුණි. ඉන් පැමිණිලි 2,815 ක් හෙවත් සියයට 65 ක

විශේෂ විමර්ශණ කටයුතු සඳහා යොමුකර තිබුණි. විමර්ශණ අංශයට ලැබෙන පැමිණිල්ලක් ලියාපදිංචි කර දින 14 ක් තුළ විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතුව තිබුණි. එසේ කළ නොහැකි වූ පැමිණිලි සඳහා නීතිමය පියවර ගැනීමට නීති අංශයට යොමු කළ යුතුව තිබුණි. එහෙත් 2017 වර්ෂය අවසන් වන විට විසඳුම් ලබා දීමට හෝ නීති අංශයට යොමු කිරීමට නොහැකි වූ පැමිණිලි 345 ක් විමර්ශණ අංශයේ තිබුණි.

රැකියා නියෝජිත ආයතන සම්බන්ධ කාර්යයභාරය

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 27 (ආ) වගන්තිය ප්‍රකාරව ඉල්ලුම්කරු පුද්ගලයෙකු නම් හෝ ව්‍යාපාරික ආයතනයක් හෝ සමාගමක් සම්බන්ධයෙන් වන විට ව්‍යාපාරය භාරව සිටින තැනැත්තා සත් කීර්තිමත් තැනැත්තකු නම් මිස විදේශ සේවා නියුක්තියට අදාළව ව්‍යාපාරයක් පවත්වා ගෙන යාමට බලපත්‍රයක් ප්‍රදානය නොකළ යුතුව තිබුණි. 2017 වර්ෂයේ කාර්යාංශයට ලැබී තිබූ පැමිණිලිවලින් සියයට 41 ක් ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන විසින් ගිවිසුම් කඩ කිරීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිලි වී තිබුණි. නියැදි විගණන පරීක්ෂණයට අනුව එසේ ඉදිරිපත් වූ පැමිණිලි 805 කින් පැමිණිලි 180 ක් අසාධු ලේඛනයට ඇතුළත් කර විභාග කිරීමෙන් තොරව මාසයක කාලයක් ඉක්මවා සහ පැමිණිලි 04 ක් වර්ෂයක කාලයක් ඉක්මවා තිබුණි. 2017 වර්ෂය තුළ අසාධු ලේඛනගත වූ රැකියා නියෝජිත ආයතන අතරින් 02 ක් අවස්ථා 06 කදී සහ එක් ආයතනයක් අවස්ථා 07 කදී එසේ අසාධු ලේඛන ගත වී තිබුණි.

සුරක්ෂා නිවාස සම්බන්ධ කටයුතු

විදේශගතවන ශ්‍රී ලාංකික කාන්තාවන් තමන්ට රැකියා ස්ථානවලදී විදීමට සිදුවන විවිධ කරදර හේතුවෙන් එම රැකියා ස්ථානවලින් ඉවත්ව විදේශ දූත මණ්ඩලවල රැකවරණය සඳහා පැමිණි විට තාවකාලික ප්‍රතිකර්මයක් ලෙස රැඳවුම් නිවාසවලට යොමු කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වී තිබුණි.

ඉකුත් වර්ෂ 03 හි 11,542 දෙනෙකු රැඳවුම් නිවාසවලට යොමුකර තිබුණි. 2017 වර්ෂය අවසන් වන විට එහි සිටි රැඳවියන් 250 කගෙන් 20 දෙනෙකු මාස 06 කට වැඩි කාලයක් එම නිවාසවල ගත කර තිබුණි. එමෙන්ම එම නිවාසවල කුලී, කෑම සහ වෛද්‍යාධාර සඳහා 2017 වර්ෂයේදී එකතුව රු.මිලියන 43.30 ක් රජය විසින් වැය කර තිබුණි.

විගමණික ශ්‍රමික දායක අරමුදල් ක්‍රමය අකර්මන්‍ය වීම

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 1988 වර්ෂයේ සිට ශ්‍රමිකයන් සඳහා විගමණික ශ්‍රමික දායක අරමුදල් ක්‍රමයක් පිහිටුවා තිබූ අතර 2017 දෙසැම්බර් 31 දින වන විට එම අරමුදලෙහි විගමණික ශ්‍රමිකයන් 1602 ට අයත් රු.මිලියන 7.71 ක ශේෂයක් පැවතුණි. මෙම අරමුදල ආරම්භ කිරීමේ අරමුණු පැහැදිලි වන කිසිදු ලිඛිත තොරතුරක් කාර්යාංශය සතුව නොතිබුණු අතර අරමුදලෙහි කළමනාකාරිත්වය සම්බන්ධයෙන් විධිමත් වැඩ පිළිවෙලක් නොමැතිව අරමුදල අකර්මන්‍ය තත්ත්වයට පත්ව තිබුණි.

ශ්‍රී ලංකා විදේශ රැකියා (ඒජන්සි) පුද්ගලික සමාගම සතු වෙළඳපොළ කොටස පහත වැටීම

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයේ රටට

ලැබී තිබූ සමස්ථ රැකියා අවස්ථා සංඛ්‍යාව 310,786 කි. ඉන් ශ්‍රී ලංකා විදේශ රැකියා (ඒජන්සි) පුද්ගලික සමාගම විසින් රැකියා අවස්ථා 427 ක් එනම් සියයට 0.14 ක් පමණක් විදේශගත කර තිබුණි. එමෙන්ම 2016 වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ දී ලැබුණු රැකියා ඇණවුම් සංඛ්‍යාව 09 කින් හා රැකියා අවස්ථා 2211 කින් අඩු වී තිබුණි. සමාලෝචිත වර්ෂයේදී ජෝර්දාන්, සිංගප්පූරු සහ බහරේන් යන රාජ්‍යයන්වලින් ලැබුණු රැකියා අවස්ථා පිළිවෙලින් 140 ක්, 100 ක් සහ 60 ක් සඳහා සුදුසු ශ්‍රමිකයන් යැවීමට සමාගමට නොහැකි වී තිබුණි. එමෙන්ම මාලදිවයිනෙන් ලද කාර්මික හා වෘත්තීය රැකියා අවස්ථා 58 කින් 55 ක් සඳහාද ශ්‍රමිකයන් යොමුකර නොතිබුණි. 2016 වර්ෂයේදී කටාර්, කුවේට් සහ ඕමාන් යන රටවලින් රැකියා ඇණවුම් ලැබී තිබුණද, ඒ සඳහා ශ්‍රමිකයන් යොමු කර නොතිබුණු අතර සමාලෝචිත වර්ෂයේදී එම රටවලින් රැකියා ඇණවුම් කිසිවක් ලැබී නොතිබුණි.

සමාලෝචිත වර්ෂයේ දී විගමණය කරන ලද 806 ක් වූ විගමණිකයන්ගෙන් සෘජු හා අවබෝධතා ගිවිසුම් මත විදේශගත වූ ප්‍රමාණය හැරුණු විට සමාගම විසින්ම සොයාගත් රැකියා සඳහා විගමණය කළ ප්‍රමාණය 44 කි. එය සමාගමෙහි සමස්ථ විගමණිකයන්ගෙන් සියයට 5 ක් වී තිබුණි. සමාගම විසින් රැකියා සඳහා ශ්‍රමිකයන් යොමු කළ රටවල් සංඛ්‍යාව පසුගිය වර්ෂවල සිට ක්‍රමානුකූලව අඩුවෙමින් පැවති අතර 2013 වර්ෂයේදී රටවල් 13 ක් වූ එම සංඛ්‍යාව සමාලෝචිත වර්ෂය වන විට 05 ක් දක්වා අඩු වී තිබුණි. 2015 වර්ෂයේ දී විදේශ රැකියා වර්ග 32 ක් සඳහා ශ්‍රමිකයන් විදේශගත වී තිබුණද, 2016 වර්ෂයේ දී එය රැකියා වර්ග 10 කට අඩු වී සමාලෝචිත වර්ෂය වන විට 07 ක් දක්වා තවදුරටත් අඩු වී තිබුණි. 2015 වර්ෂය හා සැසඳීමේ දී එය සියයට 78 කින් අඩු වී තිබුණි.

විදේශ රැකියා ප්‍රවර්ධනය නිසි පරිදි සිදු නොවීම

විදේශ රැකියා ප්‍රවර්ධනය වෙනුවෙන් විදේශ සම්බන්ධතා ගොඩනගා ගැනීම ශ්‍රී ලංකා විදේශ රැකියා (ඒජන්සි) පුද්ගලික සමාගමෙහි ප්‍රධාන අරමුණක් වී තිබුණි. 2016 හා 2017 වර්ෂවල පිළිවෙලින් එකතුව රු.මිලියන 6.35 ක් හා රු.මිලියන 2.53 ක් වැය කර අවස්ථා 10 ක දී සමාගමේ නිලධාරීන් විදේශ සංචාර සඳහා සහභාගී කර තිබුණි. එහෙත් අපේක්ෂා කළ පරිදි විදේශ රැකියා අවස්ථා වර්ධනයක් සිදු වී නොතිබුණි. එමෙන්ම එසේ ලබාගත් බව සඳහන්ව තිබූ රැකියා අවස්ථා 3,616 කින් ශ්‍රමිකයින් 1,213 කට පමණක් රැකියා සඳහා යොමු කිරීමට හැකි වී තිබුණි.

සහන රක්ෂණ අරමුදල

රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයන් තම සේවා කාලය තුළ පූර්ණ අකර්මන්‍යතාවයකට, අර්ධ අකර්මන්‍යතාවයකට හෝ මරණයට පත් වුවහොත්, වන්දි මුදලක් ලබාදීම සහ ලංකාවට ගෙන්වා ගැනීමට යන වියදම ප්‍රතිපූර්ණය කර දීමේ අරමුණින් “සහන රක්ෂණ අරමුදල” නමින් රක්ෂණ යෝජනා ක්‍රමයක් ශ්‍රී ලංකා විදේශ රැකියා (ඒජන්සි) පුද්ගලික සමාගම විසින් ක්‍රියාත්මක කර තිබුණි. ආවරණ කාලය තුළ රක්ෂිතයන්ට සිදු වන හානි පූර්ණයේ වගකීම පවරා ගැනීමෙන් තොරව මෙම රක්ෂණ යෝජනා ක්‍රමය 2015 මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතට පත් කර ගෙන තිබුණි. ඒ අනුව සමාගමේ ප්‍රධාන ව්‍යාපාරික කටයුත්තක් අහිමි වී තිබුණ අතර සමාගම සතුව තිබූ ස්ථාවර තැන්පතු ආයෝජන නැවත ලබාගෙන අදාළ වන්දි මුදල් ගෙවීමට සිදු වී තිබුණි.

දිවර හා ජලජ සම්පත් සංවර්ධනය

ඉහළ පෝෂණ මට්ටමක් සහිත ජනතාවක්, ඉහළ විදේශ විනිමයක් හා ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් සහිත දිවර ප්‍රජාවක් බිහිකිරීම මෙම ක්ෂේත්‍රයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය වී තිබුණි. එම ප්‍රතිඵලය අත්පත් කර ගැනීම සඳහා දිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුවක් හා ව්‍යවස්ථාපිත මණ්ඩල/ආයතන 05 ක් විසින් පහත සඳහන් කාර්යභාරයන් ඉටු කළ යුතුව තිබුණි.

- දිවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සහ අමාත්‍යාංශය යටතට ගැනෙන දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතනයන් හා සංස්ථාවන්හි විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම
- සමුද්‍ර කිවුල් දිය හා මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සංවර්ධනය හා කළමනාකරණය
- රජයට අයත් දිවර යාත්‍රා කළමනාකරණය සහ මෙහෙයවීම
- අන්‍ය ආර්ථික කළාපය තුළ දිවර කටයුතු සංවර්ධනය සහ කළමනාකරණය කිරීම
- දිවර කර්මාන්තය වෙනුවෙන් අවශ්‍ය වන අයිස් යන්ත්‍රාගාර, ශීත කාමර සහ වෙනත් යටිතල පහසුකම් පිහිටුවාලීම සහ ක්‍රියාත්මක කිරීම
- ජීව සහ අජීව ජාතික ජලජ සම්පත් සංවර්ධනය කිරීම
- දිවර යාත්‍රා සහ දිවර ආම්පන්න නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම

- මුහුදු මත්ස්‍ය වගාව ඇතුළු ජලජීවී වගා සංවර්ධනය සහ කළමනාකරණය
- මත්ස්‍ය හා මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන වෙළඳාම හා බෙදාහැරීම
- දිවර අංශයේ පර්යේෂණ කටයුතු පුළුල් කිරීම හා එම ප්‍රතිඵල දිවර කර්මාන්තයේ උන්නතිය සඳහා යොදා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම
- නවීන විද්‍යාත්මක ක්‍රමවේද ඇසුරින් සාගර සම්පත් පර්යේෂණ කටයුතු පුළුල් කිරීමට පහසුකම් සැපයීම

අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුව හා ව්‍යවස්ථාපිත ආයතන විසින් ඉහත සඳහන් කාර්යභාරය ඉටු කිරීම සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණන පරීක්ෂාවේදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.

මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන

පිහිටුවීම

සමාලෝචිත වර්ෂයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ කුසලබංගදෙණියෙහි මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා රු.මිලියන 25 ක් හා පරා මසුන් සඳහා මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා රු.මිලියන 25 ක ප්‍රතිපාදන ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් සලසා තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට ඒ සඳහා පිළිවෙලින් රු.මිලියන 6.17 ක් හා රු.මිලියන 9.6 ක් වැය කර තිබුණත්, සැලැස්සුම් කර පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර නොතිබුණි.

ජලජීවී කර්මාන්ත උද්‍යාන පිහිටුවීම

සමාලෝචිත වර්ෂයේදී මන්නාරම, හම්බන්තොට හා මඩකලපුව යන කළාපවල ජලජීවී කර්මාන්ත උද්‍යාන පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් රු.මිලියන 500 ක ප්‍රතිපාදන සලසා තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට ඉන් රු.මිලියන 68.16 ක් වැය කර තිබුණි. නමුත් එම කළාප තුළ පිහිටි යෝජිත ඉඩම් නිරවුල් කර ගැනීමට නොහැකිවීම නිසා එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබුණි.

වෙරළ තීරයේ කකුළුවන් බිහිකිරීමේ නගර ස්ථාපිත කිරීම

සමාලෝචිත වර්ෂයේදී වෙරළ තීරයේ කකුළුවන් බිහිකිරීමේ නගර ස්ථාපිත කිරීම සඳහා ගල්මුල්ල, රැකව සහ ම(ර්)ක්කේර්නි යන නගරවල ධීවර කළාප පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් රු.මිලියන 100 ක ප්‍රතිපාදන සලසා තිබුණි. රැකව ව්‍යාපෘතිය සඳහා රු.මිලියන 23.31 ක් වැයකර ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබුණද, අනෙකුත් ව්‍යාපෘති 02 සඳහා රු.8.59 ක් වැයකර තිබුණද, පරිසර බලපත්‍ර ලබාගැනීම ප්‍රමාද වීම හේතුවෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර නොතිබුණි.

දිවිනැගුම ණය යෝජනා ක්‍රමය

2011, 2012 , 2013 හා 2014 යන වර්ෂවලදී ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ දිවිනැගුම ණය යෝජනා ක්‍රමය මගින් ප්‍රතිලාභීන් 6450 දෙනෙකු සඳහා එකතුව රු.මිලියන 229.04

ක ණය ලබාදී තිබුණි. එම යෝජනා ක්‍රමයට අදාළ ප්‍රතිලාභීන් විධිමත් පරිදි පුහුණු නොකිරීම, ප්‍රතිලාභීන් විසින් සුදුසු මත්ස්‍යපළ තෝරා නොගැනීම, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටළුවලට උපදෙස් සහ තාක්ෂණික දැනුම ලබා නොදීම නිසා යෝජනා ක්‍රමයෙන් අපේක්ෂා කළ ප්‍රතිඵල සාර්ථක ලෙස ලබා ගැනීමට නොහැකි වී තිබුණි.

2011 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා කාලපරිච්ඡේදය තුළ දිවි නැගුම ණය යෝජනා ක්‍රමය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති වර්ග 04 ක් වෙනුවෙන් ප්‍රතිලාභීන් 140 දෙනෙකුට එකතුව රු.මිලියන 7.56 ක ණය ලබා දී තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් විට ඉන් රු.මිලියන 3.06 ක ණය ආපසු ගෙවා නොතිබුණත්, එම මුදල් ආපසු අයකර ගැනීමට අධිකාරිය අපොහොසත් වී තිබුණි.

සුන්දර තොටුපොල සංවර්ධන ව්‍යාපෘතිය

සුන්දර තොටුපොල සංවර්ධන ව්‍යාපෘති යෝජනාව සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් රු.මිලියන 50 ක ප්‍රතිපාදන සලසා තිබුණි. සමාලෝචිත වර්ෂයේදී ඉන් රු.මිලියන 19.16 ක් වැය කර තිබුණි. ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර නොතිබීම නිසා ව්‍යාපෘතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ගැටළු පැන නැගී තිබුණි. එම ගැටළු හඳුනාගැනීමට නොහැකි වීම නිසා 2017 දෙසැම්බර් 31 දින වන විටත් සුන්දර තොටුපොල ව්‍යාපෘතියේ සමස්ත භෞතික කාර්යසාධනය සියයට 10 කටත් වඩා අඩු මට්ටමක පැවතිණි.

ජලජීවී වගා කර්මාන්ත පුරයක් ඉදිකිරීම

පරිසර හිතකාමී වෙරළබඩ හා සමුද්‍රීය ජලජීවී වගා විශේෂවල නිෂ්පාදනය වැඩිකිරීම හා ගුණාත්මක මට්ටම ඉහළ නැංවීම අරමුණු ඇතිව මන්නාරම දිස්ත්‍රික්කයේ ජලජීවී වගා කර්මාන්ත පුරයක් ඉදිකිරීම 2016 අගෝස්තු මාසයේදී ආරම්භ කර 2018 වර්ෂයේදී අවසන් කිරීමට සැලැස්ම කර තිබුණි. මේ සඳහා රු.මිලියන 290 ක ප්‍රතිපාදන සලසා තිබුණු අතර 2018 මාර්තු මාසය වන විට ඉඩම් මැනුම් කටයුතු, ජල පහසුකම්, ඉන්ධන හා විදේශ පුහුණුවීම් සඳහා රු.මිලියන 8 ක් වැයකර තිබුණි. ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ශක්‍යතා අධ්‍යයනයක් සිදු නොකිරීම හා පාරිසරික ඇගයීම් වාර්තා පිළියෙල කිරීමේ අඩුපාඩු හේතුවෙන් කාර්ය ඉටුකර ගැනීමට නොහැකි වී තිබුණි.

ධීවර වරායන්වල සිදු වී තිබුණු මෙහෙයුම් අලාභයන්

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව යටතේ ක්‍රියාත්මක වූ ධීවර වරායන් 21 කින් වරායන් 15 ක සමාලෝචිත වර්ෂයේදී එකතුව රු.මිලියන 150.96 ක මෙහෙයුම් අලාභ ලබා තිබුණි. එම වරායයන් 13 ක් ඉකුත් වර්ෂයේදීද අලාභ ලබා තිබුණි. අලාභ ලබන වරායන්වල අලාභ ලැබීමට හේතුව අධ්‍යයනය කර ලාභ ලබන තත්වයකට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සංස්ථාවේ කළමනාකරණයේ අවධානය යොමු වී නොතිබුණි.

ආසියානු සංවර්ධන බැංකුවේ හා වෙරළ සම්පත් කළමනාකරණ ව්‍යාපෘතියේ ණය ආධාර මත රු.මිලියන 224 ක වියදමින් හලාවත ඉදිකර ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව වෙත ලබා දී තිබුණු හලාවත ධීවර වරායේ මෙහෙයුම් කටයුතු 2009 වර්ෂයේදී ආරම්භ කර තිබුණි. 2017 මැයි මාසය වන විටත් ධීවර වරායකින් ඉටුවිය යුතු මූලික

අරමුණ වන ධීවරයන්ට සහන සැලැස්ම සිදු වී නොතිබුණි. 2011 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් වරායේ මෙහෙයුම් කටයුතු වලින් එකතුව රු.මිලියන 65.37 ක් මෙහෙයුම් අලාභයන් සිදු වී තිබුණු බැවින් ණය ආධාර මත ඉදිකළ මෙම වරාය වෙනුවෙන් ගෙවීමට ඇති විදේශීය ණය හා ඊට අදාළ පොළිය ගෙවීම රජයට වැය බරක් වී තිබුණි.

බදු පදනම මත ලබා ගත් එක්ස්කැවේටර් යන්ත්‍රය

ලංකා ධීවර නීතිගත සංස්ථාව විසින් වරායන්වල වැලි ඉවත් කිරීම සඳහා ලංසු කැඳවීමේ දැන්වීමෙහි වැලි කැණීම් කිරීමට අදාළ යන්ත්‍ර සූත්‍ර කොන්ත්‍රාත්කරු සතු විය යුතු බව සඳහන් කර තිබුණි. එම කොන්දේසිය ලංසු ඇගයීම් කළ තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් අවධානයක් යොමු කර නොතිබුණි. ඒ හේතුවෙන් වැලි ඉවත්කිරීම සඳහා සී/ස සීනෝර් පදනම ආයතනයෙන් 2016 සැප්තැම්බර් 24 දින සිට වැඩකරන පැයකට රු.11,000 බැගින් බදු පදනම මත එක්ස්කැවේටර් යන්ත්‍රය සංස්ථාව විසින් ලබාගෙන කොන්ත්‍රාත්කරු වෙත පැයකට රු.3,500 බැගින් සංස්ථාවට අවාසිදායක ලෙස උප බදු දී තිබුණි. මේ නිසා පැයකට රු.7,500 ක මූල්‍ය අලාභයක් මත යන්ත්‍ර පැය 534.6 කට රු.මිලියන 4.01 ක මූල්‍යමය අලාභයක් සිදු කර ගෙන තිබුණි. මෙම අලාභය සම්බන්ධයෙන් කළමනාකරණයේ අවධානය යොමු වී නොතිබුණි.

ජලජීවී වගා කර්මාන්ත පුරයක් ඉදිකිරීම

පරිසර හිතකාමී වෙරළබඩ හා සමුද්‍රීය ජලජීවී වගා විශේෂවල නිෂ්පාදනය වැඩිකිරීම හා ගුණාත්මක මට්ටම ඉහළ නැංවීම අරමුණු ඇතිව මන්නාරම දිස්ත්‍රික්කයේ ජලජීවී වගා කර්මාන්ත පුරයක් ඉදිකිරීම 2016 අගෝස්තු මාසයේදී

ආරම්භ කර 2018 වර්ෂයේදී අවසන් කිරීමට සැලැස්සුම් කර තිබුණි. මේ සඳහා රු.මිලියන 290 ක ප්‍රතිපාදන සලසා තිබුණු අතර 2018 මාර්තු මාසය වන විට ඉඩම් මැනුම් කටයුතු, ජල පහසුකම්, ඉන්ධන හා විදේශ පුහුණුවීම් සඳහා රු.මිලියන 8 ක් වැයකර තිබුණි. ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ශක්‍යතා අධ්‍යයනයක් සිදු නොකිරීම හා පාරිසරික ඇගයීම් වාර්තා පිළියෙල කිරීමේ අඩුපාඩු හේතුවෙන් කාර්ය ඉටුකර ගැනීමට නොහැකි වී තිබුණි.

ධීවර වරායන්වල සිදු වී තිබුණු මෙහෙයුම් අලාභයන්

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව යටතේ ක්‍රියාත්මක වූ ධීවර වරායන් 21 කින් වරායන් 15 ක සමාලෝචිත වර්ෂයේදී එකතුව රු.මිලියන 150.96 ක මෙහෙයුම් අලාභ ලබා තිබුණි. එම වරායයන් 13 ක් ඉකුත් වර්ෂයේදීද අලාභ ලබා තිබුණි. අලාභ ලබන වරායන්වල අලාභ ලැබීමට හේතූන් අධ්‍යයනය කර ලාභ ලබන තත්ත්වයකට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සංස්ථාවේ කළමනාකරණයේ අවධානය යොමු වී නොතිබුණි.

ආසියානු සංවර්ධන බැංකුවේ හා වෙරළ සම්පත් කළමනාකරණ ව්‍යාපෘතියේ ණය ආධාර මත රු.මිලියන 224 ක වියදමින් හලාවත ඉදිකර ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව වෙත ලබා දී තිබුණු හලාවත ධීවර වරායේ මෙහෙයුම් කටයුතු 2009 වර්ෂයේදී ආරම්භ කර තිබුණි. 2017 මැයි මාසය වන විටත් ධීවර වරායකින් ඉටුවිය යුතු මූලික අරමුණු වන ධීවරයන්ට සහන සැලැස්ම සිදු වී නොතිබුණි. 2011 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් වරායේ මෙහෙයුම් කටයුතු වලින් එකතුව රු.මිලියන 65.37 ක් මෙහෙයුම් අලාභයන්

සිදු වී තිබුණු බැවින් ණය ආධාර මත ඉදිකළ මෙම වරාය වෙනුවෙන් ගෙවීමට ඇති විදේශීය ණය හා ඊට අදාළ පොළිය ගෙවීම රජයට වැය බරක් වී තිබුණි.

බදු පදනම මත ලබා ගත් එක්ස්කැවේටර් යන්ත්‍රය

ලංකා ධීවර නීතිගත සංස්ථාව විසින් වරායන්වල වැලි ඉවත් කිරීම සඳහා ලංසු කැඳවීමේ දැන්වීමෙහි වැලි කැණීම් කිරීමට අදාළ යන්ත්‍ර සූත්‍ර කොන්ත්‍රාත්කරු සතු විය යුතු බව සඳහන් කර තිබුණි. එම කොන්දේසිය ලංසු ඇගයීම් කළ තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් අවධානයක් යොමු කර නොතිබුණි. ඒ හේතුවෙන් වැලි ඉවත්කිරීම සඳහා සී/ස සීනෝර් පදනම ආයතනයෙන් 2016 සැප්තැම්බර් 24 දින සිට වැඩකරන පැයකට රු.11,000 බැගින් බදු පදනම මත එක්ස්කැවේටර් යන්ත්‍රය සංස්ථාව විසින් ලබාගෙන කොන්ත්‍රාත්කරු වෙත පැයකට රු.3,500 බැගින් සංස්ථාවට අවාසිදායක ලෙස උප බදු දී තිබුණි. මේ නිසා පැයකට රු.7,500 ක මූල්‍ය අලාභයක් මත යන්ත්‍ර පැය 534.6 කට රු.මිලියන 4.01 ක මූල්‍යමය අලාභයක් සිදු කර ගෙන තිබුණි. මෙම අලාභය සම්බන්ධයෙන් කළමනාකරණයේ අවධානය යොමු වී නොතිබුණි.

වැලි කැණීම්කරුගේ අවශ්‍යතාවය මත පමණක් වැලි කැණීම් කිරීම

අම්බලන්ගොඩ ධීවර වරායේ වැලි කැණීම්කරුගේ අවශ්‍යතා අනුව වැලි කැණීම් සිදු කර තිබුණි. එම කැණීම් නිසා අම්බලන්ගොඩ ධීවර වරායන්හි ධීවර ජනතාවගේ අවශ්‍යතාවලට අනුකූල වන ලෙස කැණීම් කටයුතු සිදු කර නොතිබුණි. වැලි කැණීම්කරු විසින් සුළු ප්‍රදේශයක පමණක් කැණීම් කටයුතු කර තිබුණු බව 2017 ඔක්තෝබර් 17 දින සිදු කරන ලද

භෞතික පරීක්ෂාවේදී තහවුරු විය. වරාය ආරම්භ කර වර්ෂ හතක කාලයක් ගත වී තිබුණත්, එම කාලය තුළ අඛණ්ඩව වැලි පිරීම සිදුවන මෙම වරායෙහි වැලි ඉවත්කිරීමට අදාළව ක්‍රමවත් හා දිගුකාලීන විධිමත් වැඩපිළිවෙලක් සකස් කර නොතිබුණි. මේ හේතුවෙන්, ධීවරයන්ට ඉන්ධන, ජලය හා වෙනත් පහසුකම් ලබාගැනීම සහ තම අස්වනු ගොඩබිමට රැගෙන ඒම සඳහා වරාය බේසමට ළඟා වීමට නොහැකි තත්වයක් උදාවී තිබුණි.

එංජින් ගබඩා කර තැබීම සඳහා ගාස්තු අය නොකිරීම

දොඩම්දූව ධීවර වරායේ ධීවර යාත්‍රාවල එංජින් ගබඩාකර තැබීම සඳහා ගොඩනැගිල්ලක් 2012 වර්ෂයේ රු.මිලියන 2.85 ක් වැයකර ලංකා ධීවර වරාය නීතිගත ස්ථාවර විසින් ඉදිකර තිබුණි. එම ගොඩනැගිල්ලේ වෙන්කරන ලද කාමර නොමැති නිසා ගාස්තු අය කළ නොහැකි වී තිබුණි. එම අඩුපාඩුව නිවැරදි කිරීම සඳහා සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 2.23 ක් වැය කර එම ගොඩනැගිල්ලේ කාමර 16 කට වෙන්කර 2017 ඔක්තෝබර් 19 දින භාරදී තිබුණි. 2018 මාර්තු 20 දින වන විටත් එම ගොඩනැගිල්ලේ කාමර සඳහා කිසිම ගාස්තුවක් අයකර නොතිබුණි.

ඉන්ධන නිකුත් කිරීමේ පොම්ප අක්‍රියවීම

තංගල්ල ධීවර වරායේ ඉන්ධන නිකුත් කිරීම සඳහා ලංකා බණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන නිකුත් කිරීමේ පොම්ප 02 ම අක්‍රියව පැවතුණි. ඉන් එක් පොම්පයක් 2016 ජනවාරි 29 දින රු.150,000 කට මිලදීගෙන ස්ථාපනය කර

තිබුණද, එය 2018 මාර්තු 05 දින දක්වා වර්ෂ 02 ක කාලයක් අක්‍රියව පැවතුණි.

ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු ගොඩගසා පැවැත්ම

ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ විවිධ ස්ථානයන්හි බෝට්ටු ගොඩගසා තිබුණු අතර ඇතැම් බෝට්ටු කිසිදු අලුත්වැඩියාවක් සිදු නොකර විනාශ වෙමින් පැවැතුණි. මෙලෙස දිගු කාලයක් මුළුල්ලේ වරාය පරිශ්‍රයේ තැනින් තැන බෝට්ටු ගොඩගසා තිබීමෙන් වරාය පරිශ්‍රයේ ඉඩ ඇහිරී ධීවරයින්ට සිදුවන අපහසුතා සැලැකිල්ලට ගෙන ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ කළමනාකරණය විසින් විධිමත් පියවර ගෙන නොතිබුණි.

ආපන ශාලා ආදායම්

2018 අප්‍රේල් 06 දින වන විට ගාල්ල ධීවර වරායේ ආපනශාලාව වසා වර්ෂයකුත් මාස 03 ක කාලයක් ගත වී තිබුණි. නමුත් සුදුසු ගැණුම්කරුවෙකු තෝරා ඔහු වෙත ආපනශාලාව ලබා දීමට ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ බලධාරීන් විසින් කටයුතු නොකිරීම නිසා වරායට රු.මිලියන 3.15 ක ආදායමක් අහිමි වී තිබුණි.

කුඩාවැල්ල ධීවර වරායට අයත් ආපනශාලාව 2016 ජුනි 01 දින සිට 2018 මැයි 31 දින දක්වා වර්ෂයක කාලයකට රු.60,000 ක් හා එකතු කළ අගය මත බදු සමඟ මාසික බදු කුලියට බදු දී තිබුණි. 2017 ඔක්තෝබර් 30 දින මෙම ගිවිසුම අවලංගු කර ගෙන තිබුණි. ඒ අනුව පැවති ගිවිසුම ප්‍රකාරව 2017 ඔක්තෝබර් 30 දින වන විට අයවිය යුතු හිඟ බදු මුදල්, ජලය හා විදුලිය වෙනුවෙන් ගාස්තු වශයෙන් රු.මිලියන 1.24 ක් 2018 අප්‍රේල් 23 දින වන විටත් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් අය කර ගෙන නොතිබුණි.

අයිස් නිෂ්පාදනාගාරය නිෂ්කාර්යව පැවැතීම

කුඩාවැල්ල ධීවර වරායේ අයිස් නිෂ්පාදනාගාරය 2017 මාර්තු 15 දින බදු දී තිබුණි. නමුත් බදුගත් තැනැත්තා විසින් එය 2017 ඔක්තෝබර් 17 දින (මාස 07 ක් ඇතුළත) නැවත භාරදී තිබුණි. නමුත් එම කාලය තුළ අයවිය යුතුව තිබුණු රු.548,564 ක් වූ බදු මුදල 2018 අප්‍රේල් 23 දින වන විටත් අයකර ගෙන නොතිබුණි. 2018 අප්‍රේල් 23 දින වන විටත් මෙම අයිස් නිෂ්පාදනාගාරය නිෂ්කාර්යව පැවති අතර නැවත බදු දීමට අවශ්‍ය කටයුතු ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් සිදුකර නොතිබුණි.

මසුන් ඒකරාශී කිරීමේ ඇටවුම් නිර්මාණය කිරීම

මසුන් ඒකරාශී කිරීමේ ඇටවුම් හා රේඛීයෝ බෝයාවන් යොදා ගැනීමේ මුහුදේ බලයන් ඇල්ලීම සඳහා පරිසර හා සම්පත් හිතකාමී නව පන්තියක් සෑදීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඉකුත් වර්ෂයේදී රු.මිලියන 1.41 ක් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය විසින් වැයකර තිබුණි. ඒ අනුව මසුන් ඒකරාශී කිරීමේ ඇටවුම් 03 ක් නිර්මාණය කර තිබුණු අතර ඉන් එක් ඇටවුමක් පමණක් 2016 සැප්තැම්බර් 29 දින කල්මුනේ ප්‍රදේශයේ ස්ථාපනය කර තිබුණි. ඉතිරි ඇටවුම් දෙක 2018 ජූලි මාසය වන විටත් නිෂ්කාර්යව පැවැතුණි.

විසිතුරු මත්ස්‍ය වගාව හා රෝග කළමනාකරණය

හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්‍රිතව ප්‍රජා සහභාගීත්වය තුළින් විසිතුරු මත්ස්‍ය වගාව සහ රෝග කළමනාකරණය වෙනුවෙන් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය විසින්

රු.මිලියන 1.22 ක් වැයකර තිබුණි. මඩ පොකුණු තුළ මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් මත්ස්‍යයින් මිය යාමෙන් ව්‍යාපෘතිය අසාර්ථක වී තිබුණි.

දැල්කුඩු ආශ්‍රිත මොදා මත්ස්‍ය අභිලේඛන වගාව

කළපුවල පාවෙන දැල්කුඩු ආශ්‍රිත මොදා මත්ස්‍ය අභිලේඛන වගාව සඳහා මත්ස්‍ය ආහාර වැඩිදියුණු කිරීම වෙනුවෙන් වූ පර්යේෂණ ව්‍යාපෘතිය 2015 වර්ෂයේදී ආරම්භ කර තිබුණි. එම ව්‍යාපෘතිය වෙනුවෙන් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය විසින් සමාලෝචිත වර්ෂය අවසන් වන විට රු.මිලියන 2.23 ක් වැය කර තිබුණි. මෙම ව්‍යාපෘතියට අදාළ මිගමු කළපු ප්‍රදේශයේ දැල්කුඩු 12 ක් 2016 වර්ෂය අවසාන වන විට ස්ථාපිත කරනු ලැබුවද, ඊට අදාළ මත්ස්‍ය අභිලේඛන සපයාගැනීම 2017 ජූනි මාසය වන විටත් ප්‍රමාද කර තිබුණි. තවද, පර්යේෂණ ව්‍යාපෘතිය ආවරණය වීම සඳහා අවශ්‍ය මුළු දැල්කුඩු ගණන 21 ක් ස්ථාපිත කිරීමට 2017 වර්ෂය අවසානය වන විටත් අපොහොසත් වී තිබුණි.

මාර්ගගත ක්‍රමයට (Online System) පාරිභෝගිකයන්ට සේවා සැපයීම

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය විසින් ධීවර තොරතුරු මධ්‍යස්ථානය සඳහා සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 1.50 ක ප්‍රතිපාදන සලසා තිබුණි. මාර්ගගත ක්‍රමයට (Online System) පාරිභෝගිකයන්ට සේවා පහසුකම් සැපයීම සඳහා පරිගණක මෘදුකාංගයක් වැඩිදියුණු කිරීම සඳහා සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් රු.710,000 ක් වෙන්කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් මෘදුකාංගය වැඩි දියුණු කර පාරිභෝගිකයන්ට සේවා සැපයීමේ කටයුතු ආරම්භ කර නොතිබුණි.

පාරිභෝගිකයන්ගේ මස්ත්‍ය අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට නොහැකි වීම

ලංකා ධීවර සංස්ථාව විසින් සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 2,592 ක් වැයකර මසුන් මෙට්‍රික් ටොන් 7200 ක් මිලදී ගැනීමට ඉලක්ක කර තිබුණි. ප්‍රගති වාර්තා අනුව රු.මිලියන 1,381 ක් පමණක් වැයකර මසුන් මෙට්‍රික් ටොන් 3329 ක් පමණක් මිලදීගෙන තිබුණි. මසුන් මෙට්‍රික් ටොන්

7200 ක් විකුණා රු.මිලියන 3,375 ක ආදායමක් ලබා ගැනීමට ඉලක්ක කර තිබුණද, මෙට්‍රික් ටොන් 3857 ක් පමණක් අලෙවි කර රු.මිලියන 1,915 ක ආදායමක් ලබාගෙන තිබුණි. ඒ අනුව විකුණුම් ඉලක්කයට සියයට 46 කින් ළඟාවීමට නොහැකිවීමත්, ආයතනයේ ප්‍රධාන අරමුණ වන සහනදායී මිලකට මස්ත්‍ය අවශ්‍යතාවය සැපයීම තුළින් පාරිභෝගිකයාගේ මසුන් අවශ්‍යතාවය සපුරාලීමේ කාර්යය සම්පූර්ණ කිරීමට සංස්ථාව අපොහොසත් වී තිබුණි.

සෞඛ්‍ය හා පෝෂණය

රටෙහි සිසු ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් දායකවන නිරෝගීමත් ජනතාවක් බිහිකිරීම උදෙසා ප්‍රතිපත්ති, උපායමාර්ග හා සංවර්ධන ක්‍රියාකාරකම් සම්පාදනය තුළින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීම අමාත්‍යාංශයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය වී ඇත. එම ප්‍රතිඵලය අත් කර ගැනීම සඳහා අමාත්‍යාංශය, ඒ යටතේ දෙපාර්තමේන්තුවක් හා ව්‍යාපෘති මණ්ඩල/ආයතන 12 කින් සමන්විත වේ. එම ආයතන විසින් පහත සඳහන් කාර්යයන් ඉටු කළ යුතුව තිබුණි.

- සෞඛ්‍ය අංශය සඳහා ප්‍රතිපත්ති සම්පාදන, වැඩසටහන් සහ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම
- සෞඛ්‍ය සේවා ලබාදීම සඳහා ප්‍රමිතීන් හා මාර්ගෝපදේශ සම්පාදනය කිරීම
- මානව සම්පත් සංවර්ධනය
- කළමනාකරණය, සැලැස්සුම්කරණය සහ පද්ධති සංවර්ධනය
- සම්පත් බෙදා හැරීම, වැඩසටහන් හා ව්‍යාපෘතීන් අධීක්ෂණය හා ඇගයීම
- ප්‍රධාන රෝහල් පරිපාලනය
- පෞද්ගලික සෞඛ්‍ය ආයතන නියාමනය හා අධීක්ෂණය
- ජාතික සෞඛ්‍ය රක්ෂණ වැඩසටහනට අදාළ කටයුතු
- ජාතික සෞඛ්‍ය හා පෝෂණ වැඩිදියුණු කිරීම සඳහා වැඩසටහන් සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම
- සෞඛ්‍ය අංශයේ පර්යේෂණ අවස්ථා පුළුල් කිරීම

ඉහත සඳහන් කාර්යභාරයන් ඉටු කිරීම සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණන පරීක්ෂණවලදී පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

මූලධන ප්‍රතිපාදන උණ උපයෝජනය

වාර්ෂික අයවැය ඇස්තමේන්තුව හා පරිපූරක ඇස්තමේන්තු වෙන්කිරීම් මගින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත සමාලෝචිත වර්ෂය සඳහා රු.මිලියන 45,594 ක මූලධන ප්‍රතිපාදන සලසා තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට ඉන් රු.මිලියන 27,499.73 ක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව රු.මිලියන 18,094 ක් හෙවත් සියයට 40 ක මූලධන ප්‍රතිපාදන උපයෝජනය නොකර ඉතිරි කර තිබුණි. එම ඉතිරිය තුළ මූලධන වැය විෂයයන් 34 ක් සඳහා සලසා තිබුණු රු.මිලියන 5,732 ක ප්‍රතිපාදන හා පරිපූරක ඇස්තමේන්තු වෙන්කිරීම් මගින් වැය විෂයයන් 06 ක් සඳහා සලසා තිබුණු රු.මිලියන 1,409 ක ප්‍රතිපාදන මුළුමණින්ම ඉතිරි කර තිබුණි.

සැපයීම් අංශයේ පරිපාලනයෙන් පරිබාහිරව ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ස්ථාපිත සැපයීම් අංශයට (Logistic Division) ප්‍රධාන ඉංජිනේරුවරයෙකු ඇතුළුව ඉංජිනේරුවරු 09 දෙනෙකු අනුයුක්ත කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසාන වන විට අමාත්‍යාංශය යටතේ ඉදිකිරීම් ව්‍යාපෘති 55 ක් ක්‍රියාත්මක කර තිබුණි. එම ව්‍යාපෘතිවලින් ව්‍යාපෘති 28 ක අධීක්ෂණය හා පරිපාලනය සැපයීම් අංශය යටතේ සිදු කර තිබුණි. ඉතිරි ව්‍යාපෘති 27 ක අධීක්ෂණයට හා පරිපාලනයට ඉංජිනේරුවරයෙකු අනුයුක්ත කර නොතිබුණු අංශ විසින් සිදු කර තිබුණි.

ව්‍යාපෘතිවලට අදාළ කොන්ත්‍රාත් වටිනාකම විගණනයට ඉදිරිපත් නොකිරීම

සැපයීම් අංශය විසින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති 13 ක හා අනෙකුත් අංශ විසින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති 14 කට අදාළ කොන්ත්‍රාත් වටිනාකම විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. විධිමත් පරිදි කොන්ත්‍රාත් ලේඛනය යාවත්කාලීන කර පවත්වා නොතිබීම නිසා එම තොරතුරු විගණනයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබුණි.

කොළඹ ජාතික අක්ෂි රෝහලේ බාහිර රෝගී අංශය හා සායන ගොඩනැගිල්ල ඉදිකිරීම

ඉහත සඳහන් ඉදිකිරීම් අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කර තිබුණි. 2012 වර්ෂයේ සිට 2016 වර්ෂය අවසාන වන විට මේ සඳහා රු.මිලියන 414.5 ක ප්‍රතිපාදන සලසා තිබුණි. ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව අදියර දෙකක් යටතේ සමාගම් දෙකක් විසින් සිදු කර තිබුණි. එම සමාගම්වල කොන්ත්‍රාත් වටිනාකම රු.මිලියන 264.8 ක් වී තිබුණි. දෙවන අදියර යටතේ කොන්ත්‍රාත්තුව 2015 ඔක්තෝබර් 09 දින අවසන් කළ යුතුව තිබුණි. එදින සිට අවස්ථා 05 කදී කොන්ත්‍රාත් කාලය දින 399 කින් දීර්ඝ කර තිබුණු අතර, අවසාන වශයෙන් 2016 නොවැම්බර් 10 දින කොන්ත්‍රාත්තුවේ කාලය අවසන් විය යුතුව තිබුණි. මෙම කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- 2017 අගෝස්තු 31 දින විගණන අවස්ථාව වන විටත් කොන්ත්‍රාත්තුව අවසන් කර නොතිබුණි. එදිනට මාස 09 දින 21 ක ප්‍රමාද කාලයක් වාර්තා වී තිබුණි. 2015 ඔක්තෝබර් 09 දිනෙන් පසු කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීම නිසා

කොන්ත්‍රාත්කරු වෙත මිල වැඩිවීම් මත රු.මිලියන 2.91 ක අතිරේක වියදමක් අමාත්‍යාංශය විසින් සිදු කර තිබුණි.

- ව්‍යාපෘතියේ උපදේශක කටයුතු සිදු කළ රාජ්‍ය ආයතනයකට 2014 හා 2015 වර්ෂවලදී එකතුව රු.මිලියන 2.55 ක් ගෙවා තිබුණත්, උපදේශක ආයතනය ලෙස එම ආයතනය තෝරා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන නොතිබුණු අතර ඒ සඳහා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධානද අනුගමනය කර නොතිබුණි.
- ඉදිකිරීම් නිමකර තිබුණු ගොඩනැගිල්ලට විදුලිය සපයාගෙන නොතිබුණි. මේ හේතුවෙන් විදුලි සැපයුම් පද්ධතිය, විදුලි උපකරණ, වායු සම්කරණ පද්ධතිය හා විදුලි සෝපාන ආදිය නිසි පරිදි ක්‍රියාත්මක වන බව 2017 අගෝස්තු 31 දින සිදු කරන ලද භෞතික පරීක්ෂණයේදී තහවුරු කර ගැනීමට නොහැකි විය. නමුත් කොන්ත්‍රාත්තුව සඳහා වන කාර්යසාධන සුරක්ෂණය 2017 ජූනි 14 දින වන විටත් කල් ඉකුත් වී තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එය දීර්ඝ කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

අමාත්‍යාංශය සඳහා නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීම

2014 ඔක්තෝබර් 19 දින අමාත්‍ය මණ්ඩලයේ තීරණය ප්‍රකාරව අමාත්‍යාංශය සඳහා නව ගොඩනැගිලි සංකීර්ණය පිරිමැවුම්කර ඉදිකිරීමේ පදනම මත රු.මිලියන 3,896 ක බදු සහිත කොන්ත්‍රාත් වටිනාකමකට 2014 ඔක්තෝබර් 29 දින රාජ්‍ය ආයතනයක් වෙත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබුණි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- ඉදිකිරීම් කටයුතු ඇරඹීමට පෙර ගොඩනැගිලි සැලැස්ම මහනගර සභාවෙන් අනුමත කර ගෙන නොතිබුණු අතර ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක්ද සිදුකර නොතිබුණි.
- කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමේ ලිපිය අනුව, 2016 ඔක්තෝබර් 29 දින ව්‍යාපෘතිය නිම කළ යුතුව තිබුණි. නමුත් 2014 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා කාල පරිච්ඡේදය තුළ රු.මිලියන 3,896 ක ප්‍රතිපාදන සලසා ගත යුතුව තිබුණත්, 2014 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා සලසා ගෙන තිබුණු ප්‍රතිපාදන එකතුව රු.මිලියන 1,432.6 ක් වී තිබුණි. ඒ අනුව අපේක්ෂිත දිනය වන විට ව්‍යාපෘතිය නිමකිරීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබා ගැනීමට අමාත්‍යාංශය අපොහොසත් වී තිබුණි.
- විධිමත් සැලැස්මකට අනුව අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට කටයුතු නොකිරීම නිසා 2017 දෙසැම්බර් 31 දින වන විට සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් රු.මිලියන 900.2 ක් පමණක් උපයෝජනය කර තිබුණි. 2017 දෙසැම්බර් 31 දින වන විට ගොඩනැගිල්ල සඳහා ජම්බාර බැස්වීම පමණක් සිදු කර තිබුණු අතර ව්‍යාපෘතියේ ප්‍රමාද කාලය එදිනට වර්ෂ 1 මාස 02 ක් වී තිබුණි.
- මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් යාබදව පිහිටි කාසල් වීදියේ කාන්තා රෝහලේ වාට්ටු 04 ක හා ප්‍රසූතිකාගාරවලද, ළදරු දැඩිසත්කාර ඒකකයේ හා ශල්‍යාගාරයේදී බිත්තිවල ඉරිතැලීම් හා පිපිරීම් සිදුවී තිබුණි. එම වාට්ටුවලින් කිහිපයක පමණක්

ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබුණද, එම ස්ථානය නැවත ඉරිතැලීම්වලට ලක් වී තිබුණි. මේ සම්බන්ධයෙන් සිදුවී ඇති හානිය ප්‍රතිපූර්ණය කර ගැනීමට අදාළ කොන්ත්‍රාත්කරු සමඟ එකඟතාවයකට පැමිණි බවට තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර නොතිබුණු බව අනාවරණය වූ අතර, මෙම තත්ත්වය වලක්වා ගත නොහැකිවීමට එයද හේතුවක් වී තිබුණි.

- අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යනු ලබන සුවසිරිපාය ගොඩනැගිල්ලේ පවතින ඉඩපහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා මෙම නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමට සැලසුම් කර තිබුණි. නමුත් අපේක්ෂිත කාල වකවානු තුළ ව්‍යාපෘතිය අවසන් කර ගැනීමට කටයුතු නොකිරීම නිසා 2015 මැයි 01 දින සිට වර්ෂයකට රු.මිලියන 108 ක බදු රහිත මුදලකට කුලියට ගෙන තිබුණු ගොඩනැගිල්ල තව දුරටත් කුලියට ගැනීමට සිදු වී තිබුණි.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මහල් 07 කින් යුක්ත වාට්ටු සංකීර්ණය ඉදිකිරීම

කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මහල් 07 කින් යුක්ත මිලේනියම් වාට්ටු සංකීර්ණය ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව රු.මිලියන 398 ක වටිනාකමකට 2006 අගෝස්තු 14 දින පුද්ගලික සමාගමක් වෙත ප්‍රදානය කර තිබුණි. 2008 මාර්තු 19 දින වැඩ නිම කළ යුතුව තිබුණත්, 2017 දෙසැම්බර් 31 දින වන විටත් වැඩ නිම කර නොතිබුණි. මේ සම්බන්ධයෙන් පහත සඳහන්

නිරීක්ෂණයන් කරනු ලැබේ.

- සැලසුම් කළ මහල් 07 ක ගොඩනැගිල්ල ඉදිකරමින් පවතින අතරතුරදී තවත් අමතර මහලක් ඉදිකිරීම සඳහාද කටයුතු කර තිබුණි. නමුත් සංශෝධිත ඉංජිනේරු ඇස්තමේන්තුවක් පිළියෙළ කිරීමට හෝ අදාළ ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට හෝ කටයුතු කර නොතිබුණි.
- මෙම ව්‍යාපෘතිය සඳහා 2007 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා රු.මිලියන 854.04 ක ප්‍රතිපාදන දේශීය මූල්‍යනය මගින් සලසා තිබුණි. 2017 දෙසැම්බර් 31 දින වන විටත් වැඩ අවසන් කර නොතිබුණු බැවින් ප්‍රමාද කාලය වර්ෂ 09 ක් වී තිබුණි. 2017 දෙසැම්බර් 31 දින වන විට එහි මූල්‍ය හා භෞතික කාර්යසාධනය පිළිවෙලින් රු.මිලියන 565.28 ක් හා සියයට 66 ක් පමණක් වී තිබුණි.
- නිසි පරිදි කොන්ත්‍රාත්තුවේ වැඩ අවසන් කර නොතිබුණු බැවින් 2014 මාර්තු 06 දින කොන්ත්‍රාත්කරුගේ වැඩ අවසන් කර තිබුණි. නමුත් කොන්ත්‍රාත්කරු වෙත ගෙවා තිබුණු රු.මිලියන 51 ක අත්තිකාරම් ආපසු අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි. එදින වන විට කාර්යසාධන ඇපකරය කල් ඉකුත්වී තිබුණු බැවින් එමගින් අත්තිකාරම් පියවා ගැනීමට නොහැකි වී තිබුණි.
- 2010 මාර්තු 16 දින සිට 2012 දෙසැම්බර් 31 දින දක්වා කාලය තුළ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් උපදේශක ආයතනයේ මැදිහත්වීමක් සිදු

වී නොතිබුණු නමුත් එම කාලය සඳහාද රු.මිලියන 14 ක් උපදේශක ගාස්තු ගෙවා තිබුණි. ඉදිරියේදී ගෙවීමට නියමිත උපදේශක ගාස්තු වලින් එම රු.මිලියන 14 අයකර ගැනීමට කටයුතු කරන බව විගණනය වෙත දන්වා තිබුණත්, එම මුදල අයකර ගැනීමකින් තොරව 2016 වර්ෂයේදී රු.මිලියන 27 ක් උපදේශක ගාස්තු ලෙස ගෙවා තිබුණි.

- 2017 දෙසැම්බර් 31 දින වන විට රු.මිලියන 43 ක් පිරිවැය වූ උපකරණ වර්ෂ 02 ක කාලයක සිට නිෂ්ක්‍රීයව වැඩ බිමෙහි රඳවා ගෙන තිබුණි. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් කොන්ත්‍රාත්කරු විසින් මිලදී ගෙන තිබුණු වායුසම්කරණ යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර හා ගිනි නිවන යන්ත්‍ර ආදී උපකරණයන් යල් පැනීමට ලක් වී වගකීම් කාලයද ඉකුත් වී තිබුණි. වැඩබිමේ පවතින අනෙකුත් ද්‍රව්‍යයන්ද විනාශවීමට භාජනය වෙමින් පැවති අතර ගොඩනැගිල්ල පාඨ ස්වභාවයක පැවතීම රෝහලේ ආරක්ෂාවටද තර්ජනයක් වී තිබුණි.
- ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ අවසන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටු නිර්දේශය මත පදනම්ව ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත රු.මිලියන 743 ක කොන්ත්‍රාත් වටිනාකමකට 2017 මැයි 31 දින කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබුණි. 2008 වර්ෂයේදී රු.මිලියන 398 කින් නිම කිරීමට අපේක්ෂිතව තිබුණු ගොඩනැගිල්ලේ ඉතිරි ඉදිකිරීම් කටයුතු

සඳහා රු.මිලියන 743 ක් එනම් පළමු ඇස්තමේන්තුව මෙන් දෙගුණයකට ආසන්න මුදලක් වැයකිරීමට සිදුවී තිබුණි.

ගම්පොල මූලික රෝහලෙහි හදිසි අනතුරු ඒකකය, ශල්‍යාගාරය හා දැඩි සත්කාර ඒකකය ඉදිකිරීම

ඉහත සඳහන් ඉදිකිරීම සඳහා මුළු පිරිවැය ඇස්තමේන්තුව රු.මිලියන 371 ක් වී තිබුණි. මෙම ව්‍යාපෘතිය සඳහා වූ ප්‍රසම්පාදනය වෙනුවෙන් ලංසුකරුවන් 09 දෙනෙකු ඉදිරිපත් වී තිබුණි. ඉන් රු.මිලියන 270 ක අවම ලංසුව ඉදිරිපත් කළ ලංසුකරුට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබුණි. ලංසු ලේඛනවල ප්‍රධාන කොන්ත්‍රාත්කරුවකු වශයෙන් රු.මිලියන 250 කට නොඅඩු හෝ සමාන ස්වභාවයේ ඉදිකිරීම් ව්‍යාපෘතියක් පසුගිය වර්ෂ 05 තුළදී, මාස 12 කින් සාර්ථකව නිමකර තිබිය යුතු බවට කොන්දේසියක් සඳහන් කර තිබුණි. එමෙන්ම 2018 නොවැම්බර් 13 දින වන විට කොන්ත්‍රාත්තුව නිම කළ යුතුව තිබුණි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2.3 මාර්ගෝපදේශය ප්‍රකාරව මෙම ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන කටයුතු සඳහා උපරිම සති 40 ක කාල සීමාවක් තුළ නිම කළ යුතුව තිබුණි. නමුත් එම සීමාව ඉක්මවා සති 14 ක කාලයක් ගත කර තිබුණි.
- කොන්ත්‍රාත්කරු විසින් ඉදිරිපත් කර තිබුණු ලංසුවේ පූර්ව සුදුසුකම් ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය ඉදිකළ බව සඳහන් කර තිබුණි. නමුත් එම ගොඩනැගිලි සංකීර්ණය වෙනත් කොන්ත්‍රාත්කරුවෙකු විසින් ඉදිකර

තිබුණු බව නිරීක්ෂණය විය. ඒ අනුව කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ කොන්ත්‍රාත්කරු විසින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර තිබුණත්, තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ඒ කෙරෙහි අවධානය යොමු නොකර ලංසු ඇගයීම සිදු කර තිබුණු බව අනාවරණය විය.

- රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.3.19 මාර්ගෝපදේශය ප්‍රකාරව, ගාස්තු රහිත නඩත්තු කාලයෙන් පසු වර්ෂ පහක නඩත්තු පිරිවැය, ඇගයීමේ උපමානයක් ලෙස ලංසු ලේඛනවල ඇතුළත් කර තිබුණු නමුත් තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් එම උපමානය ඇගයීමෙන් තොරව ලංසු ඇගයීම් කර නිර්දේශ ලබාදී තිබුණි. කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ ලංසුකරු විසින් ඉදිරිපත් කර තිබුණු ලංසු සුරක්ෂණයේ සඳහන් ලිපිනය හා ලංසු ලේඛනවල සඳහන් ලිපිනයේ වෙනස්කම් පිළිබඳව ලංසු ඇගයීමේදී අවධානය යොමු කර නොතිබුණි.
- ප්‍රසම්පාදන කමිටුවේ තීරණය ප්‍රකාරව, කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර මාස 06 ක් ඇතුළත සියළු උප කොන්ත්‍රාත් වැඩ සඳහා ඉංජිනේරු පූර්ව අනුමැතිය ලබා ගත යුතුව තිබුණි. නමුත් කොන්ත්‍රාත්තුව පිරිනමා 2018 මැයි 22 දින වන විට මාස 09 ක කාලයක් ඉක්මවා තිබුණත්, එසේ ඉංජිනේරු අනුමැතිය ලබා ගෙන නොතිබුණි.
- කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමේ ලිපිය ප්‍රකාරව, 2018 නොවැම්බර් 13 දින වන විට වැඩ අවසන් කළ යුතුව තිබුණි. නමුත් කොන්ත්‍රාත්තුව පිරිනමා දින 154 ක කාලයක් ගත වී තිබුණත් කොන්ත්‍රාත්කරු විසින් රක්ෂණ ආවරණයන් හා පිළිගත හැකි කාර්යසාධන සුරක්ෂණයක් ඉදිරිපත් කර

නොතිබුණු බැවින් උපදේශක ආයතනය විසින් කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට 2018 ජනවාරි 23 දින නිර්දේශ කර තිබුණි. කෙසේ නමුත් 2018 ජූනි 30 දින වන විටත් ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කර හෝ කොන්ත්‍රාත්තුව අවලංගු කර හෝ නොතිබුණි.

- උපදේශන සේවා ලබා ගැනීම සඳහා වූ අත් පොතේ 1.2.1 ඡේදය ප්‍රකාරව, උපදේශන සේවා ලබා ගැනීමේ දී තරඟකාරී පදනමකින් සැපයුම්කරුවකු තෝරා ගැනීම සිදු කළ යුතු නමුත් මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් එම නියමයන් අනුගමනය කිරීමකින් තොරව රාජ්‍ය ආයතනයක් වෙතින් උපදේශන සේවා ලබාගෙන 2018 ජූලි 03 දින වන විට රු.මිලියන 15 ක් ගෙවා තිබුණි.
- රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.9.1 මාර්ගෝපදේශය ප්‍රකාරව, ප්‍රසම්පාදන කාල සටහන තුළ ප්‍රසම්පාදන කටයුතු අවසන් කර නොතිබුණු නිසා ප්‍රසම්පාදන හා තාක්ෂණික ඇගයීම් කමිටු සාමාජිකයින්ට හා සහායක නිලධාරීන්ට ගෙවිය යුතු ගාස්තුවෙන් සියයට 50 ක් පමණක් ගෙවිය යුතුව තිබුණි. එමෙන්ම එම සාමාජිකයින් ඔවුන්ගේ සාමාන්‍ය රාජකාරී වේලාවෙන් පසුව කමිටු රැස්වීම්වලට සහභාගීවී තිබිය යුතුය. එකී නියමයන් නොසලකා ප්‍රසම්පාදන කමිටු සාමාජිකයින්ට හා අදාළ අනෙකුත් සහායක නිලධාරීන්ට පැමිණීම පමණක් පදනම් කරගෙන සම්පූර්ණ මුදලම ගෙවීමට 2017 නොවැම්බර් 21 දින ලේකම්වරයා විසින් අනුමැතිය ලබා දී තිබුණි. එකී අනුමැතියට අනුව ප්‍රසම්පාදන කමිටු සාමාජිකයින් 09 දෙනෙකුට රු.98,000 ක් ගෙවීම් කර

තිබුණු අතර එම ප්‍රසම්පාදනය සාමාන්‍ය රාජකාරී කාලයෙන් පරිබාහිරව සිදුකළ බවට අදාළ කමිටු සටහන් අනුව සනාථ වී නොතිබුණි.

නැගෙනහිර කොළඹ මූලික රෝහලෙහි ජාතික ආසාන මධ්‍යස්ථානයක් ඉදිකිරීම

නැගෙනහිර කොළඹ මූලික රෝහලෙහි මහල් 04 කින් යුත් ජාතික ආසාන මධ්‍යස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා රු.මිලියන 543 ක් වූ මුළු පිරිවැය ඇස්තමේන්තුව 2015 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය විසින්ද අනුමත කර තිබුණි. මහල් 06 කින් යුක්ත ජාතික ආසාන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා රු.මිලියන 1,746 ක මුළු පිරිවැය ඇස්තමේන්තුවක් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් 2015 වර්ෂයේදී අනුමත කර තිබුණි. මහල් 04 ක සිට මහල් 06 දක්වාද, මුළු පිරිවැය ඇස්තමේන්තුව රු.මිලියන 543 සිට රු.මිලියන 1,746 දක්වාද වැඩිකිරීම සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ, මුදල් අමාත්‍යාංශයේ හා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.

රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2.3 මාර්ගෝපදේශය ප්‍රකාරව රු.මිලියන 1,746 ක්වූ පිරිවැය ඇස්තමේන්තුවකින් යුත් ප්‍රසම්පාදනය උපරිම වශයෙන් සති 10 ක් ඇතුළත අවසන් කළ යුතුව තිබුණත්, මෙම ප්‍රසම්පාදනය සඳහා සති 60 ක කාලයක් ගත කර තිබුණි. උපදේශන සේවා ලබා ගැනීම සඳහා වූ අත්පොතේ 1.2.1 ඡේදය ප්‍රකාරව, උපදේශන සේවා ලබා ගැනීමේ දී තරඟකාරී පදනමකින් සැපයුම්කරුවකු තෝරා ගැනීම සිදු කළ යුතු නමුත් එසේ සිදු නොකර රාජ්‍ය ආයතනයක් වෙතින් එම සේවාව ලබා ගත රු.මිලියන 41 ක් ගෙවා තිබුණි.

දෙවන සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතිය

2013 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා කාලය තුළ ජාතික සෞඛ්‍ය සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට මූල්‍ය සහාය සැපයීම සඳහා ලෝක බැංකු ණය ආධාර යටතේ දෙවන සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබුණි. ව්‍යාපෘතියේ මූල්‍ය ගිවිසුම ප්‍රකාරව, ජාතික මට්ටමින් හා පළාත් මට්ටමින් ව්‍යාපෘතියේ කාර්යයන් ක්‍රියාත්මක කිරීම පිළිවෙලින් අමාත්‍යාංශය වෙත හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත පැවරී තිබුණි. මන්දපෝෂණය හා බෝ නොවන රෝග පිළිබඳ අභියෝග සඳහා වඩා යහපත් ප්‍රතිචාර ඇති කිරීම සඳහා හැකිවනු පිණිස මහජන සෞඛ්‍ය කාර්යසාධනය පිළිබඳ ප්‍රමිතීන් ඉහළ නැංවීම ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණු වී තිබුණි. ව්‍යාපෘති කාර්යයන් 2013 ජූලි 01 දින ආරම්භ කර තිබුණු අතර 2018 සැප්තැම්බර් 30 දින වන විට ව්‍යාපෘතිය නිම කිරීමට නියමිතව ඇත. මූල්‍ය ගිවිසුම ප්‍රකාරව ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු.මිලියන 25,270 ක් වූ අතර සමාලෝචිත වර්ෂය අවසන් වන විට ඉන් රු.මිලියන 4,436 ක් වැය කර තිබුණි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

- ශ්‍රී ලංකාවේ අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවාව වැඩිදියුණු කිරීම සඳහා රෝහල් 14 ක හදිසි ප්‍රතිකාර ඒකක අලුතින් ඉදිකිරීමටත්, තවත් රෝහල් 14 ක දැනට පවතින හදිසි ප්‍රතිකාර ඒකක වැඩිදියුණු කිරීමටත් සැලසුම් කර තිබුණි. ඒ යටතේ 2017 දෙසැම්බර් 31 දින වන විට කළුතර, පොළොන්නරුව, යාපනය හා කල්මුණේ රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකක අලුතින් ඉදිකිරීමට සැලසුම් කර තිබුණු නමුත් එම ඉදිකිරීම් කිසිවක් නියමිත දිනට අවසන් කර නොතිබුණි.

- අමාත්‍යාංශය යටතේ පවතින වාහන ඇණිය කළමනාකරණය කිරීම සඳහා රු.මිලියන 4.7 ක පිරිවැයක් සහිත මෘදුකාංග පද්ධතියක් හඳුන්වාදීමට පෞද්ගලික සමාගමක් සමඟ 2014 දෙසැම්බර් 18 දින ගිවිසුමකට එළඹ තිබුණු අතර 2016 ජූනි 30 දින වන විට එම සියළු කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණි. නමුත් 2018 ජූනි 30 දින වන විටත් මෘදුකාංග පද්ධතිය ස්ථාපිත කිරීමේ කටයුතු අවසන් කර නොතිබුණු අතර 2016 දෙසැම්බර් 31 දිනෙන් පසු කොන්ත්‍රාත් කාලය දීර්ඝ කර ද නොතිබුණි.
- ව්‍යාපෘති ප්‍රතිපාදන යටතේ Linear Accelerators යන්ත්‍ර 02 ක් 2015 දෙසැම්බර් 02 දින රු.මිලියන 476 කට මිලදී ගෙන තිබුණි. අදාළ යන්ත්‍ර ස්ථාපනය කළයුතු කොන්ක්‍රීට් බංකර් ඉදිකිරීමේ ප්‍රමාදය නිසා සවි කිරීමෙන් තොරව යාපනය හා මඩකලපුව රෝහල්වල 2018 මැයි 30 දින වන විට වර්ෂ 2 මාස 6 ක කාලයක් මුළුල්ලේ එම යන්ත්‍ර නිෂ්ක්‍රීයව පැවතුණි.
- ව්‍යාපෘති සංයුක්ත සැලැස්ම (Project Corporate Plan) ප්‍රකාරව, වර්ෂ 05 ක් වූ ව්‍යාපෘති කාලය තුළ නව සොයාගැනීම් සඳහා සලසා තිබුණු සමස්ත ප්‍රතිපාදනය රු.මිලියන 346 ක් වූ නමුත් 2017 දෙසැම්බර් 31 දින වන විට නව සොයාගැනීම් පර්යේෂණ යෝජනා 34 ක් වෙත රු.මිලියන 399 ක් අනුමත කර තිබුණි. නව සොයාගැනීම් පර්යේෂණ ව්‍යාපෘති 2018 මාර්තු 31 දින වන විට අවසන් විය යුතුව තිබුණු නමුත් පර්යේෂණ යෝජනා 34 කින් 2017 දෙසැම්බර් 31 දින වන විට පර්යේෂණ 03 කට අදාළ අවසන් වාර්තා පමණක් ඉදිරිපත් කර තිබුණි.

නව සෞඛ්‍යගැනීම් ව්‍යාපෘති කිහිපයක් එකම පුද්ගලයකු විසින් සිදු කිරීම හා අමාත්‍යාංශ ලේකම් විසින් පත්කළ නව සෞඛ්‍යගැනීම් සමාලෝචන කමිටු (Review Committee) සාමාජිකයින් විසින් පර්යේෂණ ව්‍යාපෘති සිදුකිරීම වැනි හේතූන් පර්යේෂණ ව්‍යාපෘති කාර්යක්ෂමව සිදු නොවීමට බලපා තිබුණි.

- ව්‍යාපෘති සංයුක්ත සැලැස්ම ප්‍රකාරව, දේශීය හා විදේශීය ධාරිතා ගොඩනැංවීම සඳහා රු.මිලියන 672.74 ක ප්‍රතිපාදන සලසා තිබුණු අතර සමාලෝචිත වර්ෂය අවසාන වන විට දේශීය ධාරිතා ගොඩනැංවීම සඳහා රු.මිලියන 48 ක් හා විදේශීය ධාරිතා ගොඩනැංවීම සඳහා රු.මිලියන 371 ක් වැයකර තිබුණි. මේ අනුව සමාලෝචිත වර්ෂය අවසානයට ප්‍රගතිය සියයට 62 ක් පමණක් වී තිබුණි.
- ධාරිතා ගොඩනැංවීමේ විෂය ක්ෂේත්‍රය (Terms of Reference) ප්‍රකාරව, දේශීය ධාරිතා ගොඩනැංවීම යටතේ ව්‍යාපෘති කාලය තුළ ප්‍රසම්පාදන ලංසු ලියවිලි සකස්කිරීම හා ලංසු ඇගයීම (Preparation of bidding documents and bid evaluation) සඳහා නිලධාරීන් 1,080 ක් පුහුණු කිරීමට සැලසුම් කර තිබුණි. නමුත් පුහුණු කටයුතු සැලසුම් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් 2017 දෙසැම්බර් 31 දින වන විට නිලධාරීන් 86 ක් පමණක් අදාළ පුහුණුවීම් අවසන් කර තිබුණි.
- ව්‍යාපෘති කාලය තුළ පරිගණක කෙටි පාඨමාලා (Online Short Courses) යටතේ නිලධාරීන් 2,100 ක් පුහුණු කිරීම සඳහා සැලසුම් කර තිබුණු නමුත්, පාඨමාලා සැලසුම් කිරීම ප්‍රමාදවීම

හේතුවෙන් 2017 දෙසැම්බර් 31 දින වන විටත් එම පාඨමාලා ආරම්භ කිරීමට නොහැකිවී තිබුණි.

- 2015 ජූලි 14 දිනැති හා අංක 03/2015 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛය ප්‍රකාරව, නිලධාරියෙක් විසින් ලබාගන්නා අත්තිකාරම් මුදල් දින 10 ක් හෝ ඊට පෙර එම කාර්යය නිමවන්නේ නම් එම කාර්ය නිමවූ වහාම පියවිය යුතු ව තිබුණි. නමුත් ව්‍යාපෘතිය විසින් විවිධ කාර්යයන් සඳහා ලබාදී තිබුණු එකතුව රු.මිලියන 6 ක් වූ තත්කාර්ය අතුරු අග්‍රිම දින 16 ක සිට දින 348 ක් දක්වා පරාසයක කාල පරාසයක් පසුව පියවා තිබුණි.

පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමනය

සෞඛ්‍ය සේවා නියාමන සභාව 2007 වර්ෂයේදී ආරම්භ කර තිබුණු අතර එම වර්ෂයේදී පෞද්ගලික වෛද්‍ය ආයතන 1,747 ක් ලියාපදිංචි කර තිබුණි. නමුත් එසේ ලියාපදිංචි වී ඇති පෞද්ගලික වෛද්‍ය ආයතන ගණන සමාලෝචිත වර්ෂය අවසන් වන විට 1,024 ක් දක්වා අඩු වී තිබුණි. එලෙස ලියාපදිංචිය අඩුවීමට බලපාන පෞද්ගලික වෛද්‍ය ආයතන වසා දැමීම හෝ ලියාපදිංචි නොවීම පිළිබඳව පරීක්ෂා කර නොතිබුණි. 2006 අංක 21 දරන පෞද්ගලික වෛද්‍ය ආයතන ලියාපදිංචි කිරීමේ පනතේ 2(1) උප වගන්තියේ විධිවිධාන ප්‍රකාරව, ලියාපදිංචි විය යුතු පෞද්ගලික වෛද්‍ය ආයතන සංඛ්‍යාව හඳුනාගැනීම, ලියාපදිංචි කරවීම හා ලියාපදිංචි නොවන ආයතන සම්බන්ධයෙන් පනතේ 4 වන වගන්තියේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට විධිමත් ක්‍රමවේදයක් පිළියෙල කර ක්‍රියාත්මක කර නොතිබුණි.

රජයේ නිලධාරීන්ගෙන් අයවිය යුතු ණයශේෂ

අමාත්‍යාංශයට අනුයුක්ත රජයේ නිලධාරීන්ට ලබා දී තිබුණු ණයවලින් 2017 දෙසැම්බර් 31 දින වන වර්ෂ 5 ක්ට වැඩි කාලයක සිට නිලධාරීන් 1549 දෙනෙකුගෙන් හිඟහිටි රු.මිලියන 76.99 ක ණය ශේෂ අයකර ගැනීමට අමාත්‍යාංශය අපොහොසත් වී තිබුණි.

තත්ත්වයෙන් අසමත් හා කල් ඉකුත් වූ ඖෂධ

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවිය සඳහා මිලදී ගෙන තිබුණත් ඉකුත් වර්ෂයේදී තත්ත්වයෙන් අසමත් හා කල් ඉකුත් වූ ඖෂධවල මුළු පිරිවැය පිළිවෙලින් රු.මිලියන 110.01 ක් හා රු.මිලියන 19.98 ක් වී තිබුණි. සමාලෝචිත වර්ෂයේදී එය පිළිවෙලින් රු.මිලියන 23.56 ක් හා රු.මිලියන 80.83 ක් වී තිබුණි. ඉකුත් වර්ෂයට හා සමාලෝචිත වර්ෂයට අදාළ තත්ත්වයෙන් අසමත් ඖෂධවලින් පිළිවෙලින් රු.මිලියන 133.57 ක් හා රු.මිලියන 26.60 ක් 2018 මාර්තු 26 දින වන විටත් අදාළ ඖෂධ සැපයුම්කරුවන් වෙතින් අයකරගෙන නොතිබුණි. එමෙන්ම ඖෂධ කල් ඉකුත්වීම නිසා සංස්ථාවට එකතුව රු.මිලියන 89.97 ක අලාභයක් සිදුවී තිබුණි.

අලාභ ලබන ඔසුසැල්

සමාලෝචිත වර්ෂය තුළ පැවති ක්‍රියාකාරී ඔසුසල් 37 ක් අතරින් ඔසුසැල් 19 ක් එකතුව රු.මිලියන 41.29 ක අලාභ ලබා තිබුණි. අවිස්සාවේල්ල, මිනුවන්ගොඩ, දියතලාව, තංගල්ල, හම්බන්තොට, යාපනය හා රත්මලාන යන නගරවල පිහිටි ඔසුසල් 7 ක් 2013 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා අඛණ්ඩව අලාභ ලබා තිබුණි. අලාභ අවම කර ගැනීමට වැඩපිළිවෙලක්

ක්‍රියාත්මක කර නොතිබුණු අතර සමාලෝචිත වර්ෂයේ මුළු අලාභයෙන් සියයට 37.54 ක් එම ඔසුසැල් 7 න් ලබා තිබුණි.

ඖෂධ සැපයුම්කරුවන්ගෙන් අයකර ගත යුතු මුදල්

වෛද්‍ය සැපයුම් අංශයට තත්ත්වයෙන් අසමත් හා හානි වූ ඖෂධ සැපයීම හා ඖෂධ අඩුවෙන් සැපයීම වෙනුවෙන් වැය කළ වියදම, ඒ සඳහා වන පරිපාලන ගාස්තු හා එම තොග විනාශ කිරීමේ වියදම් සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීම සඳහා 2017 දෙසැම්බර් 31 දින වන විට රු.මිලියන 1,303.74 ක හරපත් නිකුත් කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ඉන් තවදුරටත් රු.මිලියන 580.00 ක් අයකර ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අපොහොසත්වී තිබුණි. එම හරපත් වටිනාකමෙන් රු.මිලියන 104.80 ක් වටිනා හරපත් අසාධු ලේඛනගත කළ සැපයුම්කරුවන්ට නිකුත් කර තිබීම නිසා එම මුදල් අයකර ගැනීම අවිනිශ්චිත තත්ත්වයේ පැවැතුණි.

Ascorbic Acid Tablets BP/USP 100mg ඖෂධයෙන් ඒකක 60,000 ක් මිලදී ගැනීම

2014 නොවැම්බර් 15 දින ඉහත සඳහන් ඖෂධයේ පළමු ඒකක 30,000 ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ලැබී තිබුණි. ඉන් ඒකක 25,450 ක් තත්ත්වයෙන් අසමත් බව හඳුනා ගත් අවස්ථාව වන විට ඉන් ඖෂධ ඒකක 18,326 ක් රෝගීන් වෙත විකුණා තිබුණි. ඖෂධ ඒකක 3,446 ක් සැපයුම්කරු විසින් නැවත සපයා තිබුණු නමුත්, ඉතිරි ඒකක 22,004 ට අදාළ රු.මිලියන 11.69 ක් හා ඉන් සියයට 25 ක් වූ රු.මිලියන 2.92 ක දඩ මුදලක් සැපයුම්කරුගෙන්

අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

පළමු ක්‍රම තත්ත්වයෙන් අසමත්වී තිබුණු බැවින් ඖෂධ ඒකක 30,000 කින් ඒකක 25,450 දෙවන ඒකක 30,000 අවලංගු කිරීමට කටයුතු කර නොතිබුණි. තත්ත්වයෙන් අසමත් ඒකක 22,004 කට අදාළ රු.මිලියන 14.61 ක් අයකරගෙන නොතිබියදී දෙවන ඒකක 30,000 වෙනුවෙන් සම්පූර්ණ මුදලම සැපයුම්කරු වෙත සංස්ථාව ගෙවා තිබුණි.

2015 සැප්තැම්බර් 11 දින ලැබී තිබුණු දෙවන ඒකක 30,000 න් ඒකක 1,500 ක් තත්ත්වයෙන් අසමත්වී තිබුණු නමුත් 2018 මාර්තු 30 දින වන විටත් එහි පිරිවැය රු.796,710 ක් හා සියයට 25 ක් වූ රු.199,177 ක දඩ මුදල සැපයුම්කරුගෙන් අයකරගැනීමට කටයුතු කර නොතිබුණි.

ඖෂධ ඒකක 60,000 ක් වෙනුවෙන් යටෝක්ත ඇණවුම ඉහත සඳහන් සැපයුම්කරු වෙත ලබාදීමෙන් දින 03 කට පසුව එම ඖෂධයෙන් තවත් ඒකක 60,000 ක නව ඇණවුමක් වෙනත් සැපයුම්කරුවකු වෙත ඉදිරිපත් කර 2016 ජනවාරි 05 දින වන විට මිලදී ගෙන තිබුණි. 2016 ජනවාරි 31 දින වන විට ඒකක 74,370 ක් ගබඩාවේ ඉතිරිව පැවති අතර සාමාන්‍ය මාසික අලෙවි ප්‍රමාණය ඉක්මවා තොග මිලදී ගැනීම හේතුවෙන් පළමු සැපයුම්කරුගෙන් මිලදී ගත් ඒකක 27,347 ක්ද දෙවන සැපයුම්කරුගෙන් මිලදී ගත් ඒකක 501 ක් ද ඇතුළුව ඖෂධ ඒකක 27,848 ක් 2017 දෙසැම්බර් 31 දින වන විට කල්ඉකුත් වී තිබුණි. ඖෂධ කල් ඉකුත්වීම හේතුවෙන් සංස්ථාවට රු.මිලියන 14.83 ක අලාභයක් සිදු තිබුණි.

ප්‍රමාද ගාස්තු අයකර නොගැනීම

Formoterol Fumarate and Budesonide Dry Powder Capsules (Foracort – DP Caps 400) ඖෂධයෙන් ඒකක 30,000ක් මිලදී ගැනීම සඳහා සැපයුම්කරු සමඟ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එළඹ තිබුණු ගිවිසුම ප්‍රකාරව, රු.මිලියන 20.26 ක ප්‍රමාද ගාස්තු අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

ප්‍රමාණවත් අධිකාර බලයකින් තොරව දිරි දීමනා ගෙවීම

1994 ජුනි 14 දිනැති අංක 95 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ විධිවිධානවලට පටහැනිව මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව 1997 වර්ෂයේ සිට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් දිරිදීමනා ගෙවා තිබුණි. 2007 නොවැම්බර් 09 දින රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් සංස්ථාවේ කාර්ය මණ්ඩලයට දිරි දීමනා ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතු බවට නියෝග කර තිබුණි. 2018 මාර්තු 28 දින වන විටත් එම අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර නොතිබුණි. සමාලෝචිත වර්ෂයේදී හා පසුගිය වර්ෂ පහකදී මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව එකතුව රු.මිලියන 307.79 ක් ගෙවා තිබුණි.

ප්‍රමාණවත් අධිකාර බලයකින් තොරව ගෙවා තිබුණු නිවාඩු දීමනා

1987 නොවැම්බර් 19 දින සිට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවට ආවේනික වූ පරිපාලනමය හා පාලන රෙගුලාසි ඇතුළත් කරමින් නිවාඩු කාර්ය පරිපාටියක් පිළියෙල කර ක්‍රියාත්මක කර තිබුණි. නමුත් ඒ සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගෙන නොතිබුණු බැවින් එම නිවාඩු

කාර්ය පරිපාටිය වෙනුවට 2009 ජනවාරි මාසයේ සිට ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි සහ අනෙකුත් අදාළ වක්‍රලේඛ භාවිතා කළ යුතු බව 2009 පෙබරවාරි 16 දින අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර තිබුණි. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කාර්ය මණ්ඩලය වෙත මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව 2012 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා කාලය තුළ ඉතිරි කර ගත් වෛද්‍ය නිවාඩු සඳහා නිවාඩු දීමනා ලෙස එකතුව රු. මිලියන 18.29 ක් ගෙවා තිබුණි.

අවිධිමත් ලෙස කාර්ය මණ්ඩලය බඳවා ගැනීම

අනුමත කාර්ය මණ්ඩලයට ඇතුළත් නොවූ ආරක්ෂක නියාමක තනතුර සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ හා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින්

තොරව පුද්ගලයින් 11 දෙනෙකු ස්ථිර පදනමින් හා එක් පුද්ගලයෙකු කොන්ත්‍රාත් පදනමින් බඳවා ගෙන 2015 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා කාල පරිච්ඡේදය වෙනුවෙන් රු.මිලියන 10.02 ක් වැටුප් හා දීමනා ලෙස ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් ගෙවා තිබුණි. එමෙන්ම අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා හා කළමනාකරණ සේවා මණ්ඩලයට ඇතුළත් නොවූ ආරක්ෂක නියාමක තනතුර සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් 04 දෙනෙකු හා එක් කම්කරුවෙක් 2015 වර්ෂයේදී කොන්ත්‍රාත් පදනම මත බඳවා ගෙන 2015 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා වූ කාල පරිච්ඡේදය වෙනුවෙන් රු.මිලියන 21.17 ක් වැටුප් හා දීමනා ලෙස සංස්ථාව විසින් ගෙවා තිබුණි.

පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍යය

නිදහස් මාධ්‍ය හා ප්‍රතිසංස්කරණයන් තුළින් රාජ්‍ය පාලනය සවිබල ගැන්වීම අමාත්‍යාංශයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය වී තිබුණි. එම ප්‍රතිඵලය අත්කර ගැනීම සඳහා අමාත්‍යාංශය හා ඒ යටතේ දෙපාර්තමේන්තු දෙකක් හා ව්‍යවස්ථාපිත මණ්ඩල/ආයතන 12 ක් ස්ථාපිත කර තිබුණි. එම ආයතන මගින් පහත සඳහන් කාර්යයන් ඉටු කළ යුතුවේ.

- පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම.
- පාර්ලිමේන්තුවට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කටයුතුවලට අදාළව රජය විසින් ඉටු කළ යුතු කාර්යයන්
- පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලවලට සම්බන්ධ ආයතනික කටයුතු
- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුභසාධන කටයුතු
- පාර්ලිමේන්තු අධීක්ෂණ ප්‍රතිසංස්කරණවලට අදාළ කටයුතු
- ජනතා ආකල්ප යහපත් මානයක් කරා කේන්ද්‍රගත කරමින් ආර්ථික, සමාජීය, සංස්කෘතික හා දේශපාලනමය ක්ෂේත්‍රයන්හි ප්‍රගමන කාරකයක් ලෙස ජනමාධ්‍යයෙහි දායකත්වය ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රමෝපායයන් සම්පාදනය කිරීම
- ජනතාව තුළ දැනුම ආකල්ප සහ රසඥතාවයන් ඇතිකරලීම උදෙසා වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- ජනතාවගේ නිවැරදි තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගැනීම.
- උසස් මාධ්‍ය සඳාචාරයන් ඇති කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

- රාජ්‍ය නිල නිවේදන හා ප්‍රවෘත්ති නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම
- ශ්‍රී ලංකාව පිළිබඳ අදාළ තොරතුරු දේශීය හා විදේශීය ජනමාධ්‍ය ආයතනවලට නිකුත් කිරීම
- විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට අවශ්‍ය තොරතුරු හා ප්‍රචාරක සේවා සැපයීම
- ප්‍රකාශනවලට අදාළ ජාත්‍යන්තර ගිවිසුම් හා සම්මුතීන් ක්‍රියාත්මක කිරීම
- දෙපාර්තමේන්තු ප්‍රකාශන භාර රජයේ ප්‍රකාශන අලෙවිය, ගබඩා කිරීම හා නිකුත් කිරීමේ කටයුතු
- ප්‍රවෘත්ති, චිත්‍රපට හා වාර්තාමය වැඩසටහන් නිෂ්පාදනය හා ප්‍රදර්ශනය කිරීම
- වාණිජ රූපවාහිනී, ගුවන්විදුලි ප්‍රචාර හා විදේශ විකාශනයන් ඇතුළු ප්‍රචාරක කටයුතු

අමාත්‍යාංශය හා ඒ යටතේ ආයතන විසින් ඉහත සඳහන් කාර්ය භාරයන් ඉටු කිරීම සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණන පරීක්ෂණවලදී පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

සිනමා පාසලක්, චිත්‍රපට ප්‍රතිෂ්ඨාපන හා සංරක්ෂණාගාරයක් පිහිටුවීම

ඉහත සඳහන් කරුණ සඳහා සමාලෝචිත වර්ෂය සඳහා වන වාර්ෂික අයවැය ඇස්තමේන්තුව මගින් රු.මිලියන 25 ක ප්‍රතිපාදන සලසා තිබුණි. එම ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවූ බැවින් පරිපූරක අයවැය ඇස්තමේන්තු වෙන්කිරීම මගින් රු.මිලියන 100 ක ප්‍රතිපාදන සමඟ එකතුව රු.මිලියන 125 ක ප්‍රතිපාදන සලසා තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂය අවසන් වන විට එම කාර්ය ඉටු කිරීම සඳහා කිසිදු උපයෝජනයක් සිදු කර නොතිබුණි.

වැඩිපුර ගෙවීම් අයකර නොගැනීම

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළව කොන්ත්‍රාත්කරුට 2015 වර්ෂයේදී රු.මිලියන 6.62 ක් වැඩිපුර ගෙවා තිබුණි. එම ඉදිකිරීමට අදාළ උපදේශක වශයෙන් කටයුතු කළ රාජ්‍ය සංස්ථාවක් විසින් එසේ වැඩිපුර ගෙවා තිබුණු මුදල කොන්ත්‍රාත්කරුගෙන් අයකර ගන්නා ලෙස ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට දන්වා තිබුණත්, 2017 දෙසැම්බර් 31 දින වන විටත් එම වැඩියෙන් ගෙවීම් අයකර ගෙන නොතිබුණි.

රජයේ ලැබෙන ප්‍රාග්ධන ප්‍රදාන පොලී රහිතව බැංකුගත කිරීම

ණයවර ලිපි විවෘත කිරීමේදී එහි වටිනාකමට සමාන අගයක් සුරක්ෂිතයක් ලෙස පොලී නොලබන බැංකු ගිණුමක තැන්පත් කරන ලෙස බැංකුව විසින් කර තිබුණු ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් බැංකු ගිණුමක් විවෘත කර තිබුණි. ප්‍රාග්ධන දායකය වශයෙන් රජයේ ලැබෙන රු.මිලියන 100 ක අධික මුදලක් එම බැංකු ගිණුමේ වර්ෂය මුළුල්ලේ තැන්පත් කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට එහි ශේෂය රු.මිලියන 153 ක් වී තිබුණි.

පුවත්පත්, වාර සභරා අලෙවිය හා සමස්ථ ආදායම අඩුවීම

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් ඉකුත් වර්ෂයේදී පුවත්පත් 06 ක් හා වාර සභරා 09ක් ප්‍රසිද්ධ කර තිබුණු අතර, සමාලෝචිත වර්ෂයේදී එම ප්‍රමාණය ඉක්මවා පුවත්පත් 06 ක් සහ වාර සභරා 12 ක් ප්‍රසිද්ධ කර තිබුණි. ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේදී ප්‍රසිද්ධ කළ පුවත්පත් 04 ක හා වාර සභරා 06 ක අලෙවි කළ

පිටපත් සංඛ්‍යාව 1,117,279 කින් හෙවත් සියයට 7 කින් අඩු වී තිබුණි. ඒ අනුව සමාගමේ වාණිජ මුද්‍රණ අංශය, විශේෂ ප්‍රකාශන අංශය සහ ඩිජිටල් මුද්‍රණ අංශය විසින් උපයන ලද සමස්ත ආදායම රු.මිලියන 9.39 කින් අඩු වී තිබුණි.

පරිපාලිත සමාගම් දෙකක් වසා දැමීම

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් රු.මිලියන 3 ක හා රු.මිලියන 2.5 ක මූලික ප්‍රාග්ධනයකින් පරිපාලිත සමාගම් දෙකක් ආරම්භ කර තිබුණි. එම සමාගම් දෙකෙහි සමාලෝචිත වර්ෂය අවසන් වන විට සමුච්චිත අලාභය රු.මිලියන 25.8 ක් හා රු.මිලියන 13.1 ක් වී තිබුණි. එදින වන විට එම සමාගම් දෙකෙන් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම වෙත රු.මිලියන 22.7 ක් හා රු.මිලියන 10.7 ක් ලැබිය යුතුව තිබුණි. එම සමාගම් දෙකෙහි පාඩු ලැබීම හා අවාසිදායක කාරක ප්‍රාග්ධන තත්ත්වය මත එම සමාගම් දෙක වසා දැමීමට අධ්‍යක්ෂ මණ්ඩල විසින් 2018 පෙබරවාරි 15 දින තීරණය කර තිබුණි.


සංහිදියා නාලිකාව ආරම්භ කිරීම

2017 වර්ෂයේදී සත්‍යතා අධ්‍යයන වාර්තාවක් අනුව ජාතික සංහිදියා නාලිකාවක් ඇරඹීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත ලබා දීම සඳහා ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංධාන අමාත්‍යාංශයට රු.මිලියන 187 ක ප්‍රතිපාදන සලසා තිබුණි. එම ප්‍රතිපාදනවලින් සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 171 ක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත ලැබී තිබුණි. සංස්ථාව විසින් අදාළ කාර්ය වෙනුවෙන් ඉන් රු.මිලියන 49 ක් පමණක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව ඉතිරි වූ රු.මිලියන 122 ක ස්ථාවර තැන්පතුවල ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් ආයෝජනය කර තිබුණි.

රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය විසින් අත්පත් කර ගන්නා මාධ්‍ය වෙළෙඳ පොළ කොටස අඩුවීම

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් 2014 වර්ෂයේදී මාධ්‍ය වෙළෙඳ පොළ කොටසින් සියයට 8.7 ක් අත් කර ගෙන තිබුණි. සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය


විසින් 2014 වර්ෂයේදී මාධ්‍ය වෙළෙඳ පොළ කොටසින් සියයට 18.91 ක් අත් කර ගෙන තිබුණි. සමාලෝචිත වර්ෂය වන විට එම මාධ්‍ය ආයතන දෙකේ වෙළෙඳපල කොටස පිළිවෙලින් සියයට 4.3 ක් හා සියයට 7 ක් දක්වා අඩු වී තිබුණි. එසේ අඩුවීම රූපසටහන 22 හි දැක්වේ.



රූපසටහන 22. - රාජ්‍ය මාධ්‍ය අත්පත් කර ගත් වෙළෙඳ පොළ කොටස අඩුවීම
මූලාශ්‍රය - සීමාසහිත ලංකා වෙළෙඳපොළ පර්යේෂණ කාර්යාංශය

ඉහත තොරතුරු අනුව රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය දෙකෙහි වෙළෙඳපොළ කොටස අඛණ්ඩවම වර්ෂයෙන් වර්ෂයට පහත වැටී තිබුණි. මේ නිසා ආයතනයන්හි ප්‍රධානතම ආදායම්

මාර්ගය වන ගුවන් කාල විකුණුම් ආදායමද, වාර්ෂිකව සිසුයෙන් පහළ වැටී තිබුණි. විස්තර රූපසටහන 23 හි දැක්වේ.



රූපසටහන 23 - ගුවන් කාල විකුණුම් ආදායම අඩුවීම
මූලාශ්‍රය - වාර්ෂික මූල්‍ය ප්‍රකාශන

මෙසේ ගුවන් කාල විකුණුම් අදායම අඩුවීම නිසා වෙළඳපොළ කොටස් අඩු වී තිබුණු අතර සේවාදායකයන් පෞද්ගලික රූපවාහිනී නාලිකාවලට ආකර්ෂණය වී ඇත. මෙලෙස රූපවාහිනී නාලිකා දෙකෙන් ඉවත්වන සේවාදායකයන් නැවත ආකර්ෂණය කරවා ගැනීම සඳහා නාලිකා දෙකෙහි පවතින අනුමත වෙළඳ දැන්වීම් සඳහා අයකරනු ලබන සම්මත රේටයන්ට වඩා ඉතා අඩු රේටයන් යටතේ සියයට 65 ක් ඉක්මවන වට්ටම් සහිතව ගුවන් කාලය ලබා දීමට සිදු වී තිබුණි. එසේ වට්ටම් ලබා දීමට අමතරව එම සේවාදායකයන් සඳහා ගාස්තු අය කිරීමෙන් තොරව දෙනු ලබන තීරු පටි දැන්වීම්, අතිරේක දැන්වීම් වැනි දේද වැඩියෙන් ලබා දී තිබුණි.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වා ගැනීම

2010 මැයි 14 දිනැති අංක සීඒ/1/17/1 දරන ජනාධිපති ලේකම් කාර්යාලයේ චක්‍රලේඛයේ 1 ඡේදය හා 2012 ජූලි 10 දිනැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තාවේ නියෝග අංක 7 ප්‍රකාරව අමාත්‍යාංශ හා ඒ යටතේ පවත්නා සියලුම ආයතනයන් හි කාර්යාල භූකිතාක් දුරට රජයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන යායුතු බව අවධාරණය කර තිබුණි. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ආරම්භයේ සිට වර්ෂ 40 ක පමණ කාලයක් කුලියට ලබාගත් පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වා තිබුණි. ඒ වෙනුවෙන් 2006 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා කාලපරිච්ඡේදය තුළ ගොඩනැගිලි කුලී වශයෙන් රු.මිලියන 18.81 ක් වැය කර තිබුණි. රජයේ ගොඩනැගිල්ලක් සපයා ගැනීමට ඇති අපහසුතාවය මත මෙම තත්ත්වය උද්ගතවී ඇති බව මණ්ඩලයේ සභාපතිවරයා විසින් විගණනය වෙත දන්වා තිබුණි.

ලියාපදිංචි නොකළ පුවත්පත් සම්බන්ධයෙන් විමර්ශනයන් නොකිරීම

1973 අංක 05 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනතේ 25 වන වගන්තිය ප්‍රකාරව සෑම පුවත්පතක්ම පුවත්පත් මණ්ඩලයේ ලියාපදිංචි කළ යුතුව තිබුණි. එලෙස ලියාපදිංචි නොකර වෙළඳපොළට නිකුත් කරන පුවත්පත් සම්බන්ධව අවශ්‍ය රීති හා නියෝග සම්පාදනය කිරීමට පනතේ 30 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට බලය තිබුණි. නමුත් මණ්ඩලය විසින් ඒ සඳහා රීති හෝ නියෝග පිළියෙල කර නොතිබුණි. ලියාපදිංචි කළ යුතු පුවත්පත් සංඛ්‍යාව ලෙස මණ්ඩලය තක්සේරු කළ සංඛ්‍යාව 300 ක් වී තිබුණත්, 2016 හා 2017 වර්ෂවල ලියාපදිංචි කළ පුවත්පත් සංඛ්‍යාව පිළිවෙලින් 230 ක් හා 199 ක් වී තිබුණි. වෙළඳපොළ තුළ ලියාපදිංචියකින් තොරව අලෙවිකරණ පුවත්පත් පිළිබඳව විමර්ශනය කිරීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් මණ්ඩලය විසින් කටයුතු කර නොතිබුණි.

මහජනතාව විසින් ඉදිරිපත් කරන පැමිණිලි විභාග නොකිරීම

සමාලෝචිත වර්ෂයේදී ප්‍රවාහිනී පත්‍රවලට විරුද්ධව මහජනතාව සහ විවිධ ආයතන විසින් පැමිණිලි 49 ක් ශ්‍රී ලංකා පුවත් පත් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි. 2016 වර්ෂයේ නොවිසඳී තිබූ පැමිණිලි 52 ක්ද සමඟ සමාලෝචිත වර්ෂයේදී විසඳීමට තිබුණු මුළු පැමිණිලි සංඛ්‍යාව 101 ක් වී තිබුණි. ඉන් පැමිණිලි 35 ක් සමාලෝචිත වර්ෂය අවසන් වන විටදී විසඳා නොතිබුණි. එම නොවිසඳූ පැමිණිලි 35 කින් 16 ක් වර්ෂ 1 ක සිට වර්ෂ 4 ක් දක්වා වූ කාල පරාසයක ප්‍රමාදයක් සිදු වී තිබුණි.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධනය


නීති ගරුක සමාජයක් සඳහා නීතිය හා සාමය පවත්වාගෙන යාම, දකුණු පළාතේ සංවර්ධනය ඉහළ නැංවීම මෙම ක්ෂේත්‍රයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය වී තිබුණි. එම ප්‍රතිඵලය අත්කර ගැනීම සඳහා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුවකින් හා ව්‍යවස්ථාපිත මණ්ඩල/ආයතන 03 ක් විසින් පහත සඳහන් කාර්යභාරය ඉටු කළ යුතුව තිබුණි.

- නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන විෂයයන්ට අදාළ දෙපාර්තමේන්තුව හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයන්ට අදාළ ප්‍රතිපත්ති වැඩසටහන් හා ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසුපරම් කිරීම හා ඇගයීම, නීතිය හා සාමය පවත්වාගෙන යාම සමාජ විනය තහවුරු කරන පුළුල් ප්‍රතිසංස්කරණ කිරීම ඇතුළත් උපාය මාර්ග සංවර්ධනය.
- රටවාහන ගමනාගමනය පාලනය
- අපරාධ හා සමාජ විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම හා වැලැක්වීම
- ඓතිහාසික ගාලු කොටුව සංරක්ෂණය, ආරක්ෂාව සහ පුනරුත්ථාපනය කිරීම
- දක්ෂිණ පළාත් සංවර්ධන මණ්ඩලය ස්ථාපනය කිරීම

ඉහත සඳහන් කාර්යභාරයන් ඉටු කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද නියැදි විගණනයේදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.

රට වාහන අනතුරු වැලැක්වීම

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යයක් වනුයේ ජනතාවගේ ජීවිත හා දේපළවල ආරක්ෂාව සැලසෙන පරිදි රටවාහන ගමනාගමනය විධිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම වේ. රට තුළ ගමනාගමනයට යොදාගෙන ඇති වාහන ප්‍රමාණය සිසුලෙස වර්ධනය වීම හා ඊට සමානුපාතිකව වාහන අනතුරු ප්‍රමාණය සිසු ලෙස වර්ධනය වීමේ වේගය වාහන 1,000 කට අනතුරු 6 ක් ලෙස 2014-2016 කාල පරිච්ඡේදය තුළ ස්ථාවරව පැවැතුණි. 2017 වර්ෂයේදී එම අනුපාතය 1,000 කට 5 ක් දක්වා අඩුවී තිබුණි. නමුත් අනතුරු නිසා මිය ගිය සංඛ්‍යාව වාර්ෂිකව වැඩි වී තිබුණි. 2015 වර්ෂයේදී අනතුරු නිසා 2,816 දෙනෙකු මිය ගිය අතර එය 2017 වර්ෂය අවසන් වන විට 3,147 දෙනෙකු දක්වා වැඩි වී තිබුණි. 2015 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා සිදු වී තිබුණු අනතුරු සංඛ්‍යාව හා මිය ගිය සංඛ්‍යාව රූපසටහන 24 හි දැක්වේ.



රූපසටහන 24 - වාහන අනතුරු හා එම අනතුරු නිසා මියගිය සංඛ්‍යාව මූලාශ්‍රය - රටවාහන පොලිස් මූලස්ථානයේ තොරතුරු.

සමාලෝචිත වර්ෂයේදී මාරක අනතුරු ප්‍රමාණය හා මියගිය සංඛ්‍යාව වැඩිවී තිබුණි. වාර්ෂික මාරක අනතුරු සංඛ්‍යාව 130 ඉක්මවූ හා බරපතල අනතුරු සංඛ්‍යාව 400 ඉක්මවූ පොලිස් කොට්ඨාශ ලෙස නුගේගොඩ, ගම්පහ, කුරුණෑගල, අනුරාධපුර හා රත්නපුර පොලිස් කොට්ඨාශ හඳුනාගෙන තිබුණි. එමෙන්ම සැකකරුවන් හඳුනා නොගත් මාරක අනතුරු 63 ක් හා බරපතල අනතුරු 183 ක් ද ඇතුළත් අනතුරු 2,105 ක් වාර්තා වී තිබුණි.

අපරාධ විසඳීම

රට තුළ නීතිය හා සාමය ආරක්ෂාවීමේ ප්‍රගතිය පිළිබිඹු කරන ප්‍රධාන දර්ශකයක් වන්නේ රට තුළ අපරාධ වාර්තාවීම්වල නිරපේක්ෂ ප්‍රමාණය සහ වාර්තා වූ අපරාධ විසඳීමේ සාපේක්ෂ අගයයි. සිදු වී තිබුණු අපරාධ ප්‍රමාණය අනුව අපරාධ වර්ග 06 කට අදාළ අපරාධ සංඛ්‍යාව ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී අඩු වී තිබුණි. නමුත් තවත් අපරාධ වර්ග 4 කට අදාළ අපරාධ සංඛ්‍යාව ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී වැඩි වී තිබුණි. එමෙන්ම ලැබී තිබුණු පැමිණිලිවලින් විසඳනු ලැබූ පැමිණිලි ප්‍රමාණයේ ප්‍රතිශතය අපරාධ වර්ග 8 ක් සම්බන්ධයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව ඉහළ ප්‍රතිශතයක් වාර්තා කර තිබුණි. අපරාධ වර්ග 2 කට අදාළව එම ප්‍රතිශතය සමාලෝචිත වර්ෂයේදී අඩු වී තිබුණි. විස්තර වගුව 21 හි දැක්වේ.

අපරාධ වර්ගය	2016			2017		
	වාර්තා වූ ප්‍රමාණය	විසඳනු ලැබූ ප්‍රමාණය	විසඳු ප්‍රතිශතය	වාර්තා වූ ප්‍රමාණය	විසඳනු ලැබූ ප්‍රමාණය	විසඳු ප්‍රතිශතය
බරපතල අපරාධ	36,937	26,869	72.74	35,979	28,016	77.86
සුළු වැරදි පුද්ගලයන්ට එරෙහි	45,579	30,481	66.88	52,224	29,303	69.40
සුළු වැරදි දේපළවලට එරෙහි	33,349	15,969	47.88	32,881	16,664	50.68
සුළු පැමිණිලි	1,039,350	1,038,942	99.96	1,029,087	1,029,047	99.99
ලමයින්ට එරෙහි වූ අපරාධ	5,709	3,294	57.70	5,054	3,711	73.43
කාන්තාවන්ට එරෙහි වූ අපරාධ	9,042	4,986	55.14	8,444	6,100	72.24
සුරා සම්බන්ධ වැරදි	120,105	111,028	92.44	120,198	113,037	94.04
නිදා ජනක ද්‍රව්‍ය සම්බන්ධ වැරදි	88,352	86,330	97.71	107,944	104,641	96.94
දූෂණ වැරදි	1,255	1,217	96.97	1,055	1,025	97.16
ව්‍යවස්ථාපිත වැරදි	46,171	44,177	95.68	49,013	46,857	95.60

වලුව 21 - වාර්තාගත වූ අපරාධ ගණන හා ඒ සඳහා විසඳුම් ලබාදීම

මූලාශ්‍රය - වාර්ෂික කාර්යසාධන වාර්තාව -2017

රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය

මත්ද්‍රව්‍ය පාලනය

අන්තරායාකාරී ඖෂධ භාවිතය හා සංසරණය වැලැක්වීම ද අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යයකි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක

කාර්යාංශයේ වාර්ෂික වාර්තා අනුව සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂයේදී අත්අඩංගුවට ගෙන තිබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය පහත සඳහන් වගුව 22 හි දැක්වේ.

ආයතනය	Heroin- හෙරෝයින් කි.ග්‍රෑ		Cannbis- කැනබීස් කි. ග්‍රෑ.		Hashish - හෂීස් කි.ග්‍රෑ		Cocaine- කොකේන් කි.ග්‍රෑ	
	2016	2017	2016	2017	2016	2017	2016	2017
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය	147.7	23.6	108.3	206.6	4.7	1.1	1486.3	2.1
පොලිස් ස්ථාන	48.7	236.8	3531.8	3876.9	35.6	3.0	1.6	218.6
විශේෂ කාර්යය බලකාය	0.3	0.3	409.9	512.9	0.0	-	0.1	-
වෙනත් ආයතන	10.2	54.2	124.5	390.6	0.0	34.0	82.8	0.0
එකතුව	207.0	315.0	4174.5	4987.1	40.3	38.2	1570.8	220.7

වගුව 22 - අත්අඩංගුවට ගෙන තිබුණු මත්ද්‍රව්‍ය ප්‍රමාණය
මූලාශ්‍රය - පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වාර්ෂික වාර්තාව

පෙරසවි ගොඩනැගිලි ඉදිකිරීම ප්‍රමාදවීම

2017 වර්ෂයේදී පෙරසවි ගොඩනැගිලි 103 ක් ඉදි කිරීම සඳහා රු.මිලියන 625 ක ප්‍රතිපාදන වාර්ෂික අයවැය ඇස්තමේන්තුවෙන් සලසා තිබුණි. එම ගොඩනැගිලි ඉදිකිරීම ශ්‍රී ලංකා පොලීසිය හා විශේෂ කාර්ය බලකාය විසින් සිදු කර තිබුණි. ශ්‍රී ලංකා පොලීසිය වෙත රු.මිලියන 450 ක ප්‍රතිපාදන ලබා දී තිබුණු අතර ඉන් රු.මිලියන 87.28 ක ප්‍රතිපාදන ඉතිරි කර තිබුණි. ගොඩනැගිලි 08 ක ඉදිකිරීම් අවසන් කර නොතිබුණු අතර තවත් ගොඩනැගිලි 2 ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කර නොතිබුණි. විශේෂ කාර්ය බලකාය වෙත රු.මිලියන 175 ක ප්‍රතිපාදන ලබාදී තිබූ අතර කඳවුරු 06 ක ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු අවසන් කර නොතිබුණි.

පොලිස් ස්ථාන 600 ක් ඉදිකිරීමේ ඉලක්කයට ළඟා නොවීම

පොලිස් ස්ථාන හා පොලිස් මුරපොල 50 ක් ඉදිකිරීම සඳහා රු.මිලියන 500 ක ප්‍රතිපාදන සලසා තිබුණු අතර ඉන් රු.මිලියන 446.88 ක් වෙනත් වැය විෂයන්ට මාරු කළ පසු රු.මිලියන 53.12 ක ප්‍රතිපාදන ප්‍රමාණයෙන් රු.මිලියන 8.05 ක් පමණක් වැයකර තිබුණි. සමාලෝචිත වර්ෂයේදී නව පොලිස් ස්ථාන 17 ක් පිහිටුවා තිබූ අතර මුළු පොලිස් ස්ථාන සංඛ්‍යාව 489 දක්වා වැඩි කර තිබුණි. නමුත් අපේක්ෂිත ඉලක්කය වෙත ළඟා වී නොතිබුණි.

පොලිස් අභ්‍යාස ආයතනය සංවර්ධනය කිරීම

පොලිස් අභ්‍යාස ආයතනයේ සංවර්ධන වැඩ සම්පූර්ණයෙන් නිම කිරීම සඳහා රු.මිලියන 587.31 ක ජර්නිපාදන සලසා තිබුණි. එම ප්‍රතිපාදනයෙන් රු.මිලියන 563.00 ක් වෙනත් වැය විෂයන්ට මාරු කිරීමෙන් පසු රු.මිලියන 24.31 ක ශුද්ධ ප්‍රතිපාදනයෙන්

රු.මිලියන 11.18 ක් පමණක් වැය කර තිබුණි. කටාන අභ්‍යාස ආයතනයේ පරිපාලන ගොඩනැගිලි, නේවාසිකාගාර, නිල නිවාස හා ක්‍රීඩා පිටි ඇතුළු ගොඩනැගිලි 11 ක ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුම්කර තිබුණද, එයින් 09 ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කර නොතිබුණි.

පොලිස් පුහුණු පාසලේ ගොඩනැගිලි ඉදිකිරීම

ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් නිම කිරීම සඳහා රු.මිලියන 199.69 ක ප්‍රතිපාදන සලසා තිබුණි. ඉන් රු.මිලියන 100 ක් වෙනත් වැය විෂයකට මාරු කර තිබුණු අතර ඉතිරි රු.මිලියන 99.69 කින් රු.මිලියන 95.96 ක් වැය කර තිබුණි. නේවාසිකාගාර, ශ්‍රවණාගාර හා මාර්ග ඇතුළු ව්‍යාපෘති 06 කින් අධ්‍යක්ෂ කාර්යාල සංකීර්ණය පුළුල් කිරීම හා පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නේවාසිකාගාර ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර නොතිබුණි.

පොලිස් තොරතුරු හා සන්නිවේදන ජාලය

සමාලෝචිත වර්ෂයේදී ජාල සන්නිවේදන කාර්යයන් වලින් සියයට 50 ක ප්‍රමාණයක් නිම කිරීම සඳහා රු.මිලියන 150 ක ප්‍රතිපාදන සලසා තිබුණි. ඉන් රු.මිලියන 92.50 ක් උපයෝජනය කළ බවට ගිණුම් ගත කර තිබුණත්, එම මුදල පොලිස්පති (ප්‍රවර්ථන) ගිණුමේ රඳවාගෙන තිබුණු බැවින් එම ජාල සන්නිවේදන කාර්යයන් ඉටු කර ගැනීමේ කාර්යසාධනයක් ළඟා කර ගෙන නොතිබුණි.

විශේෂ කාර්ය බලකාය සඳහා ගොඩනැගිලි ඉදිකිරීම

2017 වර්ෂයේදී විශේෂ කාර්ය බලකාය සඳහා ගොඩනැගිලි 60 ක් ඉදිකිරීම සඳහා රු.මිලියන 325 ක ප්‍රතිපාදන සලසා තිබුණි.

ඉන් රු.මිලියන 17.36 ක් වෙනත් වැය විෂයන්ට මාරු කිරීමෙන් පසු සමාලෝචිත වර්ෂය අවසාන වන විට රු.මිලියන 115.77 ක ප්‍රතිපාදන ඉතිරි කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසාන වන විට ගොඩනැගිලි 43 ක වැඩ නිමකර තිබුණු අතර ගොඩනැගිලි 17 ක ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පැවැතුණි.

නවීන උපකරණවලින් සන්නද්ධ කර ධාරිතාවය වැඩි කිරීම

වඩා යෝග්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමක් සඳහා පොලිස් දෙපාර්තමේන්තුව නවීන උපකරණවලින් සන්නද්ධ කර ධාරිතාවය වැඩි කිරීම සඳහා 2017 වාර්ෂික අයවැය යෝජනා යටතේ ලබාදුන් රු. බිලියන 5 ක අමතර ප්‍රතිපාදන උපයෝජනය කර නොතිබුණි.

මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පුනරුත්ථාපනය කිරීම

මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පුනරුත්ථාපනය කිරීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් කඳවුරු 6 ක් පවත්වා තිබුණු අතර එයින් කඳවුරු 3 ක් වෙනුවෙන් වෛද්‍ය සභාවෙන් පූර්ණ ලියාපදිංචිය හෝ තාවකාලික ලියාපදිංචිය ලබා ගෙන නොතිබුණු වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය සේවාව ලබාගෙන තිබුණි. ක්‍රීඩාවේදී භාවිතා කරන ක්‍රියාකාරීත්වය වර්ධක ඖෂධවල පරිච්ඡේදය ද්‍රව්‍ය අඩංගු බවට සිදුකරන ලද ජීව විද්‍යාත්මක සාම්පල විශ්ලේෂණය, අධිකරණ කටයුතු සඳහා විද්‍යාත්මක සේවාවන් ලබා දීම හා ශ්‍රී ලංකා රේගුව සඳහා තාක්ෂණික සහාය ලබා දීම වැනි කාර්යයන් 2017 වර්ෂයේදී සිදුකර නොතිබුණි. ඉහත කාර්යයන්ගෙන් 2016 වර්ෂයේදී එකක් පමණක් සිදු කර තිබුණි. විචි හෙරොයින්වල නව තනුක කාරක අඩංගු බවට සිදුකරන විශ්ලේෂණ සියයට 50 කට අඩු මට්ටමක පැවති අතර මත්ද්‍රව්‍ය හා

අපරාධ වැලැක්වීමේ කාර්යාලය මගින් ලබා දී ඇති ඊ අධ්‍යාපන වැඩසටහන්, මාදක හා මනෝවර්ථක ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට

ක්ෂේත්‍ර පරීක්ෂණ කට්ටල සකස් කිරීම සියයට 10 ක් වැනි ඉතා අඩු මට්ටමක පැවැතුණි. ඉකුත් වර්ෂයේදී එය සියයට 37 ක ප්‍රගතියක් පෙන්නුම් කර තිබුණි.

වරාය හා නාවික කටයුතු

බාධාවකින් තොර සමුද්‍රීය වරාය පහසුකම් නිර්මාණය කිරීම මෙම අංශයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය වී තිබුණි. එම අපේක්ෂාව ඉටු කර ගැනීම සඳහා වරාය හා නාවුක කටයුතු අමාත්‍යාංශය හා ව්‍යවස්ථාපිත මණ්ඩල/ආයතන 03 ක් විසින් පහත සඳහන් කාර්යභාරයන් ඉටු කළ යුතුව තිබුණි.

- වරාය හා නාවික කටයුතු විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම
- අද්මිරාල්තීයට අයත් ඒවා හැර අනෙකුත් වරාය තෙල් ටැංකි උපකරණ, ප්‍රදීපාගාර සහ ප්‍රදීපස්ථම්භ සංවර්ධනය සහ පරිපාලන කටයුතු
- නාවික සේවා සැපයුම්කරුවන් හා පරිහරණය කරන්නන් අතර ආරවුල් බෙරුම්කරණය
- නාවික සේවාවන් සඳහා තරඟ රීති මාලාවන් පැනවීම
- නාවික සැපයුම්කරුවන් සහ පරිහරණය කරන්නන් අතර උපදේශාත්මක සම්බන්ධීකරණය තහවුරු කිරීම හා සහායවීම
- බුත් යාත්‍රා සහ සමුද්‍ර මුක්තාවශේෂ භාර ගැනීම
- නාවික කටයුතු සංවර්ධන අරමුදල පරිපාලනය කිරීම
- නැව් ගාස්තු හා නාවික සේවා කටයුතු
- වෙරළාසන්න මගී ප්‍රවාහනය
- ආයතනයන් අධීක්ෂණය කිරීම.

ඉහත සඳහන් කාර්යභාරයන් ඉටු කිරීම සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණන පරීක්ෂණවලදී අනාවරණය වූ වැදගත් විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.

හම්බන්තොට වරාය - II අදියර සඳහා ඉඩම් අත්පත් කරගැනීම හා වන්දි ගෙවීම.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඉඩම් අත්පත් කරගැනීම හා ඒ සඳහා වන්දි ගෙවීමට 2016 වර්ෂයේදී හා 2017 වර්ෂයේදී පිළිවෙලින් රු.මිලියන 1,000 ක් බැගින් ප්‍රතිපාදන සලසා තිබුණි. එම ප්‍රතිපාදනවලින් ඉඩම් අත්පත් කර ගැනීම වෙනුවෙන් පිළිවෙලින් රු.මිලියන 892.5 ක් හා රු.මිලියන 164.2 වශයෙන් එකතුව රු.මිලියන 1,056.7 ක් වැය කර තිබුණි. නමුත් පවරාගත් ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය පවරා ගැනීමේ හා මුල් පදිංචිකරුවන්ට ලබාදුන් විකල්ප ඉඩම් සඳහා විධිමත් හිමිකම් සහතික ලබාදීමේ කටයුතු 2018 මැයි 08 දින වන විටත් අවසන් කර නොතිබුණි.

යාපනය අර්ධද්වීපය හා ආශ්‍රිත දූපත්වල ජැටි පහසුකම් සංවර්ධනය කිරීම.

යාපනය අර්ධද්වීපය හා ආශ්‍රිත දූපත් අතර ආරක්ෂිත ලෙස මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ජැටි පහසුකම් සංවර්ධනය කිරීමේ කාර්යය සඳහා 2016 හා 2017 වර්ෂවලදී පිළිවෙලින් රු.මිලියන 50 ක් හා රු.මිලියන 35 ක් වශයෙන් එකතුව රු.මිලියන 85 ක ප්‍රතිපාදන සලසා තිබුණි. එම ප්‍රතිපාදනවලින් පිළිවෙලින් රු.මිලියන 14.5 ක් හා රු.මිලියන 20.5 ක් වශයෙන් එකතුව රු.මිලියන 35 ක් පමණක් උපයෝජනය කර යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවර්ධන ව්‍යාපෘති 02 ක් ක්‍රියාත්මක කර තිබුණි. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

නාවික ලේකම් කාර්යාලයේ යාපනය දිස්ත්‍රික් උප කාර්යාලය හා නිල නිවස ඉදිකිරීම.

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය විසින් පිළියෙල කර තිබුණු සමාලෝචිත වර්ෂයට අදාළ ක්‍රියාකාරී සැලැස්ම අනුව මෙම ඉදිකිරීම් කාර්යය 2017 දෙසැම්බර් 31 දින වන විට අවසන් කළ යුතුව තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂය අවසන් වන විට එම ඉදිකිරීම් කටයුතුවලින් සියයට 7 ක පමණ භෞතික ප්‍රගතියක් පමණක් ලබා ගෙන තිබුණි. කෙසේ වුවද, කොන්ත්‍රාත්කරු සමඟ එළඹ තිබූ ගිවිසුම අනුව ඉදිකිරීම් කටයුතු 2018 අගෝස්තු 08 දි නිම කළ යුතුව තිබුණි. එදින වන විට එහි සමස්ථ භෞතික ප්‍රගතිය සියයට 45 ක් පමණ වී තිබුණි.

දියත් මග (Slipway) ඉදිකිරීම.

යාපනය අර්ධද්වීපය හා දූපත් අතර මගී හා භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා ලියාපදිංචිය, නියාමනය හා අළුත්වැඩියාව සඳහා පහසුකම් සැපයීම තුළින් වෙරළාසන්න මගී ප්‍රවාහන සේවා විධිමත් කිරීමේ අරමුණ ඇතිව කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ දියත් මග (Slipway) ඉදිකිරීම සඳහා 2016 අගෝස්තු 29 දින නාවික හමුදාව සමඟ ගිවිසුමකට එළඹ තිබුණි. ගිවිසුම අනුව 2016 දෙසැම්බර් 31 දිනට ඉදිකිරීම් කටයුතු අවසන් කළ යුතුව තිබුණු නමුත් 2017 දෙසැම්බර් 31 දින වන විටත් එම කාර්යය නිමකර නොතිබුණි. සමාලෝචිත වර්ෂයේ ප්‍රගති සමාලෝචන වාර්තා අනුව එදින වන විට පැවති සමස්ථ ඉදිකිරීම්වල භෞතික ප්‍රගතිය සියයට 65 ක මට්ටමක පැවැතුණි.

මළ නිෂ්කාශණය කිරීම සඳහා ගුදම් පවත්වා ගෙන යාම

භාරකරුවකු රහිතව පැමිණෙන පුද්ගලික ගමන් මළ නිෂ්කාශණය කිරීම සඳහා ගුදම් (Unaccompanied Personal Baggage Clearance Warehouse) පවත්වාගෙන යාමෙන් 2017 වර්ෂයේදී රු.මිලියන 29.64 ක ආදායමක් උපයා ගැනීමට සැලැස්ම කර තිබුණි. නමුත් අදාළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2017 දෙසැම්බර් 31 වන විටත් අවසන් කර නොතිබුණි.

ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීම

සීමාසහිත නැව් සංස්ථාව විසින් සමාලෝචිත වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම සඳහා සැලැස්ම කළ පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කර නොතිබුණු අවස්ථා අනාවරණය විය.

- ටග් යාත්‍රා මෙහෙයුම් සේවා සැපයීමෙන් 2017 වර්ෂයේදී රු.මිලියන 53 ක ආදායමක් උපයා ගැනීමට සැලැස්ම කර තිබුණත් 2017 දෙසැම්බර් 31 දින වන විටත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර නොතිබුණි.
- තෙවන පාර්ශ්වකරුවකු සමඟ එක්ව ස්ව බලයෙන් ක්‍රියාකරන බත්තල් (Self Propelled Barges) දෙකක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන තිබුණත්, අදාළ ආයතන සමඟ එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම නිසා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර නොතිබුණි.
- තෙවන පාර්ශ්වකරුවකු සමඟ එක්ව නෞකා සඳහා ඉන්ධන සැපයීමේ පාවෙන ගබඩා පහසුකම් (Floating Bunker Storage) පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර ලබාගැනීම ප්‍රමාදවීම නිසා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර නොතිබුණි.

- දකුණු ඉන්දියානු කළාපය තුළ මගී ප්‍රවාහන පාරු / නැව් සේවා කටයුතු (Passenger Ferry / Cruise Operations) පවත්වාගෙන යාම සඳහා පහසුකම් සීමිතවීම හා සංචාරක ආකර්ශනයක් නොමැතිව ගමනාන්තයක් පැවතීම හේතුවෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකිවී තිබුණි.
- වෙරළාසන්න නාවික සේවා පවත්වාගෙන යාම සඳහා වූ ශක්‍යතා අධ්‍යයනය, අවශ්‍ය දත්ත නොමැති වීම හේතුවෙන් අවසන් කිරීමට නොහැකි වී තිබුණි.

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ (IMO) ප්‍රඥාප්තීන්වලට අනුගත වන පරිදි වෙරළ රෙගුලාසි හා දේශීය අණපනත් සංශෝධනය කිරීම.

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ (IMO) ජාත්‍යන්තර ප්‍රඥාප්ති සපුරාලීමට අවශ්‍ය පරිදි දේශීය නීති සංශෝධනය කිරීමට 2015

අප්‍රේල් 29 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබුණි. ඒ අනුව 2016 ජූනි 30 දින වනවිට, වෙරළ සම්බන්ධ රෙගුලාසි හා දේශීය අණපනත් ජාත්‍යන්තර ප්‍රඥාප්තිවලට අනුකූල වන පරිදි සංශෝධනය කර පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට වෙරළ නාවික ලේකම් කාර්යාලය විසින් සැලසුම් කර තිබුණු නමුත් 2017 දෙසැම්බර් 31 දින වන විටත් අදාළ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර නොතිබුණි

ශ්‍රී ලංකාවට අයත් සියලු වරායන් වෙත නැව් ආගමනය සහ නැව් බඩු මෙහෙයවීම

කොළඹ, ගාල්ල, හම්බන්තොට හා ත්‍රිකුණාමලය යන ප්‍රධාන වරායන් වෙත නැව් ආගමනය සහ වරායන් මගින් පසුගිය වර්ෂ 05 ක් තුළ මෙහෙයවන ලද බහලුම් ඒකක සහ සම්ප්‍රදායික නැව් බඩු ප්‍රමාණයන් පිළිබඳ විස්තර වගුව 23 හි දැක්වේ.

විස්තරය	2013	2014	2015	2016	2017
පැමිණි නැව් සංඛ්‍යාව	4,024	4,298	4,760	5,023	4,942
මෙහෙයවන ලද විසිසම (TEUs) බහලුම් ඒකක ගණන (ඒකක 000)	4,306	4,908	5,185	5,735	6,209
මෙහෙයවන ලද සම්ප්‍රදායික නැව් බඩු ජරමාණය (මෙ.ටොන් 000)	5,664	6,339	7,156	7,811	7,735

වගුව 23 - ප්‍රධාන වරායන්වල මෙහෙයවන ලද බහලුම් ඒකක හා සම්ප්‍රදායික නැව් බඩු ප්‍රමාණය
 මූලාශ්‍රය :- ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්යසාධන සමාලෝචන වාර්තාව

2017 වර්ෂයේදී ශ්‍රී ලංකාවට පැමිණි මුළු නැව් ප්‍රමාණය 4,942 ක් වී තිබුණු අතර, එය ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 1.6 කින් අඩු වී තිබුණි. නැව් සමාගම් ඒකාබද්ධකරණය වීම නිසා ගැඹුරින් වැඩි විශාල නොවිකා මගින් බහළුම් ගෙන ඒම මේ සඳහා හේතු වී තිබුණි. 2017 වර්ෂයේදී මෙහෙයවන ලද විසිසම බහලුම් ඒකක

ගණන 6,209,068 ක් වූ අතර, ඉකුත් වර්ෂයට සාපේක්ෂව එය සියයට 8.27 කින් වැඩි වී තිබුණි. එසේම සම්ප්‍රදායික නැව් බඩු මෙහෙයවීම 2017 වර්ෂයේදී මෙ.ටොන් (දහස්) 7,735 ක් වූ අතර, එය ඉකුත් වර්ෂයේ මෙහෙයුම්වලට සාපේක්ෂව සියයට 0.97 කින් අඩු වී තිබුණි.

බහාළුම් මෙහෙයුම් කටයුතුවල කොළඹ වරායේ ජාත්‍යන්තර ස්ථානය සහ වරාය අධිකාරියේ වෙළඳපල කොටස

2017 වර්ෂය සඳහා ලෝක වරාය පිළිබඳව ඇල්ෆාලයින් සංවිධානය විසින් නිකුත් කරන ලද ඇල්ෆාලයින් වාර්තාව (Alpha liner Report) අනුව කොළඹ වරාය විසිසම ඒකක (Twenty Equivalent Unit) 6,209,068 ක් මෙහෙයුම් සිදු කරමින් ලෝකයේ 23 වෙනි ස්ථානයේ රැඳී සිටි අතර, 2016 වර්ෂයට සාපේක්ෂව එම කටයුතුවල සියයට 8.27 ක වර්ධනයක් ළඟා කර ගෙන තිබුණි.

සමාලෝචිත වර්ෂය අවසන් වන විට කොළඹ වරාය තුළ බහාළුම් හැසිරවීම ඇතුළු මෙහෙයුම් කටයුතු සිදු කරන පර්යන්ත 04 ක් පැවති අතර එයින් ජයබහළු පර්යන්තය හා සමගි බහාළුම් පර්යන්තය පූර්ණ වශයෙන් වරාය අධිකාරිය සතුවිය. අනෙකුත් පර්යන්ත දෙක වන කොළඹ ජාත්‍යන්තර බහාළුම් පර්යන්තය (C.I.C.T) හා දකුණු ආසියානු පිවිසුම් පර්යන්තය (S.A.G.T) පුද්ගලික ආයතන දෙකක් වෙත සියයට 85 ක අයිතිය මත අවුරුදු 35 කට ඉදිකිරීම, මෙහෙයවීම සහ පැවරීම (Built, Operation & Transfer) යන පදනම යටතේ බදු දී තිබුණි.

සමස්ථයක් වශයෙන් ගත්කළ 2016 වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ දී කොළඹ වරායේ බහාළුම් හැසිරවීම සියයට 8 කින් වර්ධනය වී තිබුණ ද, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහලුම් මෙහෙයුම් කටයුතු සියයට 4 කින් අඩුවී තිබුණි. මේ සඳහා පහත සඳහන් කරුණු ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.


- අධිකාරියට අයත් දැනට මෙහෙයුම් කටයුතු සිදු කරන පර්යන්තයන්හි උපරිම ගැඹුර මීටර් 14.2 ක් වන අතර,

වර්තමානයේ භාවිතා වන විශාල නැව් නැංගුරම් ලෑම සඳහා එම ගැඹුර ප්‍රමාණවත් නොවීම සහ ප්‍රමාණවත් ගැඹුරක් සහිත ඉදිකිරීම් සම්පූර්ණ කර ඇති (මීටර් 18 ක් ගැඹුර සහිත) නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කිරීම සඳහා පියවර නොගැනීම.

- පර්යන්තවල පවතින ග්‍රැන්ට්‍රි දොම්කරවල (Gantry Crane) එලදායි ජීව කාලය අවසන් වීම හා ඒවා යල්පැන ගිය උපකරණ වීම.
- ගුදම් ගාස්තු නිදහස් කාල සීමා තරඟකාරී ලෙස සංශෝධනය නොකිරීම.
- පෞද්ගලික සමාගම් හතරකට අයත් නැව් සමාලෝචිත වර්ෂයේ දී සමාන ගැඹුරැති දකුණු ආසියානු පිවිසුම් පර්යන්තය (SAGT) වෙත ඇදී යෑම.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පර්යන්ත මෙහෙයුම් කටයුතු පහත වැටීම.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2001 වර්ෂයේ සිට 2017 වර්ෂය අවසානය දක්වා වර්ෂ දාහතක කාලය තුළ බහලුම් මෙහෙයුම් ධාරිතාවය මුළු බහලුම් හැසිරවීමේ ප්‍රතිශතයක් ලෙස සැලකීමේදී සියයට 81 ක සිට සියයට 32 ක් දක්වා සීඝ්‍ර ලෙස පහත වැටී තිබුණි. කෙසේ නමුත්, කොළඹ වරාය තුළ තරඟකාරීව කටයුතු කරන පුද්ගලික සමාගම් දෙකෙන් 2013 වර්ෂයේදී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ සමාගම සියයට 01 ක සිට සියයට 39 ක් දක්වා සීඝ්‍ර වර්ධනයක් ලබා ගෙන තිබූ අතර, අනෙක් සමාගම 2001 වර්ෂයේදී සියයට 19 ක් වූ සිය වෙළඳපල කොටස 2017 වර්ෂය වන විට සියයට 29 ක් දක්වා වර්ධනය කරගෙන තිබුණි. පසුගිය වර්ෂ දාහතක බහලුම් හැසිරීම පිළිබඳ විස්තර රූපසටහන 25 හි දැක්වේ.



රූපසටහන 25- ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පර්යන්ත මෙහෙයුම් කටයුතු
මූලාශ්‍රය - ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්යසාධනය සමාලෝචන වාර්තාව- 2017

රූපසටහන 26 හි සඳහන් දත්ත අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරියට බහලුම් මෙහෙයවීම සඳහා හිමිව තිබුණු වෙළඳපොළ කොටස ක්‍රමානුකූලව පුද්ගලික අංශය වෙත නතු වෙමින් පැවතුණි. අධිකාරියේ බහලුම් මෙහෙයුම් කටයුතු සම්බන්ධ පර්යන්ත උපයෝජන අනුපාතය (Terminal Occupancy Ratio) සලකා බැලීමේදී 2015, 2016 හා 2017 වර්ෂවල පිළිවෙලින් සියයට 68 ක්, සියයට 63 ක් හා සියයට 60 ක් වී තිබුණි. ඒ අනුව අධිකාරියේ පර්යන්ත උපයෝජනය අනුපාතය ක්‍රමයෙන් අඩුවන ප්‍රවණතාවයක් ගෙන තිබුණි.


නැගෙනහිර බහලුම් පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ නොකිරීම.

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ දිග (Quay Length) මීටර් 600, ගැඹුර (Water Depth) මීටර් 18 ක් හා ධාරිතාවය දළ වශයෙන් විසිසම ඒකක 800,000 ක් වන නැගෙනහිර බහලුම් පර්යන්තයේ කොටසක ඉදිකිරීම් කටයුතු රු.මිලියන 11,168.47 ක් වැය කර 2016 ජුනි

24 දින සම්පූර්ණ කර තිබුණි. නමුත් නැව් බඩු මෙහෙයවීම සඳහා අවශ්‍ය ග්‍රැන්ට් දොඹකර ඇතුළු උපකරණ සපයාගෙන එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට 2018 සැප්තැම්බර් 30 දින වන විටත් කටයුතු කර නොතිබුණි.

බදු පෙර ලාභ හා අලාභ තත්ත්වය

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ප්‍රධාන වරායන් මගින් පසුගිය වර්ෂ 05 ක කාලය තුළ 2015 වර්ෂයේ හැර අනෙක් වර්ෂ 4 තුළ බදු පෙර ලාභ ලබා තිබුණි. ඉකුත් වර්ෂ අතරින් සමාලෝචිත වර්ෂයේදී උපයා තිබුණු බදු පෙර ලාභය රු.මිලියන 13,222 ක් වී තිබුණි. ඉපැයූ බදු පෙර ලාභ/(අලාභ) පිළිබඳ විස්තර රූපසටහන 26 හි දැක්වේ.



රූපසටහන 26 - ශුද්ධ මෙහෙයුම් ලාභ අලාභ
මූලාශ්‍රය - ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මූල්‍ය ප්‍රකාශන

හම්බන්තොට වරාය බදු පදනම මත ලබා දීම

2009 වර්ෂයේදී හම්බන්තොට වරායේ පළමු අදියර ඉදිකිරීම් අවසන් කර තිබූ අතර, අදියර II ඉදිකරමින් පැවතිය දී වරායෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබුණි. 2018 ජූලි 31 දින වන විට හම්බන්තොට වරායේ I


හා II අදියර ඉදිකිරීම සඳහා විදේශීය ණය, දේශීය ණය, වරාය අධිකාරියේ සෘජු දායකත්වය හා වක්‍ර පිරිවැය ඇතුළු සමස්ථ වියදම එ.ජ.ඩො. මිලියන 1,541 ක් වී තිබුණි. එම වියදම වගුව 24 හි සඳහන් පරිදි වැය කර තිබුණි.

එ.ජ.ඩො. මිලියන	
විදේශීය ණය, දේශීය ණය හා වරාය අධිකාරියේ සෘජු දායකත්වය	1,302
උපකරණ සඳහා තවදුරටත් ගෙවීමට ඇති මුදල	60
ඉඩම් අත්පත්කර ගැනීම, දේශීය බදු ගෙවීම්, ව්‍යාපෘති කළමනාකරණ ඒකක වියදම් ඇතුළු අනෙකුත් වියදම්	179
එකතුව	1,541

වගුව 24 - හම්බන්තොට වරාය වෙනුවෙන් වැය කළ මුදල
මූලාශ්‍රය - ව්‍යාපෘති කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද වාර්තා

2009 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා කාලය තුළ හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු මාගම්පුර වරාය කළමනාකරණ සමාගම විසින් සිදු කර තිබූ අතර අධිකාරියේ මූල්‍ය වාර්තාවලට අනුව 2016 දෙසැම්බර් 31 දින දක්වා එම සමාගමේ මෙහෙයුම් අලාභය රු.මිලියන 21,904 ක් වී තිබුණි. 2017

අගෝස්තු 04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයක් මගින් හම්බන්තොට වරායට අයත්වූ වත්කම් 2017 වර්ෂයේදී ස්ථාපිත කරන ලද පෞද්ගලික සමාගම් දෙකක වර්ෂ 99 ක කාලයකට ආයෝජනය කර තිබුණි. අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව සමාගම්වල ආයෝජනය පහත පරිදි විය.



ඉහත ගනුදෙනුව යටතේ සීමාසහිත වයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින් සමාගම විසින් සිය කොටස් මිලදී ගැනීම වෙනුවෙන් එ.ජ.ඩො. මිලියන 973.658 ක් වරාය අධිකාරිය වෙත ගෙවා තිබූ අතර අධිකාරිය එම මුදල් මහා භාණ්ඩාගාරය වෙත ලබා දී තිබුණි. මේ සම්බන්ධයෙන් අනාවරණය වූ විගණන නිරීක්ෂණ පහත දක්වා ඇත.

- පිළිගත් තක්සේරුකරුවෙකු මගින් වරාය දේපළ තක්සේරු කර එහි වටිනාකම මත ආයෝජන අගය තීරණය කර නොතිබුණු අතර එ.ජ.ඩො. මිලියන 1400 ක් වූ සමාගම් දෙකෙහි ප්‍රාග්ධනික ආයෝජන අගය ගණනය කිරීම පිළිබඳව විස්තර විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. පවරන ලද ඉඩම් හෙක්ටයාර් 1103 සඳහා අවුරුදු 99 ක කාලයට අය කර ගත යුතු බදු වටිනාකම ආයෝජන අගය තීරණය කිරීමේදී සැලකිල්ලට ගත් බව තහවුරු කෙරෙන සාක්ෂි විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. කෙසේ වුවද,

අධිකාරියේ ගිණුම්වල ඇතුළත්ව පැවති රු.මිලියන 169,586 ක ශුද්ධ වටිනාකමකින් යුතු හම්බන්තොට වරායට සම්බන්ධ ඉඩම් හෙක්ටයාර් 1103 ක් ඇතුළු නිශ්චල දේපළ හා රු.මිලියන 21,815 ක් වූ වංචල දේපළ වංචල දේපළ ස්ථාපනය කරන ලද සමාගම් දෙක වෙත පවරා දී තිබුණු අතර එම වත්කම් අධිකාරියේ ආයෝජන දේපළ (Investment Property) ලෙස හඳුනා ගෙන තිබුණි.

- වරායේ වත්කම් 2017 දෙසැම්බර් 09 දින සිට හම්බන්තොට වරායේ වත්කම් නව සමාගම් වෙත පවරා දී තිබුණි. එතෙක් වරායේ කළමනාකරණ කටයුතු සිදුකළ මාගම්පුර වරාය කළමනාකරණ සමාගමේ සේවකයින් වැඩි දෙනෙකු වන්දි ගෙවා සේවයෙන් ඉවත් කර තිබුණු නමුත් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් සමාගමේ කටයුතු අවසන් කිරීමට සැලැස්මක් සකස් කර නොතිබුණු

අතර නිලධාරීන් කිහිපදෙනෙකු තවදුරටත් සේවයේ යොදවා ගෙන තිබුණි.

- සමාලෝචිත වර්ෂයේදී අධිකාරියේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව තිබූ හම්බන්තොට වරායට අදාළ වත්කම් ඉහත පරිදි සමාගම් දෙකක ආයෝජනය කර තිබූ අතර එම සමාගම්වල කොටස් අයිතිය ලබා ගැනීම වෙනුවෙන් සීමාසහිත වයිනා මර්චන්ටස් පෝට් හෝල්ඩින් සමාගම විසින් (China Merchant Port Holding Company (private) Limited) අධිකාරිය වෙත ලබා දී තිබූ එ.ජ.ඩො.මිලියන 973.66 ක මුදල 2018 ජුනි 30 දින වන විට මහා භාණ්ඩාගාරය වෙත වාරික 03 කින් ලබා දී තිබුණි. නමුත් අධිකාරිය විසින් හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබාගත් ණයවලින් 2017 නොවැම්බර් 30 දිනට ඉතිරිව පැවති රු.මිලියන 147,746 ක ණය ශේෂය මහා භාණ්ඩාගාරය වෙත පවරා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ මහා භාණ්ඩාගාරය අතර එකඟතාවයකට එළඹ නොතිබුණි. තවද, ණය ගෙවීමේ වගකීම 2017 අගෝස්තු 04 දිනැති අමාත්‍ය මණ්ඩලයේ තීරණය ප්‍රකාරව මහා භාණ්ඩාගාරයට පවරා දී තිබුණි. කෙසේ වුවද, මහා භාණ්ඩාගාරයේ එකඟතාවකින් හෝ කැබිනට් මණ්ඩල තීරණයකින් තොරව අධිකාරිය විසින් ඉහත ණය ශේෂය මූල්‍ය ප්‍රකාශනවලින් ඉවත් කර තිබුණි.
- ඉහත පරිදි හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබා ගත් ණය ශේෂ වෙනත් ආයතනයකට නොපවරා අධිකාරියේ ගිණුම්වලින් ඉවත් කිරීම හේතුවෙන් රජයේ කිසිදු ගිණුමක එම ණය මුදල් ඇතුළත්ව නොතිබුණි. එම ඉවත් කරන ලද විදේශීය ණය දේශීය මුදලට පරිවර්තනය කිරීමේදී 2016 දෙසැම්බර් 31 දක්වා හඳුනා ගන්නා ලද රු.මිලියන

27,458.93 ක් වූ විදේශ විනිමය පරිවර්තන අලාභය 2017 වර්ෂයේදී රඳවාගත් ඉපැයුම් (Retained Earnings) ශේෂයට ගැලපීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට පැවති රඳවාගත් ඉපැයුම් ශේෂය ඉහත වටිනාකමින් අධිගණනය වී තිබුණි.

ක්‍රියාකාරී සැලැස්මේ කාර්යයන් ඉටු නොකිරීම

අධි ආරක්ෂිත කළාපයක් ලෙස නම් කර තිබෙන වරාය පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම පිණිස සියළු ගේට්ටු සහ බන්ධිත ගුදම් සඳහා රු.මිලියන 60 ක් වැය කර CCTV කැමරා පද්ධතියක් සවි කිරීම, තොරතුරු තාක්ෂණ අංශය සඳහා රු.මිලියන 400 ක් වැයකර බහාළුම් පර්යන්ත කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම, රු.මිලියන 50 ක් වැයකර පිවිසීම දොරටු ස්වයංකරණ පද්ධතිය (RFID) සකස් කිරීම සහ විදුලි හා ඉංජිනේරු අංශය විසින් රු.මිලියන 20 ක් වැයකර සියලු අංශ සඳහා වූ ශබ්ද සන්නිවේදන ක්‍රමයක් සකස් කිරීමට සමාලෝචිත වර්ෂයේදී සැලසුම් කර තිබුණද, ආදායම් කාර්යයන් කිසිවක් වර්ෂය තුළදී ආරම්භ කර නොතිබුණි.

1971 අංක 38 දරන මුදල් පනතේ අවශ්‍යතා ඉටු නොකිරීම

1971 අංක 38 දරන මුදල් පනතේ 10(5) වගන්තිය ප්‍රකාරව රාජ්‍ය සංස්ථාවක යම් වර්ෂයක අතිරික්තයක් තිබේ නම් පනතේ දක්වා ඇති අඩු කිරීම කළ පසු ඉතිරිය ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතුය. එසේ වුවද අධිකාරිය 2016 හා 2017 වර්ෂයන්හිදී පිළිවෙලින් රු.මිලියන 1,035.73 ක් හා රු.මිලියන 13,324.14 ක ශුද්ධ ලාභයක් ලබා තිබුණද, එම ලාභවලින් කිසිවක් ඒකාබද්ධ අරමුදලට බැර කර නොතිබුණි. තවද, ඉහත ලාභයන් තුළ කොළඹ වරාය

පර්යන්ත 2 ක මෙහෙයුම් කටයුතුවල නිරතව සිටින පෞද්ගලික සමාගම් දෙකෙන් අධිකාරිය විසින් අයකරන වාර්ෂික බදු කුලිය සහ රාජ්‍ය භාගය ද ඇතුළත් වී තිබූ අතර 2017 වර්ෂය සඳහා වූ එම ආදායම් පිළිවෙලින් රු.මිලියන 1,993.47 ක් හා රු.මිලියන 2,489.28 ක් වී තිබුණි.

රේගු දණ්ඩනය ලිහිල් කර ගැනීමට කටයුතු නොකිරීම

2011 වර්ෂයේ දී ශ්‍රී ලංකා රේගුව දැනුවත් කිරීමකින් තොරව ආනයනය කරන ලද දොඹකර 27 ක් සම්බන්ධයෙන් රේගුව විසින් රු.මිලියන 1,580 ක් වූ රේගු දණ්ඩනයක් පනවා තිබුණි. රේගු ආඥා පනතේ 165 වගන්තිය ප්‍රකාරව රේගු විමර්ශනයක තීන්දුවක් ලැබී මාසයක් ඇතුළත මුදල් අමාත්‍යවරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි වුවද, ඉහත දණ්ඩනය ලිහිල් කර ගැනීම සඳහා අධිකාරිය විසින් මුදල් අමාත්‍යවරයා වෙත එවැනි අභියාචනයක් ඉදිරිපත් කර නොතිබුණි. තවද, මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පැවැතුණි.

සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් සුරිය වැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ නිර්මාණ හා ඉදිකිරීමේ කටයුතු අධිකාරිය විසින් සිදුකර තිබුණි. මෙම ඉදිකිරීම භම්බන්තොට වරාය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවේ විචලන නියෝගයක් (Variation Order) අනුව සිදුකර තිබුණි. ඉහත ඉදිකිරීම් වෙනුවෙන් අධිකාරියේ පොත් අනුව වරාය අධිකාරිය විසින්

කොන්ත්‍රාත්කරුට රු.මිලියන 2,881 ක් වූ පොලිය සමග එකතුව රු.මිලියන 5,838 ක් 2016 දෙසැම්බර් 31 දින වන විට ගෙවිය යුතුව තිබුණි. ජාත්‍යන්තර සමථකරණ තීරණයක් මත කොන්ත්‍රාත්තුව වෙනුවෙන් ඉදිකිරීම් වියදම් රු.මිලියන 2,957 ක් හා පොලී වශයෙන් රු.මිලියන 993.8 ක් ලෙස එකතුව රු.මිලියන 3,950.8 ක් ගෙවා ගනුදෙනුව නිම කිරීමට 2017 දෙසැම්බර් 29 දින දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ තිබුණි. රු.මිලියන 993.8 ක මුදල නියමිත දිනට කොන්ත්‍රාත්කරු වෙත නොගෙවීම නිසා ගෙවීමට පොලී වියදමක් සිදු කර තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වෙනුවෙන් ක්‍රීඩාංගණය ඉදිකර තිබුණද එම ආයතනය සමඟ විධිමත් ගිවිසුමකට එළඹ නොතිබීම හේතුවෙන් ඉහත ඉදිකිරීම් පිරිවැය සහ පොලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැරීමට එකඟ නොවීම නිසා එම මුදල් මහා භාණ්ඩාගාරය විසින් ගෙවීමට එකඟ වී තිබූ අතර එම ඉදිකිරීම් සහ පොලී පිරිවැය මහා භාණ්ඩාගාරයට වැය බරක් වී තිබුණි.

තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම

ආර්ථික, සාමාජීය, පාරිසරික ආදී විවිධ ක්ෂේත්‍රයන්හි විවිධ තලයන්හි පසුවන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සාමාජික රාජ්‍යයන් 2030 වසර වන විට එකම තලයකට ගෙන ඒමේ අපේක්ෂාවෙන් අරමුණු 17 ක් සහ එම අරමුණු කරා ගමන් කිරීම සඳහා ඉලක්ක 169 ක් ස්ථාපිත කර 2017 අංක 19 දරන ශ්‍රී ලංකා තිරසර සංවර්ධන පනත 2017 ඔක්තෝබර් 03 දින සම්මත කර වක්‍රලේඛ මගින් සියලුම රාජ්‍ය ආයතන දැනුමත් කර තිබුණද, ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් එම අරමුණු ඉටු කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

මහාමාර්ග

ඉහළ සංසරණ පද්ධතියක් ඇති කිරීම තුළින් ගමන් කාලය හා පිරිවැය අවම කිරීම සහ මාර්ග ආරක්ෂාව හා සුවපහසුව වැඩි කිරීම තුළින් මාර්ග භාවිතා කරන්නන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙම ක්ෂේත්‍රයේ අපේක්ෂිත ප්‍රතිඵලය වී තිබුණි. එම ප්‍රතිඵලය අත්පත් කර ගැනීම සඳහා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය හා ව්‍යවස්ථාපිත ආයතන දෙකක් විසින් පහත සඳහන් කාර්යයන් ඉටු කළ යුතුව තිබුණි.

- මහාමාර්ග විෂයට අදාළව ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති සම්පාදනය කිරීම
- එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- පළාත් සභා හා පළාත් පාලන ආයතන සමඟ ඒකාබද්ධව ජාතික ප්‍රතිපත්ති පදනම් කරගත් සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කිරීම

අමාත්‍යාංශය හා ව්‍යවස්ථාපිත ආයතන විසින් එම කාර්යා භාරයයන් ඉටු කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද නියැදි විගණන පරීක්ෂණවලදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.

වැඩිපුර ගෙවා තිබුණු සංවලන අත්තිකාරම්

දකුණු පළාත් මාර්ග සම්බන්ධිත ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කරන ලද මොරටුව සිට පිළියන්දල සහ රත්මලාන සිට මිරිහාන දක්වා වන මාර්ග වෙනුවෙන් ඉංජිනේරු ඇස්තමේන්තුව අනුව වටිනාකම රු.මිලියන 1,322 ක් වී තිබුණි. එම ඇස්තමේන්තුවේ සඳහන් කර තිබුණු රු.මිලියන 654 ක් වටිනා

වැඩ කොටස් කපා හැර මාර්ග ඉදිකිරීම සිදු කර තිබුණි. නමුත් මුල් ඇස්තමේන්තුගත වටිනාකම පදනම් කරගෙන සංවලන අත්තිකාරම් ගෙවා තිබුණු බැවින්, කපා හල වැඩ කොටස් වෙනුවෙන්ද රු.මිලියන 104 ක සංවලන අත්තිකාරම් ගෙවා තිබුණි. එසේ වැඩිපුර ගෙවා තිබුණු අත්තිකාරම් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ආපසු අයකර ගෙන නොතිබුණි. එමෙන්ම බදුල්ල වෙන්කලාඩ් මාර්ග ව්‍යාපෘතියේ ප්‍රමාණ පත්‍රවල ඇතුළත් අවිනිශ්චිතයන් සඳහා වෙන්කිරීම් සහ නිශ්චිත වෙන්කිරීම්වල අගයන් සැලකිල්ලට ගැනීමෙන් තොරව සංවලන අත්තිකාරම් ලෙස රු.මිලියන 456.86 ක් වැඩිපුර ගෙවා තිබුණි.

ප්‍රගතිය කෙරෙහි අවධානය යොමු නොකර අත්තිකාරම් ගෙවීම

දකුණු පළාත් මාර්ග සම්බන්ධිත ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කරමින් පවත්නා කැස්බෑව සිට පොකුණුවිට සහ කිරුලපන සිට ගොඩගම දක්වාත් වන මාර්ග සඳහා කොන්ත්‍රාත්කරුගේ අකාර්යක්ෂමතාවය සහ අඩු ප්‍රගතිය කෙරෙහි අවධානය යොමු නොකර රු.මිලියන 49 ක අත්තිකාරමක් ගෙවා තිබුණි.

ව්‍යාපෘති සඳහා ලද මුදල් උපයෝජනය නොකිරීම

ජාතික මහාමාර්ග ආංශික ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වල අඩු ප්‍රගතිය සහ සැලසුම් කිරීමේ දුර්වල තාවයන් නිසා එ. ජ. ඩො. මිලියන 6.13 කට සමාන රු. මිලියන 923ක් උපයෝජනය කිරීමට නොහැකිව එම මුදල් ආපසු යවා තිබුණි.

වාර්තා පිළියෙල නොකිරීම

නව කැලණි පාලම සිට අතුරුගිරිය දක්වා Elixated මහාමාර්ග ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් පිළිබඳ වාර්තාව හා නැවත පදිංචි කිරීමේ සැලැස්ම සකස්කිරීමේ වාර්තා පිළියෙල කිරීමේ කොන්ත්‍රාත්තු පිළිවෙලින් රු.මිලියන 3.95 හා රු.මිලියන 3.71 ක වටිනාකම මත මාර්ග සංවර්ධන අධිකාරියට පවරා තිබුණි. නමුත් 2018 මාර්තු 31 දින වන විටත් එම වාර්තා පිළියෙල කර නොතිබුණි.

කාර්යසාධන බැඳුම්කර වටිනාකම ව්‍යාපෘතිය විසින් ගෙවීම

ඒකාබද්ධ මාර්ග සංවර්ධන වැඩසටහනට හා දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතියට අදාළ ගිවිසුම 4.2 වන සාමාන්‍ය කොන්දේසිය යටතේ කාර්යසාධන බැඳුම්කරවල පිරිවැය කොන්ත්‍රාත්කරු විසින් ගෙවිය යුතුව තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂයේදී කොන්ත්‍රාත්කරුවන් විසින් ගෙවිය යුතුව තිබුණු පිළිවෙලින් රු.මිලියන 609 ක් හා රු.මිලියන 21 ක් වශයෙන් එකතුව රු.මිලියන 630 ක කාර්යසාධන බැඳුම්කර පිරිවැය ව්‍යාපෘති විසින් ගෙවා තිබුණි. ලංසු ලේඛන පිළියෙල කිරීමේදී හා ලංසු ඇගයීමේදී තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ඒ පිළිබඳ අවධානය යොමු කර නොතිබුණි.

ඇස්තමේන්තුවේ Lump Sum ලෙස රේඛය සඳහන් කිරීම

ඒකාබද්ධ මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ වූ ව්‍යාපෘති වෙනුවෙන් පිළියෙල කර තිබුණු ඇස්තමේන්තුවල අයිතම 119.2(1) හි රේඛය lump sum ලෙස ඇතුළත් කර තිබුණි. මේනිසා එහි සඳහන් මුළු මුදලම සත්‍ය පිරිවැය නොසලකා ගෙවීමට ව්‍යාපෘතිය බැඳී තිබුණි. මේ හේතුව නිසා ව්‍යාපෘතිය විසින් කොන්ත්‍රාත්කරුවන් වෙත

ගෙවන ලද අතිරික්ත මුදල රු.මිලියන 340 ක් වී තිබුණි. ලංසු ලේඛන පිළියෙල කිරීමේදී හා ලංසු ඇගයීමේදී තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ඒ පිළිබඳ අවධානය යොමු කර නොතිබුණි.

උපයන විට බදු ව්‍යාපෘතිය විසින් ගෙවීම

2006 අංක 10 දරන දේශීය ආදායම් බදු පනතේ XIV වන පරිච්ඡේදය හා 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය විධිවිධානවලට අනුකූල වන පරිදි උපදේශන කොන්ත්‍රාත් ගිවිසුම පිළියෙල නොකිරීම නිසා එකතුව රු.මිලියන 61 ක උපයන විට ගෙවීම් බදු ඒකාබද්ධ මාර්ග සංවර්ධන වැඩසටහන විසින් ගෙවා තිබුණි.

ප්‍රති අපනයන පදනම මත බදු නිදහස් ලබා ගෙන භාණ්ඩ ආනයනය කිරීම

ඒකාබද්ධ මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රති අපනයන පදනම යටතේ බදු නිදහස් ලබාගෙන එකතුව රු.මිලියන 323 ක භාණ්ඩ ආනයනය කර තිබුණි. ඊට අදාළ වැඩ අංගන අනුමැතිය හෝ ඒ සඳහා අවශ්‍ය සංස්ථාපිත බැඳුම්කරද ලබාගෙන නොතිබුණි. තවද එම ආනයනික භාණ්ඩ ව්‍යාපෘතිය අවසානයේදී ප්‍රති අපනයනය කරන බව තහවුරු කර ගැනීම සඳහා වගකිව යුතු පාර්ශවයන් විසින් අධීක්ෂණයක් සිදුකරන බව විගණනයේදී තහවුරු නොවුණි.

ප්‍රමාද ගාස්තු ගෙවීම

ඒකාබද්ධ මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති කටයුතුවල පෙන්නුම් කළ දුර්වල භෞතික හා මූල්‍ය ප්‍රගතියේ ප්‍රතිඵලයක් ලෙස ණය මුදල් මුදාහැරීමේ සැලැස්මට අනුව කටයුතු නොකිරීම නිසා ව්‍යාපෘතිය විසින් එ.ජ.ඩො. 305,203 කට සමාන රු.මිලියන 46 ක ප්‍රමාද ගාස්තු ගෙවා තිබුණි.

වත්කම් සත්‍යාපනය නොකිරීම

ඒකාබද්ධ මාර්ග සංවර්ධන වැඩසටහනේ ව්‍යාපෘති වෙනුවෙන් පිළියෙල කර තිබුණු ප්‍රමාණ පත්‍ර අංක 120.4 (1),(2) සහ 120.5 (1) ,(2), (3) lump sum රේටය යටතේ රු.මිලියන 466 ක් වටිනා වත්කම් මිලදී ගෙන තිබුණි. 2017 දෙසැම්බර් 31 දින වන විටත් එම වත්කම් සත්‍යාපනය කර නොතිබුණි. තවද ඒකාබද්ධ මාර්ග සංවර්ධන වැඩසටහනට අදාළව පිළියෙල කර තිබුණු මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සඳහන් කර තිබුණු වත්කම්වල අගයෙහි සම්පූර්ණත්වය, නිරවද්‍යතාවය සහ ඇගයීම පිළිබඳව තහවුරු කර ගැනීමට නොහැකි විය. අන්තර් ගෙවීම් සහතිකවල ගෙවීම් අනුමැතිය සහ සහතික කිරීමේ පදනම විගණනයේදී තහවුරු කර ගැනීමට නොහැකි විය.

විවලන නියෝග මත ගෙවීම් කිරීම

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්තූව සිට ගොඩගම දක්වා කොටසේ ඉදිකිරීම් 2014 මාර්තු 15 දින අවසන් කර තිබුණි. කොන්ත්‍රාත්තුව සඳහා වූ ගිවිසුමේ 13.1 කොන්දේසියට පටහැනිව නිකුත් කර තිබුණු විවලන නියෝග 198 කින් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ඉදිකිරීම් සිදු කර තිබුණු අතර විවලන නියෝග මත ගෙවූ මුදල කළ වැඩ වටිනාකමෙන් සියයට 106 ක් වී තිබුණි.

ඉඩම් අත්පත් කර ගැනීමේදී පමා පොලී ගෙවීම

බදුල්ල වෙන්කලාඩ් මාර්ගයේ ඉඩම් කැබලි 5411 ක ප්‍රමාණයක් අත්පත්කර ගැනීමට සැලසුම් කර තිබුණද, 2017 දෙසැම්බර් 31 දින වන විට කැබලි 40 ක් සඳහා රු.මිලියන 13.3 ක් ගෙවා තිබුණි. නිසි වෙලාවට ඉඩම් අත්පත් කර නොගැනීම නිසා කැබලි 38 ක්

සඳහා රු.මිලියන 3.8 ක පමා පොලියක් ගෙවා තිබුණි.

ව්‍යාපෘතියේ උපකරණ කොන්ත්‍රාත්කරු වෙත ලබාදීම

බදුල්ල වෙන්කලාඩ් මාර්ගයේ ඉදිකිරීම්වලට අදාළ ප්‍රමාණ පත්‍රයේ ඇතුළත් පරීක්ෂණාගාර උපකරණ සඳහා lump sum රේටයන් යටතේ රු.මිලියන 27 ක් ගෙවා තිබුණි. එම උපකරණවල අයිතිය ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසුව කොන්ත්‍රාත්කරුට ලබාදීම සඳහා ප්‍රතිපාදන සලසා තිබුණි.

කාල පමාවට වගකිව යුතු නිලධාරීන් හඳුනා නොගැනීම

බදුල්ල වෙන්කලාඩ් ව්‍යාපෘතිය සැලසුම් කටයුතු පෞද්ගලික ආයතනයක් වෙත ලබා දී තිබුණි. එම ආයතනය විසින් වැරදි මිනින්දොරු මිනුම් කොන්ත්‍රාත්කරුට සැපයීම නිසා බදුල්ල වෙන්කලාඩ් මාර්ගයේ සැලසුම් කටයුතු පමා වීම මත කොන්ත්‍රාත්කරු විසින් කාලය දීර්ඝ කිරීමක් ව්‍යාපෘතියේ ආරම්භක අවධියේම ඉල්ලා තිබුණි. ව්‍යාපෘතිය විසින් රු.මිලියන 6 ක් සැලසුම් ආයතනයට ගෙවා තිබුණි. මෙම කාල දිගුව සඳහා පදනම් වන හේතූන් සඳහා වගකිව යුතු නිලධාරීන් හඳුනා ගැනීමට කටයුතු කර නොතිබුණි.

රක්ෂණ ගාස්තු වැඩිපුර ගෙවීම

බදුල්ල වෙන්කලාඩ් මාර්ගය ඉදිකිරීමේ ප්‍රමාණ පත්‍රවල ඇතුළත් රක්ෂණය අයිතමය සඳහා lump sum රේටය යටතේ රු.මිලියන 26 ක් කොන්ත්‍රාත්කරුට ගෙවා තිබුණි. නමුත් කොන්ත්‍රාත්කරු විසින් රු.මිලියන 21 ක් පමණක් වැය කර තිබුණි. ඒ අනුව රු.මිලියන 5 ක් කොන්ත්‍රාත්කරු වෙත වැඩිපුර ගෙවා තිබුණි.

**ප්‍රතිපාදන සලසා නොගෙන
බැරකම්වලට එළඹීම**

2017 අප්‍රේල් 27 දිනැති අංක 255/2017 දරන රාජ්‍ය ගිණුම් චක්‍රලේඛයේ 2(ඇ) ඡේදය ප්‍රකාරව සියළු බැරකම් ඒ වර්ෂය තුළ මුදල් ගෙවා නිදහස් කළ යුතු වුවත්, එසේ නොකර උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය

විසින් රු.මිලියන 16,942.50 ක බැරකම්වලට එළඹ තිබුණි. 2018 වාර්ෂික අයවැය ඇස්තමේන්තුව මගින් එම බැරකම් නිරවුල් කිරීම සඳහා රු.මිලියන 4,149.60 ක ප්‍රතිපාදන සලසා ගෙන තිබුණි. ඒ අනුව ඉහත සඳහන් චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව අමාත්‍යාංශය විසින් රු.මිලියන 12,792.90 ක බැරකම්වලට එළඹ තිබුණි.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණුව

අධ්‍යාපනය, වෘත්තීය හා තාක්ෂණ පුහුණුව මගින් තරුණයින් සවිබල ගැන්වීමෙන් නිපුණ ශ්‍රම බලකායක් ඇතිකිරීමේ අපේක්ෂාවෙන් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුවක් හා ව්‍යවස්ථාපිත මණ්ඩල/ආයතන 11 ක් විසින් පහත සඳහන් කාර්යභාරය ඉටු කළ යුතුව තිබුණි.

- ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණු වැඩසටහන් පසු විපරම් කිරීම හා ඇගයීම
- විශ්වවිද්‍යාල අධ්‍යාපන සඳහා සුදුසුකම් නොලබන සිසුන්ට වෘත්තීය අධ්‍යාපන අවශ්‍යතා පුළුල් කිරීමට ප්‍රතිපත්ති සැකසීම හා පහසුකම් සැපයීම
- රැකියා වෙළඳපොළට උචිත ශ්‍රමබලකායක් ඇති කිරීම සඳහා කාර්මික හා තාක්ෂණ අධ්‍යාපනය නවීකරණය කිරීම
- ආධුනිකත්ව පුහුණු අවස්ථා ප්‍රවර්ධනයට පියවර ගැනීම
- වෘත්තීය අධ්‍යාපනය සඳහා ඇති නැඹුරුව ඉහළ නැංවීම සඳහා ක්‍රමෝපායයන් සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම
- අධ්‍යාපනය, වෘත්තීය හා තාක්ෂණ පුහුණුව මගින් තරුණයින් සවිබල ගැන්වීමෙන් නිපුණ ශ්‍රම බලකායක් ඇතිකිරීම

අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුව හා ව්‍යවස්ථාපිත ආයතන විසින් ඉහත සඳහන් කාර්යභාරය ඉටුකිරීමේදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දැක්වේ.

වෘත්තීය පුහුණු පාඨමාලාවල ගුණාත්මකභාවය වර්ධනය නොවීම

1990 අංක 20 දරන තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන පනත ප්‍රකාරව වෘත්තීය පුහුණු පාඨමාලා ප්‍රතීතනය කළ යුතුව තිබුණි.

අමාත්‍යාංශය යටතේ ඇති පුහුණු මධ්‍යස්ථානවල පවත්වනු පාඨමාලා 4,147 ක් අතරින් පාඨමාලා 1513 ක් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ප්‍රතීතනය කර නොතිබුණි. එමෙන්ම පාඨමාලා පැවැත්වීමට අවශ්‍ය පුහුණු උපකරණ හා යටිතල පහසුකම් සංවර්ධනය වී නොතිබීම සහ විද්‍යාගාර නිසි පරිදි සකස් කර නොතිබීම නිසා සිසුන්ට ගුණාත්මක පාඨමාලා ලබාදීමට වූ හැකියාව අවම වී තිබුණි.

වෘත්තීය පුහුණු පාඨමාලා පිළිබඳව සමාජීය දැනුවත් කිරීම

වෘත්තීය අධ්‍යාපනය සඳහා ඇති නැඹුරුව ඉහළ නැංවීම සඳහා ක්‍රමෝපායයන් සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම අමාත්‍යාංශයේ කාර්යයක් වී තිබුණි. පාඨමාලා සඳහා සිසුන් ආකර්ෂණය කර ගැනීමේ විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොතිබුණි.

පුහුණු පාඨමාලා සඳහා සිසුන්ගේ සහභාගිත්වය අඩුවීම

අමාත්‍යාංශය යටතේ ඇති පුහුණු මධ්‍යස්ථානවල ඇතැම් පුහුණු පාඨමාලා සඳහා සිසුන්ගේ සහභාගිත්වයේ ප්‍රමාණාත්මකව අඩුවී තිබුණි. ඒ අනුව සිසුන් 5ට අඩු සංඛ්‍යාවක් සහිත පාඨමාලා 118 ක්ද, සිසුන් 6 ක සිට 10 ක් දක්වා අතර සංඛ්‍යාවක් සහිත පාඨමාලා 273ක්ද පවතින බව නිරීක්ෂණය වූ අතර සිසුන් 15 කට අඩු සංඛ්‍යාවක් සහිත පාඨමාලා 612 ක් විය. සිසුන් වැඩි ප්‍රමාණයක් බඳවාගැනීමට අවශ්‍ය සියළු සම්පත් හා පහසුකම් සම්පාදනය කර තිබියදී එම සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව භාවිතා නොකර පාඨමාලා ඌන උපයෝජිතව පවත්වාගෙන යාම පිළිබඳව අමාත්‍යාංශයේ අවධානය යොමු වී නොතිබුණි.

අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු නොපිරවීම හා උපදේශකවරුන් පුහුණු නොකිරීම

අමාත්‍යාංශය යටතේ ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 367 ක පවත්වාගෙන යන පාඨමාලාවල ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි අධ්‍යයන කාර්ය මණ්ඩල බඳවාගැනීම හා ඔවුන්ගේ ඉගැන්වීම්වල ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා උගන්වන විෂය කේෂ්ත්‍රයට අදාළව ප්‍රමාණවත් පුහුණු වැඩසටහන්වලට සහභාගී කළ යුතුව තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂයේ දී 109,632 දෙනෙකුට ආසන්න සිසුන් පිරිසක් බඳවාගෙන තිබුණද, එම සිසුන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය පුහුණු කරුවන් බඳවාගැනීමට කටයුතු කර නොතිබුණි. ඇතැම් මධ්‍යස්ථානවල අනුමත කාර්ය මණ්ඩලයේ කපීකාර්යවරුන් 752 ක පුරප්පාඩු පැවැතුණි.

පාඨමාලා සම්පූර්ණ කරන ලද සිසුන් පිළිබඳව පසු විපරම් නොකිරීම

අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පුහුණු මධ්‍යස්ථාන බොහෝ ප්‍රමාණයකින් වෘත්තීය පුහුණුව අවසන් කළ පුහුණුලාභීන්ගේ රැකියාගත වීම සම්බන්ධව පසු විපරම් වැඩසටහන් ක්‍රියාත්මක කර නොතිබුණි. එසේම පුහුණුලාභීන් රැකියාගත වීම පිළිබඳ දත්ත පද්ධතියක් නොමැති වීම නිසා දැනට පවත්වනු ලබන පාඨමාලා රැකියා පරිසරයට අනුකූලවීම පිළිබඳව සොයා බලා අවශ්‍ය නවීකරණය පිළිබඳ ඇගයීමක් කිරීමට අවස්ථා ඇති කර ගෙන නොතිබුණි. එමෙන්ම රාජ්‍ය මට්ටමින් වෘත්තීය පුහුණු ආයතන හා විදේශ රැකියා ආයතන සම්බන්ධීකරණය, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව (PPP) අවස්ථා හඳුනාගෙන සිසුන් රැකියාගතකිරීම, ස්වයං රැකියා සඳහා දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් කෙරෙහි අමාත්‍යාංශයේ අවධානය යොමු වී නොතිබුණි.

විශ්වවිද්‍යාල විද්‍යායතනවල ක්‍රියාකාරීත්වය

ආංශික සංවර්ධන ව්‍යාපෘතියේ මූල්‍යමය අනුග්‍රහය යටතේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය යටතේ විශ්වවිද්‍යාල විද්‍යායතන 06ක් පිහිටුවා තිබුණි. එම විශ්වවිද්‍යාල විද්‍යායතනයන්හි පවත්වාගෙන යන පාඨමාලා 50 ක් සඳහා සිසුන් 1575 දෙනෙකු බඳවා ගැනීමට හැකියාව පැවැතුණි. නමුත් සමාලෝචිත වර්ෂයේදී සිසුන් 1329 දෙනෙක් බඳවාගෙන තිබුණු අතර ඉන් සිසුන් 101 දෙනෙකු පාඨමාලා හැරදමා ගොස් තිබුණි. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට ලබා දී තිබූ ක්‍රියාකාරී සැලැස්මට අනුව වර්ෂය තුළ සියළු කාර්යමණ්ඩල පුරප්පාඩු පිරවිය යුතු වුවත්, විද්‍යායතන 06 සඳහා 2017 දෙසැම්බර් 31 දින වන විට කපීකාර්යවරුන් 35 දෙනෙක්, ප්‍රදර්ශකවරුන් 21 ක් දෙනෙක් හා උපදේශකවරයෙකු ලෙස අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු පැවති අතර අනාධ්‍යයන පුරප්පාඩු 28ක් පැවැතුණි. බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනය විසින් පවත්වා තිබුණු පාඨමාලා 06 ක් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ප්‍රතීතනය කර නොතිබුණි.

උපාධි පාඨමාලා පැවැත්වීම

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය විසින් දැනට පවත්වනු ලබන උපාධි පාඨමාලා 13 ක් හා ඩිප්ලෝමා පාඨමාලා 11 ක් අතරින් උපාධි පාඨමාලා 03 ක් හා ඩිප්ලෝමා පාඨමාලා 02 ක් පමණක් ප්‍රතීතනය කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වනවිට විශ්වවිද්‍යාලය පිහිටුවා වර්ෂ 08 ක් ගත වී තිබුණු අතර 2008 අංක 31 දරන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල පනතෙහි 21(I) වගන්තියට අනුව ඇතුළත් කිරීම, ප්‍රතීතනය කිරීම සහ තත්ත්ව සහතික කිරීමේ සභාවක් ද පිහිටුවා තිබුණි. කෙසේවුවද, අපේක්ෂිත මට්ටමට උපාධි පාඨමාලාවල තත්ත්ව සහතික කරවා ගැනීමට සමාලෝචිත

වර්ෂය අවසන් වන විටත් හැකියාව ලැබී නොතිබුණි. විශ්වවිද්‍යාලය පවත්වනු ලබන උපාධි පාඨමාලා 09 ක හා ඩිප්ලෝමා පාඨමාලා 02 කට අදාළව 2010 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා කාලය තුළ ලියාපදිංචි වූ සිසුන්ගේ විභාග සමත්වීමේ ප්‍රතිශතය ඉතා අවම මට්ටමක පැවැතුණි.

ඩිප්ලෝමා පාඨමාලා පැවැත්වීම

ජාතික වෘත්තීය සුදුසුකම් ඇති පුද්ගලයින්ට ඔවුන්ගේ ප්‍රවීණත්වය වැඩිදියුණු කර ගැනීම පිණිස සුදුසුකමක් ලබාගැනීම සඳහා අධ්‍යයන පාඨමාලා සැපයීම වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන අරමුණක් වී තිබුණි. 2017 වර්ෂයේදී එක් ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා පමණක් සිසුන් ලියාපදිංචි කර තිබුණි. ඩිප්ලෝමා පාඨමාලාවල සිසුන්ගේ සමත්වීම ද අවම මට්ටමක පැවති අතර එම පාඨමාලා අවසන් කිරීමේ දීර්ඝ ප්‍රමාදයක් පැවැතුණි.

NVQ – 5 හා 6 මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට ලබා දී තිබූ ක්‍රියාකාරී සැලැස්මට අනුව Establish public and PPP University Colleges to offer demand driven NVQ 5, 6 level program සඳහා ව්‍යාපෘතිය යටතේ රු. මිලියන 1 ක් ප්‍රතිපාදන සලසා තිබුණද, අදාළ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව විශ්වවිද්‍යාල විද්‍යායතන පිහිටුවා නොතිබීම නිසා සලසා තිබුණු මුළු ප්‍රතිපාදනයම ඉතිරි කර තිබුණි.

සැලැස්ම කළ පරිදි පාඨමාලා ආරම්භ නොකිරීම

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම අනුව තාක්ෂණ/කාර්මික විද්‍යාල 39 හි පාඨමාලා 125 ක් පැවැත්වීමට හා ඒ සඳහා සිසුන්

27,000 ක් බඳවා ගැනීමට අපේක්ෂා කර තිබුණි. සමාලෝචිත වර්ෂයේ ප්‍රගති වාර්තාව අනුව පාඨමාලා 119 ක් සඳහා සිසුන් 33,650 ක් බඳවා ගෙන තිබුණි. දෙපාර්තමේන්තුව විසින් බඳවා ගැනීමට සැලැස්ම කරන ලද සිසුන් ගණන ඉක්මවා බඳවා ගෙන තිබුණත්, පවත්වන ලද මුළු පාඨමාලා සංඛ්‍යාවෙන් පාඨමාලා 21 ක් සඳහා සිසුන් බඳවා ගැනීමේ ප්‍රගතිය ක්‍රියාකාරී සැලැස්ම හා සැසඳීමේ දී සියයට 50 කටත් වඩා අඩු මට්ටමක පැවතුණි. ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳ ජාතික සහතිකය, මෝටර් සයිකල් හා ස්කූටර්, අලෙවි නියෝජිත සහයක, ගබඩාභාරකරු ඇතුළු පාඨමාලා 14 ක් සඳහා සමාලෝචිත වර්ෂයේදී සිසුන් 3,405 දෙනෙකු බඳවා ගැනීමට සැලැස්ම කර තිබුණත්, එම පාඨමාලා කිසිදු තාක්ෂණ/කාර්මික විද්‍යාලයක පවත්වා නොතිබුණි.

සමහර පාඨමාලා ප්‍රතීතනය නොකිරීම

2013 පෙබරවාරි 26 දිනැති අංක 01/2013 දරන තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වෘත්තීය සුදුසුකම් වක්‍රලේඛය ප්‍රකාරව සියළුම පාඨමාලා ප්‍රතීතනය කළ යුතුව තිබුණි. 2017 ජුනි 23 දින වන විට තාක්ෂණ/කාර්මික විද්‍යාල 39 හි පවත්වා ගෙන යනු ලබන පාඨමාලා 876 කින් පාඨමාලා 272 ක් ප්‍රතීතනය කර නොතිබුණි. මේ හේතුවෙන් ජාතික මට්ටමේ සහතිකයක් ලබා ගැනීමේ අවස්ථාව එම පාඨමාලා හදාරන ලද සිසුන්ට අහිමි වී තිබුණි.

මිලදී ගෙන තිබුණු පුහුණු උපකරණ ඌන උපයෝජිතව පැවැතීම

ආංශික නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තාක්ෂණ/කාර්මික විද්‍යාලවලට පුහුණු උපකරණ මිලදී ගැනීම සඳහා සමාලෝචිත වර්ෂයේ රු.මිලියන 70 ක ප්‍රතිපාදනය සලසා තිබුණි. ඉන් රු.මිලියන 15

ක් වැය කර පුහුණු උපකරණ මිලදී ගෙන තිබුණි. නුවරඑළිය කාර්මික විද්‍යාලය සඳහා 2017 මාර්තු 14 දින රු.මිලියන 19.89 ක් වටිනා CNC Milling යන්ත්‍රය මිලදී ගෙන තිබුණි. එම යන්ත්‍රය භාවිතා කර ඉගැන්වීම් කටයුතු සඳහා එම කාර්මික විද්‍යාලයේ ස්ථිර උපදේශකවරයෙක් නොමැති වීම නිසා 2018 අප්‍රේල් 30 දින වන විටත් එම උපකරණය නිෂ්කාර්යව පැවතුණි. තවද එම යන්ත්‍රය ක්‍රියාකාරී තත්ත්වයේ නොතිබියදීත් 2018 ජනවාරි 05 දින සියයට 10 ක් වූ රුදවුම් මුදල් ද නිදහස් කර තිබුණි.

සැලසුම් කළ පරිදි සිසුන් බඳවා නොගැනීම

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය විසින් සමාලෝචිත වර්ෂයේදී විද්‍යාල 08 හි උපාධි, ඩිප්ලෝමා හා සහතික පත්‍ර පාඨමාලා සඳහා සිසුන් 1,448 දෙනෙක් බඳවා ගැනීමට සැලසුම් කර තිබුණත්, සිසුන් 829 දෙනෙකු බඳවා ගෙන තිබුණි. තවද, සමාලෝචිත වර්ෂයේදී උපාධි පාඨමාලා සඳහා නවක සිසුන් බඳවා ගැනීම වර්ෂය අවසානය වන විටත් ප්‍රමාද කර තිබුණු අතර එම පාඨමාලාවල අධ්‍යයන කටයුතු සමාලෝචිත වර්ෂයේදී ආරම්භ කර නොතිබුණි.

ගොඩනැගිල්ල ඉදි නොකිරීම නිසා බදු පදනමට ගොඩනැගිල්ලක් ලබා ගැනීම

මට්ටක්කුලිය ප්‍රධාන කාර්යාලයේ පස් මහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රු.මිලියන 304.10 ක පිරිවැය ඇස්තමේන්තුවක් සැකසීමට හා පස් පරීක්ෂාව වෙනුවෙන් 2016 ජූලි මාසයේදී රු.මිලියන 6.46 ක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට හා පෞද්ගලික සමාගමකට ගෙවා තිබුණි. අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීම මත 2018 අගෝස්තු 31 දින වන විටත් එම ඉදි කිරීම් ආරම්භ කර නොතිබුණි. උපාධි පාඨමාලා පැවැත්වීම සඳහා වර්ෂ දෙකක කාල පරිච්ඡේදයක් වෙනුවෙන් රු.මිලියන 55.20 කට ගොඩනැගිල්ලක් බද්දට ගෙන තිබුණි. 2017 දෙසැම්බර් 27 දින ඒ සඳහා රු.මිලියන 27.60 ක් අත්තිකාරම් ගෙවා තිබුණි. 2018 අගෝස්තු 15 දින වන විටත් එහි අභ්‍යන්තර වෙන් කිරීම් සඳහා රු.මිලියන 22.57ක් ද, ලී බඩු සඳහා රු.මිලියන 18.59 ක්ද වැය කර තිබුණි. එදින වන විටත් අදාළ ගොඩනැගිල්ලේ පාඨමාලා ආරම්භ කර නොතිබුණි. ඉහත ගොඩනැගිල්ල බද්දට ගැනීම හා අධ්‍යයන කටයුතු සඳහා සුදුසු ආකාරයට ගොඩනැගිල්ල සකස් කිරීම සඳහා සමාලෝචිත වර්ෂය සඳහා සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීම සඳහා රජයෙන් වෙන්කරන ලද රු.මිලියන 77.8 ක් ප්‍රතිපාදන යොදා ගෙන තිබුණි. සමාලෝචිත වර්ෂයේදී ඉන් රු.මිලියන 50.4 ක් වැය කර තිබුණ ද ඉතිරි රු.මිලියන 27.4 ක් උපයෝජනය කර නොතිබුණි.

ආපදා කළමනාකරණය

ස්වභාවික හා මිනිසා විසින් ඇති කරනු ලබන ආපදා අවම කිරීම හා වැළැක්වීමට එලදායි ක්‍රියාමාර්ග ගැනීම තුළින් ජීවත්වීමට සුදුසු සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීම මෙම ක්ෂේත්‍රයෙන් අපේක්ෂා කරන අරමුණ වී තිබුණි. එම අරමුණ ඉටු කර ගැනීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුවක් හා ව්‍යවස්ථාපිත මණ්ඩල/ ආයතන 04 ක් විසින් පහත සඳහන් කාර්යභාරයන් ඉටු කළ යුතුව තිබුණි.

- ආපදා කළමනාකරණ විෂයයට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති සම්පාදනය කිරීම.
- ස්වභාවික විපත් හා මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන විපත් ලිහිල් කිරීම, ප්‍රතිචාර දැක්වීම, ප්‍රතිසාධනය (Recovery) හා සහන සැලසීමේ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය හා කළමනාකරණය.
- ජාතික ප්‍රතිපත්තිය මත පදනම් වූ ජාතික ව්‍යසන කළමනාකරණය සැලැස්ම හා ජාතික හදිසි අවස්ථා මෙහෙයුම් සැලැස්ම සැකැස්ම.
- ව්‍යසන ලිහිල් කිරීම, ප්‍රතිචාර දැක්වීම හා ප්‍රතිසාධනය පිළිබඳ විදේශාධාර ව්‍යාපෘති ආරම්භ කිරීම හා සම්බන්ධීකරණය කිරීම.
- පාරිසරික අවදානම්වලට ඔරොත්තු දිය හැකි තාක්ෂණික ප්‍රමිතියකින් යුත් නිවාස තැනීම ප්‍රවර්ධනය කිරීම.
- නිවාස ඉදිකිරීම සඳහා යෝග්‍ය තාක්ෂණයට අදාළ පර්යේෂණ හා සංවර්ධන කටයුතු දිරිගැන්වීම.
- කාලගුණ විද්‍යාත්මක සමීක්ෂණ හා පර්යේෂණ සිදු කිරීම.
- ස්වභාවික ව්‍යසන පෙරසීම කිරීම (Forecasting of Natural disasters) හා ඒ පිළිබඳ අදාළ අංශ දැනුවත් කිරීම.

- ස්වභාවික ව්‍යසන සහ මිනිසා විසින් සිදු කරනු ලබන ව්‍යවසනවලදී ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම.
- ජාත්‍යන්තර මානුෂීය සහන සේවා වැඩ සටහන් සම්බන්ධීකරණය කිරීම.

ඉහත සඳහන් ආයතන විසින් කාර්යභාරය ඉටු කිරීමේ දී අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දැක්වේ.

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය සම්බන්ධ නීතිමය රාමුව

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සම්බන්ධ නීතිමය විධිවිධාන 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යවසන කළමනාකරණ පනත මගින් සලසා තිබුණි. ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අනාගත අභියෝගයන් ජය ගැනීම සඳහා ව්‍යසන කළමනාකරණ පනතේ ඇතුළත් වූ නීතිමය අවශ්‍යතාවය පුළුල් කිරීමේ අවශ්‍යතාවයන් මතු වී තිබුණු නමුත් ව්‍යසන කළමනාකරණ පනත සඳහා 2013 වර්ෂයේදී යෝජනා කරන ලද සංශෝධන සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොතිබුණි.

තවද, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ව්‍යවස්ථාපිත විධිවිධාන මත ස්ථාපනය කරන ලද ආයතනයක් නොවන අතර ඒ හේතුවෙන් පර්යේෂණ සංවිධානය මගින් මහජනතාව වෙත නිකුත් කරනු ලබන නායයාම් අවදානම පිළිබඳ තක්සේරු වාර්තා සම්බන්ධයෙන් නීතිමය පිළිගැනීමක් නොතිබුණි. මේ හේතුවෙන් ආපදා අනතුරු ඇගයීම් නොසලකා ඉදිකිරීම් සිදුකරනු ලබන පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පර්යේෂණ සංවිධානයට හැකි වී නොතිබුණි.

ශ්‍රී ලංකාව තුළ සිදුවිය හැකි ස්වභාවික හා ස්වභාවික නොවන ව්‍යසනයන් හඳුනා ගැනීම.

2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යවසන කළමනාකරණ පනත යටතේ ශ්‍රී ලංකාව තුළ සිදුවිය හැකි ව්‍යසනයන් 21 ක් හඳුනාගෙන තිබුණු නමුත් න්‍යෂ්ටික හා වෙනත් පිපිරීම් මඟින් සිදුවිය හැකි ආපදාවන්, මහජන උද්ඝෝෂණ කැරලි වැනි දෑ මඟින් වන ආපදාවන්, ව්‍යසනයන් වශයෙන් හඳුනා ගෙන නොතිබුණි. තවද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සමාලෝචිත වර්ෂයේදී ඉටුකරන ලද ආපදා අවදානම අවම කිරීමේ කටයුතු ගංවතුර, නායයාම් සහ නියඟය යන ආපදාවන් කිහිපයකට පමණක් සීමා වී තිබුණි.

ආපදා කළමනාකරණ සැලසුම් සකස් කිරීම

ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනතේ 8 වැනි පරිච්ඡේදයේ 2(අ) වගන්තිය ප්‍රකාරව ජාතික ආපදා කළමනාකරණ සැලැස්මක් පිළියෙල කළ යුතු වූ අතර ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර සම්මුතිය වූ “සෙන්දායි” රාමුවට අනුකූල වන පරිදි එම ජාතික සැලැස්ම පිළියෙල කළ යුතුව තිබුණි. කෙසේ වෙතත් 2018 – 2030 කාල පරිච්ඡේදය සඳහා ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම සකස් කිරීමේ කටයුතු 2017 මාර්තු 07 දින ආරම්භ කර තිබුණු නමුත් එම කටයුතු 2018 අගෝස්තු 31 දින වන විටත් නිම කර නොතිබුණි. මෙම ජාතික ආපදා කළමනාකරණ සැලසුම් පිළියෙල නොකිරීම හේතුවෙන් ඊට සමගාමීව පිළියෙල කළ යුතු දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සැලසුම්, ආයතනික ආපදා කළමනාකරණ සැලසුම් හා ජාතික හදිසි මෙහෙයුම් සැලසුම් යනාදී උප සැලසුම් නිම කිරීමට නොහැකි වී තිබුණි.

ආපදා අවදානම හඳුනාගැනීම සඳහා භාවිතා කරනු ලබන උපකරණ

ශ්‍රී ලංකාවේ ආපදා අවදානම හඳුනා ගැනීම හා කාලගුණ අනාවැකි පල කිරීම සඳහා භාවිතා කරනු ලබන උපකරණ පද්ධතිය ඵලදායීව යොදා ගෙන නොතිබුණි. විවිධ විදේශීය නියෝජිත ආයතන විසින් ලබාදී තිබුණු උපකරණ ශ්‍රී ලංකාවේ දේශගුණික තත්ත්වයන්ට අනුකූල නොවීම, නිසි සැලැසුම් සකස් කිරීමෙන් තොරව උපකරණ ලබාගැනීම සහ පැරණි හා යල් පැනගිය උපකරණ අනාවැකි පල කිරීම සඳහා යොදා ගැනීම වැනි හේතූන් නිසා අදාළ උපකරණ පද්ධතිය කාර්යක්ෂමව උපයෝජනය කිරීමට නොහැකි වී තිබුණි. මේ සම්බන්ධයෙන් අනාවරණය වූ විගණන නිරීක්ෂණ සාරාංශ කර පහත දක්වා ඇත.

ඩොප්ලර් රේඩාර් පද්ධතිය අක්‍රියවීම

2006 වර්ෂයේ අයවැය යෝජනාවක් අනුව සලසා තිබුණු රු.මිලියන 400 ක ප්‍රතිපාදන උපයෝගී කර ගෙන රු.මිලියන 320 ක් වටිනා ඩොප්ලර් රේඩාර් පද්ධතියක්, ලෝක කාලගුණ විද්‍යා සංගමයෙන් මිලදී ගෙන 2011 වර්ෂයේදී දෙනියාය ප්‍රදේශයේ ස්ථාපිත කර තිබුණි. 2016 දෙසැම්බර් 31 දින වන විටත් විවිධ තාක්ෂණික ගැටළු හේතුවෙන් එය ක්‍රියාත්මක කර නොතිබුණි. මේ සම්බන්ධයෙන් සිදු කළ විගණනයේදී රේඩාර් පද්ධතිය නිෂ්පාදිත ආයතනය විසින් 2010 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදයේදී සිදුකරන ලද ක්‍රියාත්මක කිරීමේ පළමු පරීක්ෂණය අසාර්ථක වී තිබුණු බවත්, දෙවන පරීක්ෂණයේදී එය සාර්ථකව ක්‍රියාත්මක වන බවට තහවුරු කරන ලද නමුත් එම පරීක්ෂණයට ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී වී නොතිබුණු බවත් තහවුරු විය. රේඩාර් පද්ධතිය ආනයනය කිරීමෙන් පසු දීර්ඝ කාලයක් නිෂ්කාර්යව පැවතීම, එම පද්ධතිය අක්‍රිය වීමට හේතු වී

තිබුණි. 2016 ජනවාරි 29 දින රේඩාර් පද්ධතියට අයත් රු.මිලියන 8.14 ක් වටිනා උපාංග පිටස්තර පාර්ශවයන් විසින් සොරකම් කර තිබුණු බව වාර්තා වූ අතර 2017 අප්‍රේල් 21 දින අක්‍රියව පැවති රේඩාර් පද්ධතිය ගලවා අළුත්වැඩියා කටයුතු සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදන ආයතනය වෙත ආපසු යවා තිබුණි. කෙසේ වෙතත් මෙම අළුත්වැඩියා කටයුතුවල වර්තමාන තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වාර්තා ලබාගෙන නොතිබුණි.

බහු විධ ආපදා අවදානම් විශ්ලේෂණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් 2016 - 2019 කාල පරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කළ යුතුව තිබුණු “බහු විධ ආපදා අවදානම් විශ්ලේෂණය” නමැති ව්‍යාපෘතිය සඳහා 2016 හා 2017 වර්ෂවලදී රු.මිලියන 68 ක් බැගින් ප්‍රතිපාදනය සලසා තිබුණි. කෙසේ වෙතත් 2016 වර්ෂයට අදාළ ප්‍රතිපාදනවලින් රු.මිලියන 5.80 ක් වියදම් කර GIS මෘදුකාංග පරිගණක පද්ධති හා උපකරණ මිලදී ගෙන තිබුණු අතර 2017 වර්ෂයට අදාළ ප්‍රතිපාදනවලින් රු.205,200 ක් වැය කර රැස්වීම් හා වැඩමුළු පැවැත්වීම පමණක් සිදුකර තිබුණි. එසේම 2017 වර්ෂයට අදාළ ප්‍රතිපාදනයෙන් රු.මිලියන 53 ක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වෙත භාණ්ඩාගාර අනුමැතිය මත මාරු කර තිබුණු අතර ව්‍යාපෘතියේ අරමුණු නියමිත පරිදි ඉටුකර ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මැදිහත් වීම අවම මට්ටමක පැවැතුණි.

ආපදාවලින් පීඩාවට පත්වූ ජනතාව සඳහා ආධාර ලබාදීම

2014 අප්‍රේල් මාසයේ සිට ස්වභාවික ආපදාවන් හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහනාධාර ගෙවීමේ කටයුතු

ජාතික රක්ෂණ භාරය වෙත පවරා තිබුණි. ඒ යටතේ රක්ෂණ ප්‍රතිලාභ ලබාදීම සඳහා ආපදා හානි සම්බන්ධ තක්සේරු වාර්තා සහ අනෙකුත් විස්තර ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් රක්ෂණ භාර අරමුදල වෙත ඉදිරිපත් කළ යුතුව තිබුණි. 2017 ජූලි 26 දිනැති අංක 05/2016(11) දරන ජාතික අයවැය වකුලේඛය ප්‍රකාරව රක්ෂණ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අවශ්‍ය විස්තර අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සෘජුවම ජාතික රක්ෂණ භාර අරමුදල වෙත යැවිය යුතු බවත්, එම තොරතුරු පදනම් කරගෙන ජාතික රක්ෂණ භාර අරමුදල විසින් අදාළ රක්ෂණ ප්‍රතිලාභ නිදහස් කළ යුතු බවටත් උපදෙස් ලබාදී තිබුණි. මේ හේතුවෙන් ස්වභාවික ආපදා වෙනුවෙන් වන්දි ගෙවීම සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ විෂය පථය සීමා වී තිබුණි.

තවද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් සිදුකරන ලද ආපදා සහන සැලසීමේ කටයුතු කාර්යක්ෂමව ඉටු නොවන බව විගණනයේදී හෙළිදරව් විය. එවැනි අවස්ථා කීපයක් පහත දැක්වේ.

විපතට පත් ජනතාවට සහන සැලැසීම සඳහා මහජන ආධාර එකතු කිරීම

2016 වර්ෂයේදී උද්ගත වූ හදිසි ආපදා තත්ත්වයන්ගෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලැසීම සඳහා මහජන ආධාර එකතු කර තිබුණු අතර ඉන් මුදලින් ලැබී තිබුණු ආධාර රාජ්‍ය බැංකුවක ජංගම ගිණුමක තැන්පත් කර තිබුණි. කෙසේ වෙතත්, එකතු කරන ලද එම ආධාර මුදල් විපතට පත් ජනතාවට බෙදා දීමට පියවර ගෙන නොතිබුණු අතර 2017 දෙසැම්බර් 31 දින වන විට එම ගිණුමේ රු.මිලියන 152.00 ක ශේෂයක් පැවැතුණි.

විපතට පත් ජනතාවට සහන සැලැසීම සඳහා ලබාදුන් ප්‍රතිපාදන උපයෝජනය කිරීම

විපතට පත්වූ ජනතාවට සහන සැලැසීම සඳහා සමාලෝචිත වර්ෂයේදී රත්නපුර දිස්ත්‍රික් ලේකම් වෙත ලබාදී තිබුණු ප්‍රතිපාදනවලින් රු.මිලියන 19 ක් 2017 දෙසැම්බර් 31 දින වන විටත් උපයෝජනය නොකර එම කාර්යාලයේ රඳවාගෙන තිබුණි. තවද බලංගොඩ, කහවත්ත, කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබාදී තිබුණු රු.මිලියන 25.60 ක් වූ ප්‍රතිපාදන 2017 දෙසැම්බර් 31 දින වන විටත් උපයෝජනය කර නොතිබුණි. ප්‍රතිලාභියා සතු ඉඩමක රජයේ මූල්‍යාධාර මත නිවසක් ඉදිකර ගැනීම සඳහා තෝරාගෙන තිබුණු අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ජීවත්වන භංචකුර ආපදාවෙන් පීඩාවට පත්වූ ප්‍රතිලාභීන් 38 දෙනෙකු වෙත 2017 දෙසැම්බර් 31 දින වන විටත් කිසිදු මුදලක් ගෙවා නොතිබුණි. නිවස සහිත ඉඩමක් මිලදී ගැනීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 ක ප්‍රතිලාභීන් 116 දෙනෙකු තෝරාගෙන තිබුණු නමුත්, 2017 දෙසැම්බර් 31 දින වන විටත් ප්‍රතිලාභීන් 112 දෙනෙකු වෙත කිසිදු මුදලක් ගෙවා නොතිබුණි. තවද, රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 12 ක ඉඩම් මිලදී ගැනීම හෝ නිවසක් ඉදිකිරීම සඳහා පිළිවෙලින් ප්‍රතිලාභීන් 323 දෙනෙක් හා 350 දෙනෙක් තෝරාගෙන තිබුණු නමුත් සමාලෝචිත වර්ෂය තුළදී ප්‍රතිලාභ ගෙවීමට කටයුතු කර නොතිබුණි.

ලැබී තිබුණු භාණ්ඩ ආපදාවන්ට ලක්වූ තැනැත්තන් වෙත බෙදාදීම

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ආපදාවන්ට ලක්වූ පුද්ගලයින් වෙත බෙදාහැරීම සඳහා ලැබී

තිබුණු භාණ්ඩ බෙදා නොහැර අක්‍රමවත්ව ගබඩාවේ ගොඩ ගසා තිබුණි. හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආපදාවන්ට ලක්වූවන් විසින් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත 2017 වර්ෂයේදී ඉදිරිපත් කර තිබුණු විවිධ ඉල්ලීම් 52 ක් අතරින් ඉල්ලීම් 42 ක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි. සමාලෝචිත වර්ෂයේදී සුළි සුලං හා නාය යෑම් හේතුවෙන් හානියට පත්වූ නිවාස 14 ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අත්තිකාරම් වශයෙන් රු.140,000 ක් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ප්‍රේෂණය කර තිබුණු නමුත් ඉන් රු.75,000 ක මුදලක් ගෙවීම් නොකර පොදු තැන්පත් ගිණුමේ රඳවා ගෙන තිබුණි.

ආපදා අවම කිරීමේ කටයුතු

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සිදු කරනු ලබන ආපදා අවම කිරීමේ ව්‍යාපෘති, දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ක්‍රියාත්මක කර තිබුණු අතර ඒ සම්බන්ධව මූල්‍ය පාලනය විධිමත් නොවූ බව විගණනයේදී අනාවරණය විය. එවැනි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

වැඩ අවසන් නොකළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීම

අදාළ ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිවල කටයුතු නිමවූ වහාම වැඩ අවසන් කළ බවට වාර්තා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත එවීමෙන් පසුව ඒ මත පදනම්ව අවසන් ගෙවීම් සිදුකරනු ලබන බවට, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත උපදෙස් ලබාදී තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂය අවසානය වන විට වැඩ අවසන් නොවූ ව්‍යාපෘති 15 ක් සඳහා රු.මිලියන 20.24 ක මුදලක් ගෙවා තිබුණි. තවද, අනුරාධපුරය, බදුල්ල, නුවරඑළිය, කොළඹ හා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ඇස්තමේන්තුගත

වටිනාකම රු.මිලියන 42.18 ක් වූ ව්‍යාපෘති 07 ක් වෙනුවෙන් අත්තිකාරම් වශයෙන් රු.මිලියන 4.51 ක් සමාලෝචිත වර්ෂයේදී ගෙවා තිබුණු නමුත් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කර නොතිබුණි. අදාළ අත්තිකාරම් මුදල් මධ්‍යස්ථානය වෙත ආපසු ගෙවීම සඳහා උක්ත ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය නැවැත්වූ දින සිට මාස 1 ½ සිට මාස 5 ½ ක් දක්වා පරාසයක කාලයක් ප්‍රමාද වී තිබුණි.

සැලැස්මට අනුව ව්‍යාපෘති ඉටු නොකිරීම

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කර තිබුණු අගුණකොළ පැලැස්ස දිසාගේ වැව සහ කැප්පෙටියාව උතුර වසමේ ගලේවෙල වැව ප්‍රතිසංස්කරණ කටයුතු ඊට අදාළ වැඩ සැලසුම්වලට අනුකූල වන පරිදි නිම කර නොතිබුණි. මේ හේතුවෙන් වැව බැම්ම සෝදාගාම, රොන්මඩ තැන්පත් වීම වැනි අඩුපාඩු භෞතික පරීක්ෂණවලදී හෙලිදරව් වී තිබුණි. තවද, නුවරඑලිය දිස්ත්‍රික්කයේ සිතා එලිය ප්‍රදේශයේ මීටර් 77 ක් දුරක් කාණු පද්ධතිය පුළුල් කිරීම සඳහා රු.මිලියන 1.84 ක් ගෙවා තිබුණු නමුත් මීටර් 47 ක දුරක් පමණක් නිමකර තිබුණු බව නිරීක්ෂණය විය. කටුවන රෝස උයන අභ්‍යන්තර මාර්ගයේ කොන්ක්‍රීට් අතුරා පැති කාණු ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු අගය රු.මිලියන 18.89 ක් වූ කාර්යය සිදු නොකර එම මාර්ගයේ ඇස්තමේන්තු ඇතිරීම සඳහා රු.මිලියන 2.65 ක් වැය කර තිබුණි.

කොන්ත්‍රාත්කරුවන් වෙත වැඩිපුර මුදල් ගෙවීම

මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ නගරයේ ගංවතුර ආපදා අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කර තිබුණු පිහා ඔය හා වහගල ඔය ප්‍රදේශයේ තැන්පත්වී තිබුණු රොන් මඩ

ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් රු.මිලියන 20.46 ක් කොන්ත්‍රාත්කරුවන් වෙත වැඩිපුර ගෙවා තිබුණු නමුත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් 2017 දෙසැම්බර් 31 දින වන විටත් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනයන් සිදුකර නොතිබුණි.

ස්වයංක්‍රීය වර්ෂාමාන 100 ක් මිලදී ගැනීම

ස්වයංක්‍රීය වර්ෂාමාන 100 ක් මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් 2017 දෙසැම්බර් 21 දින ඒ සඳහා රු.මිලියන 55 ක ප්‍රතිපාදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වෙත ලබා දී තිබුණත්, එම කටයුතු ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබුණි. 2017 දෙසැම්බර් 31 දින වන විට ඉන් රු.මිලියන 15.95 ක ප්‍රතිපාදන ඉතිරි කර තිබුණි. නමුත් 2017 දෙසැම්බර් 31 දින වන විටත් අදාළ වර්ෂාමාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙත ලැබී නොතිබුණු අතර එදිනට වර්ෂාමාන මිලදී ගැනීම වෙනුවෙන් ලියා තිබුණු චෙක්පත 2018 අප්‍රේල් මාසය වන විටත් අත රඳවා ගෙන තිබුණි.

ට්‍රැක්ටර් සහ ජල බවුසර් මිලදී ගැනීම

ට්‍රැක්ටර් සහ ජල බවුසර් එක් අයිතමයක් ලෙස සලකා ඒකකයක් රු.මිලියන 1.91 බැගින් ට්‍රැක්ටර් මවුන්ටඩ් පානීය ජල බවුසර් 75 ක් රු.මිලියන 143.99 ක පිරිවැයට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සමාලෝචිත වර්ෂයේදී මිලදී ගෙන තිබුණි. එම කාලවකවානුව තුළදී ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින්ද ට්‍රැක්ටර් හා ජල බවුසර් සඳහා වෙන වෙනම ලංසු කැඳවා ඒකකයක වටිනාකම රු.මිලියන 1.75 ක මිලකට ඒකක 125 ක් ප්‍රසම්පාදනය කර තිබුණි.

බෝට්ටු හා බෝට්ටු එන්ජින් භාවිතයට ගැනීම

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉකුත් වර්ෂයේදී හා සමාලෝචිත වර්ෂයේදී මිලදී ගෙන තිබුණු බෝට්ටු හා බෝට්ටු එන්ජින් භාවිතයට ගැනීම සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් අනුගමනය කර නොතිබුණි. 2017 දෙසැම්බර් 31 දින වන විට රු.මිලියන 36.35 ක් වටිනා බෝට්ටු 152 ක් එන්ජින් රහිතව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මිලදී ගෙන තිබුණු අතර මිලදී ගන්නා ලද බෝට්ටු සඳහා එන්ජින් නොමැති වීම හේතුවෙන් ඒවා හදිසි ගං වතුර තත්ත්වයකදී ප්‍රයෝජනයට ගැනීමට

නොහැකි වී තිබුණි. 2017 මැයි මාසයේදී ඇති වූ හදිසි ගංවතුර අවස්ථාවන්වලදී බාහිර පාර්ශවයන්ගෙන් කුලී පදනම මත ලබා ගත් බෝට්ටු සඳහා රු. 600,000 ක් ගෙවීමට මධ්‍යස්ථානයට සිදු වී තිබුණි. තවද ආපදාවන් සිදු වී නොතිබුණු අවස්ථාවක හදිසි මිලදී ගැනීම් ලෙස සලකා රු.මිලියන 18.48 ක් වැය කර 2017 ජූනි මාසයේදී බෝට්ටු එන්ජින් 42 ක් මිලදී ගෙන තිබුණි. ඉන් බෝට්ටු එන්ජින් 11 ක් රත්නපුර, මොණරාගල හා පොළොන්නරු දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර තිබුණු අතර, ඉතිරි බෝට්ටු එන්ජින් 2017 දෙසැම්බර් 20 දින වන විටත් ගබඩාවේ රඳවා තිබුණි.

ක්‍රීඩා කටයුතු

ක්‍රීඩා කෞෂල්‍යයන් ප්‍රවර්ධනය කිරීම හරහා ක්‍රියාශීලී ජාතියක් ගොඩනැගීම හා ජාතියේ ප්‍රතිරූපය ගෝලීය වශයෙන් ඉහළ නැංවීම ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය වී තිබුණි. එම ප්‍රතිඵලය අත්කර ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය හා ඒ යටතේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ව්‍යවස්ථාපිත ආයතන 05 ක්, ක්‍රීඩා අරමුදලක් හා ක්‍රීඩා සංගම් 62 ක් මඟින් පහත සඳහන් කාර්ය භාරයන් ඉටු කළ යුතුව තිබුණි.

- ක්‍රීඩා විෂයට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසුපරම් කිරීම සහ ඇගයීම.
- ක්‍රීඩා කටයුතු දිරිගැන්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම හා ක්‍රීඩා ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.
- ක්‍රීඩා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම.
- ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය අන්තර්ජාතික වශයෙන් ගොඩනැගීම සඳහා ක්‍රීඩාව යොදා ගැනීමට හැකිවන ලෙස නව ක්‍රමෝපායන් සම්පාදනය හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- පොදු මහජනතාවගේ ශාරීරික සුවතාවය සැලසීමට අවශ්‍ය පහසුකම් ප්‍රවර්ධනය හා සම්බන්ධීකරණය සිදු කිරීම.
- ආයතනයන් අධීක්ෂණය කිරීම.

අමාත්‍යාංශයේ හා ඒ යටතේ වන ආයතන විසින් ඉහත සඳහන් කාර්යභාරයන් ඉටු කිරීමේදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දැක්වේ.

ප්‍රතිපාදන උපයෝජනය නොකිරීම

2017 වර්ෂය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ කාර්යභාරයන් ඉටු කිරීම වෙනුවෙන් මූලධන වියදම් සඳහා රු.මිලියන 3,108.8 ක

ප්‍රතිපාදන සලසා තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට එයින් රු.මිලියන 1,827 ක් හෙවත් සියයට 58 ක් උපයෝජනය කර නොතිබුණි. බිල්පත් ඉදිරිපත් නොවීම, ප්‍රසම්පාදනයේදී අභියාචනා ඉදිරිපත්වීම හා ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සැලැස්සුම් කළ කාල රාමුව තුළ සිදු නොකිරීම නිසා ප්‍රතිපාදන ඉතිරි වී තිබුණි.

ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ ක්‍රීඩාංගන 200 ක් ඉදිකිරීම සඳහා රු.මිලියන 560 ක ප්‍රතිපාදන සලසා තිබුණි. මේ සඳහා රු.මිලියන 33.68 ක් අතිරේක ප්‍රතිපාදන භාණ්ඩාගාරය විසින් ලබා දී තිබුණි. දිස්ත්‍රික්ක 22 ක දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් ක්‍රීඩාංගන 332 ක් සංවර්ධනය කිරීම ක්‍රියාත්මක කර තිබුණු අතර ඒ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත රු.මිලියන 367.4 ක් ප්‍රතිපාදන වෙන් කර දී තිබුණි. අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 133.5 ක් වැය කර ක්‍රීඩාංගන 161 ක වැඩ අවසන් කර තිබුණි. ක්‍රීඩාංගන 171 ක වැඩ අවසන් කර නොතිබුණි.

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ ධාවන පථ නැවත ඇතිරීම

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ මීටර් 400 සහ මීටර් 200 ධාවන පථය නැවත ඇතිරීම සඳහා 2017 වර්ෂයේදී පිළිවෙලින් රු. මිලියන 200 ක් හා රු. මිලියන 250 ක ප්‍රතිපාදන සලසා තිබුණි. ඒ සඳහා සමාලෝචිත වර්ෂය අවසන් වන විට රු.මිලියන 56.32 ක් වැය කර සියයට 20 ප්‍රමාණයක වැඩ අවසන් කර තිබුණි.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දිනාගත් ජාත්‍යන්තර ජයග්‍රහණ

2016 වර්ෂයේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ජාත්‍යන්තර තරඟාවලි 08 කට සහභාගි වී රන් 30, රිදී 71 ක් සහ ලෝකඩ 107 ක් වශයෙන් පදක්කම් 208 ක් හිමිකර ගෙන තිබුණි. සමාලෝචිත වර්ෂයේදී තරඟාවලි 08 කට සහභාගි වී රන් 29, රිදී 39 ක් සහ ලෝකඩ 11 ක් වශයෙන් පදක්කම් 79 ක් පමණක් හිමි කර ගෙන තිබුණි.

පළාත් හා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීම

පළාත් සහ දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීම යටතේ දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ 13 ක් සහ පළාත් ක්‍රීඩා සංකීර්ණ 5 ක් ඉදිකිරීම සඳහා රු. මිලියන 1,000 ක ප්‍රතිපාදන සලසා තිබුණු අතර භාණ්ඩාගාරය විසින් රු.මිලියන 300 ක අතිරේක ප්‍රතිපාදනද ලබා දී තිබුණි. සමාලෝචිත වර්ෂයේදී දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ 13 ක් සහ පළාත් ක්‍රීඩා සංකීර්ණ 07 ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඒ සඳහා රු. මිලියන 941 ක් වැය කර තිබුණි. එයින් දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ 5 ක් සහ පළාත් ක්‍රීඩා සංකීර්ණ 3 ක වැඩ අවසන් කර තිබුණු අතර ඉතිරි දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ 8 ක සහ පළාත් ක්‍රීඩා සංකීර්ණ 4 ක වැඩ අවසන් කර නොතිබුණි.

ප්‍රාදේශීය ක්‍රීඩාංගන සංවර්ධනය කිරීම

ප්‍රාදේශීය ක්‍රීඩාංගන සංවර්ධනය යටතේ ග්‍රාමීය ක්‍රීඩාංගන 200 ක් ඉදිකිරීම සඳහා රු. මිලියන 564 ක ප්‍රතිපාදන සලසා තිබුණි. 2017 වර්ෂයේදී ග්‍රාමීය ක්‍රීඩාංගන 54 ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඒ සඳහා රු.

මිලියන 343 ක් වැය කර තිබුණි. 2017 දෙසැම්බර් 31 දිනට ක්‍රීඩාංගන 26 ක වැඩ අවසන් කර තිබුණු අතර ක්‍රීඩාංගන 28 ක වැඩ අවසන් කර නොතිබුණි. මේ අනුව ක්‍රීඩාංගන 146 ක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කටයුතු කර නොතිබුණි.

ඔලිම්පික් කමිටුවෙන් ප්‍රතිපූර්ණය කර ගත යුතු මුදල්

2016 පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ පැවති 12 වන දකුණු ආසියානු තරඟාවලියට සහභාගිවන ක්‍රීඩකයින් වෙනුවෙන් ගුවන් ටිකට්ටු මිලදී ගැනීම සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව වෙත ලබා දී තිබුණු මුදලින් රු.මිලියන 6.88 ක් ලබා ගත යුතුව තිබුණි. එම මුදල් 2018 මාර්තු 31 දින වන විටත් ප්‍රතිපූර්ණය කර ගැනීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබුණි.

උත්තේජක ද්‍රව්‍ය ලබා ගැනීමට එරෙහිව රීති සම්පාදනය නොකිරීම

2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ලබා ගැනීමට එරෙහි සම්මුති පනතේ 33 වගන්තිය ප්‍රකාරව උත්තේජක ද්‍රව්‍ය ලබා ගැනීමට එරෙහිව රීති සම්පාදනය කර අමාත්‍යවරයාගේ අනුමැතිය යටතේ ගැසට් පත්‍රයේ පළ කර බලාත්මක කළ යුතුව තිබුණි. ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍යායතනය විසින් එම කාර්ය ඉටු කළ යුතුව තිබුණත්, ආයතනය පිහිටුවා වර්ෂ හතරක් ගත වී තිබුණත්, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එම කාර්ය ඉටු කර නොතිබුණි.

පීඨ් ජාතික රගර් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කිරීම

ශ්‍රී ලංකා රග්බි සංගමයේ ව්‍යවස්ථාවේ III කොටසේ 1(6) ඡේදය ප්‍රකාර ජාත්‍යන්තර රග්බි කමිටුව විසින් කළින් කළට රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් පනවනු ලබන නීති හා රීතිවලට අනුව ක්‍රියා කළ යුතුව තිබුණි. එම නීති හා රීති උල්ලංඝනය කරමින් සුදුසුකම් නොලද පීඨ් ජාතික රග්බි ක්‍රීඩකයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කර ජාත්‍යන්තර තරඟවල ඉදිරිපත් කිරීම නිසා ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් 2016 වර්ෂයේදී ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට ස්ටර්ලිං පවුම් පනස්දහසක (ආසන්න වශයෙන් රු. මිලියන 11 ක්) දඩයක් නියම කර තිබුණි.

සමරු පොත් මුද්‍රණය

2013 වර්ෂයේදී ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ 75 වන සංවත්සරයට සමගාමීව රු.මිලියන 5.2 කට සමරු පොත් 2000 ක් මුද්‍රණය කර සැපයීමේ කාර්යය රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලින් බැහැරව කටයුතු කර ගිවිසුමකට එළඹීමකින් තොරව පුද්ගලික ආයතනයක් වෙත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබුණි. සමරු පොත් 2000 සැපයීම සඳහා 2013 සැප්තැම්බර් 30 දින කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 50 ක් වූ රු. මිලියන 2.6 ක අත්තිකාරම් වශයෙන් කොන්ත්‍රාත්කරු වෙත ගෙවා තිබුණි. 2017 ජුනි 30 දින වන විටත් එම සමරු පොත් මුද්‍රණය කර සැපයීමේ කාර්ය ඉටුකර ගෙන නොතිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සමාලෝචිත වර්ෂය සඳහා විගණනයට ඉදිරිපත් කර තිබුණු මූල්‍ය ප්‍රකාශනවල පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

- 2017 වර්ෂයට අදාළව ස්ථාවර වත්කම් ලේඛනය හා ස්ථාවර වත්කම් භෞතික සත්‍යාපන සහතික විගණනය වෙත ඉදිරිපත් නොකිරීම නිසා රු.මිලියන 4,249.70 ක් වූ ස්ථාවර වත්කම්වල පැවැත්ම හා වටිනාකමේ නිවැරදිතාවය තහවුරු කර ගැනීමට නොහැකි විය.
- කොන්ත්‍රාත් ගිවිසුම්, වැඩ භාරගත් ලිපි, වැඩ ආරම්භ කළ හා අවසන් කළ යුතු දිනයන් පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකිරීම නිසා සමාලෝචිත වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශනවල එකතුව රු.මිලියන 240.99 ක් වූ කෙරිගෙන යන වැඩ වටිනාකම්වල නිවැරදිතාවය තහවුරු කර ගැනීමට නොහැකි විය.
- 2013 වර්ෂයේ සිට ගෙවා තිබුණු එකතුව රු.මිලියන 5.85 ක අත්තිකාරම් හඳුනාගෙන නිරවුල් කර ගැනීමට ආයතනය අපොහොසත් වී තිබුණි.
- ක්‍රීඩා තරඟාවලි පැවැත්වීම සඳහා 2008 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා කාල පරිච්ඡේදය තුළ ක්‍රීඩා සංගම් වෙත රු.මිලියන 58.27ක අත්තිකාරම් ගෙවා තිබුණත්, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එම අත්තිකාරම් පියවා ගෙන ගිණුම්ගත කිරීමට ආයතනය අපොහොසත් වී තිබුණි.

කාන්තා හා ළමා කටයුතු

කාන්තා භීෂනය හා ළමා අපයෝජනයන්ගෙන් තොර නිදහස් සමාජයක් සහතික කරලීම අපේක්ෂාවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුවක් හා ව්‍යවස්ථාපිත මණ්ඩල/ආයතන 03 ක් විසින් පහත සඳහන් කාර්යභාරයන් ඉටු කළ යුතුව තිබුණි.

- කාන්තා හා ළමා කටයුතු විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම
- රාජ්‍ය කටයුතුවලදී තීරණ ගැනීම සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ කාන්තාවන්ගේ සහභාගිත්වය සහ නියෝජනය වැඩි කිරීම සඳහා ක්‍රමෝපායන් සැකැසීම සහ ක්‍රියාත්මක කිරීම
- ගැටුම්වලින් හා දරිද්‍රතාවයෙන් විපතට පත් කාන්තා මූලික ගෘහ කණ්ඩායම් විශේෂයෙන් අරමුණු කර ගනිමින් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සාධාරණත්වය ඇති කිරීම
- කාන්තා හා ළමා භීෂනය වැළැක්වීම සඳහා නීති හා ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම හා ක්‍රියාත්මක කිරීම
- කාන්තා හා ළමා කටයුතුවලට අදාළ සහග්‍ර සංවර්ධන අභිමතාර්ථ ඉටුකර ගැනීම
- කාන්තා හා ළමා ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම
- මුල් ළමාවිය රැකවරණය හා අනාරක්ෂිත තත්ත්වයේ සිටින දරුවන් වෙනුවෙන්, ජාතික ප්‍රතිපත්ති හා ජාත්‍යන්තර සම්මතයන්ට ගැලපෙන සේ සැලැස්ම, වැඩසටහන් හා ව්‍යාපෘති සැකැසීම හා ක්‍රියාත්මක කිරීම

- සෙවන සරණ කැපකරු මව්පිය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම

අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුවක් හා ව්‍යවස්ථාපිත ආයතන 03 ක් විසින් ඉහත සඳහන් කාර්යභාරය ඉටු කිරීමේදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.

පෙර පාසල් දරුවන්ට උදැසන ආහාර වේලක් සැපයීම.

අඩුබර සහිත පෙර පාසල් දරුවන් සඳහා උදැසන ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන සඳහා සමාලෝචිත වර්ෂය සඳහා රු.මිලියන 300 ක ප්‍රතිපාදන සලසා තිබුණි. එම වැඩසටහන් සැලැස්ම කළ පරිදි ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා හේතුවෙන් එම කාර්ය සඳහා සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් රු.මිලියන 133 ක ප්‍රතිපාදන ඉතිරි කර තිබුණි.

දිරිය කාන්තා වැඩසටහන

කාන්තා සවිය වැඩසටහන සඳහා සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 45 ක ප්‍රතිපාදන සලසා තිබුණි. එම ප්‍රතිපාදනයෙන් රු.මිලියන 17.2 ක ප්‍රතිපාදන, වැන්දඹු හා ගෘහ මූලික කාන්තා පවුල් සවිබල ගැන්වීම, තිරසර කෘෂි ව්‍යාපෘතිය හා දිරිය මංපෙත් වැඩසටහන් සඳහා වෙන්කර තිබුණි. එම වැඩසටහන් සඳහා සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 16.5 ක් වැය කර තිබුණි. සංවර්ධන ඉලක්ක සඳහා සුදුසු ව්‍යාපෘති නොලැබීම, ව්‍යාපෘති ආරම්භ කිරීමේ ප්‍රමාදයන්, ආර්ථික හා පාරිසරික සාධක සැලකිල්ලට නොගැනීම හා අමාත්‍යාංශ නිලධාරීන් නව ව්‍යාපෘති සඳහා අනුගතවීමේ කාල ප්‍රමාදයන් හේතුවෙන් ප්‍රතිලාභීන්ට අපේක්ෂා කර තිබුණු ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වී තිබුණි.

කාන්තා හා ළමා අපයෝජන සහ හිංසන ප්‍රමාණය වර්ධනයවීම

2017 වර්ෂයේදී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ කාන්තා කමිටුවේ 1938 දුරකථන අංකයට හා පැමිණිලි මධ්‍යස්ථානයට දිස්ත්‍රික්කවලින් විවිධාකාරයෙන් සිදුවන කාන්තා හිංසන පැමිණිලි 1,514 ක් වාර්තා වී තිබුණි. ඉන් විසඳා තිබුණු පැමිණිලි ප්‍රමාණය පිළිබඳ දත්ත පද්ධතියක් යාවත්කාලීන කර නොතිබීම හා ඒ පිළිබඳ පසුච්ඡරම් කර නොතිබුණි. එමෙන්ම 2016 වර්ෂයේදී ප්‍රවෘත්තිවල පල වූ කාන්තා හා ළමා හිංසන, අපයෝජන හා අපවාර ප්‍රමාණය 2,456 ක් වූ අතර, 2017 වර්ෂයේ එම ප්‍රමාණය 3,046 දක්වා වර්ධනය වී තිබුණි.

දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය ප්‍රවර්ධනය කිරීම

ජේරාදේණිය විශ්වවිද්‍යාලය හා එක්ව කාන්තාවන් දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණ කිරීමට අවශ්‍ය දැනුම ලබා දීම සඳහා සය මාසික පාඨමාලාවක් වෙනුවෙන් 2017 වර්ෂයේදී රු.670,000 ක් ද, 2010 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා රු.මිලියන 6 ක් වැය කර තිබුණි. එම පාඨමාලාවලින් පාඨමාලා 4 ක් අවසන් කළ සිසුන් 109 දෙනෙකු සඳහා සහතික පිරිනමා තිබුණි. එසේ වුවද, පාඨමාලාව හැදෑරූ කාන්තාවන් ලාංකික දේශපාලනයේ කාන්තා භූමිකාවේ ඉහළ මට්ටමකට පැමිණීමට එම පාඨමාලා දායක වී තිබීම පිළිබඳව අමාත්‍යාංශය විසින් පසුච්ඡරම් කර නොතිබුණි.

ළමුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නීති සම්පාදනය නොකිරීම

1956 වර්ෂයේ ආරම්භ වූ පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව වර්ෂ 61 ක් ගත වී තිබුණත් ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි විශ්ව ප්‍රඥප්තියට අනුකූලව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම හා ඊට අදාළ නීති

සම්පාදනය කිරීම සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් සිදුකර නොතිබුණි.

පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා කිරීම

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත සමාලෝචිත වර්ෂයේදී ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 12,093 ක් ලැබී තිබුණ අතර, එය ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 9 කින් වර්ධනය වී තිබුණි. එම පැමිණිලිවලින් පැමිණිලි 6,232 ක් සඳහා පමණක් පූර්ණ කාලීන විසඳුම් ලබා දී තිබුණි. පැමිණිලි 3,569 ක් සඳහා තාවකාලික විසඳුම් ලබා දී තිබුණු අතර, පැමිණිලි 2,268 ක් විසඳීම සඳහා වෙනත් ආයතන වෙත යොමු කර තිබුණි. පැමිණිලි 24 සඳහා පිළිතුරු ලබා දී නොතිබුණු අතර, දරුවන්ගේ පැමිණිලි සඳහා ලබා දුන් විසඳුම් පිළිබඳ පසු ච්ඡරම් කර නොතිබුණි.

ළමා නිවාස අධීක්ෂණය දුර්වලවීම

ක්‍රියාකාරී සැලැස්මට අනුව ළමා නිවාස 140 ක් අධීක්ෂණය කිරීම සඳහා රු.මිලියන 4.97 ක වියදමක් සඳහන් කර තිබුණු අතර, ඒ සඳහා වාර්ෂික අයවැය ඇස්තමේන්තුවෙන් රු.මිලියන 5.00 ක ප්‍රතිපාදන සලසා ගෙන තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂයේදී ළමා නිවාස 16 ක් පමණක් අධීක්ෂණය කර තිබුණි.

ළමුන් සඳහා වූ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය

ළමුන් සඳහා වූ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ වූ ප්‍රධාන කාර්යයන් හතරක් ඉටු කිරීම සඳහා සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 5.5 ක ප්‍රතිපාදන සලසා තිබුණි. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහා දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීම, ආබාධ සහිත දරුවන්හට ළමා සමාජ/ළමා සහා තුළ ක්‍රියාකාරී ලෙස සහභාගිවීමට හැකියාව ඇති කිරීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග ගැනීම,

ජාතික පර්යේෂණ සම්මේලනයක් පැවැත්වීම, ශ්‍රී ලංකාවේ රඳවා තබා ගැනීමේ හා රැකවරණ ආයතන තුළ සිටින ළමා වෙළඳාමේ ගොදුරු බවට පත් වූවන් හඳුනා ගැනීම සම්බන්ධීකරණය හා සංවිධානය යන කාර්යයන් සමාලෝචිත වර්ෂය තුළ ක්‍රියාත්මක කර නොතිබුණි.

පර්යේෂණ හා විවිධයෝ පට නිර්මාණය

ළමා අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා දරුවන්ට ළමා අයිතිවාසිකම් පිළිබඳව සුහදශීලී අයුරින් දැනුවත් භාවයක් ලබා දීම අරමුණු කර ගෙන තේමා 4 ක් යටතේ විවිධයෝ පට 4 ක් නිර්මාණය කිරීම සඳහා රු.මිලියන 1.81 ක් වැය කර තිබුණි. එම විවිධයෝ පට 2018 ජුනි 25 දින වන විටත් කිසිදු පුහුණු කටයුත්තක් සඳහා යොදවා ගෙන නොතිබුණි.

ළමුන්ට ආධාර මුදල් නොගෙවීම

ජාතික ළමා සංවර්ධන අරමුදලේ මාර්ගෝපදේශ සංග්‍රහය අනුව ළමා සංවර්ධන අරමුදල පිහිටුවීමේ අරමුණ යුද වාතාවරණය හා වෙනත් ස්වභාවික ආපදාවන් නිසා තම දෙමාපියන් හෝ භාරකරුවන් අහිමි වූ දරුවන්ට මෙන්ම ආර්ථික දුෂ්කරතා නිසා තමන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට හා සහජ කුසලතා හා වෙනත් දක්ෂතා වර්ධනය කර ගැනීමට නොහැකි වූ ශ්‍රී ලාංකික දරුවන්ට මූල්‍යමය ආධාර ලබා දීම වේ. සමාලෝචිත වර්ෂය අවසාන වන විට ජාතික ළමා සංවර්ධන අරමුදලේ රු.මිලියන 5.6 ක් පැවැතුණි. එම අරමුදල් ළමුන්ට ආධාර ගෙවීම සඳහා යොදා ගෙන නොතිබුණු අතර, 2015, 2016 හා 2017 වර්ෂවලදී කිසිදු ආධාර මුදලක් ළමුන් වෙත ගෙවීමට අරමුදල අපොහොසත් වී තිබුණි.

ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය නීතිගත නොකිරීම

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිටුවා වර්ෂ 20 ක් ගත වී තිබුණත්, ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය නීතිගත කිරීමට සමාලෝචිත වර්ෂයේ දී ද අපොහොසත් වී තිබුණි.

පැමිණිලි සඳහා විසඳුම් ලබාදීමේ ප්‍රමාදය

2017 වර්ෂයේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 9,014 ලැබී තිබුණි. 2018 පෙබරවාරි 15 දින වන විට පැමිණිලි 2,613 ක් විසඳා තිබුණි. ඒ අනුව ලැබුණු පැමිණිලිවලින් සියයට 71 ක් විසඳා නොතිබුණි. 2011 – 2015 කාලය තුළ ලැබී තිබූ පැමිණිලි 63,189 කින් සියයට 55 ක් 2017 දෙසැම්බර් 31 දින වන විටත් විසඳා නොතිබුණි. අධිකාරිය වෙත වසරක් පාසා ලැබෙන පැමිණිලිවලට සම්බන්ධ තොරතුරු රැස් කර වාර්තා කිරීමට ප්‍රාදේශීය හා දිස්ත්‍රික් නිලධාරීන්ගේ ඇති අකාර්යක්ෂමතාවය, තොරතුරු කැඳවීම හා විමර්ශන කටයුතු පිළිබඳ පසු විපරම් නොකිරීම හා නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම යනාදිය නිසා නොවිසඳා ඇති පැමිණිලි සංඛ්‍යාව සිග්‍රයෙන් වර්ධනය වී තිබුණි. එමෙන්ම 2016 වර්ෂයේ සිට ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී තනතුරු 100 කට අධික සංඛ්‍යාවක් පුරප්පාඩුව පැවති අතර, එම බඳවා ගැනීම් සඳහා තෝරා ගත් නිලධාරීන් 116 දෙනෙකු තෝරා ගත් බවට 2017 දෙසැම්බර් 14 දින ලිපි යවා තිබූ අතර, 2018 ජුනි 30 දින වන විටත් බඳවා ගෙන නොතිබුණි. ළමා ආරක්ෂාව තහවුරු කිරීමට සම්බන්ධ මෙම නිලධාරීන්ගේ පුරප්පාඩු පැවතීම ද පැමිණිලි විසඳීම ප්‍රමාද වීමට හේතු වී තිබුණි.

මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් සැලසුම් කළ පරිදි ඉටු නොකිරීම

ශ්‍රී ලංකාව තුළ ඉහළ ගුණත්වයෙන් යුත් මුල් ළමාවිය සංවර්ධනය කිරීමේ අරමුණින් එ.ජ.ඩො. මිලියන 50 ක ලෝක බැංකු ණය ආධාර යටතේ මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණි. 2017 වර්ෂය සඳහා ව්‍යාපෘතියේ කටයුතු ඉටු කිරීම සඳහා රු.මිලියන 750 ක ප්‍රතිපාදන සලසා තිබුණි. ඉන් රු.මිලියන 523 ක් වැය කර තිබුණි. මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල වාර්ෂික ළමා සංවර්ධන ඇගයීම, ආර්ථික අපහසුතා ඇති දරුවන් සඳහා පෙර පාසල් ගාස්තු සහනය ලබා දීම, අඩු ප්‍රතිලාභ සහිත ප්‍රදේශවල මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 12 ක් ස්ථාපනය කිරීම, ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් ගුරුවරුන්, පෙර පාසල් ගුරුවරුන් සමඟ අනුගත කිරීමේ වැඩසටහන්, මුල් ළමාවිය සංවර්ධන

මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම සහ විධිමත් අධීක්ෂණය සහ ඇගයීමේ ක්‍රමයක් දියත් කිරීම යන ක්‍රියාකාරකම් වෙනුවෙන් රු.මිලියන 164.40 ක ප්‍රතිපාදන සලසා තිබුණත්, සැලසුම් කළ පරිදි එම කාර්යයන් ඉටු කර නොතිබුණි.

මුල් ළමාවිය සංවර්ධන සේවාවන් වැඩිදියුණු කිරීම

වැවිලි මානව සංවර්ධන භාරය යටතේ වතු වල මුල් ළමාවිය සංවර්ධන සේවාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා රු.මිලියන 98.84 ක ප්‍රතිපාදන ලබා දී තිබුණි. තවද, මධ්‍යස්ථාන 06 කට ඒවායේ වැඩ නිම කිරීමට පෙර රු. මිලියන 1.69 ක සෙල්ලම් උපකරණ, ලීබඩු සහ මුලුතැන්ගෙයි උපකරණ ලබා දී තිබුණ අතර, ඒවා නිසි පරිදි ගබඩා නොකිරීමේ හේතුවෙන් භාවිතයට නුසුදුසු තත්ත්වයේ පැවතුණි.

සංචාරක කටයුතු

ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ මතකයේ රැඳෙන, අව්‍යාජ සහ විවිධත්ව අත්දැකීම් සඳහා ලොව විශිෂ්ඨතම දූපත ලෙස හඳුනාගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම මඟින් ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවට සෘජු හා වක්‍ර රැකියා අවස්ථා උදා කිරීම මඟින් ආර්ථිකයට ඉහළ විදේශ විනිමයක් ඉපැයීම සංචාරක කටයුතු අංශයේ ප්‍රධාන අරමුණ වී තිබුණි. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා සංචාරක සංවර්ධනය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුවක් හා ව්‍යවස්ථාපිත ආයතන 04 ක් විසින් පහත සඳහන් කාර්යභාරය ඉටු කළ යුතුව තිබුණි.

- සංචාරක සංවර්ධන කටයුතු පිළිබඳ විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම.
- සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම සහ ප්‍රමිතීන් සම්පාදනය කිරීම.
- සංචාරක නියෝජිතයන් ලියාපදිංචි කිරීම හා නියාමන කටයුතු කිරීම.
- විවේක ගත කිරීම සඳහා විනෝදාත්මක පහසුකම් සැපයීමට අදාළ කටයුතු ප්‍රවර්ධනය කිරීම.

අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතන විසින් ඉහත සඳහන් කාර්ය භාරයන් ඉටු කිරීම සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණන පරීක්ෂණවලදී පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

සංචාරකයින්ගේ පැමිණීම හා විදේශ විනිමය ඉපැයීම

මනස්කාන්ත වෙරළවල්, හිතවාදී සහ මිත්‍රශීලී ජනයා සමඟ පොහොසත් වන ජීවිත්

සහ ස්වභාවධර්මය, සංස්කෘතිය, සුපශාස්ත්‍ර, ජලය ආශ්‍රිතව වික්‍රමාන්විතව හා අපූර්වත්වය මුසුව විශ්ව සංචාරකයන්ගේ මනස්කාන්තම ස්ථානය ලෙස ආසියාවේ ප්‍රමුඛතම ගමනාන්තය සහ ආසියාවේ ප්‍රමුඛතම වික්‍රමාන්විත සංචාරක ගමනාන්තය යනාදී කීර්තිමත් සම්මාන ලබා ගනිමින් තම ප්‍රතිරූපය වඩවා ගනිමින් සමාලෝචිත වර්ෂයේදී රු. මිලියන 598,356 ක විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට දායාද කරමින් සංචාරකයින් 2,116,407 ක් පැමිණ තිබුණි.


රටක් වශයෙන් ගත් කළ සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන්නේ ඉහළ විදේශ විනිමය ඉපැයීමක් වන අතර 2017 වර්ෂයේ දී මෙම කර්මාන්තයෙන් එ.ජ.ඩො. මිලියන 3,924.9 ක ආදායම් උපයා තිබුණි. එය ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී සියයට 11.6 කින් වර්ධනය වී තිබුණි.

කෙසේ වෙතත්, සමාලෝචිත වර්ෂයේදී සංචාරක පැමිණීම මිලියන 2.1 ක් වී තිබුණත්, ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ වර්ධන වේගය සියයට 11 කින් අඩු වී තිබුණි. 2017 ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ ගුවන් තොටුපොළේ කොටසක් වසා දැමීමත්, මැයි මාසයේදී දකුණේ පැවති ගංවතුරත්, උතුරු නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල නියඟයන් පැවැතීමත්, ජාත්‍යන්තර වශයෙන් අහිතකර ප්‍රතිඵල අත්කර දුන් ඩෙංගු රෝගය ව්‍යාප්තිය වීමත් හා කසල ප්‍රශ්නයන් හේතුවීම නිසා එම වර්ධන වේගය අඩු වී තිබුණි.

ඉකුත් වර්ෂයේ දී මෙන් ම සමාලෝචිත වර්ෂයේදී ද ප්‍රධාන කළාප බහුතරයක සංචාරක පැමිණීම වර්ධනය විය. ඒ අනුව නැගෙනහිර ආසියාවෙන් සියයට 4.5 ක් ද බටහිර යුරෝපයෙන් සියයට 5.8 ක් ද දකුණු ආසියාවෙන් සියයට 0.9 ක් වශයෙන් වැඩි වී තිබුණි. එමෙන්ම රටක් වශයෙන් ඉකුත් වර්ෂයේදී මෙන් සමාලෝචිත වර්ෂයේදීද වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් ඉංදියාවෙන් පැමිණ තිබුණි. එම ප්‍රමාණය 384,628 ක් වී තිබුණි. ඊට පසු වැඩිම සංචාරක පිරිස වූ

268,952 දෙනෙකු මහජන චීන සමූහ ආණ්ඩුවෙන් පැමිණ තිබුණි. ඉකුත් වර්ෂයේදී හා සමාලෝචිත වර්ෂයේදී වැඩිම සංචාරක පිරිසකගේ පැමිණීම වාර්තා කළ රටවල් 10 හා පැමිණි සංචාරකයින් ගණන පහත සඳහන් රූප සටහන 28 හි දැක්වේ.

පසුගිය වර්ෂය හා ප්‍රචර්තන වර්ෂයේදී සංචාරකයින්ගේ පැමිණීම රූප සටහන 27 හි දැක්වේ.



රූප සටහන 27 - රටවල් අනුව සංචාරකයින්ගේ පැමිණීම
මූලාශ්‍රය - ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත

විදේශීය සංචාරක පැමිණීම ඉහළ යාම මෙන්ම, සංචාරකයකුගේ සාමාන්‍ය වියදම සහ සංචාරකයකු ශ්‍රී ලංකාවේ ගත කරන සාමාන්‍ය දින ගණන ඉහළ යාම සංචාරක ඉපැයුම් වර්ධනය වීමට ප්‍රධාන සාධකයක් වී තිබුණි. 2017 වර්ෂයේදී සංචාරකයෙකුගේ සාමාන්‍ය දෛනික වියදම එ.ජ.ඩො.170.1 ක් වූ අතර එම ප්‍රමාණය 2016 වර්ෂයේදී එ.ජ.ඩො.168.2 ක් වී තිබුණි. ඒ අනුව සංචාරක ඉපැයීම් කිසියම් අනුපාතයකින් ඉහළ යාම කෙරෙහි එය බලපා තිබුණි. එමෙන්ම සංචාරකයකු ශ්‍රී ලංකාවේ ගත

කරන සාමාන්‍ය දින ගණන 2017 වර්ෂයේ දින 10.9 ක් වූ අතර එය ඉකුත් වර්ෂයේ දින 10.2 ක් විය. එහෙත් 1987 වර්ෂයේ සංචාරකයකු ශ්‍රී ලංකාවේ ගත කරන සාමාන්‍ය දින ගණන 13.2 ක සමඟ සැසඳීමේදී එම ඉලක්කයට ලඟා වීමට සමාලෝචිත වර්ෂයේදීද නොහැකි වී තිබුණි.

ශ්‍රී ලංකාව ලෝක සංචාරක කර්මාන්තයේ උච්චතම ස්ථානයට රැගෙන යාමට 2017 වර්ෂයේදීද සංචාරක සංවර්ධන අරමුදලින් රු.මිලියන 3,924 ක ප්‍රතිපාදන සලසා තිබුණි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන

අධිකාරියට එම ප්‍රතිපාදනයෙන් සියයට 14 ක්ද, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට සියයට 70 ක්ද, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයට සියයට 12 ක්ද හා ශ්‍රී ලංකා සංචාරක සම්මේලන කාර්යාංශයට සියයට 4 ක් වශයෙන් ප්‍රතිපාදන සලසා තිබුණි. සංචාරක සංවර්ධන අරමුදලට අමතරව 2017 වාර්ෂික අයවැය ඇස්තමේන්තුවෙන් සංචාරක සංවර්ධන කටයුතු සඳහා සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය වෙත රු.මිලියන 618 ක ප්‍රතිපාදන සලසා තිබුණි.

2005 අංක 38 දරන සංචාරක කටයුතු පනත මඟින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයට හා ශ්‍රී ලංකා සංචාරක සම්මේලන කාර්යාංශයට පවරා ඇති කාර්යයන් හා කර්තව්‍යයන්වලින්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නොවී වාරිකා හෝ සංචාරක සේවාවන්හි නිරත වන යම් තැනැත්තෙකු හෝ තැනැත්තන් වරදකට වරදකරු කිරීමට රීති පැනවීම, සංචාරක කර්මාන්තය හෝ ඒ ආශ්‍රිත වෙනත් කර්මාන්තවලට අදාළව දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිත වැඩි දියුණු කිරීම, බලාත්මක කිරීම හා පවත්වාගෙන යාම සඳහා සංචාරක ව්‍යවසායකයන්ට බලපත්‍ර ලබා දීම සංචාරක කර්මාන්තයට සහය දීම සඳහා ආයතන සහ ව්‍යාපාර පිහිටුවීම යන කාර්යයන් ඉටු කර නොතිබුණි.

සංචාරක ආකර්ෂණයන් සංවර්ධනය කිරීම

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය වෙත සංචාරක ආකර්ෂණයන් සංවර්ධනය කිරීම සඳහා සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 568 ක ප්‍රතිපාදන සලසා තිබුණි. සමාලෝචිත

වර්ෂය අවසන් වන විට ඉන් රු.මිලියන 162.3 ක් හෙවත් සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් සියයට 28.5 ක් පමණක් උපයෝජනය කර තිබුණි.

සංචාරක ගම්මාන සංවර්ධනය කිරීම

සංචාරක ගම්මාන සංවර්ධනය කිරීම සඳහා සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 25 ක ප්‍රතිපාදන සලසා තිබුණද වර්ෂය අවසාන වන විට රු.556,828 ක් පමණක් උපයෝජනය කර තිබුණි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් එය ක්‍රියාවට නංවන අයුරු සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්ති මාලාවක් / මාර්ගෝපදේශයක් සකස් කර අනුමත කර ගෙන නොතිබුණි.

අපගමන බදු අය නොකිරීම

2003 අංක 25 දරන මුදල් පනතේ 2(ආ) උපවගන්තිය අනුව ශ්‍රී ලංකාවෙන් පිටත්ව නැව් මගින් ගමන් ගන්නා මගීන් වෙනුවෙන් නිකුත් කරන සෑම ටිකට් පතකින්ම බදු අයකර ඉන් කොටසක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙත ප්‍රේෂණය කළ යුතුව තිබුණත් එසේ ගමන් කළ මගීන්ගෙන් බදු අයකර අධිකාරිය වෙත එවා නොතිබුණි. 2017 වර්ෂයේදී මගීන් 27565 ක් පිටත්වී තිබුණත්, ඒ වෙනුවෙන් එක් මගියෙකුගෙන් එ.ජ.ඩො.1.66 ක් බැගින් අරමුදලට ලැබිය යුතු රු.මිලියන 6.41 ක අපගමන බදු ආදායම අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ගෙන් බැහැරව කටයුතු කිරීම

2017 සැප්තැම්බර් 16 දින සිට 26 දින දක්වා ප්‍රංශයේ පැවැත්වූ ජාත්‍යන්තර ප්‍රංශ සංචාරක වෙළෙඳපල වෙනුවෙන් රු.මිලියන 35 ක ප්‍රතිපාදන සලසා තිබුණි. එහි වෙළෙඳ කුටිය නිර්මාණය හා ඉදිකිරීම වෙනුවෙන්

රු.මිලියන 8.24 ක් හා නැටුම් කණ්ඩායමක් සපයා ගැනීම සඳහා රු.මිලියන 1.03 ක් වැය කර තිබුණි. මීට අදාළ සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධානවලට අනුව කටයුතු කර නොතිබුණි.

අනුමත කාර්ය මණ්ඩලයෙන් හාහිරව වෙනත් කාර්ය මණ්ඩලයක් පත් කර ගැනීම

සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා විදේශ රටවල ස්ථාපිත ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට අනුයුක්තව වාණිජ දෙපාර්තමේන්තුවේ වාණිජ නිලධාරියෙකු හා ආයතනයේ

අනුමත කාර්ය මණ්ඩලයට ඇතුළත් (එක්සත් රාජධානියේ වෙළඳපල කටයුතු සඳහා) නිලධාරීන් නිදෙනෙකු පත්කර තිබුණි. නමුත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කලමණාකාරීත්වය විසින් අනුමත කාර්ය මණ්ඩලයට ඇතුළත් නොවූ අධ්‍යක්ෂ තනතුරක් හා සංචාරක ප්‍රවර්ධන නිලධාරී තනතුරක් සඳහා අවිධිමත් පරිදි කොන්ත්‍රාත් හා අනියම් පදනම් මත පත්වීම් ලබාදී තිබුණි. එම පත්වීම් පදනම් කරගෙන වැටුප්, ප්‍රවාහන, ගෙවල්කුලී, දුරකථන හා අතිකාල දීමනා හා වෙනත් දීමනා වශයෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් රු.මිලියන 179.44 ක අරපිරිමැසුම්දායී නොවන ගෙවීමක් කර තිබුණි.

නාගරික සංවර්ධනය

බස්නාහිර කළාපය සහ අනෙකුත් මහානගර ආර්ථික, සමාජ සහ සංස්කෘතිකමය වශයෙන් දියුණු ප්‍රජාවකගෙන් සමන්විත අති නවීන වාස්තු විද්‍යානුකූල නගර ලෙස නිර්මාණය කිරීම මෙම ක්ෂේත්‍රයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය වී තිබුණි. එම ප්‍රතිඵලය අත් කර ගැනීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුවක් හා ව්‍යවස්ථාපිත මණ්ඩල/ආයතන 02 ක් විසින් පහත සඳහන් කාර්යභාරය ඉටු කළ යුතුව තිබුණි.

- මහානගර හා බස්නාහිර සංවර්ධන විෂයන්ට අදාළ ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම
- කොට්ටාව, කඩුවෙල සහ කඩවත නගර සංවර්ධන ව්‍යාපෘතිය සහ ඒ ආශ්‍රිත කටයුතු
- නාගරික ප්‍රදේශවල ආර්ථික, සාමාජික සහ භෞතික සංවර්ධනය ඒකාබද්ධව විධිමත් ලෙස ප්‍රවර්ධනය කිරීම හා නියාමන කටයුතු
- නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය
- පහත් බිම් ගොඩකිරීම සහ සංවර්ධනයට අදාළ කටයුතු
- නාගරික ප්‍රදේශවල පිහිටි සේවා හා පහසුකම් අඩු ප්‍රදේශ සහ වගුරු බිම් පොදු සැලැස්මකට අනුව සංවර්ධනය කිරීමට අවශ්‍ය මහපෙන්වීම
- ජාතික භෞතික සැලසුම් හා ප්‍රාදේශීය භෞතික සැලසුම් පිළියෙල කිරීම
- ඒකාබද්ධ නාගරික සංවර්ධනයන් සහතික කිරීම සඳහා ජාතික භෞතික සැලසුම් පදනම් කරගෙන සියළු ඉදිකිරීම් කටයුතු මෙහෙයවීම හා නියාමනය කිරීම

- අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ආයතනයන්හි පැවැරී ඇති අනෙකුත් සියළුම විෂයයන්ට අදාළ කටයුතු
- අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ආයතන අධීක්ෂණය

නාගරික සංවර්ධනය කළ යුතු කළාප හඳුනා ගැනීම

1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරි පනතේ 3 වගන්තිය අනුව දිවයිනේ නාගරික සංවර්ධනය කළ යුතු කළාප හඳුනාගැනීම සහ එම කළාප සඳහා සංවර්ධන සැලැසුම් පිළියෙල කිරීම නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉටු කළ යුතුව තිබුණි. සමාලෝචිත වර්ෂය අවසාන වන විට නාගරික සංවර්ධන කළාප 243 ක් හඳුනාගෙන තිබුණද, එයින් සංවර්ධන සැලැසුම් කළාප 40 ක් පමණක් පිළියෙල කර තිබුණි.

උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය

උපායශීලී නගර සංවර්ධන ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ සහභාගිත්ව නගර කළාපවල තෝරාගත් නාගරික සේවා සහ පොදු නාගරික ස්ථාන වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කර තිබුණි. ව්‍යාපෘතිය යටතේ සහභාගිත්ව නගර කළාප ලෙස මහනුවර නගරය, ගාල්ල නගරය තෝරාගෙන තිබුණු අතර ව්‍යාපෘතියේ මූල්‍ය ගිවිසුම අනුව ව්‍යාපෘතිය ඇස්තමේන්තුගත පිරිවැය රු.මිලියන 25,162.5 කට සමාන එ.ජ.ඩො.මිලියන 192.8 ක් වී තිබුණි. එම පිරිවැයෙන් රු.මිලියන 19,257 කට සමාන එ.ජ.ඩො.මිලියන 167 ක් ජාත්‍යන්තර සංවර්ධන සංගමය විසින් ලබාදීමට එකඟ වී තිබුණි. 2017 මැයි මාසයේ සිට මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණු අතර 2019

දෙසැම්බර් 31 දින වන විට ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතව තිබුණි. යාපනය නගර සංවර්ධනය කිරීමේ කටයුතුද මෙම ව්‍යාපෘතිය සඳහා සලසා තිබුණු මූල්‍ය ප්‍රතිපාදනවලින් ආරම්භ කර තිබුණි. ව්‍යාපෘතිය යටතේ වන නගර සංවර්ධන කටයුතු 2021 වර්ෂය වන විට නිමකිරීමට නියමිතව තිබුණි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

විධිවිධානවලට පටහැනිව උපදේශකවරුන් බඳවා ගැනීම

2016 මාර්තු 24 දිනැති අංක 01/2016 දරන කළමනාකරණ සේවා වක්‍රලේඛ 8.1 ඡේදය ප්‍රකාරව, මූල්‍ය ගිවිසුමේ සහ රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල සඳහන් විධිවිධානවලට අනුකූලව උපදේශකයින් බඳවාගත යුතුව තිබුණි. එම නියමයන් අනුගමනය නොකර සමාලෝචිත වර්ෂයේදී උපදේශකවරුන් 11 දෙනෙකු බඳවාගෙන එකතුව රු.මිලියන 36 ක වැටුප් හා දීමනා ගෙවා තිබුණි.

ව්‍යාපෘතියේ කාර්යසාධනය අඩුවීම

මෙම ව්‍යාපෘතිය සඳහා ණය ප්‍රදානය කරනු ලබන නියෝජිත ආයතනය විසින් රු.මිලියන 27,507 කට සමාන එ.ජ.ඩො.මිලියන 202 ක ප්‍රතිපාදන සලසා තිබුණි. සමාලෝචිත වර්ෂය අවසානය වන විට ව්‍යාපෘතිය ආරම්භ කර වර්ෂ 3 ½ ක පමණ කාලයක් ගත වී තිබුණත්, ඒ වන විට සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් සියයට 11 ක් වන රු.මිලියන 3,421.72 කට සමාන එ.ජ.ඩො.මිලියන 23.16 ක් පමණක් උපයෝජනය කර තිබුණි. ව්‍යාපෘතිය

ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ව්‍යාපෘතියේ කාර්යයන් මාසික, කාර්තුවය හා අර්ධ වාර්ෂික වශයෙන් වෙන්කර ගෙන ඉලක්ක නියම කර ක්‍රියාකාරී සැලසුම් පිළියෙල නොකිරීම නිසා ව්‍යාපෘතියේ කාර්යසාධනය ඉතාම අඩු මට්ටමක පැවතුණි.

ඉඩම් අත්පත් කර ගැනීමට හා නැවත පදිංචි කිරීමට විධිමත් සැලැස්මක් පිළියෙල නොකිරීම

ඉඩම් අත්පත් කරගැනීම හා නැවත පදිංචි කිරීමේ කාර්යයන් සඳහා විධිමත් සැලැස්මක් පිළියෙල කර නොතිබීම නිසා සමාලෝචිත වර්ෂයේදී යාපනයේ නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා සලසා තිබුණු රු. මිලියන 335 කට සමාන එ.ජ.ඩො. 2.17 ක ප්‍රතිපාදනයෙන් රු.මිලියන 44.72 කට සමාන එ.ජ.ඩො. මිලියන 0.29 ක් පමණක් උපයෝජනය කර තිබුණි.

පිරිනමා තිබුණු කොන්ත්‍රාත්තු නියමිත දිනයන්වලදී ආරම්භ නොකිරීම

සමාලෝචිත වර්ෂයේදී මහනුවර, ගාල්ල හා යාපනය යන නගරවල පුනරුත්ථාපන වැඩ කටයුතු සඳහා කොන්ත්‍රාත් 87 ක් රු.මිලියන 19,623 ක ඇස්තමේන්තුගත පිරිවැයකට කොන්ත්‍රාත්තු පිරිනැමීමට සැලැස්ම කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට එම කොන්ත්‍රාත්වලින් එකතුව රු.මිලියන 8,289 ක් වූ කොන්ත්‍රාත්තු 34 ක් කොන්ත්‍රාත්කරුවන්ට පිරිනමා තිබුණි. කෙසේ වුවද, සැලැස්ම කළ පරිදි රු.මිලියන 1,065 කට පිරිනමා තිබුණු උප ව්‍යාපෘති 25 කට අදාළ කොන්ත්‍රාත්වල වැඩ, නියමිත දිනයන්හි ආරම්භ කර නොතිබුණි.

ඇස්තමේන්තුගත පිරිවැය ඉක්මවා කොන්ත්‍රාත්තු පිරිනැමීම

මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහරෝහල ධර්මාශෝක මාවත සහ කටුගස්තොට, මඩවල, දිගන මාර්ගය යන කොන්ත්‍රාත් දෙකෙහි ඉංජිනේරු ඇස්තමේන්තුවල වටිනාකම් පිළිවෙලින් රු.මිලියන 911 ක් හා රු.මිලියන 2,156 ක් වී තිබුණත්, එම ඇස්තමේන්තුගත වටිනාකම් ඉක්මවා පිළිවෙලින් රු.මිලියන 727 කට හා රු.මිලියන 1,615 ක් වැනි වැඩි වටිනාකම්වලට කොන්ත්‍රාත්තු පිරිනමා තිබුණි. මෙම කොන්ත්‍රාත්වල ඇස්තමේන්තුගත පිරිවැය හා කොන්ත්‍රාත් පිරිනැමීම්වල වටිනාකම අතර කැපී පෙනෙන විශාල විචලනයක් සඳහා හේතු විගණනයට පැහැදිලි කර නොතිබුණි. එසේම ඉහත කොන්ත්‍රාත් 02 ක් සඳහා එකතුව මිලියන 351 ක වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු වෙත මුදාහැර තිබුණද, සමාලෝචිත වර්ෂය අවසාන වන විට ඒවායේ ප්‍රගතිය සියයට 30 කට වඩා අඩුවීම නිසා ලබා දී තිබුණු අත්තිකාරම් නැවත අයකර ගැනීමට නොහැකිවී තිබුණි.

වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් ගෙවා තිබුණත් ආරම්භ නොකළ කොන්ත්‍රාත්තු

මහනුවර මහානගර සභා රථගාල වැඩිදියුණුකිරීමේ කොන්ත්‍රාත්තුව යටතේ කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමට පෙර සහ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමේ ලිපිය ලබාදීමට පෙර වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් ලෙස රු.මිලියන 49 ක් ලබා දී තිබුණි. 2018 අප්‍රේල් 30 දින වන විටත් කොන්ත්‍රාත්තුවේ කටයුතු ආරම්භ කර නොතිබුණි. තවද කොන්ත්‍රාත්කරුගේ හැකියාවන්, කාර්යසාධනය සැලකිල්ලට ගැනීමෙන් තොරව මහනුවර ටොම්ලින් උද්‍යානය වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව සඳහා වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් ලෙස

වාරික 02 ක් මගින් එකතුව රු.මිලියන 58.82 ක් ගෙවා තිබුණි. එසේම කොන්ත්‍රාත්තුවට අදාළ මූලික නිර්මාණ සැලැස්මවල අඩුපාඩු හේතුවෙන් රු.මිලියන 27 ක අතිරේක මුදලක් වැය කිරීමට සිදුවී තිබූ අතර කොන්ත්‍රාත් කාලයද තවත් මාස 03 ½ කින් දීර්ඝ කිරීමට සිදුවී තිබුණි.

ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීමට නොහැකිවීම

ව්‍යාපෘතිය සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර නොතිබීම නිසා එ.ජ.ඩො.මිලියන 44.33 ක් ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ වූ ප්‍රසම්පාදන 105 ක කටයුතු සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ආරම්භ කිරීමට නොහැකි වී තිබුණි.

ප්‍රසම්පාදන කටයුතු අවසන් නොකිරීම

මහනුවර නගරයේ වර්ෂා ජලය බැසයාමේ කාණු පද්ධතිය ඉදිකිරීම සඳහා රු.මිලියන 950 ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ වූ කොන්ත්‍රාත්තුව සඳහා ප්‍රසම්පාදන කටයුතු 2015 වර්ෂයේදී ආරම්භ කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් එම ප්‍රසම්පාදන කටයුතු අවසන් කර නොතිබුණි.

ණය ප්‍රදානය කරන ආයතන විසින් ණය පහසුකම් කපා හැරීම

ගැටමේ ජල පිරිපහදු යන්ත්‍රාගාරය ප්‍රතිසංස්කරණය කිරීමේ කොන්ත්‍රාත්තුව රු.මිලියන 899 කට ප්‍රදානය කිරීමෙන් අනතුරුව කොන්ත්‍රාත්කරුගේ යෝග්‍යතාවය හා සුදුසුකම් පිළිබඳව ඇති වූ ගැටළු මත නැවත ලංසු කැඳවීමට ප්‍රසම්පාදන අභියාචනා කමිටුව තීරණය කර තිබුණි. එම තත්ත්වය යටතේ මෙම කර්තව්‍ය සඳහා සලසා තිබුණු මූල්‍ය පහසුකම් ණය ලබාදෙන නියෝජිත ආයතනය විසින් සම්පූර්ණයෙන්ම කපාහැර තිබුණි. මේ නිසා ගැටමේ ජල පිරිපහදු යන්ත්‍රය පිරිසිදු කිරීම නැවතී තිබුණි.

මූල්‍ය අවශ්‍යතාවන් පිළිබඳ දුර්වල පුරෝකථනයන්

ව්‍යාපෘති කටයුතුවල අඩු ප්‍රගතිය සහ මූල්‍ය අවශ්‍යතාවයන් පිළිබඳව කරන ලද දුර්වල පුරෝකථනයන් හේතුවෙන් රු.මිලියන 634.5 කට සමාන ඵ.ජ.ඩො. මිලියන 4.26 ක් ව්‍යාපෘතියේ විශේෂ ඩොලර් ගිණුමේ මාස 6 කට වැඩි කාලයක් මුළුල්ලේ ප්‍රයෝජනයට ගැනීමෙන් තොරව රඳවාගෙන තිබුණි.

සැලැස්සුමකින් තොරව කුලී වාහන භාවිතා කිරීම

ව්‍යාපෘතිය සඳහා මසකට උපරිම වශයෙන් කිලෝමීටර් 2500 ක් ධාවනය කළ හැකි වන පරිදි කුලී පදනම මත මෝටර් රථ ලබාගෙන තිබුණි. එම වාහනවලින් සමහර වාහන ධාවනය කළ හැකිව තිබුණු දුර ප්‍රමාණය වඩා එකතුව කිලෝමීටර් 75,249 ක් පමණක් අඩුවෙන් ධාවනය කර තිබුණි. තවත් සමහර වාහන ධාවනය කළ හැකිව තිබුණු දුර ප්‍රමාණය ඉක්මවා එකතුව කිලෝමීටර් 133,841 ක් ධාවනය කිරීම නිසා රු.මිලියන 7.15 ක අතිරේක වියදමක් කර තිබුණි. මෙසේ කුලී පදනම මත ලබා ගත් වාහන උපරිම කාර්යක්ෂමතාවයකින් හා මනා සැලැස්සුමකින් තොරව ධාවනය නොකිරීම නිසා අතිරේක වියදමක් කිරීමට ව්‍යාපෘතියට සිදු වී තිබුණි.

මූලික විමර්ශන හා පරිසර බලපෑම් පිළිබඳ ඇගයීම් නොකිරීම

ගාල්ල කොටු පවුර ප්‍රතිසංස්කරණය කිරීමේ කාර්යයේදී මූලික විමර්ශන හා පරිසර බලපෑම් පිළිබඳ ඇගයීමක් සිදු නොකර උපදේශකයන් විසින් උපදේශන වාර්තාව පිළියෙල කර තිබුණි. එකී වාර්තාව පදනම් කරගෙන ඉදිරි සංවර්ධන කටයුතු සහ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට නොහැකිවී තිබුණි. කෙසේවුවද, එම වාර්තා

පිළියෙල කිරීම සඳහා උපදේශකවරුන්ට රු.මිලියන 60 ක් ගෙවා තිබුණු බැවින් එම වියදම නිෂ්ඵල වී තිබුණි.

ඌන උපයෝජන වත්කම්

ව්‍යාපෘතිය විසින් සමාලෝචිත වර්ෂයේදී එකතුව රු.මිලියන 195 කට යන්ත්‍ර හා උපකරණ මිලදී ගෙන මහනුවර හා ගාල්ල මහනගර සභාවලට හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට භාරදී තිබුණි. එම වත්කම් උපයෝජනය කිරීමේ සැලැස්මක් නොතිබීම නිසා මිලදීගත් අරමුණු සඳහා භාවිතා කිරීමෙන් තොරව එම වත්කම් භාරදුන් ආයතනයන්හි පරිශ්‍රවල 2018 අප්‍රේල් 30 දින වන විටත් ඌන උපයෝජිතව පැවැතුණි. තවද රු.මිලියන 120 ක පිරිවැයකට 2016 වර්ෂයේදී මිලදී ගෙන තිබුණු ජලනල හා උපාංග තොගයක් 2018 අප්‍රේල් මාසය වන විටත් භාවිතයට නොගෙන ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ භූමියන්හි නිෂ්කාර්යව රඳවාගෙන තිබුණි.

අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය

සංස්කෘතික හා ස්වභාවික උරුමයන් රැකගනිමින් අනුරාධපුර නගරයේ පෞරාණික හා නවීකරණය වූ ප්‍රදේශ අතර සමබර සංවර්ධනයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබුණි. ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු.මිලියන 9779.95 කට සමාන යුරෝ මිලියන 62.4 ක් වී තිබුණි. එම පිරිවැයෙන් රු.මිලියන 8,150 කට සමාන යුරෝ මිලියන 52 ක් ප්‍රංශ සංවර්ධන නියෝජිත ආයතනය විසින් ලබාදීමට එකඟ වී තිබුණි. 2016 වර්ෂයේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 52.01 ක් හෙවත් යුරෝ මිලියන 0.33 ක් වැයකර තිබුණි.

සමස්ථ ව්‍යාපෘතියේ කාලය ආවරණය වන පරිදි ක්‍රියාකාරී සැලැස්මක් හෝ සමාලෝචිත වර්ෂය සඳහා අයවැය ලේඛනයක් පිළියෙල කර නොතිබුණි. එසේම ව්‍යාපෘතිය මගින් කරගෙන යනු ලබන සිවිල් වැඩ සඳහා විස්තරාත්මක නිර්මාණ සැලැස්මක් සකස් කිරීමේ ප්‍රමාදය මත සමාලෝචිත වර්ෂය සඳහා වූ ප්‍රසම්පාදන සැලැස්මක්ද සකස් කර නොතිබුණි. තවද ප්‍රසම්පාදන හා නාගරික සැලැස්මකරණය පිළිබඳ අවශ්‍ය සුදුසුකම් හා පළපුරුද්දකම් නොමැති නිලධාරීන් දෙදෙනෙකු සහකාර අධ්‍යක්ෂවරුන් ලෙස බඳවාගෙන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම මගින් ව්‍යාපෘතියේ කටයුතු ප්‍රමාදවීමට හේතු වී තිබුණි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහසැලැස්ම පිළියෙල කිරීමේ ව්‍යාපෘතිය

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම බලශක්ති හා සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මහානගර සැලැස්මක් පිළියෙල කිරීමේ ව්‍යාපෘතියක් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබුණි. ඒ සඳහා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල සඳහන් විධිවිධාන අනුගමනය නොකර සිංගප්පූරුවේ උපදේශක සමාගමක් ව්‍යාපෘතියේ උපදේශකවරුන් ලෙස තෝරා ගෙන තිබුණි. ඒ අනුව එ.ජ.ඩො. 982,000 පිරිවැයකට ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහා සැලැස්ම පිළියෙල කිරීම සඳහා ඉකුත් වර්ෂයේදී ගිවිසුමකට එළඹ තිබුණි. එම ගිවිසුම් ප්‍රකාරව මාස 09 ක් තුළ සැලැස්ම වාර්තාව භාරදිය යුතු වුවද, 2017 වර්ෂය අවසානය වන විටත් එකී වාර්තාව භාරදී නොතිබුණි. එසේම සමාලෝචිත වර්ෂය අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් 589,200 ක් හෙවත් රු.මිලියන 90.29 කට සමාන මුදලක් අවස්ථා 03 කදී ගෙවා තිබුණද, 2018 ජුනි මාසය අවසාන වන විටද,

ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ සැලැස්ම පිළියෙල කර භාරදී නොතිබුණි. මෙසේ උපදේශක සමාගම ගිවිසුම් ප්‍රකාරව මාස 09 ක කාලයක් තුළ කාලය අවසන් කිරීමට අපොහොසත් වීම මත වරින් වර අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී තිබුණු අනුමැතියන් මගින් තවත් මාස 08 ක කාලයක් දිර්ඝකර තිබුණි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

සැලැස්ම පිළියෙල කිරීම ප්‍රමාදවීම නිසා කාර්ය මණ්ඩලයට වැටුප් හා දීමනා ගෙවීම

සැලැස්ම පිළියෙල කිරීමට ලබා දී තිබුණු කාලය තුළද සිංගප්පූරු සමාගම විසින් එම සැලැස්ම ලබාදීමට අපොහොසත් වී තිබුණි. ව්‍යාපෘතිය 2017 නොවැම්බර් 30 වන දින නිම කිරීමට නියමිතව තිබුණද, සැලැස්ම පිළියෙල කිරීමේ ප්‍රමාදය නිසා 2018 ජූලි 31 දින දක්වා කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවමින් ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට සිදු වී තිබුණි.

වෙනත් ව්‍යාපෘතියකින් හා දෙපාර්තමේන්තුව විසින් සැලැස්ම පිළියෙල කර තිබීම

සිංගප්පූරුව සමාගම විසින් සැලැස්ම පිළියෙල කිරීමට භාර දී තිබුණත්, බස්නාහිර කලාපීය මහානගර සැලැස්ම ව්‍යාපෘතිය මගින්ද, ත්‍රිකුණාමල මහානගර සැලැස්ම ව්‍යාපෘතිය වෙනුවෙන් රු.මිලියන 1.40 ක් වැයකර තිබුණි. එමෙන්ම අමාත්‍යාංශය යටතේ ඇති ජාතික භෞතික සැලැස්ම දෙපාර්තමේන්තුව විසින් නාගරික සංවර්ධන අධිකාරිය මගින්ද සැලැස්ම පිළියෙල කර තිබුණි. එම නගර සංවර්ධන සැලැස්ම සැලකිල්ලට ගැනීමෙන් තොරව ජාත්‍යන්තර උපදේශක සමාගමක් මගින් ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහසැලැස්ම පිළියෙල කිරීමේ කර්තව්‍ය භාරදී තිබුණි.

ක්ෂේත්‍ර රැස්වීමකට සහභාගිවීමට වැය කළ මුදල

මෙම ව්‍යාපෘතියේ, ව්‍යාපෘති සම්බන්ධීකාරක ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පැවති ක්ෂේත්‍ර රැස්වීමකට සහභාගිවීම සඳහා හෙලිකොප්ටර් යානයක් යොදාගෙන තිබුණු අතර එකී ගුවන් ගමන සඳහාත් ඔහුගේ නවාතැන් ආහාරපාන හා මත්පැන් වෙනුවෙන් භාණ්ඩාගාර ප්‍රතිපාදනවලින් රු.101,622 ක් වැය කර තිබුණි.

පොදු ප්‍රවාහන හා බස්සේවාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

පොදු ප්‍රවාහනය සඳහා බස්සේවාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා සමාලෝචිත වර්ෂයේදී පරිපූරක ඇස්තමේන්තු වෙන්කිරීම මඟින් රු.මිලියන 200 ක ප්‍රතිපාදන සලසා තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට ඉන් රු.මිලියන 104.04 ක් වැය කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට ව්‍යාපෘතිය විසින් රු.මිලියන 131.33 ක බැරකම්වලට එළඹ තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂය අවසානය වන විට එකතුව රු.මිලියන 235.34 ක වියදමක් ඇති කර ගෙන තිබුණි. කෙසේවුවද, 2017 වර්ෂයේදී ව්‍යාපෘතියේ අරමුදල් බෙදාහැරීමේ සැලැස්ම අනුව ව්‍යාපෘතිය සඳහා වැයකරන මුළු මුදල රු.මිලියන 346.93 ක් වේ. සමාලෝචිත වර්ෂයේදී මෙම ව්‍යාපෘතිය මගින් පොදු ප්‍රවාහන සේවාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් බස් සේවාව දියුණුකිරීමට ප්‍රමුඛතා බස් මංකීරු හඳුන්වාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබුණි. එක් දිශාවකට අවම වශයෙන් මංකීරු 03 ක් ඇතිවිට පමණක් ප්‍රමුඛතා මංකීරුවක් වෙන්කර තැබිය හැකියා තිබුණත්, බොහෝ මාර්ගවල මංකීරු 03 ක් නොතිබීම නිසා ප්‍රමුඛතා බස් මංකීරුවලට මෝටර් සයිකල්, ලොරි හා කාර් රථ ඇතුළු කිරීම හේතු කොටගෙන ප්‍රමුඛතා මංකීරු ක්‍රමය ක්‍රියාත්මක වී නොතිබුණි. සමාලෝචිත

වර්ෂයේදී ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කළ වියදමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වී තිබුණි.

බස්රථ පාලන මෙහෙයුම් මධ්‍යස්ථානය ඇතිකිරීම

සමාලෝචිත වර්ෂයේදී කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළ බස්රථ පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට හා සියළුම පෞද්ගලික බස්රථවල ජීපිආර්ථස් යන්ත්‍ර සවිකර බස්රථ ගමන් පාලනය මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා රු.මිලියන 20 ක ප්‍රතිපාදන සලසා තිබුණි. සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් බස්රථ පාලන මෙහෙයුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම හා බස්රථවල ජීපිආර්ථස් සවිකිරීම සිදුකර නොතිබුණි.

කොළඹ අගනගර ආශ්‍රිත ජලගැල්මෙන් පසු යථා තත්ත්වයට පත්වන නාගරික පරිසරය උදෙසා වූ භාර අරමුදල

ලෝක බැංකුව විසින් එ.ජ.ඩො.900,000 ක් හෙවත් රු.මිලියන 118.8 ක ප්‍රදානයක් මත යටෝක්ත භාර අරමුදල 2012 වර්ෂයේදී ක්‍රියාත්මක කර තිබුණි. එම කාර්යය 2014 ජූලි 21 දින අවසන් කිරීමට නියමිතව තිබුණි. එම දිනයෙන් පසුව 2017 ජනවාරි 31 දින වන විට අවස්ථා 02 කදී වර්ෂ 02 ½ කින් භාර අරමුදලේ මුදල් උපයෝජනය කරමින් අරමුණු ඉටුකර ගැනීමේ කාලය දීර්ඝ කර තිබුණි. කෙසේවුවද, එම කාලය තුළදී ද භාර අරමුදලේ මුදල් උපයෝජනය කිරීමට අපොහොසත්වීම නිසා එ.ජ.ඩො.172,927 ක් හෙවත් රු.මිලියන 26.55 ක් ලෝක බැංකුව වෙත ආපසු ලබා දීමට සිදු වී තිබුණි. එසේම භාර අරමුදල යටතේ ක්‍රියාත්මක කරන ලද ගංවතුර අවදානම් තක්සේරු කිරීම හා ගංවතුර අවදානම අවම කිරීම පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කිරීම සඳහා වූ උපදේශන සේවාව සඳහා ආයතනයක් තෝරාගැනීමට ප්‍රසම්පාදන කටයුතු සිදුකර තිබුණි. ඒ සඳහා වර්ෂ 02 කුත් මාස 04 ක

කාලයක් ගත කර තිබුණි. එසේම කොළඹ අගනගර ආශ්‍රිත ප්‍රදේශයන්හි අභ්‍යන්තර ජලමාර්ග හා වැව්වල ගුණත්වය තක්සේරු කිරීම හා තෙත්බිම් කළමනාකරණය කිරීමේ සැලැස්ම පිළියෙල කිරීම සඳහා වූ උපදේශන සේවාව සඳහා ප්‍රසම්පාදන කටයුතුවලට වර්ෂයකට වැඩි කාලයක් ගත කර තිබුණි. එලෙස වැඩි කාලයක් ගත කර අදාළ කාර්යය සඳහා උපදේශක ආයතනයක් තෝරා ගැනීමේදී ප්‍රසම්පාදන ඇගයීමට අනුව පළමු ස්ථානයට පත් ISO නැමැති ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයද හිමිකරගෙන තිබූ සහ ඉහළම සුදුසුකම් සහිත කාර්ය මණ්ඩලයක් සහිත , ජාත්‍යන්තර උපදේශන ආයතනය වෙනුවට දෙවන ස්ථානයට ලකුණු ලබාගත් උපදේශන ආයතනයට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබුණි. මේ හේතුවෙන් රු.මිලියන 9.72 ක් උපදේශන ගාස්තු ලෙස වැඩිපුර වැය කිරීමට සිදු වී තිබුණි. එසේම 2015 ජූලි 21 දින සිට 2016 ජනවාරි 18 දක්වා කාලය තුළ එකී ආයතනය විසින් අවස්ථා 03 කදී කාලය දීර්ඝ කර තිබුණි. මෙම හේතුව නිසා අරමුදලේ අරමුණු ඉටුකරගැනීමට ප්‍රමාදවී තිබුණි. එසේම මෙම උපදේශක ආයතනය මගින් කොළඹ අගනගර ආශ්‍රිත ගංවතුර ආවදානම අවම කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කිරීමේ පැකේජය තුළ ආයතනයේ නිලධාරීන් පුහුණුකිරීම හා වැඩමුළු පැවැත්වීම ක්‍රමානුකූලව සහ විධිමත්ව සිදුකර නොතිබුණි. මේ හේතුව නිසා ගංවතුර අවදානම් තක්සේරු කිරීම හා අවදානම් අවම කිරීම වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කිරීම සඳහා නැවත නැවත ජාත්‍යන්තර උපදේශන සමාගම්වල සහාය ලබාගැනීමට සිදුවී තිබුණි.

කොට්ටාව, කඩුවෙල සහ කඩවත නගර සංවර්ධන ව්‍යාපෘතිය

මහකොළඹ ප්‍රවාහන ජාල වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ උපසංරචකයක් ලෙස

කොට්ටාව, කඩුවෙල සහ කඩවත නගර සංවර්ධන ව්‍යාපෘතිය Township Development Component (3K ව්‍යාපෘතිය) ආරම්භ කර තිබුණි. ණය ගිවිසුම අනුව 2015 මැයි 31 දිනෙන් ව්‍යාපෘතිය අවසන් විය යුතුව තිබුණි. කෙසේවුවද ව්‍යාපෘතිය යටතේ ඉටුකිරීමට සැලැස්ම කළ කාර්යයන් නියමිත කාලසීමාවේදී ඉටුකිරීමට අපොහොසත්වීම මත ණය මුදල් ලබාගැනීමෙන් තොරව භාණ්ඩාගාර ප්‍රතිපාදන මත වර්තමානයේදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් පැවැතුණි. ඒ අනුව නියමිත කාලය තුළ ව්‍යාපෘතිය අවසන් නොකිරීම නිසා වර්තමානයේදී කාර්ය මණ්ඩලයට හා පරිපාලන වියදම් ඒකාබද්ධ අරමුදලින් වැය කිරීමට සිදු වී තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට ඒ අනුව රු.මිලියන 43.4 ක් ඒකාබද්ධ අරමුදලින් වැය කිරීමට සිදු වී තිබුණි. ව්‍යාපෘතියේ කාර්ය මණ්ඩලයට වැරදි ලෙස ගණනය කර රු.මිලියන 1.91 ක් වැඩිපුර වැටුප් ගෙවා තිබුණත්, එසේ වැඩිපුර ගෙවා තිබුණු මුදල අයකර ගත යුතුව තිබුණි. එසේම ව්‍යාපෘතියේ කටයුතු ඉතාම මන්දගාමී ලෙස නිම කරමින් පැවැතුණි.

බස්නාහිර කළාපීය මහනගර සැලැස්ම ව්‍යාපෘතිය

බස්නාහිර කළාපයේ මහනගර සැලැස්ම කිරීමේ ව්‍යාපෘතිය 2015 මැයි මාසයේදී ආරම්භ කර තිබුණි. එය 2017 සැප්තැම්බර් මාසය අවසානය වන විට වර්ෂ 02 කට වැඩි කාලයක් ක්‍රියාත්මකව පැවතුණි. කෙසේවුවද, මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය සමග 2003 හා 2004 වර්ෂවල ක්‍රියාත්මකව පැවති අතර එම වර්ෂ 02 කට වැඩි කාලයක් තුළ රු.මිලියන 79.85 ක් වැය කර තිබුණි. කෙසේවුවද, එකී ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමෙන් පසු 2015 මැයි මාසයේ සිට 2017 සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ රු.මිලියන 250.37

ක් ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කර තිබුණි. ඒ අනුව ව්‍යාපෘතිය වෙනුවෙන් රු.මිලියන 330.23 ක සමස්ථ වියදමක් කර තිබුණි. කෙසේවුවද, මෙම ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු 2017 ජූලි මාසය අවසාන වන විට නිමකළ යුතු බව 2016 අගෝස්තු 16 දින අමාත්‍ය මණ්ඩල විසින් තීරණය කර තිබුණි.

එම අමාත්‍ය මණ්ඩල තීරණයට පටහැනිව 2017 අගෝස්තු හා සැප්තැම්බර් යන මාස දෙක සඳහා වැටුප් හා අනෙකුත් වියදම්ද ඇතුළුව රු.මිලියන 13.08 ක් ඒකාබද්ධ අරමුදලින් වැය කර තිබුණි. 2017 ජූලි 11 දින අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව මෙම ව්‍යාපෘතියේ ඉතිරි සෑම කටයුත්තක්ම ඉටුකරගැනීමට බස්නාහිර කළාපීය සැලසුම් ව්‍යාපෘතිය නමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණු අතර එම ව්‍යාපෘතිය පවත්වාගෙන යන කාලරාමුවක් නොතිබුණි. එසේම ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවෙන් සිදුකරන කාර්යභාරයම මෙම ව්‍යාපෘතියෙන් සිදුකර තිබුණු අතර බස්නාහිර කළාපීය මහානගර අධිකාරිය පිහිටුවීමේ කෙටුම්පත් සැකසීම හා ඊට බලපාන පළාත් පාලන අණපනත් සංශෝධනය කිරීම, පළාත් පාලන ආයතන අතර ඇතිවන ගැටළු විසඳීම හා බස්නාහිර පළාත් මහනගර අධිකාරියේ ව්‍යුහය පිළිබඳව පූර්ව සැකසුම් පිළියෙල කිරීම ප්‍රධානම අරමුණ වුවද, එකී අරමුණින් බැහැරව කටයුතු කර තිබුණි.

කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය

කොළඹ ජල දෝණියේ පෝෂක ප්‍රදේශයේ ජල ගැලීම් අඩුකිරීම කොළඹ අගනගර ප්‍රදේශයේ පළාත් පාලන ආයතනවල ධාරිතාවය ශක්තිමත් කිරීම, කොළඹ නගරය අලංකාර කිරීම අරමුණු කරගෙන මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණි. ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු.මිලියන

42,031.44 කට සමාන එ.ජ.ඩො. මිලියන 321 ක් වී තිබුණි. ඉන් එ.ජ.ඩො. මිලියන 213 ක් හෙවත් මුළු පිරිවැයෙන් සියයට 66.35 ක් ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව විසින් මූල්‍යනය කරන අතර ඉතිරි ප්‍රමාණය ශ්‍රී ලංකා රජය විසින් දරනු ලබයි. මෙම ව්‍යාපෘතිය 2012 ජූලි 10 දින ආරම්භ කර 2017 ජූනි 30 වන විට නිමකිරීමට නියමිතව තිබුණද අවස්ථා 02 කදී ව්‍යාපෘතියේ කාලය දීර්ඝ කර තිබුණි. ඒ අනුව 2020 ජූනි 30 ව්‍යාපෘතිය නිමවීමට නියමිතව ඇත. කෙසේවුවද 2017 වර්ෂය අවසානය වන විට ලෝක බැංකු ණය යටතේ අරමුදල්වලින් රු. මිලියන 12,198 කට සමාන එ.ජ.ඩො.මිලියන 87.7 ක් උපයෝජනය කර තිබුණු අතර ඊට අමතරව ශ්‍රී ලංකා රජයේ අරමුදල්වලින් රු.මිලියන 3,691 ක් හෙවත් එ.ජ.ඩො.මිලියන 25.7 ක් වැයකර තිබුණි. ඒ අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර වර්ෂ 5 1/5 කට පසු ණය මුදලින් සියයට 41 කට ආසන්න ප්‍රමාණයක් උපයෝජනය කර තිබුණි.

ව්‍යාපෘතිය යටතේ ඉදිකළ බැඳ්දගාන ජෛව විවිධත්ව උද්‍යානයේ කටයුතු නියමිත ප්‍රමිතියට හා නියමිත පරිදි ඉදිකිරීම් කර නොතිබීම නිසා කොන්ත්‍රාත්කරුවාට රු.මිලියන 92.07 ක් වැඩිපුර ගෙවා තිබුණි. එසේම මට්ටක්කුලිය කාක දූපත වෙරළ උද්‍යානය ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව රු.මිලියන 275.78 ක් මත කොන්ත්‍රාත්කරුවෙකු වෙත ප්‍රදානය කර තිබුණි. එම කොන්ත්‍රාත්තුව මාස 10 ක කාලයක් තුළ නිමකිරීමට සැලසුම් කර තිබුණද, වෙරළ උද්‍යානය ඉදිකිරීම් නිමකිරීමට වර්ෂ 01 ½ කට වැඩි කාලයක් ගතකර තිබුණි. එසේම නියමිත ඉංජිනේරු සැලැස්ම අනුව ඉදිකර නොතිබූ අතර ඉදිකිරීම් කටයුතුවල ප්‍රමාදය නිසා අඩුපාඩු 47 ක් තිබියදී උද්‍යානය බාරගෙන තිබූ අතර එම අවස්ථාව වන විට අඩුපාඩු පිළිබඳ සලකා බැලීමෙන් තොරව කොන්ත්‍රාත්කරුවාට

රු.මිලියන 129.14 ක් ගෙවා තිබුණි.

කොළඹ අගනගරය වඩාත් පරිසර හිතකාමී හා අලංකාරය කිරීම සඳහා ව්‍යාපෘතිය මගින් බේරේ වැව සංවර්ධනය කිරීමේ විවිධ කාර්යයන් සඳහා රු.මිලියන 1,552.07 ක් වැයකර තිබුණි. භාණ්ඩාගාර අරමුදල්වලින් තවත් රු.මිලියන 470 ක් මේ සඳහා වැයකර තිබුණි.

කෙසේවුවද, බේරේවැව ආශ්‍රිත නිවාස හා හොටල්වල අපද්‍රව්‍ය බේරේවැවට මුසුවීම වැළැක්වීමට ක්‍රියාමාර්ග නොගැනීම නිසා බේරේවැව අවට තද දුර්ගන්ධයක් පැවැති අතර බේරේ වැවේ සංවර්ධන කටයුතුවලින් සංචාරක ව්‍යාපාරයට සහ ශ්‍රී ලාංකිකයන්ට විවේකය ගතකිරීමට සුදුසු පරිසරයක් සකස් වී නොතිබුණි.

කර්මාන්ත හා වාණිජ කටයුතු

ගෝලීය වශයෙන් තරඟකාරී සහ වාසිදායක ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම මෙම ක්ෂේත්‍රයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය වී ඇත. එම ප්‍රතිඵලය අත්පත් කර ගැනීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු 09 ක් හා රාජ්‍ය ව්‍යාපාර 26 ක් විසින් පහත සඳහන් කාර්යභාරයන් ඉටු කළ යුතුව තිබුණි.

- කර්මාන්ත හා වාණිජ විෂයට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම
- කර්මාන්ත ප්‍රවර්ධනය සහ සංවර්ධනය
- වෙළෙඳ ප්‍රදර්ශන පැවැත්වීම
- දේශීය වෙළෙඳපොළ තුළ පාරිභෝගික භාණ්ඩ ගුණාත්මක මට්ටමෙන් හා හිඟයකින් තොරව සාධාරණ මිලකට සැපයීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම
- 1949 අංක 6 දරන උකස් පනතෙහි 114 වැනි වගන්තිය යටතේ ණය දෙන ආයතන අනුමත කිරීම
- පාරිභෝගික භාණ්ඩවලට අදාළ වන ජාතික මිල ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාවන්හි යෙදවීම
- පාරිභෝගික ආරක්ෂණය සඳහා ක්‍රියාමාර්ග ගැනීම
- ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත නිෂ්පාදනය සඳහා මෝස්තර සංවර්ධනය හා ප්‍රවර්ධන කිරීම
- බුද්ධිමය දේපල පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පරිපාලනය කිරීමට අදාළ කාර්යයන්හි ප්‍රකාශන අයිතිය හා ජගත් බුද්ධිමය දේපල කාර්යාලයෙහි ප්‍රකාශන අයිතිය සම්බන්ධ කටයුතු
- සිනි කර්මාන්තයට අදාළ රාජ්‍ය සම්පත් කළමනාකරණය හා සුරැකීම

ඉහත සඳහන් කාර්යභාරයන් ඉටු කිරීම සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණන පරීක්ෂණවලදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත සඳහන් කර ඇත.

පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම

සමාලෝචිත වර්ෂයේදී අධිකාරිය විසින් මිල ලකුණු කිරීම, ලේබල් කිරීම හා ඇසිරීම සම්බන්ධයෙන් වැටලීම් 9,825 ක් හෙවත් මුළු වැටලීම් ප්‍රමාණයෙන් සියයට 38 ක් සිදු කර තිබුණි. මුළු වැටලීම්වලින් සියයට 26.98 ක් භාණ්ඩවල මිල ලැයිස්තුව ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් වී තිබුණි. නමුත් පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය යුතු ලකුණු කළ මිලට වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම, භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ප්‍රමිති හා පිරිවිතර, නිශ්චිත භාණ්ඩ හා සේවාවල මිල හා උපරිම මිල නියම කළ භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් වූ වැටලීම් මුළු වැටලීම්වලින් සියයට 14 ක් වැනි අඩු ප්‍රමාණයක් වී තිබුණි.

හිඟහිටි ණය හා පොලී අයකර නොගැනීම

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන සමුපකාර සංවර්ධන අරමුදල හා සමුපකාර අතිරික්ත අරමුදල විසින් සමුපකාර සමිති වෙත එකතුව රු.මිලියන 818.62 ක ණය ප්‍රදානය කර තිබුණු අතර 2017 දෙසැම්බර් 31 දින වන විට එම ණය ප්‍රමාණයෙන් රු.මිලියන 618.01ක ණය හා රු.මිලියන 208.94 ක පොලී හිඟහිටිව පැවැතුණි.


සමාලෝචිත වර්ෂයේදී ණය ලබාගත් සමිති විසින් රු.මිලියන 1.73 ක ණය වාරික හා රු.මිලියන 9.06 ක පොලී මුදලක් පමණක් ආපසු ගෙවා තිබුණි. හිඟහිටි ණය හා පොලී අයකර ගැනීම සඳහා සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ප්‍රමාණවත් පියවර ගෙන නොතිබුණි. 2017 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මට අනුව සමුපකාර සමිති වෙත රු.මිලියන 20 ක ණය ලබා දෙන බව සඳහන් කර තිබුණද, 2015 ජූලි මාසයෙන් පසුව කිසිදු සමිතියකට ණය ලබා දී නොතිබුණි.

සමුපකාර සමිති විගණනය

1972 අංක 5 දරන සමුපකාර සමිති පනතේ 44(1) වගන්තිය අනුව සමුපකාර සමිති විගණනය කිරීම සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා විසින් සිදු කළ යුතුව තිබුණි. ඒ අනුව 2017 වර්ෂයේදී සමුපකාර සමිති 45 කින් මූල්‍ය ප්‍රකාශන 59 ක් ඉදිරිපත් කර තිබුණි. 2018 ජූලි 10 දින වන විට එම මූල්‍ය ප්‍රකාශන 30 ක් සඳහා පමණක් වාර්තා නිකුත් කර තිබුණි. 2017 වර්ෂයට පෙර ඉදිරිපත් කර තිබුණු මූල්‍ය ප්‍රකාශන 12 ක විගණන කටයුතු අවසන් කර තිබුණත්, වාර්තා නිකුත් කර නොතිබුණි.

සමාගම්වල වාර්ෂික වාර්තා ගොනුගත කිරීම

2007 අංක 07 දරන සමාගම් පනතේ 131(1) සහ (2) වගන්ති ප්‍රකාරව, සෑම සමාගමක් විසින්ම ලියාපදිංචි වී වර්ෂ 1 ½ කින් පසුව වාර්ෂික වාර්තා ගොනු කළ යුතුය. වාර්ෂික වාර්තා සඳහා අයකරන ගාස්තුවලින් 2017 දෙසැම්බර් 31 දින වන විට රු.මිලියන 1,623.63 ක ආදායමක් හිඟහිට තිබුණි. නව සමාගම් පනත ක්‍රියාත්මක වූ 2007 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා සමාගම් 72,865 ක් ලියාපදිංචි කර තිබුණි. එම සමාගම් සංස්ථාපනය කිරීමෙන් පසුව නියමිත කාල වකවානුව තුළ වාර්ෂික වාර්තා ගොනු කළ යුතුව තිබුණත්, එම කාල සීමාව තුළ සමාගම් 16,148 ක් විසින් කිසිදු වාර්ෂික වාර්තාවක් ගොනුගත කර නොතිබුණි. නැවත ලියාපදිංචි කරන ලද සමාගම් 25,071 ක් අතරින් සමාගම් 2,555 ක් විසින් එසේ වාර්ෂික වාර්තා ගොනුගත කර නොතිබුණි. සමාගම් පනතේ 346(අ) වගන්තිය යටතේ සමාගම් 3,455 ක නාමය කපා හැර තිබුණු අතර එයින් වාර්ෂික වාර්තා ගොනුගත නොකිරීමේ හේතුවෙන් සමාගම් 2,715 ක නාමය කපා හැර තිබුණි. ඒ අනුව නාමය කපා හැරීම්වලට අදාළව අයකර ගත නොහැකි වූ මුළු ආදායම රු.මිලියන 50.87 ක් වී තිබුණි. වාර්ෂික වාර්තා ගොනු කිරීම පැහැර හැර ඇති සමාගම් සංඛ්‍යාව වාර්ෂිකව වර්ධනය වීම රූපසටහන 29 හි දැක්වේ.



රූපසටහන 29 - වාර්ෂික වාර්තා ගොනු කිරීම පැහැර හැර ඇති සමාගම්
 මූලාශ්‍රය : හිඟ ආදායම් පිළිබඳ අභ්‍යන්තර විගණන වාර්තාව 2017

සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පරිගණකගත කිරීම

සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පරිගණක ගත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රු.මිලියන 88.81 ක කොන්ත්‍රාත්තුවක් 2014 ජනවාරි 21 දින කොන්ත්‍රාත්කරුවෙකු වෙත ප්‍රදානය කර තිබුණි. නියමිත කොන්ත්‍රාත් කාල සීමාව මාස 09 ක් වී තිබුණත්, එම කාලය තුළදී කොන්ත්‍රාත්තුව නිම කිරීමට කොන්ත්‍රාත්කරු අපොහොසත් වී තිබුණි. ඒ අනුව කොන්ත්‍රාත් ගිවිසුම අවසන් කර තිබුණු අතර, ව්‍යාපෘතිය අතර මඟ නතර කර තිබුණි. ඒ වන විට කොන්ත්‍රාත්කරු වෙත රු.මිලියන 13.27 ක් ගෙවා තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි බේරුම්කරණයක් වෙත කටයුතු කරමින් පැවැතුණි.

ජේෂ්කර්ම හා ඇඟලුම් ක්ෂේත්‍රය පිළිබඳව පශ්චාත් උපාධි සහ උපාධි වැඩසටහන් පැවැත්වීම

ශ්‍රී ලංකා ජේෂ්කර්ම හා ඇඟලුම් ආයතනය 2009 වර්ෂයේදී ස්ථාපිත කිරීමෙන් පසු 2017 වර්ෂය අවසන් වන විට වර්ෂ 08 ක් ඉක්මවා තිබුණි. 2009 අංක 12 දරන ශ්‍රී ලංකා ජේෂ්කර්ම හා ඇඟලුම් ආයතන පනතේ 01 කොටසේ 04 (අ) වගන්තිය ප්‍රකාරව ජේෂ්කර්ම හා ඇඟලුම් ක්ෂේත්‍රය පිළිබඳව පශ්චාත් උපාධි සහ උපාධි වැඩසටහන් පැවැත්වීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කටයුතු කර නොතිබුණි. මේ සඳහා අවශ්‍ය වන මූලික පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් 2015 වර්ෂයේ සිට 2017 වර්ෂයේ අවසානය දක්වා රු.මිලියන 23 ක් ලබා දී තිබුණි. 2018 මැයි 31 දින වන විට ප්‍රධාන සැලැස්ම හා පස් සාම්පල් පරීක්ෂාව කිරීම සඳහා ඉන් රු.මිලියන 1.59 ක් වැය කර තිබුණි. ඉතිරි මුදල ආයතනයේ කෙටිකාලීන තැන්පත්වල ආයෝජනය කර තිබුණි.

අනුකූලතා සහතික නිකුත් කිරීම

ජාත්‍යන්තර හා ජාතික ප්‍රමිතිවලට සහ සමාගම් ප්‍රමිති පද්ධතිවලට අනුකූලව ජේෂ්කර්ම හා ඇඟළුම් කර්මාන්තයේ නියැලී සිටින තැනැත්තන්ට අනුකූලතා සහතික නිකුත් කිරීම ශ්‍රී ලංකා ජේෂ්කර්ම හා ඇඟළුම් ආයතනයේ පරමාර්ථයක් වී තිබුණි. ආයතනය මගින් පවත්වාගෙන යන Work Study පාඨමාලාව හැර අනෙකුත් පාඨමාලා සඳහා ජාතික වෘත්තීය මට්ටමේ සුදුසුකම් තත්ත්වය (NVQ) ලබා ගැනීම සඳහා සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කටයුතු කර නොතිබුණි. ආයතනය විසින් සමාලෝචිත වර්ෂයේදී පැවැත්වීමට සැලැසුම් කරන ලද පාඨමාලා 146 ක් අතරින් පාඨමාලා 19 ක් පමණක් පවත්වා

තිබුණි. ඉංජිනේරු අංශයේ පාඨමාලා 44 ක් පැවැත්වීම සඳහා සිසුන් 773 ක සහභාගීත්වයක් අපේක්ෂා කර තිබුණත්, වර්ෂය අවසන් වන විට පාඨමාලා 21 ක් පමණක් පවත්වා තිබුණු අතර, සිසුන් 302 ක් සහභාගී වී තිබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබා දෙන බලපත්‍රය රහිතව ලියාපදිංචි කිරීම

1949 අංක 6 දරන උකස් පනත, 1947 අංක 12 දරන භාරකාර ආඥාපනත හා 1990 අංක 14 දරන දේශීය භාර ලදුපත් පනත යටතේ ණයදෙන සමිති අනුමත කිරීමේ කමිටුවේ නිර්දේශය මත ණය දෙන ආයතන ප්‍රකාශයට පත් කිරීමේ බලය වාණිජ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවරී ඇත. වාණිජ දෙපාර්තමේන්තුව විසින් 1973 සැප්තැම්බර් මාසයේ සිට 2017 අප්‍රේල් මාසය දක්වා උකස් පනතේ 114(1) වගන්තිය යටතේ ණය දෙන ආයතන 375 ක් එම පනතේ කාර්යයන් සඳහා අනුමත කළ ණයදෙන ආයතන බවට ප්‍රකාශ කර ඇත. එම ආයතන අතරින් ආයතන 269 ක් සමුපකාර සමිති හා ග්‍රාමීය බැංකු වන අතර ඉතිරි ආයතන 106 මූල්‍ය සමාගම් හා බැංකු ආයතන වේ. ඉහත වගන්තිය යටතේ මූල්‍ය සමාගම් හා බැංකු ආයතන අනුමත කිරීම සඳහා අදාළ ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගෙන ඇති බලපත්‍රය ඉදිරිපත් කළ යුතු වුවද, අනුමත කර තිබුණු මූල්‍ය සමාගම් හා බැංකු ආයතන 57 ක් සඳහා එම බලපත්‍රය ලබාගෙන නොතිබුණි.

ණය දෙන ආයතනවල අධීක්ෂණය දුර්වලවීම

අනුමත ණයදෙන ආයතනවල යෝග්‍යතාවය නිරන්තරව අධීක්ෂණය කිරීමේ කාර්යය සඳහා එම ආයතනවල වාර්ෂික ගිණුම් වාණිජ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉදිරිපත් කළයුතුව තිබුණි. එම ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීම අදාළ ආයතන විසින් සිදුකර

නොතිබුණි. ඒ අනුව අනුමත ණය දෙන ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳව අධීක්ෂණයක් සිදුකිරීමේ වගකීම වාණිජ අධ්‍යක්ෂවරයා වෙත තිබුණද, එම කාර්ය ඉටු කර නොතිබුණි.

වෙළඳ ලකුණ හා ජේටන්ට් බලපත්‍ර ලියාපදිංචි කිරීමේ ප්‍රමාදය

සමාලෝචිත වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය විසින් ලියාපදිංචි කරන ලද වෙළඳ ලකුණු සංඛ්‍යාව 10,622 ක් වී තිබුණි. 2017 වර්ෂයේදී ලියාපදිංචිය සඳහා අයදුම්පත් 11,286 ක් ලැබී තිබුණු අතර එයින් කිසිදු අයදුම්පතක් ලියාපදිංචි කර නොතිබුණි. වෙළඳ ලකුණක් වර්ෂ 10 ක කාලයක් සඳහා වලංගු වන අතර, ලකුණක් ලියාපදිංචි කරනු ලබන වන විට එය ලියාපදිංචි කිරීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලැබුණු දින සිට එය ලියාපදිංචි දිනය ලෙස පනතේ කාර්යයන් සඳහා සැලකිය යුතු බව 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ 118 (2) උප වගන්තියේ සඳහන් කර ඇත. වෙළඳ ලකුණක් ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පතක් ලද දිනයේ සිට එය පරීක්ෂා කිරීම සඳහා මාස 7 ක සිට වර්ෂ 10 ක් දක්වා කාලයක්ද, ගාස්තු ගෙවීමෙන් පසු ගැසට් පත්‍රයේ පල කිරීම සඳහා වර්ෂ 1 ක සිට වර්ෂ 03 ක් දක්වා කාලයක්ද, ලියාපදිංචි කිරීමේ ගාස්තු ගෙවූ දින සිට ලියාපදිංචි සහතිකය නිකුත් කිරීම සඳහා මාස 6 ක සිට වර්ෂ 05 කට අධික කාලයක්ද වශයෙන් සැලකිය යුතු ප්‍රමාදයක් සිදුවී තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට ආයතනය විසින් ලියාපදිංචි කර තිබූ මුළු වෙළඳ ලකුණු සංඛ්‍යාව 55,149 ක් වූ අතර ඉන් 24,076 ක් එනම් සියයට 44 ක් අළුත් කිරීමේ කාලය ඉකුත් වූ වෙළඳ ලකුණු වී තිබුණි. තවද කාර්යාලය විසින් ලියාපදිංචි කරන ලද වෙළඳ ලකුණු 150 ට අදාළව බාහිර පාර්ශව විසින් ගොනු කර

තිබුණු නඩු කටයුතු සඳහා සාක්ෂිකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය පෙනී සිට තිබුණි.

සමාලෝචිත වර්ෂයේදී ලියාපදිංචි කරන ලද ජේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව 181 ක් විය. මෙම ජේටන්ට් බලපත්‍ර ලියාපදිංචි කිරීම සඳහා මාස 05 ක සිට වර්ෂ 12 ක් දක්වා කාලයක් ගත වී තිබුණි. ජේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් පතක් ඉදිරිපත් කළ පසු එය පරීක්ෂා කිරීම සඳහා ඉල්ලුම්පත් ලද දින සිට මාස 08 ක සිට වර්ෂ 10 ක් දක්වා කාලයක්ද, පරීක්ෂාවෙන් අනතුරුව අඩුපාඩු දන්වා යැවීමට මාස 2 ක සිට වර්ෂ 1 මාස 11 ක් දක්වා කාලයක්ද ගත වී තිබූ බව නිරීක්ෂණය විය. 2017 වර්ෂය අවසාන වන විට ලබා දී තිබූ ජේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව 4,560 ක් වී තිබුණි.

එමෙන්ම ජේටන්ට් බලපත්‍ර හා කාර්මික සැලසුම් සඳහා බලපත්‍ර ප්‍රදානය කිරීම සම්බන්ධව පිළිවෙලින් පාර්ශවයන් 08 හා 05 ක් වශයෙන් බාහිර පාර්ශවයන් විසින් ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයට එරෙහිව අධිකරණ වල නඩු 13 ක් ගොනු කර තිබුණි.

වෙළඳ ලකුණු ජාත්‍යන්තරව ලියාපදිංචි කිරීම සඳහා වන “ මැඩ්රිඩ් සන්ධාන පත්‍රයට

ප්‍රවේශවීම ව්‍යාපෘතිය” සඳහා රේඛීය අමාත්‍යාංශය විසින් 2016 හා 2017 වර්ෂ දෙකේදී රු. මිලියන 64 ක ප්‍රතිපාදන ලබාදී තිබූ අතර ඉන් රු. මිලියන 62.3 ක් උපයෝජනය කර තිබුණි. ඉන් රු. මිලියන 32.5 ක් සර්වර් යන්ත්‍රයක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කටයුතු කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයට 2016 දෙසැම්බර් මස ගෙවා තිබුණද, 2017 දෙසැම්බර් 31 දින වන විටත් මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර නොතිබුණි. එමෙන්ම මැඩ්රිඩ් සන්ධාන පත්‍රයට ප්‍රවේශවීමේ ව්‍යාපෘතියට අදාළ සේවා සැපයීම සඳහා උපදේශන සමාගමක් තෝරා ගැනීම සඳහා රු. මිලියන 7.8 ක් වැය කර තිබුණි. මේ තුළින් ශ්‍රී ලංකා රජය විසින් අනුගමනය කළ යුතු වෙළඳ ලකුණු ජාත්‍යන්තරව ලියාපදිංචි කිරීම පිළිබඳ පටිපාටියට අදාළ නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කෙරෙන පරිදි බුද්ධිමය දේපළ පනතට අවශ්‍ය සංශෝධන හා රෙගුලාසි සැකසීම හා වෙළඳ ලකුණු අංශයේ කටයුතු යාවත්කාලීන කර ගැනීමට ඉතිරි වී ඇති වෙළඳ ලකුණු ආශ්‍රිත රාජකාරි ඉටු කර ගැනීමද ඇතුළත් වී තිබුණි. එහෙත් 2018 මැයි මාසය වන විටත් මෙම කටයුතු සම්පූර්ණ කර නොතිබුණි.

නිවාස හා ඉදිකිරීම් කටයුතු

සියළුම පුරවැසියන්ට යහපත් ජීවන තත්ත්වයක් සහතික කිරීම අරමුණු කර ගනිමින් සෑම පවුලක් සඳහාම යෝග්‍ය නිවාස පහසුකම් සැපයීම මෙම අංශයෙන් අපේක්ෂා කර තිබුණු ප්‍රතිඵලය වී තිබුණි. එම ප්‍රතිඵලය අත්පත් කර ගැනීම සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු 02 ක් හා ව්‍යවස්ථාපිත මණ්ඩල/ආයතන 08 ක් විසින් පහත සඳහන් කාර්යභාරය ඉටු කළ යුතුව තිබුණි.

- නිවාස හා ඉදිකිරීම් පිළිබඳ රජයේ දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතනයන් හා සංස්ථාවන්හි විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම
- රජයේ නිල නිවාස සහ අනෙකුත් ගොඩනැගිලි සඳහා ප්‍රමිති හා ප්‍රතිමාන නියම කිරීම
- අඩු ආදායම්ලාභීන් සහ විශේෂිත ප්‍රජා කණ්ඩායම් ද ඇතුළුව මහජනතාවගේ නිවාස අවශ්‍යතාවය සපුරාලීම සඳහා නිවාස යෝජනා ක්‍රම සහ නිවාස මූල්‍යාධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- පරිසර හිතකාමී ලෙස විශදමට සරිලන ප්‍රතිලාභ ගෙන දෙන නිවාස තැනීමේ තාක්ෂණ ක්‍රම පිළිබඳව ග්‍රාමීය ජනතාවට මහපෙන්වීම
- ප්‍රධාන වශයෙන් රජයේ ආයතනවලට යාන්ත්‍රික ඉංජිනේරු සේවා සැපයීම
- අදාළ නීති, රීති හා ප්‍රමිතීන්වලට අනුව ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ කටයුතු නියාමනය, ලියාපදිංචි කිරීම විධිමත් කිරීම සහ ප්‍රමිතිකරණය
- ඉදිකිරීම් කර්මාන්තයට උපදේශන හා නියාමන සේවා සැපයීම සහ ඉදිකිරීම් උපකරණ ක්‍රියාත්මක කරවීම හා නඩත්තුව පිළිබඳ පුහුණුව

- සහාධිපත්‍ය දේපළ කළමනාකරණය සහ නියාමන කටයුතු
- මහජන සහාධිපත්‍ය ප්‍රතිසංස්කරණය කිරීම සහ කාර්යක්ෂම සහ කඩිනම් ලෙස නිවාසවල අයිතිය පැවරීම ඉහත සඳහන් කාර්යභාරය ඉටු කිරීම පිළිබඳව සිදු කළ නියැදි විගණන පරීක්ෂාවේදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.

ආදර්ශ ගම්මාන වැඩසටහන (Model Villages Programme)

මෙම වැඩසටහන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කර තිබුණි. ව්‍යාපෘතිය සඳහා සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 1,170 ක ප්‍රතිපාදන සලසා තිබුණත්, ඉන් රු.මිලියන 815 ක් පමණක් උපයෝජනය කර තිබුණි. සමාලෝචිත වර්ෂයේ දී නිවාස 3,500 ක් ඉදිකිරීමට අපේක්ෂා කර තිබුණත්, වර්ෂය අවසන් වන විට එම ඉලක්කයෙන් සියයට 6 ක් හෙවත් නිවාස 205 ක් පමණක් සමෘපූර්ණ වශයෙන් ඉදිකර තිබුණි. මේ අනුව වැඩසටහනේ කාර්යසාධනය පහළ මට්ටමක පැවැතුණි.

උතුරු පළාත් නිවාස වැඩසටහන

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් කායික වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශවල ඉදිකරන ලද නිවාස ව්‍යාපෘතිය සඳහා සමාලෝචිත වර්ෂයේ රු.මිලියන 1,267 ක ප්‍රතිපාදන සලසා තිබුණත්, ඉන් රු.මිලියන 1,167 ක් පමණක් වැය කර තිබුණි. සමාලෝචිත වර්ෂයේදී නිම කළ යුතු ඉලක්කගත නිවාස සංඛ්‍යාව 2,534 ක් වූ නමුත් වර්ෂය අවසන් වන විට ඉන් සියයට 27 ක් හෙවත් නිවාස 695 ක් පමණක් නිම කර තිබුණි.

බෝගස්වැව විශේෂ නිවාස ව්‍යාපෘතිය

මෙම නිවාස ව්‍යාපෘතිය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කර තිබූ අතර, නිවාස 1,078 ක් ඉදිකිරීම සඳහා රු.මිලියන 471 ක වියදමක් ඇස්තමේන්තු කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට රු.මිලියන 421 ක් වැය කර නිවාස 184 ක් නිම කර තිබුණි. සමාලෝචිත වර්ෂයේදී නිවාස 1,078 ක් ඉදිකර නිම කිරීමට අපේක්ෂා කර තිබුණත්, වර්ෂය අවසාන වන විට ඉන් සියයට 17 ක් හෙවත් නිවාස 184 ක් සංඛ්‍යාවක් පමණක් නිම කර තිබුණි

වීරු සුමිතුරු නිවාස වැඩසටහන

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා රණවිරු අධිකාරිය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා රු.මිලියන 798.1 ක වියදම් ඇස්තමේන්තුවක් මත නිවාස 913 ක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂයේදී ඒ සඳහා රු.මිලියන 150 ක ප්‍රතිපාදන සලසා තිබුණු අතර ඉන් නිවාස 49 ක් පමණක් ඉදිකර තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂය අවසන් වන විට ඉදිකර නිම කළ යුතුව තිබුණු නිවාස ගණනින් සියයට 5 ක පමණ ප්‍රමාණයක් ඉදිකර නිම කර තිබුණි.

ග්‍රාම ශක්ති උදාගම්මාන නිවාස වැඩසටහන

මෙම ව්‍යාපෘතිය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කර තිබුණි. ව්‍යාපෘතිය මගින් සමාලෝචිත වර්ෂය අවසන් වන විට නිවාස 500 ක් ඉදිකර නිම කිරීම සඳහා රු.මිලියන 250 ක වියදමක් ඇස්තමේන්තු කර තිබුණි. සමාලෝචිත වර්ෂයේදී ඒ සඳහා රු.මිලියන 100 ක

ප්‍රතිපාදන සලසා තිබුණු අතර, එම ප්‍රතිපාදන උපයෝජනය කර නිවාස 1,304 ක් ඉදිකිරීම සඳහා වැඩ ආරම්භ කර තිබුණත්, සමාලෝචිත වර්ෂය අවසන් වන විට එක් නිවසක් හෝ ඉදිකර නිම කර නොතිබුණි.

වැලිඔය නිවාස ව්‍යාපෘතිය

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබුණි. සමාලෝචිත වර්ෂයේදී නිවාස 1,042 ක් ඉදිකිරීම සඳහා රු.මිලියන 61 ක වියදමක් ඇස්තමේන්තු කර තිබුණි. ව්‍යාපෘතිය සඳහා රු.මිලියන 57 ක් වැය කර නිවාස 995 ක වැඩ නිම කර තිබුණි. ඒ අනුව ව්‍යාපෘතියේ භෞතික ප්‍රගතිය සියයට 95 ක් වී තිබුණි. කෙසේ වුවද, ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ප්‍රදේශයේ ජල සම්පත වැනි ස්වභාවික සාධක ගැන නිසි අධ්‍යයනයක් කර ඒ පිළිබඳව සොයා බැලීමකින් තොරව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නිසා ප්‍රදේශයේ පැවැති ජල හිඟය හේතුවෙන් ප්‍රතිලාභීන් පදිංචිය හැර ගොස් තිබුණි.

ලුනාව නිවාස ව්‍යාපෘතිය

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් නිවාස සමාලෝචිත වර්ෂයේදී නිවාස 356 ක් ඉදිකිරීමට මෙම ව්‍යාපෘතිය යටතේ සැලසුම් කර තිබුණි. 2017 දෙසැම්බර් 31 දින වන විට ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතව තිබුණත් එදින වන විට ව්‍යාපෘතියේ වැඩ අවසන් කර නොතිබුණි. සමාලෝචිත වර්ෂයේ ව්‍යාපෘතිය සඳහා රු.මිලියන 90 ක ප්‍රතිපාදන සලසා තිබුණත්, ඉන් රු.මිලියන 60 ක් පමණක් උපයෝජනය කර ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ඉලක්කයෙන් සියයට 14 ක භෞතික ප්‍රගතියක් ලබා ගෙන තිබුණි.

හොරණ රෝස්වුඩ්වත්ත නිවාස ව්‍යාපෘතිය

මෙම නිවාස ව්‍යාපෘතිය නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට ඇස්තමේන්තුගත පිරිවැය රු.මිලියන 34 ක නිවාස ඒකක 40 ක් ඉදිකර නිම කිරීමට අපේක්ෂා කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට රු.මිලියන 6.29 ක් වැය කර ව්‍යාපෘතියෙන් අපේක්ෂිත භෞතික ප්‍රගතියෙන් සියයට 12 ක් අත් කර ගෙන තිබුණි.

ගල්මය දක්ෂිණ සීමාව හරහා පාලම ඉදිකිරීම

රාජ්‍ය නිර්මාණ හා ඉදිකිරීම් සංස්ථාව විසින් ගල්මය දක්ෂිණ ඉවුරු ඇල හරහා පාලම ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව 2015 අප්‍රේල් 24 දින නිම කිරීමට සැලසුම් කර තිබුණි. ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය රු.මිලියන 107.10 ක් වී තිබුණි. 2017 ජූනි 27 දින වන විටත් ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පැවතුණු අතර 2017 ජනවාරි 24 දිනවන විට ඒ සඳහා රු.මිලියන 66.68 ක් වැය කර තිබුණි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

- ව්‍යාපෘතියේ කාලය 2016 ජූනි 23 දිනෙන් පසුව දීර්ඝ කර ගෙන නොතිබුණි. කොන්ත්‍රාත්තුවේ ගිවිසුම පරිදි ප්‍රමාදවන එක් දිනයකට රු.45,000 ක් හෝ කොන්ත්‍රාත් වටිනාකමෙන් සියයට 10 ක උපරිම වටිනාකම (රු.මිලියන 10.71 ක්) ගෙවිය යුතුව තිබුණත්, ප්‍රමාද ගාස්තු ඒ අනුව අයකරගෙන නොතිබුණි.
- කිසිදු අධිකාරි බලයකින් තොරව ව්‍යාපෘති ස්ථානයේ කුඹුක්, කොට්ටන් සහ කිරල ගස් කපා පිළිවෙලින් වර්ග අඩි 411, වර්ග අඩි 1327 ක් සහ වර්ග අඩි 155 ක්, සංස්ථාවේ නිලධාරීන් විසින්

නීතියට පටහැනිව ඉවත් කර ගෙන තිබුණි. තවද, අදාළ බලධාරීන්ගෙන් කිසිදු අවසරයක් ලබා නොගෙන වැලි කියුබ් 73 ක් ව්‍යාපෘති වැඩ බිමෙන් ඉවත්කර ගෙන තිබුණි. කෙසේ වුවද, මේ සම්බන්ධයෙන් සංස්ථාවේ කළමනාකරණය විසින් විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.

ලිපිගොනු අස්ථානගතවීම නිසා අයකර ගැනීමට නොහැකි වූ ණය

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ යාපනය දිස්ත්‍රික් කාර්යාලය විසින් සමුපකාර ණයදෙන සමිති නිවාස ණය ක්‍රමය (ටීසීසීඑස්) යටතේ ලබාදුන් රු.මිලියන 5.97 ක් වටිනා නිවාස ණය 1,468 ක ලිපිගොනු අස්ථානගත වීම හේතුවෙන් එම ණය මුදල් අයකර ගැනීමට නොහැකිවී තිබුණි.

සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට දඩ මුදල් ගෙවීම

නිවාස සංවර්ධන අධිකාරිය විසින් 2006 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට අදාළ කර ගත යුතු වැටුපට වඩා අඩු වැටුපකට දායක මුදල් ගෙවීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේදී ඒ වෙනුවෙන් රු.මිලියන 71.06 ක දඩ මුදලක් ගෙවා තිබුණි.

සෙවන අරමුදලේ අරමුණු වෙනුවෙන් අරමුදල් උපයෝජනය නොකිරීම

සමාලෝචිත වර්ෂය ආරම්භයේදී නිවාස සංවර්ධන අධිකාරිය යටතේ වූ සෙවන අරමුදල යටතේ රු.මිලියන 524 ක ශේෂයක් පැවති අතර, එම අරමුදල වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් සහ වෙනත් පාර්ශවයන්ගෙන් රු.මිලියන 380 ක් ලැබී

තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂයේදී පැවැතියත්, සමාලෝචිත වර්ෂය තුළ අරමුදලේ අරමුණු සඳහා ඉන් රු.මිලියන 70 ක් පමණක් උපයෝජනය කර තිබුණි.

නිම කළ නිවාසවල ප්‍රතිලාභීන් පදිංචි නොවීම

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ සෙවන ගම්මාන වැඩසටහන හා අඩු ආදායම් තාක්ෂණික වැඩසටහන මගින් පිළිවෙලින් නිවාස ඒකක 500 ක හා නිවාස ඒකක 35 ක වැඩ සමාලෝචිත වර්ෂය අවසාන වන විට නිම කිරීමට සැලසුම් කර තිබුණි. ජලය ආශ්‍රිත ගැටළු හේතුවෙන් සමාලෝචිත වර්ෂය අවසාන වන විට ඉන් කිසිදු නිවාස ඒකකයක වැඩ නිමකර නොතිබුණි. 2018 මැයි මාසය වන විට පදිංචියට සුදුසු මට්ටමකට නිවාස 89 ක වැඩ නිමකර තිබුණත්, එම නිවාසවල ප්‍රතිලාභීන් පදිංචි වී නොතිබුණි.

නිවාස වැඩසටහන සඳහා තෝරාගත් ඉඩම් යෝග්‍ය නොවීම

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ආදර්ශ ගම්මාන වැඩසටහන මගින් නිවාස ඒකක 5,000 ක වැඩ ආරම්භ කර සමාලෝචිත වර්ෂයේදී ඉන් නිවාස ඒකක 3,500 ක වැඩ නිමකිරීමට සැලසුම් කර තිබුණි. එම වැඩසටහන සඳහා තෝරා ගන්නා ලද ඉඩම් යෝග්‍ය නොවීම හේතුවෙන් නිවාස ඒකක 205 ක පමණක් වැඩ නිමකර තිබුණි.

උතුරු පළාත් නිවාස සංවර්ධන වැඩසටහන

උතුරු පළාත් නිවාස සංවර්ධන වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිවාස ඒකක 2,534 ක වැඩ නිම කිරීමට සැලසුම් කර තිබුණි. සමාලෝචිත

රු.මිලියන 904 ක අරමුදලේ ආධාර ගිණුමේ වර්ෂය අවසාන වන විට නිවාස ඒකක 695 ක් ඉදිකර තිබුණි. 2018 වර්ෂයේ II වන කාර්තුව වන විට නිවාස ඒකක 726 ක් සම්පූර්ණයෙන් නිමකර තිබුණු අතර, නිවාස ඒකක 1,103 ක පදිංචියට සුදුසු මට්ටමට වැඩ කොටස් අවසන් කර තිබුණි.

සහභාගීත්ව ක්‍රමවේදය අනුව නිවාස ඉදිකිරීම

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සහභාගීත්ව ක්‍රමවේදය අනුගමනය කරමින් සෙවන විසිරි නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකක 250 ක වැඩ නිම කිරීමට සැලසුම් කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසාන වන විට නිවාස ඒකක 24 ක පමණක් වැඩ නිමකර තිබුණි.

සොදුරු පියස බැංකු ණය වැඩසටහන

සොදුරු පියස බැංකු ණය වැඩසටහන යටතේ නිවාස ඒකක 3,000 ක වැඩ නිම කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සැලසුම්කර තිබුණද, සමාලෝචිත වර්ෂය අවසාන වන විට එක් නිවාස ඒකකයක පමණක් වැඩ නිමකර තිබුණි.

සෙවන ගම්මාන නිවාස වැඩසටහන

අවිච්ඡේද වැඩසටහන යටතේ වූ සෙවන ගම්මාන නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකක 869 ක වැඩ නිම කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සැලසුම්කර තිබුණි. ජලය ආශ්‍රිත ගැටළු හේතුවෙන් ප්‍රතිලාභීන් පදිංචිවීමට උනන්දුවක් නොදැක්වීම නිසා ඔවුන්ගේ දායකත්වයන් සාර්ථකව නොලැබීම මත සමාලෝචිත වර්ෂය අවසානයේ නිවාස ඒකක 111 ක වැඩ නිමකර තිබුණු අතර එහි ප්‍රගතිය සියයට 13 ක් පමණ වී තිබුණි.

රාජ්‍ය පෞද්ගලික දායකත්ව නිවාස වැඩසටහන

අවිච්ඡේද වැඩසටහන යටතේ වූ රාජ්‍ය පෞද්ගලික දායකත්ව නිවාස වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් යක්කල සියනෑ උයන නිවාස ඒකක 28 ක වැඩ නිම කිරීමට ක්‍රියාකාරී සැලැස්ම අනුව සැලසුම්කර තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂයේදී එක් නිවාස ඒකකයක හෝ වැඩ නිමකර නොතිබුණි.

මධ්‍යම පාන්තික නිවාස වැඩසටහන

මධ්‍යම පාන්තික නිවාස වැඩසටහන යටතේ 2017 වර්ෂයේදී ව්‍යාපෘති 05 ක් යටතේ

නිවාස ඒකක 3,611 ක වැඩ ආරම්භ කිරීමට සැලැස්ම කර තිබුණද, සමාලෝචිත වර්ෂය අවසාන වන විට මවුන්ට් ක්ලිෆර්ඩ් නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස ඒකක 860 ක පමණක් වැඩ ආරම්භ කර තිබුණි.

පැරණි නිවාස ක්‍රම අළුත්වැඩියා කිරීම

පැරණි නිවාස ක්‍රම 24 ක් අළුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා 2017 වර්ෂයේදී රු.මිලියන 250 ක ප්‍රතිපාදන සලසා තිබුණි. එම නිවාස ක්‍රමවල අළුත්වැඩියා කටයුතු සමාලෝචිත වර්ෂයේදී අවසන් කළ යුතුව තිබුණි. නමුත් 2017 දෙසැම්බර් 31 දින වන විට නිවාස ක්‍රම 18 ක පමණක් අළුත්වැඩියා කටයුතු ක්‍රියාත්මක කර තිබුණු අතර ඒ සඳහා රු.මිලියන 170 ක් වැයකර තිබුණි.

ප්‍රවාහනය

මගීන් සහ භාණ්ඩ සඳහා සුවපහසු, ආරක්ෂිත සහ වේගවත් ගමනාගමනයක් සැලසීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය වී තිබුණි. එම ප්‍රතිඵලය අත්පත් කර ගැනීම සඳහා අමාත්‍යාංශය හා ඒ යටතේ දෙපාර්තමේන්තු දෙකක් හා ව්‍යවස්ථාපිත මණ්ඩල/ආයතන 06 ක් විසින් පහත සඳහන් කාර්යභාරයන් ඉටු කළ යුතුව තිබුණි.

- නව තාක්ෂණය යොදා ගනිමින් ඒකාබද්ධ මගී හා භාණ්ඩ දුම්රිය ප්‍රවාහන සේවා කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය පියයවර ගැනීම සහ දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනය හා දුම්රිය සේවා සැපයීම.
- මගී තොටුපල සේවාවන් සැපයීම.
- පරිසර හිතකාමී ප්‍රවාහන පද්ධතියක් හඳුන්වාදීම.
- පෞද්ගලික මගී ප්‍රවාහන සේවාවන් නියාමනය කිරීම.
- මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර නිකුත් කිරීම සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම.
- මෝටර් රථ වාහනවලට අදාළ නීති, රීති හා මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ නියාමනය කිරීම.
- ගුවන් තොටුපලවල් සංවර්ධනය සහ නියාමන කටයුතු සිදු කිරීම.
- ජාත්‍යන්තර ගුවන් ගමන් පුළුල් කිරීම.
- ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපලවල් විදේශ රටවල් විසින් භාවිතා කිරීමට අදාළ ප්‍රවර්ධනය සහ නියාමනය.
- පුද්ගලික ගුවන් ගමන් සේවා අධීක්ෂණය හා නියාමනය.
- ගුවන් යානා ලියාපදිංචි කිරීම.

අමාත්‍යාංශය හා ඒ යටතේ වන ආයතන විසින් ඉහත සඳහන් කාර්යභාරයන් ඉටු

කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද නියැදි විගණන පරීක්ෂණවලදී පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

මාතර, බෙලිඅත්ත හා කතරගම නව දුම්රිය මාර්ගය ඉදිකිරීම.

මාතර සිට කතරගම දක්වා අළුතින් දුම්රිය මාර්ගයක් ඉදිකිරීම ව්‍යාපෘතිය 2013 අගෝස්තු 01 දින ආරම්භ කළ අතර 2016 ජූලි 31 දින ව්‍යාපෘතිය නිම කිරීමට සැලැස්ම කර තිබුණි. අපේක්ෂිත පරිදි ව්‍යාපෘතිය නිම කිරීමට නොහැකිවීම හේතුවෙන් නැවත වරක් 2018 ඔක්තෝබර් 26 දින දක්වා තෙවරක් කාලය දීර්ඝ කර තිබුණි. මෙම විදේශ ණය ව්‍යාපෘතිය සඳහා චීන එක්සිම් බැංකුව විසින් ඇ.ඩො. මිලියන 278.2 ක් එනම් රු.මිලියන 36,155 ක් ලබා දී තිබුණි. 2017 දෙසැම්බර් 31 දින වන විට රු.මිලියන 28,093 ක් වැය කර තිබුණි. අපේක්ෂිත කාලය තුළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් සම්පූර්ණ නොවීම හේතුවෙන් ව්‍යාපෘතියෙන් අපේක්ෂිත අරමුණු ඉටු වී නොතිබුණු අතර පහත සඳහන් අලාභයන් සිදු වී තිබුණි.

• විදේශ විනිමය අලාභ

මාතර - කතරගම නව දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා චීන එක්සිම් බැංකුව විසින් 2010 අගෝස්තු මාසයේ සිට කොන්ත්‍රාත් සමාගම වෙත එ.ජ.ඩො. 83,460,000 ක් ගෙවීම වර්ෂ 2 මාස 06 කින් ප්‍රමාද කිරීම නිසා රු.මිලියන 737.6 ක විදේශ විනිමය පාඩුවක් සිදු වී තිබුණි. කොන්ත්‍රාත් ගිවිසුම අනුව මාස 48 ක් ඇතුළත කොන්ත්‍රාත්තුව නිම කළ යුතුව තිබුණත්, කොන්ත්‍රාත්තුවේ කාලය තෙවරක් දීර්ඝ කිරීම හේතුවෙන් රජයට රු.මිලියන 36.5 ක විදේශ විනිමය පාඩුවක් සිදු වී තිබුණි.

• ප්‍රමාද ගාස්තු අය නොකිරීම

මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සඳහා වූ ගිවිසුමේ 8.7 හා 14:15(6) වගන්ති ප්‍රකාරව කොන්ත්‍රාත්තුව ඉදිකිරීමේ ප්‍රමාදයක් වන්නේ නම් ඉදිකිරීම් අවසන් කිරීමට සැලැස්ම කළ දිනට පසුව එන සෑම සතියක් වෙනුවෙන්ම කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 0.1 ක ප්‍රමාද ගාස්තුවක් කොන්ත්‍රාත්කරුගෙන් අය කළ යුතුව තිබුණි. ඒ අනුව 2018 ජූනි 14 දින වන විට කොන්ත්‍රාත්කරු විසින් කොන්ත්‍රාත්තුව නිම කිරීමට සති 34 ක් ප්‍රමාද කර තිබුණි. ඒ අනුව රු. මිලියන 1,445.85 ක ප්‍රමාද ගාස්තුවක් කොන්ත්‍රාත්කරුගෙන් අය කළ යුතුව තිබුණද, 2018 අගෝස්තු මාසය වන විටත් එම ප්‍රමාද ගාස්තුව අයකර ගෙන නොතිබුණි.

කුරුණෑගල, හබරණ හරහා දඹුල්ල දුම්රිය මාර්ගය ඉදිකිරීම.

මෙම ව්‍යාපෘතිය සඳහා 2017 වර්ෂයේ රු.මිලියන 370 ක ප්‍රතිපාදන සලසා තිබුණු අතර ඉන් රු.මිලියන 29.08 ක් වැය කර තිබුණි. පරිසර අධ්‍යයන වාර්තාව අනුමත කර ගැනීමේ ප්‍රමාදය මත ව්‍යාපෘතිය ආරම්භ කිරීම ප්‍රමාද කර තිබුණි.

පරිසර හිතකාමී ප්‍රවාහන පද්ධතියක් හඳුන්වාදීම

පරිසර හිතකාමී ප්‍රවාහන පද්ධතියක් හඳුන්වාදීම අමාත්‍යාංශයේ කාර්යභාරය වී තිබුණත්, ඒ සඳහා මධ්‍යගත සැලැස්මක් සහිත ක්‍රියාකාරී සැලැස්මක් අමාත්‍යාංශය විසින් සකස් කර නොතිබුණි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අලාභය

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව 1867 වර්ෂයේදී ආරම්භ කර තිබුණි. එම වර්ෂයේ සිට 1934 වර්ෂය දක්වා දෙපාර්තමේන්තුව මෙහෙයුම් ලාභ ලබා තිබුණි. එම කාලය තුළ දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමෙන් සමස්ත ආදායමෙන් සියයට 57 ක පමණ ප්‍රමාණයක ආදායමක් උපයා තිබුණි. 2017 දෙසැම්බර් 31 දින වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ආදායම රු. බිලියන 6.49 ක් වූ අතර මෙහෙයුම් වියදම රු. බිලියන 14.08 කි. ඒ අනුව මෙහෙයුම් පාඩුව රු. බිලියන 7.59 ක් වී තිබුණි. පසුගිය වර්ෂ සමඟ සැසඳීමේදී මෙහෙයුම් අලාභය ක්‍රමිකව වැඩි වෙමින් පැවැතුණි. එය ඉකුත් වර්ෂයේදී හා සමාලෝචිත වර්ෂයේදී එකතු කළ ආදායමද පිළිවෙලින් රු.මිලියන 150 කින් හා රු.මිලියන 1,100 කින් ඉක්මවා අලාභයන් වැඩි වී තිබුණි. විස්තර වගුව 25 හි දැක්වේ.


මෙහෙයුම් වියදම හා අලාභය	ආදායම, 2012	2013	2014	2015	2016	2017	
	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	
මෙහෙයුම් ආදායම	4,852	5,425	5,910	6,335	6,623	6,490	
මෙහෙයුම් වියදම	8,648	10,586	16,943	14,048	13,396	14,080	
මෙහෙයුම් අලාභය	3,796	5,161	11,033	7,713	6,773	7,590	
මෙහෙයුම් මෙහෙයුම් ප්‍රතිශතයක් ලෙස	අලාභය, ආදායමේ	78.24	95.13	186.68	121.75	102.26	116.95

වගුව 25 - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පුනරාවර්තන ආදායම, වියදම හා අලාභය
මූලාශ්‍රය - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ විස්තරිත ගිණුම් හා ආදායම් ගිණුම්

ආදායම් රැස්කිරීම

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම් රැස්කිරීම ඉතාම දුර්වල මට්ටමක පවතින අතර එය ඉකුත් වර්ෂය හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේදී රැස් කරන ලද ආදායමට වඩා පුනරාවර්තන වියදම

දෙගුණයකටත් වඩා වැඩි වී තිබුණි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යභාරයන් ඉටු කිරීම සඳහා සමාලෝචිත වර්ෂයේදී භාණ්ඩාගාරයට රු.බිලියන 7.59 ක අමතර ප්‍රතිපාදන ලබා දීමට සිදු වී තිබුණි. සමාලෝචිත වර්ෂයේදී දෙපාර්තමේන්තුව රැස්කළ රු.මිලියන 6,489.63 ක ආදායමේ සංයුතිය රූප සටහන 30 හි දැක්වේ.



රූප සටහන 30 – 2017 වර්ෂයේ ආදායමේ සංයුතිය
මූලාශ්‍රය : 2017 වර්ෂයේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම් ගිණුම

වර්තමානය වන විට ආදායම් සංයුතියෙන් සියයට 66 ක් හෙවත් රු.මිලියන 4,280.63 ක ආදායම් මගීන්ගෙන් රැස්කර ගෙන තිබුණි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භයේ පැවැති සංයුතිය අනුව භාණ්ඩ ප්‍රවාහනයෙන් සියයට 57 ක ප්‍රමාණයක් උපයා තිබුණත්, සමාලෝචිත වර්ෂයේදී එය සියයට 7 ක් දක්වා අඩු වී තිබුණි. එම අඩුවීම නිසා ආර්ථිකයට හා ශ්‍රී ලංකාවේ පරිසරය කෙරෙහි ඇති වී තිබුණු බලපෑම සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

ආර්ථික බලපෑම.

පහත සඳහන් කරුණු අනුව භාණ්ඩ ප්‍රවාහනයෙන් ශ්‍රී ලංකා දුම්රිය

දෙපාර්තමේන්තුවට අතිරේකව ආදායම් උපයා ගැනීමට හැකියාව පැවැතුණු බව නිරීක්ෂණය විය.

- වාර්ෂිකව ශ්‍රී ලංකා වරායෙන් කන්ටේනර් 232,000 ක් පිටවන අතර අවම වශයෙන් එම කන්ටේනර් ශ්‍රී ලංකා වරායේ සිට ඔරුගොඩවත්ත කන්ටේනර් පර්යන්තය දක්වා කිලෝමීටර් 3.3 ක දුර ප්‍රමාණය දුම්රිය මගින් ප්‍රවාහනය කළ හැකිව තිබුණි. එක් කන්ටේනරයක් කිලෝමීටරයකට රු.150 ක ගාස්තුවක් මත දුම්රිය මගින් ප්‍රවාහනය කිරීමට කටයුතු කිරීමෙන් වාර්ෂිකව රු.මිලියන 114.84 ක ආදායමක් උපයා ගත හැකිව තිබුණි. එම අතිරේක ආදායම උපයා

ගැනීම කෙරෙහි දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර නොතිබුණි.

- බනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ප්‍රාදේශීය ගබඩා 11 ක 2017 ජනවාරි හා දෙසැම්බර් මාසවල හැර අනෙකුත් මාසවල ඉන්ධන අවශ්‍යතාවය ලීටර් 987,402,120 ක් වී තිබුණි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සමාලෝචිත වර්ෂයේදී ඉන්ධන ලීටර් 315,435,760 ක් දුම්රිය මගින් ප්‍රවාහන කර තිබුණි. ඒ අනුව එම ප්‍රාදේශීය ගබඩා වෙත තවත් ඉන්ධන ලීටර් 671,966,360 ක් දුම්රිය මගින් ප්‍රවාහනය කළ හැකිව තිබුණත්, එම ඉන්ධන ප්‍රමාණය දුම්රිය මගින් ප්‍රවාහනය කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කර නොතිබුණි. ප්‍රවාහනය කළ එම ඉන්ධන තොගය ඩීසල් (BGT) නම් රු.මිලියන 449.39 ක ආදායමක් හෝ ප්‍රෙට්ල්වලින් (BMT) නම් රු.මිලියන 360.43 ක අදායමක් ලබා ගැනීමට හැකියාව තිබුණු බව නිරීක්ෂණය විය.
- දුම්රිය මගින් සීමෙන්ති ප්‍රවාහනය කර උපයා තිබුණු ආදායම 2013 වර්ෂයට සාපේකමව 2017 වර්ෂයේදී රු.මිලියන 13.22 කින් හෙවත් සියයට 60 ක පමණ ප්‍රමාණයකින් අඩු වී තිබුණි. එම ආදායම වැඩි කර ගැනීම පිළිබඳ උපාය මාර්ග කෙරෙහි දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී නොතිබුණි.

පාරිසරික බලපෑම්

ශ්‍රී ලංකාව තුළ දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය වර්ධනය කිරීමෙන් පරිසරයට සිදු වන හානි අවම කර ගැනීමට හැකි වන පහත සඳහන් කරුණු කෙරෙහි දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී නොතිබුණි.

- දුම්රිය එන්ජිමක් මගින් අඩි 20 ක් දිග කන්ටේනර් 18 ක් ප්‍රවාහනය කළ හැකි

අතර අඩි 40 දිග කන්ටේනර් 09 ක් ප්‍රවාහනය කළ හැකිය. මේ සඳහා දුම්රිය එන්ජිම කිලෝ මීටර් 01 ක දුරක් ධාවනය කිරීමට ඉන්ධන ලීටරයක් දහනය වේ. දිග අඩි 20 කන්ටේනර් 18 ක් ප්‍රවාහනය සඳහා ප්‍රයිම්මුවර් (බහාලුම් ප්‍රවාහක) 18 ක් භාවිතා කරන්නේ නම් ඒ සඳහා කිලෝමීටරයකට වැය වන ඉන්ධන ප්‍රමාණය (0.26 × 18) ලීටර් 4.68 ක් වේ. අඩි 40 කන්ටේනර් 09 ක් ප්‍රවාහනය සඳහා ප්‍රයිම්මුවර් (බහාලුම් ප්‍රවාහක) 09 ක් භාවිතා කළ යුතු අතර ඒ සඳහා කිලෝමීටරයකට (0.37 × 9) ඉන්ධන ලීටර් 3.33 ක් දහනය වේ. මේ අනුව එක් කිලෝ මීටරයක් ධාවනය කිරීමට ප්‍රයිම්මුවර් (බහාලුම් ප්‍රවාහක) භාවිතා කරන්නේ නම් අමතරව දහනය වන ඉන්ධනවල සාමාන්‍යය ලීටර් 03 ක් වීම හේතුවෙන් පරිසරයට මුදා හරින වායු හා කාබනික ද්‍රව්‍යය සාමාන්‍ය ප්‍රමාණයට වඩා තුන් ගුණයක් බව නිරීක්ෂණය විය. මේ අනුව දුම්රිය එන්ජින් මගින් කන්ටේනර් ප්‍රවාහනය කිරීමෙන් පරිසරයට සිදුවන හානිය තුන් ගුණයකින් අවම කර ගත හැකිව තිබුණු බව නිරීක්ෂණය විය. ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් වාර්ෂිකව කන්ටේනර් 232,000 ක් පමණ මුදාහරින අතර එම කන්ටේනර් ප්‍රයිම්මුවර් (බහාලුම් ප්‍රවාහක) මගින් ප්‍රවාහනය කිරීම නිසා දහනය කරන අමතර ඉන්ධන ප්‍රමාණය ලීටර් 696,000 ක් වශයෙන් ඇස්තමේන්තු කළ හැකිය.

- ශ්‍රී ලංකාවේ වායු දූෂණයෙන් සියයට 12.5 (2001 වර්ෂය) ක් වාහනවලින් පිටකරන දුම් මගින් සිදුවන බවත්, වර්තමානයේදී එය සියයට 40 ක සීමාව දක්වා ළඟා වී ඇති බවත් සමීක්ෂණවලින් හෙළි වී තිබුණි. දුම්රිය මගින් කන්ටේනර් ප්‍රවාහනය සිදු කිරීමෙන් වාර්ෂිකව ඉන්ධන ලීටර

696,000 ක දහන වායු හා කාබනික ද්‍රව්‍යය මගින් පරිසරයට මුදා හරින කාබන්ඩයොක්සයිඩ් (CO), සල්ෆර් ඔක්සයිඩ් (SOx), නයිට්‍රජන් ඔක්සයිඩ් (NOx), අවලම්භිත අංශුමය පදාර්ථ (SPM) බැර ලෝහ හා ඊයම් (Heavy Metals, Pb) යම් ප්‍රමාණයකට පාලනය කිරීමේ හැකියාව පවතින බව නිරීක්ෂණය විය.

- ඉහතින් සඳහන් වායු හා බැර ලෝහ ආසුභණය මගින් ඇතිවන රෝග වන හිස කැරකැවිල්ල, හිසරදය, ස්වභූත ආබාධ, සෙම පටල ඇවිස්සීම, නිව්මෝනියාව, ක්ලෝමප්‍රදාහය හා ඇස්මා වැනි රෝගවලින් නිරෝගී ජන ජීවිතයට වන හානිය අවම කිරීමේ හැකියාව කෙරෙහි දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී නොතිබුණි.

මාර්ග ආරක්ෂාව වෙනුවෙන් කාර්යභාරයන් ඉටු නොකිරීම

රක්ෂණ ආයතනවල තෙවන පාර්ශවීය වාහන රක්ෂණවලින් ලැබෙන ආදායමෙන් සියයට 01 ක් බැගින් රු.මිලියන 62.77 ක ආදායමක් සමාලෝචිත වර්ෂයේදී මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් රැස්කර තිබුණි. ඉන් රු.මිලියන 17.82 ක් සභාවේ කාර්යභාරයන් ඉටු කිරීම සඳහා වැය කර තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂය අවසන් වන විට රැස්කර තිබුණු මුදලින් රු.මිලියන 44.96 ක් වියදම් නොකර ඉතිරි කර තිබුණි. මාර්ග ආරක්ෂාව සඳහා වූ කාර්යයන් ඉටු කිරීම සඳහා යොදවා නොගැනීම නිසා මෙම මුදල් ඉතිරි කර තිබුණු බව නිරීක්ෂණය විය.

මාර්ග අනතුරු හා දේපල හානි පිළිබඳ තොරතුරු පද්ධතියක් පිළියෙල නොකිරීම

රථවාහනවලින් සිදුවන මාර්ග අනතුරු අවම කර ගැනීම මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික

සභාවේ ප්‍රධාන අරමුණක් වී තිබුණි. සෑම වර්ෂයකම මාර්ග ජාලයට අලුතින් එකතු වන මාර්ග, රථවාහන ප්‍රමාණය, මාර්ග අනතුරු, දේපල හානි හා සම්බන්ධ සියළු තොරතුරු ඇතුළත් පරිගණක දත්ත ගබඩාවක් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වී තිබුණත්, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එම කාර්යය ඉටු කර ගැනීමට සභාව අපොහොසත් වී තිබුණි.

අනාරක්ෂිත දුම්රිය ස්ථාන හඳුනා නොගැනීම


සමාලෝචිත වර්ෂයේදී දුම්රියවල වාහන ගැටීම් 86 කින් 59 දෙනෙකු තුවාල ලබා තිබුණු අතර 12 දෙනෙකු මරණයට පත්වී තිබුණි. දුම්රිය හරස් මාර්ගවල වාහන ගැටීම් 439 ක්ද වාර්තා වී තිබුණි. මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල දැනුවත් කිරීමට පුවරු 250 ක් සවි කිරීම සඳහා සමාලෝචිත වර්ෂයේ දී රු.මිලියන 4 ක ප්‍රතිපාදන සලසා තිබුණත්, අනාරක්ෂිත දුම්රිය ස්ථාන හඳුනාගැනීම හෝ පුවරු සවිකිරීම හෝ සිදුකර නොතිබුණි.

නිරසර සංවර්ධන අරමුණු ළඟාකර ගැනීම.

නිරසර සංවර්ධනය හා සම්බන්ධ වන ඉලක්ක පාදක දත්ත, ඉලක්ක ළඟා විය යුතු සංධිස්ථානයන් මෙන්ම ප්‍රගතිය මැන බැලීම සඳහා වන දර්ශකයන් හඳුනා ගැනීමට දෙපාර්තමේන්තුව කටයුතු කර නොතිබුණි.

මාර්ග අනතුරුවලින් මිය යන ප්‍රමාණය වැඩිවීම

සමාලෝචිත වර්ෂය අවසන් වන විට ඉකුත් වර්ෂ සමඟ සැසඳීමේදී මාර්ග අනතුරු ප්‍රමාණය හා එමගින් තුවාල ලබන හා මිය යන ප්‍රමාණය වාර්ෂිකව ඉහළ යමින් පවැතුණි. විස්තර රූපසටහන 31 හි දැක්වේ.



රූපසටහන 31 - මාර්ග අනතුරු සංඛ්‍යාව හා මිය ගිය සංඛ්‍යාව
මූලාශ්‍රය - කාර්යසාධන වාර්තා

සමාජ සවිබලගැන්වීම හා

සුභ සාධනය

ආර්ථික හා සමාජමය වශයෙන් සවිබලගැන්වූ සුරක්ෂිත ජාතියක් ඇති කිරීමේ ප්‍රතිඵලය ළගා කර ගැනීම සඳහා සමාජ සවිබලගැන්වීමේ හා සුභසාධන අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු දෙකකින් හා ව්‍යවස්ථාපිත මණ්ඩල/ආයතන 05 ක් විසින් පහත සඳහන් කාර්යයන් ඉටු කළ යුතුවේ.

- සමාජ සවිබල ගැන්වීම හා සුභසාධනයට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම
- වැඩිහිටියන් රැකබලා ගැනීම හා ආරක්ෂණය
- විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ දුබලතාවයන් හඳුනා ගැනීම සහ පුනරුත්ථාපනය සිදු කිරීම
- දිවි නැගුම වැඩසටහන ක්‍රියාත්මක කරමින් ග්‍රාමීය හා ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය කිරීම
- මහජන ආධාර යෝජනා ක්‍රමය සමාලෝචනය කිරීම, ප්‍රතිසංවිධානය හා උචිත නව ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම
- ක්ෂය රෝගීන්ට, වකුගඩු රෝගීන්ට, ලාදුරු රෝගීන්ට, පිලිකා, තැලසිමියා රෝගීන්ට සහ ඔවුන්ගේ යැපෙන්නන්ට ආධාර ලබාදීම
- උපදේශන සේවා ක්‍රියාත්මක කිරීම
- ආබාධ සහිත පුද්ගලයන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමට හා රැකියා අවස්ථා ඇති කරලීමට අවශ්‍ය ක්‍රමෝපායන් සැලසීම
- සමාජ ආරක්ෂණ හා රක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කිරීම

අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන විසින් ඉහත සඳහන් කාර්යභාරයන් ඉටු කිරීම පිළිබඳව සිදු කරන ලද නියැදි විගණන පරීක්ෂාවේදී පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකිරීම

වයස අවුරුදු 75 දක්වා වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් ඇතිකිරීම හා වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන් වෙනුවෙන් පොදු ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් ඉකුත් වර්ෂයේදී රු.මිලියන 5.00 ක ප්‍රතිපාදන සලසා තිබුණි. ඒ සම්බන්ධයෙන් වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331 ක දැනුවත් කිරීම් වැඩසටහන් පැවැත්වීම වෙනුවෙන් ඉකුත් වර්ෂයේදී රු.මිලියන 3.31 ක් වැය කර තිබුණි. ඒ අනුව රු.මිලියන 1.69 ක ප්‍රතිපාදන ඉතිරි වී තිබුණත්, එම ඉතිරි වූ ප්‍රතිපාදන වියදමක් ලෙස ගිණුම්ගත කර තැන්පත් ගිණුමේ රඳවා ගෙන තිබුණි. එම ප්‍රතිපත්ති ප්‍රකාශනය පිලියෙල කිරීම සඳහා වර්ෂ දෙකක පමණ කාලයක් ඉකුත් වී තිබුණත්, 2015 ජුනි 30 දින වන විටත් එය ක්‍රියාත්මක කර නොතිබුණි.

වැඩිහිටි දීමනාවෙන් කොටසක් නිෂ්කාර්යව පැවැතීම

වයස අවුරුදු 70 ට වැඩි අඩු ආදායම්ලාභී වැඩිහිටියන් 386,380 දෙනෙකු සඳහා මාසිකව රු.2,000 ක් බැගින් දීමනා ගෙවීම සඳහා සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 9,265.92 ක ප්‍රතිපාදන සලසා තිබුණි. දිස්ත්‍රික්ක 25 ක වැඩිහිටියන් 375,317 දෙනෙකු වෙත රු.මිලියන 9,007.60 ක් වැයකර තිබුණි. ඒ අනුව රු.මිලියන 258.11 ක ප්‍රතිපාදන ඉතිරි කර තිබුණි. 2016 අගෝස්තු 31 දින අමාත්‍ය මණ්ඩලයේ තීරණය ප්‍රකාරව ගෙවන වැඩිහිටි දීමනාවෙන් රු.100 ක් අයකර

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වැඩිහිටි මහ ලේකම් කාර්යාලය වෙත ලබා දී තිබුණි. 2018 ජුනි 30 දින වන විට එකතුව රු.මිලියන 1,098.46 ක් නිෂ්කාර්යව වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ රඳවා ගෙන තිබුණි.

වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා මාර්ගෝපදේශ සංග්‍රහය පිළියෙල කිරීම

වැඩිහිටි මහ ලේකම් කාර්යාලය විසින් 2017 ජනවාරි මාසයේදී වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා මාර්ගෝපදේශ සංග්‍රහයක් පිළියෙල කිරීම ආරම්භ කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එම මාර්ගෝපදේශ සංග්‍රහය ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි සම්පූර්ණ ලෙස පිළියෙල කර නොතිබුණි.

වැඩිහිටි නිවාස සුපරීක්ෂණය

ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනු ලබන මුළු වැඩිහිටි නිවාස සංඛ්‍යාව 306 ක් වූ අතර ඉන් නිවාස 119 ක් වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර තිබුණි. කෙසේ වුවද, සමාලෝචිත වර්ෂයේදී එම නිවාසවලින් 19 ක් පමණක් වැඩිහිටි මහ ලේකම් කාර්යාලය විසින් පරීක්ෂාවට ලක්කර තිබුණි.

ආබාධිත පුද්ගලයන්ට නිවාස ආධාර ගෙවීම

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් පවත්වා ගෙන යනු ලබන සුපිරි වාසනා සම්පත ලොතරැයි ආදායමෙන් සියයට 5 ක දායකත්වයක් ලබා ගෙන අඩු ආදායම්ලාභී නිවාස නොමැති ආබාධ සහිත තැනැත්තන් සඳහා රු.250,000 ක් වාරික 03 ක් යටතේ නිවාස ආධාර ලබා දී තිබුණි. කෙසේවුවද, සමාලෝචිත වර්ෂය වන විට දිස්ත්‍රික්ක 19 ක නිවාස ආධාර ලාභීන් 93 දෙනෙකු වෙත 2007 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා නිවාස ආධාර වශයෙන් රු.මිලියන 8.50 ක් ගෙවිය යුතුව තිබුණි.

ආබාධිත පුද්ගලයින්ට ආබාධිත දීමනාව ගෙවීම

අඩු ආදායම්ලාභී ආබාධිත පුද්ගලයන් 30,654 දෙනෙකු වෙත මාසිකව රු.3,000 ක් බැගින් ආබාධිත දීමනා ගෙවීම සඳහා රු.මිලියන 1,103,54 ක ප්‍රතිපාදන සලසා තිබුණි. දිස්ත්‍රික්ක 25 ක අඩු ආදායම්ලාභී ආබාධිත පුද්ගලයන් 30,077 දෙනෙකු වෙත රු.මිලියන 1,082.78 ක් ආබාධිත දීමනා වශයෙන් ගෙවා තිබුණි. දිස්ත්‍රික්කවල සිටින අඩු ආදායම්ලාභී ආබාධිත පුද්ගලයන් පිළිබඳව තොරතුරු යාවත්කාලීන නොකිරීම නිසා ප්‍රතිපාදන ඉතිරි වී තිබුණි.

වකුගඩු රෝගීන් සඳහා ආධාර ලබාදීම

වකුගඩු රෝගීන් සඳහා දිස්ත්‍රික්ක 09 කට ආධාර ලබාදීමට රු.මිලියන 907.22 ක පරිපූරක ඇස්තමේන්තු වෙන්කිරීම් මගින් ප්‍රතිපාදන සලසා තිබුණි. සමාලෝචිත වර්ෂයේදී ඉන් රු.මිලියන 868.76 ක් උපයෝජනය කර තිබුණු අතර වර්ෂය අවසානය වන විට රු.මිලියන 38.46 ක ප්‍රතිපාදන ඉතිරි වී තිබුණි. සමාලෝචිත වර්ෂයේදී හඳුනාගත් රෝගීන් 21,500 දෙනෙකුගෙන් රෝගීන් 20,493 දෙනෙකුට ආධාර ලබාදී තිබුණි. කෙසේවුවද, පොරොත්තු ලේඛනයක් සකස් කර ගෙන නොතිබුණි.

සමාජ ආරක්ෂණ ඔප්පු නිකුත් කිරීම

1990 අංක 17 දරන සමාජ ආරක්ෂණ මණ්ඩල පනතේ 14 වන වගන්තිය අනුව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය දායකත්වය ලබාගන්නා සෑම දායකයකුටම වෙනම දායකත්වය පිළිගත් බව සනාථ කිරීමට ඔවුන්ට හිමි ප්‍රතිලාභ දැනුම් දීමටත් ඔප්පුවක් නිකුත් කළ යුතුව තිබුණි. කෙසේ වුවද 2014 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා 172,684 දෙනෙකු දායකත්වය ලබා ගෙන තිබුණත්, සමාලෝචිත වර්ෂය අවසන් වන විට සමාජ ආරක්ෂණ ඔප්පු 97,370 ක් නිකුත්

කර නොතිබුණි.

වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවට අයත් ඉඩම්

2009 වර්ෂයේ වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක් පවත්වා ගැනීම සඳහා තැගි ඔප්පුවකින් අක්කර 02 ක් වූ නිව්තිගල නිල්වලා සෙවන ආබාධිත මධ්‍යස්ථානයේ ඉඩම සහ ගොඩනැගිල්ල තැගි ඔප්පුවකින් ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය වෙත ලැබී තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එහි වටිනාකම ඇස්තමේන්තු කර පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි. වැඩිහිටි නිවාස ඉදිකිරීම සඳහා 2011 වර්ෂයේදී තැගි ඔප්පුවක් මගින් රු.මිලියන 13.00 ක් වූ ගම්පහ හෝලික්‍රොස් ඉඩම සහ රු.මිලියන 3.20 ක් වූ භාරගම රජිත වත්ත ඉඩම ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය වෙත ලැබී තිබුණත්, 2018 ජුනි 30 දින වන විටත් අදාළ කාර්ය ඉටු නොකර නිෂ්ක්‍රීයව පැවතිණි.

වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පිහිටි ඉඩම් පවරා නොගැනීම

සමාජ සේවා දෙපාර්තමේන්තුවට අයත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 07 කට අයත් මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 22 ක් වූ අතර, එම ඉඩම් 2018 ජුනි 30 දින වන විටත් විධිමත්ව පවරා ගැනීමට නොහැකි වී තිබුණි.

ළමා මාර්ගෝපදේශණ මධ්‍යස්ථානය

සමාලෝචිත වර්ෂයේදී සමාජ සේවා දෙපාර්තමේන්තුව සඳහා ළමා මාර්ගෝපදේශණ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා රු.මිලියන 25.00 ක ප්‍රතිපාදන සලසා තිබුණි. වර්ෂය අවසන් වන විට ඉන් රු.මිලියන 16.93 ක් වැය කර තිබුණි. 2018 ජුනි 30 දින වන විටත් එම ඉදිකිරීම් කටයුතු නිම කර නොතිබුණි.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ

විද්‍යාත්මක පර්යේෂණවල නිරතවීමෙන් හා විද්‍යා හා තාක්ෂණය ප්‍රවලිත කිරීම හරහා විද්‍යාත්මකව හා තාක්ෂණකත්වයෙන් සංවර්ධනය වූ රටක් ඇති කිරීම මෙම ක්ෂේත්‍රයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය වී තිබුණි. එම අපේක්ෂිත ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, ව්‍යවස්ථාපිත ආයතන 13 ක් විසින් පහත සඳහන් කාර්යභාරය ඉටු කළ යුතුව තිබුණි.

- විද්‍යා, තාක්ෂණය හා පර්යේෂණ විෂයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම
- විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රවල අන්තර්ජාතිකව සිදුවන නව සොයාගැනීම්වලට අනුගත වන සේ දේශීය පර්යේෂණ හා සොයාගැනීම් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම
- විද්‍යාත්මක, කාර්මික, සමාජ හා ආර්ථික පර්යේෂණ, සංවර්ධන කටයුතු පුළුල් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම
- පර්යේෂණ හා පර්යේෂණ ආයතනවලට පහසුකම් සැපයීම තුළින් පර්යේෂණ සැලැස්ම කිරීම හා මෙහෙයවීම
- නව පර්යේෂණ ප්‍රතිඵල අදාළ පාර්ශවයන් වෙත ලබාදීම
- නව සොයාගැනීම් සඳහා ප්‍රජාව යොමු කිරීම සහ පෙළඹවීම සඳහා අවශ්‍ය පියවර ගැනීම
- ඉදිකිරීම් කර්මාන්තය ප්‍රවර්ධනය, සංවර්ධනය සඳහා වූ පර්යේෂණ ක්‍රියාත්මක කිරීම

අමාත්‍යාංශය හා ව්‍යවස්ථාපිත ආයතන විසින් ඉහත සඳහන් කාර්යභාරය ඉටු කිරීම පිළිබඳව සිදු කළ නියැදි විගණන

පරීක්ෂණවලදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.

අනාර්ථික වියදම්

රීදිගම විද්‍යාතා මධ්‍යස්ථානයට 2015 දෙසැම්බර් 23 දින සිට විද්‍යා හා තාක්ෂණ නිලධාරියෙකු පත්කර නොතිබුණි. එම මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර සම්බන්ධීකරණ නිලධාරියෙකු හා කාර්යාල කාර්යය සහායකයෙකු පමණක් අනුයුක්ත කර තිබුණි. මේ හේතුවෙන් 2015 වර්ෂයෙන් පසුව මෙම මධ්‍යස්ථානයෙන් කිසිදු සේවාවක් සිදුකර නොතිබූ අතර එම ක්ෂේත්‍ර සම්බන්ධීකාරක නිලධාරියාව හා කාර්යාල කාර්ය සහායකයාට රු.මිලියන 1.07 ක් අනාර්ථික ලෙස වැටුප් හා දීමනා ගෙවා තිබුණි.

2020 වර්ෂයේදී ආයතනය පවත්වාගෙන යාමේ අරමුදල් කාර්මික තාක්ෂණ ආයතනය තුළින්ම ජනනය කර ගැනීම හා 2017 වර්ෂයේදී ආයතනයේ ආදායම රු.මිලියන 62 ක් හෙවත් සියයට 26 කින් වර්ධනය කර ගැනීමේ අභිලාෂයෙන් ආයතනයේ දැනට පවතින කටයුතු අධ්‍යයනය කර එම ඉලක්කයන්ට ලඟාවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා රු.මිලියන 1.34 ක් වැයකර අලෙවි ප්‍රවර්ධන උපදේශකයකුගේ සේවය ලබාගෙන තිබුණි. එම අභිලාෂය ක්‍රියාවට නැංවීමට කටයුතු නොකිරීම නිසා එම වියදම අනාර්ථික වී තිබුණි.

හාණ්ඩාගාර අනුමැතිය රහිතව විදේශාධාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

2011 අප්‍රේල් 21 දිනැති අංක එම්.ඕ.එන්.පී./රී.ආර්.සී 2011/1 දරන මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ චක්‍රලේඛයේ විධිවිධානවලට පටහැනිව විදේශ සම්පත්

දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමකින් තොරව 2015 වර්ෂයේදී රු.මිලියන 2.44 ක් වටිනා කොරියානු ව්‍යාපෘතියක් සහ 2013 වර්ෂයේදී රු.මිලියන 9.476 ක් වටිනා ඉන්දු ශ්‍රී ලංකා ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණි.

භාණ්ඩාගාර අනුමැතිය රහිතව සේවකයින් බඳවා ගැනීම

2016 ජනවාරි 08 දිනැති අංක 1/2016 දරන භාණ්ඩාගාර චක්‍රලේඛයේ විධිවිධානවලට පටහැනිව හා භාණ්ඩාගාර ලේකම්වරයාගේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව කොන්ත්‍රාත් පදනම මත සේවකයින් 13 දෙනෙකු හා කාර්යභාර පදනම මත සේවකයින් 64 දෙනෙකු කාර්මික තාක්ෂණ ආයතනය විසින් සේවයේ යොදවා ගෙන එකතුව රු.මිලියන 17.88 ක් වැය කර තිබුණි.

ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීම නිසා සිදු වූ පාඩුව

යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර යටතේ ආරම්භ කළ ව්‍යාපෘතියක් ගිවිසුම්ගත පරිදි ක්‍රියාත්මක කර නොතිබුණි. මේ නිසා රු.මිලියන 13.28 ක අලාභයක් සිදු වී තිබුණි. 2014 වර්ෂයේදී කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම අලාභය යුරෝපා සංගමය වෙත ගෙවිය යුතු බවට තීරණය කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට එම අලාභයෙන් රු.මිලියන 12.30 ක් තව දුරටත් ගෙවිය යුතුව තිබුණත්, සමාලෝචිත වර්ෂයේදී හා ඉකුත් වර්ෂයේදී එම ගෙවිය යුතු අලාභය ආයතනයේ මූල්‍ය ප්‍රකාශනවලින් හෙළිදරව් කර නොතිබුණි.

විධිමත් පරිදි පිරිවිතර පිළියෙල නොකර ලංසු කැඳවීම

කාර්මික තාක්ෂණ ආයතනයට ඩයල්ටෝ මීටරයක් මිලදී ගැනීම සඳහා විධිමත් පරිදි

පිරිවිතර පිළියෙල නොකර ලංසු කැඳවා තිබුණි. මේ නිසා අවම ලංසුව ඉදිරිපත් කළ ලංසුකරුගේ ලංසුව ප්‍රතික්ෂේප කර වැඩි මිල ගණන් ඉදිරිපත් කළ ලංසුකරුගේ ලංසුවට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබුණි. මේ නිසා ආයතනයට රු.මිලියන 2.23 ක මූල්‍යමය අලාභයක් සිදු වී තිබුණි. ආයතනය විසින් අවම ලංසුව ඉදිරිපත් කළ ලංසුකරු සමඟ තකිකාවක් සිදු නොකර උපරිම ලංසුව ඉදිරිපත් කළ ලංසුකරු තෝරා ගෙන තිබුණි.

විදේශ ශිෂ්‍යත්ව ගිවිසුම් කඩ කළ නිලධාරීන්

කාර්මික තාක්ෂණ ආයතනය විසින් විදේශ ශිෂ්‍යත්ව ප්‍රදානය කළ නිලධාරීන් සමඟ එළඹ තිබුණු ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකළ නිලධාරීන් 18 දෙනෙකුගෙන් රු.මිලියන 7.81 ක් අය කර ගත යුතුව තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එම මුදල් අයකර ගැනීමට ආයතනය අපොහොසත් වී තිබුණි.

නිෂ්ක්‍රීය වත්කම්

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අයත් වාහන 04 ක් වර්ෂ 2 කට වැඩි කාලයක සිට ග්‍රහලෝකාගාර පරිශ්‍රයේ ගාල්කර තිබුණි. එම වාහන භාවිතයට ගැනීමට හෝ අපහරණය කිරීමට හෝ සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කටයුතු කර නොතිබුණි.

ආනයනික ටින් මාළු හා මාගරින් සම්බන්ධයෙන් බැර ලෝහ පරීක්ෂාව සිදු නොකිරීම

සමාලෝචිත වර්ෂයේදී විදේශීය නිෂ්පාදන සමාගමකින් අවස්ථා 49 කදී ආනයනය කරන ලද එ.ජ.ඩො. 7,878,766 ක් වටිනා ටින් මාළු කිලෝ ග්‍රෑම් 2,406,088 ක් සඳහා නියැදි පරීක්ෂණයක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදු කර තිබුණි. එම පරීක්ෂාව අනුව අවස්ථා 42 කදී ආනයනය

කරන ලද එ.ජ.ඩො. 7,287,075 ක් වටිනා ගුම් 2,019,581 ක් සඳහා බැර ලෝභ පිළිබඳ පරීක්ෂාව සිදු කර නොතිබුණි.

එමෙන්ම සමාලෝචිත වර්ෂයේදී විදේශීය නිෂ්පාදන සමාගමකින් අවස්ථා 28කදී ආනයනය කරන ලද එ.ජ.ඩො. 482,736 ක් වූ මාගරින් කිලෝ ගුම් 607,800 ක් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති 1427: 2011 හි 5.6 වගන්තිය ප්‍රකාරව බැර ලෝභ පරීක්ෂාව කිසිදු අවස්ථාවක සිදු කර නොතිබුණි. ඉන් අවස්ථා 14 කදී ආනයනය කරන ලද එ.ජ.ඩො.245,426 ක් වටිනා මාගරින් කිලෝගුම් 306,600 ක් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති 1427:2011 හි 5.5 වගන්තියෙහි සඳහන් ක්ෂුද්‍රජීවී පරීක්ෂාව සිදු කර නොතිබුණි.

ප්‍රමිතියෙහි සඳහන් සියළු පරාමිතියන් අනුව පරීක්ෂාවන් නොකිරීම

2016 වර්ෂයේ සිට 2018 මැයි මාසය දක්වා විදේශීය සමාගමකින් අවස්ථා 24 කදී ආනයනය කරන ලද ළදරු සබන් තොග කිලෝ ගුම් 190,727 ක් සඳහා ශරී ලංකා ප්‍රමිති ආයතනය විසින් නියැදි පරීක්ෂාවන් සිදු කර තිබුණි. අදාළ ප්‍රමිතිය අනුව එම සබන් පිළිබඳව පරාමිතියන් 06 ක් අනුව පරීක්ෂාව සිදු කළ යුතුව තිබුණත්, ඉන් පරාමිතියන් 04 ක් සම්බන්ධයෙන් පමණක් පරීක්ෂාවන් සිදු කර තිබුණි.

ප්‍රමිතියෙන් තොර ආරක්ෂිත හිස් වැසුම් වෙළෙඳපොළට නිකුත් කිරීම

2017 මාර්තු 20 දින විදේශීය නිෂ්පාදන සමාගමකින් එ.ජ.ඩො. 20,885 ක් වූ ආරක්ෂිත හිස් වැසුම් 7,536 ක් ආනයනය කර තිබුණි. එම තොගය වෙළෙඳපොළට නිකුත් කළ හැකි බව 2017 අප්‍රේල් 04 දින ශ්‍රී ලංකා රේගුවට දන්වා තිබුණි. පසුව සිදු කළ ප්‍රමිති පරීක්ෂාවන්ට අනුව අදාළ තොගය

ප්‍රමිතියේ සඳහන් අවශ්‍යතාවයන් 2 කට අනුකූල නොවන බැවින් එම හිස්වැසුම් ප්‍රති අපනයනය කළ යුතු බව 2017 මැයි 19 දින ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ආනයනකරුට දන්වා තිබුණි. එහෙත් සම්පූර්ණ තොගයම විකුණා අවසන් බව 2017 ජූනි 02 දින ආනයනකරු විසින් ආයතනයට දන්වා එවා තිබුණි.

පරීක්ෂණ වාර්තා ලබා නොදීම

සමාලෝචිත වර්ෂයේදී ආනයනය කරන ලද ආහාර හා ආහාර නොවන භාණ්ඩ තොගයන් 344කට අදාළව ප්‍රමිති පරීක්ෂා කිරීම සඳහා නියැදි ලබා ගෙන 2018 අගෝස්තු මාසය වන විට මාස 07 ක සිට මාස 19 ක් දක්වා කාල පරාසයක් ගතවී තිබුණ ද පරීක්ෂණ වාර්තා ලබා දී නොතිබුණි. එම තොගවලින් තොග 157 කට අදාළව සිදු කළ විගණන පරීක්ෂාවේ දී, භාණ්ඩ තොග 97ක් වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබුණි.

සාර්ථක ලෙස ඉටු කළ පර්යේෂණ ව්‍යාපෘතිවල ප්‍රතිඵල අත්කර නොගැනීම

ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාව විසින් 2016 හා 2017 වර්ෂවලදී රු.මිලියන 171.92 ක ප්‍රදාන වටිනාකමකින් යුත් පර්යේෂක මූලික පර්යේෂණ ව්‍යාපෘති 45 ක වාර්තා ඇගයීම් කර තිබුණි. ඇගයීම් වාර්තා අනුව ඉන් රු.මිලියන 88.39 ක ප්‍රදාන වටිනාකමකින් යුත් පර්යේෂණ ව්‍යාපෘති 21 ක ව්‍යාපෘති සාර්ථක ලෙස අවසන් කර ඇති බව සඳහන් කර තිබුණි. එහෙත් එම ව්‍යාපෘතිවල ප්‍රතිඵලයන් ජාතික අවශ්‍යතාවයන්ට යොදා ගැනීමේ හැකියාව පිළිබඳ ඇගයීමක් කර පර්යේෂණ මගින් භාණ්ඩයක් හෝ ක්‍රියාවලියක් වැඩි දියුණු කර ගැනීම පිළිබඳ විනිශ්චයක් ලබා දී නොතිබුණි.

ප්‍රගතිය සමාලෝචනය කිරීමකින් තොරව ප්‍රතිපාදන ලබාදීම

ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාව විසින් පර්යේෂණ ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන ලබාදීමේදී, පර්යේෂණවල ප්‍රගතිය පිළිබඳ පරීක්ෂා කර බලා වරින් වර ප්‍රතිපාදන ලබාදීම වෙනුවට පර්යේෂණය ආරම්භ කරන අවස්ථාවේදීම පර්යේෂණයට අදාළ සම්පූර්ණ ප්‍රතිපාදනයම ඒ ඒ ව්‍යාපෘති යටතේ වූ ජංගම ගිණුමකට බැර කර තිබුණි. 2013 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා කාලපරිච්ඡේදය තුළදී ආරම්භ කරන ලද ව්‍යාපෘති 155කට අදාළව බැංකු ජංගම ගිණුම්වලට බැර කරන ලද රු.මිලියන 897.28 ක ප්‍රදානවලින් 2017 දෙසැම්බර් 31 දින වන විට රු.මිලියන 522.21ක් බැංකු ජංගම ගිණුම්වල නිෂ්කාර්යව පැවතුණි.

නව නිපයුම් වෙනුවෙන් ජේටන්ට බලපත්‍ර ලබා ගැනීමට උනන්දු නොවීම

2014 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා කාලය තුළ ශ්‍රී ලංකා නව නිපයුම්කරුවන්ගේ කොමිෂම විසින් සහසක් නිමැවුම් ජාතික තරඟාවලිය යටතේ නව නිපයුම් 1,118 ක් ඉදිරිපත් කර තිබුණි. ඉන් නව නිපයුම් 318 ක් ජයග්‍රහණ ලබා තිබුණි. එසේ වුවද, 2014-2017 කාල පරිච්ඡේදය තුළ ජේටන්ට බලපත්‍ර ලබාගැනීම සඳහා නව නිපයුම්කරුවන් 63 දෙනෙකු පමණක් ඉදිරිපත් වී තිබුණි. එය තරඟාවලියට ඉදිරිපත් කළ නව නිපයුම් ප්‍රමාණයෙන් සියයට 5 ක් හා ජයග්‍රහණය කළ නව නිපයුම්වලින් සියයට 20 ක් වැනි පහළ අගයන් ගෙන තිබුණි.

නව නිපයුම්වලට මූල්‍යාධාර ලබාදීම

ශ්‍රී ලංකා නව නිපයුම් කොමිෂන් සභාව විසින් “නව නිපයුම් දිරිය 2016” වැඩසටහනින් මූල්‍යාධාර ලබාදීමට නව නිපයුම්කරුවන් 08 දෙනෙකු නිර්දේශ කර තිබුණි. 2017 දෙසැම්බර් 31 දින වන විට නව

නිපයුම්කරුවන් තිදෙනෙකු පමණක් මූල්‍ය සහාය ලබා දී තිබුණි.

නව නිපයුම්කරුවන්ට ලබා දී තිබුණු මූල්‍යාධාරවලින් අරමුණු ඉටු වී නොතිබීම

2016 හා 2017 වර්ෂවලදී ශ්‍රී ලංකා නව නිපයුම් කොමිෂන් සභාව විසින් නව නිපයුම්කරුවන් 11 දෙනෙකු සඳහා එකතුව රු.මිලියන 7.72 ක මූල්‍යාධාර ප්‍රදානයකර තිබුණි. අරමුදල්වල අවශ්‍යතාවය සහ අරමුදල් අවශ්‍යවන අවස්ථාව පිළිබඳව නිසි අධ්‍යයනයකින් තොරව අරමුදල් ලබා දීම නිසා අවස්ථා 03 කදී ලබා දුන් එකතුව රු.මිලියන 4.13ක් වූ ප්‍රදානවලින් අපේක්ෂිත අරමුණු ඉටු වී නොතිබුණි.

නව නිපයුම් වෙළෙඳපොළට රැගෙන ඒම

ශ්‍රී ලංකා නව නිපයුම් කොමිෂන් සභාව විසින් නව නිපයුම්කරුවන්ට ඔවුන්ගේ නිපයුම් වෙළෙඳපොළට රැගෙන ඒමටත්, පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම සඳහාත් යාන්ත්‍රණයක් ඇති කිරීමේ ව්‍යාපෘතියක් සමාලෝචිත වර්ෂයේදී ආරම්භකර තිබුණි. 2018 අගෝස්තු මාසය වන විට එහි පරිපාලන කටයුතු වෙනුවෙන් රු.මිලියන 4.70 ක් වැය කර තිබුණි. නමුත් කිසිදු නව නිපයුම්කරුවෙකුට හෝ පර්යේෂකයෙකුට මූල්‍ය සහය ලබා දී නොතිබුණි.

නවෝත්පාදන සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම

ශ්‍රී ලංකාව තුළ නවෝත්පාදන සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම හා ස්ථාපිත කිරීම සඳහා මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් මාධ්‍ය සම්මන්ත්‍රණයක් පැවැත්වීමට රු.මිලියන 1.68 ක් වැය කර තිබුණි. නමුත් 2018 ජුනි මාසය වන විටත් මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස්කර අනුමත කර ගෙන නොතිබුණි.

සන්නිවේදනය

ඩිජිටල් කර්මාන්තය හා ඒ ආශ්‍රිත සේවා ලභාකර ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම මගින්, ඩිජිටල් සේවා හා නිෂ්පාදන ජනප්‍රිය කරවීම මගින් හා ජනතාවගේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම මගින් ඩිජිටල් බලාත්මක ජාතියක් ගොඩනැගීම මෙම ක්ෂේත්‍රයේ අරමුණ වී තිබුණි. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය හා ඒ යටතේ ව්‍යවස්ථාපිත මණ්ඩල/ආයතන 03 ක් ස්ථාපිත කර තිබුණි. එම ආයතනවලින් පහත සඳහන් කාර්යභාර ඉටු කළ යුතුව තිබුණි.

- විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් විෂයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම.
- නවීන තාක්ෂණය යොදා ගනිමින් සැමට විදුලි සංදේශ පහසුකම් ලබාදීමට අවශ්‍ය පියවර ගැනීම.
- රාජ්‍ය අංශයේ සේවා සැපයීමේ ඵලදායිතාවය හා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා උචිත තොරතුරු තාක්ෂණ විසදුම් යොදා ගැනීමට සහය වීම.
- පරිගණක සාක්ෂරතාව ඉහළ නැංවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතා කිරීම දිරි ගැන්වීම සඳහා ක්රමෝපායන් සැකසීම.

ඉහත සඳහන් කාර්යභාරයන් ඉටු කිරීම පිළිබඳව සිදු කළ නියැදි විගණන පරීක්ෂණවලදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.

ස්ථාවර හා ජංගම දුරකථන සේවා ග්‍රාහක සංඛ්‍යාව


ශ්‍රී ලංකාවේ ස්ථාවර දුරකථන සේවා ග්‍රාහක සංඛ්‍යාව 2011 වර්ෂයේදී මිලියන 3.6 ක් වී තිබුණත්, එය 2017 වර්ෂය වන විට මිලියන 2.6 ක් දක්වා සියයට 28 කින් අඩු වී තිබුණි. පසුගිය වර්ෂ 12 ක කාලය තුළ ජංගම දුරකථන අංශයේ සංයුක්ත වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කර තිබුණි. ඒ අනුව 2005 වර්ෂයේදී මිලියන 3.36 ක් වූ ජංගම දුරකථන ග්‍රාහක සංඛ්‍යාව 2017 වර්ෂය අවසාන වන විට මිලියන 28.2 දක්වා සියයට 739 කින් වර්ධනය වී තිබුණි.

මෙහිදී දුරකථන සන්නිවේදන පුද්ගලයන් 100 කට 143.64 දක්වා වර්ධනය වී තිබුණද, සක්‍රීය ග්‍රාහක අනන්‍යතා මොඩියුල් පත් (Sim cards) සැලකිය යුතු ප්‍රමාණයක් තනි හා එකම පුද්ගලයකු විසින් භාවිතා කරන බැවින් මෙම සංඛ්‍යාවලින් සත්‍ය තත්ත්වය පිළිඹිබු වී නොතිබුණි.

අන්තර්ජාල ග්‍රාහක සංඛ්‍යාව

2016 වර්ෂයේදී ස්ථාවර අන්තර්ජාල ග්‍රාහක සංඛ්‍යාව 929,089 දෙනෙක් වී තිබුණත්, 2017 වර්ෂය අවසාන වන විට එම ප්‍රමාණය 1,221,960 දෙනෙක් දක්වා සියයට 31 කින් වැඩි වී තිබුණි. එමෙන්ම 2016 වර්ෂයේදී ජංගම දුරකථන අන්තර්ජාල ග්‍රාහක සංඛ්‍යාව 3,991,465 දෙනෙක් වී තිබුණත්, එය 2017 වර්ෂය අවසන් වන විට 4,682,300 ක් දක්වා සියයට 17 කින් වැඩි වී තිබුණි.

2017 වර්ෂය වන විට 768,760 දෙනෙකු ADSL අන්තර්ජාල පහසුකම් ලබාගෙන තිබුණි. පළාත් අනුව ADSL අන්තර්ජාල පහසුකම් ව්‍යාප්තිය රූපසටහන 32 හි දැක්වේ.



රූපසටහන 32 - පළාත් අනුව ADSL අන්තර්ජාල පහසුකම් ව්‍යාප්තිය මූලාශ්‍රය - ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

ADSL අන්තර්ජාල පහසුකම්වලින් සියයට 48.1 ක් බස්නාහිර පළාත අත්කරගෙන තිබුණු අතර සියයට 3.3 සිට සියයට 10.9 දක්වා පරාසයක ප්‍රමාණයන් අනෙකුත් පළාත් අතර ව්‍යාප්ත වී තිබුණි. ඒ අනුව ADSL අන්තර්ජාල පහසුකම් බස්නාහිර පළාත හැර අනෙක් පළාත් අතර ව්‍යාප්තීම් ඉතා පහළ මට්ටමක පැවතිණි.

ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය

අමාත්‍යාංශය විසින් පිළියෙල කර තිබුණු ක්‍රියාකාරී සැලැස්ම අනුව සමාලෝචිත වර්ෂයේදී ව්‍යාපෘති 22 ක් ක්‍රියාත්මක කිරීම සඳහා රු.මිලියන 2,290.10 ක ප්‍රතිපාදන සලසා තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට රු.මිලියන 2,290.10 ක ප්‍රතිපාදන ලබාගෙන තිබුණද, ඉන් රු.මිලියන 251.13 ක් පමණක් උපයෝජනය කර තිබුණි. වර්ෂය අවසන් වන විට තවදුරටත් ගෙවිය යුතුව තිබුණු රු.මිලියන 328.89 ක් සමඟ ව්‍යාපෘතිය වෙනුවෙන් ඉටු කර තිබුණු කාර්යයන්වල වටිනාකම රු.මිලියන 580.02 ක් වී තිබුණි. ඒ අනුව ව්‍යාපෘති වෙනුවෙන් සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් සියයට 25 ක

පමණ ප්‍රමාණයක කටයුතු ඉටු කර තිබුණි. මෙම ව්‍යාපෘති 22 න් පාසල් පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය පමණක් ඉටුකර තිබුණි. වාර්ෂික අයවැය ඇස්තමේන්තුවෙන් රු.මිලියන 39.1 ක ප්‍රතිපාදන සලසා තිබුණු යාපනය තොරතුරු තාක්ෂණ උද්‍යානය, නැණසල මධ්‍යස්ථාන පුළුල් කිරීම සහ නව පහසුකම් ඇති කිරීම හා දිස්ත්‍රික් තොරතුරු තාක්ෂණ සම්පත් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම යන ව්‍යාපෘති වර්ෂය තුළදී ක්‍රියාත්මක කිරීම අමාත්‍යාංශය විසින් අත්හිටුවා තිබුණි. ඉතිරි ව්‍යාපෘති 17 හි භෞතික ප්‍රගතිය සියයට 10.20 ක සිට සියයට 98 ක් දක්වා පරාසයක ප්‍රමාණයක් වී තිබුණි.

නෙළුම් කුළුණ ව්‍යාපෘතිය

මහජන චීන සමූහාණ්ඩුවේ සමාගම් 02 ක් විසින් 2012 නොවැම්බර් 12 දින ඉදිකිරීම් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය දින 912 කින් අවසන් කිරීමට නියමිතව තිබුණි. එම ව්‍යාපෘතියේ වටිනාකම එ.ජ.ඩො.මිලියන 104.30 ක් වී තිබුණි. ව්‍යාපෘතිය නිම කිරීමේ කාලය 2017 ඔක්තෝබර් දක්වා කාලය දීර්ඝ කර තිබුණත්, 2018 මැයි 31 දින වන විටත් එය නිම කර නොතිබුණි.

ඒ අනුව 2017 නොවැම්බර් මාසයේ සිට 2018 මැයි මාසය දක්වා දින 200 ක් ඉක්මවා ප්‍රමාදයක් සිදු වී තිබුණත්, ගිවිසුම් ප්‍රකාර දින 200 ක් දක්වා ප්‍රමාද ගාස්තු ලෙස එ.ජ.ඩො.මිලියන 10.43 ක් අයකර ගෙන නොතිබුණි. නෙළුම් කුළුණ ඉදි කර ඇති ඉඩම 2018 මැයි මාසය වන විටත් නාගරික සංවර්ධන අධිකාරියෙන් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව වෙත පවරා ගෙන නොතිබුණි.

එමෙන්ම මහජන වින සමූහාණ්ඩුවේ EXIM බැංකුව විසින් පළමු ණය මුදල නිදහස් කිරීම (Disbursement) 2013 අගෝස්තු 19 දින සිදුකර තිබූ අතර ණය ගිවිසුම අනුව 2016 අගෝස්තු 18 දින වන විට ණය නිදහස් කිරීමේ කාලය අවසන් වීමට නියමිතව තිබුණි. එම දිනය වන විට සම්පූර්ණ ණය මුදලින් එ.ජ.ඩො. 43,746,097 ක් හෙවත් සියයට 49 ක් නිදහස් කර තිබුණි. ඒ අනුව ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් නියමිත දිනට සිදු නොකිරීම නිසා 2016 අගෝස්තු 19 දින සිට 2017 ඔක්තෝබර් 27 දක්වා කාලය සඳහා පමණක් උපයෝජනයට නොගත් ණය මුදල සඳහා ගෙවීමට සිදුවූ අමතර එකඟතා ගාස්තු ප්‍රමාණය එ.ජ.ඩො. 322,984 ක් වී තිබුණි.

ණය ගිවිසුමෙහි කාල සීමාව ඉක්මවීම මත EXIM බැංකුව විසින් නිදහස් කරනු ලබන සම්පූර්ණ ණය මුදල එ.ජ.ඩො. 67,259,754 කට සීමා කර තිබුණද, ආරම්භයේ සිටම එකඟතා ගාස්තු ගණනය කිරීමේදී සම්පූර්ණ ණය මුදල වූ එ.ජ.ඩො. 88,655,000 යොදා ගැනීම හේතුවෙන් එ.ජ.ඩො. 636,508 ක

එකඟතා ගාස්තු ප්‍රමාණයක් වැඩියෙන් ගෙවා තිබුණි.

2010 ඔක්තෝබර් 27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් යෝජිත රූපවාහිනී කුළුණ සහ විනෝදාස්වාද මධ්‍යස්ථානය, කළමනාකරණ උපදේශන සමාගමක් වෙත සාකච්ඡා කර පැවරීම කටයුතු කිරීමටත්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිමිකාරිත්වය යටතේ කොළඹ රූපවාහිනී කුළුණ සහ විනෝදාස්වාද මධ්‍යස්ථානය, ප්‍රසිද්ධ සමාගමක් ලෙස පිහිටුවීම, කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීම සහ ආරම්භක මහජන නිකුතුවක් මගින් සියයට 30 ක කොටස් ප්‍රාග්ධනයක් නිකුත් කිරීමටත් තීරණය කර තිබුණි. නමුත් 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත හා 1996 අංක 27 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත ප්‍රකාරව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උක්ත තීරණ ක්‍රියාත්මක කිරීමට බලතල නොතිබුණි. විදුලි සංදේශ පනතට අනුව සමාගමක් පිහිටුවීමට නොහැකි වීම මත, කොළඹ නෙළුම් කුළුණ දේපළ කළමනාකරණ සමාගමකට බදු දීම සඳහා පියවර කීපයක් ක්‍රියාත්මක කර තිබුණද, ඒ සඳහා ද 2018 ජූලි මාසය වන විටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන නොතිබුණි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් රු.බිලියන 4 ක ආයෝජනයක් මත ඉදිකිරීමට යෝජිත රථගාල සඳහා 2018 ජූලි 30 දින වන විටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන නොතිබුණි.

උසස් අධ්‍යාපනය

උසස් අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනයක් සහ ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල හා පශ්චාත් උපාධි ආයතන බිහිකිරීම තුළින් දැනුම පදනම් කර ගත් ආර්ථිකයක් කරා ළඟාවීමට හැකිවන පරිදි උසස් අධ්‍යාපන අවස්ථා තහවුරු කිරීම මෙම ක්ෂේත්‍රයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය වී තිබුණි. එම ප්‍රතිඵලය අත්කර ගැනීම සඳහා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුවක් හා ව්‍යවස්ථාපිත මණ්ඩල/ආයතන 36 ක් විසින් පහත සඳහන් කාර්යයන් ඉටු කළ යුතුව තිබුණි.

- උසස් අධ්‍යාපන විෂයයන්ට හා එහි ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති සම්පාදනය කිරීම
- විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවලට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- පළාත් සභා හා පළාත් පාලන ආයතන සමග ඒකාබද්ධව ජාතික ප්‍රතිපත්ති පදනම් කරගත් සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කිරීම

ඉහත සඳහන් කාර්යභාරය ඉටු කිරීම සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණන පරීක්ෂණවලදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත සඳහන් කර ඇත.

අතිරේක ශිෂ්‍යයන් 900 ක් තාක්ෂණ විෂය ධාරාවට ඇතුළත් කර ගැනීම

2017 වර්ෂයේ තාක්ෂණ විෂය ධාරාව සඳහා ඇතුළත් කර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව 900 කින් වැඩි කිරීම ප්‍රධාන කාර්යසාධක දර්ශකය ලෙස සලකා විශ්වවිද්‍යාල 11 ක් සඳහා 2016 හා 2017 වර්ෂවලදී පිළිවෙලින් රු.මිලියන 1,500 ක් හා රු.මිලියන 700 ක්

වශයෙන් ප්‍රතිපාදන සලසා තිබුණි. නමුත් තාක්ෂණ විෂය ධාරාව සඳහා ඇතුළත් කර ගෙන තිබුණු ශිෂ්‍ය සංඛ්‍යාව 2016 වර්ෂයේදී සිසුන් 2,290 දෙනෙක් වී තිබුණත්, 2017 වර්ෂයේදී එය සිසුන් 2,024 ක් දක්වා සිසුන් 266 කින් අඩු වී තිබුණි. මේ අනුව අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට සමාලෝචිත වර්ෂයේදී නොහැකි වී තිබුණි.

නිල නිවාස 50 ක් ඉදිකිරීම

2016 අයවැය යෝජනාවක් ලෙස විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලය වෙනුවෙන් නිල නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ 2016 හා 2017 වර්ෂවල විශ්වවිද්‍යාල 09 ක් සඳහා නිල නිවාස 50 ක් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහා එක් නිල නිවාසයක් ද වශයෙන් නිල නිවාස 51 ක් ඉදිකිරීමට සැලැස්ම කර තිබුණි. එම ඉදිකිරීම් සඳහා රු.මිලියන 300 ක ප්‍රතිපාදන සලසා තිබුණත්, එම නිවාස 51 කට අදාළ ඉදිකිරීම් කටයුතුවලින් නිවාස 22 ක භෞතික ප්‍රගතිය සියයට 60 කට වඩා අඩු මට්ටමක පැවැතුණි.

ආචාර්ය උපාධි 150 ක් සහ පශ්චාත් උපාධි 50 ක් පිරිනැමීම

මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීමේ අරමුණින් අධ්‍යයන කාර්ය මන්ඩලය සඳහා ආචාර්ය උපාධි 150 ක් සහ පශ්චාත් උපාධි 50 ක් පිරිනැමීම සඳහා 2017 වර්ෂයේදී රු.මිලියන 1,000 ක් ඇස්තමේන්තු කර තිබුණු අතර රු.මිලියන 160 ක් සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලැබී තිබුණි. එයින් රු.මිලියන 34.37 ක් වැය කර තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂය අවසන් වන විට ආචාර්ය උපාධි 63 ක් හා පශ්චාත් උපාධි 13 ක් වැනි අඩු ප්‍රමාණයක උපාධි ප්‍රදානය කර තිබුණි.

කාර්යසාධනය මැනීම සඳහා ක්‍රමවේදයන් පිළියෙල නොකිරීම

2014 වර්ෂයේදී සියයට 59 ක්ව පැවති උපාධිධාරී රැකියා නියුක්තිභාවය 2017 වර්ෂයේදී සියයට 60 දක්වා වැඩි කිරීමටත්, 2014 වර්ෂයේදී සියයට 45.1 ක්ව පැවති ආචාර්ය උපාධි සඳහා සුදුසුකම්ලත් විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යමණ්ඩලය 2017 වර්ෂය අවසාන වන විට සියයට 51 ක් දක්වා වැඩි කිරීමටත් සැලසුම් කර තිබුණි. එම ඉලක්කවල කාර්යසාධන මට්ටම පරීක්ෂා කිරීමට අදාළ ක්‍රමවේදයක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් හෝ පිළියෙල කර නොතිබුණි.

විශ්වවිද්‍යාලවලට අදාළ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළ ස්ථානයකට ළඟාවීම

විශ්වවිද්‍යාලවලට අදාළ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල 03 ක් අවම වශයෙන් මුල් 1000 අතරටද, තවත් විශ්වවිද්‍යාල 03 ක් මුල් 2000 අතරටද හා ඉතිරි විශ්වවිද්‍යාල මුල් 5000 අතරටද තබා ගැනීමට සැලසුම් කර තිබුණි. 2015 වර්ෂයේ පැවති තත්ත්වය 2017 වර්ෂයේදී ලඟා වී ඇති තත්ත්වය සමඟ සැසඳීමේදී අපේක්ෂිත ප්‍රගතියක් අත්කර ගෙන නොතිබුණි. විස්තර පහත සඳහන් වගුව 26 හි දැක්වේ.

විශ්වවිද්‍යාලය	2015 වර්ෂයේ පැවති මට්ටම	2017 වර්ෂයේ ළඟාවී තිබුණු මට්ටම	වර්ධන/(පිරිහීම) ප්‍රතිශතය
කොළඹ විශ්වවිද්‍යාලය	1946	2259	(20)
පේරාදෙණිය විශ්වවිද්‍යාලය	2158	2113	10
මොරටුව විශ්වවිද්‍යාලය	2415	2861	(20)
කැලණිය විශ්වවිද්‍යාලය	2559	2808	(10)
රුහුණ විශ්වවිද්‍යාලය	2634	2874	(10)
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය	3045	3349	(10)

වගුව 26 - ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අත්කර ගෙන ඇති ස්ථානය මූලාශ්‍රය - උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයේ 2017 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම හා 2017 වර්ෂයේ ප්‍රගති වාර්තාව

විශ්වවිද්‍යාල සිසුන් සඳහා පිරිනමන ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කිරීම

රාජ්‍ය හා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යත්ව ලබා දී ඇතුළත් කර ගන්නා විදේශ සිසුන් ප්‍රමාණය වැඩි කිරීම තුළින් ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමවලින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ඉහළ තත්ත්වයකට පත් කර ගැනීම උපායමාර්ගිකව සැලැසුම් කර තිබුණි. නමුත් එම උපායමාර්ගික සැලැස්ම සමාලෝචිත වර්ෂය අවසන් වන

විටත් සාර්ථක ලෙස ක්‍රියාත්මක කර නොතිබුණි. ලබා දී තිබුණු ශිෂ්‍යත්ව ප්‍රමාණය පිළිබඳව විස්තර වගුව 27 හි දැක්වේ.

වර්ෂය	පුරාණ උපාධි පාඨමාලාවට ලියාපදිංචි ශිෂ්‍ය සංඛ්‍යාව	පශ්චාත් උපාධි පාඨමාලාවට ලියාපදිංචි ශිෂ්‍ය සංඛ්‍යාව	එකතුව
2011	05	-	05
2012	10	05	15
2013	17	27	44
2014	31	07	38
2015	26	-	26
2016	07	-	07
2017	13	-	13

වගුව 27 - ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අන්තර්ගත ඇති ස්ථානය
 මූලාශ්‍රය - උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයේ 2017 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම හා 2017 වර්ෂයේ ප්‍රගති වාර්තාව

තැන්පත් මුදල් උපයෝජනය නොකිරීම

රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමේදී අය කර ගෙන තිබුණු තැන්පත් මුදල් එම උසස් අධ්‍යාපන ආයතනවල නියාමන කටයුතු සඳහා උපයෝජනය කළ යුතුව තිබුණි. නමුත් එම උසස් අධ්‍යාපන ආයතනවල කිසිදු නියාමන කටයුත්තකට එම තැන්පත් උපයෝජනය නොකර වර්ෂ ගණනාවක් මුළුල්ලේ තැන්පත් ගිණුමේ රඳවා ගෙන තිබුණි. ඒ අනුව 2013 මැයි මාසයේ සිට සමාලෝචිත වර්ෂය අවසනය දක්වා රාජ්‍ය නොවන උපාධි ප්‍රදාන ආයතන 22 කට අදාළව අවස්ථා 38 කදී ලැබී තිබුණු රු.මිලියන 109 ක් අමාත්‍යාංශයේ තැන්පත් ගිණුමේ රඳවා ගෙන තිබුණි.

දේශීය සිසුන් ඇතුළත් කර ගැනීමෙන් පසු ඇතිවන පුරප්පාඩු

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාල සඳහා වාර්ෂිකව සිසුන් ඇතුළත් කිරීමේදී, විවිධ පාඨමාලා සඳහා සුදුසුකම් ලබන සිසුන් එම පාඨමාලා යටතේ ලියාපදිංචි නොවීම, ලියාපදිංචි වූ සිසුන් වෙනත් පාඨමාලාවලට මාරුවීම, ලියාපදිංචිය අවලංගු කර ගැනීම සහ තවදුරටත් පුරප්පාඩු පිරවීමට කටයුතු නොකරන ලෙස විශ්වවිද්‍යාලවලින් දැනුම්දීම යන හේතූන් වගුව 28 හි දැක්වෙන පරිදි පුරප්පාඩු පැවැතුණි. ඉකුත් වර්ෂ සමග එම පුරප්පාඩු ප්‍රමාණය සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේදී එම පුරප්පාඩු ප්‍රමාණය අඩු වී තිබුණි.

අධ්‍යයන වර්ෂය	පුරප්පාඩු පැවති පාඨමාලාවලට අදාළව බඳවා ගැනීමට යෝජිත ශිෂ්‍ය සංඛ්‍යාව	එම පාඨමාලාවල ලියාපදිංචි ශිෂ්‍ය සංඛ්‍යාව	පුරප්පාඩු ශිෂ්‍ය සංඛ්‍යාව
2013/2014	8,940	7,146	1,794
2014/2015	7,980	6,525	1,455
2015/2016	10,405	8,179	2,226
2016/2017	10,318	9,580	738

වගුව 28 - විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩු මූලාශ්‍රය - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

විදේශීය සිසුන් ඇතුළත් කරගැනීමෙන් පසු ඇතිවන පුරප්පාඩු

2011 ජනවාරි 25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව දේශීය විශ්වවිද්‍යාලවලට විදේශ සිසුන් බඳවා ගෙන තිබුණි. අධ්‍යයන

වර්ෂ කිහිපයකට අදාළව බඳවා ගත යුතුව තිබුණු විදේශ සිසුන් සංඛ්‍යාවක්, බඳවා ගෙන තිබුණු ශිෂ්‍ය ප්‍රමාණයත් සැලැකීමේදී පුරප්පාඩු පැවැතුණි. විස්තර වගුව 29 හි දැක්වේ.

අධ්‍යයන වර්ෂය	යෝජිත ශිෂ්‍ය සංඛ්‍යාව	තෝරා ගත් ශිෂ්‍ය සංඛ්‍යාව	පුරප්පාඩු ශිෂ්‍ය සංඛ්‍යාව
2013/2014	58	14	44
2014/2015	18	9	9
2015/2016	38	17	21
2016/2017	53	5	48

වගුව 29 - විශ්වවිද්‍යාලවලට විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීමෙන් පසුව වූ පුරප්පාඩු මූලාශ්‍රය:- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

2016/2017 අධ්‍යයන වර්ෂයේදී පාඨමාලා 05 කට පමණක් විදේශ සිසුන් 53 ක් බඳවා ගැනීමට යෝජිතව තිබුණද, එම පාඨමාලා 05 කින් පාඨමාලා 04 කට විදේශ සිසුන් 05 දෙනෙකු පමණක් වගුව 30 හි සඳහන් පරිදි තෝරා ගෙන තිබුණු අතර, තවදුරටත් පාඨමාලා 05 කට අදාළව පුරප්පාඩු 48 ක්

පැවැතියත්, එම පුරප්පාඩු පිරවීමට කටයුතු කර නොතිබුණි.

2016/2017 විදේශ සිසුන් වෙනුවෙන් වූ අධ්‍යයන පාඨමාලා	බඳවා ගැනීමට යෝජිත ශිෂ්‍ය සංඛ්‍යාව	තෝරාගෙන තිබූ ශිෂ්‍ය සංඛ්‍යාව	පුරප්පාඩු ශිෂ්‍ය සංඛ්‍යාව
වෛද්‍ය විද්‍යාව	07	02	05
ඉංජිනේරු විද්‍යාව	09	01	08
නගර හා ග්‍රාම නිර්මාණ	01	-	01
කලා	26	01	25
භෞතික විද්‍යාව	10	01	09
එකතුව	53	05	48

වගුව 30 - විශ්වවිද්‍යාලවල පාඨමාලාවලට විදේශීය ශිෂ්‍යයන් බඳවා ගැනීමේ පුරප්පාඩු
මූලාශ්‍රය - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

විදුලිබල හා පුනර්ජනනීය බලශක්තිය

පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර ආශ්‍රයෙන් විදුලිබල උත්පාදනය වැඩි කිරීම මගින් බලශක්තියෙන් ස්වයංපෝෂිත ජාතියක් බවට පත්කිරීමේ අපේක්ෂාවෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය හා ව්‍යවස්ථාපිත මණ්ඩල/ආයතන 07 ක් විසින් පහත සඳහන් කාර්යභාරයන් ඉටු කළ යුතුව තිබුණි.

- විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසුපරම් කිරීම හා ඇගයීම
- විදුලිබල සම්පත් පාලනය, නියාමනය හා උපයෝගීකරණය උදෙසා උචිත විදුලිබල ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම
- ජලය, තාපය, ගල් අගුරු සහ සුළං යන මූලාශ්‍රයන් මගින් විදුලි බලශක්තිය නිපදවීම සම්බන්ධ කටයුතු ගවේෂණය, සැලැස්මකරණය, අධීක්ෂණය සහ සංවර්ධනය
- ග්රාමීය විද්‍යුතය
- බලශක්ති කාර්යක්ෂමතාව ඇතිවන පරිදි ඉල්ලුම කළමනාකරණය කිරීම සහ පුනර්ජනනීය විදුලිබල සංවර්ධනය කිරීම
- පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය

ඉහත සඳහන් කාර්යභාරයන් අමාත්‍යාංශය හා ව්‍යවස්ථාපිත ආයතන විසින් ඉටු කිරීමේදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.

සැලැස්ම කළ ඉලක්කගත ධාරිතා මට්ටමට ළඟා නොවීම

2025 වර්ෂය වන විට ගල්අගුරු බලාගාරවලින් මෙඟාවොට 2000 ක සමස්ථ ධාරිතාවයක් විදුලිබල පද්ධතියට එකතු කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

අමාත්‍යාංශය විසින් සැලැස්ම කර තිබුණි. නමුත් මෙඟාවොට 500 ක විදුලිබල ධාරිතාවයක් සාම්පූර්ණ යෝජිත ගල්අගුරු බලාගාර ව්‍යාපෘතියෙන් හා හම්බන්තොට ව්‍යාපෘතිය ඉදිකිරීම මගින් අපේක්ෂා කර තිබුණි. නමුත් එම ව්‍යාපෘති දෙක 2017 වර්ෂයේදී අත්හිටුවීමට තීරණය කර තිබුණු අතර ඒ වෙනුවට ද්විකාභ ස්වාභාවික වායු (LNG) බලාගාර හා සූර්ය බලාගාර ඉදිකිරීමට පියවර ගනිමින් පැවැතිණි. මේ අනුව සැලැස්ම කළ පරිදි ඉලක්කගත ධාරිතාවයන්ට ළඟාවීමට නොහැකි වී තිබුණි.

සූර්ය පැනල භාවිතය

රාජ්‍ය අංශයේ ගොඩනැගිලි හරිත බලශක්තියට හැරවීමේ ව්‍යාපෘතියට අදාළව 2018 මැයි මාසය වන විට සූර්ය පැනල 2018 ක් සපයා තිබුණි. එම පැනල මගින් ස්ථාපිත කර ඇති විදුලි ධාරිතාවය මෙඟා වොට 104 ක් වී තිබුණි. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් භාණ්ඩාගාරය විසින් රු.මිලියන 245 ක ප්‍රතිපාදන සලසා තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද සුනිත්‍ය බලශක්ති අධිකාරියට මේ වෙනුවෙන් රු.මිලියන 45 ක් ගෙවිය යුතුව තිබුණි. මෙම සූර්ය පැනල භාවිතයෙන් ඉවත් කිරීමේදී පරිසරයට වන හානිය අවම කරන ක්‍රියාපිළිවෙලක් අමාත්‍යාංශය විසින් සකස් කර නොතිබුණි.

මොරගොල්ල ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ ප්‍රමාදය

ජාතික විදුලි ජාලයට මෙඟා වොට 31 ක ධාරිතාවයක් ලබාගැනීමේ අරමුණෙන් මොරගොල්ල ජල විදුලි බලාගාරය ඉදිකිරීම 2014 වර්ෂයේදී ආරම්භ කිරීමට සැලැස්ම කර තිබුණි. නමුත් එම ව්‍යාපෘතිය වර්ෂ 2 ක ප්‍රමාද කාලයකින් පසුව 2016 වර්ෂයේදී ආරම්භ කර තිබුණි.

ව්‍යාපෘතිය සඳහා රු.මිලියන 16,780 ක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබී තිබුණි. එම ව්‍යාපෘතිය 2019 වර්ෂයේදී නිම කිරීමට නියමිතව තිබුණද, 2017 වර්ෂය අවසාන වන විට එහි භෞතික ප්‍රගතිය සියයට 9 ක් වී තිබුණි. එම ව්‍යාපෘතිය නියමිත දිනට ආරම්භ නොකිරීම නිසා ලබාගත් ණය වෙනුවෙන් රු.මිලියන 28 කට ආසන්න මුදලක් (USD 177,931) වෙන් ගෙවීම් (දණ්ඩන ගෙවීම්) ලෙස ගෙවා තිබුණි.

බ්‍රොඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය

මෙහා වොට් 35 ක ස්ථාවර ධාරිතාවයක් හා වාර්ෂිකව ගිගා වොට් පැය 126 ක් විදුලි ජනනය කිරීමක් අපේක්ෂාවෙන් බ්‍රොඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලැස්සුම් කර තිබුණි. මෙම ව්‍යාපෘතිය සඳහා එ.ජ.ඩො. මිලියන 82 ක් ඇස්තමේන්තු කර තිබුණු අතර ඒ සඳහා කාර්මික හා වානිජ බැංකුව (JCBC) හා හැටන් නැෂනල් බැංකුව විසින් ඇස්තමේන්තුගත පිරිවැයෙන් පිළිවෙලින් සියයට 85 ක් හා 15 ක් වශයෙන් මූල්‍යනය කිරීමට නියමිතව තිබුණි. ව්‍යාපෘතිය 2013 වර්ෂයේදී ආරම්භ කර 2018 වර්ෂය අවසන් වන විට ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතව තිබුණත්, 2017 වර්ෂ අවසානයට මෙහි ප්‍රගතිය සියයට 43ක් වී තිබුණි.

උමා ඔය ජල විදුලි ව්‍යාපෘතිය නිම නොකිරීම

උමා ඔය ජල විදුලි ව්‍යාපෘතිය මහින් මෙහා වොට් 120 ක ස්ථාවර ධාරිතාවයක් නිපදවීම ඉලක්ක කරගෙන 2010 වර්ෂයේදී ආරම්භ කර 2017 වර්ෂය අවසාන වන විට නිම කිරීමට යෝජිතව පැවැතිණි. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය හා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය විසින් මෙම

ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබුණු බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියකි. උමා ඔය ජල විදුලි ව්‍යාපෘතිය 2017 වර්ෂයේදී නිම කිරීමට ඉලක්ක කර තිබුණද, සමාලෝචිත වර්ෂය අවසන් වන විට එහි භෞතික ප්‍රගතිය සියයට 78 ක් පමණක් වී තිබුණි.

නව හබරණ - වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිය නිම කිරීමේ ප්‍රමාදය

නව හබරණ - වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීම හා නව සංවර්ධන ජාල උපපොල ඉදිකිරීම සඳහා රු.මිලියන 23,720 ක වියදමක් ඇස්තමේන්තු කර තිබුණි. ව්‍යාපෘතිය 2015 ජනවාරි මාසයේදී ආරම්භ කර 2018 ජනවාරි මාසයේදී නිම කිරීමට සැලැස්සුම් කර තිබුණත්, 2017 දෙසැම්බර් 31 දින වන විට එහි භෞතික ප්‍රගතිය සියයට 10 ක පමණ ප්‍රමාණයක් වී තිබුණි.

ලංකා විදුලි බල මණ්ඩලයේ මෙහෙයුම් ප්‍රතිඵලය


විගණනයට ඉදිරිපත් කළ කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2017 වර්ෂයේ දී රු.මිලියන 45,729 ක බදු පෙර අලාභයක් ලබා තිබුණි. එය ඉකුත් වර්ෂයේ රු.මිලියන 13,191ක බදු පෙර අලාභය සමග සැසඳීමේ දී රු.මිලියන 32,538 ක පිරිහීමක් විය. රජය විසින් ගල්අගුරු මත එකතු කළ අගය මත බදු පැනවීම හා ගල්අගුරු අමුද්‍රව්‍ය පිරිවැය වැඩිවීම නිසා , ගල්අගුරු පිරිවැය සියයට 46 කින් වැඩිවීම මෙම පිරිහීමට මූලික හේතු වී තිබුණි. තවද, බෙදාහැරීම් අංශයේ මෙහෙයුම් හා කළමනාකරණ වියදම් වැඩිවී තිබුණු අතර ජාතිය ගොඩනැගීමේ බද්ද පෙර වර්ෂය සමග සැසඳීමේ දී සියයට 204 කින් වැඩිවීම, බැංකු අයිරා පොලිය සියයට 3560 කින් වැඩිවීම, පෞද්ගලික විදුලිය මිලදී ගැනීම් හා ලංකා බණිෂ් තෙල් සංස්ථාවේ තෙල් මිලදී ගැනීම්

වෙනුවෙන් ප්‍රමාද පොලි ගෙවීම පිළිවෙලින් සියයට 88 කින් හා සියයට 90 කින් වැඩිවීම ද මෙයට හේතුවී තිබුණි.

විදුලිබලය නිෂ්පාදනය

සමාලෝචිත වර්ෂයේදී ප්‍රධාන මූලාශ්‍ර 05 කින් ගි.වො.පැය 14,671 ක විදුලි බලය නිෂ්පාදනය කර තිබුණි. එය ඉකුත් වර්ෂයේ නිෂ්පාදනය කළ ගි.වො.පැය 14,149 ක්

සමඟ සැසඳීමේදී ගි.වො.පැය 522 ක් හෙවත් සියයට 4 කින් වැඩි තිබුණි. තාප බලයෙන් හා සුලං බලයෙන් නිෂ්පාදනය කළ විදුලිබලය ඉකුත් වර්ෂයට වඩා සමාලෝචිත වර්ෂයේදී සියයට 13කින් හා සියයට 6 කින් වැඩි වී තිබුණි. සමාලෝචිත වර්ෂයේ පැවැති වියලි කාලගුණය නිසා ජල විදුලිබල නිෂ්පාදනය ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 5කින් අඩුවී තිබුණි. විස්තර රූපසටහන 33 හි දැක්වේ.



රූපසටහන 33 - එක් එක් ප්‍රභවයෙන් ජනනය කරන ලද විදුලිය මූලාශ්‍රය - ලංකා විදුලි බල මණ්ඩලයේ සංඛ්‍යා දත්ත වාර්තාව

උපයන වීට බදු ගෙවීම.

2007 දෙසැම්බර් 13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව 2009 වර්ෂයේ වැටුප් සංශෝධනය මගින් උපයන වීට බදු සේවකයින්ගෙන් අයකර ගත යුතුව තිබුණි. නමුත් ලංකා විදුලිබල මණ්ඩලය විසින්ම 2010 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා කාලය තුළ සේවකයින්ගේ වැටුපෙන් අයකර ගෙවිය යුතුව තිබුණු උපයන වීට ගෙවීමේ බදු මණ්ඩලය විසින් ගෙවා තිබීම නිසා එම කාලපරිච්ඡේදය සඳහා මණ්ඩලය විසින් රු.මිලියන 3,294 ක අතිරේක වියදමක් කර තිබුණි.

කාර්ය මණ්ඩලයට දීමනා ගෙවීම

2007 නොවැම්බර් 14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට හා අංක 39 දරන කළමනාකරණ සේවා වකුලේඛයට පටහැනිව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත කාර්ය මණ්ඩලය වෙත රු.මිලියන 1,930 ක් සමාලෝචිත වර්ෂයේ දී විවිධ දීමනා ලෙස ගෙවා තිබුණි.

ලැබිය යුතු ගිණුම්

වර්ෂ 05 කට වඩා වැඩි කාලයක සිට හිඟ හිටිව පවතින රු.මිලියන 4,481 ක වෙළඳ ණය ගැතියෝ හා අනිකුත් ලැබීම් ශේෂ සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් අයකර ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය

විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.

ආයෝජන අයකරගැනීමේ අවදානම

ලංකා විදුලිබල මණ්ඩලයේ විශ්‍රාම අරමුදල මගින් බැඳුම්කරවල ආයෝජන කර තිබුණු රු.මිලියන 404 ක් මූල්‍ය මෙවලමක් ලෙස නොපැවතීම නිසා, ඒ වෙනුවෙන් ලැබිය යුතු පොලිය වූ රු.මිලියන 51 ක් නොලැබීමේ අවදානමක් පැවතුණි. නමුත්, සමාලෝචිත වර්ෂයේ කෙටුම්පත් කර තිබුණු මූල්‍ය ප්‍රකාශනවල අවශ්‍ය ගැලපීම් හෝ වෙන්කිරීම් සිදුකර නොතිබුණි.

පාරිභෝගිකයන්ගේ තැන්පතු සඳහා පොලී ගෙවීමට ප්‍රතිපාදන සලසා නොතිබීම

ලංකා විදුලි බල මණ්ඩලයේ පාරිභෝගිකයින් සතු තැන්පතු වෙනුවෙන් 2009 අංක 20 දරන ලංකා විදුලි බල පනතේ 28(3) උප වගන්තිය අනුව සමාලෝචිත වර්ෂය තුළ ගෙවිය යුතු පොලිය රු. මිලියන 1,163 ක් වන අතර ඒ අනුව වර්ෂ දෙකක එකතු වූ රු. මිලියන 1,963 ක් වෙනුවෙන් මූල්‍ය ප්‍රකාශන තුළ වෙන්කිරීම් සිදු කර නොතිබුණි.

ප්‍රමාද ගාස්තු ගෙවීම

විදේශ ආධාර ණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කළ යුතුව තිබුණු ව්‍යාපෘති, සැලැස්ම කළ පරිදි ක්‍රියාත්මක කර නොතිබුණි. මේ නිසා එම ප්‍රමාද කළ ව්‍යාපෘති වෙනුවෙන් රු.මිලියන 42 ක ප්‍රමාද ගාස්තු ගෙවීමට මණ්ඩලයට සිදුවී තිබුණි.

බැංකු ක්‍රමයේ සම්පත් සංවර්ධනය

දේශීය බැංකු ක්‍රමයේ හා ස්වභාවික වායු ප්‍රශස්ත නිෂ්පාදනය සමඟ ශ්‍රී ලංකාව බලශක්තියෙන් ස්වයංපෝෂිත ජාතියක් බවට පත්කිරීම අමාත්‍යාංශයේ අපේක්ෂිත ප්‍රතිඵලය වී තිබුණි. එම ප්‍රතිඵලය ළඟා කර ගැනීම සඳහා බැංකු ක්‍රමයේ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, ව්‍යවස්ථාපිත මණ්ඩල/ආයතන 04 ක් විසින් පහත සඳහන් කාර්යභාරයන් ඉටු කළ යුතුව තිබුණි.

- බැංකු ක්‍රමයේ සම්පත් සංවර්ධනය පිළිබඳ විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩ සටහන් සහ ව්‍යාපෘති සම්පාදනය, පසු විපරම් කිරීම හා ඇගයීම
- බැංකු ක්‍රමයේ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම, පිරිපහදුව, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවි කිරීම
- බැංකු ක්‍රමයේ නිෂ්පාදනය සහ පිරිපහදුව සම්බන්ධ කටයුතු
- බැංකු ක්‍රමයේ ගවේශණය හා ඒ ආශ්‍රිත කටයුතු
- බැංකු ක්‍රමයේ නිෂ්පාදන ප්‍රභවයන්ගෙන් ගැස් නිෂ්පාදනය හා බෙදා හැරීම
- ඉන්ධන සැපයීම හා බෙදාහැරීමට අදාළ වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- ආයතනයන් අධීක්ෂණය කිරීම

ඉහත සඳහන් කාර්යභාරය ඉටු කිරීම පිළිබඳව සිදුකරන ලද නියැදි විගණන පරීක්ෂාවේ අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.

දේශීය බැංකු ක්‍රමයේ වෙළෙඳපොළ

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වාර්ෂික වාර්තාව අනුව දේශීය බැංකු ක්‍රමයේ වෙළෙඳපොළෙන් සියයට 86 ක සැපයුම ලංකා බැංකු ක්‍රමයේ නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලබයි. සමාලෝචිත වර්ෂයේදී

බැංකු ක්‍රමයේ ආනයනය කිරීම සඳහා එ.ජ.ඩො. මිලියන 3,428 ක් වැය කර තිබුණි. එම ආනයන වියදම සමාලෝචිත වර්ෂයේ ශ්‍රී ලංකාවේ සමස්ථ ආනයන වියදමෙන් සියයට 15 ක ප්‍රමාණයක් වී තිබුණි. සමස්ත බැංකු ක්‍රමයේ වෙළෙඳපොළේ වෙනස්වීම්වල ප්‍රතිඵලයක් ලෙස, 2017 වර්ෂයේදී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල 2016 වර්ෂයේදී පැවති සාමාන්‍ය මිලට සාපේක්ෂව එ.ජ. ඩොලර් 57.79ක් දක්වා සියයට 24.8 කින් වැඩි වී තිබුණි. ආනයනය කළ පිරිපහදු කළ බැංකු ක්‍රමයේ නිෂ්පාදිත මෙට්‍රික් ටොන් එකක් සඳහා සාමාන්‍ය මිල 2016 වර්ෂයේදී එ.ජ. ඩොලර් 434.62 කට සාපේක්ෂව 2017 වර්ෂයේදී එ.ජ. ඩොලර් 503.06 ක් දක්වා සියයට 15.7 කින් වැඩි වී තිබුණි.


ලංකා බැංකු ක්‍රමයේ නීතිගත සංස්ථාවේ මූල්‍ය ප්‍රතිඵල හා ශුද්ධ වත්කම්වල තත්ත්වය

විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව (විගණනය නොකළ) සමාලෝචිත වර්ෂයේදී සංස්ථාවේ මෙහෙයුම් කටයුතුවලින් රු.මිලියන 3,503.9 ක බදු පෙර ශුද්ධ ලාභයක් වාර්තා කර තිබුණි. එය ඉකුත් වර්ෂයට වඩා රු.මිලියන 66,049.8 කින් අඩු වී තිබුණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ වැඩි වී තිබුණු බැංකු ක්‍රමයේ මිල ගණන්වලට අනුව දේශීය වෙළෙඳපොළ තුළ මිල ගණන් සංශෝධනය නොකිරීම මෙම අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි. විදුලිබල උත්පාදන අංශය සඳහා බැංකු ක්‍රමයේ ඉල්ලුම ඉහළ යාම, ලංකා බැංකු ක්‍රමයේ නීතිගත සංස්ථාවේ බැංකු තැන්පතු පොලිවලින් ලද අතිරේක ආදායම, 2017 වර්ෂයේදී වාර්තා කළ ලාභය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

විගණනයට ඉදිරිපත් කරන ලද සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවලට අනුව 2017 දෙසැම්බර් 31 දිනට මුළු වෙළඳ ණයගැතියන්ගේ වටිනාකම රු.මිලියන 76,615.9 ක් වූ අතර ඉකුත් වර්ෂයේ වෙළඳ ණයගැතියන්ගේ වටිනාකම රු.මිලියන 33,386.7 ට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ වෙළඳ ණයගැතියන්ගේ ප්‍රමාණය සියයට 129 කින් වැඩි වී තිබුණි. එය පිළිවෙලින් රාජ්‍ය අංශයේ ණයගැතියන් රු.මිලියන 65,979.1ක් හා පෞද්ගලික අංශයේ ණය ගැතියන්ගෙන් රු.මිලියන 10,636.8ක් වී තිබුණි. ඉන් ලංකා විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙතින් සංස්ථාවට අයවිය යුතු හිඟ මුදල

පිළිවෙලින් රු. බිලියන 50.3 ක් හා රු.බිලියන 12.9 ක් වී තිබුණි.

ඉකුත් වර්ෂයට සාපේක්ෂව සංස්ථාවේ සෘණ ශුද්ධ වත්කම් තත්ත්වය සමාලෝචිත වර්ෂය අවසානයේදී සුළු වශයෙන් අඩු වී තිබුණත්, තවදුරටත් රු.මිලියන 174,939.9 ක අහිතකර තත්ත්වයක් දක්වා බාදනය වී තිබුණි. එබැවින් රජයේ මූල්‍ය සහාය නොමැතිව සංස්ථාව ප්‍රවර්තන ව්‍යාපාරයක් ලෙසට අඛණ්ඩව පවත්වා ගැනීමට ඇති හැකියාව මතභේදයට තුඩු දී තිබුණි. සමාලෝචිත වර්ෂයේදී හා ඉකුත් වර්ෂ 4 ක සංස්ථාවේ මූල්‍ය ප්‍රතිඵලය හා ශුද්ධ වත්කම්වල තත්ත්වය රූප සටහන 34 හි දැක්වේ.




රූපසටහන 34- ලංකා බන්ධනාගාර නීතිගත සංස්ථාවේ මූල්‍ය ප්‍රතිඵල හා ශුද්ධ වත්කම්වල තත්ත්වය
මූලාශ්‍රය - ලංකා බන්ධනාගාර නීතිගත සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන

සංස්ථාව රටට ලබා දී තිබුණු දායකත්වය

සංස්ථාව විසින් සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 1,572.1 ක බදු පසු ශුද්ධ ලාභයක් ලබා තිබූ අතර, සංස්ථාව පවත්වා ගැනීම මගින් සේවකයන්ට වැටුප් ලබාදීම, රජයට බදු ගෙවීම, රජයට විශේෂ ගාස්තු ගෙවීම හා

ක්ෂයවීම් ප්‍රමාණය සැලැකිල්ලට ගත් විට සමාලෝචිත වර්ෂයේදී සංස්ථාව විසින් රු.මිලියන 154,707.9 ක දායකත්වයක් රටට ලබා දී තිබුණි. සංස්ථාව විසින් රටට ලබා දී තිබුණු දායකත්වය හා ලාභය/(අලාභය) පිළිබඳ තත්ත්වය ඉකුත් වර්ෂවල පැවැති තත්ත්වය රූප සටහන 35 හි දැක්වේ.



රූපසටහන 35 - සංස්ථාව විසින් රටට ලබා දී තිබුණු ආයතනවල සංඛ්‍යාව හා ඉදිරි ලාභය/ (අලාභය)

මූලාශ්‍රය - ලංකා බැංකුවේ නීතිගත සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන

ඉදිරි සුරැකුම් ගනුදෙනු (හෙජින්)

ලංකා බැංකුවේ නීතිගත සංස්ථාවේ ඉදිරි සුරැකුම් ගනුදෙනුවලට අනුව වාණිජ බැංකු කිහිපයක් සමඟ එළඹ තිබුණු ඉදිරි සුරැකුම් ගිවිසුම් සම්බන්ධයෙන් බේරුම් කිරීමේ ක්‍රියාවලියේ පාර්ශවයක් වශයෙන් ලංකා බැංකුවේ නීතිගත සංස්ථාව කැඳවා තිබුණි. පාර්ශව අතර එළඹ තිබූ බේරුම් කිරීමේ ඔප්පු යටතේ එ.ජ.ඩො. මිලියන 60 ක් (රු.මිලියන 7,613 ක්) ස්ටැන්ඩ්බ් වාටර්ඩ් බැංකුවට (SCB) 2013 ජූනි 03 දින ගෙවා තිබූ අතර, එ.ජ.ඩො. මිලියන 27 ක් (රු. මිලියන 3,881ක්) ඩොයිෂ් බැංකුවට 2016 අගෝස්තු 04 දින ගෙවා තිබුණි. ලැබී තිබුණු තොරතුරුවලට අනුව 2018 අගෝස්තු 31 දින වන විට සංස්ථාව විසින් රු.මිලියන 13,641 ක පාඩුවක් ලබා තිබුණි. සංස්ථාවේ ඉදිරි සුරැකුම් ගනුදෙනු (හෙජින්) සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නීති වියදුම් වශයෙන් රු. මිලියන 941.2 ක් වැය කර තිබුණි. එයින් රු.මිලියන 370.6 ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දරා තිබූ අතර රු.මිලියන 567 ක් 2011 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා කාලය තුළ සංස්ථාව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට ප්‍රතිපූර්ණය කර තිබුණි.

කෙසේ වෙතත්, රු.මිලියන 3.1ක් සංස්ථාව විසින් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ප්‍රතිපූර්ණය කර නොතිබුණි. තවද, ලංකා බැංකුවේ නීතිගත සංස්ථාවට එරෙහිව එ.ජ.ඩො. මිලියන 8.6 ක අයිතියක් සඳහා කොමර්ෂල් බැංකුව විසින් කොළඹ වාණිජ ඉහළ අධිකරණයේ නඩුවක් පවරා තිබෙන අතර එම නඩුව 2017 වර්ෂය අවසානය වන විටදී විභාග වෙමින් පැවතුණි.

තෙල් පිරිපහදුව නවීකරණය හා පුළුල් කිරීම

1969 වර්ෂයේදී ස්ථාපිත කරන ලද ලංකා බැංකුවේ නීතිගත සංස්ථාව සතුව පවතින තෙල් පිරිපහදුව වර්තමාන නිමි බැංකුවේ නිෂ්පාදනවල දේශීය අවශ්‍යතාවන්ගෙන් සියයට 35 ක සිට සියයට 45ක් දක්වා පරාසයක ප්‍රමාණයක් සපුරා තිබුණි. මෙම පිරිපහදුව නවීකරණය හා පුළුල් කිරීම අත්‍යවශ්‍යවන අතර ඒ තුළින් බලශක්ති සුරක්ෂිතතාවය, ආර්ථික සංවර්ධනයට දායකවීම, නිෂ්පාදනවල ගුණාත්මකභාවය යන ගැටළු පැන නැගීම අවම වීම හා නිමි භාණ්ඩ ලෙස බැංකුවේ ආනයනයේදී වැය කළ යුතු අධික පිරිවැය යම් ප්‍රමාණයකට හෝ අවම කිරීමට හැකියාවක් තිබුණි.

2015 මාර්තු 10 දින සිට ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටු රැස්වීම් කිහිපයකදී වර්තමාන තෙල් පිරිපහදුව නවීකරණය හා පුළුල් කිරීම සම්බන්ධව විස්තරාත්මකව සාකච්ඡා කර තිබුණ අතර යෝජිත ව්‍යාපෘතියේ මූල්‍ය ශක්‍යතාවය අධ්‍යයනය කිරීම සඳහා 2016 අගෝස්තු 10 දින පැවති කමිටු රැස්වීමේදී විද්වත් කමිටුවක් පත් කර තිබුණි. එහෙත්, විගණන දිනය වූ 2018 ජුනි 30 දින වන විටත් එහි කිසිදු ප්‍රගතියක් නිරීක්ෂණය වී නොතිබුණි. ජාතික වැදගත්කම හා අවශ්‍යතාවය සලකා බලා මෙම ව්‍යාපෘතිය ඉක්මණින් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව විගණනයේදී ද නිරීක්ෂණය විය. තවද යෝජිත සපුරාස්කන්ද තෙල් පිරිපහදුව පුළුල් කිරීම හා නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය (SOREM) සඳහා ඉඩම අත්පත් කර ගැනීමේ පිරිවැය ලෙස 2017 දෙසැම්බර් 31 දින වන විට රු.මිලියන 1,003 ක් වැය කර තිබුණද, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර නොතිබුණි.

තෙල් ප්‍රවාහනය නල මාර්ග ජාලය

දශක ගණනාවකට පෙර ස්ථාපිත කරන ලද නල මාර්ගයන් ඔස්සේ කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් පර්යන්තය දක්වා බන්ධනාගාර නිෂ්පාදන ප්‍රවාහනය කරන අතර එම නල මාර්ග අලුත්වැඩියා කළ යුතු තත්වයේ පැවතුණි. ඉන් නල මාර්ග කිහිපයක් අලුත්වැඩියා කිරීමට නොහැකි තත්වයේ පැවැතීම හේතුවෙන් දැනටමත් අතහැර දමා තිබුණි. දැනට භාවිතයේ ඇති අඟල් 10 සහ අඟල් 14 ඉන්ධන නල පිළිවෙලින් 04 වරක් සහ 06 වරක් 2017 වර්ෂයේදී කාන්දු වීම් වාර්තා වී තිබුණි. එබැවින් මෙම නල මාර්ග ප්‍රතිසංස්කරණය හෝ නවීකරණය කිරීම ඉතා හදිසි අවශ්‍යතාවයක් වී තිබුණි. මේ අතර, මුතුරාජවෙල තෙල් පර්යන්තය සහ කොළොන්නාව තෙල් පර්යන්තය අතර කිසිදු අන්තර් සම්බන්ධයක් නොතිබුණු අතර

එම බාධකය හේතුවෙන් එම පර්යන්තවල ප්‍රශස්ත උපයෝජනයට බාධාකාරී වී තිබුණි. තවද 2012 සැප්තැම්බර් 13 දින "රට හරහා නල ව්‍යාපෘතිය" ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබා දී තිබුණද, 2018 සැප්තැම්බර් 30 දින වන විටත් ක්‍රියාත්මක කර නොතිබුණි.

වර්ෂ 45 පෙර කොළඹ වරාය (දකුණු ජැටිය) සිට කොළොන්නාව අතර ඉන්ධන ප්‍රවාහනය සඳහා ස්ථාපනය කර තිබුණු අඟල් 12 ක විශ්කම්භයකින් යුත් නලය දශකයකට ආසන්න කාලයක් වැඩකරන තත්වයේ නොපැවතුණි. මෙම ඉන්ධන නලය 2011 වර්ෂයේදී මහවත්ත ප්‍රදේශයේ මීටර් 300 පමණ ප්‍රමාණයක් නවීකරණය කර තිබුණද, සම්පූර්ණ ක්‍රියාකාරී මට්ටමට නොතිබුණි. 2015 පෙබරවාරි 13 දින CPSTL ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවකින් නල මාර්ග නවීකරණය කිරීම සඳහා රු.මිලියන 260 ක ප්‍රතිපාදන සලසා තිබුණි. ඒ අනුව 2015 වර්ෂයේදී රු.මිලියන 120 ක වියදමින් මීටර් 2,171 ක් හා 2016 වර්ෂයේදී රු.මිලියන 153 ක වියදමින් මීටර් 2,573 ක් නිමකර තිබුණි. එසේ වුවද ක්‍රියාකාරී තත්වයට ඉන්ධන නල මාර්ගය ගෙන ඒම සඳහා නවීකරණය කිරීමට ඉතිරිව ඇති දුර ප්‍රමාණය මීටර් 1000 කට වඩා අඩු වුවද, රට තුළ ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය අවහිරවීමට ඇති අවදානම වළක්වා ගැනීම සඳහා නල මාර්ගයේ නවීකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා වූ කඩිනම් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ තෙල් සැපයුම් නල පද්ධතිය නවීකරණය හා පුළුල් කිරීම

බණ්ඩාරනායක තොටුපලෙහි සංවර්ධන බණ්ඩාරනායක	ජාත්‍යන්තර ව්‍යාපෘතියට ජාත්‍යන්තර	ගුවන් අදියරේ 2 පියවරේ සමගාමීව ගුවන්
---	-----------------------------------	-------------------------------------

තොටුපලේ තෙල් සැපයුම නල පද්ධතිය නවීකරණය හා පුළුල් කිරීම පිළිබඳ ව්‍යාපෘතියේ සංරචකවලට අතිරේක ගබඩා පහසුකම් ඇති කිරීම සහ දැනට පවතින තෙල් සැපයුම නල පද්ධතිය නවීකරණය හා පුළුල් කිරීමේ අංග ඇතුළත් වේ. ඉංජිනේරු ඇස්තමේන්තුවට අනුව ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය එ.ජ.ඩො.මිලියන 61ක් පමණ වන අතර ඒ සඳහා ඉංජිනේරු ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවන ලෙස 2015 දෙසැම්බර් 09 දින අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණි. අමාත්‍ය මණ්ඩලයේ තීරණය පරිදි විදේශීය සමාගම් දෙකක් වෙත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබුණි. 2017 නොවැම්බර් මාසයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව පැවැතියද, 2018 ජූනි 30 දින වන විටත් ආරම්භ කර නොතිබුණි.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය හා පුනරුත්ථාපනය කිරීම

ලෝකයේම අවධානය යොමු වී තිබුණු ලෝකයේ දෙවන ගැඹුරුතම වරාය වන ත්‍රිකුණාමල වරාය තුළ පිහිටීම අනුව 1930 වර්ෂයේදී ස්ථාපිත කර තිබුණු තෙල් ටැංකි පද්ධතිය සඳහා මීටර් 12,500 ක ධාරිතාවකින් යුත් ටැංකි 102 කින් හා අනෙකුත් ආශ්‍රිත පහසුකම්වලින් සමන්විත වේ. රටේ පසු භාග බනිජතෙල් ක්ෂේත්‍රයේ ප්‍රධාන මෙහෙයුම්කරු වශයෙන් ලංකා බනිජතෙල් නීතිගත සංස්ථාවට, ගබඩා පහසුකම්, කාර්යක්ෂම ගොඩනැගීමේ පහසුකම්, ප්‍රවාහන නල පද්ධති සහ අනෙකුත් ආශ්‍රිත පහසුකම්වලින් සමන්විත ප්‍රමාණවත් යටිතල පහසුකම් ලබා දීම තුළින් ලාභදායී විකල්ප ව්‍යාපාරික අවස්ථා හා විකල්ප වෙළඳාම් වන තාර, ලිහිසි තෙල් සහ ද්‍රවිකෘත වායු මෙහෙයුම් යනාදී ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට මෙම ටැංකි සංවර්ධනය හා පුනරුත්ථාපනය කර භාවිතා කිරීම ඉතා ප්‍රයෝජනවත් වේ. දැනට පවතින 99 ක් වූ

මුළු ටැංකි ප්‍රමාණයෙන් පහළ කොටසේ ටැංකි 14 ක් ලංකා ඉන්දියානු තෙල් සමාගම භාවිතා කරන අතර අතහැර දමා තිබෙන ඉහළ කොටසේ ටැංකි 84 නවීකරණය සඳහා මූලික තීරණ ගැනීමේ කටයුතු 2015 අප්‍රේල් 29 වන දින ආරම්භ කර තිබුණ ද, ඒ පිළිබඳව අවසන් තීරණයකට එළඹ නොමැති බැවින් නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබුණි.

ජාතික වායු ප්‍රතිපත්තිය සැකසීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද නිවේදනයක් මගින් 2015 සැප්තැම්බර් 21 දින ස්වභාවික ගෑස් පිළිබඳව බනිජ තෙල් සම්පත් සැකසීම සඳහා ජාතික ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය වෙත බලය ලබා දී තිබුණි. මේ මගින් බනිජතෙල් සහ ගෑස් නිධි ගවේෂණය හා නිෂ්පාදනය සඳහා ආයෝජකයින්ට අවශ්‍ය නීති පද්ධතිය සකස් කර දීමත්, දේශීය වශයෙන් පවත්නා බනිජතෙල් සහ ගෑස් නිධි මූල්‍යමය වශයෙන් වටිනාකමක් සහිතව ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කර තිබුණි. තවද දේශීය ස්වභාවික වායු නිෂ්පාදනය සහ භාවිතය ශ්‍රී ලංකා ආර්ථිකයට හඳුන්වා දීම මෙම ප්‍රතිපත්තියේ මූලික පරමාර්ථය වන අතර එය ඉල්ලුම් හා සැපයුම් පරතරය ගලපා ගැනීම සඳහා උපකාරී වේ. නමුත් 2017 වර්ෂය අවසන් වන විට සකස් කර අවසන් කිරීමට සැලැස්සුම් කර තිබුණු මෙම ජාතික වායු ප්‍රතිපත්තිය විගණන දිනය වූ 2018 ජූනි 30 දින වන විටත් සකස් කර නොතිබුණි.

ලිහිසි තෙල් මිශ්‍ර කිරීමේ කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය

ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාව වර්තමානය වන විට ලිහිසි තෙල් ව්‍යාපාරයේ සියයට 11ක වෙළඳපොළ කොටසක් අත්පත් කරගෙන තිබුණි. ලිහිසි තෙල් ව්‍යාපාරයේ සාමාන්‍ය වාර්ෂික පිරිවැටුම වන

රු.බිලියන 2.5 ක ප්‍රමාණය ලංකා බන්ධනාගාර ක්‍රියාමාර්ග සංස්ථාවේ ලිහිසිතෙල් ව්‍යාපාරයේ මුළු පිරිවැටුමෙන් සියයට 0.5 ක ප්‍රමාණයක් වන බැවින්, එය සංස්ථාවට විකල්ප ප්‍රතිලාභ සපයන ආයෝජන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳපොළට හා දේශීය වෙළඳපොළට ලිහිසිතෙල් සැපයීමේ අරමුණින් ලංකා බන්ධනාගාර ක්‍රියාමාර්ග සංස්ථාව විසින් මැලේසියාවේ හයිඩ්‍රක්ස් ඔයිල් එස් ඩී එන් බී එච් ඩී සමාගම හා එක්ව ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම සහ පැවරීම (BOT) මාදිලිය යටතේ ලිහිසි තෙල් මිශ්‍ර කිරීමේ කර්මාන්ත ශාලාවක් මුතුරාජවෙළ ස්ථාපිත කිරීමට 2016 මැයි 06 දින ගිවිසුම් 03කට එළඹ තිබුණි. මෙම ලිහිසිතෙල් මිශ්‍ර කිරීමේ කර්මාන්ත ශාලාව වාර්ෂිකව දළ වශයෙන් මෙ.ටොන් 72,000 ක මුළු නිෂ්පාදන ධාරිතාවයකින් සමන්විත වන පරිදි ඉදිකිරීමට සැලසුම් කර තිබුණි. මෙම ව්‍යාපෘතිය සඳහා වන පිරිවැය එ.ජ.ඩො.මිලියන 13 ක් ලෙස තක්සේරු කර තිබුණු අතර කොන්ත්‍රාත්කරු විසින් එම මුළු ආයෝජනය සිදු කිරීමට නියමිතව තිබුණි.

ලංකා බන්ධනාගාර ක්‍රියාමාර්ග සංස්ථාව සහ මැලේසියාවේ හයිඩ්‍රක්ස් ඔයිල් එස් ඩී එන් බී එච් ඩී සමාගම අදාළ ගිවිසුම් 2016 මැයි 06 දින අත්සන් කර තිබුණු අතර ඒ අනුව කර්මාන්ත ශාලාව ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී. මෙහි ඉදිකිරීම් කටයුතු නිමකිරීමට හා පරීක්ෂා කර බැලීමට හැකිවන පරිදි ව්‍යාපෘතියේ කාලය දීර්ඝ කරන ලදී. කෙසේ වෙතත් අදාළ ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත්කරු ලෙස මැලේසියාවේ හයිඩ්‍රක්ස් ආයතනය තෝරා ගැනීමේ දී ඒ සඳහා එම සමාගමෙන් ලද යෝජනාව පමණක් සැලකිල්ලට ගෙන තිබුණු අතර සුදුසු පාර්ශවයක් තෝරාගැනීම පිණිස රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධාන අනුගමනය කර නොතිබුණි.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් BOT ගිවිසුම, සැපයුම් ගිවිසුම හා ඉඩම් බදු ගිවිසුම යන ගිවිසුම් තුනට එළැඹීමේ දී නීතිපතිවරයා මතයට පූර්ණ වශයෙන් අනුකූල වී නොතිබුණි. එමෙන්ම ඉහත ගිවිසුම්වල නියමයන් හා කොන්දේසි තුළ ලංකා බන්ධනාගාර ක්‍රියාමාර්ග සංස්ථාවේ ලිහිසිතෙල් ව්‍යාපාරයට අහිතකර බලපෑම් ඇතිවිය හැකි කරුණු අඩංගු බව හා ඇතැම් වගන්ති මගින් ලංකා බන්ධනාගාර ක්‍රියාමාර්ග සංස්ථාව පනත හා අමාත්‍ය මණ්ඩල තීරණ සෘජුව උල්ලංඝනය වන බව පෙන්වා දෙමින් බන්ධනාගාර සම්පත් සංවර්ධන අමාත්‍යාංශය හා බන්ධනාගාර ක්‍රියාමාර්ග සංස්ථාව ලිහිසිතෙල් මිශ්‍ර කිරීමේ කර්මාන්තශාලාව ආරම්භ කිරීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග 2018 ජූනි 20 දින විටත් තාවකාලිකව නතර කර තිබුණි.

තවද, හයිඩ්‍රක්ස් සමාගම විසින් ලිහිසිතෙල් මිශ්‍ර කිරීමේ කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු අවසන් කර 2017 දෙසැම්බර් 15 දින සිට මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා සියළු කටයුතු සුදානම් කර තිබුණු අතර ඉහත ගිවිසුම් ප්‍රකාරව ලංකා බන්ධනාගාර ක්‍රියාමාර්ග සංස්ථාව විසින් හයිඩ්‍රක්ස් සමාගම වෙත පැවරීමට එකඟ වී තිබුණු බලපත්‍රය (ලිහිසිතෙල් මිශ්‍ර කිරීමේ කර්මාන්ත ශාලාවට අවශ්‍ය තෙල් වර්ග ආනයනය කිරීම, මිශ්‍ර කිරීම හා ප්‍රතිඅපනයනය ආදී කටයුතුවලට අදාළ අවුරුදු 20 ක කාලයක් සඳහා වන බලපත්‍රය) 2018 ජූනි 20 දින වන විටත් එම සමාගමට පවරා නොතිබුණි.

BOT ගිවිසුමෙහි 2.24 වගන්තියට අනුව හයිඩ්‍රක්ස් ඔයිල් එස් ඩී එන් බී එච් ඩී සමාගමට අමුද්‍රව්‍ය ආනයනය කිරීම හා බන්ධනාගාර ක්‍රියාමාර්ග සංස්ථාව ලිහිසිතෙල් මිශ්‍ර කිරීමේ කටයුතු සඳහා අත්‍යවශ්‍ය සියලුම නියාමන හා රජයේ අනුමැතීන් සහ බලපත්‍ර සංස්ථාව විසින් ලබා දිය යුතු බව සඳහන්ව ඇත. එමෙන්ම ගිවිසුමෙහි 2.25 වගන්තියට අනුව, සංස්ථාව විසින් ඉහත නියාමනයන් උල්ලංඝනය කළහොත්,

එය මෙම ගිවිසුමෙහි ප්‍රමාණාත්මක නියමයක් හෝ කොන්දේසියක් කඩ කිරීමක් ලෙස සැලකිය යුතු බවද සඳහන්ව ඇත. කෙසේ වෙතත් ඉහත සඳහන් බලපත්‍ර 2018 ජුනි 30 දින වන විටත් ලබා දී නොතිබුණි. ඒ අනුව, අදාළ සමාගම විසින් සංස්ථාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාවක් පැවැතුණි.

තවද ලංකා බන්ධනාගාර නීතිගත සංස්ථාව විසින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකිරීම පිළිබඳව හයිඩ්‍රක්ස් සමාගම විසින් ලිපි හා සිහිකැඳවීම් ගණනාවක් බන්ධනාගාර සම්පත් සංවර්ධන අමාත්‍යාංශයටත් ලංකා බන්ධනාගාර නීතිගත සංස්ථාවටත් එවා තිබුණි. මේ පිළිබඳව නීතිපතිතුමාගේ 2018 ජනවාරි 23 දිනැති ලිපියට අනුව ඉහත ගිවිසුම්වල ප්‍රතිපාදන සංශෝධනය කිරීමට සංස්ථාව අදහස් කරන්නේ නම්, එම ගිවිසුම්වල සඳහන් පටිපාටිය අනුගමනය කළ යුතු බව දන්වා තිබුණි. තවද, එම ගිවිසුම්වලට අනුව යම් වගන්තියක් සංශෝධනය කිරීමට අවශ්‍ය නම් එය දෙපාර්ශවයේ අනන්‍ය එකඟතාවයෙන් සිදු කළ යුතු බව සඳහන් කර තිබුණි. එහෙත් බන්ධනාගාර සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ගිවිසුම් ගත කරුණු සුදුසු පරිදි සංශෝධනය කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා විගණන දිනය වූ 2018 ජුනි 30 දින වන විටත් අවශ්‍ය පියවර ගෙන නොතිබුණි.

නව ඉන්ධන තොග ගබඩාවක් උතුරු පළාතේ ස්ථාපනය කිරීම.

යුදමය වාතාවරණයෙන් පසු සීඝ්‍රයෙන් වර්ධනය වූ උතුරෙහි ජනතාවගේ හා ආරක්ෂක අංශවල ඉන්ධන අවශ්‍යතාවය ලංකා බන්ධනාගාර නීතිගත ගබඩා පර්යන්ත සමාගම විසින් පවත්වාගෙන යන තෙල් තොග ගබඩාව මගින් සපුරාලන අතර එම තොග ගබඩාව කන්කසන්තුරේ සීමෙන්ති සංස්ථාව පිහිටි භූමියේ පිහිටා තිබුණි. සීමෙන්ති සංස්ථාව විසින් මෙම තෙල් තොග

ගබඩාව එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙස 2011 වර්ෂයේ දී ලංකා බන්ධනාගාර නීතිගත ගබඩා පර්යන්තය සමාගම වෙත දන්වා තිබුණි. එහෙත්, සියළු පහසුකම්වලින් සමන්විත නව තොග ගබඩාවක් ස්ථාපනය කිරීම සඳහා සුදුසු ඉඩමක් සොයා ගැනීමට නොහැකි වීම මත එම ව්‍යාපෘතියේ ක්‍රියාත්මක වීම ඇනහිට තිබුණි. ඒ වෙනුවට දැනට තෙල් තොග ගබඩාව පවතින සීමෙන්ති සංස්ථාවට අයත් භූමියේම අවශ්‍ය නවීකරණය හා පුළුල් කිරීම සිදුකර අඛණ්ඩව ඉන්ධන ගබඩාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු ඉටුකර ගැනීම සඳහා බන්ධනාගාර සම්පත් සංවර්ධන අමාත්‍යතුමා විසින් 2016 ජනවාරි 14 දින හා සැප්තැම්බර් 13 දින අමාත්‍ය මණ්ඩල සංදේශ 2 ක් මගින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි. 2015 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා කාලය වෙනුවෙන් ලංකා බන්ධනාගාර නීතිගත සංස්ථාව විසින් සීමෙන්ති සංස්ථාවට කුලියක් ගෙවිය යුතු නම් එපරිද්දෙන්ම එය ගෙවීමට හා එම ඉඩම් කොටස දීර්ඝ කාලීන බදු ගිවිසුමක් යටතේ ලංකා බන්ධනාගාර නීතිගත සංස්ථාවට ලබා ගැනීමට 2016 ඔක්තෝබර් 19 දින අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණි. නමුත් ලංකා බන්ධනාගාර නීතිගත ගබඩා පර්යන්ත සමාගම විසින් ඉහත කාලපරිච්ඡේදය සඳහා ශ්‍රී ලංකා සීමෙන්ති සංස්ථාවට ගෙවිය යුතු හිඟ කුලී මුදල වූ රු.මිලියන 105 ක් ගෙවා නොතිබුණු බැවින් ඉන්ධන තොග ගබඩාව නවීකරණය හා පුළුල් කිරීමේ කටයුතු විගණන දිනය වූ 2018 ජුනි 30 දින වන විටත් ඉටු කිරීමට නොහැකි වී තිබුණි.

උප සමාගම්වල කාර්යසාධනය සමාලෝචනය කිරීම

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 4.2.3 ඡේදය ප්‍රකාරව මව් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අර්ධ වර්ෂයකට වරක් හෝ උප සමාගම්වල කාර්යසාධනය සමාලෝචනය

කර කාර්යසාධන වාර්තාවක් පිළියෙල කර එය රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුව තිබුණි. කෙසේ වෙතත් ලංකා බන්ධනාගාර නීතිගත සංස්ථාව විසින් එවැනි ක්‍රියාවලියක් සිදු කළ බව තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. මේ අනුව, ලංකා

බන්ධනාගාර නීතිගත සංස්ථාවේ පරිපාලිත සමාගමක් වන ලංකා බන්ධනාගාර නොග ගබඩා පර්යන්තය සමාගමේ ප්‍රධාන ව්‍යාපාර කටයුත්තක් වන නැව් සඳහා ඉන්ධන සැපයීමේ ව්‍යාපාරය පිළිබඳවද සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී සාකච්ඡාවට භාජනය වී නොතිබුණු බව අනාවරණය විය.

ග්‍රාමීය ආර්ථික කටයුතු

රට තුළ තිරසාර සංවර්ධනයක් හා ග්‍රාමීය ජනතාවට සමාජීය ප්‍රතිලාභ සහතික කිරීම අමාත්‍යාංශයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය වී ඇත. එම ප්‍රතිඵලය අත්පත් කර ගැනීම සඳහා ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුවක්, ව්‍යවස්ථාපිත මණ්ඩල/ආයතන 05 ක් හා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන 13 ක් විසින් පහත සඳහන් කාර්යභාරය ඉටු කළ යුතුව තිබුණි.

- ග්‍රාමීය ආර්ථික විෂයයට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම
- ප්‍රාදේශීය සහ ග්‍රාමීය සංවර්ධන ප්‍රතිපත්ති සහ උපාය මාර්ගික සංවර්ධනය
- ග්‍රාමීය යටිතල සහසුකම් සහ කුඩා ව්‍යවසාය සංවර්ධන කටයුතු
- පශු සම්පත් අංශයේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අවශ්‍යවන පහසුකම් සැපයීම
- සත්ත්ව සුභසාධනය හා ඒ සම්බන්ධ කටයුතු

ඉහත සඳහන් කාර්යභාරය අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුව හා ව්‍යවස්ථාපිත ආයතන විසින් ඉටු කිරීම සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණන පරීක්ෂණවලදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.

තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයට අයත් ආයතන සඳහා 2017 ජනවාරි 03 දිනැති අංක MREA/6/2/2/1 දරන 2017 ජනවාරි 03 දිනැති ලිපිය මගින් තිරසර සංවර්ධනයට

අදාළ දුගී බව නැති කිරීම, සාගින්න තුරන් කිරීම සහ යහපත් වැඩ පරිසරයක ආර්ථික සංවර්ධනයක් යන අරමුණු 3 හඳුනාගෙන තිබුණි. එසේ වුවද, පශු සම්පත් මණ්ඩලයේ නිෂ්පාදනය තුළින් සාගින්න තුරන් කිරීම හා පෝෂණය නැංවීම අරමුණක් ලෙස පශු සම්පත් මණ්ඩලයේ කාර්යසාධන වාර්තාවේ ඇතුළත් කර නොතිබුණු අතර දුගී බව නැති කිරීම සහ යහපත් වැඩ පරිසරයක ආර්ථික සංවර්ධනයක් ලබා ගැනීම යන අරමුණු දෙක පමණක් ඇතුළත් කර තිබුණි.

කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වීම

අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය විසින් කිරි පිටි ආනයනය අඩුකිරීම සඳහා කිරි නිෂ්පාදනය වැඩිකිරීම වෙනුවෙන් 2010 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා වර්ෂ 8 ක කාලපරිච්ඡේදය තුළදී රු. මිලියන 7,673.3 ක් වැය කර තිබුණි. (සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ වියදම් හැර) 2010 වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂයේ කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 148.6 කින් වැඩි කර තිබුණි. ඒ අනුව ලීටරයක කිරි නිෂ්පාදනය වැඩිකිරීමට රු. 51.63 ක් වැය කර තිබුණි.

තවද, කිරි ගව ආනයන ව්‍යාපෘතිය යටතේ 2012 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා කාල පරිච්ඡේදය තුළදී පොලී ප්‍රතිශතයක් මත විදේශ බැංකුවකින් රු.මිලියන 5,972 ක ණය ලබා ගෙන තිබුණි. එසේ ලබාගත් ණය මුදලින් ගවයින් 9,500 ක් ආනයනය කර තිබුණු අතර, ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය හා පශු සම්පත් මණ්ඩලය විසින් පෞද්ගලික ගොවීන් වෙත එම ගවයින් බෙදා හැර තිබුණි. නමුත් කිරි ගවයින් ආනයන කිරීමෙන් කිරි පිටි ආනයන අඩු කිරීම අපේක්ෂා කර තිබුණත්, 2011 වර්ෂයේදී ආනයන කර තිබුණු කිරි පිටි මෙට්‍රික් ටොන් 84.02 ක් සමඟ 2017

වර්ෂයේ ආනයන කර තිබුණු කිරි පිටි මෙට්‍රික් ටොන් 93.12 ක් සැසඳීමේදී කිරි පිටි ආනයනය අඩුවීමක් සිදු වී නොතිබුණි.

දියර කිරි ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය

පශු සම්පත් අමාත්‍යාංශය යටතේ 2004 වර්ෂයේ සිට ක්‍රියාත්මක කර තිබුණු දියර කිරි ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ කිරි අලෙවි සැල් 1,250 පිහිටුවීමට සැලැස්සුම් කර තිබුණි. 2013 දෙසැම්බර් 31 දින වන විට අලෙවි සැල් 685 ක් ආරම්භ කර තිබුණි. ඉන් අලෙවි සැල් 283 ක් පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් ආරම්භ කර තිබුණි. එම අලෙවි සැල් ශක්‍යතා අධ්‍යයනයකින් තොරව ආරම්භ කිරීම නිසා 2017 දෙසැම්බර් 31 දින වන විට එයින් අලෙවි සැල් 34 ක් හෙවත් සියයට 12 ක් පමණක් ක්‍රියාත්මක තත්ත්වයේ පැවතුණි. පළාත් මට්ටමින් ආරම්භ කර තිබුණු අලෙවි සැල් 402 කින් 2016 දෙසැම්බර් 31 දින වන අලෙවි සැල් 112 ක් හෙවත් සියයට 28 පමණක් ක්‍රියාත්මක තත්ත්වයේ පැවතුණි. (වර්තමානයේ පවතින සංඛ්‍යාව දක්වා නැත.) කිරි නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කරන නමුත් දියර කිරි පරිභෝජනය වැඩි කිරීමට අවශ්‍ය අලෙවි සැල් වැසියැම අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

කිරි ගවයින් 20,000 ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය

කිරි ගවයින් ආනයන කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණන පරීක්ෂාවේදී පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

කිරි ගවයින් ආනයන කිරීමේ ප්‍රතිපත්තියක් සකස් කර නොතිබීම

කිරි ගවයින් ආනයනය සම්බන්ධව සර්ම කළාපීය දේශගුණයට උචිත වන පරිදි, රටේ

පවතින සම්පත්වලින් ගවයින් පෝෂණය කිරීමට හැකිවන පරිදි, ලෙඩ රෝගවලින් ආරක්ෂා කළ හැකි පරිදි හා අවම පිරිවැයකින් නඩත්තු කළ හැකි සතුන් වර්ග හඳුනාගෙන ආනයනය කිරීම සඳහා ආනයන ප්‍රතිපත්තියක් සකස් කර නොතිබුණි. 2008 අගෝස්තු 13 දින ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් ආනයනය කළ කිරි ගවයින්ගේ ආයු කාලය කෙටි බවත්, පැටවු ලැබීමේ හැකියාව අඩු බවත්, රෝගවලට භාජනය වීම් වැඩි ප්‍රවණතාවයක් ඇති බවත්, වැඩි අවදානමක් සහිත ව්‍යාපෘතියක් බවත් සහ මෙම ණය මුදල රජයට දරා ගැනීම අපහසු බවත් පැහැදිලිව වාර්තා කර තිබුණි. නමුත් පශු සම්පත් මණ්ඩලය ඉහත තීරණය ගැන නොසලකා 2015 වර්ෂය වන විට ගවයන් 4,500 ක් ආනයනය කර තිබුණි. පළමු හා දෙවන අදියර යටතේ ආනයනය කරන ලද සතුන් අකාර්යක්ෂම බව හා රටට එලදායී නොවන බව එම මූල්‍ය ප්‍රකාශන, ගොවිපළ කිරි නිෂ්පාදන වාර්තා, විගණන විමසුම් හා ඒ සඳහා ලද පිළිතුරු අනුව තහවුරු වී තිබියදීත් 2017 වර්ෂයේදී අමාත්‍යාංශය විසින් කුඩා පරිමාණ ගොවීන්ට ආනයනය කරන ලද සතුන් ලබාදීම හේතුවෙන් ඔවුන් මූල්‍ය දුෂ්කරතාවයන්ට මෙන්ම මානසික පීඩා තත්ත්වයන්ට මුහුණ පා තිබුණි.

ලබාගත් ණය මුදලින් කිසිදු මුදලක් භාණ්ඩාගාරය වෙත ආපසු ගෙවා නොතිබීම

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් 2016 දෙසැම්බර් 31 දින වන විට ආපසු ගෙවිය යුතු ණය ශේෂය රු.මිලියන 1,160.61 ක් හා එදින දක්වා ගෙවිය යුතු ණය පොලීය රු.මිලියන 203.72 ක් වුවද, සමාලෝචිත වර්ෂය අවසන් වන විට ණය මුදලින් කිසිදු මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ගෙවා නොතිබුණි. ගෙවිය යුතුව

නිවුණු ණය පොලී වෙන් වෙන් වශයෙන් රු.මිලියන 24.81 ක් පමණක් ආපසු ගෙවා තිබුණි. මේ සඳහා මණ්ඩලයේ සභාපති විසින් දන්වා ඇත්තේ පළමුවන හා දෙවන අදියර යටතේ ගෙන්වන ලද ගවයින් වෙනුවෙන් මණ්ඩලයට දෛනිකව විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබුණු බැවින් මෙම වාරික මණ්ඩලයට ගෙවීමට අපහසු බව මණ්ඩලයේ සභාපති විසින් විගණනය වෙත වාර්තා කර තිබුණි.

ව්‍යාපෘතිය සඳහා පාරිසරික බලපෑම් වාර්තාවක් ලබා නොගැනීම

මෙම ව්‍යාපෘතිය ආරම්භයට පෙර පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාවක්ද, ලබාගෙන නොතිබුණි. මෙවැනි කිරි ගවයින්ගෙන් උපරිම ප්‍රතිලාභ ලැබෙන කාල සීමාව වන වර්ෂ පහක පමණ කාලයෙන් පසුව එම සතුන් ගොවිපොලින් ඉවත් කිරීම සිදු කළ යුතු අතර ඒ සඳහා විධිමත් හා පරිසර හිතකාමී ක්‍රමයක් හඳුන්වා දී නොතිබුණි. විගණනය විසින් පරීක්ෂා කරන ලද 2017 වර්ෂයේ ගොවිපල 09 ක් වෙත බෙදාහරින ලද එළගවයන් 902 දෙනෙකුගෙන් 31 දෙනෙක් සඳහා ගොවිපළ වෙත සතුන් රැගෙන එන විටත් මැක්ස්ටයිට්ස් යන රෝගය වැළඳී තිබුණි. නමුත් එම රෝගී සතුන් රට තුළට ගෙන ඒමට පෙර පරීක්ෂා කර බලා අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙනීම නිසා එම රෝගය වේගයෙන් පැතිරී යා හැකි බැවින් එය පාලනය කිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් වගකීමෙන් යුතුව කටයුතු කර නොතිබුණි.

ආනයන කිරි ගවයින්ගෙන් ලැබෙන ඵලදාවට වඩා නඩත්තු පිරිවැය ඉහළ යාම

පශු සම්පත් මණ්ඩලය විසින් කිරි ගව ව්‍යාපෘතියට සමගාමීව ආරම්භ කළ බඩ ඉරිඟු නිෂ්පාදන ව්‍යාපෘතියද අසාර්ථක වී තිබුණි. ඉන් පසු රිදිගම ගොවිපළට ආනයනය කළ

ගවයින් වෙනුවෙන් ඇල්ෆා වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබුණත්, එයද අසාර්ථක වී තිබුණි. ඒ අනුව පෞද්ගලික ආයතන මගින් ආනයනික කිරි ගවයින් හට ආහාර මිලදී ගැනීමට සිදුවීම නිසා එහි පිරිවැය ඉහළ යෑමේ ප්‍රවණතාවයක් පැවැතුණි. මේ නිසා ආනයන ගවයන්ගෙන් ලැබෙන ඵලදාවට වඩා නඩත්තු පිරිවැය ඉහළ යාම හේතුවෙන් පශු සම්පත් මණ්ඩලයේ ගොවිපළවල් මෙන්ම කිරි ගොවියන්ද අලාභ ලබන තත්ත්වයට පත්ව තිබුණි.

නිරෝධායන වාර්තාවේ නිරිදේශ අනුව කටයුතු නොකිරීම

කිරි ගවයින් 20,000 ආනයනය කිරීම යටතේ 2017 දෙසැම්බර් 27 දින කිරි ගවයින් 3,024 ක් මෙරටට ගෙන්වා තිබුණි. එම කිරි ගවයින් පිළිබඳව සිදුකළ නිරෝධායන වාර්තාවට අනුව එම සතුන් සතු රෝග කාරක දේශීය ගවයින් වෙත සහ මනුෂ්‍යයන් වෙතද බෝවීමේ අවධානමක් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වෙත 2018 පෙබරවාරි 28 දින ලිඛිතව දන්වා තිබුණි. තවද, එම වාර්තාවට අනුව නොපමාව ගත යුතු පියවරයන් නිර්ණය කර තිබූ අතර ඇතැම් සතුන් විනාශ කර දැමීමේ අවධානමක්ද අනාවරණය වී තිබුණි. නමුත් එම වාර්තාවේ දැක්වෙන නිරිදේශයන් පිළිබඳ අවධානය යොමු නොකර කිරිදෙනුන් 20000 කින් ඉතිරි සතුන් 15,000 ක් ඉතා කඩිනමින් ආනයනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනම් කිරීමේ ක්‍රියාවලියක අමාත්‍යාංශයේ නිලධාරීන් නිරත වී තිබුණු බව 2018 මැයි 02 දින ප්‍රසිද්ධ පුවත්පත් මගින් කිරි ගොවීන් වෙතින් අයදුම්පත්ද කැඳවා තිබීමෙන් තහවුරු විය.

රජයේ මුදල් අවහාවිතා කිරීම

2018 වර්ෂයේදී සතුව 2,500 ක්ද, 2019 වර්ෂයේදී සතුව 7,500 ක් ද හා 2020 වර්ෂයේදී සතුව 5,000 ක් ද වශයෙන් කිරි ගවයින් 15,000 ක් ආනයන කිරීමට සැලැස්සුම් කර තිබුණි. නමුත් සතුව 15,000 ආනයනය සඳහා ගෙවිය යුතු එ.ජ.ඩො. 55,465,541 ක මුළු මුදලින් සියයට 20 ක් අත්තිකාරම් ලෙස කොන්ත්‍රාත්කරු වෙත 2018 මැයි 08 දින අමාත්‍යාංශය විසින් ගෙවා තිබුණි. එම වියදම් සඳහා විසර්ජන පනතින් ප්‍රතිපාදන සලසා නොතිබුණත්, එ.ජ.ඩො.11,093,108 ක් හෙවත් රු.මිලියන 1,749.67 ක් ගෙවා තිබුණි. ඒ අනුව 2019 හා 2020 වර්ෂවලදී ගෙන්වීමට නියමිත සතුව සඳහා ද අත්තිකාරම් ගෙවා තිබුණු අතර විදේශීය බැංකුවකින් ණය පදනමට ලබා ගන්නා මෙම මුදල් සඳහා පොලිය සහ විදේශ විනිමය අවප්‍රමාණයවීමේ අලාභයද එම සතුව රට තුළට ගෙන ඒමට පෙර සිටම ශ්‍රී ලංකා රජයට දැරීමට සිදු වී තිබුණු අතර රජයට අදාළ සැපයීම් හා සේවා ලබා ගැනීමකින් තොරව රජයේ මුදල් විදේශීය සැපයුම්කරුවෙකුගේ පරිහරණයට ලක්වීමට ඉඩ දී තිබුණි.

ශීතාගාර ඉදිකිරීම

වෙළෙඳපොල මිල ස්ථායීකරණය ඇති කිරීමට මෙන්ම පසු අස්වනු හානිය අවම කිරීම සඳහා පෞද්ගලික අංශය විසින් කළමනාකරණය කරනු ලබන ශීතාගාර 5ක් ඉදිකිරීම සඳහා 2016 වර්ෂයේ අයවැය

ඇස්තමේන්තුව මගින් රු.මිලියන 2,000 ක ප්‍රතිපාදන සලසා තිබුණි. මෙම ව්‍යාපෘතිය සංවර්ධන හා සැලැස්සුම් අංශය යටතේ 2016 ජනවාරි මාසයේ සිට 2016 දෙසැම්බර් මාසය දක්වා වූ වර්ෂයක කාලය තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කර ශීතාගාර 2 ක් පමණක් ඉදිකිරීමට තීරණය කර තිබුණි. පසුව 2017 අප්‍රේල් 04 දින සිට දෙසැම්බර් 31 දින දක්වා මෙම ඉදිකිරීම් සඳහා රු.මිලියන 500 ක ප්‍රතිපාදන සලසා ගෙන තිබුණි. 2018 මාර්තු මස 14 දින වන විට ඉඩම් සපයා ගැනීමේ නොහැකි තත්ත්වයක් තුළ ප්‍රසම්පාදන කටයුතු නවතා තිබුණි.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ දායකත්වය අඩුවීම

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ හා මහ බැංකු වාර්ෂික වාර්තා අනුව සමාලෝචිත වර්ෂය තුළ රටෙහි සමස්ත කිරි නිෂ්පාදනය ලීටර 396,198,000 ක්ද, පොල් නිෂ්පාදනය ගෙඩි 2,450,000,000 ක්ද, කුකුළු නිෂ්පාදනය සතුව 21,275,820 ක් ද වූ අතර එයින් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ කිරි නිෂ්පාදනය ලීටර 15,003,767 ක් ද පොල් නිෂ්පාදනය ගෙඩි 14,227,509 ක්ද කුකුළු නිෂ්පාදනය සතුව 2,873,941 ක්ද පමණක් වී තිබුණි. ඒ අනුව මණ්ඩලයේ දායකත්වය කිරි නිෂ්පාදනයෙන් සියයට 3.8 ක්, පොල් නිෂ්පාදනයෙන් සියයට 0.6 ක් හා කුකුළු නිෂ්පාදනයෙන් සියයට 13.5 ක්ද වූයේ දායකත්වය ඉතා පහළ මට්ටමක පැවතුණි.

නගර සැලසුම් හා ජල සම්පාදනය

පිරිසිදු පානීය ජලය සඳහා ඇති ප්‍රවේශය, නාගරික ප්‍රදේශ තුළ මලාප්‍රවාහනය බැහැර කිරීම ආවරණය හා දිවයින පුරා නගර මනා ලෙස සැලැසුම්කරණය සහතික කිරීම නගර සැලැසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයෙන් හා ඒ යටතේ ඇති ආයතනයන් අපේක්ෂා කරන ලද ප්‍රතිඵලය වී තිබුණි. එම ප්‍රතිඵලය අත්පත් කර ගැනීම සඳහා අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතන විසින් පහත සඳහන් කාර්යභාරයන් ඉටු කළ යුතුව තිබුණි.

- විශේෂ නගර සැලැසුම්කරණය හා සංවර්ධනය.
- නාගරික සංවර්ධන කාර්යයන් ඉටුකිරීම සඳහා ජාතික භෞතික සැලැසුම් පදනම් කරගෙන සියළු ඉදිකිරීම් කටයුතු මෙහෙයවීම හා ක්‍රියාත්මක කිරීම.
- සෑම පුරවැසියෙකුටම පිරිසිදු පානීය ජලය ලබාදීම තහවුරු කිරීම සඳහා අවශ්‍ය වන ක්‍රියාමාර්ග ගැනීම.
- ජල සම්පාදන සේවා, ජලාපවහන පද්ධති සහ සනීපාරක්ෂක පහසුකම් විමර්ශනය කිරීම, සැලැසුම් කිරීම, නිර්මාණය කිරීම, ඉදිකිරීම, මෙහෙයවීම හා නඩත්තු කිරීම.
- ප්‍රජා ජලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘති කාර්යක්ෂමව සහ විධිමත්ව ඉටු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.


අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතන විසින් ඉහත සඳහන් කාර්යභාරය ඉටු කිරීම සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණන පරීක්ෂණවලදී පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

නල ජල සම්බන්ධතා ලබාදීම අපේක්ෂිත මට්ටමට ළඟා නොවීම

ජල සැපයුම හා සනීපාරක්ෂාව අරමුණු කරගනිමින් මණ්ඩලය විසින් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මහා පරිමාණ ජල සම්පාදන විදේශාධාර ව්‍යාපෘති 42 ක්ද, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති 2 ක්ද, ජල ආංශික ප්‍රජා පහසුකම් සඳහා යෝජනාක්‍රම 15 ක්ද, දේශීය ණය ආධාර යටතේ ව්‍යාපෘතීන් 15 ක්ද, ක්‍රියාත්මක කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට මුළු ජල සැපයුම් සම්බන්ධතා 2,219,172 ක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ලබා දී තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂය අවසන් වන විට ජල සැපයුම් සම්බන්ධතා 2,323,669 ක් ලබා දීමට අපේක්ෂා කර තිබුණත්, ඉන් ජල සැපයුම් සම්බන්ධතා 104,497 ක් අඩුවෙන් ලබා දී තිබුණි. එය අපේක්ෂිත මට්ටමට වඩා 104,497 ක අඩු වීමකි. එමෙන්ම 2015 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂයේදී ජල සැපයුම් සම්බන්ධතා 138,750 ක වර්ධනයක් ලබා දී තිබුණි. 2017 වර්ෂයේදී 2016 වර්ෂයට සාපේක්ෂව ජල සැපයුම් සම්බන්ධතා 126,703 ක වර්ධනය වී තිබුණත්, ඉකුත් වර්ෂයේ වර්ධනයට සාපේක්ෂව අඩු වී තිබුණි.

පිරිපහදු ජල නිෂ්පාදනය, බෙදාහැරීම හා පිරිවැය සමාලෝචනය


ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පිරිපහදු කළ ජල නිෂ්පාදනය, නිෂ්පාදිත ජල ධාරිතාවෙන් පාරිභෝජනය කරන ලද ජල ප්‍රමාණය හා ආදායම් නොලබන ජල ප්‍රමාණය ඉකුත් වර්ෂවලදී මෙන්ම සමාලෝචිත වර්ෂයේදීද, ඉහළ අගයක් ගෙන තිබුණි. විස්තර රූපසටහන 36 හි දැක්වේ.



රූපසටහන 36- පිරිසිදු ජල නිෂ්පාදනය, පාරිභෝජනය හා ආදායම් නොලබන ජලය

2013 වර්ෂය සමඟ සැසඳීමේදී 2017 වර්ෂය දක්වා ජල නිෂ්පාදනය හා පාරිභෝජනය ක්‍රමිකව වැඩිවී තිබුණි. 2015 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා ආදායම් නොලබන ජල ප්‍රමාණයද ක්‍රමිකව වැඩිවී තිබුණි. නීති විරෝධී ලෙස ජලය ලබාගැනීම, දෝෂ සහිත නල පැවතීම හා නොමිලේ ලබාදෙන ජලය හේතුවෙන් සමාලෝචිත වර්ෂයේදී සැලකිය යුතු ආදායමක් මණ්ඩලයට අහිමිවී තිබුණි.


සමාලෝචිත වර්ෂයේදී රටපුරා සමස්ථ ආදායම් නොලබන ජල අනුපාතය මුළු ජල නිෂ්පාදනයෙන් සියයට 25.24 ක් වී තිබුණි. ඉකුත් වර්ෂ සමඟ සැසඳීමේදී එම අනුපාතය ක්‍රමිකව අඩු වී තිබුණි. විස්තර රූපසටහන 37 හි දැක්වේ.



රූප සටහන 37 - මුළු ජල නිෂ්පාදනයෙන් ආදායම් නොලබන ජල ප්‍රමාණයේ ප්‍රතිශතය

2017 වර්ෂයේදී කොළඹ නගරයේ ආදායම් නොලබන ජල ප්‍රමාණයේ ප්‍රතිශතය 43 ක් වශයෙන් ඇස්තමේන්තු කර තිබුණත්, එම ඇස්තමේන්තුගත ප්‍රතිශතයද ඉක්මවා සියයට 43.14 ක ඉහළ ප්‍රතිශතයක් ගෙන තිබුණි. එම ප්‍රතිශතය 2013 වර්ෂයේදී සියයට 47.71 ක සිට 2017 වර්ෂය අවසාන වන විට සියයට

43.14 ක් දක්වා අඩු කර ගැනීමට සමත් වී තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂයේදී මෙන් ඉකුත් වර්ෂවලද ඇස්තමේන්තු කර තිබුණු ප්‍රතිශතයන් ඉක්මවා ආදායම් නොලබන ජල ප්‍රතිශතය වැඩි වී තිබුණි. විස්තර රූප සටහන 38 හි දැක්වේ.




රූපසටහන 38. - කොළඹ නගරයේ ආදායම් නොලබන ජල ප්‍රමාණයේ ප්‍රතිශතය ඇස්තමේන්තුගත ප්‍රමාණය ඉක්මවී

ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිඵලය

2013 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා මණ්ඩලයේ ජල විකුණුම් ආදායම ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කර තිබුණි. නමුත් ඉකුත් වර්ෂ වල විකුණුම් ආදායමේ වැඩිවීමේ ප්‍රතිශතයන් සමඟ සැසඳීමේ 2017 වර්ෂයේ විකුණුම් ආදායම වැඩිවීමේ ප්‍රතිශතය සියයට 1.17 ක් වැනි පහළ අගයක් ගෙන තිබුණි. 2016 වර්ෂය හැර අනෙකුත් සෑම වර්ෂයකම

විකුණුම් ආදායම් වැඩිවීමේ ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් විකුණුම් පිරිවැය වැඩි වී තිබුණි. ඉකුත් වර්ෂය හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේදී මූල්‍ය ආදායම සියයට 6 කින් අඩු වී මූල්‍ය වියදම සියයට 303 කින් වැඩි වී තිබුණි. ඒ අනුව ඉකුත් වර්ෂය හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ලාභය රු.මිලියන 1,758.9 ක සිට රු.මිලියන 738 ක් දක්වා සියයට 58 කින් අඩු වී තිබුණි. විස්තර රූපසටහන 39 හි දැක්වේ.



රූපසටහන 39 - ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිඵල

විදේශ ණය ආධාර උපයෝජනය නොකිරීම

වියළි කලාපීය නාගරික ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය සඳහා වූ ණය ගිවිසුම අනුව ණය ලබා දෙන කාල සීමාව 2017 අගෝස්තු මාසයේදී අවසන් වී තිබුණි. ණය ගිවිසුම අනුව එ.ජ.ඩො. මිලියන 13.6 ක් වූ විදේශීය ණය හා ආධාර උපයෝජනය කර නොතිබුණි. හලාවත හා පුත්තලම ප්‍රදේශවල පවතින ජල පවිත්‍රාගාර දෙකෙහි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට සිදු වී තිබුණු කාල පමාව නිසා එම කොන්ත්‍රාත්තුව අවලංගු කර තිබීම හා ජේරු ආරු ජලාශයේ ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතිය ඉදිකිරීමේ කාර්ය වෙනුවෙන් කොන්ත්‍රාත්තකරු විසින් ප්‍රමිතියෙන් තොර සපයා තිබුණු ජල නල ඉවත් කර ප්‍රමිතියෙන් යුත් ජල නල සපයා නොතිබීම නිසා එම ප්‍රමාදයන් සිදු වීම නිසා වවුනියාව ප්‍රදේශයේ ජල සම්පාදන කටයුතු ප්‍රමාද වී තිබුණි.

ක්‍රියාකාරීව මැදිහත් නොවූ කාර්යයන් වෙනුවෙන් ලාභ හා පොදු කාර්ය වියදම් ගෙවීම

ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කර තිබුණු පහත සඳහන් ව්‍යාපෘති වෙනුවෙන් කොන්ත්‍රාත්කරු ක්‍රියාකාරී ලෙස මැදිහත් නොවූ කාර්යයන් වෙනුවෙන් මණ්ඩලය විසින් කොන්ත්‍රාත්කරු වෙත ගෙවීම් කර තිබුණි.

- මොණරාගල, බුක්තල ඒකාබද්ධ ජල සම්පාදන යෝජනා ක්‍රමය**

ඉහත සඳහන් යෝජනා ක්‍රමය සඳහා බෙල්ජියම් රජය හා දේශීය වාණිජ බැංකුවක් විසින් මූල්‍යණය කර තිබුණු අතර එහි මුළු පිරිවැය රු.මිලියන 5,545.48 ක් වී තිබුණි. ඊට අදාළ කොන්ත්‍රාත්තුව විදේශීය

කොන්ත්‍රාත්කරුවෙකු වෙත 2014 ජුනි 16 දින පිරිනමා තිබුණි. මණ්ඩලය හා කොන්ත්‍රාත්කරු අතර 2015 නොවැම්බර් 30 දින එකඟ වූ අවබෝධතා ගිවිසුම ප්‍රකාරව යුරෝ 500,000 ක කාර්යයන් උප කොන්ත්‍රාත්තුවක් ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවාහන මන්ඩලය විසින් ඉටු කිරීම සඳහා භාර ගෙන තිබුණු අතර ඒ වෙනුවෙන් යුරෝ 500,000 ක් ප්‍රතිපාදනයෙන් යුරෝ 400,000 ක් හෙවත් රු.මිලියන 62.81 ක් මණ්ඩලය වෙත ප්‍රේෂණය කර තිබුණි. ඉතිරි යුරෝ 100,000 හෙවත් රු.මිලියන 15.70 ක් කොන්ත්‍රාත්කරු ක්‍රියාකාරීව මැදිහත්වීමකින් තොරව ලාභ හා පොදු කාර්ය වියදම් ලෙස කොන්ත්‍රාත්කරු අය කර ගෙන තිබුණි.

- විසල් මහනුවර ජල සම්පාදන ව්‍යාපෘතිය**

මෙම ව්‍යාපෘතිය ජපාන ජාතික සහයෝගීතා ආයතනය (ජයිකා) විසින් මූල්‍යණය කර තිබුණු අතර එහි මුළු පිරිවැය රු.මිලියන 7,146 ක් වී තිබුණි. ව්‍යාපෘති අරමුණුවලට පරිහානීරව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපතිවරයාගේ ප්‍රයෝජනය සඳහා ව්‍යාපෘති මුදලින් ජීප් රථයක් මිලදී ගැනීමට මණ්ඩලය විසින් ව්‍යාපෘතියෙන් කරන ලද ඉල්ලීමට අනුව කොන්ත්‍රාත්කරු විසින් තාවකාලික මුදල් (Provisional Sum) වලින් රු.මිලියන 18.60 ක් 2016 මාර්තු 18 දින වෙක්පතක් මගින් මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට ප්‍රේෂණය කර තිබුණි. නමුත් එම මුදලින් වාහනය මිලදී ගෙන නොතිබුණි. එම මුදල් ප්‍රේෂණය කිරීම වෙනුවෙන් කොන්ත්‍රාත්කරු විසින් සහභාගිත්ව ගාස්තු ලෙස (Attendants Fees) රු.980,000 ක් අයකර ගෙන තිබුණි.

කොන්ත්‍රාත් කඩිනමින් නිම නොකර කාල දිගුවන් ලබාදීම

විසල් දඹුල්ල ජල සම්පාදන ව්‍යාපෘතිය 2012 මාර්තු 06 දින ආරම්භ කර 2014 සැප්තැම්බර් 05 වන දින වන විට මාස 30 කින් නිම කිරීමට මූලිකව සැලසුම් කර තිබුණි. එම කාල පරිච්ඡේදය තුළ නිම කිරීමට අපොහොසත් වී තිබුණු අතර, අවස්ථා 05 කදී මාස 43 ක කාල දිගු ලබා දී තිබුණත් 2018 ජුනි 30 දින වන විටත් කොන්ත්‍රාත්තූ ව නිම කර නොතිබුණි. නමුත් රජය විසින් ව්‍යාපෘතිය සඳහා ලබාගත් ණය වෙනුවෙන් 2016 දෙසැම්බර් 31 දින වන විට ණය වාරික හා ණය පොළී ලෙස පිළිවෙලින් රු.මිලියන 1,964.32 ක් හා රු.මිලියන 677 ක් ගෙවා තිබුණි. 2018 ජුනි 30 දින වන විට මණ්ඩලයට ව්‍යාපෘතිය තුළින් කිසිදු ප්‍රතිලාභයක් ලබා ගෙන නොතිබුණි. එම කාලය සඳහා ව්‍යාපෘති කාර්යාලය පවත්වාගෙන යාමට සිදුවීමෙන් 2017 දෙසැම්බර් 31 දින වන විට කාර්ය මණ්ඩල හා පොදු කාර්ය වියදම් ලෙස රු. මිලියන 151 ක අමතර වියදමක්ද කර තිබුණි.

සාමාන්‍ය වෙළෙඳපොළ වටිනාකම ඉක්මවා ඉදිකිරීම් සිදු කිරීම

මොණරාගල, බුත්තල ඒකාබද්ධ ජලසම්පාදන යෝජනා ක්‍රමය යටතේ කුඹුක්කන, මඩුල්ල හා හොරොම්බුව ප්‍රදේශයන්හි ඉදිකර තිබූ දෙමහල්

ගොඩනැගිල්ල, මෙහෙයුම් නිල නිවාස දෙකක්, කාර්ය භාර නිල නිවාස දෙකක්, තාක්ෂණික නිල නිවාසයක් ඇතුළු ආරක්ෂක නිල නිවාස දෙකක් සඳහා රු.මිලියන 103.37 ක් කොන්ත්‍රාත්කරු වෙත ගෙවා තිබුණි. එම ඉදිකිරීම් සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ මිලගණන් වලට අනුව එහි ඉදිකිරීම් පිරිවැය රු.මිලියන 52.48 ක් වී තිබුණි.

විද්‍යාගාරය භාවිතයට නොගෙන අත්හැර දැමීම

විසල් මහනුවර ජලසම්පාදන ව්‍යාපෘතිය විසින් රු.මිලියන 166.99 ක් වැය කර මධ්‍යම පළාත වෙනුවෙන් ජල මෙවලම් පරීක්ෂා කිරීම සඳහා විද්‍යාගාරයක් ඉදිකර තිබුණි. මණ්ඩලය විසින් ලබාදෙන සේවාවේ ගුණාත්මකභාවය වැඩි කිරීම හා ආදායම් නොලබන ජල පරිමාව අඩුකිරීම අරමුණු කර ගෙන මෙම විද්‍යාගාරය ඉදිකර තිබුණි. නමුත් විද්‍යාගාරය පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය පුහුණු කාර්යය මණ්ඩලය ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් අනුයුක්ත කිරීමට කටයුතු නොකිරීම නිසා විද්‍යාගාරය පවත්වාගෙන යාමට අවශ්‍ය වන අන්තර්ජාතික ISO 17025 ප්‍රමිති සහතිකය ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලය මගින් (Sri Lanka Accreditation Board) ලබා දී නොතිබුණි. ඒ හේතුවෙන් විද්‍යාගාරය 2016 ජනවාරි 01 දින සිට භාවිතයට ගැනීමට නොහැකිවී තිබුණි.

වාරිමාර්ග හා ජල සම්පත්

කෘෂිකාර්මික කාර්යයන් සඳහා අවශ්‍ය කෙරෙන වාරි ජලය පැවැතීම සහතික කිරීම මෙම අංශයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය වී තිබුණි. එම ප්‍රතිඵලය අත් කර ගැනීම සඳහා අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුවක් හා ව්‍යවස්ථාපිත ආයතන දෙකක් විසින් පහත සඳහන් කාර්යභාරයන් ඉටු කළ යුතුව තිබුණි.

- වාරිමාර්ග, ජලාශ, ජල සම්පත් කළමනාකරණ විෂයයන්ට සහ අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය ව්‍යාපාරයන්හි විෂයපථය යටතට එන සෑම විෂයයකටම අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති සැකසීම හා ක්‍රියාත්මක කිරීම
- වාරිමාර්ග යෝජනා ක්‍රම ජලාපවාහන සහ ගංවතුර ආරක්ෂණ යෝජනා ක්‍රම, ලවණ ජලය ඉවත් කිරීමේ යෝජනා ක්‍රම, ප්‍රවර්ධනය, ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම, නඩත්තු කිරීම, නැවත සංවර්ධනය කිරීම සහ කළමනාකරණය කිරීම
- ගංගා, ඇළ දොළ සහ අනෙකුත් ජල මූලාශ්‍ර දූෂණය වැලැක්වීම.
- වැසි ජලය රැස් කිරීම
- ඉංජිනේරු උපදේශන සේවා සහ ඉදිකිරීම්
- ජල සම්පත් මණ්ඩල පනත ක්‍රියාත්මක කිරීම.

ඉහත සඳහන් කාර්යභාරයන් අමාත්‍යාංශය හා ඒ යටතේ වන ආයතන විසින් ඉටු කිරීම පිළිබඳව සිදු කරන ලද නියැදි විගණන පරීක්ෂාවේදී පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

අමාත්‍යාංශයේ කාර්යභාරයට අයත් නොවූ කාර්යයන් ඉටු කිරීම

ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය වෙත බෙදා හැරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් පෙරසවි ගොඩනැගිලි මිලදී ගෙන වාරික 07 කින් ගෙවීම සඳහා 2012 ජූලි 05 දින වන සමාගමක් සමඟ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය ගිවිසුමකට එළඹ තිබුණි. ඒ වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේ දී රු.මිලියන 560.76 ක් ගෙවා තිබුණි. ඒ අනුව 2012 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය අවසන් වන විට එකතුව රු.මිලියන 13,003.30 ක් ගෙවා තිබුණි. එම පෙරසවි ගොඩනැගිලි මිලදී ගැනීම අමාත්‍යාංශය විෂය පථයට අයත් කාර්යභාරයක් නොවන අතර අමාත්‍යාංශ ක්‍රියාකාරී සැලැස්මටද ඇතුළත් කර නොතිබුණි. තවද ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය වෙත භාරදුන් මුළු නිවාස සංඛ්‍යාව සහ එම නිවාස සතුටුදායක ලෙස සවි කළ බවට ආයතන ප්‍රධානීන්ගෙන් ලබාගත් සහතික ද 2018 ජූනි 30 දින වන විටත් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීම

අමාත්‍යාංශය විසින් ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය සඳහා 2014 හා 2015 වර්ෂවලදී රු.මිලියන 4,011.05 ක් වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් ලෙස විදේශීය සමාගමක් වෙත ගෙවා තිබුණි. එම අත්තිකාරම් වලින් රු.මිලියන 2,972.49 ක් පාර්ලිමේන්තුව විසින් ප්‍රමාණවත් ප්‍රතිපාදන සලසා නොතිබුණු වැය විෂයයක වියදමක් ලෙස ගිණුම්ගත කර තිබුණි. මේ නිසා 2015 වර්ෂයේදී අධිවැයක් අමාත්‍යාංශය විසින් සිදු කර තිබුණි. එම අධිවැය 2018 ජූලි 31 දින

වන විටත් පාර්ලිමේන්තුව විසින් අනුමත කර නොතිබුණි. ව්‍යාපෘතිය හඳුනාගැනීම, කොන්ත්‍රීත්කරුවෙකු තෝරා ගැනීම, අත්තිකාරම් ලබා දීම, ක්‍රියාත්මක කිරීම හා පසු විපරම් කිරීම යන කරුණුවලදී මනා සැලසුම් සැකසීම, විනිවිද භාවය ආරක්ෂා කිරීම හා රෙගුලාසිවලට අනුගත වීම අදාළ වගකිව යුතු පාර්ශව විසින් සැලකිය යුතු මට්ටමින් පැහැර හැර තිබුණි. ව්‍යාපෘතිය සඳහා රජය වැය කර තිබුණු මුදලට සාපේක්ෂව කිසිදු සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබී නොතිබුණු අතර රජයේ සම්පත් අනාර්ථක ලෙස උපයෝජනයට ලක්වීමට ඉඩකඩ ලබා දී තිබුණි. අදාළ අත්තිකාරම් මුදල ගෙවීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති බව තහවුරු වී තිබියදීත් ඒ පිළිබඳව නිසි සැලකිල්ලක් නොදක්වා අරමුදල් නිදහස් කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් වගකිව යුතු බව ද නිරීක්ෂණය විය. එළඹ තිබුණු ගිවිසුම ප්‍රකාරව කටයුතු කර නොතිබුණු අතර 2018 ජූලි 31 දින වන විටත් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර නොතිබුණි.

පවරා නොගත් වත්කම් අවිධිමත් ලෙස පරිහරණය කිරීම

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ගොඩනැගිලිවල වාර්ෂාර්භ හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය විසින් කොන්මලේ ජාත්‍යන්තර පුහුණු ආයතනය ස්ථාපිත කර තිබුණි. විධිමත් පරිදි එම ගොඩනැගිලි අමාත්‍යාංශය වෙත පවරා ගැනීමකින් තොරව සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 7.03 ක් වැය කර ගොඩනැගිලි ඉදිකිරීම් හා නඩත්තු කිරීම් සිදු කර තිබුණි.

ව්‍යාපෘති නිම නොකර අත්හැර දැමීම

වාර්ෂාර්භ දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන කාර්යභාරයන් ඉටු කිරීම සඳහා සමාලෝචිත වර්ෂය අවසන් වන විට

ඇස්තමේන්තුගත පිරිවැය එකතුව රු.මිලියන 667 ක් වූ ව්‍යාපෘති 54 ක් ආරම්භ කර ඒ සඳහා එකතුව රු.මිලියන 401 ක් වැය කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට එම ව්‍යාපෘති නිම නොකර අත්හැර තිබුණි.

යාන් ඔය ව්‍යාපෘතිය නිසා පරිසරයට සිදුවන බලපෑම

යාන් ඔය ජලාශය ඉදිකිරීමේ දී වනාන්තරයට සිදුවන හානිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සිටුවන ලද පැල මැරී ගොස් තිබුණු අතර ඉතිරි පැල සිටුවිය යුතු කාලය ඉක්ම ගොස් තිබුණි. ප්‍රධාන මාර්ගයට සමීපයෙන් අනාරක්ෂිතව නැවත වන වගාව සිදු කර තිබීම නිසා සතුන් විසින් එම වන වගාවට හානි කර තිබුණි. තවද ජලාශයට යටවන රක්ෂිතයේ විනාශ වී තිබුණු ගස් 100,000 ක් වෙනුවෙන් පැල 300,000 ක් වැවීමට රු.මිලියන 17 ක් වැය කර තිබුණි. 2018 ජූනි 30 දින වන විටත් කිසිදු පැලයක් රෝපනය කර නොතිබුණි. ජලාශය ඉදි කරන භූමියේ වැලි ඉවත් කිරීමෙන් පසුව එම භූමියේ ඇති වලවල් නැවත පිරවිය යුතුව තිබුණු අතර වැලි කැණීම් 2017 දෙසැම්බර් 31 දින අවසන් කළ යුතු බවට තීරණය කර තිබුණි. 2018 ජූනි 30 දින වන විටත් ඒ අනුව කටයුතු නොකර වැලි කැනීම්කරුවන්ට විරුද්ධව නීතිමය පියවරද ගෙන නොතිබුණි. ජලාශයේ බැම්මට කිලෝ මීටර් එකක් ඇතුළත ප්‍රදේශය අධි සංවේදී කළාපයක් වශයෙන් හඳුනාගෙන තිබුණ ද, එම ප්‍රදේශයේ ද වැලි කැනීම් සහ වැලි සේදීම් කටයුතු සිදු කර තිබුණි. ජලාශය ඉදිකරන භූමිය තුළ වැලි කැනීම් කරන ස්ථාන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නියාමනය කළ යුතු වුව ද එසේ කර නොතිබුණි. වැලි කැනීම් කරන ලද වලවල්වල බෑවුම V කෝණයකින් තිබිය යුතු වුව ද සියළුම වලවල් සෘජු

බැවුමකින් යුක්ත ව පවතින පරිදි වැලි කැනීම් සිදු කර තිබුණි. වැලි කැනීම් කිරීම සඳහා නිකුත් කරන ලද කොන්දේසි අනුව ගැඹුර මීටර් 03 නොඉක්මවිය යුතු වුවද වැලි කැනීම් සිදු කර තිබුණු වලවල්වල ගැඹුර මීටර් 10 ත් 12 ත් අතර ප්‍රමාණයක් ගෙන තිබුණි.

විධිමත් පරිදි පවරා නොගත් වාහන

විවිධ රාජ්‍ය ආයතනවලින් ලැබී තිබුණු වාහන 137 ක් වාර්ෂික දෙපාර්තමේන්තුව විසින් භාවිත කරමින් තිබුණ ද, 2018 ජුනි 30 දින වන විටත් එම වාහන විධිමත් පරිදි පවරා ගැනීමට දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර නොතිබුණි.

මිණුම් උපකරණ උනතාව

2002 වර්ෂයට පෙර ජල ශක්ති අංශයේ රු.මිලියන 4.31 ක මිණුම් උපකරණ උනතාවයක් සිදු වී තිබුණි. ඒ සම්බන්ධයෙන් වගකිව යුතු එම අංශයේ සේවය කර 2002 මැයි 09 දින අනිවාර්ය විශ්‍රාම ගත්වන ලද ගබඩා භාරකරුවකුට නඩු පවරා තිබුණි. එම නඩුවේ තීන්දුව අනුව එම උනතාවයෙන් රු.411,051 ක් පමණක් එම නිලධාරියාගෙන් අයකර ගෙන තිබුණි. මෙම උනතාවය සිදු වී 2018 ජුනි 30 දින වන විට වර්ෂ 14 කට වැඩි කාලයක් ගත වී තිබුණත්, ඒ සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 104(4) ප්‍රකාරව කටයුතු කර පුර්ණ වාර්තාවක් ඉදිරිපත් කර නොතිබුණි. ඒ අනුව උනතාවයෙන් තවදුරටත් අය කර ගත යුතු මුදල සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් වාර්ෂික දෙපාර්තමේන්තුව විසින් ගෙන නොතිබුණි.

වාරි තාක්ෂණයෙන් බැහැරව සොරොච්ච ඉදිකිරීම

මොනරාගල දිස්ත්‍රික්කයේ හල්මිල්ල පිල්ලෑව වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා

සකස් කරන ලද රු.මිලියන 2.22 ක් වූ ඇස්තමේන්තුවක් අනුව සෘජු ශ්‍රම පදනම යටතේ වැල්ලවාය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය විසින් රු.මිලියන 3.86 ක් වැය කර සාමාන්‍ය වාරි තාක්ෂණයෙන් බැහැරව වැව බැම්මට පිටතින් සෙරොච්ච ඉදි කර තිබුණි. එසේ සොරොච්ච ඉදි කිරීමෙන් පසු වැවෙහි ජලය සොරොච්ච දෙපසින් කාන්දුවීම නිසා නැවත වැව ඇතුළින් සොරොච්චක් ඉදි කිරීමට රු.මිලියන 4.47 ක ඇස්තමේන්තුවක් සකස් කර තිබුණි. ඒ අනුව පිළිගත් වාරි තාක්ෂණයෙන් බැහැරව සොරොච්ච ඉදි කිරීම සඳහා වැය කරන ලද රු.මිලියන 3.86 ක වියදම නිෂ්ඵල වී තිබුණි.

නිලධාරියෙකු විසින් ගෙවිය යුතු වන්දි දෙපාර්තමේන්තුව ගෙවීම

දෙපාර්තමේන්තුවේ වාර්ෂික ඉංජිනේරුවරයෙකු විසින් විධිමත් පරිදි අනුමැතිය ලබා නොගෙන දෙපාර්තමේන්තුව සතු වාහනයක් ධාවනය කර 2013 සැප්තැම්බර් 15 දින අනතුරකට ලක් වී යතුරුපැදිකරුවෙකු මරණයට පත් වී තිබුණි. එම අනතුර සම්බන්ධයෙන් අදාළ ඉංජිනේරුවරයා වරදකරු වී අවුරුදු 2 ක සිර දඩුවම අවුරුදු 3 කට අත්හිටුවා තිබුණි. එම අනතුර නිසා අගතියට පත් පාර්ශවය විසින් වන්දි ඉල්ලා පවරන ලද නඩුවේ තීන්දුව අනුව දෙපාර්තමේන්තුව වාණිජ බැංකුවක පවත්වා ගෙන ගිය ජංගම ගිණුමක් තහනම් කර ඉන් රු. මිලියන 2.49 ක් 2017 සැප්තැම්බර් 19 දින මහාධිකරණය විසින් ඉවත් කර ගෙන තිබුණි. දෙපාර්තමේන්තුව විසින් එසේ බැංකුව විසින් අයකර ගත් මුදල අත්තිකාරම් ගෙවීමක් ලෙස සලකා කටයුතු කර තිබුණි. එම අත්තිකාරම අදාළ නිලධාරියාගෙන් අයකර ගෙන එය නිරවුල් කළ යුතු වුවත්, 2018 ජුනි 30 දින වන විටත් අදාළ නිලධාරියාගෙන් එම මුදල අයකර ගෙන ගෙවා තිබුණු අත්තිකාරම් මුදල පියවා නොතිබුණි.

අනුමැතියකින් තොරව දීමනා ගෙවීම

අමාත්‍යාංශය යටතේ පවතින ජල සම්පත් මණ්ඩලයේ නිලධාරීන් සඳහා ආයතනයට ආකර්ෂණය කර ගැනීමේ දිරි ගැන්වීමේ දීමනාවක් ගෙවීම සුදුසු බවට අමාත්‍යාංශයේ

ලේකම්වරයා අනුමත කර භාණ්ඩාගාර ලේකම්වරයාගේ අනුමැතියක් ලබා ගැනීමකින් තොරව 2014 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා රු.මිලියන 8.47 ක දීමනා ගෙවා තිබුණි.

වනජීවී සම්පත් සංරක්ෂණය

නිරසර සංවර්ධනයක් සහිත පරිසර හිතකාරම් ජාතියක් බිහිකිරීම වනජීවී සම්පත් සංරක්ෂණයෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය වී තිබුණි. එම ප්‍රතිඵලය අත්පත් කර ගැනීම සඳහා නිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු තුනක් හා ව්‍යවස්ථාපිත ආයතනයක් විසින් පහත සඳහන් කාර්යභාරයන් ඉටු කළ යුතුව තිබුණි.

- නිරසර සංවර්ධනය හා වනජීවී විෂයයන්ට හා අදාළ දෙපාර්තමේන්තුවල ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති ස්ථාපිත කිරීම
- පරිසර වෙනස්කම් සහ කාබන් භාවිතය අවම ආර්ථිකයක් සහිත නිරසර සංවර්ධනයක් ඇති කිරීම සඳහා නීති සහ උපාය මාර්ග සම්පාදනය කිරීම
- නිරසර මිණුම් සහ පාරිසරික පියසටහන් දර්ශකය සම්පාදනය කිරීම
- නිරසර සංවර්ධනය සඳහා ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීම
- ශ්‍රී ලංකාවේ වෘක්ෂලතා සංරක්ෂණය, උද්භිද උද්‍යාන නඩත්තුව සහ මල්වගා කර්මාන්තය වැඩිදියුණු කිරීම
- සිවුපාවුන්, පක්ෂීන් සහ උරගයින් ආදී විවිධ සතුන් ඒකරාශී කිරීම සහ ප්‍රදර්ශනය කිරීමට අදාළ කටයුතු
- වනජීවී සම්පත් සංරක්ෂණය
- වනජීවී ආරක්ෂිත ප්‍රදේශයන්හි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයේදී අදාළ පරිසර පද්ධති සංරක්ෂණය කිරීම අවධාරණය සඳහා අවශ්‍ය පියවර ගැනීම


අමාත්‍යාංශය හා ඒ යටතේ වන ආයතන විසින් ඉහත සඳහන් කාර්යභාරයන් ඉටු කිරීම සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණන පරීක්ෂණවලදී පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

නිරසර සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ දැනුවත් නොකිරීම

නිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය රටේ නිරසර සංවර්ධන අවශ්‍යතා සහ නිර්ණායකයන් ඒකාබද්ධ කිරීම සඳහා වඩා යහපත් විසඳුම් ලඟා කර ගැනීමේ අරමුණින් පිහිටුවා තිබුණි. නමුත් එම අමාත්‍යාංශය යටතේ ඇති වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සත්ව සංරක්ෂණය සම්බන්ධයෙන් වන නිරසර අරමුණු හා ඉලක්කයන් පිළිබඳව නිවැරදි දැනුවත් කිරීමේ වැඩසටහන් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ක්‍රියාත්මක කර නොතිබුණි. තවද සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කිරීමේදී එම අරමුණු කරා ළඟාවීමට හැකි අයුරින් ප්‍රතිපාදන සලසා ගෙන නොතිබුණි.


උද්භිද උද්‍යාන හා සත්වෝද්‍යාන නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ අඩුවීම

ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන හා සත්වෝද්‍යානය නරඹීමට පැමිණෙන සංචාරකයින් පැමිණීම පසුගිය වර්ෂ කිහිපය තුළ වාර්ධනය වී තිබුණත්, සමාලෝචිත වර්ෂයේදී ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී අඩුවීමක් නිරීක්ෂණය විය. ඉකුත් වර්ෂයේදී දේශීය හා විදේශීය සංචාරකයින් පිළිවෙලින් මිලියන 5.14 දෙනෙකු හා මිලියන 0.88 දෙනෙකු වශයෙන් එකතුව මිලියන 6.02 දෙනෙකු පැමිණ තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂය අවසාන වන විට පිළිවෙලින් මිලියන 4.91 දෙනෙකු හා මිලියන 0.81 දෙනෙකු වශයෙන් එකතුව මිලියන 5.72 දෙනෙක් දක්වා අඩු වී තිබුණි. විස්තර රූපසටහන 40 හි දැක්වේ.



රූපසටහන 40: උද්භිද උද්‍යාන හා සත්වෝද්‍යානය නැරඹීම සඳහා පැමිණි සංචාරකයන් ගණන
 මූලාශ්‍රය: 2017 වර්ෂයේ කාර්යසාධන වාර්තාව

එමෙන්ම ඉකුත් වර්ෂයේදී රු.මිලියන 1.78 ක ආදායමක් රැස් කර තිබුණත්, සමාලෝචිත වර්ෂය අවසන් වන විට එය රු.මිලියන 1.75 ක් දක්වා අඩු වී තිබුණි. විස්තර රූපසටහන 41 හි දැක්වේ.




රූපසටහන 41: උද්භිද උද්‍යාන හා සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි සංචාරකයින්ගෙන් ලද ආදායම
 මූලාශ්‍රය: 2017 වර්ෂයේ කාර්යසාධන වාර්තාව

අලි මිනිස් ගැටුම

ජනාවාස තුළට වන අලින්ගේ පිවිසීම බාධක වන පරිදි විදුලි වැට, ජීව වැට හා වෙනත් නවීන ක්‍රමවේද මගින් භෞතික බාධක ස්ථාපිත කර තිබීම හේතුවෙන් පසුගිය වර්ෂයට සාපේක්ෂව අලි මරණ ගණන

සියයට 8 කින් හා මිනිස් මරණ ගණන සියයට 1 කින් අඩු වී තිබුණි. නමුත් නැගෙනහිර, ඌව හා කිලිනොච්චිය වනජීවී කළාප වල එම ප්‍රමාණයන් සමාලෝචිත වර්ෂයේදී වැඩි වී තිබුණි. පසුගිය වර්ෂ 05 ක කාලය තුළ වාර්තා වී තිබුණු අලි හා මිනිස් මරණ ගණන රූපසටහන 42 හි දැක්වේ.



රූපසටහන 42 - අලි මිනිස් ගැටුම නිසා මරණයට පත් අලි හා මිනිසුන් ගණන
මූලාශ්‍රය: 2017 කාර්යසාධන වාර්තාව

අලි මංකඩ

වන අලි යනු හුදෙක්ම ස්වභාවයෙන්ම සංචාරක සත්වයකු වන අතර ඔවුන්ට ආවේණික පුරුදු මාර්ග හෙවත් අලිමංකඩ ඔස්සේ ගමන් කරනු ලබයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙවැනි අලි මංකඩවල් 17 ක් හඳුනාගෙන තිබූ නමුත් මින්නෝරිය අලි මංකඩ පමණක් ගැසට් පත්‍රයේ පල කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි. අනෙකුත් සියළු අලිමංකඩවල පුද්ගලයින් පදිංචි වීම හා විවිධ සංවර්ධන කටයුතු සිදුකර තිබුණි. මේ හේතුවෙන් වන අලිගේ ගමන් මාර්ගයන් අවහිර වීම නිසා නිසා මිනිසා සමඟ ඇතිවන ගැටුමෙන් පාර්ශව දෙකටම හානි සිදු වී තිබුණි. එම හානිවලින් මිනිස් මරණ, ශාරීරික හානි හා දේපළවලට සිදුවන හානි ප්‍රමුඛ වී තිබුණි.

වන අලි මියයාම

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව වඳවීමේ තර්ජනයට ලක් වී ඇති දළ ඇතුන් 38 ක් පමණ පසුගිය වර්ෂ 05 ක

කාලය තුළ මිය ගොස් තිබුණි. ගිනි අවි භාවිතය, විදුලි සැර වැද්දවීමට සැලැස්වීම, හක්කපටස් කෑමට සැලැස්වීම හා වසදීම් ආදිය සිදු කිරීමට මිනිසුන් වැඩි වශයෙන් යොමු වී තිබුණි. වනජීවී නිලධාරීන්ට අලිගේ පිළිබඳව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අවබෝධයක් හා විශේෂ පුහුණුවක් ලබාදී තිබුණත්, ඔවුන්ගේ නොසැලකිලිමත් බව හේතුවෙන් වන අලිගේ මිය යන අවස්ථාද පැවැතුණි. උදාහරණ වශයෙන් දළ පුට්ටුවාට නිසි ආරක්ෂාවක් නොසැපයීම, ඕමන්ත ප්‍රදේශයේ ඇතින්තක් මිය යාම හා සියඹලන්ගමුවේ මහ ඇතා ප්‍රවාහනයේදී මිය යාම දැක්විය හැකිය. තවද කසල බැහැර කරන ස්ථානවලට අලි ඇතුන් ළඟා වීමට නොහැකි වන ආකාරයට විදුලි වැටවල් ඉදි කිරීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වීම නිසා වර්තමානයේ අලිගේ කසල ආහාරයට ගැනීමට පුරුදු වී සිටිති. එහි ප්‍රතිඵලයක් වශයෙන් වන අලි විශාල සංඛ්‍යාවක් කසල ආහාරයට ගැනීම හේතුවෙන් විවිධ රෝගවලට භාජනය වී මිය යන බව සත්ත්ව වෛද්‍යවරුන්ගේ මතය වී තිබුණි.



ඡායාරූපය 12 - කසළ බැහැරකරන ස්ථානවලට පැමිණෙන වන අලි

අනෙකුත් සත්ව විශේෂ

වනෝද්‍යාන හා වනජීවී සංරක්ෂණ භාරය විසින් සිදු කළ පර්යේෂණයකට අනුව 2017 වර්ෂය අවසන් වන විට ශ්‍රී ලංකාව තුළ දිවියන් 750 – 1000 දෙනෙකු පමණ ජීවත් වන බව අනාවරණය කර ගෙන තිබුණි. 2001 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා කාලය තුළ දිවියන් 35 දෙනෙකු මිය ගොස් තිබුණි. තවද දිවියන් රැක ගැනීමට හා ඔවුනගෙන් මහජනතාවට සිදුවන හානි අවම කිරීමේ වැඩපිළිවෙලක් හඳුන්වාදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබුණි.

කැස්බෑ සංරක්ෂණය

සාගරයේ වෙසෙන ජීවීන් අතරින් කැස්බෑවා සුවිශේෂ සත්වයෙකි. ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට බිත්තර දැමීමට පැමිණෙන මෙම සතුන් සංරක්ෂණය කිරීමට වනජීවී

සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණ මධ්‍යස්ථාන 05 ක් පවත්වා ගෙන යනු ලබන අතර පෞද්ගලික මධ්‍යස්ථාන 12 ක සිට 16 ක් දක්වා ප්‍රමාණයක් පවත්වා ගෙන යනු ලැබේ. නමුත් එම මධ්‍යස්ථාන නියාමනය කිරීමට අවශ්‍ය නීතිමය රාමුව සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් පිළියෙල කර නොතිබුණි.

කාර්යභාරය ප්‍රමාණවත් පරිදි ඉටු නොකිරීම

කෘෂිකාර්මික නිෂ්පාදන, වේවැල් ආනයනය යන අරමුණු ඉටුකර ගැනීමට රාජ්‍ය දැව සංස්ථාව කටයුතු කර නොතිබුණු අතර අපේක්ෂිත පරිදි දැව අතුරු භාණ්ඩ නිෂ්පාදනය හා අලෙවියද සිදු කර නොතිබුණි. එමෙන්ම දැව ආශ්‍රිත නිම් හා අර්ධ නිම් භාණ්ඩ අපනයනට කිරීම සංස්ථාවේ අරමුණක් වී තිබුණත්, එම අරමුණු ඉටු කර ගැනීම සඳහා සංස්ථාව කටයුතු කර නොතිබුණි.

රාජ්‍ය දැව සංස්ථාවේ ආදායම අඩුවීම

සාමාලෝචිත වර්ෂයේ රාජ්‍ය දැව සංස්ථාවේ සමස්ත විකුණුම් ආදායම ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 1 ක ප්‍රතිශතයකින් වැඩි වී තිබුණි. නමුත් පුද්ගලික දැව කඳන් අලෙවි ආදායම, පුද්ගලික හා රජයේ ඉඩම්වල සිල්පර, ආනයනික සිල්පර අලෙවි ආදායම, විදුලි වැට කණු හා අලි වැට කණු ආදියෙහි අලෙවි ආදායම ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 30 ක සිට සියයට 75 ක් දක්වා පරාසයක ප්‍රමාණයකින් අඩු වී තිබුණි. අපනයනික ඉරු දැව අලෙවි ආදායමෙහි පමණක් සියයට 0.85 ක ප්‍රතිශතයක වැඩිවී තිබුණද එම ආදායමෙහි සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කර ගෙන නොතිබුණි. .

රාජ්‍ය දැව සංස්ථාවේ ගෘහ භාණ්ඩ අලෙවිය

ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කර අලෙවි කිරීම රාජ්‍ය දැව සංස්ථාවේ ප්‍රධාන ආදායම් ඉපැයීමේ මාර්ගයක් වී තිබුණි. සාමාලෝචිත වර්ෂයේ ගෘහ භාණ්ඩ විකුණුම් ආදායම රු.985,956 ක් වී තිබුණු අතර එය සංස්ථාවේ සමස්ථ ආදායමෙන් සියයට 9 ක් වී තිබුණු අතර සමස්ථ ශුද්ධ ලාභයෙන් සියයට 0.1 ක් වී තිබුණි. සංස්ථාව රජයේ දැව ලබා ගැනීමේ ඒකාධිකාරියක් පවතින ආයතනයක් වී තිබුණත්, ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කර

අලෙවි කිරීම සම්බන්ධයෙන් නව උපාය මාර්ග අනුගමනය කිරීම කෙරෙහි සංස්ථාවේ අවධානය යොමු කර නොතිබුණි.

රිත්ගර් ජොයින්ට් නිෂ්පාදනයෙහි අලාභය

රාජ්‍ය දැව සංස්ථාව විසින් ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේදී සිදුවන දැව අපතය තුළින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන බුස්ස රිත්ගර් ජොයින්ට් නිෂ්පාදනාගාරයෙහි සාමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 2.71 ක දල අලාභයක් ලබා තිබුණි. එය ඉකුත් වර්ෂයේදී එම නිෂ්පාදන අලෙවියෙන් ලැබූ දල ලාභයට සාපේක්ෂව සියයට 220 ක ප්‍රමාණයක පිරිහීමක් සිදු වී තිබුණි. වර්ෂ ගණනකට පෙර රිත්ගර් ජොයින්ට් නිෂ්පාදනයන් හඳුන්වාදෙනු ලැබුවද, ඒ සඳහා වෙළඳපලේ යහපත් ප්‍රතිචාරයක් නොතිබුණි. එම තත්ත්වයක් තුළ 2017 වර්ෂයේදී රු.මිලියන 15.88 ක් වටිනා නිෂ්පාදනයන් සිදු කර තිබුණි. 2017 වර්ෂයේදී එයින් ලැබූ රු.මිලියන 6.43 ක අලෙවි ආදායම එය මුළු නිෂ්පාදන වටිනාකමින් සියයට 40 ක පමණ ප්‍රමාණයක් වී තිබුණි. ඒ අනුව මුළු නිෂ්පාදනයෙන් සියයට 60 ක් වූ විකුණුම් පිරිවැය ඉදිරියේදී නිෂ්කාර්ය වියදමක් වීමට හැකියාවක් ඇති බව නිරීක්ෂණය විය.

කළුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධනය

වතු ප්‍රජාව සවිබලගැන්වීම යන ප්‍රධාන අපේක්ෂාව ඉටු කර ගැනීම සඳහා කළුරට නවගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය හා ව්‍යවස්ථාපිත ආයතන තුනක් මගින් පහත සඳහන් කාර්ය භාරයන් ඉටු කළ යුතුව තිබුණි.

- කළුරට නවගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධනය පිළිබඳ විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම හා ඇගයීම
- වතු අංශයේ ප්‍රජාව ආර්ථික, සමාජයීය වශයෙන් නගා සිටුවීම
- රජයේ සහ පෞද්ගලික වැවිලි සමාගම්වල සේවය කරන ඉඩම් අහිමි ජනතාව සඳහා නිවාස හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් නව ගම්මාන සහ නගර නිර්මාණය කිරීම
- වතු අංශයේ ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා ජීවනෝපාය උත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- ග්‍රාමීය වතු අංශයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

ඉහත සඳහන් කාර්යභාරයන් අමාත්‍යාංශය හා ව්‍යවස්ථාපිත ආයතන විසින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණන පරීක්ෂණවලදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.

ප්‍රතිලාභීන් වෙත ගෙවා තිබුණු ණය ආපසු අයකර ගැනීම

2011 වර්ෂයේ සිට 2017 වර්ෂය ආරම්භය දක්වා නව ජීවන වතු නිවාස සංවර්ධන වැඩසටහන යටතේ හා ග්‍රීන් ගෝල්ඩ් ව්‍යාපෘතිය යටතේ නිවාස ඉදිකිරීම් සඳහා රු.මිලියන 442.94 ක් ගෙවා තිබුණි. එසේ

නිකුත් කළ ණය ප්‍රමාණයෙන් රු.මිලියන 232.46 ක් නව ජීවන වතු නිවාසවලින්ද, රු.මිලියන 4.11 ක් ග්‍රීන් ගෝල්ඩ් නිවාසවලින්ද වශයෙන් එකතුව රු.මිලියන 236.57 ක් සමාලෝචිත වර්ෂය අවසන් වන විට අයකර ගත යුතුව තිබුණි. නමුත් 2015 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය අවසාන වන විට එකතුව රු.මිලියන 17.62 ක් පමණක් ආපසු අයකර ගත් ණය වශයෙන් භාණ්ඩාගාරයට යවා තිබුණි. මේ අනුව අමාත්‍යාංශය විසින් ණය ආපසු අයකිරීම නිසි අධීක්ෂණයකින් තොරව සිදු කර තිබුණි.

නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වැවිලි මානව සංවර්ධන භාරය සෘජුවම සම්බන්ධ වී තිබුණු අතර, ගෙවා තිබුණු ණයවලින් 2015 වර්ෂයේ හෝ ඊට පෙර සිට සමාලෝචිත වර්ෂය අවසාන වන විට එකතුව රු.මිලියන 48.31 ක් එකතු කර තිබුණු අතර, එම මුදලින් රු.මිලියන 33.25 ක් අමාත්‍යාංශය වෙත ප්‍රේෂණය නොකර වැවිලි මානව සංවර්ධන භාරයේ රඳවාගෙන තිබුණි. මේ අනුව භාහිර ආයතනයක් භාරයේ රජයේ මුදල් අවභාවිතාවීමක් සිදු වෙමින් පවැතුණි.

නිවාස ව්‍යාපෘති නිම කිරීමේ ප්‍රමාදය

ආපදාවන්ට ලක්වූවන් සඳහා හරිත රන් නිවාස පූර්ණ රාජ්‍ය ආධාර යටතේ නිවාස ඉදිකරමින් පැවැතුණි. 2017 වර්ෂයේ අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව අනුව සමාලෝචිත වර්ෂයේදී නිවාස 367 ක් ඉදිකිරීමට සැලැසුම් කර තිබුණත්, සමාලෝචිත වර්ෂය අවසන් වන විට මූලික අදියරේ නිවාස 162 ක්ද, පළමු අදියරේ නිවාස 60 ක්ද හා තෙවන අදියරේ නිවාස 12 ක්ද, පැවැතුණි. නිවාස 133 ක කටයුතු ආරම්භ කර හෝ නොතිබුණි. ව්‍යාපෘතිය සඳහා වූ ක්‍රියාකාරී සැලැස්මේ හෝ

කාර්යසාධන වාර්තාවේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාලවකවානු සඳහන් කර නොතිබුණු බැවින් ඉදිකිරීම්වල ප්‍රමාද කාලය ගණනය කිරීමට නොහැකි විය. 2016 වර්ෂයේදී නිම කළ යුතුව තිබුණු නිවාස 937 ක් 2017 වර්ෂයේදී නිම කළ යුතුව තිබුණත්, ඉන් නිසා 458 ක් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් නිම කිරීමට අපොහොසත් වී තිබුණි.

පෙර නිම කොන්ක්‍රීට් ක්‍රමය යටතේ නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතිය

පෙර නිම කොන්ක්‍රීට් ක්‍රමය යටතේ නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතිය 2017 මැයි 17 දින ආරම්භ කර 2017 නොවැම්බර් 16 දින අවසන් කළ යුතුව තිබුණි. ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය රු.මිලියන 50 ක් වී තිබුණි. අමාත්‍යාංශය විසින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2017 දෙසැම්බර් 21 දින වන විට රු.මිලියන 33 ක් වැවිලි මානව සංවර්ධන භාරය වෙත ගෙවා තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කිසිදු නිවසක් නිම කර භාර දී නොතිබුණි.

සැලැස්ම කළ පරිදි නිවාස ඉදි නොකිරීම

2017 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම අනුව නිවාස 2,500 ක් ඉදිකර නිම කළ යුතුව තිබුණි. ඒ සඳහා සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 2,000.00 ක ප්‍රතිපාදන සලසා තිබුණත්, වර්ෂය අවසන් වන විට ඉන් රු.මිලියන 1,431.22 ක් වැය කර තිබුණි. නමුත් වර්ෂය තුළදී නිවාස 692 ක් පමණක් සම්පූර්ණයෙන් නිම කර තිබුණි. සියයට 80 ක පමණ ප්‍රගතියක් අත් කර ගෙන තිබුණු නිවාස 455 ක් වී තිබුණු අතර, සියයට 60 ක සිට සියයට 80 ක් දක්වා ප්‍රගතියක් අත්කර ගත් නිවාස ගණන 493 ක් වී තිබුණි. තවත් නිවාස 221 ක කටයුතු ආරම්භ කර හෝ නොතිබුණි.

මහජන නියෝජන

නිවාස ව්‍යාපෘති ඉටු කිරීමේදී දරිද්‍රතාවයෙන් පෙළෙන නිවසක හිමිකාරීත්වයක් නොමැති අත්‍යාවශ්‍ය පුද්ගලයන්ට නිවාස නොලැබෙන බවත්, නිවාස ලබා දීම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොතිබුණු බව ප්‍රකාශ කර මහජන පැමිණිලි ලැබී තිබුණි. නිවාසලාභීන් තෝරනු ලබන ක්‍රමවේදයක් අමාත්‍යාංශයේ නොතිබුණු අතර, වතු කළමනාකරණය හා වැවිලි මානව සංවර්ධන භාරය වැනි භාහිර ආයතන විසින් නිවාස ලාභීන් තෝරාගෙන තිබුණු බැවින් ඒවායේ නිවැරදිභාවය තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් තොරතුරු විගණනයට ඉදිරිපත් වී නොතිබුණි.

තේ වගාකරන භූමිය අඩුවීම

2015 අප්‍රේල් 23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව වතු සේවකයන්ට ඉඩම් අයිතිය සමඟ සැබෑ නිවසක හිමිකාරීත්වය ලබා දීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමට කටයුතු කර තිබුණි. ඒ අනුව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් අදාළ ප්‍රතිලාභියාට පර්චස් 07 ක ඉඩමක හා නිවසක අයිතිය නීත්‍යානුකූලව ලබා දීමට තීරණය කර තිබුණි. 2018 සැප්තැම්බර් 30 දින වන විට නිම කරන ලද නිවාස සංඛ්‍යාව 3009 ක්ද, ඉදිකරමින් පවතින නිවාස සංඛ්‍යාව 2292 ක්ද වී තිබුණි. ඊට අමතරව ඉන්දියානු රජය සමඟ ඇතිකරගත් ගිවිසුම් දෙකකට අනුව ඉන්දියානු ආධාර යටතේ 2018 වර්ෂය වන විට නිවාස 4,000 ක් හා ඉදිරියේදී තවත් නිවාස 10,000 ක් නිමකිරීමට යෝජිතව පැවැතුණි. ඒ අනුව මුළු නිම කළ හා ඉදිකිරීමට යෝජිත නිවාස සංඛ්‍යාව 19,301ක් සඳහා තේ වතු වලින් පර්චස් 135,107 ක් හෙවත් අක්කර 844 ක් මේ වන විට වෙන්කර හා වෙන්කිරීමට යෝජිතව තිබුණි. නමුත් මෙම නිවාස සඳහා වතු සේවකයන් නොවන වෙනත් රැකියාවල

නිරත පුද්ගලයන් ද ප්‍රතිලාභීන් ලෙස තෝරා ගෙන තිබුණි. නිවාස ලබා දෙන ප්‍රතිලාභීන්ගෙන් වතුයායේ වැඩකරන සංඛ්‍යාව සියයට 28 ක් වැනි අඩු ප්‍රමාණයක්

වී තිබුණි. මෙසේ නිවාස සඳහා සුදුසු වෙනත් ඉඩම් ලබා දී තේ වගා කරන ඉඩම් ප්‍රමාණය රැක ගැනීම කෙරෙහි අමාත්‍යාංශයේ අවධානය යොමු වී නොතිබුණි.

කෘෂිකර්මය

රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම උදෙසා ආහාර නිෂ්පාදනය වැඩි කිරීම මෙම ක්ෂේත්‍රයෙන් අපේක්ෂා කරන අරමුණ විය. මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහා පහත සඳහන් ප්‍රධාන කාර්යභාරයන් ඉටු කළ යුතුව තිබුණි.

- කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය උදෙසා ප්‍රතිපත්ති, වැඩසටහන්, ව්‍යාපෘති සැකසීම, මහපෙන්වීම ලබාදීම හා පහසුකම් සැලසීම සහ ක්‍රියාත්මක කිරීම
- කළාපවලට උචිත කෘෂි තාක්ෂණය ජනනය කිරීම හා එය ගොවි ප්‍රජාව අතර ව්‍යාප්ත කිරීම
- උසස් ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කොට බෙදා හැරීම හා ආහාර බෝග නිෂ්පාදනයට අදාළ සමාජ ආර්ථික සමීක්ෂණ පැවැත්වීම
- පැළෑටි සංරක්ෂණ පනත, පළිබෝධ නාශක පාලන පනත, පාංශු සංරක්ෂණ පනත සහ බීජ පනත ක්‍රියාත්මක කිරීම
- පොහොර ප්‍රමිතිය පවත්වා ගැනීම, පොහොර අවශ්‍යතාවය හඳුනාගැනීම, බෙදාහැරීම, දත්ත පද්ධතියක් යාවත්කාලීන කිරීම සහ රජයේ පොහොර වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම
- කෘෂිකාර්මීය ඉඩම් තුළින් ප්‍රශස්ථ ඵලදායීතාව ලබාගැනීමට කටයුතු කිරීම
- ගොවීන්ට සහ නිලධාරීන්ට අවශ්‍ය පුහුණු වැඩසටහන් පැවැත්වීම

කෘෂිකර්ම අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු 2 ක් ව්‍යවස්ථාපිත මණ්ඩල හා ආයතන 9 ක්, විදේශ ව්‍යාපෘතියක් හා අරමුදල් 2 ක් මගින් ඉහත සඳහන් කාර්යභාරය ඉටු කළ යුතුව තිබුණි. එම ආයතන විසින් එම කාර්යභාරය

ඉටු කිරීම පිළිබඳව සිදු කළ නියැදි විගණන පරීක්ෂනවලදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.

කුලී පදනම මත ලබා ගත් ගොඩනැගිල්ල

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාර්යාලය පවත්වාගෙන යාම සඳහා පුද්ගලික ආයතනයකින් කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ල වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේදී කුලී සහ සේවා ගාස්තු වශයෙන් රු.මිලියන 252 ක් වැය කර තිබුණි. එම ගොඩනැගිල්ලේ කාමර බෙදා වෙන් කිරීම, බුමුතුරුණු ඇතිරීම, විදුලි කටයුතු හා වායු සමීකරණ කටයුතු සඳහා රු. මිලියන 261 ක්ද වැය කර තිබුණි. මිල තරඟය සීමා කිරීමට කටයුතු කිරීම හේතුවෙන් රජයට මාසිකව රු.මිලියන 20 ක අධි වැයක් කිරීමට සිදු වී තිබුණු අතර, කොන්ත්‍රාත්කරුවන් වැඩ නිම කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් අය කර ගත යුතුව තිබූ රු.මිලියන 17 ක ප්‍රමාද ගාස්තු සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් අය කර ගෙන නොතිබුණි.

කෘෂිකර්ම අමාත්‍යාංශ පැරණි ගොඩනැගිල්ල

වටිනාකම හෙලිදරවු කර නොතිබුණු බත්තරමුල්ලේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් හෙක්ටයාර් 17.199 ක ඉඩම සහ එහි පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ගොඩනැගිලි සංකීර්ණය සමාලෝචිත වර්ෂයේදී නිෂ්කාර්යව පැවතුණි.

පොහොර සහනාධාර අදාළ ගොවීන්ගේ ගිණුම්වලට බැර නොකිරීම

පොහොර සහනාධාර ගෙවීම් සම්බන්ධව සිදු කළ නියැදි විගණන පරීක්ෂණවලට අනුව පුද්ගලයන් 3,021 ක් සඳහා එකතුව රු.මිලියන 28.25 ක සහනාධාර මුදල්, අදාළ ගොවීන්ගේ ගිණුම්වලට බැර නොකර වෙනත් පුද්ගලයින්ගේ ගිණුම්වලට බැර කර තිබුණි. එසේම පොහොර සහනාධාරවලින් රු.මිලියන 5 කට අධික සහනාධාර මුදල් ප්‍රමාද කර ගෙවීම නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී තිබුණි.

යූරියා පොහොර සඳහා අධි ගෙවීමක් කිරීම

සමාලෝචිත වර්ෂයේ රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලින් බැහැරව එ.ජ.ඩො.මිලියන 316.20 ක් වැය කර යූරියා මෙට්‍රික් ටොන් 72,000 ක් ආනයනය කර තිබුණි. පොහොර ආනයනය කිරීමේදී යූරියා (හිල්ඩ්) මිල ගණන් මතම යූරියා (ග්‍රැනියුලා) ආනයන කිරීම නිසා රජයට දළ වශයෙන් රු.මිලියන 519 ක අධි ගෙවීමක් කිරීමට සිදු වී තිබුණි.

පොහොර අලෙවියෙන් ලද මුදල් රඳවා ගෙන තිබීම

2016 මාර්තු 09 දිනැති අංක 2016/NFS/FCG(1) දරන කෘෂිකර්ම අමාත්‍යාංශයේ චක්‍රලේඛයේ 6.3 හා 6.4 ඡේද ප්‍රකාරව දිවයිනේ සියළුම ගොවිජන සේවා මධ්‍යස්ථානවල 2016 පෙබරවාරි 29 දිනට පැවති පොහොර සහනාධාර ක්‍රමය යටතේ ඉතිරි වූ රු.මිලියන 239.27 ක් වටිනා

පොහොර තොගය 2016 මාර්තු 31 දිනට පෙර අලෙවි කර එම ආදායම රජයේ ගිණුමට බැර කරන ලෙස දන්වා තිබුණි. නමුත් පොහොර කිලෝ ග්‍රෑම් 93,830 ක් 2017 දෙසැම්බර් 31 දින වන විටත් අලෙවි කර නොතිබුණු අතර පොහොර අලෙවි කිරීමෙන් ලැබූ එකතුව රු.මිලියන 207.74 ක් ගොවිජන සේවා කමිටුවල ගිණුම්වල රඳවා ගෙන තිබුණි.

ණය පදනම මත නිකුත් කළ පොහොර

මඩකලපුව දිස්ත්‍රික් කාර්යාලයට අයත් ගොවිජන සේවා මධ්‍යස්ථානවල එකතුව රු.මිලියන 58.23 ක් වටිනා පොහොර තොග ණය පදනමට ගොවීන් වෙත ලබා දී තිබුණි. 2018 මාර්තු 31 දින වන විටත් එම ණය ආපසු අයකර ගෙන රජයේ ගිණුමට බැර කර නොතිබුණි.

කාබනික දියර පොහොර සැපයීම

දියර පොහොර සැපයීම සඳහා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධාන අනුගමනය නොකර පුද්ගලික සමාගමක් සමඟ එළඹ තිබුණු තුන් අවුරුදු ගිවිසුමට අනුව සීමාසහිත ලංකා පොහොර සමාගම විසින් පුද්ගලික සමාගමක් වෙත රු.මිලියන 125 ක බැංකු ඇපකරයක් ලබා දී තිබුණි. එම බැංකු ඇපකරය උපයෝගී කර ගනිමින් රු.මිලියන 112.5 ක බැංකු අයිතවක් ලබා ගැනීමට අදාළ සමාගමට ඉඩ දී තිබුණු අතර, සැපයුම්කාර සමාගම විසින් 2018 අප්‍රේල් 30 දින වන විට පොහොර ලීටර් ලක්ෂ 3 කට අධික ප්‍රමාණයක් සපයා තිබුණත්, එම දියර පොහොරවලින් ලීටර් 17,200 ක් පමණක් අලෙවි කර තිබුණි.

කෘෂිකර්ම අංශයේ නවීකරණ ව්‍යාපෘතිය

කෘෂිකර්ම අංශයේ නවීකරණ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකු ආධාර යටතේ රු.මිලියන 9,553.78 ක ණය මුදලක් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ලබා දී තිබුණි. එම ව්‍යාපෘතියේ කටයුතු 2016 ඔක්තෝබර් 15 දින ආරම්භ කිරීමට නියමිතව තිබුණත්, ප්‍රමාදයකින් පසුව 2017 මාර්තු 22 දින එම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කර තිබුණි. ව්‍යාපෘතියේ කටයුතු වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 700 ක ප්‍රතිපාදන සලසා තිබුණු අතර ඉන් රු.මිලියන 81.04 ක් පමණක් උපයෝජනය කර තිබුණි. එම වියදම කාර්ය මණ්ඩලය බඳවා ගැනීම, ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීම, අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සහ උපදේශන ගාස්තුව ගෙවීම සඳහා වැය කර තිබුණත්, ව්‍යාපෘතියේ අරමුණු ලඟා කර ගැනීමට අදාළ අනෙකුත් වැඩ කටයුතු ආරම්භ කර නොතිබුණි.

පළතුරු පසු අස්වනු ව්‍යාපෘතිය

මූලික සමීක්ෂණ හා නිසි ශක්‍යතා අධ්‍යයනයක් සිදු නොකර එ.ජ.ඩො. 644,693 ක් වැය කර ඉදි කරන ලද පළතුරු පිරි සැකසුම් මධ්‍යස්ථානවල කටයුතු 2018 මැයි 10 දින වන විටත් අක්‍රිය තත්ත්වයේ පැවතුණි.

පළිබෝධ නාශක පාලන පනතේ විධිවිධාන ක්‍රියාත්මක නොකිරීම

1980 අංක 33 දරන පළිබෝධක නාශක පාලන පනත සම්මත කර 2017 සැප්තැම්බර් 30 දින වන විට වර්ෂ 37 කට ආසන්න කාලයක් ගත වී තිබුණත්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කරනු

ලබන සක්‍රීය පළිබෝධනාශක 107 කින් 47 ක පෙර අස්වනු කාලය හා උපරිම අවශේෂ ප්‍රමාණය පිළිබඳ සීමා නිර්ණය කර නොතිබුණි.

ක්‍රියාකාරී සැලැස්මට අනුකූල නොවීම්

ගොවිජන සේවා මධ්‍යස්ථාන, නව ඉදි කිරීම්, අළුත්වැඩියාව හා දිස්ත්‍රික් කාර්යාල අළුත්වැඩියාව යටතේ ක්‍රියාකාරී සැලැස්මේ ඇතුළත්ව නොතිබුණු රු.මිලියන 23.7 ක් වූ ව්‍යාපෘති 10 ක් ක්‍රියාත්මක කර තිබුණු අතර, සංශෝධිත ක්‍රියාකාරී සැලැස්මේ ඇතුළත්ව තිබූ රු.මිලියන 27 ක් වටිනා ව්‍යාපෘති 11 ක් ක්‍රියාත්මක කර නොතිබුණි.

කුඩා වැව් පුනුරුත්ථාපනය, ප්‍රතිසංස්කරණ, සුළු වාරිමාර්ග හා පුරන් කුඹුරු සංවර්ධනය කිරීම

මේ සම්බන්ධයෙන් පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

- වැඩසටහනේ ක්‍රියාකාරකම් 4 ක් යටතේ රු. මිලියන 918 ක් වටිනා වැව් 558 කින් වැව් 247 ක පමණක් වැඩ ආරම්භ කර තිබුණු අතර, මෙම වැඩසටහන යටතේම ව්‍යාපෘති 1,184 ක් සඳහා රු.මිලියන 627 ක් වැය කර තිබුණද සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එම ව්‍යාපෘතිය අවසන් කර නොතිබුණි.
- වැඩසටහනේ ක්‍රියාකාරකම් 4 ක් යටතේ අමුණු 500 ක් සඳහා එකතුව රු.මිලියන 593 ක ප්‍රතිපාදන සලසා තිබුණද, අමුණු 235 ක පමණක් වැඩ ආරම්භ කර තිබුණි. ව්‍යාපෘති 437 ක් සඳහා එකතුව රු.මිලියන 164.09 ක් වැය කර තිබුණද, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එම ව්‍යාපෘති නිම කර නොතිබුණි.

- කෘෂිකාර්ම අමාත්‍යාංශය මඟින් මාතලේ දිස්ත්‍රික්කයට සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් කර්මාන්ත 11 ක් සඳහා එකතුව රු.මිලියන 23 ක ප්‍රතිපාදන ලබා දී තිබුණද, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එම ව්‍යාපෘති ආරම්භ කර නොතිබුණි.

මිලදී ගෙන තිබුණු පරිගණක නිෂ්ක්‍රීයව පැවැතීම

කෘෂිකාර්ම අමාත්‍යාංශයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට පරිගණක මිලදී ගැනීම සඳහා රු.මිලියන 30 ක් 2017 දෙසැම්බර් මාසයේදී ලබා දී තිබූ අතර, එයින් මිලදී ගත් පරිගණක 200 කින් 30 ක් 2018 අගෝස්තු 24 දින වන විට ක්‍රියාකාරී තත්ත්වයේ නොතිබුණු අතර, ඉතිරි පරිගණක 170 ක් ගබඩාවේ අක්‍රීයව පැවතුණි.

ආදායම් ඉලක්ක කරා ළඟා නොවීම

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් සමාලෝචිත වර්ෂයේ සියළුම රක්ෂණ ක්‍රමවලින් රු.මිලියන 210.00 ක් ඉපයීමට ඉලක්ක කර තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 156.47 ක ආදායම් රැස්කර තිබුණි. ඒ අනුව ඉලක්කගත ආදායමෙන් සියයට 25 ක් හෙවත් රු.මිලියන 13.53 කින් ආදායම් ඉලක්කයට ළඟා වී නොතිබුණි.

ගොවීන් රක්ෂණ ක්‍රමවලට පෙළඹීමට කටයුතු නොකිරීම

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ධීවර සහ වන වගා නිෂ්පාදනයට රක්ෂණය ආරම්භ නොකිරීම, තරඟකාරී නව රක්ෂණ ක්‍රම අවශ්‍යතා හඳුනාගෙන ක්‍රියාත්මක නොකිරීම හා වාණිජ

බැංකු කෘෂිකාර්මිකයාට ලබාදෙන ණය යෝජනා ක්‍රම අධ්‍යයනය කර වඩා ඵලදායී රක්ෂණ ක්‍රම හඳුන්වා දී ගොවීන් රක්ෂණ ක්‍රමවලට පොළඹවා ගැනීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කටයුතු කර නොතිබුණි.

හඳුන්වා දුන් රක්ෂණ යෝජනා ක්‍රමය ව්‍යාප්ත නොකිරීම

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් තිරසර සංවර්ධන අරමුණු යටතේ දේශගුණික විපර්යාස හා එහි බලපෑම්වලට එරෙහිව කඩිනමින් ක්‍රියාත්මක වීම සඳහා හඳුනාගත් ඉලක්කය ලෙස දර්ශක මත පදනම් වූ රක්ෂණ යෝජනා ක්‍රමයක් දිස්ත්‍රික්ක 5 ක හඳුන්වා දීම මඟින් වන්දි ගෙවීම කාර්යක්ෂම කිරීමට සැලැස්සුම් කර 2016 මැයි 05 දින ගිවිසුමකය එළඹ තිබුණි. 2019 මැයි 04 දින නිමවීමට නියමිතව තිබුණත්, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එය වවුනියා දිස්ත්‍රික්කයේ පමණක් ක්‍රියාත්මක කර තිබුණි.

ගොවීන් පිරිසකගේ රක්ෂණ වන්දි එක් ගොවියකුට ගෙවීම

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ අතුරු හෝග වගාකර හානි වූ ගොවීන් 32 කුට හිමි එකතුව රු.276,800 ක රක්ෂණ වන්දි එක් ගොවියෙකුගේ බැංකු ගිණුමකට බැර කර තිබුණු අතර 2018 ජූනි 30 දින වන විටත් එය නිරවුල් කර නොතිබුණි.

වක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව සිදු කළ ගෙවීම්

2017 අප්‍රේල් 21 දිනැති අංක 4/3/ම/6 දරන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයාගේ ලිපිය ප්‍රකාරව වන්දි ගෙවීම් කරන විට ජාතික හැඳුනුම්පත් අංක ද්විගණනය නොවන ලෙස ගෙවීම් කළ

යුතු බව දන්වා තිබුණ ද, එම විධිවිධානවලට පටහැනිව නියැදි විගණන පරීක්ෂාවේදී දිස්ත්‍රික්ක 07 ක එකම හැඳුනුම්පත් අංකය හා එකම නම සඳහන් ගොවීන් 364 කට එකතුව රු.මිලියන 3.15 ක් හා දිස්ත්‍රික්ක 5 ක හැඳුනුම්පත් අංකයෙහි සුළු වෙනස්කම් සහිත එකම නම සඳහන් ගොවීන් 50 ක් වෙත රු.432,500 ක් ගෙවා තිබුණු බව අනාවරණය විය.

බැංකු විසින් ප්‍රතික්ෂේප කර තිබුණු ගෙවීම්

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් 2017 දෙසැම්බර් 31 දින වන විට ගොවීන් 9,587 කට රු.මිලියන 82.93 ක් ගෙවීම සඳහා එම මුදල් බැංකු වෙත යවා තිබුණි. නමුත් බැංකු විසින් ගෙවීන්ගේ හැඳුනුම්පත් අංක , නම වෙනස්වීම් නිසා ගෙවීම් ප්‍රතික්ෂේප කර තිබුණි. 2018 ජුනි 30 දින වන විට ඉන් ගොවීන් 6,461 කට අදාළව රු.මිලියන 57.37 ක මුදලක් එම ගොවීන් වෙත ගෙවීමට කටයුතු කර නොතිබුණි.

ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය

1987 අංක 12 දරන ගොවි විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය පනත මගින් පිහිටුවා තිබුණු මෙම අරමුදල සඳහා 2017 දෙසැම්බර් 31 දින වන විට දායකත්වය ලබා සිටින ගොවීන් සංඛ්‍යාව 959,254 ක් වී තිබුණු අතර මාසික විශ්‍රාම වැටුප්ලාභීන් සංඛ්‍යාව 148,085 ක් වී තිබුණි. මෙම යෝජනාක්‍රමය සම්බන්ධයෙන් පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

- 2012 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා යෝජනා ක්‍රමයට සාමාජිකයින් බඳවා ගෙන නොතිබුණි.
- 2014 මාර්තු 14 දිනැති අංක 1853/49 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පල කර

තිබුණු දැන්වීමේ සඳහන් නව යෝජනා ක්‍රියාත්මක විය යුතුව තිබුණද, විශ්‍රාම වැටුප් ගෙවීම නව යෝජනා ක්‍රමය අනුව සිදුකර, දායක මුදල් අයකිරීම පැරණි ක්‍රමය යටතේ සිදුකර තිබුණි.

- 2014 ජනවාරි මාසයේ සිට 2017 දෙසැම්බර් මාසය දක්වා එකතුව රු.මිලියන 7,664 ක විශ්‍රාම වැටුප් ගෙවීම් සිදුකර තිබුණු අතර ඒ සඳහා රු.මිලියන 92.4 ක් පමණක් දායක මුදල් ලෙස රැස්කර ගෙන තිබුණි. අරමුදලේ මූල්‍ය අර්බුදකාරී තත්ත්වය මත මාසික විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීමේ තත්ත්වයකට මණ්ඩලය පත්ව තිබූ අතර 2017 වර්ෂයේදී රු.මිලියන 2,520 ක් එසේ භාණ්ඩාගාරයෙන් ලබාගෙන තිබුණි. ො

ධීවර විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය

මහලු වයසේ දී හෝ දුබලතාවයක දී ධීවරයන්ට සමාජ ආරක්ෂණය සැලසීම, ධීවරයකු මියගිය විට එම ධීවරයාගේ යැපෙන්නන්ට සහන සැලසීම, තම ජීවනෝපායෙහි දිගටම නියැලීම සඳහා ධීවරයන් උනන්දු කරවීම, තරුණ අය ධීවර කර්මාන්තය වෙත යොමු කරවීම, ධීවරයන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීම සහ සකසුරුවම්කම වැඩි දියුණු කිරීම යන පරමාර්ථ ඉටු කිරීම පිණිස ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ස්ථාපිත කර තිබුණි. ඒ සම්බන්ධයෙන් පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

- 2014 – 2016 කාලපරිච්ඡේදය සඳහා වූ සංයුක්ත සැලැස්ම පිළියෙල කිරීමේ දී 2014 වර්ෂයෙන් පසු අරමුදල ක්ෂය වන තත්ත්වයක් ආරම්භ වී 2020 දී එය ශුන්‍ය වන තත්ත්වයකට පත්විය හැකි බව හඳුනාගෙන වර්ෂ 03 ක කාලයක්

ඉක්මවා තිබුණත්, එම තත්ත්වයට විසදුමක් වශයෙන් කිසිදු ප්‍රතිසංවිධාන කටයුත්තක් සිදු කිරීමට යෝජනා ක්‍රමය අපොහොසත් වී තිබුණි.

- තම ජීවනෝපායෙහි දිගටම නියැලීම සඳහා ධීවරයන් උනන්දු කරවීම, තරුණ අය ධීවර කර්මාන්තය වෙත යොමු කරවීම, ධීවරයන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීම සහ සකසුරුවම්කම වැඩි දියුණු කිරීම යන පරමාර්ථ ඉටු කිරීම සම්බන්ධයෙන් යෝජනා ක්‍රමයේ අවධානය යොමු වී නොතිබුණි.
- සමාලෝචිත වර්ෂය තුළ දායකයින්ගෙන් රු.මිලියන 3.68 ක දායක මුදල් ලබා ගැනීමට අපේක්ෂා කර තිබුණද, තථ්‍ය දායක මුදල් ලැබීම රු.920,022 ක් පමණක් වී තිබුණි.

ගොවීන්ගේ භාරකාර අරමුදල

2002 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල සංදේශයක් මඟින් පුළුල් කරන ලද කෘෂිකාර්මික සංවර්ධන හා ගොවි ජනතාවගේ සුඛ සාධනය වැඩි දියුණු කිරීම, සුළු ගොවීන්ට කෘෂිකාර්මික ණය පහසුකම් වෙළඳපල ණය පහසුකම් සැපයීම, කෘෂිකාර්මික යෙදවුම් සම්පාදනය කිරීම, දැනුවත් කිරීමේ වැඩසටහන්, විශේෂ කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, හෝග හා සත්ත්ව නිෂ්පාදන ක්‍රියාවලිය නිෂ්පාදන පිලි සැකසුම් සඳහා අනුග්‍රහයන් ලබා දීම යන අරමුණු වෙනුවෙන් අරමුදල පිහිටුවා ක්‍රියාත්මක විය. මේ සම්බන්ධයෙන් පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

- අරමුදලේ සමස්ත අදායමින් සියයට 98 ක් හෙවත් රු.මිලියන 100.75 ක් ආයෝජන මඟින් ඉපයූ පොලී ආදායම් වන අතර, එයින් සියයට 21 හෙවත්

රු.මිලියන 21.61 ක් පමණක් සංවර්ධන වියදම් වෙනුවෙන් වැය තිබුණි.

- ගොවිසෙන ලොතරැයිගේ විකුණුම් ආදායමින් සියයට 10 ක් අරමුදලේ ප්‍රධාන ආදායම් ප්‍රභවයක් ලෙස යොදා ගත යුතු වුවත්, 2008 වර්ෂයෙන් පසු එම මුදල් මහා භාණ්ඩාගාරයෙන් නිදහස් කරගෙන ගොවීන්ට සෙත සැලසීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යොදවා නොතිබුණි. සමාලෝචිත වර්ෂය අවසානය වන විට රු.මිලියන 2,797.19 ක ශේෂයක් ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් භාණ්ඩාගාරයේ පවතින බව මූල්‍ය ප්‍රකාශනවල සටහන් මඟින් දක්වා තිබුණි.
- සමාලෝචිත වර්ෂයේ සංශෝධිත අයවැය ඇස්තමේන්තුව මඟින් ව්‍යාපෘති 51 ක් වෙනුවෙන් රු.මිලියන 538.21 ක ප්‍රතිපාදන සලසා තිබුණද, ඉන් ව්‍යාපෘති 38 ක් පමණක් ආරම්භ කර රු.මිලියන 166.25 ක මුදලක් නිදහස් කර තිබුණි. මේ අනුව ව්‍යාපෘති 13 ක් වෙනුවෙන් ඇස්තමේන්තුගත වටිනාකමෙන් රු.මිලියන 187.97 ක් කිසිදු කටයුත්තකට උපයෝජනය කර නොතිබුණි.
- කාබනික රෙඩ්ලේඩ් පැපොල් වගාව සඳහා මොරගොල්ලාගම ගොවි මහතෙකු වෙනුවෙන් රු.මිලියනයක් ඇපකරුවන්ගෙන් විධිමත් ඇප සුරැකුම් ලබා ගැනීමකින් තොරව ගෙවා තිබුණි. ක්ෂේත්‍ර වාරිකා වාර්තාවල රු.600,000 ක් වූ ප්‍රථම ණය වාරිකයේ ප්‍රගතියක් නොමැති බව වාරිකා කර තිබියදීත් ඒ පිළිබඳ නොසලකා දෙවන ණය වාරිකයද නිදහස් කර තිබුණි. 2018 ජූනි 06 දින වන විටත් ණය වාරික අය කර ගැනීමට හෝ නීතිමය පියවර ගැනීමට අපොහොසත් වී තිබුණි.

රජයේ සේවය සඳහා විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ

රාජ්‍ය සේවා විශ්‍රාමිකයින් හා ඔවුන්ගේ ප්‍රතිලාභීන් සඳහා තොරතුරු තාක්ෂණය හා තිරසාර කළමනාකරණ ක්‍රමවේද භාවිතයෙන්ද, පෞද්ගලික හා රාජ්‍ය අංශ මුහුදුවෙන් ඉහළ සේවලාභී හා සේවාදායක තෘප්තිය තහවුරු කරමින් නෛතික ප්‍රතිලාභයන් පිළිගැන්වීම තුළින් ආර්ථික හා සමාජීය වශයෙන් තෘප්තියක් විශ්‍රාමික ප්‍රජාවක් බිහිකිරීම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දැක්ම හා මෙහෙවර වේ. 1934 පෙබරවාරි 05 දින ස්ථාපිත වූ විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය යටතේ විශ්‍රාම වැටුප් ගෙවීමද, 1898 අංක 01 දරන වැන්දඹු අනන්දරු විශ්‍රාම වැටුප් අරමුදල් ආඥා පනත හා 1983 අංක 24 දරන වැන්දඹු පුරුෂ අනන්දරු විශ්‍රාම වැටුප් පනත යටතේ වැන්දඹු, වැන්දඹු පුරුෂ අනන්දරු විශ්‍රාම වැටුප් ගෙවීමද, 1942 අංක 18 දරන ආඥා පනත ප්‍රකාරව රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල පරිපාලනය හා ගෙවීම් ක්‍රියාවලිය නියාමනය කිරීමද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ වගකීම වේ.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සේවයේ නියුක්තව සිටි විශ්‍රාම ගිය නිලධාරීන් වෙත විශ්‍රාම වැටුප් ගෙවීමේදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ කිහිපයක් සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.


විශ්‍රාම වැටුප් ගෙවීම ආර්ථිකයට වන බලපෑම

2017 දෙසැම්බර් 31 දින වන විට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් සක්‍රීය

විශ්‍රාමිකයින් 599,522 කට ප්‍රතිලාභ ලබා දී තිබුණි. 2017 වර්ෂයේදී විශ්‍රාම වැටුප් වියදම රු. මිලියන 209,533 ක් වී තිබුණි. එය මුළු රජයේ පුනරාවර්තන වියදමෙන් සියයට 10.8 ක් වී තිබුණු අතර එය මුළු රජයේ ආදායමෙන් සියයට 11.4 ක් වී තිබුණි.

2011 වර්ෂයේදී විශ්‍රාමිකයන් 497,209 දෙනෙකුට විශ්‍රාම වැටුප් ගෙවා තිබුණු අතර, එය 2017 වර්ෂය අවසන් වන විට විශ්‍රාමිකයන් 599,522 දෙනෙකු දක්වා වැඩි වී තිබුණි. ඒ අනුව 2011 වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂයේදී විශ්‍රාමිකයන් ගණන 102,313 දෙනෙකුගෙන් හෙවත් සියයට 21 කින් වර්ධනය වී තිබුණි. 2011 වර්ෂයේදී විශ්‍රාම වැටුප් වියදම රු.මිලියන 113,278 ක සිට 2017 වර්ෂය අවසන් වන විට එය රු.මිලියන 209,533 ක් හෙවත් සියයට 84 කින් වර්ධනය වී තිබුණි.

රාජ්‍ය සේවාව ව්‍යාප්ත වීම, විශ්‍රාම ගැන්වීමේ නව විධිවිධාන, විශ්‍රාමිකයින්ටද ජීවන වියදම් දීමනා ගෙවීම. රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම හා ඒ මත විශ්‍රාම වැටුප් ගණනය, වැන්දඹුවන්ගේ සංඛ්‍යාව වැඩිවීම, විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත් කිරීම, ජීවිත අපේක්ෂාව ඉහළයාම යන හේතූන් නිසා විශ්‍රාම වැටුප් වියදම අඛණ්ඩව වර්ධනය වී තිබුණි. ඉකුත් වසර 6 ක සහ සමාලෝචිත වර්ෂයේ විශ්‍රාමික ප්‍රජාවගේ වර්ධනය හා මුළු විශ්‍රාම වැටුප් වියදමේ වර්ධනය රුපසටහන 43 හි දැක්වේ.




රූපසටහන 43 - විශ්‍රාමිකයන්ගේ හා විශ්‍රාම වැටුප් වියදමේ වර්ධනය
 මූලාශ්‍රය - වාර්ෂික අයවැය ඇස්තමේන්තුව, විශ්‍රාම වැටුප් දත්ත පද්ධතිය, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාව නිබන්ධනය

විශ්‍රාම පාරිතෝෂික ගෙවීම සඳහා බැංකු ණය ලබා ගැනීම

2014 අප්‍රේල් මාසයේ සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා විශ්‍රාමිකයන් 90,490 දෙනෙකුට විශ්‍රාම වැටුප් පාරිතෝෂික ගෙවීමට අවුරුදු 18 කින් ගෙවීම් පදනම මත රාජ්‍ය බැංකු තුනක් මගින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 50,592 ක ණය මුදලක් ලබාගෙන තිබුණි. එම ලබා

ගත් ණය මුදලින් 2017 දෙසැම්බර් 31 දිනට ශේෂය රු.මිලියන 45,792 ක් වී තිබුණි. 2017 වර්ෂයේදී එසේ ලබා ගත් ණය වෙනුවෙන් පොලිය ලෙස රු.මිලියන 4,116 ක් හා වාරිකය ලෙස රු. මිලියන 2,283 ක් වශයෙන් එකතුව රු.මිලියන 6,399 ක් ගෙවා තිබුණි. 2014 වර්ෂයේ සිට විශ්‍රාම පාරිතෝෂික ගෙවීම් සඳහා ලබාගන්නා ලද ණය මුදලේ වැඩිවීම රූපසටහන 44 හි දැක්වේ.



රූප සටහන 44 - විශ්‍රාම පාරිතෝෂික ගෙවීම් සඳහා රජයේ බැංකුවලින් ලබා ගත් ණය
 මූලාශ්‍රය - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

අරමුදල් ඇති කිරීමේ අරමුණු ඉටු නොවීම

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාම වැටුප් අරමුදල් 05 ක් පරිපාලනය කරනු ලබන අතර ඉන් රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල පමණක් ක්‍රියාකාරී මට්ටමක පැවතුණි. 1993 වර්ෂයේ පළාත් රාජ්‍ය සේවය ස්ථාපිත වීමත් සමඟ පළාත් රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය නිලධාරීන්ට හිමි විශ්‍රාම වැටුප් හා වැන්දඹු අනන්දරු විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිවිය. මේ නිසා 1993 සැප්තැම්බර් 03 දින සිට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් පළාත් පාලන සේවා විශ්‍රාම වැටුප් අරමුදල, පළාත් පාලන සේවා වැන්දඹු හා අනන්දරු විශ්‍රාම වැටුප් අරමුදල හා පළාත් පාලන සේවා වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප් අරමුදල සඳහා නව සාමාජිකයින් එකතු වීමක් සිදු වී නොතිබුණි. එලෙස නව සාමාජික මුදල් නොලැබීම මත ගෙවීමට තරම් මුදල් අරමුදල්වල නොමැතිවීම හේතුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු වැය ශීර්ෂය යටතේ වියදම් කර තිබුණි. මේ නිසා වර්තමානය වන විට එම අරමුදල් ඇති කිරීමෙන් අපේක්ෂා කළ අරමුණු ඉටු වී නොතිබුණි.

1953 අංක 44 දරන පාඨශාලීය ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් පනත් නියෝග අංක 04 ප්‍රකාරව ගුරු වැන්දඹු අනන්දරු දායක මුදල් මගින් අරමුදලක් ගොඩනගා එමගින් ගුරු වැන්දඹු අනන්දරු විශ්‍රාම වැටුප් ගෙවීම් කළ යුතුව තිබුණි. එසේ වුවත් දායක මුදල් රැස් කිරීම හා වියදම් කිරීම සඳහා අරමුදල වෙනුවෙන් බැංකු ගිණුමක් පවත්වා නොතිබූ අතර එසේ ලැබී තිබුණු දායක මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වැන්දඹු අනන්දරු දායක මුදල් රැස්කිරීමේ බැංකු ගිණුමට බැර කර තිබුණි. එම අරමුදලේ වියදම් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු වැය ශීර්ෂය යටතේ වියදම් කිරීම නිසා එම

අරමුදල පිහිටුවීමේ අරමුණු ඉටු වී නොතිබුණි.

විශ්‍රාම වැටුප් වැඩිපුර ගෙවීම්.

සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් වැඩිපුර ගෙවා තිබුණු නමුත් අය කර ගෙන නොතිබුණු විශ්‍රාම වැටුප්වල එකතුව රු.මිලියන 551.94 ක් වී තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට එසේ අය කර නොගත් වර්ෂ 5කට අඩු කාලයක සිට පැවත එන රු.මිලියන 490.83 ක්ද, වර්ෂ 5 ක සිට වර්ෂ 10 ක් දක්වා පරාසයක කාලයක සිට පැවත එන රු. මිලියන 51.17ක් හා වර්ෂ 10කට වැඩි කාලයක සිට පැවත එන රු. මිලියන 9.94 ක් වී තිබුණි.

ඉතිරි කිරීමේ පාස්පොත් භාරකරුවන් වෙත භාර නොදීම


පාස්පොත් ලබා දීමේ පැරණි ක්‍රමවේදයේ පැවති දුර්වලතා හේතුවෙන් 2015 සැප්තැම්බර් 14 දිනැති අංක 09/2015 දරන විශ්‍රාම වැටුප් චක්‍රලේඛය මගින් බාල වයස්කරුවන්ට ප්‍රතිලාභ හිමිගන්වන මුල් අවස්ථාවේදීම බාල වයස්කරුවන්ගේ පාස්පොත ඔහුගේ භාරකරුවාට භාර දිය යුතුව තිබුණි. කෙසේ නමුත් පැරණි ක්‍රමවේදය යටතේ පැවති පාස්පොත් සහ ස්ථාවර තැන්පතු සහතික බාල වයස්කරුවන්ගේ භාරකරුවන් වෙත ලබාදීමට විධිමත් වැඩපිළිවෙලක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ක්‍රියාත්මක කර නොතිබුණි. මේ නිසා එකතුව රු.මිලියන 3.17 ක් වටිනා බාල වයස්කරුවන්ගේ තැන්පතු සහතික 778 ක් හා රු.192,629 ක් වූ ඉතිරිකිරීමේ ගිණුම් පොත් 02 ක් 2017 දෙසැම්බර් 31 දින වන විටත් බාල වයස්කරුවන්ගේ භාරකරුවන් වෙත භාර දී නොතිබුණි.

පළාත් සභාවල විගණන නිරීක්ෂණ සාරාංශය

පළාත් සභා විසින් රැස්කළ ආදායම හා වියදම

පළාත් සභා 09 ක් විසින් සමාලෝචිත වර්ෂයේදී එකතුව රු.මිලියන 269,572 ක ආදායම රැස්කර තිබුණි. එම ආදායම තුළ පළාත් සභා 09 සඳහා රජය විසින් එකතුව රු.මිලියන 182,217 ක ප්‍රදානද ඇතුළත්ව තිබුණි. ඒ අනුව පළාත් සභා විසින් රැස් කළ මුළු ආදායමෙන් සියයට 67.59 ක් රජය විසින් ලබා දුන් ප්‍රදානවලින් සමන්විත වී


තිබුණි. රජය විසින් එක් එක් පළාත් සභාව වෙත සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 5,163 ක් සිට රු.මිලියන 28,772 ක් දක්වා පරාසයක ප්‍රමාණවලින් ප්‍රදාන ලබා දී තිබුණි. රජය විසින් එක් එක් පළාත් සභාවට ලබා දුන් ප්‍රදාන පිළිබඳ විස්තර රූපසටහන 45 හි වේ.



රූපසටහන 45. - එක් එක් පළාත් සභාවන් වෙත රජය ලබා දී තිබුණු ප්‍රදාන මූලාශ්‍රය - පළාත් සභාවල මූල්‍ය ප්‍රකාශන

සමාලෝචිත වර්ෂය අවසන් වන විට පළාත් සභා 09 විසින් එකතුව රු.මිලියන 290,431 ක් වැය කර තිබුණි. ඒ අනුව පළාත් සභා 09 විසින් රැස්කර තිබුණු ආදායම රු.මිලියන 20,859 කින් ඉක්මවා වියදම් කර තිබුණි. රැස්කළ ආදායම හා වියදම පළාත් සභාවන්

අනුව සැසඳීමේදී පළාත් සභා 04 ක් විසින් වියදම් කළ පසු රැස්කළ ආදායමේ ඉතිරියන් වාර්තා කර තිබුණු අතර, පළාත් සභා 05 ක් විසින් රැස්කළ ආදායම ඉක්මවා වියදම් කර තිබුණි. විස්තර රූපසටහන 46 වේ.



රූපසටහන 46 - පළාත් සභා 09 විසින් රැස්කළ ආදායමෙන් වියදම් කළ පසු ඉතිරිය/ (ඉක්මවීම) මූලාශ්‍රය - පළාත් සභාවල මූල්‍ය ප්‍රකාශන 2017

පළාත් සභා 09 විසින් සමාලෝචිත වර්ෂයේ රැස්කළ ආදායම හා වියදම පිළිබඳ විස්තර වගුව 31 හි දක්වා ඇත.

පළාත් සභාව	රැස්කළ ආදායම	වියදම	ඉතිරිය/ (ඉක්මවීම)
	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන
බස්නාහිර	62,584	62,181	403
මධ්‍යම	12,569	35,519	(22,950)
දකුණ	34,970	34,548	422
උතුර	26,713	24,044	2,669
වයඹ	36,863	35,456	1,407
උතුරු මැද	22,827	23,083	(256)
ඌව	22,944	23,460	(516)
සබරගමුව	27,821	28,931	(1,100)
නැගෙනහිර	22,281	23,209	(928)
එකතුව	269,572	290,431	(20,859)

වගුව 31 - පළාත් සභා විසින් රැස්කළ ආදායම හා වියදම පිළිබඳ විස්තර
 මූලාශ්‍රය - එක් එක් පළාත් සභාවේ මූල්‍ය ප්‍රකාශන 2017

බස්නාහිර පළාත් සභාව

බස්නාහිර පළාත් සභාව විසින් 2017 වර්ෂය සඳහා රු.මිලියන 26,156 ක් රජයේ ප්‍රදාන මගින්ද, අභ්‍යන්තර මාර්ගවලින් රු.මිලියන 42,979 ක්ද, වශයෙන් එකතුව රු.මිලියන 69,135 ක ආදායමක් ඇස්තමේන්තු කර තිබුණි. 2017 වර්ෂයේ පුනරාවර්තන වියදම් සඳහා රු.මිලියන 54,387 ක්ද, මූලධන වියදම් සඳහා රු.මිලියන 14,748 ක්ද, වශයෙන් එකතුව රු.මිලියන 69,135 ක් උපයෝජනය කිරීමට ඇස්තමේන්තු කර තිබුණි. ඒ අනුව 2017 වර්ෂයේදී රජයේ ප්‍රදාන මගින් රු.මිලියන 18,085 ක්ද, අභ්‍යන්තර මාර්ගවලින් රු.මිලියන 44,499 ක්ද වශයෙන් එකතුව රු.මිලියන 62,584 ක ආදායම් රැස්කර තිබුණි. 2017 වර්ෂයේදී පුනරාවර්තන වියදම රු.මිලියන 52,651 ක් හා මූලධන වියදම රු.මිලියන 9,530 ක් වශයෙන් රු.මිලියන 62,181 ක් උපයෝජනය කර තිබුණි.

මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විගණනයේදී අනාවරණය වූ ප්‍රමාණාත්මක හා වැදගත් විගණන නිරීක්ෂණ පහත දැක්වේ.

ආදායම් කළමනාකරණය

පළාත් ඉඩම් කොමසාරිස් වෙත අයවිය යුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල 04 කට අදාළව ඉඩම් සඳහා දීර්ඝකාලීන බදු රු.මිලියන 17 ක් අයකර නොතිබුණි. වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අක්කර 4 රූඩ් 1 පර්චස් 18 ක් පමණ වූ රජයේ ඉඩම් කොටසක් කෘෂිකාර්මික කටයුත්තක් සඳහා පෞද්ගලික පාර්ශවයකට 1997 ජූලි 31 දින බදුදී තිබුණි. ගිවිසුම්ගත වාර්ෂික බදු මුදල වූ රු.140,000 ක් වී තිබුණි. එම බදු මුදලින් එකතුව රු.මිලියන 6.8 ක් 1995 වර්ෂයේ සිට හිඟහිටව පැවැතුණි. මෙම ඉඩම් වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා බව

අනාවරණයවීම නිසා බදු ගිවිසුම අත්හිටුවන ලෙස 2002 ජුනි මාසයේදී පළාත් ගිණුම් කාරක සභාව ප්‍රාදේශීය ලේකම්වරයාට නියෝග කර තිබුණද, එම නියෝගය ක්‍රියාත්මක කර නොතිබුණි. 2005 වර්ෂයේදී මෙම ඉඩමෙන් පර්චස් 550 ක් වර්ෂ 10 කට අතුරු බදු දී තිබූ අතර ඉතිරි පර්චස් 148 හි නිවාස 03 ක් ඉදිකර නේවාසික භුක්තිය ලබාදෙන ලෙස ඉල්ලා තිබුණද, එම ඉඩම් ගැටළුව නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

නිෂ්ක්‍රීය හා ඌන උපයෝජිත වත්කම්

ප්‍රාදේශීය ලේකම් කාර්යාල 04 ක් විසින් සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 6.42 ක් වැය කර ප්‍රතිලාභීන් වෙත බෙදා දීම සඳහා ව්‍යාපෘති භාණ්ඩ 4,801 ක් මිලදී ගෙන තිබුණත්, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් විධිමත් පරිදි බෙදාදීමෙන් තොරව නිෂ්කාර්යව පැවැතුණි.

හොරණ මූලික රෝහලේ මුළුතැන්ගෙය සඳහා රු.මිලියන 3.30 ක් වටිනා උපකරණ මිලදී ගෙන තිබුණි. එසේ මිලදී ගෙන තිබුණු භාණ්ඩවලින් රු.943,800 ක් වටිනා භාණ්ඩ මුළුතැන්ගෙය සඳහා අවශ්‍ය නොවන උපකරණ වී තිබුණි.

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහා 2017 වර්ෂයේදී රු.මිලියන 54.7 ක් වටිනා විදුලි ජනක යන්ත්‍ර 28 ක් මිලදී ගෙන තිබුණි. එම යන්ත්‍රවලින් 23 ක් සඳහා රු.මිලියන 2.6 ක් වැඩිපුර ගෙවා තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට එම යන්ත්‍ර ප්‍රයෝජනයට නොගෙන නිෂ්කාර්යව පැවැති අතර යන්ත්‍ර සුරක්ෂිතව තැබීමට සුදුසු ස්ථානයක්ද සකස් කර නොතිබුණි.

කළමනාකරණ අකාර්යක්ෂමතා

පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබාදීම සඳහා රු.මිලියන 3 ක් වැය කර තිබුණි. 2018 ජනවාරි මාසය වන විටත් එම ක්‍රීඩා භාණ්ඩ ගබඩාව වෙත ලැබී නොතිබුණි.

භොරණ කළාප අධ්‍යාපන කාර්යාලය යටතේ පවතින පාසල් 22 ක ගොඩනැගිලි 22 ක් දීර්ඝ කාලයක් මුළුල්ලේ අවදානම් තත්ත්වයේ පවතින බව 2017 අප්‍රේල් මාසයේදී පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත දැනුම්දී තිබුණද, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ඒවා ඉවත් කිරීමට කටයුතු කර නොතිබුණි.

දෘශ්‍ය අක්‍රමිකතා

2011 පෙබරවාරි 10 දින හෝ ඊට ආසන්න දිනයක සිට 2013 ජූලි මාසය හෝ ඊට ආසන්න කාලපරිච්ඡේදයක් දක්වා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත රු.මිලියනයක් පමණ වූ නොගෙවන ලද මහජනාධාර තැන්පත් ගිණුමේ රඳවා නොගෙන සාවද්‍ය පරිහරණය සඳහා යොදා ගැනීම නිසා මූල්‍ය වංචාවක් සිදු වී තිබුණි. ඒ

සම්බන්ධයෙන් 2013 වර්ෂයේ සිට නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණද, 2018 පෙබරවාරි මාසය වන විටත් අධිකරණ කටයුතු නිම වී නොතිබුණි.

මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පළාත් සභා ආදායම් රු.900,000 ක් 2014 ජූලි මාසයේදී අස්ථානගත වී තිබුණු නමුත් 2018 මැයි මාසය වන විටත් වගකිව යුතු පාර්ශව හඳුනාගෙන නොතිබුණි.

කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

මතුගම කළාපයේ පාසල් 03 ක, රු.මිලියන 11.9 ක් වටිනා ගොඩනැගිලි ඉදිකිරීම් ආරම්භ කර වර්ෂ කිහිපයක් ගතවී තිබුණද, 2018 අගෝස්තු මාසය වන විටත් එවැනි වැඩ අවසන් කර නොතිබුණි.

ප්‍රමාද වූ ව්‍යාපෘති

නිට්ටමුව සංඝබෝධි මහා විද්‍යාලයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් 2014 වර්ෂයේදී තෙමහල් ගොඩනැගිල්ලක් සඳහා අත්තිවාරම් යොදා ස්ලැබ් මට්ටම දක්වා කොන්ක්‍රීට් කණු සකස් කර තිබුණද, ඉදිකිරීම් කටයුතු අවසන් නොකිරීම නිසා සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ගොඩනැගිලි සැකිල්ල දිරා පත් වෙමින් පැවතුණි.

මධ්‍යම පළාත් සභාව

මධ්‍යම පළාත් සභාව විසින් 2017 වර්ෂය සඳහා රු.මිලියන 8,136 ක් රජයේ ප්‍රදාන මහින්ද, අභ්‍යන්තර මාර්ගවලින් රු.මිලියන 7,454 ක් ද වශයෙන් එකතුව රු.මිලියන 15,590 ක ආදායමක් ඇස්තමේන්තු කර තිබුණි. 2017 වර්ෂයේ පුනරාවර්තන වියදම් වශයෙන් රු.මිලියන 30,836 ක් ද, මූලධන වියදම් වශයෙන් රු.මිලියන 8,136 ක් ද වශයෙන් එකතුව රු.මිලියන 38,972 ක් උපයෝජනය කිරීමට ඇස්තමේන්තු කර තිබුණි. ඒ අනුව 2017 වර්ෂයේ දී රජයේ ප්‍රදාන මහින්ද රු.මිලියන 5,163 ක් ද, අභ්‍යන්තර මාර්ග මහින්ද රු.මිලියන 7,406 ක් ද වශයෙන් එකතුව රු.මිලියන 12,569 ක ආදායම් රැස්කර තිබුණි. 2017 වර්ෂයේදී පුනරාවර්තන වියදම් රු.මිලියන 30,355 ක් හා මූලධන වියදම් රු.මිලියන 5,164 ක් වශයෙන් රු.මිලියන 35,519 ක් උපයෝජනය කර තිබුණි.

මධ්‍යම පළාත් සභාවට අදාළව 2017 වර්ෂයේ සිදු කරනු ලැබූ විගණනයේදී අනාවරණය වූ වැදගත් විගණන නිරීක්ෂණ පහත දැක්වේ.

පළාත් සභාවේ අරමුදල් උපයෝජනය නොකිරීම

මධ්‍යම පළාත් සභාව විසින් 2017 වර්ෂය අවසන් වන විට රු.මිලියන 1,362.73 ක් පළාත් සංවර්ධනය වෙනුවෙන් උපයෝජනය කළ යුතුව තිබුණත්, එසේ නොකර එම මුදල ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර තිබුණි. ඒ වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 145.40 ක පොලී ආදායම් ලබා ගෙන තිබුණි. පළාත් සභාව විසින් පවත්වාගෙන යනු ලබන ජංගම ගිණුම් දෙකක 2018 අප්‍රේල් 30 දින වන විට එකතුව රු.මිලියන 1,718.94 ක ශේෂයක් රඳවා ගෙන තිබුණි. ශ්‍රී ලංකා ජනරජය විසින් බැංකු අයිරා පහසුකම් ලබා ගෙන පළාත්

සභා වෙත මුදල් ප්‍රදානයන් කර තිබුණත්, ඒ සඳහා වැය වන මූල්‍යකරණ පිරිවැයට වඩා අඩු ප්‍රතිලාභයක් සහිත ස්ථාවර තැන්පත්වල ආයෝජනය කිරීමෙන් ශුද්ධ වශයෙන් රජයට අමතර මූල්‍ය පිරිවැයක් දැරීමට සිදු වන බව නිරීක්ෂණය විය.

ජීව වායු ඒකක අක්‍රියව පැවැතීම

විධිමත් කසළ කළමනාකරණය, ගැස් හා පොහොර භාවිතයට ගැනීමේ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් 2013 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා වර්ෂ 04 ක කාලයක් තුළ ධාරිතාවය සහ මීටර 10 ක සිට 100 ක් දක්වා පිරිවැය රු.මිලියන 6.37 ක් වූ ජීව වායු ඒකක 05 ක්, ස්ථාන 05 ක ඉදිකර තිබුණි. ඉන් රු.මිලියන 2.27 ක් වටිනා ජීව වායු ඒකක 04 ක් අක්‍රියව පැවති අතර එක් ජීව වායු ඒකකයකින්වත් අපේක්ෂිත ප්‍රතිලාභ ළඟාකර ගැනීමට නොහැකි වී තිබුණි.

අවලංගු කිරීමේ තත්ත්වයේ පැවැති ව්‍යාපෘති

පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලනය, මානව සම්පත්, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු, සංචාරක, ඉඩම්, වෙළෙඳ හා වාණිජ, ආහාර සැපයුම් බෙදාහැරීමේ කටයුතු සහ ආයෝජන සම්බන්ධීකරණ, වෙනත් අමාත්‍යාංශයක් යටතට නොගැනෙන විෂයයන් සම්බන්ධ අමාත්‍යාංශය විසින් 2016 හා 2017 වර්ෂයන්වලදී රු.මිලියන 337.53 ක පිරිවැයකින් යුතු කොන්ත්‍රාත් 21 ක් එක් කොන්ත්‍රාත්කරුවෙකු වෙත ප්‍රදානය කර තිබුණි. ඉන් එක් ව්‍යාපෘතියක් හැර අනෙකුත් ව්‍යාපෘති 13 ක් අවලංගු තත්ත්වයේ හා ව්‍යාපෘති 07

ක් දුර්වල ප්‍රගතියකින් යුතුව පැවැතුණි. ඒ අනුව 2017 වර්ෂය අවසානයට කොන්ත්‍රාත් ආයතනයෙන් රජයට අය විය යුතු අත්තිකාරම් හා කාර්යසාධන ඇපකරවල මුළු අගය රු.මිලියන 49.85 ක් වී තිබුණි.

පාසල් සිසුන්ගෙන් අවිධිමත් ලෙස මුදල් එකතු කිරීම

2015 ජනවාරි 09 දිනැති අංක 05/2015 දරන අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛයට පටහැනිව මප/තෙල්දෙණිය බණ්ඩාරනායක ද්විතියික පාසලේ තාක්ෂණ විද්‍යාගාරයේ විදුලි වියදම් පියවා ගැනීම සඳහා එක් සිසුවකුගෙන් රු.500 බැගින් සිසුන් 647 දෙනෙකුගෙන් අතර ඒ සඳහා කුවිතාන්සි නිකුත් කර නොතිබුණි. එමෙන්ම එම මුදලින් 2017 වර්ෂයේදී එකතු කළ රු.102,500 ක් 2016 හා 2017 වර්ෂවලදී පිළිවෙළින් රු.221,000 ක් හා රු.102,500 ක් වශයෙන් එකතුව රු.323,500 ක් එකතු කර තිබුණු 2017 සැප්තැම්බර් 25 දින තැන්පත් කර තිබුණත්, 2016 වර්ෂයේ දී එකතු කරන ලද රු.221,000 ක මුදල විගණනය සිදු කළ දිනෙන් පසුව 2017 ඔක්තෝබර් 03 දින බැංකුගත කර තිබුණි.

පාසල් නොයන ළමුන් පාසල්ගත කිරීම

2016 අප්‍රේල් 20 දිනැති අංක 1963/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනය අනුව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 2015 අංක 1 දරන ළමයින් අනිවාර්යෙන් පාසල්වලට පැමිණිය යුතුවීමේ නියෝග නිකුත් කර තිබුණි. එහි අංක 15 සිට 19 දක්වා නියෝගවලට අනුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් පාසල්ගත නොවූ දරුවන් පාසල්ගත කිරීමට අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගත යුතුව තිබුණි. පළාත් නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ වාර්තා අනුව මධ්‍යම පළාත තුළ 2017 වර්ෂයේදී වයස අවුරුදු 5 ක සිට අවුරුදු 16 ක් දක්වා පරාසයක වයස් කාණ්ඩයේ පාසල් නොයන

ළමුන් 848 ක් හඳුනාගෙන තිබුණි. ඉන් සමාලෝචිත වර්ෂය අවසන් වන විට තවදුරටත් පාසල්ගත කිරීමට සිටින ළමුන් සංඛ්‍යාව 223 ක් වී තිබුණි.

පාසල පිහිටි ඉඩම විධිමත්ව පවරා නොගැනීම

තෙල්දෙණිය හා දෙනුවර කළාප අධ්‍යාපන කාර්යාලවලට අයත් පාසල් 183 කින් පාසල් 121 ක ඉඩම් නීත්‍යානුකූලව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීමේ කටයුතු සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් අවසන් කර නොතිබුණි.

දීර්ඝකාලීනව එකම පාසලේ සේවය කරන ගුරුවරුන්

2007 දෙසැම්බර් 13 දිනැති අංක 2007/20 දරන අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛය ප්‍රකාරව ගුරුවරුන් සඳහා වඩාත් පහසු පාසල් වර්ගයට අයත් පාසලක උපරිම සේවා කාලය වර්ෂ 06 ක් හා පහසු පාසල් වර්ගයට අයත් පාසලක උපරිම සේවා කාලය වර්ෂ 08 ක් විය යුතුව තිබුණි. එහෙත් පළාත් සභාවේ කළාප අධ්‍යාපන කාර්යාල 04 ක පාසල් 215 ක ගුරුවරුන් 764 දෙනෙකු වර්ෂ 9 ක සිට වර්ෂ 27 ක් දක්වා කාල පරාසයක ප්‍රමාණයන්ගෙන් එකම පාසලේ සේවය කරමින් පවතින බව නිරීක්ෂණය විය.

අනුමත සීමාව ඉක්මවා පාසල් කාර්ය සහායකයින් අනුයුක්ත කිරීම

මහනුවර දිස්ත්‍රික්කයේ කළාප අධ්‍යාපන කාර්යාල අතරින් ගම්පොළ කළාප අධ්‍යාපන කාර්යාලය හැර අනෙකුත් කළාප අධ්‍යාපන කාර්යාල 5 ක් යටතේ ඇති පාසල්වල, පාසල් කාර්ය සහායකයින් අනුමත සීමාව ඉක්මවා අනුයුක්ත කර තිබුණි. තෙල්දෙණිය කළාප අධ්‍යාපන කාර්යාලයේ ඇති පාසල්වල පමණක් 98 දෙනෙකු අනුමත සීමාව ඉක්මවා අනුයුක්ත කර තිබුණි. පාසල්වල අනුමත

සීමාව ඉක්මවා අනුයුක්ත කර තිබුණු කාර්ය මණ්ඩලය පුරප්පාඩු ඇති පාසල්වලට අනුයුක්ත කිරීමට කටයුතු කර නොතිබුණි. අනුමත සීමාව ඉක්මවා අනුයුක්ත කර තිබුණු පාසල්වල, පාසල් කාර්ය සහායකින් 74 දෙනෙකු, පුරප්පාඩු පවතින පාසල්වලට අනුයුක්ත කිරීම වෙනුවට අනුමත සීමාව ඉක්මවන පරිදි පාසල්වලට අනුයුක්ත කර තිබුණි.

තෙල්දෙණිය දිස්ත්‍රික් රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම

දේශීය හා විදේශීය අරමුදල් යොදා 2014 වර්ෂයේ දී ආරම්භ කර 2017 අප්‍රේල් 11 දින විවෘත කරන ලද තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණයේ සිවිල් ඉදිකිරීම් පරීක්ෂා කිරීමේ දී පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

- කොන්ත්‍රාත්කරු සමඟ ඇති කර ගෙන තිබුණු ගිවිසුම හා පසුව කරන ලද කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීම් අනුව 2015 දෙසැම්බර් 31 දින වන විට ඉදිකිරීම් කටයුතු අවසන් කර ගොඩනැගිල්ල භාරදිය යුතුව තිබුණි. 2017 නොවැම්බර් 30 දින වන විටත්, ගොඩනැගිල්ල භාර දී හෝ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කර හෝ නොතිබුණු බැවින් ගිවිසුම ප්‍රකාරව දිනකට රු.92,502 බැගින් දින 473 ක ප්‍රමාදය වෙනුවෙන් ප්‍රමාද ගාස්තු අය කර ගෙන නොතිබුණි.
- එළඹ තිබුණු කොන්ත්‍රාත් ගිවිසුම අනුව කොන්ත්‍රාත්තුව නියමිත පරිදි භාරදුන් දින සිට දින 365 ක නඩත්තු කාලය නිම වීමෙන් පසු රඳවා ගත් මුදල් නිදහස් කළ යුතුව තිබුණත්, කොන්ත්‍රාත්තුව අවසන් කර ගොඩනැගිල්ල 2017 දෙසැම්බර් 31 දින වන විට භාර නොදී තිබියදී 2016

දෙසැම්බර් 23 දින රු.මිලියන 18.50 ක රඳවාගත් මුදල කොන්ත්‍රාත්කරු වෙත ගෙවා තිබුණි.

- ශල්‍යාගාර සංකීර්ණය ඉදිකිරීම සඳහා අත්තිවාරම් කොටස කපා කි.මී. 03 ක් දුරට එම පස් ගෙන ගොස් ඉවත් කිරීම සඳහා රු.මිලියන 2.13 ක් කොන්ත්‍රාත්කරු වෙත ගෙවා තිබුණි. එම පස් රෝහල ඉදිරිපිට සහ ඊට ආසන්නයේ පිහිටි තෙල්දෙණිය ජාතික පාසල් ක්‍රීඩා පිටිය පිරවීම සඳහා යොදවාගෙන තිබුණු බව භෞතික පරීක්ෂාවේ දී අනාවරණය විය. ඒ කෙරෙහි අවධානය යොමු නොකර පස් ප්‍රවාහනය වෙනුවෙන් කොන්ත්‍රාත්කරු වෙත ගෙවීම් කර තිබුණි.
- නව රෝහල් සංකීර්ණයේ නානකාමරවලට ටවල් බාර්, බුරුසු රැඳවුම් හා ප්‍රේපර් හෝල්ඩර් ආදී වර්ග 5 කට අයත් උපාංග සවි කළ බව සඳහන් කර රු.237,510 ක් කොන්ත්‍රාත්කරු වෙත ගෙවා තිබුණි. නමුත් එම උපාංග සවිකර නොතිබුණු බව ක්ෂේත්‍ර පරීක්ෂණයේදී අනාවරණය විය.
- ගොඩනැගිලි සංකීර්ණය විධිමත් පරිදි භාරදීමට පෙර එහි අභ්‍යන්තර විදුලි රැහැන් පද්ධතියේ පවතින දෝෂ නිසා 2017 අගෝස්තු 11 දින වන විට විදුලි බුබුලු 101 ක් ක්‍රියා විරහිත වී තිබුණි.
- ගොඩනැගිලි සැලැස්ම මැදදුම්බර ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරවා ගත යුතුව තිබුණත්, 2017 දෙසැම්බර් 31 දින වන විට ද ගොඩනැගිලි සැලැස්ම අනුමත කර ගෙන නොතිබුණි. මේ නිසා ඉදිකර තිබුණු ගොඩනැගිල්ල අනවසර ඉදි කිරීමක් ලෙස නිරීක්ෂණය විය.

වකුගඩු රෝගීන් සඳහා ඉදිකළ සායන මධ්‍යස්ථානය

විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වකුගඩු රෝගීන් 1200 ක් ඉක්මවා සිටින බවත්, එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් රු.මිලියන 41.46 ක ප්‍රතිපාදන ලබා දී

නවීන පහසුකම්වලින් සමන්විත සායන මධ්‍යස්ථානයක් ඉදි කර 2017 මාර්තු 13 වන දින මහජන අයිතියට පත් කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට එම වෛද්‍ය ඒකකය මධ්‍යම පළාත් සභාවට පවරා තිබුණත්, අදාළ වෛද්‍යවරුන් නොමැතිකමින් එම ගොඩනැගිල්ල කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසා දමා තිබුණි.

දකුණු පළාත් සභාව

දකුණු පළාත් සභාව විසින් 2017 වර්ෂය සඳහා රු.මිලියන 27,426 ක් රජයේ ප්‍රදානවලින් හා අභ්‍යන්තර මාර්ගවලින් රු.මිලියන 8,159 ක්ද , වශයෙන් එකතුව රු.මිලියන 35,585 ක ආදායම් ඇස්තමේන්තු කර තිබුණි. එම ආදායමින් රු.මිලියන 29,180 ක් පුනරාවර්තන වියදම් වශයෙන්ද, රු.මිලියන 9,116 ක් මූලධන වියදම් වශයෙන්ද උපයෝජනය කිරීමට ඇස්තමේන්තු කර තිබුණි. ඒ අනුව, 2017 වර්ෂයේදී රජයේ ප්‍රදාන මගින් රු.මිලියන 26,177 ක්ද, අභ්‍යන්තර මාර්ග මගින් රු.මිලියන 8,793 ක්ද වශයෙන් එකතුව රු.මිලියන 34,970 ක ආදායම් රැස්කර තිබුණි. 2017 වර්ෂයේදී පුනරාවර්තන වියදම රු.මිලියන 28,900 ක් හා මූලධන වියදම රු.මිලියන 5,648 ක් වශයෙන් එකතුව රු.මිලියන 34,548 ක් උපයෝජනය කර තිබුණි. මේ අනුව වියදම ඉක්ම වූ ආදායම රු. මිලියන 422 ක් වී තිබුණි.

දකුණු පළාත් සභාවට අදාළව 2017 වර්ෂයේ සිදුකරනු ලැබූ විගණනයේදී අනාවරණය වූ වැදගත් විගණන නිරීක්ෂණයන් පහත දැක්වේ.

ආදායම් රැස්කිරීම

සමාලෝචිත වර්ෂය ආරම්භයේදී ආදායම් සංකේත 07 ක් යටතේ එකතුව රු.මිලියන 880.5 ක ආදායම් හිඟහිට තිබුණි. සමාලෝචිත වර්ෂය වෙනුවෙන් එම ආදායම් සංකේත 7 න් රු.මිලියන 419.7 ක ආදායම් රැස්කිරීමට අපේක්ෂා කර තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 1,300.2 ක ආදායම් රැස්කළ යුතුව තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂය අවසන් වන විට රු.මිලියන 122.8 ක ආදායම් රැස්කර තිබුණි. සමාලෝචිත වර්ෂයේදී රැස්කළ යුතුව තිබුණු

අදායමෙන් රැස්කළ ආදායම හා නිදහස් කිරීම්, හර නිවේදන හා දඩ ගැලපූ විට සමාලෝචිත වර්ෂය අවසාන වන විට රු.මිලියන 873.4 ක හිඟහිටි ආදායම් පැවැතුණි.

වෛද්‍ය නිල නිවාසය අළුත්වැඩියාව

අමුගොඩ මධ්‍යම බෙහෙත් ශාලාවේ වෛද්‍ය නිල නිවාස අළුත්වැඩියා කිරීම සඳහා රු.මිලියන 1.41 ක් ඇස්තමේන්තු කර තිබුණි. 2012 ඔක්තෝබර් 18 දිනට පෙර එම ඉදිකිරීම නිම කිරීමට එකඟ වී සමාදේශි සමිතියක් සමඟ 2012 අගෝස්තු 03 දින දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන,ප්‍රවාහන, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, සංචාරක සහ ඉංජිනේරු සේවා අමාත්‍යාංශය සමඟ ගිවිසුමකට එළඹ තිබුණි. 2012 නොවැම්බර් 17 දින වන විට රු.මිලියන 1.26 ක් කොන්ත්‍රාත්කරු වෙත ගෙවා තිබුණි. 2017 නොවැම්බර් 17 දින වන විටත් කර්මාන්තය නිම කර භාරදී නොතිබුණු අතර ගිවිසුම පරිදි කාර්යසාධන බැඳුම්කරය ලබාගෙන නොතිබුණි. සමාදේශි සමිතියේ සභාපතිවරයාගේ අත්සන වෙනත් අයෙකු විසින් යොදා බිල්පත් ඉදිරිපත් කර තිබුණි.

කොන්ත්‍රාත්කරු තෝරා ගැනීමට ප්‍රථම කොන්ත්‍රාත්කරු වැඩ ආරම්භ කිරීම

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන,ප්‍රවාහන, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, සංචාරක සහ ඉංජිනේරු සේවා,අමාත්‍යාංශය 2017 නොවැම්බර් 16 දින කර්මාන්ත 06 ක් සඳහා කිහිප දෙනෙකුගෙන් ලංසු කැඳවා තිබුණි. එම කර්මාන්තවල ඇස්තමේන්තුගත වටිනාකම රු.මිලියන 30.75 ක් වී තිබුණි.

අදාළ කොන්ත්‍රාත්කරුවන්ට කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට ප්‍රථම 2017 නොවැම්බර් 29 දින සිට දෙසැම්බර් 11 දින දක්වා කාල පරාසය තුළ කොන්ත්‍රාත්කරු විසින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබුණි. 2017 දෙසැම්බර් 15 දින කර්මාන්ත 06 ක් සඳහා එකම කොන්ත්‍රාත්කරුවෙකු වෙත කොන්ත්‍රාත්තු ප්‍රදානය කර ඔහු සමඟ ගිවිසුම්වලට එළඹ තිබුණි. කර්මාන්ත 06 අධීක්ෂණයද විධිමත් පරිදි සිදු කර නොතිබුණු බව අනාවරණය විය.

පළාත් නැගුම සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති

2014 වර්ෂයේ පළාත් නැගුම සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති 08 ක් ක්‍රියාත්මක කර ඒ සඳහා රු.මිලියන 127.63 ක් වැය කර තිබුණි. එම ව්‍යාපෘති 08 සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් මහජන අවශ්‍යතා සඳහා යොදා ගෙන නොතිබුණි. මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුකූල වන ලෙස අත්තිකාරම් ගෙවීම් කිරීම සහ අත්තිකාරම් සුරක්ෂණ හා කාර්යසාධන සුරක්ෂණ ලබා ගැනීමද සිදු කර නොතිබුණි. එමෙන්ම ඉදිකිරීම්වල පැවැති අඩුපාඩු නිවැරදි නොකිරීම් සහ ඇතැම් වැඩ කොටස් නියමිත ප්‍රමිතයට ඉදිකර නොතිබුණු අතර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී නිසි අධීක්ෂණයක් ද සිදු කර නොතිබුණි. තවද, පූර්ව අනුමැතිය ලබා ගැනීමෙන් තොරව උප කොන්ත්‍රාත් ලබා දීම ද සිදු කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එම ව්‍යාපෘති 08 මගින් මහජන අවශ්‍යතා ඉටු කර නොතිබුණි.

නිම නොකළ ව්‍යාපෘති

බද්දේගම මාකුරුගොඩ තරුණ ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු 2001 වර්ෂයේ සිට 2018 වර්ෂය වන විටත් සිදු කෙරෙමින්

පැවැතුණි. එම කාල පරිච්ඡේදය තුළ ව්‍යාපෘතිය වෙනුවෙන් රු.මිලියන 81.76 ක් වැය කර තිබුණි. නමුත් ව්‍යාපෘතියේ වැඩ කටයුතු අතරමග නතර කර තිබුණි. අදාළ ඉදිකිරීම් සිදු කළ ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුව 2018 මැයි 01 දින සිට ඉදිකිරීම් කටයුතු නවතා වැඩ බිමෙන් ඉවත්වී තිබුණි. නිම කළ වැඩ කොටස්වල ආරක්ෂාව පිළිබඳව කටයුතු කර නොතිබුණි. ඒ අනුව වර්ෂ 17 ක කාලයක් ගත වීමෙන් පසුවද අදාළ ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වී තිබුණි.

පාසල් පොත්, බැග් හා උපකරණ සිසුන් වෙත බෙදා නොදීම

දකුණු පළාත් සභාවේ අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් 2016 හා 2017 වර්ෂවලදී එකතුව රු.මිලියන 15.27 ක් වැය කර පාසල් සිසුන් වෙත බෙදාදීම සඳහා පාසල් පොත්, බැග් හා උපකරණ මිලදී ගෙන තිබුණි. 2018 අප්‍රේල් 30 දින වන විටත් එම පොත් හා උපකරණ පාසල් සිසුන් වෙත බෙදා නොදී අමාත්‍යාංශයේ හා පළාත් අධ්‍යාපන කාර්යාලවල රඳවා ගෙන තිබුණි.

විධිවිධානවලට පටහැනිව නිලධාරීන් සේවයේ අනුයුක්ත කිරීම

2015 අගෝස්තු 21 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1928/28 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පලකරන ලද ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ව්‍යවස්ථා සංග්‍රහයට අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II හා III ශ්‍රේණියේ විශේෂ සේවක සංඛ්‍යාවට අයත් තනතුරක් දරන නිලධාරියෙකුට සාමාන්‍ය සේවක සංඛ්‍යාවට අයත් තනතුරක්

දැරිය නොහැකි අතර, සාමාන්‍ය සේවක සංඛ්‍යාවට අයත් තනතුරක් දරන නිලධාරියෙකුට විශේෂ සේවක සංඛ්‍යාවට අයත් තනතුරක් දැරිය නොහැකිය. නමුත් එම විධිවිධානවලට අනුකූල නොවී දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවක සංඛ්‍යාවට අයත් තනතුරු 03 ක විශේෂ සේවක සංඛ්‍යාවට අයත් නිලධාරීන් 39 දෙනෙකුද, විශේෂ සේවක සංඛ්‍යාවට අදාළ තනතුරු 02 ක සාමාන්‍ය සේවක සංඛ්‍යාවට අයත් නිලධාරීන් 20 දෙනෙකු, ස්ථීර හා වැඩබැලීමේ, වැඩ ආවරණය කිරීමේ පදනම මත සේවයේ යොදවා ගෙන තිබුණි. එසේම ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ සේවයට අදාළ නියෝජ්‍ය /සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සඳහා සාමාන්‍ය සේවක සංඛ්‍යාවට අයත් නිලධාරීන් 47 දෙනෙකු ස්ථීර වශයෙන් පත් කර තිබුණු අතර, ඉන් නිලධාරීන් 27 දෙනෙකු සාමාන්‍ය සේවක සංඛ්‍යාවට අදාළ තනතුරුවල වැඩ බැලීමේ / රාජකාරී ඉටු කිරීමේ පදනම මත පත් කර තිබුණි.

පළාත් සභාවේ තොරතුරු බාහිර පාර්ශවයන් විසින් මෙහෙයවීම

දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය විසින් කර්මාන්ත තොරතුරු පද්ධතියක් නිර්මාණය කර ගැනීම සඳහා 2012 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා එකතුව රු.මිලියන 4.33 ක් වැය කර තිබුණි. තොරතුරු පද්ධතිය නිර්මාණය කරන ලද ආයතනයට පමණක් පද්ධතියේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමට හැකියාව පැවතීම සහ අධිකාරියට අවශ්‍ය පරිදි පද්ධතිය යාවත්කාලීන කිරීමට හැකියාවක් නොතිබුණි. මේ අනුව පළාත් සභාවට අයත් තොරතුරු බාහිර ආයතනයක් විසින් මෙහෙයවීමට අවස්ථාව දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය විසින් ලබා දී තිබුණි.

තලුන්ත ආදර්ශ කිරී ගව ගොවිපල ආරම්භ නොකිරීම

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් තලුන්ත පට්ටි මධ්‍යස්ථානය ආදර්ශ කිරී ගව ගොවිපලක් බවට පත් කිරීම සඳහා 2015 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා රු.මිලියන 8.25 ක් වැය කර තිබුණි. ගව නිවාසයක්, ජල ටැංකි, මෝටර් කාමරයක්, ආරක්ෂිත වැට, සේවක නිවාසයක්, ළිඳ හා පොම්පාගාරය ඉදි කිරීම සඳහා එම වියදම් සිදු කර තිබුණත්, කිරීගව ගොවිපල ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික සාධක වන තෘණ, ජලය සහ මානව සම්පත් නොමැතිවීමෙන් ගොවිපලෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී තිබුණි. මේ අනුව ආදර්ශ කිරී ගොවිපල ආරම්භ කිරීම සඳහා වැය කළ මුදලින් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වී තිබුණි.

මත්ස්‍ය ඇසින්තන් ඇඟිල්ලන් දක්වා වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.

මත්ස්‍ය ඇසින්තන් ඇඟිල්ලන් දක්වා වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා රිදියගම සත්ත්ව ගොවිපලට අයත් ඉඩමෙන් හෙක්ටයාර් 0.0818 ක කොටසක පොකුණු 09 ක් ඉදි කිරීම, මුර නිවාසයක් ඉදි කිරීම සහ බවුසරයක් මිලදී ගැනීම සඳහා 2015 වර්ෂයේ සිට 2017 වර්ෂය අවසන් වන විට රු.මිලියන 27.48 ක් වැය කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු කර නොතිබුණි. ඒ අනුව මෙහෙයුම් කටයුතු සිදු කිරීම පිළිබඳව සැලැස්සුම් පිලියෙල කිරීමකින් තොරව රු.මිලියන 8.06 ක් වියදම් කර මත්ස්‍ය ඇසින්තන් ප්‍රවාහනයට බවුසරයක් මිලදී ගෙන තිබුණි.

මාතර දිස්ත්‍රික්කයේ පළාත් මාර්ග හා නිම නොවූ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් 2011 වර්ෂයේ සිට ක්‍රියාත්මක කර තිබුණු ඉහත සඳහන් ව්‍යාපෘතිය වෙනුවෙන් ඒබීසී (ABC) මිශ්‍ර ගල් මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් පහත සඳහන් අඩුපාඩු ආනාවරණය විය.

- ව්‍යාපෘතියේ වැඩි දියුණු කරන ලද මාර්ගවලට අදාළ අනුමත ප්‍රමාණ පත්‍රවලට අනුව අවශ්‍ය ඒබීසී (ABC) මිශ්‍රගල් කියුබික් මීටර් 128602 ක් සඳහා රු.මිලියන 556.10 ක් වැය වන බව නිරීක්ෂණය විය. ඒ අනුව රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.7.2 මාර්ගෝපදේශය ප්‍රකාරව එම ප්‍රසම්පාදන කටයුතු අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරනු ලබන ප්‍රසම්පාදන කමිටුවක් විසින් සිදු කළ යුතුව තිබුණු නමුත් අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුව විසින් ප්‍රසම්පාදන කටයුතු ඉටු කර තිබුණි.

- මෙම ව්‍යාපෘතියේ මිශ්‍ර ගල් සැපයීම සම්බන්ධයෙන් සිදු වී තිබුණු අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණන විමසුමක් නිකුත් කර තිබුණි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා දකුණු පළාත් අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ ප්‍රධාන ලේකම් විසින් පත් කර තිබුණි. ඔහුගේ වාර්තාව අනුව නිලධාරීන් විසින් එකතුව රු.මිලියන 14.47 ක මූල්‍ය පාඩුවක් සිදු කර තිබුණු බව අනාවරණය කර ගෙන තිබුණි.
- මෙම ව්‍යාපෘතිය යටතේ නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවී කටයුතු කර රජයට මූල්‍ය පාඩුවක් සිදු කළ නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගෙන ප්‍රධාන ලේකම් වෙත වාර්තා කරන ලෙස අමාත්‍යාංශයේ ලේකම්වරයාට 2016 නොවැම්බර් 10 දින දන්වා තිබුණත්, 2018 අප්‍රේල් 30 දින වන විටත් ඒ සම්බන්ධයෙන් විනය පියවර ගෙන නොතිබුණි.

උතුරු පළාත් සභාව

උතුරු පළාත් සභාවට 2017 වර්ෂය සඳහා රු.මිලියන 27,331 ක ආදායමක් ඇස්තමේන්තු කර තිබුණු අතර එය රජයේ ප්‍රදාන රු.මිලියන 23,854 කින් හා වෙනත් අභ්‍යන්තර මාර්ගවලින් රු.මිලියන 3,477 කින් සමන්විත වී තිබුණි. සමාලෝචිත වර්ෂයේ පුනරාවර්තන වියදම ලෙස රු.මිලියන 20,575 ක් හා මූලධන වියදම ලෙස රු.මිලියන 6,776 ක් වශයෙන් එකතුව රු.මිලියන 27,351 ක් ඇස්තමේන්තු කර තිබුණි. සමාලෝචිත වර්ෂයේදී රජයේ ප්‍රදානවලින් රු.මිලියන 23,149 ක් හා අභ්‍යන්තර මාර්ගවලින් රු.මිලියන 3,564 ක් වශයෙන් එකතුව රු.මිලියන 26,713 ක ආදායම් වශයෙන් ලැබී තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විට පුනරාවර්තන වියදම් ලෙස රු.මිලියන 20,989 ක් හා මූලධන වියදම් වශයෙන් රු.මිලියන 3,055 ක් වශයෙන් එකතුව රු.මිලියන 24,044 ක් වැය කර තිබුණි.

සමාලෝචිත වර්ෂයේදී පළාත් සභාව සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණන පරීක්ෂණවලදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහත දක්වා ඇත.

ප්‍රයෝජනයට නොගත් ගොඩනැගිලි

උතුරු නැගෙනහිර පළාත් සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (North East Local Services Improvement Project) මගින් නැගෙනහිර පළාතේ දුර බැහැර හා අඩු ජනගහනයක් සිටින මන්නාරම මුෂාලි, බටහිර මන්නේයි හා පුතුක්කුඩියාරුප්පු ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ තුළ රු.මිලියන 159.3 ක මුළු පිරිවැයකින් ඉදිකළ සාප්පු සංකීර්ණ, බස් නැවතුම්පොළවල්, ළමා උද්‍යාන හා කාර්ය මණ්ඩල නිල නිවාස සංවර්ධන වැඩ 11 ක් වර්ෂ 4 කට වැඩි

කාලයක් නිෂ්කාර්යව පැවතුණි. තවද, රු.මිලියන 44.5 ක පිරිවැයකින් නල්ලූර් ප්‍රාදේශීය සභා ප්‍රදේශය තුළ ඉදිකළ ගෘහස්ථ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානය හා සංස්කෘතික ශාලාව අදහස් කළ පරමාර්ථ සඳහා භාවිතා කිරීම වෙනුවට 2014 වර්ෂයේ සිට වෙනත් පරමාර්ථ සඳහා භාවිතා කර තිබුණි.

උතුරු පළාත් සභාවේ අරමුදල්වලින් රු.මිලියන 60.2 ක පිරිවැයකින් ඉදිකළ වෙළඳපොළවල්, වාහන සේවා කිරීමේ මධ්‍යස්ථාන, සරඹ ක්‍රීඩා මධ්‍යස්ථාන, වාහන රඳවා ගැනීමේ ස්ථාන හා ප්‍රාදේශීය රෝහල් ගොඩනැගිලි ආදිය වර්ෂ 1 සිට වර්ෂ 3ක් දක්වා කාලපරිච්ඡේදයක් නිෂ්කාර්යව පැවතුණි.

නිරවුල් නොකළ අග්‍රිම

මන්නාරම දිස්ත්‍රික්කයේ ගින්නෙන් විනාශ වූ පරණ වෙළඳපොළවල් හිමි වෙළඳුන්ට වන්දි ගෙවීමේ පරමාර්ථයෙන් පළාත් පාලන දෙපාර්තමේන්තුවට 2012 වර්ෂයේදී නිදහස් කළ රු.මිලියන 6 ක අග්‍රිමයෙන් රු.මිලියන 4.87 ක් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් නිරවුල් කර නොතිබුණි. මේ සම්බන්ධයෙන් අදාළ අධිකාරිය විසින් තෙවන පාර්ශවයන්ට ගෙවූ මුදල් වර්ෂ 5 කට පසුවත් අයකර ගැනීමට ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

NELSIP ව්‍යාපෘතියෙන් සිදු වූ මුදල් වංචාව

වැල්වෙට්තරෙයි නගර සභාව හා පොයින්ට්පේදුරු ප්‍රාදේශීය සභාව විසින් මාර්ග හා වෙළඳපොළවල් ඉදිකිරීමේ වැඩවලදී රු.මිලියන 4.348 ක මුදල් වංචාවක් සිදු වී තිබුණු බව උතුරු

පළාත් සභාවේ විමර්ශනයකින් පසුව අනාවරණය වී තිබුණු අතර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම්වරයාට වාර්තා කර තිබුණි. තවද මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් කමිටුවක් පත්කර තිබුණු අතර විමර්ශනය නිමකිරීමට පළාත් අරමුදලින් රු.මිලියන 1.55 ක් ගෙවා තිබුණි. කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ප්‍රමාදය වර්ෂ 3 කට වඩා වැඩි විය.

හඳුනාගත් පාඩු

උතුරු පළාතේ දෙපාර්තමේන්තු 4 ක වර්ෂ දෙකක සිට වර්ෂ 8 ක කාලපරිච්ඡේදය තුළ සිදු වූ රු.මිලියන 48.5 ක් වටිනා අයිතම 35 ක විනාශවීම් සම්බන්ධයෙන් පළාත් මූල්‍ය

නියෝග අංක 70(5) ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

වත්කම් උපයෝජනය

වලිකාමම් දකුණු ප්‍රාදේශීය සභාව විසින් පවුල් 30 කට නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකිරීම සඳහා පර්චස් 680 ක ප්‍රමාණයකින් යුතු ඉඩමක් රු.මිලියන 3.24 ක වැයකර 2000 අප්‍රේල් 5 දින මිලදී ගෙන තිබුණි. කෙසේ නමුත්, මෙම දේපලෙහි අයිතිය සම්බන්ධයෙන් තෙවන පාර්ශවයක් විසින් 2002 දෙසැම්බර් 24 දින නීතිමය ක්‍රියාමාර්ග ගැනීම නිසා මෙම ඉඩම බලාපොරොත්තු වූ පරමාර්ථ සඳහා යෙදවීමකින් තොරව නිෂ්කාර්යව තැබීමට ඉඩහැර තිබුණි.

වයඹ පළාත් සභාව

වයඹ පළාත් සභාව විසින් සමාලෝචිත වර්ෂය සඳහා රු.මිලියන 22,266 ක් රජයේ ප්‍රදාන මහින්ද, අභ්‍යන්තර මාර්ගවලින් රු.මිලියන 8,652 ක්ද වශයෙන් එකතුව රු.මිලියන 30,918 ක ආදායම් ඇස්තමේන්තු කර තිබුණි. 2017 වර්ෂයේදී පුනරාවර්තන හා මූලධන වියදම් ලෙස පිළිවෙලින් රු.මිලියන 30,918 ක් හා රු.මිලියන 10,971 ක් වශයෙන් එකතුව රු.මිලියන 41,889 ක වියදම් ඇස්තමේන්තු කර තිබුණි. සමාලෝචිත වර්ෂයේදී රජයේ ප්‍රදාන මහින්ද රු.මිලියන 28,772 ක්ද අභ්‍යන්තර මාර්ග මහින්ද රු.මිලියන 8,091 ක්ද වශයෙන් එකතුව රු.මිලියන 36,863 ක ආදායම් රැස්කර තිබුණි. පුනරාවර්තන වියදම රු.මිලියන 28,806 ක් හා මූලධන වියදම රු.මිලියන 6,650 ක් වශයෙන් රු.මිලියන 35,456 ක් උපයෝජනය කර තිබුණි.

වයඹ පළාත් සභාව විසින් සමාලෝචිත වර්ෂයේදී ඉටු කළ කාර්යභාරයන් සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණන පරීක්ෂණවලදී අනාවරණය වූ වැදගත් විගණන නිරීක්ෂණයන් සම්පිණ්ඩනය කර පහත දැක්වේ.

ස්ථාවර තැන්පතු වල මුදල් ආයෝජනය කිරීම

ප්‍රධාන අමාත්‍යාංශය යටතේ පළාත් සභාව විසින් ප්‍රඥප්ති මගින් ස්ථාපිත කර තිබුණු ආයතනවලට ලබා දුන් ප්‍රතිපාදන හා රැස්කළ ආදායමෙන් මහජන යහපත වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යභාරයන් ඉටු නොකර රු.මිලියන 102.59 ක් බැංකුවල ස්ථාවර තැන්පත් ගිණුම්වල ආයෝජනය කර තිබුණි.

වෙනත් සේවාවන් සඳහා ගුරුභවතුන් මුදාහැරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ V වන පරිච්ඡේදයේ 2.5.1 වගන්තිය ප්‍රකාරව රජයේ සේවයේ තනතුරක් දරන නිලධාරියෙකු වෙනත් සේවයකට අවුරුදු 02 කට වැඩි කාලයකට මුදා හැරීම නොකළ යුතුව තිබුණි. නමුත් වයඹ පළාතේ ගුරුභවතුන් 50 ක් ස්වේච්ඡා බලකායන්හි සක්‍රීය සේවය සඳහා මුදා හැර වර්ෂ 02 ක කාලය අවසන් වී තිබුණත්, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එම ගුරුභවතුන් නැවත ගුරු සේවයට වාර්තා කර නොතිබුණි. එම ගුරුභවතුන්ට 1991 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා එකතුව රු.මිලියන 107.42 ක වැටුප් වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ගෙවා තිබුණි.

අධ්‍යාපනයට අවශ්‍ය සම්පත්වල ඌනතාවය

වයඹ පළාත තුළ පාසල් 791 ක ශිෂ්‍ය ඩෙස් 31,667 ක්ද, ශිෂ්‍ය පුටු 32,089 ක්ද, ගුරු මෙස 5,440 ක් හා ගුරු පුටු 7,046 ක ඌනතා පවතින බව නිරීක්ෂණය විය. සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එම අවශ්‍යතාවයන් ඉටු කිරීමේ කටයුතු මන්දගාමීව සිදු කරමින් පැවැතුණි.

වසා දැමූ පාසල්

පසුගිය වර්ෂ 22 ක පමණ කාලපරිච්ඡේදයේදී වයඹ පළාත තුළ පාසල් 67 ක් වසා දමා තිබුණි. එම පාසල්වලින් පාසල් 43 ක් කිසිදු ඵලදායී කාර්යයක් සඳහා යොදා ගෙන නොතිබුණි.

අනුමත නොකළ තනතුරු සඳහා බඳවා ගැනීම

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් අනුමත කර නොතිබුණු තනතුරු 05 ක් සඳහා වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරිය විසින් 16 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබා දී තිබුණි. 2014 ඔක්තෝබර් 24 දින සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා කාලය තුළ එම නිලධාරීන්ට එකතුව රු.මිලියන 19.57 ක වැටුප් හා දීමනා ගෙවා තිබුණි.

අයවිය යුතු ණය මුදල්

වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරිය විසින් විවිධ ව්‍යාපෘති මගින් ප්‍රතිලාභීන් වෙත ණය ලබා දී වර්ෂ 3 ක් අවසානයේදී ආපසු අය කළ යුතුව තිබුණි. නමුත් එසේ ප්‍රතිලාභීන් වෙත ණය ප්‍රදානය කර 2017 දෙසැම්බර් 31 දින වන විට වර්ෂ 3 ක කාලය ඉක්මවා තිබුණු හිඟ හිටි ණය වාරික එකතුව රු.මිලියන 21.49 ක් වී තිබුණි.

හිඟ හිටි ආදායම්

වයඹ පළාත් සභාවේ ආදායම් සංකේතාංක 05 ක් යටතේ 2017 දෙසැම්බර් 31 දින වන විට රු.මිලියන 198.77 ක ආදායම් හිඟ හිටව පැවැතුණි. එම හිඟහිටි ආදායම් අයකර ගැනීමට පළාත් සභාව විසින් විධිමත් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

වාට්ටු සංකීර්ණය සහිත ගොඩනැගිලි නිෂ්කාර්යව පැවැතීම

විදේශාධාර ව්‍යාපෘතියක් යටතේ ගල්ගමුව මූලික රෝහලේ රු.මිලියන 605 ක් පමණ වැයකර වාට්ටු සංකීර්ණය සහිතව සියළු

උපාංගවලින් සමන්විත අංග සම්පූර්ණ ශල්‍යාගාර දෙකක්, දැඩිසත්කාර ඒකකය, වකුගඩු රෝගීන් සඳහා වූ රුධිර කාන්දුකරන ඒකකය, නොමේරූ ලදරු ඒකකය, ලේ බැංකුව, එන්ඩෝස්කොපි ඒකකය, වෛද්‍ය වායු පද්ධතිය යන අංග ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයක් නොමැතිවීම හේතුවෙන් 2016 වර්ෂයේ සිට එම අංග නිෂ්කාර්යව පැවතුණි.

එමෙන්ම, 2015 වර්ෂයේදී රු.මිලියන 15.92 ක් වැය කර නිකවැරටිය මූලික රෝහලේ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් රෝගී සත්කාරක කටයුතු සඳහා එම ගොඩනැගිල්ලේ මහල් දෙකක් යොදාගෙන නොතිබුණි.

වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලයේ හිඟය

2016 වර්ෂයේදී ජය්‍යකා ව්‍යාපෘතියක් මගින් නවීකරණය කරන ලද ගල්ගමුව රෝහලේ රෝගී සත්කාරක සේවා ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 16 ක්, වෛද්‍යවරුන් 94 ක් සහ හෙද/ හෙදියන් 150 ක් අනුයුක්ත කළ යුතුව තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු, වෛද්‍යවරුන් 18 දෙනෙකු හා හෙද / හෙදියන් 53 දෙනෙකු පමණක් අනුයුක්ත කර තිබුණි. ඒ අනුව ව්‍යාපෘතියෙන් අපේක්ෂා කළ රෝගී සත්කාරක සේවය ප්‍රශස්ථ මට්ටමෙන් ක්‍රියාත්මක කර නොතිබුණි.

මෘත ශරීරාගාරය නිෂ්කාර්යවීම

පුත්තලම රෝහලේ රු. මිලියන 12.76 ක් වැයකර ඉදිකරන ලද අංග සම්පූර්ණ මෘත ශරීරාගාරයට අවශ්‍ය පරිසිදු ජලය ලබා ගැනීමට නොහැකිවීම නිසා සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එය නිෂ්කාර්යව පැවතුණි.

ප්‍රමිතියෙන් තොර සහ කල් ඉකුත් වූ ඖෂධ

වයඹ ප්‍රාදේශීය වෛද්‍ය සැපයීම් අංශයේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රෝහල්වල රු.මිලියන 55.2 ක ප්‍රමිතියෙන් තොර ඖෂධ හා රු.මිලියන 2.4 ක කල් ඉකුත් වූ ඖෂධ 2017 වර්ෂයේදී භාවිතයෙන් ඉවත්කර තිබුණි.

මාර්ග දෙපස අනවසර ඉදිකිරීම්

වයඹ පළාත් සභාවේ මාර්ග සංවර්ධන ප්‍රඥප්තියේ 23(1) හා 33(1) වගන්ති ප්‍රකාර මාර්ග දෙපස ඉදිකිරීම් සීමාවන් නොතකා වාරියපොළ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය විසින් නඩත්තු කරන පාරවල් දෙකක අනවසර ඉදිකිරීම් කර තිබුණි.

මාර්ග සංවර්ධන හා නඩත්තු කටයුතු සිදු නොකිරීම

ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිලෝ මීටර් 5.5 ක දුර ප්‍රමාණයක් සහිත ගොකැල්ල - කදුලව මාර්ගයේ සංවර්ධන කටයුතු ඉටු කර නොතිබුණි. මේ නිසා මාර්ගය දෙපස ජීවත්වන්නන්ගේ ජන ජීවිතය අඩාල වී තිබුණු අතර මගී බස් රථ ධාවනයද වර්ෂයක පමණ කාලයක සිට නතර කර තිබුණි.

අතිරික්ත නූල් තොග පවත්වා ගැනීම

පළාත් ජෛෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ 2016 වර්ෂයේ නූල් පරිභෝජනය රු.මිලියන 8.32 ක් වූ අතර, එම වර්ෂය අවසාන වන විට නූල් තොගයේ වටිනාකම රු.මිලියන 28.99 ක් වී තිබුණි. ඒ අනුව වාර්ෂික නූල් අවශ්‍යතාවය මෙන් තෙගුණයක නූල්, තොග වශයෙන් තබා ගෙන තිබුණු බැවින් තොග මෙහෙයුම් වියදම් හා තොග හානි අධික විය හැකි බව නිරීක්ෂණය විය.

අනුමත සීමාව ඉක්මවා දැවුම් නිවාසයේ ළමුන් දැවීම

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ මීගහකොටුව රජයේ බාලිකා දැවුම් නිවාසයේ ළමුන් 45 දෙනෙකු දැවීම අනුමත ප්‍රමාණය වී තිබුණි. නමුත් නේවාසිකව ළමුන් 70 දෙනෙකු රඳවා තිබුණි. එමෙන්ම අතිරික්ත දැවියන් සඳහා අවශ්‍ය පහසුකම්වල ඌණතාවයන් ද නිරීක්ෂණය විය. බාලිකා දැවියන් පාසල් අධ්‍යාපනය ප්‍රතික්ෂේප කරන අවස්ථාවලදී සමාජගත කිරීමට පෙර ක්‍රමවත් වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීම සඳහා විධිමත් වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර නොතිබුණි.

අවිධිමත් ලෙස වැව් ප්‍රතිසංස්කරණය කිරීම

වයඹ පළාතේ වැව් ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් 2017 වර්ෂයේදී පළාත් සභා අරමුදලින් මිලියන 32 ක් පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලබාදී තිබුණි. වැව්වලින් පස් ඉවත් කිරීම, වැලි නිස්සාරණය කිරීම, කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රධාන අරමුණ වූ නිසා වැව් බොහොමයක ප්‍රතිසංස්කරණ කටයුතු නිසි පරිදි ඉටුකර නොතිබුණු බව නිරීක්ෂණය විය. එවැනි වැව් කිහිපයක ඡායාරූප අංක 13 සිට 15 දක්වා ඡායාරූප මගින් නිරූපනය වේ.



ඡායාරූප 13 - බෝගොඩ වැවෙහි වැලි නිස්සාරණය කිරීම සඳහා අවිධිමත් ලෙස පස් ඉවත් කර තිබූ ආකාරය



ඡායාරූප -14 - කිතලව පුගල්ල වැවේ අවිධිමත් ලෙස රොන්මඩ ඉවත් කිරීම



ඡායාරූප - 15 - හලාවත මහවැවෙහි අවිධිමත් ලෙස රොන්මඩ ඉවත් කිරීම

උතුරු මැද පළාත් සභාව

උතුරු මැද පළාත් සභාව විසින් 2017 වර්ෂය සඳහා එකතුව රු. මිලියන 29,131 ක ආදායම් ඇස්තමේන්තු කර තිබුණි. එයින් රු. මිලියන 25,800 ක් රජයේ ප්‍රදාන මගින් ලබාගැනීමට හා රු.මිලියන 3,331 ක් අභ්‍යන්තර මාර්ගවලින් රැස්කිරීමටද, ඇස්තමේන්තු කර තිබුණි. සමාලෝචිත වර්ෂය වෙනුවෙන් පුනරාවර්තන වියදම් සඳහා රු.මිලියන 16,692 ක් හා මූලධන වියදම් සඳහා රු.මිලියන 2,914 ක් වශයෙන් එකතුව රු.මිලියන 19,606 ක වියදම් ඇස්තමේන්තු කර තිබුණි. සමාලෝචිත වර්ෂයේදී රජයේ ප්‍රදාන මගින් රු.මිලියන 19,166 ක් හා අභ්‍යන්තර මාර්ගවලින් රු.මිලියන 3,661 ක් වශයෙන් එකතුව රු.මිලියන 22,827ක ආදායම් ලබා ගෙන තිබුණි. සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 20,586 ක් පුනරාවර්තන වියදම් හා රු.මිලියන 2,497 ක් මූලධන වියදම් වශයෙන් එකතුව රු.මිලියන 23,083 ක් වැය කර තිබුණි.

උතුරු මැද පළාත් සභාවේ කටයුතු සම්බන්ධයෙන් අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහතින් දක්වා ඇත.

ජේ.සී.අඹ වගා ව්‍යාපෘතිය

උතුරු මැද පළාතේ ග්‍රාමීය ජනතාවගේ ආදායම් උත්පාදන අවස්ථා ජනිත කිරීම සඳහා 2015 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා රු.මිලියන 16 ක් වැය කර ග්‍රාමීය ඉඩම් අක්කර 460 ක J.C අඹ වගා ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණි. එම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභීන් වෙත ලබාදී තිබුණු අඹ පැල 33,158 කින් සියයට 50 කට ආසන්න ප්‍රමාණයක් 2017 දෙසැම්බර් 31 දින වන විට විනාශ වී තිබුණි.

හොදම පාසල ළගම පාසල ව්‍යාපෘතිය

හොදම පාසල ළගම පාසල ව්‍යාපෘතිය සඳහා 2017 වර්ෂයේදී රු.මිලියන 6,481 ක්ද, පාසල්වල ප්‍රමාණාත්මක හා ගුණාත්මක සංවර්ධනය සඳහා රු.මිලියන 824 ක් ද, වශයෙන් එකතුව රු.මිලියන 7,305 ක ප්‍රතිපාදන සලසා තිබුණි. එම ප්‍රතිපාදන උපයෝජනය කර ක්‍රියාත්මක කර තිබුණු උද්‍යාන අලංකරණය කිරීම සඳහා වර්ග මීටර් 1,366.9 ක ප්‍රමාණයක තණ පිඩලි ඇල්ලීම සඳහා වැය කළ මුදලින් රු.මිලියන 3.5 ක් වැඩිපුර ගෙවා තිබුණි.

සිසුන්ගේ විභාග ප්‍රතිඵල

උතුරු මැද පළාත් සභාවට අයත් පාසල් 814 ක් සඳහා අධ්‍යයන කාර්ය මණ්ඩලය 16,674 දෙනෙකු අනුයුක්තව සේවය කරන අතර අධ්‍යාපනය හදාරණ ශිෂ්‍ය සංඛ්‍යාව 289,971 දෙනෙකු වී තිබුණි. ඒ අනුව ගුරු සිසු අනුපාතය 1:17 ක් වේ. තවද මෙම ගුරුවරුන්ගෙන් 322 ක් ගුරු උපදේශකයින් වන අතර 72 දෙනෙකු විෂය අධ්‍යක්ෂකවරුන් වේ. එම කරුණු මත පදනම්ව 2017 වර්ෂයේදී අධ්‍යාපන ප්‍රතිඵල පරීක්ෂා කිරීමේදී අ.පො.ස (සාපෙළ) විභාගයට පෙනී සිටි සිසුන් 19,455 දෙනෙකුගෙන් සිසුන් 628 දෙනෙකු සියළුම විෂයන් අසමත් වී තිබුණි. එම ප්‍රතිඵල මත පළාත් පෙළගැසීම අනුව උතුරු මැද පළාත 6 වන ස්ථානයේ පිහිටා තිබුණි. තවද 2017 වර්ෂයේ අ.පො.ස(උපෙළ) ප්‍රතිඵල අනුව විභාගයට පෙනී සිටි සිසුන් 12130 දෙනෙකු අතරින් සිසුන් 1188 දෙනෙක් හෙවත් සියයට 10 ක් පෙනී සිටි සියළුම විෂයයන් අසමත් වී තිබුණි. ඒ අනුව පළාත් පෙළ ගැස්වීම් අනුව මෙම පළාත 8 වන ස්ථානයට පත්වී තිබුණි. 2017 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්වය සඳහා පෙනීසිටි සිසුන් 24,836

දෙනෙකු අතරින් සිසුන් 7358 දෙනෙකු පෙනී සිටි ප්‍රශ්න පත්‍ර දෙක සඳහා මුළු ලකුණු 70 කට වඩා අඩුවෙන් ලබා ලෙන තිබුණි.

වත්කම් උන උපයෝජිතව හා නිෂ්කාර්යව පැවැතීම

සමාලෝචිත වර්ෂය වන විට පළාතේ පාසල් 50 ක් වසා දමා තිබූ අතර එයින් පාසල් 39 ක ගොඩනැගිලි හා අනෙකුත් සම්පත් නිෂ්කාර්යව පැවතුණි. කාමර 9 කින් යුක්ත කැකිරාව ගුරු මධ්‍යස්ථානයේ දෙමහල් ගොඩනැගිල්ලෙහි කාමර 04 ක් ඵලදායී කටයුත්තකට නොයොදා අපහරණය කළ යුතු ද්‍රව්‍ය එහි ගබඩා කර තිබුණි. තවද, පළාත තුළ පිහිටි රජයේ නිවාස 1491 කින් නිවාස 830 ක් උන උපයෝජිතව පැවතුණි.

පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සතු රු.මිලියන 93.00 ක් වටිනා ගොඩනැගිලි 10 ක්, රු.මිලියන 54.00 ක් වටිනා Dialysis machine 04 ක් හා රු.මිලියන 1.64 ක් වටිනා ඖෂධ නිෂ්කාර්යව පැවැතුණු අතර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව සතු රු.මිලියන 7.98 ක් වටිනා ගොඩනැගිල්ලක් 2016 වර්ෂයේ සිට නිෂ්කාර්යව පැවැතුණි.

සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

ලකුරු මැද පළාතේ ක්‍රියාත්මක කළ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු 2017 ඔක්තෝබර් 15 දින වන විට අවසන් කර ව්‍යාපෘතිය පාසල්වලට භාරදිය යුතුව තිබුණි. පළාත් සභාව විසින් මේ සඳහා රු.මිලියන 265 ක් වැය කර තිබුණි. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ Type B යටතේ වූ පාසල් 208 කින් පාසල් 78 ක ප්‍රගතිය සියයට 40 කට වඩා අඩු වී තිබුණි. පාසල් 88 ක ප්‍රගතිය සියයට 40 ක සිට සියයට 60 ක් දක්වා පරාසයක ප්‍රමාණයක පැවතුණි. Type G යටතේ වූ පාසල් 27 කින් පාසල් 25 ක

ප්‍රගතිය සියයට 80 කට වඩා අඩුවෙන් පැවතුණි.

සේවස්ථ සැසි හා වැඩසටහන් පැවැත්වීම

පළාත් සභාව යටතේ වන කළාප අධ්‍යාපන කාර්යාලවල වැඩසටහන් 33 ක් යටතේ සේවස්ථ සැසි පැවැත්වීම සඳහා රු.මිලියන 9.5 ක් වැය කර තිබුණත්, එයින් රු. මිලියන 6.1 ක් සේවස්ථ සැසි සඳහා වැය නොකර 2017 දෙසැම්බර් 31 දින වන විට අතරදවාගෙන තිබුණි. පළාත් සභා ප්‍රතිපාදන යටතේ සේවස්ථ සැසි 64 ක් පැවැත්වීම සඳහා රු.මිලියන 6.2 ක ප්‍රතිපාදන සලසා තිබුණත්, එම මුළු ප්‍රතිපාදනයම උපයෝජනය කර නොතිබුණි. මධ්‍යම රජයේ ESPD ව්‍යාපෘතිය යටතේ විශ්ව වැඩසටහන් සඳහා රු.මිලියන 3.4 ක මුදල් ලබාදී තිබුණත්, එම මුදල් ව්‍යාපෘතියේ සඳහන් කාර්යයන්ට වියදම් නොකර සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් අතරදවා ගෙන තිබුණි.

තිරසර සංවර්ධන අරමුණු ඉටුකර ගැනීම

තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම සඳහා පළාත් කෘෂිකර්ම නිෂ්පාදන අලෙවි, සත්ව සෞඛ්‍ය සහ ධීවර කටයුතු අමාත්‍යාංශය විසින් සමාලෝචිත වර්ෂයේදී ක්‍රියාත්මක කර තිබුණු ව්‍යාපෘතිවල පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

- 2016 වර්ෂයේ සිට ආරම්භ කර තිබුණු මහ ඉලුප්පල්ලම ශීතාගාර ආවරණ ගෘහය ඉදිකිරීම සඳහා සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 7.7 ක ප්‍රතිපාදන සලසා තිබුණත්, වර්ෂය අවසාන වන විට එම ප්‍රතිපාදන උපයෝජනය කර නොතිබුණි. මේනිසා එම ව්‍යාපෘතියේ කටයුතු 2018 වර්ෂයට අවිච්ඡේද කර තිබුණි.

- වගා ලිං 100 ක් ප්‍රතිසංස්කරණය සඳහා රු.මිලියන 1 ක ප්‍රතිපාදන සලසා තිබුණද, සමාලෝචිත වර්ෂයේදී වගා ලිං 59 ක් පමණක් ප්‍රතිසංස්කරණය කර තිබුණි.
- මල් වගාව සඳහා ආදර්ශ ගෘහ ඉදිකිරීම සඳහා ප්‍රතිලාභීන් 38 දෙනෙකු වෙනුවෙන් රු.මිලියන 3 ක ප්‍රතිපාදන සලසා වියදම් කර තිබුණත්, ඒ සඳහා සහභාගී විය යුතු ප්‍රතිලාභීන් 09 දෙනෙකු ව්‍යාපෘතිය අත්හැර තිබුණි.
- අපනයන කෘෂිකාර්මික බෝග ප්‍රවලිත කිරීම සඳහා ප්‍රතිලාභීන් 55 දෙනෙකු ඉලක්ක කර අක්කර 27 ක කෙසෙල් වගා කිරීම සඳහා රු.මිලියන 4 ක ප්‍රතිපාදන සලසා තිබුණි. පසුව එම ව්‍යාපෘතිය අත්හැර තිබුණි.
- සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 5 ක් වැය කර සංවර්ධන ගොවිපලවල් 150 ක් බිහි කිරීමට රු.මිලියන 4.6 ක් වැය කර උපකරණ මිලදී ගෙන තිබුණි. නමුත් එයින් රු.මිලියන 2 ක් වටිනා උපකරණ 2018 ජනවාරි 29 දින වන විටත් ප්‍රතිලාභීන් වෙත බෙදා දී නොතිබුණි.
- අපනයන බෝගයක් ලෙස මඤ්ඤොක්කා වගාව සඳහා දඩු 45,000 ක් ගොවීන් වෙත බෙදාදීමට සැලසුම් කර තිබුණු නමුත් සමාලෝචිත වර්ෂයේදී මඤ්ඤොක්කා දඩු 20,265 ක් පමණක් බෙදා හැර තිබුණි.

ප්‍රතිපාදන උපයෝජනය නොකිරීම හා ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීම

පළාත් සෞඛ්‍ය දෙපර්තමේන්තුව විසින් සමාලෝචිත වර්ෂයේදී ඉටු කළ යුතුව තිබුණු ව්‍යාපෘති හෝ කාර්යයන් ඉටු නොකර තිබුණු අවස්ථා කිහිපයක් නියැදි විගණනයේදී අනාවරණය විය. විස්තර පහත දැක්වේ.

- සමාලෝචිත වර්ෂයේදී ක්‍රියාත්මක කළ යුතු රු.මිලියන 509.99 ක ඇස්තමේන්තුගත වටිනාකමක් සහිත ව්‍යාපෘති 142 ක් ක්‍රියාත්මක නොකර 2018 වර්ෂයට අවිච්ඡේද කර තිබුණි.
- පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන සහ දෙවන සෞඛ්‍ය ආංශික සංවර්ධන ව්‍යාපෘතිය (SHSDP) යටතේ රු.මිලියන 1,157.23 ක ප්‍රතිපාදනවලින් සියයට 50 කට ආසන්න ප්‍රමාණයක ප්‍රතිපාදන උපයෝජනය කර නොතිබුණි.
- දෙවන සෞඛ්‍ය ආංශික සංවර්ධන ව්‍යාපෘතිය (SHSDP) යටතේ 2013 වර්ෂයේදී ලබාදී තිබුණු රු.මිලියන 566 ක ප්‍රතිපාදනවලින් රු.මිලියන 269 ක් වූ ප්‍රතිපාදන සලසා තිබුණු ව්‍යාපෘති 47 ක් 2018 ජූනි 30 දින වන විටත් නිම කර නොතිබුණි.
- සමාලෝචිත වර්ෂයේදී තඹුත්තේගම රෝහලේ ඉටු කළ යුතුව තිබුණු එකතුව රු.මිලියන 56.06 ක් වටිනා කොන්ත්‍රාත්තු 03 ක් 2018 ජනවාරි 08 දින වන විටත් නිම කර රෝහල වෙත භාරදී නොතිබුණි.

ඌව පළාත් සභාව

ඌව පළාත් සභාව විසින් 2017 වර්ෂය සඳහා එකතුව රු. මිලියන 22,261 ක ආදායම් ඇස්තමේන්තු කර තිබුණි. එයින් රු. මිලියන 18,821 ක් රජයේ ප්‍රදාන මගින් ලබාගැනීමට හා රු. මිලියන 3,440 ක් අභ්‍යන්තර මාර්ග මගින් රැස්කිරීමටද, ඇස්තමේන්තු කර තිබුණි. සමාලෝචිත වර්ෂය වෙනුවෙන් පුනරාවර්තන වියදම් සඳහා රු.මිලියන 19,339 ක් හා මූලධන වියදම් සඳහා රු.මිලියන 2,994 ක් වශයෙන් එකතුව රු.මිලියන 22,333 ක වියදම් ඇස්තමේන්තු කර තිබුණි. සමාලෝචිත වර්ෂයේදී රජයේ ප්‍රදාන මගින් රු.මිලියන 19,457 ක් හා අභ්‍යන්තර මාර්ගවලින් රු.මිලියන 3,487 ක් වශයෙන් එකතුව රු.මිලියන 22,944 ක ආදායම් ලබා ගෙන තිබුණි. සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 20,069 ක පුනරාවර්තන වියදම් හා රු.මිලියන 3,391 ක මූලධන වියදම් වශයෙන් එකතුව රු.මිලියන 23,460 ක් වැය කර තිබුණි.

ඌව පළාත් සභාවේ කටයුතු සම්බන්ධයෙන් අනාවරණය වූ විගණන නිරීක්ෂණ සම්පිණ්ඩනය කර පහතින් දක්වා ඇත.

ආදායම් රැස්කිරීමට අවශ්‍ය ප්‍රඥප්ති සම්මත නොකිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවලට පැවරී ඇති විෂයයන් ලැයිස්තුවට ඇතුළත් ආදායම් විෂයයන් 13 ක් සම්බන්ධයෙන් ඌව පළාත් සභාව විසින් ප්‍රඥප්ති සම්මත කර ගෙන නොතිබුණි. ආදායම් විෂයයන් 6 ක් සමාලෝචිත වර්ෂයේ මුදල් ප්‍රකාශයට ඇතුළත් කර නොතිබුණු අතර වාර්ෂික ආදායම් ඇස්තමේන්තුවට

ඇතුළත් කර තිබුණු ආදායම් විෂයයන් 21 කට අදාළ ආදායම් තක්සේරු කර නොතිබුණි.

පළාත් පාලන ආයතනවලට අදාළ ආදායම් ප්‍රේෂණය නොකිරීම

පළාත් සභාව වෙත උසාවි දඩ හා මුද්දර ගාස්තු වශයෙන් පිළිවෙලින් රු.මිලියන 77.59 ක් හා රු.මිලියන 74.32 ක් ලැබී තිබුණි. එම මුදල් පළාත් පාලන ආයතනවලට අදාළ පනත්වල විධිවිධාන ප්‍රකාර මහා නගර සභා දෙකකට, නගර සභාවකට හා ප්‍රාදේශීය සභා 25 ක් වෙත ප්‍රේෂණය කළ යුතුව තිබුණත්, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් එම මුදල් ප්‍රේෂණය කර නොතිබුණි.

ඇභිලි සලකුණු යන්ත්‍ර භාවිතයට යොදා නොගැනීම

2009 අප්‍රේල් 16 දිනැති අංක 2009/09 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් ආයතන 135 ක් සඳහා රු.මිලියන 7.69 ක් වැය කර ඇභිලි සලකුණු සටහන් කිරීමේ යන්ත්‍ර මිලදී ගෙන තිබුණි. 2017 දෙසැම්බර් 31 දින වන විටත් එම යන්ත්‍ර නිලධාරීන්ගේ පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා යොදා ගෙන නොතිබුණි.

සුනඛ වන්ද්‍යාකරණ ව්‍යාපෘතිය

2017 අප්‍රේල් 07 දිනැති අංක DDG/PHSI/DA4/R/6/2017 දරන සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ (මහජන සෞඛ්‍ය සේවා) ලිපිය මඟින් ඌව පළාතේ සුනඛ

වන්දාකරණ වැඩසටහන වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 21.63 ක ප්‍රතිපාදන ලබා දී තිබුණි. ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේදීම සුනඛයින් 9000 ක් වන්දාකරණ කිරීමට කොන්ත්‍රාත්කරු සමඟ ගිවිසුම්වලට එළඹ තිබුණත්, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් අපේක්ෂිත ප්‍රමාණයෙන් සියයට 44 ක් පමණ අඩු ප්‍රමාණයක සුනඛයින් වන්දාකරණය කර තිබුණි. මෙම ව්‍යාපෘතිය සඳහා ඌව පළාත් සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ සහාය ලබාගැනීම පිළිබඳව අවධානය යොමුකර නොතිබුණි.

ලය රෝග සත්කාර සේවා ඇණහිටීම

ලය රෝග සම්බන්ධ Total Lung Capacity සහ DLCO යන පරීක්ෂණ සිදුකිරීම සඳහා ඌව පළාත සඳහා ඇති එකම Cosmed Quart PFT 4 Lung Function යන්ත්‍රය 2016 වර්ෂයේ සිට අක්‍රීය වී තිබුණි. එම යන්ත්‍රය 2018 අප්‍රේල් 20 දින වන විටත් පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අළුත්වැඩියා නොකිරීම නිසා මාස 20 කට ආසන්න කාලයක් රෝගී සත්කාර සේවා ඇණහිට තිබුණි.

වෛද්‍ය උපකරණ අළුත්වැඩියා නොකිරීම

මහියංගණය මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය සඳහා 2014 අගෝස්තු 21 දින සවිකර තිබුණු Therapeutic Ventilator උපකරණය Airway pressure high (indicated alarm) දෝෂය නිසා වරින්වර අක්‍රීය වී තිබුණි. 2017 වර්ෂයේ අවස්ථා 06 කදීම එම යන්ත්‍රය අලුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලීම් කර තිබුණද, 2017 දෙසැම්බර් 07 දින වන විටත් එය අළුත්වැඩියා කර නොතිබුණි.

2016 නොවැම්බර් 28 දින මහියංගණය මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය සඳහා රු.මිලියන 4.50 ක් වටිනා Continuous Renal Replacement Therapy යන්ත්‍රයක් මිලදීගෙන තිබුණි. එම යන්ත්‍රයට අවශ්‍ය පාරිභෝජ්‍ය කොටස් සැපයුම්කාර ආයතනය මඟින් ලබාගැනීමට හැකියාව තිබුණත්, ඒ සඳහා එම ආයතනය සමඟ ගිවිසුමකට එළඹ නොතිබුණි. මේ නිසා වර්ෂ 10 ක් මුළුල්ලේ එම යන්ත්‍රයට අවශ්‍ය පාරිභෝජ්‍ය කොටස් ලබාගැනීමට නොහැකිවීම නිසා සමාලෝචිත වර්ෂය මුළුල්ලේ යන්ත්‍රය ක්‍රියාවිරහිතව නිෂ්කාර්යව පැවතුණි.

කාර්ය මණ්ඩලය නොමැතිවීම නිසා රෝහල් කටයුතු අඩාලවීම

මහියංගණය මූලික රෝහලේ හෙද හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ උනන්දුවෙන් රැඳී කාර්ය මණ්ඩලයේ උනන්දුවෙන් රැඳී කාර්ය මණ්ඩලයේ රෝහල වෙත පැමිණෙන වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව අහිමි වී තිබුණි. එමෙන්ම ශල්‍ය වෛද්‍යවරයෙකු නොමැති වීම නිසා මහියංගණය මූලික රෝහලේ ENT ඒකකය මාස 04 ක පමණ කාලයක් සිට සම්පූර්ණවම අක්‍රීය තත්ත්වයේ පැවතුණි.

ප්‍රමාණවත් ජල සැපයුමක් නොලැබීම

මහියංගණය මූලික රෝහලේ ක්‍රියාත්මක වන ඒකක 33 කින් අත්‍යාවශ්‍ය සේවාවන් සපයන ඒකක GYN, Maternity Labor, ICU හා PBU යන ඒකක 04 සඳහා ජලය සැපයීමට ලීටර් 10000 ක ජල ටැංකියක් පමණක් තිබුණි. මේ නිසා එම ඒකකයන්හි සේවාවන් ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් ජල සැපයුමක් ලැබී නොතිබුණි.

ඖෂධ කළමනාකරණය

පළාත් සභාවේ රෝහල්වල හා ඖෂධ ගබඩාවල පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

- ගිරාදුරුකෝට්ටේ ප්‍රාදේශීය රෝහල මගින් ඉල්ලුම් නොකළ රු.මිලියන 4.50 ක් වටිනා ඖෂධ වර්ග 128 ක් සපයා තිබීම හේතුවෙන් සැලකිය යුතු ඖෂධ තොගයක් ගබඩා පරිශ්‍රයේ පැවැතුණි. එම ඖෂධ භාවිතා නොකිරීම හා අතිරික්තතා පැවැත්ම නිසා ඖෂධ කල් ඉකුත්වීමේ අවධානමකට ලක්වී තිබුණි.
- ගිරාදුරුකෝට්ටේ ප්‍රාදේශීය රෝහලට රු.මිලියන 2.73 ක් වටිනා ඖෂධ වර්ග 85 ක් ඉල්ලුම් කළ ප්‍රමාණයට වැඩියෙන් සපයා තිබුණි.
- බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල ගබඩාවේ 2018 ජනවාරි 15 දින වන විට රු.මිලියන 11.82 ක් වටිනා මන්දගාමී භාවිතයක් සහිත ඖෂධ (Slow moving drugs) අයිතම 48 ක් පැවැතුණි. එම ඖෂධ අවශ්‍යතාවය සහිත රෝහල් හඳුනාගෙන එම ඖෂධ රෝහල් වෙත බෙදාහැරීමට කටයුතු කර නොතිබුණු බැවින් අදාළ ඖෂධ තොග කල් ඉකුත්වීමේ අවදානමක් පැවැතුණි.

පළාත් මගී ප්‍රවාහන කටයුතු

2001 අංක 1 දරන මගී ප්‍රවාහන සේවා අධිකාරී ප්‍රඥප්තිය සඳහා වූ රෙගුලාසි සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් සකස් කිරීමට අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය

කටයුතු කර නොතිබුණි. පළාත් මගී ප්‍රවාහන අධිකාරිය විසින් නව මාර්ග බලපත්‍ර නිකුත් කිරීම සඳහා විනිවිදභාවයෙන් යුතු ක්‍රියා පටිපාටියක්ද සකස් කර නොතිබුණි. එමෙන්ම ඉදිරි මුදල් වර්ෂය ආරම්භ වීමට මාස 03 කට පෙර අයවැය ලේඛනය පිළියෙල කර එය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ යුතු වුවත්, විගණන වර්ෂයද ඇතුළු ඉකුත් වර්ෂවලට අදාළව මගී ප්‍රවාහන අධිකාරිය සඳහා අයවැය ලේඛන පිළියෙල කර නොතිබුණි.

ජේෂ්කර්මාන්තය

ලංචි පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ පවතින අත් යන්ත්‍ර 96 ක් කාර්මිකයන් නොමැතිවීම හේතුවෙන් නිෂ්ක්‍රීයව පැවතුණි. ජේෂ්කර්ම නිෂ්පාදන, වාරික 8 කින් අයකර ගැනීමේ පදනම මත ණයට විකුණා ඇත. 2017 අගෝස්තු 31 දින වන විට රු.මිලියන 2.84 ක් හිඟහිට පැවැතුණි. එම හිඟ හිට ණය ශේෂයෙන් රු.මිලියන 2.26 ක් වර්ෂ 10 කට වඩා වැඩි කාලයක සිට හිඟහිටව පැවැත එමින් තිබුණි.

වේවැල් කර්මාන්තය

රදලියද්ද වේවැල් කර්මාන්ත නිෂ්පාදන හා පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවා තිබුණද, 2014 වර්ෂයේ සිට 2017 අගෝස්තු 31 දින වන විටත් ඉන් කිසිදු නිෂ්පාදනයක් සිදු කර නොතිබුණි. කර්මාන්තය අක්‍රීය වීම හේතුවෙන් මෙම මධ්‍යස්ථානයේ සේවයට යොදවා සිටින වේවැල් නිෂ්පාදන උපදේශිකාවට සහ මුරකරුට ගෙවන ලද වැටුප් හා මධ්‍යස්ථානයේ ජලය වෙනුවෙන් වැය කළ එකතුව රු.මිලියන 1.43 ක් නිෂ්ඵල වී තිබුණි.

රියදුරු පුහුණුව පිළිබඳ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම

රියදුරු පුහුණුව ලබා දීම සඳහා කළ යුතු ගෙවීමෙන් සියයට 50 ක් පුහුණුලාභියා විසින්ද, ඉතිරිය පළාත් සභාව විසින්ද වැය කර බදුල්ල දිස්ත්‍රික්කයේ පුහුණු ලාභීන්ට රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබුණි. පළාත් සභාව විසින් පුහුණුලාභීන් 23 දෙනෙකු සාර්ථකව පුහුණුව නිමකර තාවකාලික රියදුරු බලපත්‍ර ලබා දුන් බව පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් විගණනය වෙත දන්වා තිබුණි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ලද සනාථ කිරීම් අනුව එම පුහුණුව ලැබූ පුහුණුලාභීන් 14 දෙනෙකු ලිඛිත පරීක්ෂණයට හෝ ඉදිරි පත් වී නොතිබුණි.

ආනයනික කිරි දෙනුන් සෞඛ්‍ය ආරක්ෂිත නොවන ලෙස ගාල් කර තැබීම

බොරලන්ද සත්ත්ව ගොවිපලට 2017 දෙසැම්බර් 24 දින ඕස්ට්‍රේලියාවෙන් උසස් තත්ත්වයේ ගව දෙනුන් 100 ක් ආනයනය කර තිබුණි. එම සතුන් වෙනුවෙන් ගව ගාලක් ඉදිකිරීම සඳහා 2017 නොවැම්බර් 06 දින ගිවිසුම් අත්සන් කර තිබුණු අතර ගව ගාල ඉදිකිරීම 2018 පෙබරවාරි 03 දින වන විට නිම කළ යුතුව තිබුණි. එහෙත් 2018 මාර්තු 23 දින වන විටත් අදාළ ඉදිකිරීම නිම කර නොතිබුණු අතර ගව දෙනුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයට ගාල් කර තිබුණි.

සබරගමුව පළාත් සභාව

සබරගමුව පළාත් සභාව විසින් 2017 වර්ෂය සඳහා රු. මිලියන 21,659 ක් රජයේ ප්‍රදාන මහින්ද, අභ්‍යන්තර මාර්ගවලින් රු.මිලියන 4,050 ක් ද, වශයෙන් එකතුව රු.මිලියන 25,709 ක ආදායමක් ඇස්තමේන්තු කර තිබුණි. 2017 වර්ෂයේ පුනරාවර්තන වියදම් වශයෙන් රු.මිලියන 23,245 ක් ද, මූලධන වියදම් වශයෙන් රු.මිලියන 2,464 ක් ද, වශයෙන් එකතුව රු.මිලියන 25,709 ක් උපයෝජනය කිරීමට ඇස්තමේන්තු කර තිබුණි. ඒ අනුව 2017 වර්ෂයේදී රජයේ ප්‍රදාන මගින් රු.මිලියන 23,580 ක් ද අභ්‍යන්තර මාර්ග මගින් රු.මිලියන 4,241 ක් ද වශයෙන් එකතුව රු. මිලියන 27,821 ක ආදායම රැස්කර තිබුණි. 2017 වර්ෂයේදී පුනරාවර්තන වියදම රු.මිලියන 22,668 ක් හා මූලධන වියදම රු.මිලියන 6,263 ක් වශයෙන් රු. මිලියන 28,931 ක් උපයෝජනය කර තිබුණි.

සබරගමුව පළාත් සභාවට අදාළව 2017 වර්ෂයේ සිදු කරනු ලැබූ විගණනයේ දී අනාවරණය වූ වැදගත් විගණන නිරීක්ෂණයන් පහත දැක්වේ.

මහජන නියෝජිතයන් සඳහා සහනදායී පදනමට යතුරු පැදි ලබාදීම.

2014 වර්ෂයේ රජයේ අයවැය යෝජනා අනුව සංවර්ධන කටයුතු අධීක්ෂණය සඳහා පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ට සහනදායී පදනම මත යතුරුපැදි ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණි. ඒ අනුව සබරගමුව පළාතට අයත් පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් 63 දෙනෙකු විසින් පළමු අදියර යටතේ යතුරු පැදි ලබා ගැනීම සඳහා දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රු.50,000 ක ණය මුදල් මහජන නියෝජිතයින් වෙත ලබා දී තිබුණි. එම ණය

මුදලින් ආපසු නොගෙවා 2018 ජනවාරි 31 දින වනවිට හිඟහිටි ණය ශේෂය රු.873,951 ක් වී තිබුණි. ඊට අමතරව රු.50,000 ක සහනදායී මුදල එකවර ගෙවීමේ පදනම මත යතුරු පැදි ලබාගෙන තිබූ මහජන නියෝජිතයින් 37 දෙනෙකුගෙන් එකතුව රු.මිලියන 1.85 ක් අයකර ගැනීමට 2018 පෙබරවාරි මාසය වන විටත් දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබුණි.

විදේශ සංචාර සඳහා වූ වියදම්

සමාලෝචිත වර්ෂයේදී පළාත් සභාව විසින් විදේශ සංචාර සඳහා සිදු කර තිබුණු වියදම් සම්බන්ධයෙන් පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

- ආරාධිත විදේශ ආයතනය විසින් සපයන පහසුකම් පිළිබඳ තහවුරු කර ගැනීමෙන් තොරව ප්‍රධාන අමාත්‍යවරයා හා පෞද්ගලික ලේකම්වරිය සහභාගී වූ විදේශ සංචාර 05 ක් සඳහා සංයුක්ත දීමනා හා සංග්‍රහ දීමනා ලෙස රු.මිලියන 2.70 ක් වැය කර තිබුණි. සංචාර 04 ක දී තිළිණ රැගෙනයාම වෙනුවෙන් රු.මිලියන 1.24 ක් පළාත් අරමුදලින් වැයකර තිබුණි.
- සමාලෝචිත වර්ෂයේදී වියට්නාමයේ කළ සංචාරයක් වෙනුවෙන් නිලධාරීන් 10 දෙනෙකු විසින් ලබාගෙන තිබූ දීමනා දෝෂ සහගත බව පිළිගෙන ලබා ගෙන තිබුණු මුදලින් එකතුව රු.මිලියන 3.23 ක් ආපසු ගෙවා තිබුණි. එම සංචාරයට සහභාගී වී තිබුණු ප්‍රධාන අමාත්‍යවරයා, පෞද්ගලික ලේකම් හා නිලධාරීන් 04 දෙනෙකුගෙන් එකතුව රු.මිලියන 1.94 ක් තවදුරටත් අයවීමට තිබුණි.

- සූර්ය බලශක්තිය මගින් විදුලිය ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියක් සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ හා කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් විනයේ සංචාරයක නියැලී තිබුණි. එම සංචාරයෙන් අපේක්ෂා කළ තාක්ෂණික හැකියාව ලබා ගැනීම, පුහුණුවීම් ලබා දීම , විදේශීය සෘජු ආනයන සිදු කිරීම යනාදී කරුණු කිසිවක් ඉටුකර නොතිබුණි. ඊට පසුව පළාත් කර්මාන්ත, සමාජ සුභසාධන, පරිවාස හා ළමා රක්ෂක, ග්‍රාම සංවර්ධන සහ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය යටතේ වූ ආයතන 05 ක සූර්ය බල ශක්ති අවශ්‍යතාවය දේශීය ආයතනයකින් සම්පූර්ණ කර ගැනීමට රු.මිලියන 5.83 ක් වැයකර තිබුණි. ඒ අනුව, විදේශ සංචාරය වෙනුවෙන් වැය කළ රු.මිලියන 6.89 ක් නිෂ්ඵල වියදමක් වී තිබුණි.

වැඩමුළු හෝටල්වල පැවැත්වීම

2007 පෙබරවාරි 28 දිනැති අංක සීඑස්ඒ/පී/1/40 දරන ජනාධිපති ලේකම්ගේ ලිපිය ප්‍රකාරව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා රාජ්‍ය ආයතන සිය රැස්වීම්, සම්මන්ත්‍රණ , වැඩමුළු ආදිය පැවැත්වීම සඳහා හෝටල් තෝරා නොගත යුතු අතර, දේශීය සංචාරවලදී ආහාර හා නවාතැන් වෙනුවෙන් ගෙවිය යුතු හෝටල් ගාස්තු රජයේ මුදලින් නිරවුල් නොකළ යුතු බවට උපදෙස් ලබා දී තිබුණි. පළාත් සභාව විසින් එම උපදෙස් නොතකා පහත සඳහන් වැඩමුළු හෝටල්වල පවත්වා තිබුණි.

- ප්‍රධාන අමාත්‍යාංශය සහ සභා ලේකම් කාර්යාලය විසින් 2017 වර්ෂයේදී පළාත් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ හා පළාත් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පුහුණු වැඩසටහන සඳහා එකතුව රු.මිලියන 1.11 ක් පෞද්ගලික හෝටල්වලට ගෙවා තිබුණි.

- පළාත් සභා ලේකම් කාර්යාලය විසින් සබරගමුව පළාත් සභාවේ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා තෙදින වැඩමුළුවක් පෞද්ගලික හෝටයක පවත්වා රු.මිලියන 3.33 ක් වැය කර තිබුණි. එම වැඩමුළුව වෙනුවෙන් රු.190,000 ක් අතිරේක ඉන්ධන සඳහා වැයකර තිබුණු අතර කාමර ගාස්තු සහ දේශන ශාලා වියදමින් රු.656,500 ක් නිෂ්කාර්යවී තිබුණි.

අධීක්ෂණ මන්ත්‍රීවරුන් වෙත ඉන්ධන දීමනා වැඩිපුර ගෙවීම

2014 ඔක්තෝබර් 15 දිනැති හතලිස්වන අමාත්‍ය මණ්ඩල රැස්වීම් වාර්තාව අනුව පළාත් සභාවේ එක් එක් අමාත්‍යාංශ සඳහා පත්කර ඇති අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට, ඔවුනට හිමි මන්ත්‍රී ඉන්ධන දීමනාවට අමතරව මසකට රු.10,000 ක අතිරේක ඉන්ධන දීමනාවක් ලබාදීම අනුමත කර තිබුණි. ඊට පටහැනිව මසකට රු.15,000 ක අතිරේක ඉන්ධන දීමනා ලෙස පළාත් අමාත්‍යාංශ දෙකක් විසින් ගෙවා තිබුණි. ඒ අනුව 2014 ඔක්තෝබර් මාසයේ සිට 2017 සැප්තැම්බර් මාසය දක්වා කාලපරිච්ඡේදයට අදාළව මන්ත්‍රීවරු 16 දෙනෙකු වෙත එකතුව රු.මිලියන 2.30 ක් ඉන්ධන දීමනා වැඩිපුර ගෙවා තිබුණි.

අක්‍රමිකතා

පළාත් සභාව විසින් ඉටු කරන ලද කාර්යයන්වලදී පහත සඳහන් අක්‍රමිකතාවන් අනාවරණය විය.

- ප්‍රධාන අමාත්‍ය, නීතිය හා සාමය, මුදල් හා සැලැස්සුම්, පළාත් පාලන, සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, වනිතා කටයුතු, සම්ප්‍රකාර, වෙළඳ හා ආහාර, ප්‍රවාහන, වතු සුභසාධන, පරිසර, ප්‍රවාහන,

නිවාස හා ඉදිකිරීම් සහ අගාමික කටයුතු අමාත්‍යාංශය විසින් විවිධ ආගමික උත්සව සඳහා විහාරස්ථාන වෙත රු.මිලියන 8.34 ක පරිත්‍යාග සිදු කර තිබුණි. එම පරිත්‍යාගවලින් සියයට 20 ක නියැදියක් හෙවත් රු.මිලියන 1.70 ක පරිත්‍යාග පරික්ෂා කිරීමේදී රු.මිලියන 1.33 ක් අදාළ විහාරස්ථාන වෙත ලබා දී නොතිබුණු බව අනාවරණය විය.

- කාර්යාල කාර්ය සහායකයකු විසින් ව්‍යාජ ලේඛන පිළියෙල කර පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක වහලය අලුත්වැඩියා කිරීම හා ක්‍රීඩා උපකරණ ලබාදීම වෙනුවෙන් රු.150,000 ක වෙක්පතක් ප්‍රධාන අමාත්‍ය, නීතිය හා සාමය, මුදල් හා සැලැස්සුම්, පළාත් පාලන, සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, වනිතා කටයුතු, සමූපකාර, වෙළඳ හා ආහාර, ප්‍රවාහන, වතු සුභසාධන, පරිසර, ප්‍රවෘත්ති, නිවාස හා ඉදිකිරීම් සහ අගාමික කටයුතු අමාත්‍යාංශය වෙතින් ලබා ගෙන තිබුණි.
- පළාත් මාර්ග සංවර්ධනය, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් ඇඹිලිපිටිය ප්‍රදේශීය සභාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කර තිබූ තිඹොල්කැටිය විද්‍යාලීය ක්‍රීඩාපිටිය සංවර්ධන ව්‍යාපෘතියේ I අදියර වෙනුවෙන් ගොවි සංවිධානයන් වෙත රු.මිලියන 1.99 ක් ගෙවීම් කර තිබුණි. එම අදියර යටතේ එවැනි කාර්යයන් ක්‍රියාත්මක කර නොතිබුණි.
- පළාත් මාර්ග සංවර්ධනය, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් ඇඹිලිපිටිය ප්‍රදේශීය සභාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කර තිබුණු කර්මාන්ත 06 ක් සඳහා ගෙවිය

යුතු වටිනාකම ඉක්මවා රු.මිලියන 5.07 ක් වැඩිපුර ගෙවා තිබුණි.

අපේක්ෂිත දින වකවානු තුළ මගී ආවරණ සපයා සවි නොකිරීම

ප්‍රධාන අමාත්‍ය, නීතිය හා සාමය, මුදල් හා සැලැස්සුම්, පළාත් පාලන, සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, වනිතා කටයුතු, සමූපකාර, වෙළඳ හා ආහාර, ප්‍රවාහන, වතු සුභසාධන, පරිසර, ප්‍රවෘත්ති, නිවාස හා ඉදිකිරීම් සහ අගාමික කටයුතු අමාත්‍යාංශය විසින් සබරගමුව පළාත තුළ තෝරාගත් ස්ථාන 200 ක් සඳහා දින 90 ක කාල සීමාවක් තුළ රු.මිලියන 56.70 ක වටිනාකමකට මගී ආවරණ සපයා සවිකිරීම වෙනුවෙන් 2015 දෙසැම්බර් 30 දින පෞද්ගලික සමාගමක් සමඟ ගිවිසුමකට එළඹ තිබුණි. එම කාර්ය වෙනුවෙන් සිදු කර තිබුණු ප්‍රසම්පාදන ඇගයීම, කොන්ත්‍රාත්තුව පිරිනැමීම හා ඉදිකිරීම්වල සිදුවී තිබුණු අඩුපාඩු හේතුවෙන් පළාත් සභා අරමුදලට එකතුව රු.මිලියන 11.01 ක අලාභයක් සිදු වී තිබුණි. එමෙන්ම 2018 ජනවාරි 31 දින වන විටත් මගී ආවරණ 15 ක වැඩ අවසන් කර නොතිබුණි. 2016 ජූනි 30 දිනෙන් පසු විධිමත් පරිදි කාලය දීර්ඝ කිරීම් ලබා දී නොතිබුණු අතර, 2018 ජනවාරි 31 දින වන විට දින 580 ක ප්‍රමාද කාලය සඳහා එකතුව රු.මිලියන 2.35 ක ප්‍රමාද ගාස්තු අයකර ගෙන නොතිබුණි.

රජයේ නිවාස කුලී විධිමත්ව අය නොකිරීම

නිවිතිගල රෝහල සතු වෛද්‍ය නිල නිවාසය, ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ නිල නිවස හා එම කාර්යාලයට අයත් ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථාන 09 ක 2009 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා පදිංචි නිලධාරීන්ගෙන් ආයතන සංග්‍රහයේ විධිවිධානවලට පටහැනිව නිවාස කුලී අයකිරීම හේතුවෙන් එකතුව රු.මිලියන 2.02 ක ආදායම් පළාත් සභාවට අහිමි වී තිබුණි.

නොදිරන කසල ගබඩා කිරීමට පහසුකම් ලබා නොදීම

2016 ජූලි 27 දින පැවති සබරගමුව පළාත් විශේෂ වෙංගු මර්ධන වැඩසටහන පිළිබඳ රැස්වීම් වාර්තාවට අනුව නොදිරන කසල ගබඩා කිරීමට පහසුකම් නොමැති පළාත් පාලන ආයතනවලට ගබඩා පහසුකම් ලබාදීම සඳහා ගොඩනැගිලි ඉදිකර දීමට තීරණය කර තිබුණි. තෝරාගත් පළාත් පාලන ආයතන අතරින් ආයතන 12 ක් සඳහා 2018 මාර්තු 30 දින වන විටත් ස්ථිර ගොඩනැගිලි ඉදිකර නොතිබුණි.

නිලධාරීන්ගේ පුහුණු හා ධාරිතා සංවර්ධනයට අදාළ කටයුතු නොකිරීම

පළාත් ඉඩම් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පුහුණු හා ධාරිතා සංවර්ධනය වෙනුවෙන් සලසා තිබුණු රු.මිලියන 22.49 ක ප්‍රතිපාදන එකී අරමුණ ඉටු කිරීම සඳහා උපයෝජනය නොකර කෘෂි අලෙවි කුටි 750 ක් මිලදී ගැනීම සඳහා වැය කර තිබුණි. එසේ මිලදීගෙන තිබුණු හා 2017 නොවැම්බර් 23 දින වනවිටත් බෙදාහැර නොතිබුණු එකතුව රු.මිලියන 1.23 ක් වූ කෘෂි අලෙවි කුටි 41 ක් විගණන භෞතික පරීක්ෂාවට ඉදිරිපත් කර නොතිබුණි. ප්‍රතිලාභීන් තෝරාගැනීම රාජ්‍ය ආයතනයක හෝ රජයේ නිලධරයෙකුගේ අධීක්ෂණය මත සිදු කර නොතිබුණු අතර, සුදුසු ප්‍රතිලාභීන් වෙත එම කෘෂි අලෙවි කුටි සාධාරණ පදනමකින් බෙදාහැරීම සිදු කළ බවට තහවුරු කෙරෙන සාක්ෂි විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

සංභීත භාණ්ඩ මිලදී ගැනීම හා බෙදා හැරීමේ ඌනතා

පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල්වලට බෙදාහැරීම සඳහා රු.මිලියන 9.42 ක් වැයකර තුර්යවාදන කට්ටල මිලදී ගෙන තිබුණි. ඉන් එකතුව රු.මිලියන 1.59 ක් වූ ඉයුපෝනියම් 36 ක් මිල දී ගැනීම

සඳහා 2016 දෙසැම්බර් මාසයේදී ගිවිසුම්වලට එළඹ තිබුණි. 2017 දෙසැම්බර් මාසය වන විටත් එම භාණ්ඩ සපයා නොතිබුණි. 2016 දෙසැම්බර් මාසයේ ලැබී තිබුණු රු.මිලියන 7.82 ක ඉතිරි භාණ්ඩ තොගය 2018 ජනවාරි මාසය වන විටත් පාසල් වෙත බෙදා හැර නොතිබුණි. භාණ්ඩවල වගකීම් කාලය වර්ෂ 02 ක් වී තිබුණත්, ඒවා භාවිතා කිරීමටත් පෙර වර්ෂයක කාලයක් ගබඩාවේ රඳවා ගෙන තිබුණි. ඊට අමතරව එම භාණ්ඩවල තත්ත්ව පරීක්ෂණ වාර්තා ලබා දීමට තාක්ෂණික ඇගයීම් කමිටුව මාස 12ක කාලයක් ගතකර තිබුණි.

වසා දැමුණු පාසල් පිළිබඳව කටයුතු කිරීම

සිසුන් අඩුවීම හෝ වෙනත් ස්වභාවික විපත් මත 1992 – 2018 කාලපරිච්ඡේදය තුළ සබරගමුව පළාතේ පාසල් 130 ක් වසා දමා තිබුණි. ඉන් පාසල් 57 ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පවරා දී නොතිබුණු අතර පාසල් 05ක් වෙනත් කටයුතු සඳහා මුදාහැර තිබුණි. පාසල් 17ක ලිබඩු හා උපකරණ කිසිදු ආයතනයකට පවරා දී නොතිබුණි. එමෙන්ම, වර්ෂ 2 ක සිට වර්ෂ 18 ක් දක්වා කාල පරාසයක සිට පාසල් 42 ක භූමිය හෝ ගොඩනැගිලි කිසිදු භාවිතයකට නොගෙන නිෂ්කාර්යව පැවැතුණි.

හිටපු පළාත් සභා නියෝජිතවරුන් වෙත ලබා දී තිබුණු වත්කම් ආපසු ලබා නොගැනීම

පළාත් සභා නියෝජිතයින් වෙත සභාව මගින් සපයා දෙනු ලබන වත්කම් සභාව විසුරුවා හැරීමෙන් පසු ආපසු භාර දිය යුතු වුවත්, හිටපු ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පළාත් සභා නියෝජිතයන් වෙත සපයා තිබුණු එකතුව රු.මිලියන 7.16 ක් වටිනා උපකරණ 58 ක් ආපසු ලබා ගැනීමට පළාත් සභාව අපොහොසත් වී තිබුණි.

නැගෙනහිර පළාත් සභාව

නැගෙනහිර පළාත් සභාව විසින් 2017 වර්ෂය සඳහා රු.මිලියන 22,154 ක් රජයේ ප්‍රදාන මඟින්ද, අභ්‍යන්තර මාර්ගවලින් රු.මිලියන 3,475 ක් ද වශයෙන් එකතුව රු.මිලියන 25,629 ක ආදායමක් ඇස්තමේන්තු කර තිබුණි. 2017 වර්ෂයේ පුනරාවර්තන වියදම් සඳහා රු.මිලියන 22,154 ක් හා මූලධන වියදම් සඳහා රු.මිලියන 4,141 ක් ද වශයෙන් එකතුව රු.මිලියන 26,295 ක් උපයෝජනය කිරීමට ඇස්තමේන්තු කර තිබුණි. ඒ අනුව, 2017 වර්ෂයේදී රජයේ ප්‍රදාන මඟින් රු.මිලියන 18,668 ක් ද, අභ්‍යන්තර මාර්ගවලින් රු.මිලියන 3,613 ක් ද වශයෙන් රු.මිලියන 22,281 ක ආදායම් රැස්කර තිබුණි. 2017 වර්ෂයේදී පුනරාවර්තන වියදම රු.මිලියන 22,052 ක් හා මූලධන වියදම රු.මිලියන 1,157 ක් වශයෙන් එකතුව රු.මිලියන 23,209 ක් උපයෝජනය කර තිබුණි.

නැගෙනහිර පළාත් සභාවට අදාළව 2017 වර්ෂයේදී සිදු කරනු ලැබූ නියැදි විගණනයේදී අනාවරණය වූ ප්‍රමාණාත්මක හා වැදගත් විගණන නිරීක්ෂණයන් පහත දැක්වේ.

ප්‍රවාහන පාරුව භාවිතා නොකිරීම

කින්නියා සහ ත්‍රිකුණාමලය අතර මගී ප්‍රවාහන සේවාව සඳහා භාවිතා කළ පාරුව (Ferry) 2012 වර්ෂයේදී රු.323,550 ක් වැය කර කාන්තන්කුඩියේ සිට කොක්කඩිවිවෝලෙයි අතර ප්‍රවාහන සේවාව සඳහා භාවිතා කිරීම සඳහා ලබා ගෙන තිබුණි. පාරුව අලුත්වැඩියා කිරීම සඳහා කාන්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් රු.489,500 ක් ද වැය කර තිබුණි. කෙසේ වුවද, 2018 ජුනි 30 දින වන විටත් මෙය නිෂ්කාර්යව පැවතුණි. මෙහි

ප්‍රතිඵලයක් ලෙස, පාරුව රැගෙන ඒමේ අරමුණ ඉටු වී නොතිබුණි.

රෝද හතරේ ට්‍රැක්ටරයක් වෙන්දේසි කිරීම

කාන්තන්කුඩි නගර සභාවට 1992 වර්ෂයේදී පරිත්‍යාග වශයෙන් ලැබී තිබූ රු.600,000 ක් වටිනා රෝද හතරේ ට්‍රැක්ටරය 2014 දෙසැම්බර් 31 දින දක්වා භාවිතා කර තිබූ අතර 2012 වර්ෂයේදී මෙම ට්‍රැක්ටරය අලුත්වැඩියා කිරීම සඳහා එකතුව රු.315,203 ක් සභාව විසින් වැයකර තිබුණි. කෙසේ වුවද, 2015 මැයි 10 දිනැති අංක 02/2015 දරන රාජ්‍ය මූල්‍ය චක්‍රලේඛයේ දක්වා ඇති කොන්දේසිවලට අවධානය යොමු නොකර සභාවේ ලේකම්වරයා විසින් මෙය වෙන්දේසි මඟින් රු.16,150 කට විකුණා තිබුණි.

පුස්තකාල ගොඩනැගිල්ල කුලියට දීම

තක්සේරු දෙපාර්තමේන්තුව විසින් කාන්තන්කුඩි නගර සභාවේ පුස්තකාල ගොඩනැගිල්ලේ මාසික කුලිය රු.125,000 ක් ලෙස තක්සේරු කර තිබුණත්, සභාව විසින් එම ගොඩනැගිල්ල පෞද්ගලික අධ්‍යාපන ආයතනයකට රු.5,000 ක මාසික කුලියකට වර්ෂ 04 ක කාලයක් සඳහා ලබා දී තිබුණි. මේ හේතුවෙන් සභාවට රු.මිලියන 4.75 ක කුලී ආදායමක් අහිමි වී තිබුණි.

වෛද්‍ය අපද්‍රව්‍ය දවන යන්ත්‍රය උපයෝජනය නොකිරීම

ත්‍රිකුණාමලය නගර සභාවේ වීරනගර් ප්‍රදේශයේ රෝහල්වලින් ඉවත් කරන අන්තරායකාර වෛද්‍ය අපද්‍රව්‍ය පිළිස්සීමේ අරමුණින් දවන යන්ත්‍රයක් ස්ථාපිත කිරීම 2015 වර්ෂයේ ආරම්භ කර තිබුණු අතර

2017 වර්ෂයේදී එය නිම කර තිබුණි. මේ සඳහා රු.මිලියන 4.23 ක් වැය කර තිබුණි. කෙසේ වුවද, එය ක්‍රියාකිරීම සඳහා විදුලි බලය ලබා ගැනීමට නොහැකි වීම නිසා වර්තමානයේදී එම දවන යන්ත්‍රය නිෂ්කාර්යව පවතින අතර රෝහල්වලින් ඉවත් කරන අන්තරායකාරී අපද්‍රව්‍ය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තියා ප්‍රදේශයේ විවෘත ඉඩමක බැහැර කර තිබුණි.

සභාව සතු ඉඩම් පෞද්ගලික අංශයට භාරදීම

ත්‍රිකුණාමලය නගර සභාව සතු ඉඩම් පෞද්ගලික අංශයට භාරදීමට සභාපතිවරයාට කිසිදු අධිකාරී බලයක් නොමැති වුවද, සභාව සතු පර්චස් 3,212 ක වපසරියකින් යුතු ඉඩම් පුද්ගලයින් 576 දෙනෙකු වෙත 2008 වර්ෂයේදී භාර දී තිබුණි. කෙසේ වුවද, මේ සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග 2018 ජුනි 30 දින වන විටත් ගෙන නොතිබුණි.

වෙළඳ කුටි ක්‍රියාත්මක නොකිරීම

ත්‍රිකුණාමලය නගර සභාව සතු වෙළඳ කුටි 299 කින් වෙළඳ කුටි 90 ක් කුලියට ලබා නොදී 2011 වර්ෂයේ සිට නිෂ්කාර්යව පැවතුණි. මේ හේතුවෙන් ගෙන නගර සභාවට ආසන්න වශයෙන් රු.මිලියන 2.00 ක ආදායමක් අහිමි වී තිබුණි.

කසළ ඉවත් කිරීමේ බදුන් භාවිතා නොකිරීම

ත්‍රිකුණාමලය නගර සභාව විසින් රු.මිලියන 1.8 කට මිලදී ගනු ලැබූ කසළ ඉවත් කිරීමේ බදුන් 424ක් වර්ෂ 01 ක සිට වර්ෂ 02 ක් දක්වා කාල පරාසයක් අදාළ අරමුණු සඳහා භාවිතා නොකර, නිෂ්කාර්යව පැවතුණි. මේ හේතුවෙන් නිවාසවලින් ඉවත් කරන කසළ වෙන්කිරීමේ අරමුණ ඉටු නොවී තිබුණි.

පුස්තකාල ගොඩනැගිල්ල සම්පූර්ණ නොකිරීම

මඩකලපුව මහා නගර සභාව විසින් රු.මිලියන 195 ක ඇස්තමේන්තුගත පිරිවැයක් මත මහජන පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීම සිදු කර තිබුණු අතර 2011 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා කාල පරාසය තුළ රු.මිලියන 74.7 ක් වැයකර තිබුණි. කෙසේ වුවද, ඉදිකිරීම් කටයුතු සඳහා වර්ෂ 4 කට අධික කාලයක් ගත කර තිබුණත්, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීමට සභාව කටයුතු කර නොතිබුණි. මේ හේතුවෙන් ඉතිරි සියයට 80 ක පමණ වැඩ කොටස් නිමකිරීමේ ඇස්තමේන්තුගත පිරිවැය රු.මිලියන 195 ක සිට රු.මිලියන 207 ක් දක්වා වැඩි වී තිබුණි.

වෛද්‍ය උපකරණ සහ ඖෂධ උපයෝජනය නොකිරීම

නිදන්ගත වකුගඩු (Chronic Kidney Disease-CKD) රෝගීන් වාර්තා නොවීම හේතුවෙන් නින්දවුර් සහ වාලවච්චෙනයි මූලික රෝහල්වල කාන්දු කිරීමේ ඒකක (Dialysis Units) නොතිබුණි. කෙසේ වුවද, පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් එම රෝහල්වල අවශ්‍යතාවය පිළිබඳ අවධානය යොමු නොකර පිරිවැය රු.මිලියන 18.5 ක කාන්දු පෙරීමේ ප්‍රතිකාර සඳහා වන උපකරණ සහ රු.මිලියන 6.15 ක් වටිනා වෛද්‍ය ඖෂධ ප්‍රසම්පාදනය කර තිබුණි. මේ හේතුවෙන් 2017 මාර්තු 22 දින වන විටත් එම උපකරණ නිෂ්කාර්යව පැවතුණි. තවද, උපකරණ ක්‍රියාකිරීම සඳහා සුදුසු ඖෂධ පිළිබඳ වෘත්තීය තාක්ෂණවේදීන් (PSM) නොමැති වීමෙන් පොතුවිල් හා තිරුක්කෝවිල් මූලික රෝහල්වලට නිකුත් කරනු ලැබූ රු.මිලියන 4.89 ක් වටිනා x-ray යන්ත්‍ර 02 ක් වර්ෂ 01 ක සිට වර්ෂ 05 ක් දක්වා කාල පරාසයක සිට නිෂ්කාර්යව පැවතුණි.

වාහන භාවිතා නොකිරීම

2018 ජනවාරි 12 දිනැති අංක 01/08 දරන සෞඛ්‍ය සේවා හා පෝෂණ අමාත්‍යාංශයේ වක්‍රලේඛය ප්‍රකාරව දෙපාර්තමේන්තුවක භාවිතා නොකරන වාහන, දෙපාර්තමේන්තු රාජකාරී පරිශ්‍රය තුළ නොතැබිය යුතු වුවත්, පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාහන 15 ක් මාස 02 ක සිට මාස 84 ක් දක්වා වූ කාල පරාසයක් අලුත්වැඩියා කිරීමට හෝ වෙන්දේසි මගින් විකිණීමට හෝ කටයුතු නොකර ත්‍රිකුණාමලය ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් කොට්ඨාශ භූමියේ නවතා තිබුණි.

වැඩබලන විදුහල්පතිවරුන් පත්කිරීම

1998 ජූලි 06 දිනැති අංක 1998/23 දරන අධ්‍යාපන අමාත්‍යාංශයේ වක්‍රලේඛයේ 06 ඡේදය ප්‍රකාරව, සුදුසුකම් ලත් විදුහල්පතිවරුන් පත්කරන තෙක් වැඩබලන විදුහල්පතිවරුන් පත්කළ හැකිය. කෙසේ වුවද, විදුහල්පති සේවයට අලුතින් බඳවාගත් නිලධාරීන් 215 දෙනා පිළිබඳ සැලකිල්ල යොමු නොකර ශ්‍රී ලංකා ගුරු සේවයේ ගුරුවරුන් 255 දෙනෙකු නැගෙනහිර පළාතේ පාසල් සඳහා වැඩබලන විදුහල්පතිවරුන් ලෙස යොදවා ගෙන තිබුණි.

පාසල් ගුරුවරුන්ගේ හිඟය හා අතිරික්තය

කල්මුනෙයි, සමන්තුරෙයි සහ පඩ්ඩිරිප්පු කළාප අධ්‍යාපන කාර්යාලවල ගුරුවරුන් 291 දෙනෙකුගේ අතිරික්තයක් පැවැති අතර නැගෙනහිර පළාත තුළ ඇති අක්කරෙයිපත්තු, මඩකලපුව මධ්‍යම, මඩකලපුව බටහිර, කල්කුඩා, කින්නියා, මුතුර් සහ ත්‍රිකුණාමලය යන කළාප අධ්‍යාපන කාර්යාලවල පාසල් ගුරුවරුන් 1237 දෙනෙකුගේ පුරප්පාඩු පැවතුණි. තවද, මඩකලපුව, කල්මුනෙයි සහ පඩ්ඩිරිප්පු කළාප අධ්‍යාපන කාර්යාලවල ප්‍රාථමික

(පොදු) විෂය ගුරුවරුන් 227 දෙනෙකුගේ අතිරික්තයක් පැවති අතර, අක්කරෙයිපත්තු, මඩකලපුව මධ්‍යම, කල්කුඩා, කින්නියා සහ මුතුර් කළාප අධ්‍යාපන කාර්යාලවල එම විෂය සඳහා වන ගුරුවරුන් 157 දෙනෙකුගේ පුරප්පාඩු පැවතුණි. කෙසේ වුවද, පාසල් ගුරු හිඟය මහහැරවීම සඳහා පළාත තුළ විධිමත් ගුරුවරුන් වෙන්කිරීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

පාසල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ස්ථාන මාරු කිරීම

2007 දෙසැම්බර් 13 දිනැති අංක 2007/20 දරන අධ්‍යාපන අමාත්‍යාංශයේ වක්‍රලේඛය ප්‍රකාරව, පාසලක වර්ෂ 08 කට අධික කාලයක් අඛණ්ඩව සේවය කළ ගුරුවරුන් සඳහා ස්ථාන මාරුවීම් ලබාදිය යුතුය. කෙසේ වුවද, 2018 අප්‍රේල් 15 දින වන විටත් සුදුසු පාසල්වලට ස්ථාන මාරු කිරීමට කටයුතු නොකළ ශ්‍රී ලංකා ගුරු සේවයේ ගුරුවරුන් 523 දෙනෙකුත්, විදුහල්පතිවරුන් 24 දෙනෙකුත් වර්ෂ 10 ක සිට වර්ෂ 18 ක කාල පරාසයක් දක්වා එකම පාසලේ කටයුතු කරමින් පැවතුණි.

පරිගණක සම්පත් මධ්‍යස්ථාන ක්‍රියාත්මක නොවීම

යල්පැන ගිය පරිගණක හේතුවෙන් අක්කරෙයිපත්තු කළාප අධ්‍යාපන කාර්යාලයේ පරිගණක සම්පත් මධ්‍යස්ථානය 2015 ඔක්තෝබර් 01 දින සිට ක්‍රියාත්මක වී නොතිබුණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස එම මධ්‍යස්ථානයෙන් ගුරුවරුන්ට සහ සිසුන්ට තොරතුරු තාක්ෂණ (IT) පාඨමාලා සම්පූර්ණ කිරීමේ හා පුහුණු පහසුකම් ලබාගැනීමේ අවස්ථා අහිමි වී තිබුණු අතර පරිගණක සහ උපාංග 32 ක්, පරිගණක පුටු 30 ක්, පරිගණක මේස 28 ක්, දේශන ශාලා පුටු 20 ක්, වායු සම්කරණ 03 ක්, සිවිලින් විදුලි පංකා 06 ක්, වැනි ලී බඩු හා උපකරණ වර්ෂ දෙකකට අධික කාලයක සිට නිෂ්කාර්යව පැවතුණි.

ආපසු භාරදීමට අපොහොසත් වූ ලැජ්චොප් පරිගණක හා ෆැක්ස් යන්ත්‍ර

හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් විසින් ලැජ්චොප් පරිගණක 37 ක් සහ ෆැක්ස් යන්ත්‍ර 37 ක් 2008 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා කාල පරිච්ඡේදය තුළ ලබාගෙන තිබුණි. කෙසේ වෙතත්, මේවායින් ලැජ්චොප් පරිගණක 21 ක් සහ ෆැක්ස් යන්ත්‍ර 21 ක් 2018 ජුනි 30 දින වන විටත් ආපසු භාර දී නොතිබුණි.

හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නිරවුල් නොකළ ණය ශේෂ

හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් විසින් ලබාගෙන තිබුණු ණය වෙනුවෙන් රු.මිලියන 0.9 ක ණය වාරික වර්ෂ 08 ක අධික කාලයක සිට හිඟහිටිව පැවැතුණි.

නිවාස සංවර්ධන සැලසුම් ප්‍රකාරව නිවාස ඉදිකිරීම

පළාත් නිවාස අධිකාරියේ නිවාස සංවර්ධන සැලැස්ම අනුව, 2017 වර්ෂයේදී රු.මිලියන 2,937 ක පිරිවැය ඇස්තමේන්තුවක් මත නිවාස 6000 ක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණි. කෙසේ වුවද, පළාත් නිවාස අධිකාරිය විසින් සමාලෝචිත වර්ෂයේදී කිසිදු නිවාසයක් ඉදිකර නොතිබුණි.

ලී බඩු හා උපකරණ භාවිතා නොකිරීම

නැගෙනහිර පළාතේ සංචාරක කාර්යාංශයේ (Bureau) භාවිතය සඳහා මිලදී ගනු ලැබූ පිරිවැය රු.මිලියන 3.5 ක් වටිනා ලී බඩු සහ උපකරණ කාර්යාංශය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වර්ෂ 01 ක සිට වර්ෂ 03 ක් දක්වා වූ කාල පරාසයක සිට නිෂ්කාර්යව පැවතුණි.

කොරියානු භාෂා පන්ති සඳහා වූ අත්තිකාරම් නොපියවීම

රැකියා විරහිත තරුණයින්ට 2008 වර්ෂයේදී කොරියානු භාෂා පන්ති පැවැත්වීම සඳහා ප්‍රධාන අමාත්‍යවරයාගේ හිටපු ලේකම්වරයාට රු.මිලියන 2 ක් අත්තිකාරම් වශයෙන් ගෙවා තිබුණි. නමුත්, අපේක්ෂා කළ පරිදි ඉහත සඳහන් පන්ති පවත්වා නොතිබුණු අතර 2018 ජුනි 30 දින වන විටත් ලබා දී තිබුණු අත්තිකාරම් මුදල්ද නිරවුල් කර නොතිබුණි.

අඩුවෙන් තක්සේරු කළ දේපළවලින් මුද්දර ගාස්තු අය කිරීම

සමාලෝචිත වර්ෂයේදී පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ මුද්දර ගාස්තු රැස්කිරීමේ ජංගම සේවාවට අදාළව, නැගෙනහිර පළාතේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි ඉඩම්වලින් ඉඩම් හිමියන් 93 දෙනෙකු විසින් අඩු මුද්දර ගාස්තුවක් ගෙවීමේ අරමුණෙන් ඔවුන්ගේ ඉඩම්වල වටිනාකම අඩුවෙන් තක්සේරු කර තිබුණි. මේ නිසා, එකතුව රු.මිලියන 5.9 ක අමතර මුද්දර ගාස්තුවක් එම අඩු තක්සේරු කළ දේපළවලට පනවා තිබුණි. කෙසේ වෙතත්, 2018 ජුනි 30 දින වන විටත් ඉහත සඳහන් අමතර මුද්දර ගාස්තු පැනවූ ඉඩම් හිමියන්ගෙන් ඒවා අයකර ගැනීම සඳහා පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

හිඟහිටි බදු අයකිරීම

එකතුව රු.මිලියන 273 ක රජයේ ඉඩම් පුද්ගලික සමාගම් විසින් දිගුකාලීන බදු යටතේ භාවිතා කිරීම වෙනුවෙන් බදු ආදායම 1991 වර්ෂයේ සිට හිඟහිටිව පැවතුණු අතර එම හිඟහිටි බදු ආදායම් අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.